





ලඛද්ධ  
විශ්වාස  
විමකීනය

කේ. ශ්‍රී ඩමමානාන්ද නායිලි

තායිවාහයේ තායිලේ වික්‍රීත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම් ප්‍රධාන අනුගාධක, තායිවාහයේ තායිලේ ශ්‍රී රජතන්ත්‍රී ටෝරවාද බොද්ධ මධ්‍යස්ථානයිල්ල, තායිවාහයේ ප්‍රධාන කංක්‍රීයක රත්මලාන ශ්‍රී විජයරාමවාක, බණ්ඩාරගම විදාහම ධර්ම විෂ්‍ඨ ප්‍රමා පදනම් සහ ලියෙන නො පදනම් පැක්වා තිරුවාගස, ඉපිටකවේද ධර්ම කිරීති ශ්‍රී බොද්ධගම වින්දම තාක්ෂණියන්ගේ අනුගාහක පරිදි මෙම දෑම් පොත තායිවාහයේ වික්‍රීත් සමුහ බොද්ධ අධ්‍යාපන පදනම මගින් මුද්‍රණය කරවා ශ්‍රී ලංකාවට පරිභාශක කරන ලද

## ශ්‍රී ලංකා ධර්ම විෂ්‍ඨ ප්‍රමා පදනම විදාහම, බණ්ඩාරගම

Printed for free distribution by  
**The Corporate Body of the Buddha Educational Foundation**  
11F., 55 Hang Chow South Road Sec 1, Taipei, Taiwan, R.O.C.  
Tel: 886-2-23951198 , Fax: 886-2-23913415  
Email: overseas@budaedu.org  
Website: <http://www.budaedu.org>  
This book is strictly for free distribution, it is not for sale.  
නොමිලයේ බෙදාදිම පිළිසයි.

# බෙඳී ටිය්වාසි විමර්ශනය

ආචාර්යී කේ. ශ්‍රී බමමානහැලු නා හිමියන් ශේ  
What Buddhists Believe  
නම් ග්‍රන්ථයේ  
සිංහල පරිවර්තනය

සංස්කරණය  
අත්තුවාවේ සිරි රාජුල හිමි

පරිවර්තනය  
විශ්වාසාලත් ප්‍රධාන අධ්‍යාපන නිලධාරී  
රි. එම්. එදිරිසිංහ

ජ්‍යෙෂ්ඨ විශ්වාස විමර්ශනය  
ප්‍රථම මුද්‍රණය 1992

කතීය  
ආචාර්යා කේ. ප්‍රි ඩම්බනත්ද නා හිමි

සංස්කරණය  
අන්ත්‍රභාෂ්‍ය සිපි රාජුල හිමි

පරිවර්තනය  
වි. එම්. එස්ට්‍රියෝහ

ISBN 955 - 570 - 032 - X

## බෙෂඩ විශ්වාස ජීමර්ගනය

බෙෂඩ විශ්වාස විමුණිනය සිංහපුරුවේ හා මැලේසියාවේ ප්‍රධාන සංස්නායක ආචාර්යී කේ. ශ්‍රී ධමමානාන්දාභිධාන ස්වාමීන්ද්‍යන් වහන්සේ ගේ **What Buddhists Believe** නම ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල අනුවාදය යි. 1964 සිට 1987 දක්වා සිව්වරක් මුද්‍රිත මේ ජනප්‍රිය ග්‍රන්ථය දැනට හාජා දහයකට පරිවර්තනය වී තිබේ.

අඩ සියවසකට ආසන්න කාලයක් දේශීළ සේවාවේ නිරතව සිටින මේ නාහිමියන් ඉංග්‍රීසියෙන් ලියා පළකළ ලෙඛකු කුඩා ග්‍රන්ථ තිස්ගණනකි. එහෙත් එක ද පොතක් වන් මෙතෙක් සිංහලට පරිවර්තනය වී තොමැති.

එබැවින් ඉහතකී ග්‍රන්ථය ආචාර්යී ධමමානන්ද නාහිමියන් ගෙන් අවසරය ලබාගෙන විශ්‍රාමලන්ප්‍රධාන අධ්‍යාපන නිලධාරීවි. එව. එදිරිසිංහ මහතා ලවා සිංහලයට පරිවර්තනයකරවා මුද්‍රණයට සකස් කෙලෙමි.

එහෙත් මුද්‍රණය බැරුම් කායෝගක් විය. සමයවර්ධන මුද්‍රණාලයාධිපති ආරියදස විරමන් මහතා බැරුරුම් කායෝග යදහා ඉදිරිපත් විය. ආචාර්යී සේ. ශ්‍රී ධමමානන්ද නාහිමියන්ටත් වි. එව. එදිරිසිංහ මහතාවහා ආරියදස විරමන් මහතාවස් මගේ හඳුන්ගම කෘතභූතාව පිරිනමමි. ඉතා උනන්දුවෙන් මෙහි මුද්‍රණ කටයුතු කළ සමයවර්ධන මුද්‍රණාලයයේ සේවක පිරිසට ද කෘතභූතාව වෙමි.

අත්තුඩාවේ සිර රාජුල ස්ථාවර  
ශ්‍රී සුභදාරාමය  
දෙධීම්පහල  
දික්වල්ල  
1992 සැප්තැම්බර 10.



## පෙර වදනු

1964 දී මේ ග්‍රන්ථයේ ප්‍රථම මූලිකය බිජි වුයේ කරතාවරයා-  
ණන් වහන්සේ මැලේසියාව පුරා දිගින් දිගට පැවැත් වූ ධ්‍යා ධ්‍යා ධ්‍යා ධ්‍යා  
දේශනා මාලාවට සවන් යුත් බැහිමතුන් නැග ප්‍රග්‍රහණවලට  
පිළිතුරු වශයෙනි. බුදු දහමේ ඇදහිලි සංකල්ප හා වෙනත් ආග-  
මික ඇදහිලි පිළිබඳ ආකල්පයන් සරල ආකාරයෙන් ඉදිරිපත්  
කෙරෙන මෙවන් පොතකින් බොඩ අභාධ දෙපසට ම  
විමර්ශනය පිළිබඳ අත් පොතකින් විය යුතු මෙහෙය නො අඩුව  
ලැබෙනවා ඇතුයේ සිතිය හැකි ය.

බුදු දහම ඇදහන බොඩ නායකයන් සේ පෙනී සිටින ඇතු-  
මුන්ටපවා බුඩ ධ්‍යා  
නැති බව පෙනෙන්නට තිබේ. එවැනි අය ඇතුම් පුද පුරා විධි  
මැනවින් දිනගෙන ඇත්ත බුඩ ධ්‍යා  
නො වෙති. බොඩ මූල ධ්‍යා  
හා සදෙස් සම්පූද්‍යයන් ගෙන හැර පුම නිසා හේතු පුක්ති සහ-  
ගත බුදු සමය වැනි නිමිල බුඩ ධ්‍යා  
ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ අය පුද පුරා හා ඇදහිලි  
විෂයයෙහි තිමිග්න වූ අතර අධ්‍යාත්මික දියුණුව මගින් අවබෝධය  
හා ප්‍රඥුව උපද්‍යා ගැනීම ගැන එ තරම් අවධානයක් යොමු නො  
කරති. මේ සංවේග දෙක තත්ත්වය උදකර ඇත්තේ ආත්මාරථ  
කාමී නො මග ගිය පුර්‍යයන් විසිනි. නො දැනුවත්කමින්  
මෙහෙයවනු ලැබූ ලාභ සත්කාරයෙහි ගිණු වූ සමහරු බුදු  
සමය ආගමක් ලෙස විරුද්‍ය කළ අතර එය මිශ්‍යා ඇදහිලිවලට  
යොමුකර වන්නක් ලෙස පුවා දක්වති. ඇතුම් හික්ෂණ් පටා එ  
වැනි මිත්ත්‍යා සංකල්ප වාහකයන් ගේ තත්ත්වයට පහත  
වැට් ඇත.

එවුන් විසින් බුඩ ධ්‍යා  
නිසා අනාය සාමධික ආගම පතුරු වන්නේ අසත්‍ය වෛද්‍යා හා  
සාචදා අරථ කථන මගින් බුදු සමය හාස්‍යයට ලක් කෙරෙනි.

එහි ප්‍රතිඵලයක් වගයෙන් බොඩියෝ ධීමිය නො දැනීම නිසා තම සමයට එරෙහි ව නගන අස්ථාන වෝදනා බිඳ හෙලකු නො හැකි ව අනාථ ආගම පිළිගැනීමට ඉතා පහසුවෙන් යොමු වෙති.

මේ පොත බිඳ වූයේ ද බුදු අහම නො දැනීමෙන් ඇති වන අඩුපාඩුව පිරිමැසිම පිණිස ය. බුදු අහම පිළිබඳ ව පෙර දැනුමක් නොමැති වූවත් බොඩි ඉගැන්වීම පිළිබඳ සරල වූත්, එ මෙන් ම දුෂ්කර වූත් අඟයන් පහසුවෙන් වටහා ගත හැකි ලෙසන් අදට ඔබින ලෙසන් පැහැදිලි කර දීමට ය මේ ගුන්පයෙන් අරමුණුකර ඇත්තේ. නැතහොත් බුදු අහම පිළිබඳ ව මුලික දැනුමක් ලබා ගැනී මේ උසස් අපෙක්ෂාවක් ඇත්තවුන් ගේ මන දෙළ සපුරා ලීමට ය.

මේ ගුන්පයේ ජනප්‍රියකිය අපේ බලාපොරොත්තු ඉක්මවා ගොස් තිබේ. මෙය 1973 දි ද 1982 දි ද සංගේධිත ව විස්තරාත ව මුදුණුය විය. ගුණයේ ඉල්ලුම අඛණ්ඩව පවතී. මේ ගුණය ඉංග්‍රීසි, විනා, කොරියානු, ඉන්ද්‍රනිපියානු හා මැලේ යන හාඡා විලින් ද පළ විතිබේ. 1987 වර්ෂය බොඩි ධීමි දුන සංගමය පිහිටුවා ලු 15 වන සාචක්සරය විමත් සාගමයේ රජන ජයන්ති වර්ෂය අනුස්මරණය කිරීමත් සඳහා මේ ගුණය යළින් සංගේධිත ව සංවර්ධිත ව විශේෂ අනුස්මරණ කෘතියක් ලෙස පළ කිරීමට නීරණය විය.

ඒ අනුව සම්භාවනීය කතුවරයාණන් වහන්සේ ධීමි දුනයකු ලෙස සත්තිස් වසරකට වැඩි කාලයක් තිස්සේ ලැබූ පළ පුරුදේද මත නොයෙක් පයෝජන ආගුරයන් නව පරිවේෂ කිපයකින් ද සංගාහිත ව 1987 දි බිඳ කළ මේ මුදුණුය බුදු සමය කුමක්ද? යනු දතා ගැනීමට අපේක්ෂාත්තා හැමට ම යොග්‍යතම කෘතිය වන්නේ ය.

මේ ගුණයේ මුල් පරමාර්ථය පරිදි යළි අවධාරණය කළ යුතුව ඇත්තේ කතුවරයාණන් වහන්සේ තුළ කිසියම් ම අපුරකින් සෙසු සාම්ධික හෝ බොඩි නිකායික පුද් පුරා ව්‍යවහාරයන් හා ඇදෙහි ද හෙලා තලා අව ප්‍රමාණ කර දැන්වීමක් නොමැති බව ය. කතුවරයාණන් වහන්සේ පුත්‍ර පුත්‍රා තහවුරු කරන්නේ බුදු රුදුන් කාලාම සූත්‍රයේ ද තම අනුගාමිකයන්ට දුන් අවවාදය පරිදි කවර නම් මත වාදයක් වුව ද පිළිගත යුත්තේ විවාත මන-සකින් හා විවාර බුද්ධියට අනුගතවය යන්න යි.

බුදු රඝන් තම ජීවිත කාලය තුළ කිසි දිනෙක සෙසු ආගමික යන් ගේ ආගමික මත උපභාසයට ලක් නො කළ අතර සත්‍යය කුමක් දැයි පැහැදිලි කළහ. මේ ගුන්රයේ අපෙක්ශව වන්නේ කිසිවක බුදු සමයට හරවා ගැනීම නො වේ. මක්නිසාද යත්? එ වැනි පෙළඳවීම් බුදු දහමේ ප්‍රතිපත්තියට අනුකූල නො වන බැවිනි. මේ කෘතියේ අරමුණ යිනින් පවසනාන් බොඩියාට තම ආගමේ මූලික ප්‍රහේද පිළිබඳ අවබෝධයක් ලබා දීමත්, එහි අත්තරගත විශිෂ්ට ආදර්ශයන් පැහැදිලිකර පෙන්වා දීමත් එමගින් බොඩියනට දීනියම බොඩියන් සේ සැනැසීමට මග පාද දීමත් ය. එසේ ම අබොඩියනට ද බුදු දහමේ නිරමල ඉගැන්වීම පිළිබඳ මතා අවබෝධයක් ලබා දී එ මගින් ලැබෙන පුරුල් දකුමෙන් කරුණා භරිතව දස දහස් ගණන් ජනයා නිවැරදි මගට ගොමු කරන උත්තරිතර ඉගැන්වීමකට එරෙහි විමෙන් වලක්වා ලිමත් ය.

අතිතයෙන් මිනිසා ලැබූ ප්‍රබල තම උරුමය නම් බුදුරජාණන් වහන්සේ ගේ උපදේශය යි. උන්වහන්සේ ගේ පණීවුඩා නම් අවිහිංසාව හා සාමය, කරුණාව හා මෙමත්‍ය සහන සිලිකිය හා අවබෝධය, සත්‍යය හා ප්‍රජාව, තෙවරයට විරුධ්වීම හා ආත්මාරාකාමිකයෙන් වෙන් වීම ය.

මෙය මෙයට අවුරුදු දෙදහස් පන්සීයකට පෙරානුව දෙසු නමුත් සනාතනික සත්‍යයක් සේ අදත් උද්‍යත වී පවතිනු ඇත. මෙය සනාතනික පණීවුඩා යි.

අප ජීවත් වන්නේ වියවුලින් පිරුණු ලෝකයක ය. එක්තරා බොධියකට පැමිණිය යුතුය යි බුදුන් වහන්සේ අපට ඉගැන් වූ සේක. කාලය ඇරුණුණු ද සිට මිනිසා පෙළනු ලබමින් පවත්නා දුයිරිතින් ජය ගැනීම, තෙවරය අමෙවරයෙන් ජය ගැනීම, තොයය දායාවෙන් ජය ගැනීම උත් වහන්සේ වදුල පරිදි අපි පිළිපදින්-තොමු දී අපේ ඉරණම ගැන අප වගකිව යුතු ය. අපේ හදවත ප්‍රතිඵල කරගත යුතු ය. අපේ ගති ස්වභාවයන් තිරික්ෂණය කළ යුතු අතර බොඩි ඉගෙනීම් ප්‍රග්‍රහ කිරීම වචනයට සීමා නො කොට ත්‍රියාත්මක කළ යුතු ය. අපේ මිතුරන් බොහෝ දෙනෙකුට නියම මාර්ගයට පිවිස බුඩන්වය කරා පිය නැගීමට මේ ගුන්රය මාර්ග දේශකන්වය සලසනු ඇතැයි බලාපාරාන්ත්‍ර විය හැකි ය.

බොඩ ධ්‍යාම සමාගමේ සහාපති ලෙස මේ ග්‍රන්ථයේ කරනුවර අතිපූරුෂ ආචාර්යී වෙශ්. ශ්‍රී ඩීමානාන්ද තාත්මියන් ග්‍රන්ථ කරණයේ දී ලැබින් ම ඇපුරුෂ කරන්නට ලැබීම ප්‍රිතියකි. එසේ ම ගොරවයකි.

අජේ හඳුයාඩිගම ස්තූතිය හා ඇගයීම විශ්වර වී සහ විෂය සමරවිකුම මහත්වරුනට පුද කිරීමට කැමැත්තෙමි. ඒ මහත්-වරුන් ගෙන් කතුහිමිපානනට ලැබුණු සහාය හා එලදුයී යෝජනා පොනෙහි වර්තමාන තත්ත්වයට බෙහෙවින් ඉවහල්විය. එමෙන් ම මොං ගොං වූ මැතිණියට ද ආරම්භයේ සිට අවසානය දැක්වා මේ ග්‍රන්ථය නිෂ්පාදනයෙහි ලා අවශ්‍ය වූ සැම ක්‍රියාවක් ම සට්පර ව රක බලා ගැනීම ගැන ස්තූති කරමි. එමෙන් ම H.M.A.De. සිල්වා මහතා ගේ ද ලිලි ඩී. ලිලා ඩී ඡෙ.ක් හා පී. පී. ලියෝ පෝ වූ තංක්වී ජෞ. හා ලෝ. මී. ඩී. මෙනෙවියන් ගේ ද සහාය යතුරු ලියනය හා අත් පිටපත් බැලීම් සඳහා නො ලැබෙන්නට මේ ග්‍රන්ථ කරණය අපහසු වන බැවින් ඔවුන්ට ද අප ගේ ස්තූතිය හිමිවනු ඇත.

**ඩේ. තින වූ A. M. N.**

සහාපති

බොඩ ධ්‍යාම සම්මිය.

ක්වාලාලම්පුර  
මැලේසියා.

## භැඳින්වීම

බුද්‍ය සමය පිළිබඳ ග්‍රන්ථ රාජීයක් තිබේය දී තවත් ග්‍රන්ථයක අවශ්‍යතාව කුමක් දැයි කෙනෙකුට ප්‍රග්‍රහ කළ හැකි ය. පොත් වෙළඳ හල්වල බුද්‍ය දහම ආශ්‍රිත ග්‍රන්ථ බොහෝ ගණනක් ඇති බව සත්‍යයකි. එහෙත් ඒවා බොහෝමයක් ලිය වී ඇත්තේ බුද්‍ය රාජ්‍යන් වහන්සේ හා ධ්‍යාම පිළිබඳ මූලික දැනුමක් ලබා ඇති පායකයන් සඳහා ය. සමහර ග්‍රන්ථ ලිය වී තිබෙන්නේ පොරා-ශීක ගෙශිලියෙනි. මූලග්‍රන්ථ ආශ්‍රිතකයාර පරිවර්තන වශයෙනි. එ වැනි රිතියෙන් රිති ග්‍රන්ථ වර්තමාන පායකයන්ට රුවී නො වන අතර බුද්‍ය දහම නිරස විෂයයක් වනු නිසැක ය. උගත් විද්‍යාත්‍යන් විසින් රිති ග්‍රන්ථයන්හි එන දේශනා ගාස්ත්‍රිය මෙන් ම විදුක්ත් ස්වරුපයකින් යුත්ත ය. දින උගත් පායකයන් කීප දෙනෙකුට හැරෙන්නට සෙසු අයට මේ පොත් විලින් ලැබේය හැකිකේ නිරාකුල දැනුමකට වඩා ව්‍යාකුල දැනුමකි. සාමාන්‍ය පායකයා ඇතැම් විට බුඩ ධ්‍යාම පිළිය තමා ගේ දැකට පිහිට නො වන පණ්ඩිත කම් ගැන පමණක් කරා කරන හිස් ධ්‍යාමක් ලෙස සිතිය හැකි ය. ඇතැම් ග්‍රන්ථ උද්දීපනය කරන්නේ බොධි නිකායික මතවාද-යන් ය. එහි ප්‍රතිඵල විසින් නව පායකයන් නිකාය අරගලයන්හි නිමැත්ත වනු මිස අන්තර නිකායික අසමානතාවනට වඩා සමානතාවන් ඇති බැවි වටහා නො ගනු ඇත. එ සේම මේ විෂය ගැන අබෞධියන් රිති ග්‍රන්ථ ද ඇත. ඔවුන් සිතා මතා හෝ නො දැනුවත් කිමින් ඇතැම් බුඩ දේශනා සාවද්‍ය ලෙස නිරුපතය කර හෝ විකෘති කර හෝ ඇත.

මේ ග්‍රන්ථය ලියා ඇත්තේ සූචිත්‍යාශ අරමුණක් ඇති ව බුඩ ධ්‍යාම අතියෙයාක්නියෙන් තොර ව පැහැදිලි ලෙස තත්ත්ව පරිදි ඉදිරිපත් කිරීමෙනි. සංස්කෘතික ගැටුම් ඇතැම් නිකායවලට ගැරහුම මෙහි නොමැත. ඒ අනුව පායකයාට වත්මන් අරුනින් ම බුද්‍ය දහම වටහා ගත හැකි වනු නිසැක ය. අද ලෝකය පුරා බුඩ ධ්‍යාම පිළිබඳව කුහුලක් ඇති වෙමින් පවතී. මක්නිසාදයන් ? බොහෝ ඇපු පිරු තැන් ඇති ජනතාව ආගමික මිස්ත්‍රියාවන් හා අන්තරයන් කෙරෙහි දුරුමුඛ වීමන් අනින් අතට හොඳික වාදයන් නිසා ආත්මාස්ථිකාමින්ත්වය හා ගිණු බව වධිනය වීමන් නිසා ය. බුද්‍ය සමය මානව සංඛතියට මැදි මාවතෙහි ගමන් කිරීමටත් මධ්‍යම ප්‍රතිඵලව අනුව සාමයෙන් සතුවීන් පිරි දිවිපෙවතක් ගත කිරීමටත් අවශ්‍ය සදුපෙදේ ප්‍රදානය කිරීමට සමන් වන බැවිනි.

කේ. ශ්‍රී ඩීමානන්ද

## පුද්‍රින්

බොඟ විශ්වාස විමර්ශනය	6
පෙර වදන	7
හැදින්වීම	11
<b>1 බුදු සිරික හා බුදු දහම</b>	
ගොනම බුදුරජාණන් වහන්සේ	17
අහිනිෂ්තමණය	22
බුදු රජාණන් වහන්සේ ගේ ස්වභාවය	24
බුදුන් වහන්සේ දේව අවතාරයක් ද?	27
බුදුන් වහන්සේ ගේ සේවාව	30
බුදුන් වහන්සේ පිළිබඳ ලේතිහාසික සාක්ෂි	32
අර්හන් බැවින් විමුක්තිය	34
බොධියන්ව	36
බොධිසත්‍ය නිතර ම බොඟයකු විය යුතු ද?	38
සමබාධ ප්‍රාප්තිය	38
ත්‍රිවිධ බුඩ කාය	40
<b>2 බුදු රජන් ගේ පණ්ඩිවූඩය</b>	
ආයනී නිශ්චත්‍යාචාර	43
ලොකික දැනුය පිළිබඳ බොඟ ආකල්පය	47
බුදු රජන් ගේ අන්තිම පණ්ඩිවූඩය	50
<b>3 බුදු රජාණන් වහන්සේ ගෙන් පසු</b>	
පිරිනිවණින් පසු බුදුහු වැඩ සිටින් ද?	55
බුඩ අනුප්‍රාප්තිකයා	58
අනාගත බුදුවරයා	59
<b>4 අකාලික බුද්ධ ධ්‍රීය</b>	
සිංහ නාදය	61
බුදු සමය නාම කුමක් ද?	63
ඇශ්වරවාරය කෙරෙහි බුදු සමයේ බලපෑම	66
මානව සමාජය බුදු දහමීන් ලැබුණු සේවාව	68
අවසාන සත්‍යය	69
ප්‍රධාන බොඟ යාන ද්වය	72
<b>5 මූලික ඔරම කොටසාග</b>	
ත්‍රිපිටකය	75
සූත්‍ර පිටකය	77
අහිඛ්‍ය පිටකය	78
අහිඛ්‍ය යනු කුමක් ද?	79
නාමරුප (සිත හා කාය)	86
වතුරායාසී සත්‍යය	88

ආත්ම තාශ්ණාවේ හයාකරනය	91
ආයනී අෂ්ට්ටාචිගික මාරුගය-මැද මාවත	92
ක්‍රමානුකූල සංවර්ධනය	94
සම්මාදිවිධිය	94
නිවැරදි දිවිපෙළවන	97
සියල්ල චෙනස්වන සුලු ය	100
කමිය නම් කුමක් ද?	103
කමිය පිළිබඳ සාවදා මතයක්	105
අජේ අත් දැකිම්	107
කමියට ආධාරක වූ වෙනත් සාධකයෝ	109
කමිය වෙනස් කළ හැකි ද?	109
අපසෙපාත (මධ්‍යස්ථා) ගක්තිය	112
පුනර්හවය	113
පුනර්හවයට හේතුව කුමක් ද?	117
පුනර්හවය එක්වරම සිද්ධිවන්නාක ද?	119
මරණාසන්න අවස්ථාව	120
නිරවාණය	121
නිරවාණය හා සංසාරය	123
පටිවිව සමුන්පාද නායාය	125
සදානිකක්ෂය හා උල්වේදවාදය	130
පළමු හේතුව දත හැකි ද?	133
සදානික ආත්මයක් තිබේ ද?	135
ආත්ම තායායයෝ	135
අනාත්මය හෙවත් අනාත්ම වාදය පිළිබඳ	
ඉගැන්වීම	138

## 6 බුද්ධාගම හා වෙනත් ආගම

බුදු සමය ඉන්දියානු වෙනත් සමකාලීන ධම්යන්ට සම්වේ ද	142
බුදුයමය සිද්ධාන්තයක් ද? දරුණායක් ද?	144
බුදු සමය ස්ථාපාදාදී ද?	147
බුදු සමය දේව විරෝධ ද?	150

## 7 මානව සඳවාරයේ පදනම

ඡීවිතයේ පරමාර්ථය කුමක් ද?	152
මිනිසා ගේ ස්වභාව අධ්‍යයනය	152
ඡීවිතයේ ස්වභාවය හැඳුරුම	154
ආගමක අවශ්‍යතාව	155
ඡීවිතයේ පරමාර්ථය කුමක් ද?	156
යථාර්ථාවකේදය	159

සාමාජිය මිනිසා සඳහා බුද්ධ සමය	160
හිභියන් සඳහා බෙංචි ජීවන මාර්ගය	163
<b>8 බෙංද්ධ වාරිතු හා පූජාණුව</b>	
බෙංචි ආචාර ධ්‍යාම්	167
බෙංචි ආචාර ධ්‍යාම් වේතනාව පදනම් වේ	169
විනාය යනු කුමක් ද?	171
සංස සමාජයේ සංවධිනය	174
වෙනාස් වන සමාජය	176
ධිමිය හා විනාය	177
හික්ෂ්‍යන් වහන්සේ ගේ විශේෂ ලක්ෂණ	179
දැය කුගල ත්‍රියා හා අකුගල ත්‍රියා	180
දැය අකුගල ත්‍රියා	182
හික්ෂා පද	185
පාච ගිලය	187
අට සිල් පද	188
මෙම්තිය	190
නියම පරිත්‍යාගය	194
න්‍රියන් සතියන් විෂයෙහි බෙංචි ආකල්පය	196
දුව්සීම අද අවශ්‍යය	200
බෙංචි අවමාන්ගල වාරිතු	202
<b>9 ධර්මය හා අප ගේ සරණාගමනය</b>	
කුමක් නිසා අපි බුද්ධන් සරණ යම් ද?	204
ක්‍රියිවකට ගැනීවීමක් නැත	208
පවිත්‍ර නැත	209
ඔබ ම ත්‍රියාත්මක වන්න	212
මිනිසා සියල්ලට ම වග කිව යුතු ය	213
මිනිසා ගේ පාලකයා මිනිසා ම ය	214
ඔබ ඔබ ම ආරක්ෂා කරයි	216
ඔබ ආරක්ෂා වන්නේ කෙසේද?	219
<b>10 යාචිංචාව හා වනාව හා ආගමික ව්‍යවහාර</b>	
ඇදිනීම විශ්වාසය හා හක්තිය	227
යාචිංචාවේ අදහස	228
හාවනාව	230
වත්මාන ජීවිතයේ ස්වභාවය	233
පිරින් සංස්ක්‍රිතයනාවේ වැදුගන්කම	237
බුද්ධ	238
ධම්ම	239
සඩ්ස	240

බෙඳීදයෝ පෙතිපිළිම වැඳ්න්නේ ද?	241
ලුපවාසයයේ ආගමික වැදගත්කම	247
එළවුල ආහාර පමණක් ගැනීම ගැන මතගේදය	248
වන්ද්‍යා හා ආගමික වන් පිළිවෙත්	251
<b>11 සංස්කෘතිය හා ජීවිතය</b>	
සම්පූද්‍ය සිරින් හා උත්සව	255
ආගමික පුද පුරා	256
උත්සව	256
මුද්‍යමය හා වනිතාවේ	257
මුද්‍යසමය හා දේශපාලනය	259
<b>12 විවාහය උත්පත්ති පාලනය හා මරණය</b>	
විවාහය පිළිබඳ බෞද්ධ මතය	268
දික්කසාද වීම	269
උපත් පාලනය-ගබසාව හා සියලුම නයාගැනීම්	270
සිය දිවි නයා ගැනීම	272
ලේඛක ජනගහනය වැඩිවන්නේ මන්ද?	273
ලිංගික ආයාව හා ආගම	274
<b>13 ආගමික විශ්වාස පිළිබඳ සටහාවය ඇගයීම හා කේරීම</b>	
මිනිසා සහ ආගම	278
ආගම විකෘති කිරීම	283
නියම ආගම කුමක් ද?	286
ආධ්‍යාත්මික සඳවාර වධිනය	288
දේව විශ්වාසය	290
දේව සංකල්පය සංවර්ධනයටම	290
දේව අදහස හා මැවීම	291
මිනිස් දුබලකම් හා දේව සංකල්පය	292
මරණයට පෙර ආගම වෙනස් කිරීම	297
පාරාදිසයට කෙටි මග	298
නරක මිනිසා වැශ්වීමටත් හොඳ මිනිසාට දුක් වේදනා විදීමටත් සිදුවන්නේ මන්ද?	299
<b>14 සැබු මානව සංස්කෘතිය උසස් කරන්නා</b>	
ඇලින් ආගම	301
විද්‍යාත්මක යුගයේ ආගම	302
මුද්‍යාගම හා විද්‍යාව	304
විද්‍යාවේ සීමාකරණය	305

ලුගන් මෝබයෝ	307
විද්‍යාව ඉක්මවීම	308
ආගම රහිත විද්‍යාව	310
ඩුං සමයට තුවු පඩුරක්	311
නිදහස් ආගම	311
බොඳේ ධ්‍යාතයෝ	316
<b>15 පුද්ධය හා සාමය</b>	
සාමය නැත්තේ මක්නියා ද?	320
පුද්ධය සාධාරණ කළ හැකි ද?	323
බොඳේ අංකල්පය	324
බොඳේ දයකුට පුද හමුදවට බැඳිය හැකි ද?	327
සානුකම්පින සානනය	329
ආත්මාරක්ෂාව සඳහා මැරිම	331
<b>16 මෙමලාව හා සෙසු ලෝක</b>	
ලෝක ස්වභාවය	333
සෙසු ලෝක පද්ධතිය	336
පුරපුර හා අපාය පිළිබඳ බොඳේ සංකල්පය	340
දේව විශ්වාසය	342
අවතාර ලෝකය	343
මළුගිය ඇත්තන්ට පින් අනුමෝදන් කරවීම	344
මිය පරලාව ගියවුනට දිය හැකි අග තිලිණයකි	346
<b>17 අතාවැකි හා සිහිනා</b>	
ජ්‍යෙෂ්ඨය සහ තාරකා ගාස්තුය	349
ජ්‍යෙෂ්ඨාස්තුය පිළිබඳ බොඳේ අංකල්පය	352
පලාපල කීම හා මත්තු ගුරුකම	356
භූතොපගේද්ග	358
සිහිනා හා එහි වැදගත්කම	359
හක්නිය මගින් ලෙඛ සුව කිරීම	364
මින්ද්‍යා විශ්වාස හා ආධානගාහීමත	366

# බුදු සිරිත හා බුදු දහම

ගෞතම බුදුරජණන් වහන්සේ

ගෞතම බුදුරජණන් වහන්සේ බුදු සමයේ සමාරමීභක-  
යාණෙක් ය.

ත්‍රි.පු. සවැනි සිය වසේ උන් වහන්සේ උතුරු ඉන්දියාවේ  
ඡිවත් වූහ. එනුමාණන් ගේ පෙළද්ගලික නාමය සිඛාරා ය.  
පාරම්පරික නාමය ගෞතම ය. ස්ථිලතාඳනය ලැබීමෙන්  
පසුව උන්වහන්සේට බුද්ධ යන නම ලැබුණේ ය. කමන් විසින්  
තදාගත යනුවෙන් ද අනුගාමිකයන් විසින් ගැවා යනුවෙන් ද  
නමකරනු ලැබූ අතර සෙසු ඇය ගෞතම ගේ ගාක්ෂණී  
නමින් අමතනු ලැබූ හ.

හෙතෙම සියලු යස ඉපුරෙන් සපිරි රජ කුමරෙක් ව ඉපදී සියලු සම්පත් මැද වැඩුණේ ය. දෙමාපියෝ උහය කළයෙන් පිරිසිදු වූ හ. සිහසුන ද තමහට උරුම විය. මනස්කාන්ත රුපකාය සම්පත්තියෙන් පරිපූණේ විය. පෙනුමින් සොං-සම්පත්න වූ අතර මතා අභ්‍යන්තරෙක් හෙබියේ ය. එසේ ම තේජාන්විත වැඩෙයේ ය. සොලසැවිරිදි වියේ දී තම නැතා වූ යගේදරාවන් සමග විවාහ වැඩෙයේ ය. (තම බිසාව අසිරීමන් ය. සද ප්‍රසත්න ය, පුකෝමල ය, අතිමානවන් ය.) එකුන් තිස් වන වියේ දී ඔවුනට රාජුල නම් පුතෙක් උපන්නේ ය.

එ සේ වූව ද රන් කුඩාවක කොටු වූ පක්ෂීයකු සේ ඒ සා සම්පත් මැද තීර වූ සේ සිදුහන් කුමරුව දැනුණේ ය. දිනක් තුවර සැරි යැරිමේ දී හෙතෙම සතර පෙර නිමිති දුටුයේ ය. එනම් ජරාවට පත් වූවකු රෝගියකු මල මිනියක් හා පැවිද්දෙකි. අනු පිළිවෙළින් දුටු එම දරුණනයෙන් එදු මෙවන් අවබෝධයක් ඔහුට පහළ විය. මේ ජීවිතය ජරාවට රෝගයට හා මරණයට පත් වන්නාකි. ජරාවන් හා මරණයෙන් තොර ලොව පවතින්නේ කොහි ද? ගුමණ දරුණනය මේ ලොව සැප සම්පතට ඇති ආශාව පහකළ සන්සුන් තැනැත්තකුට තම සත්‍යාචනයෙක් සොයා යුතුම් පළමු පියවර අහිනිෂ්කුමණය බවට ඉහියක් විය.

සසර දුකින් මේමට මගක් සෙවීමට අදිවන් කර ගන් හෙතෙම ගිහි ගෙයින් නික්ම යුමට තීරණය කළේ තමනට පමණක් නොව සමස්ත සත්‍ය ප්‍රජාවට ම සුවිය දනුවනු සඳහා ය. තම එකුන් තිස් වන වසරේ දී එක් රයෙක සුවසුන් සැතපෙන තම බිඳීද හා පුතුට තීඛ සුඩ පැතුමකින් සාග්‍රහ කොට තම සුදු අසු පිට නැගි වනය දෙසට නික්මුණේ ය. මේ අහිනිෂ්කුමණය ඉතිහාසයේ මින් පෙර කිසි දිනෙක නො වූ විරු දෙයකි. ඔහු නික්ම ගියේ අති තුරුණු වයසේ ය. සන්තුෂ්ථීයෙන් කටුකත්වයට ය. විශ්වසනීය සුරක්ෂිත බැවින් අවිනිශ්චිත තාවට ය. බලයෙන් හා සැප සම්පතින් පිරි තැනෙකින් හිස් ලුළු අත යන වන ගල් ග්‍රහවල සෙවන පතන අවබෝධන් වැශ්‍යෙන් මිදෙනුවස් වැරහැලි සිවුරක් පමණක් ඇති තවුසන් වෙයෙන තැනකටය. ඔහු තම පදවිය ධනය බලය තේජස

සෙනෙහසින් හා සතුවින් පිරුණු දිවිය එනෙක් කිසිවෙකු නොදුටු සත්‍ය ගැවීමෙනෙය සඳහා පරදුවට තැබේ ය.

මෙසේ තවුස් දිවියට බැසැගත් සිද්ධන් තවුසාණෝ සාමුරද්දක් සත්‍යය සෙවීමේ ලා දූෂ්චර ක්‍රියා කළහ. එද සිටි ප්‍රමුඛ ආචාර්යාවරයන් වෙත සියහ. ඔවුන් දත් සියලු දේ හදුලහ. එගහත් ඔහු සෞයන සත්‍ය කිසි තැනෙකින් සෞයා ගත නොහි තවුසන් සමුහයක් හා එකතුව ඔවුන් ගේ ඇඟිම පරිදි සත්‍යාච්චේය කිරීමේ මගට පිවිසිය හැක්කේ සිරුරේ බලය බිඳ ගාරිරික මැදිහත් වීම පුණු විසුණු කිරීමෙන් යයි සිතා තම සිරුරට මහත් සේ දුක් දුන්හ. අප්‍රතිඵ්‍යා දෙයෙන් හෙබේ හෙනෙම තවුසන් යෝජිත හැම කුවුක ව්‍යතයක් ම සෙසු තවුසන් අඩ්ඩවා පිරුවේ ය. උපවාසයේ යෙදෙමෙන් ආහාර ගැනුමෙන් කෙතරම් දුරට බහුර වූයේ ද දි කිවහාත් තම කුසෙහි සමට අත තැබු විෂුට ස්පර්ශ වූයේ කොඳ ඇට පෙළ ය. කිසිවෙකු එනෙක් උපවාසයේ නො ගිය දුරක් ගිය හෙනෙම තවදුරටත් පිටිතය රක ගැනීමට කළේපනා කෙලේ ය. ආත්ම ද්‍රේශ්‍යභාෂයේ නිරිර්ථික හාවය අවබෝධ නොවන්නට හෙනෙම කුස ගින්නෙන් මිය යනු නියත ය. ඒ අනුව මධ්‍යම ප්‍රතිපදව පුදුණ කෙලේ ය.

වෙසක් මස පුන් පොහො දින සිද්ධන් තවුසාණෝ ගයා සිර්හෙයේ ඇසෙනු රැක් මූල හාවනානු යෝගි ව අපුන් ගන්හ. ලෝක විෂය පිළිබඳ සත්‍යස්වහාවය අවබෝධ වීමේ බුබුල සිය මනස තුළ පුපුරායාමන් සමග සර්වජ්‍යතාඳුනය පහළ විය. වයස තිස් පහේ දී මෙනෙක් උදෙස්ගිමන් වූ සත්‍ය ගැවීමෙනෙක් සර්වජ්‍යතාඳුනයෙන් පරිපූජී බුදුවරයාණ කෙනෙක් වූ හ.

ධීමිය ඇසුවනට හා භැංශරන්නනට නිවන ගා විමුක්තිය උදුකරගත ගැකි වන සේ එනුමාණෝ අඩ සියවසකට පමණ ආසන්න කාලයක් අහම දෙසමින් දඩිව දුවිලි පිරි මං පෙන්වල සැරි සැරුහ. මහණ මෙහෙන සාම්බාන පිහිටවා ලුහ. තුළ හේදයට අභියෝග කළහ. ආගමික නිදහස හා ස්වාධීන වින්තනය හඳුන්වා දුන්හ.. විමුක්තිය සඳහා වූ සියලු දෙරවු

විවෘත කළහ. උසස් පහත් දැහැමි අදහැමි වෙනසක් නො තකා අඩුගූලිමාල වැනි මීනිමරුවන් ගේ අමුබපාලි වැනි ගණිකාවන් ගේ දිවි පෙවෙන්ද සුම්ගට යොමු කළ හ. ප්‍රජාවන් හා විශාරදන්වයෙන් නැගී සිටිය හ. සැම ගැටළුවක ම අන්තර්ගතය විශ්ලේෂණය කර තාරකික ව යළි සංශේෂ්ලේෂණය කොට පැහැදිලිව අරථවත් කළහ. උන් වහන්සේ හා වාද කොට ජයගත හැකි කිසිවෙක් නො සිටිය හ. උන්වහන්සේ මිනස හා මානාසික ස්වභාවය විශ්‍රාභ කළවුන් අතර ප්‍රමුඛයාණෝ වූ හ. උන්වහන්සේ ඉතිහාසයේ පළමු වරට මනුෂ්‍යයාට ස්වවිත්තන ගක්නිය ලබා දුන් හ. මානව වර්ගයා ගේ අග්‍රයම උසස් කළහ. මානව පරපුරට ස්ව ප්‍රයන්නය අනුව උන්තේනර ඇළානය හා බුද්ධිත්වය ලැබේ හැකි බැවි ප්‍රදරුණය කළ හ. අනුපමෙය ප්‍රජාවන් හා රාජ වංශයෙන් ප්‍රභාවිත වුවන් සාමාන්‍ය ගැළීය ගෙන් ඉවත් නො වූ හ. කුලය හා ජ්‍යෙෂ්ඨ උන්වහන්සේට ඉතා සුළු දෙයක් විය. තමන් වහන්සේ වෙත පැමිණි කිසිවකු දෙය උසස් පහත් විසින් නො බැලුහ. තමා වෙත පැමිණියේ වහලකු දුශියකු ජ්වකයකු හෝ අසරණයකු වේලා හැම විට ම ඔවුන් තුළ විශ්වාසය නැතහෙත් ආත්ම ගරුත්වය ඇති කොට ඔවුන් ගේ පහත් දිවි පෙවෙනින් මුදවා උසස් තන්න්වයට පත් කළහ. තමන් වෙත පැමිණි තැනැන්තා ගේ බුද්ධියේ තරම දැන ඒ අනුව ඔහුට අවවාද කළහ. එතරම් ම කාරුණික වූ හ. ප්‍රජා සම්පන්න වූ හ. එක පුද්ගල යකුට හෝ පිහිටිමේ අවශ්‍යත් බොහෝ දුර බැහැර වැකිම වූ බැවි ප්‍රකට ය.

උන්වහන්සේ තම ප්‍රාවකයනට අනිගියින් ම කාරුණික වූ හ. නිරනුරුව ම ඔවුන් ගේ සුව දුක විමසා බැලු හ. ආරාමයේ වැඩ සිටි අවස්ථාවල දිනපතා ගිලන් හළ වෙත වැඩිය හ. රෝගින් වෙත දක් වූ උන්වහන්සේ ගේ කරුණාව කෙතරම් ද යනු මේ අවවාදයෙන් තහවුරු වෙයි. “යමෙකු ගිලනුනට උවටුන් කරන්නේද? හේ මට උවටුන් කරන්නෙකි.” බුදු රුදන් විනය හා පාලනය පැවුන් වූයේ අනෙකාන්‍ය ගරුණය මත ය. මහ සහ ගණ අතර විනය හා පාලනය පැවුන් වූ ආකාරය පසේනාදී කොසොල් මහ රජුහට අවබෝධ කරගත

තො හැකි විය. රජකු ලෙස දූධ්‍යවම් කිරීමේ බලය තිබේදීන් රාජ සභාවේ විනය පැවැත්වීමට අපිරැ කරුණක් විය.

බුදුරජාණන් වහන්සේ සංදුධි බලයෙන් යුක්ත වුවන් එය වැදගත් ලෙස තො සැලකු හ. මහන් ආශ්‍යවයී ලෙස සැලකුයේ යමෙකුට සත්‍යාච්‍යෝධ්‍ය කරවීම හා එය වටහා දීමන් යන කරුණු දෙකයි. උන්වහන්සේ කරුණාවෙන් සිහිල් වූ හඳවතක් ඇති ආචාර්යීවරයාණ කෙනෙකි. මිනිසුන් ගේ දුක් පිඩා දැක ක්‍රමිත වූ හ. උතුම පිළිවෙත් මගින් ඔවුන් බැඳී සිටි බැඳී විලින් මුදවා ගැනීමට අදිවන් කර ගත්හ. ස්වභාව ධීමියේ සිදුවීම් තබා තමන් අවබෝධ කරගත් ධීමිය පවා තමන් ගේ තිපැපුමක් ලෙස ගෙන හැර තොදක් වූ හ. සරවජු වූව ද අල්ක විදු සේ හැඳින් වුව ද මුළු ලෙස්ක බානුවේ ම සිද්ධීන් පිළිබඳ වගකිව යුත්තා හෝ ආරක්ෂකයා ලෙස පෙනී තො සිටිය හ.

ධර්මය විශ්ව සිදුවීම් අනුව අනන්තය. එය මැටි කෙනෙකු තොමැති. විශ්වයේ පිහිටි සැම තත්වාරෝහක දෙයක් ම ධර්මයේ ක්‍රියාකාරින්වයට යටත් ය. තමන්ට පෙර විශ්ව සැම බුදුරජාණකු මෙන් උන්වහන්සේ ද තැත් කෙලේ ඒ නිවැරදි සත්‍යතාව යළි අනාචරණය කර මනුෂ්‍ය සංහතියට පැහැදිලි කර දීමට ය. එකී සත්‍යය අනාචරණය උන්වහන්සේ සොයා ගත් කුම හා විධ මගින් අගුහ අඩුය ජනක අනන්ත සංසාර වතුයට ගොරු තොවී තම විමුක්තිය ලබාගත හැකි ය. අවුරුදු හතුවිස් පහක අමරණිය ධර්ම සේවාවකින් පසු වයස අසුවේ දී කුසිනාරා තුවර දී දහස් ගණනක් හික්ෂු හික්ෂණිනට හා අනුගාමිකයනට විමුක්ති මාරුගය පෙන්වා දී පිරිනිවන් පා වදුල සේක. එහත් උන්වහන්සේ ගේ මහ කාරුණිකත්වය හා උන්තරිතර සේවාවේ බලපෑම දැනුද අපට වැටහේ.

ඉතිහාසයේ ප්‍රබල තම තිදෙනා යන කෘතියෙහි එම්. ඒ. වෙල්ස මෙසේ ප්‍රකාශ කරයි. “බුදුරජන් තුළ ඔබ දකින්නේ සරල බැනීමන් පුදෙකලා ආලෝකය සඳහා සටන් කරන ජ්වලිත පොරුෂයකින් හෙවි මනුෂ්‍යයෙකි. මායාවක් තොවී. මිනිස් සංහතියට ඔහු දුන් පණිවුඩය විශ්ව සාධාරණ ය. අප ගේ අනැග තුනන සංක්ලේෂ බොහෝමයක් උන් වහන්සේ ගේ

ධර්මය හා අතිශයින් ගැලපේ. ඒවිතයේ සියලු දුක් දෙම්නස් ආත්මාරාකාමිකය හේතු කොට පවතින බැවි ඉගැන් වූහ. මිනිසා සාන්ත දහ්ත කෙනෙකු වීමට නම් පළමුව කළ යුත්තේ ඉත්දියයන් පිනවීමට හෝ තමා ම සඳහා ඒවිත් වීම අත්තිවූ-වීම යි. එවිට ඔහු උත්තරිතර පුද්ගලයක් වෙයි. ක්‍රිස්තුන් වහන්සේට අවුරුදු පන්සියයකට පෙරානුව මිනිසුනට තම ආත්මාරාකාමී බව අමතක කිරීමට වෙනත් බසකින් ආරාධනා කෙලේ වූහු දහමයි. අපට හා අපේ අවශ්‍යතාවනට ඇතැම් විට එතුමා ඉතා ලංච ඇත් සේවාව සඳහා පුද්ගලයන් ගේ වැදගත්කම මැනවීන් පැහැදිලි කරයි. උන්වහන්සේ ක්‍රිස්තුන් වහන්සේට වඩා පුගම ලෙස පුද්ගලයා ගේ අමරණීයක් දේශනා කර ඇත.

### අහිනිෂ්කුමණය

මිනිසකු ගෙන ඇති අත්‍යුදර එඩිතර පියවර සිදුහන් කුමරු ගිහි ගෙය හැර යුම යි. සිදුහන් කුමරු තම නිවස හා රජ දහන හැර යුම ඇතැම් විවාරකයන් අවජාවට ලක් කර ඇත. දරු. බිරින්දන් හැර දමා යුම ක්‍රාර ක්‍රියාවක් ලෙස සමරු ප්‍රවා දක්වති. එහෙන් එසේ රහස්‍යගතව තොගාස් තම ප්‍රියයන් හමු වී පුබ ගමන් අර්ථීමට ගියේ නම කුමක් සිදු විය හැකිද? ඔවුන් සත්‍ය වශයෙන් ම තම අදහස් වෙනස් කරන ලෙස අයදු සිටිනු ඇත. එම අවස්ථාවෙන් මහන් කළබැඳුනියක් මෙන් ම පුද්ධේයේදා රජ ගේ රාජධානිය පවා කැළඳීමට පන් වනු ඇත. සත්‍ය ගවේෂණය පිළිබඳ එතුමා ගේ ප්‍රයත්නය අහිනිෂ්කුමණ සැලසුම තම පියා හා බිරිද විසින් වළක්වනු ලැබේ මුළුමින් ම ව්‍යර්ථවනු නිසුකය. විසි නව වන වියේ දී සිද්ධාර්ථගයේ කාරුණ්‍යයෙහි අගතුත්පන් හඳු යොවනයෙකි. තමන් දන්නා ප්‍රියයන් ගෙන් වෙන් වී සත්‍ය ගවේෂණයක තොග යෙදන්නට පෙළඳීම ද එතරම් අකිරු තොගවේ. එතුමෝ අවසන් මොහොන් දී මාලිගාවේ තම සයනාගාරයට ගොස් යහන් ගැබෙහි නිදන බිසොව ද තම පුතු ද බැඳු හ. එහි දී තම පිතැහි ඉටු කිරීම හෝ ඉවත්ලීම පිළිබඳ මහන් විත්ත පිබාවක් දැනෙන්නට ඇත. පිවිතුරු දිවියක් සඳහා තවුස්දම් පිරුමට තමා ගේ ගේ දෙර හා ප්‍රියයන් හැර ද යුම එකල

දැඩිව උතුම දෙයක් සේ සැලකිණි. සියල්ල සලකා බලතොත් සිද්ධාර්ථයන් තම සිතුණි නො වලුව අභිතව ඉටු කර ගැනීම ගැන දෙස් කිව නො හැකි ය.

එතුමන් අහිනිෂ්ක්‍රමණය කෙලේ සිය සුව පහසුව හෝ ස්වාර්ථය තකා නොව මානව සංඛතියේ දුක වෙනුවෙනි. මූල මහත් මානව වර්ගය එකමතාව එක ම පවුලකි. සිදුහන් කුමරුන් ලා බාල වියේදී ම ගිහි ගෙයින් නික්මීම මෙතෙක් මත්‍යාශයකු විසින් ගනු ලැබූ එඩිතර පියවර ය.

අහිනිෂ්ක්‍රමණය බුද්ධිකාය හෙවත් අපේක්ෂිත බේදිය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රබල සාධකයකි. ජීවිතයේ බොහෝ කරදර ඇතිවන්නේ බැඳීම් නිසා ය. අපි තරහ වෙමු. පසු තැවිලි වෙමු. ගිණු වි තදින් දේශාරෝපණය කරමු. අප තුළ අතිවෙන අසතුව-අසහනය-නොහික්මීම-කණුගාවුව ඇසියල්ලම බන්ධන නිසා සිදු වේ. අපි අප ගේ කිසියම් කරදරයක් හෝ පසුතැවිල්ලක් පිරිසා බලමු. එයට ප්‍රධාන හේතුව බොහෝ විට ම බන්ධනයන් ය. සිදුහන් කුමරුන් ද තම බිසෞව-පුනුගාරාජධානිය හා ලොකික සැප සම්පත් කෙරෙහි බැඳීමක් සංවර්ධනය කර ගෙන සිටියේ නම් ඔහු මිනිස් වර්ගය ගේ දුකට පිළියමක් සොයා ගැනුමට කිසි දිනෙක සමන් නොවනු ඇතේ. එබැවින් ඔහු ලොකික සැප සම්පත් සියල්ල අතහැර ගියේ ස්ථීර අධිජ්‍යානයක් හා විත්ත පාරිග්‍රාදීයක් ඇතිව ය.

මානව වර්ගය ගේ දුක දුරු කොට සැපත ලබා දී සත්‍යාච බේදය කරදීමට ය. සිදුහන් කුමරුන් ගේ ඇසට පෙනී ගියේ මූල ලොව ම කාම තොඩ තෘප්තිය ආදි විෂම මානාසික යන් ගෙන් ඇවිල ගන් බව ය. එම ගිනි ජලාවල් අපතුළ වූ අනුරාගය ද දැල්වන බව ය. තම බිසෞව හා පුණු ද ඇතුළන් මෙලොව සියලු දෙනා සියලු දැකින් ශාරීරික හා මානාසික පිඩාවන් ගෙන් පෙළෙන බව ය. මෙසේ පෙළතු ලබන මානව සංඛතියට දුක් වේදනා තුරන් කිරීමේ විසඳුමක් සොයනු වසේ අදිටන් කළහ. ඒ අරමුණ සාක්ෂාත් කරගනු වසේ සියල්ල පරිත්‍යාග කිරීමට පෙළසිණි. එතුමාණන් ගේ අහිනිෂ්ක්‍රමණ යෙන් අවුරුදු දෙදෙස් පන්සියයකට පසු ඇතුම් අය මේ

ගමන ගැන කිහිප්ල කළුව වගුරුවනි. විවේචනය කරනි. කෙසේ වෙතන් බිම්බා බිසොව තමන් හැර ද යුම ගැනී සිදුහන් කුමරුට දේශාරෝපණ නො කළා ය. එම තොමෝ සිදුහන් කුමරුන් ගිහිගෙය හැරයාමේ පරමාර්ථය හොඳින් වටහා ගත්තා ය. ඒ අනුව එයට ගරු කිරීමක් ලෙස තම සුබෝපහෝගි ජීවිතය හැර පියා සරල දිවිපෙවතක් ඇරුමුවා ය. සිදුහන් කුමරුන් ගිහි ගෙය හැරයුම එක් ප්‍රසිද්ධ කවියකු දුටුවේ මෙසේය.

“එය කෙලේ තම සුරතල් දරුවා භා බිරිද කෙරෙහි අහිත කින් නොවේ. අනාදරයකින් ද නොවේ. සිත්වල ත්‍රාසයට වඩා බුදු බව කෙරෙහි වැඩි රුවියක් දක් වූ බැවින් සියල්ල හැර ද පිය”.

“සුරතල් සුතු ද තම බිරිද ද අතැර	ගියේ
අමතාපයක් හින්ද නොව රුනු	ලයේ
ලොකික බැමි වලින් ලත් සැප මැකී	ගියේ
බුදු බව අගය කළ හින්ද දිවා	රයේ”

### බුදුරජාණන් ව්‍යුහයේ ගේ ස්වභාවය

අත පුතු සියලු දී හරිහැටි දැන	ගතිම්
දරු කළ පුතු සියලු අකුසල දුරු	කෙලෙම්
ලැබ ගත පුතු සියලු ගණදම් ලැබ	ගතිම්
එබැවින් බමුණ! මම සමබුදු යැයි	කියම්
	(පුත්ත නීපාත)

“යම සේ හිරු සඳු දෙදෙන ලොව නො පායන් ද? ඒ තාක් ලොව මහන් සේ පැනීගෙන ප්‍රබල ආලෝකයක් නො මැත්තේය. එහි ගණ අදුරක් පැවැත්තේය. එය මං මූලා කරවන්නකි. රය දහවලින් වෙන්කරගත නොහෙන අවුරුද්දේ සතිය මාසය සාතුව එකිනෙකින් වෙන්කරගත නොහැකි තකියකි.”

එසේ වුවද අවැත්ති,

හිරු සඳු දෙදෙන ලොව පැවු කළේහි මහන්සේ පැනීගෙන දිස්තිමත් ආලෝකය නිසා රේනියා මං මූලාවන ගණ අදුර පහ වී යන්නේය. අවුරුද්දේ දින මාස සාතු අනිවැත්තේය.

එලෙපින් ම ඇවැත්ති,

අරහත් වූද, අගු වූද, බුද්ධිවරයකු පහළ නො වූ කළේහි මහත් ආලෝකයක් හෝ ප්‍රබල ලෙස පැතිරෙන දීප්තියක් නොමැත්තේ ය. පවතින්නේ මහ ගණ අදුරෙකි. එය ම. මූලා කරන්නාකි. වතුරායා සත්‍ය ප්‍රකාශ කිරීමක් හෝ උග්‍රීත්‍යා හෝ ඇග්‍රීත්‍යා කිරීමක් හෝ නොමැත්තේ ය.

කිහිම් වතුරායා සත්‍යයක් ද? දුක්ඛ, සමුදය, නිරෝධ, මාරුග යන සත්‍ය සතරය.

ඇවැත්ති,

කුමක් නිසා දුක්ඛ සත්‍ය මෙසේ ය. දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපද සත්‍යය මෙසේය සි අවබෝධය සඳහා ප්‍රයත්න දරන්නෙහි ද?

ලොව බුද්ධිවරයකු පහළ වීමේ මහත් අගය ඉහත සඳහන් වවනවලින් පිළිබඳ වේ. බුද්ධ්‍යපහළ වූදේ ග්‍රීකයන් විසින් බවහිර දරුණ ගාස්තු ඇඟුරු කාලයේ ය. එමගින් හෙරාක්ලීටස් නමැති දරුණනිකයා විසින් ඔලිමපියානු දෙව් වරැන් ආශ්‍රිත මූල් ආගමට තව ප්‍රවනතාවක් දෙන ලදී. බැංශිලෝනියා වාසි යුදෙව්විනට තව පණිච්චවයක් ජේරමියා දෙනු ලැබුවේද ඒකාල යේදී ම ය. පැයිතගොරස් ගේ ප්‍රත්‍යාචාරය ධීය ඉතාලියේ පැතිරි ගියේ ද මේ වකවානුවේ ය. කොන්පියුසියස් තම ආචාර බ්‍ර්‍යාන්තිකුල හැසිරීම වින ජන ජීවිතයේ ප්‍රතිශ්ථාපනය කරන ලද්දේද ද මේ කළ ය.

ඉන්දියාවේ ද සමාජ තලය මේ අවධියේ ද යාග හෝ මයන් ගෙන් ද, අත්තකිලමෝනුයොගයෙන් ද, කුලහේදායෙන් ද, දුෂ්චි වැඩ වසම් කුමයෙන් ද ස්ක්‍රීන් පහත් කොට සැලකීමෙන් ද බමුණු ආධිපත්‍යයන් ද වැසි තිබිණි. එවන් අවධියක සාන්තු වරයන් හා ගාස්තුවරයන් සත්‍ය ගවේෂණය සඳහා ජීවිත කැප කරමින් සිටි පෙදෙසක මානව වාර්ගික ප්‍රම්ප සුගන්ධියක් සේ බුද්ධන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේ තම ජීවිත කාලය තුළ දී ම සෙපු අය කෙරෙහි අසාමාන්‍ය බලපුමක්

විහිදුවා ලු ගෙෂේය මත්‍යාංශයක් විය. තම පෙෂාද්ගලික ආකර්ෂණය වරින ප්‍රසිද්ධිය ගැවීපෙනය පිළිබඳ විශ්වාස කටයුතු බව ජනතා ජයග්‍රහණයක් විය. ආචාර්යාවිරයකු විශයෙන් ක්‍රියාකාරී වූ තම ජීවිත කාලය තුළ තමහට සවත් දුන් බොහෝ අය සත්‍යාචාර්ය බෝධිය ලැබූ හ. උසස් පහත්, දුෂී ධනවත්, උගත් තුළත් ස්ත්‍රී පුරුෂ, තාපස ගෘහපති, රදුල ගැමී ආදී හැම දෙන ම බුදු රඳුන් සෞයා පැමිණියෝ ය. උන්වහන්සේ රෝගයන් කරා ගොස් ඔවුන් පුමගට හැර වූ හ. සත් පුරුෂයෙන් ඉගෙනීම සඳහා බුදු රඳුන් සෞයා පැමිණිය හ. තමන් අවබෝධ කරගත් සත්‍යාචාර්ය සියල්ලනට ම බෙද දුන්නේ ය. උන්වහන්සේ ගේ අනුගාමිකයන් අතර රජවරු, හේවායෝ, වෙළෙන්දේ, සිවුවරු හා යාචකයෝ, ගණිකාවෝ, ආගම මාමකවුවන් මෙන් මංමුලා වුවෝ ද වූ හ. දෙපක්ෂයක් සටනට වන් විට ඔවුන් අතර සාමය ඇති කළ හ. තොඳයෙන් හා කාමයෙන් දැවන විට සත්‍යාචාර්යන් පැනීන් සැනැසු හ., ඔවුන් දුරමුඛ ව ප්‍රතිශේප කරනු ලැබූ කළේහ ඔවුන් වෙත පැමිණ කරුණා හරින ව අසිමිත දායාව දක් වූ හ.

බුදුන්වහන්සේ යළි ලෝකය සැකසීමට නො ගිය හ. ලෝකය යථාරථවාදීව දානගත් ලෝක විදු ය. එසේ ම ලෝක ස්වහාවය කටර රුවක් හෝ මවා පැමිට තරම් වූ ලෝකය පිළිබඳ දැනීමක් ඇත්තෙක් වුයේ ය. ලෝක නිනි මිනිසා ගේ අභිමතාරථයට සරිලන සේ යළි සැකසීමට අදහස් නො කෙලේ ය. මිනිසා ගේ ප්‍රමෝදය සඳහා ලොව නොප්‍රවත්නා බැවි දැන ගත්තේ ය. ලොකික ජීවිතයේ තැගීම් බැසිම් අවබෝධ කර ගත්තේ ය. මානව සංකල්පනයේ හා ලොව පිළිබඳ අභිවල් සිහින දැකීමේ නිසරු බව දැන සිටියේ ය.

ලොකික පාරාදීසයක් පිහිටුවීමෙලා අපේක්ෂා සහගත සිතුවිල්ලට පෙළඳ වූයේ තැන. වැඩිපුර එකිනෙකට ක්‍රියා දුන්නේ තම තමන් ගේ ලෝකය ආක්‍රමණය කර ජය ගත හැකි මාරුග පමණි. සරල බසින් අපට ක්‍රියා දුන්නේ මුළු මහත් ලෝකය අප තුළ බව ය. එම ලෝකය හසුරු වන්නේ මනසිනි. මනස තත් වූ පරිද්දෙන් පුහුණු කළ යුතු ය. සිත පවිත්‍රව තබා ගත යුතු ය. උන්වහන්සේ ගේ උපදේශය මූලික

වගයෙන් සරල ය. අර්ථවත් ය. නරක අවසන් කිරීමෙන් හොඳ වැඩිකර ගැනීමත් මනස පවිතු කර ගැනීමත් සියලු බුදුවරයන් ගේ අවවාදය වේ.

අවිද්‍යාව මූලිකුප්පටා දුම්ය භැක්කේ කෙසේද? යනු උන් වහන්සේ මිනිසුනට ඉගැන් වූ ය. ඔවුනට නිදහස් මනසක් පවත්වා ගැනුමටත් නිදහස් වින්තනයටත් අනුබලදුන් ය. දළ දුඩු පුද පුරා අන්ධ භක්තිය කුල හේදය යන කරුණුවලට උන්වහන්සේ ගේ ජීවිතයේ තැනැක් නො ලැබේණි. අප ගේ ජීවිත අද පවත් ගෙන යා යුත්තේ ජීවිතය ඇරුමුනේ අදයයි සිතා, අපගේ කෙළවරක් නැති වගකීම් භා යුතුකම් ඉටු කිරීමට අනුන් ගේ පිහිට නොපතා සපුරා ගැනීමට ය. උන් වහන්සේ විශ්වය පිළිබඳ නව අර්ථකාලයක් ලොවට දුන් සේක. සද සන්තුෂ්ථිය පිළිබඳ නව දරුණයන් ලොවට ඉදිරිපත් කළ ය. අස්ථිර සිසල්ලට ම ඉහලින් නැති ස්ථීරසාර තත්ත්ව මාරුය පෙන්වා දුන් ය. එයයි නිවනාට මග. මෙය සංසාර දුක්ඛයෙන් අවසන් ගැලවීම යි. උන්වහන්සේ ජීවත් වූයේ මෙයට අවුරුදු 2500ට පෙරාතුව ය. එහෙත් අද පවා මේ ග්‍රෑෂ්ය ආචාර්යාවීවරයාට ගෞරවාදරය පිරිනාමන්නේර් සමයමාමකයෝ පමණක් නො වෙති. ආගම පිළිබඳව විශ්වාසයක් නැති අය ද ඉතිහාසඥයෝ ද, තාරකිකයෝ ද, විද්‍යාජයෝ ද ලෝකයෝ සතර දිග් භාගයෙන් ම එනුමා ගේ ප්‍රඛ්‍යාධනය භා පාප්ල ඇනය නිසා විශිෂ්ට ආචාර්යීවරයකු ලෙස පිළිගනිනි.

“සුබා බුද්ධානා උප්පාදේ.”

බුදුන් ගේ උපත සැපතකි. ධ.ප. 194

### බුදුන්වහන්සේ දේව අවතාරයක් ද?

තමා දේව පුතුයකු හෝ දේව දුතයකු බැවි බුදුන් වහන්සේ කිසි තැනෙක ප්‍රකාශ නො කළ සේක. ස්වයංභූභ්‍යනායෙන් හෙති උන්වහන්සේ අසම සම මනුෂ්‍යයෙකි. තම ආචාර්යීවරයා ලෙස දක්වීය භැකි කිසිවෙක් නො එය. ස්වකිය අප්තිහන වියනීය මගින් ම උන්තරිතර භාවය ප්‍රගුණ කරණ ලදී. උන් වහන්සේ දායාවිධ සහිත ග්‍රෑණයන් වන දාය පාරමිතා හඳුන්වා

දුන්හ. අන්ත වගයෙන් වෙනත් ආගම කතුවරයකු එතුමන් හා සැසදිය නො භැක්කේ උන්වහන්සේ ගේ සර්වජ්‍යතාභාය නිස යි. උන් වහන්සේ ගේ දේශනාය කොතරම් සින් ගන්නා පූඩ් ද යත්? අනුමුෂ්‍ය උන්වහන්සේ කෙබලු පූද්ගලයෙක්දී යි? විපිළිසර වූහ. හීවමාන කාලයේදී ම තමන් සතු දිවාමය ගතියත් ප්‍රඛිඳේත්වයත් නිසා උන්වහන්සේ දේවාතිදෙව නැතහාත් මිනිස් රැවින් පෙනී සිටි දේව ප්‍රතිරුපයක් ලෙස දැක්වීමට යන්න දුරු අවස්ථා එමට ය. එසේ දැක්වීම ගැන උන් වහන්සේ කිසිදු අවස්ථාවක එකඟ නො වූ යේක. අඩුගුත්තර නිකායේ දේශනා කර තිබෙන්නේ මම කිසිදු දෙවියෙක්, ගාන්ධර්වයෙක්, යෝගයෙක් හෝ මනුෂ්‍යයෙක් නොවෙමි. “මා බුදුවරයකු බව ඔබ සැම දැන ගත යුතු ය” බුද්ධේත්වයට පැමිණි මෙන් පසු සාමාන්‍ය මිනිසෙක් නො වන්නේ ය. සම්බෝධියට පැමිණි බුදුවරුන් ගේ සංඛ්‍යාවට එනම් බුද්ධවංශයට අයත් වන්නේ ය.

බුදුවරු කළින් කළ ලෝකයේ පහළ වූ හ. එක ම බුදු වරයකු එසේ කළින් කළ විවිධාකාරයෙන් පහළ වූ යේ ඇතුමුහු සාචදා ලෙස සිතති. වරින් වර බුදු වන්නේ එක ම පූද්ගලයෙක් නො වේ. එසේ ව්‍යවහාත් සෙසු අයට බුද්ධතිය ලබා ගැනීමට ඉඩක් නැත. බොඳේයන් විශ්වාස කරන්නේ බුදුවීමට අවිදා තෘප්තා සම්පූර්ණයෙන් දුරු කළ යුතු බවත් බුද්ධ කාරක ධ්‍යා සපුරාන තිනෑම කෙනෙකුට බුද්ධේත්වය ලබා ගත හැකි බවත් ය. බුද්ධේත්වය ලැබේමෙන් පසු පියලු බුදුවරයෝ තිවන් පසක් කිරීම හා සම්බාධිප්‍රාජ්‍ය අතින් සමාන ය.

ඉන්දියානු සමාජයේ ආගමික විෂ්ලවයක් ඇති කළ බුදුන් වහන්සේ ගේ පාපුල ඉගැන්වීම ඇවජාවට පත් කිරීම වස් එකළ ඉන්දියාවේ පිළිගත් බොහෝ ආගමික අනුගාමිකයේ වෙර වැඩු හ. උන්වහන්සේ ගේ සමය පිළිගත් සමාජයේ නොයෙක් තාරාතිරම් වල අය ද විශාරදයන් ද දිනෙන් දින වැඩිවතු දුටු බොහෝ අය බුදුරඳන් සතුරකු ලෙස සැලකු හ. උන්වහන්සේ විනාශ කරනු නො හැකි වූ ඔවුන් යොද ගත් ප්‍රතිලෝමය වූයේ ඔවුන් ඇදුහු දෙවියන් ගේ ප්‍රති මූර්තියක්

නැතහෙත් අවතාරයක් සේ දක්වීම යි. ඒ අනුව බුදු සමය තම ආගම වලට ඇදා ගන්හා.

බුදු සමයේ සමහවය සිදු වූ ඉන්දියාව තුළ දී ම බුදු සමයේ පිරිහිමට හා මූලිකුප්‍රටා දැමීමට ගත වර්ෂ ගණනක් ඇතුළත මේ උපක්‍රමය එක්තරා කුමාරයකට හේතු වූ බැවි පෙනේ. බොඳ්ධයන් තම ආගමට හරවා ගැනීමේ උපක්‍රමයක් ලෙස ඇතුම් ලැබිනයෝ තම ඇදහිලිතුළට බුදු රජුන් රුවා ගැනීමට අද පවා තැන් කෙරෙනි. එසේ තැන් කිරීමේ පදනාම සේ ඔවුන් දක්වන්නේ බුදු රජුන් ප්‍රට්‍යා ඇතැයි කියන අනාගතයේ පහළ වන බුදු කෙනෙකු හා එම බුදුන් ගේ ජනප්‍රියතාවය යි.

එක්තරා කණ්ඩායමක් ගොතම බුදුන්ට අවුරුදු හය සියයකට පසුව පහළ වූ ආගමික දේශකයකු නව බුදුවරයකු සේ නම් කළහ. තවත් කණ්ඩායමක් නව බුදුවරයා දහතුන් වන සියවසේ දී ජපානයේ පහළ වූ බැවි පවසනි. වෙනත් කණ්ඩායමක් විශ්වාස කරන්නේ තම නායකයා ගොතම බුදුන් වහන්සේ යේසුස් කිස්තුන් වහන්සේ අයන් වන ග්‍රෑෂ්‍ය දරුණනිකයන් ගේ පරපුරින් බිජි වූ නව බුදුවරයා බව යි. මේ කණ්ඩායම අවවාද කරන්නේ පැරණි බොඳ්ධ මතධාරින්ට පැරණි බුදුන් අන්තරු දමා රීතියා නාව බුදුන් අනුව යුමට ය. තම ආගමික ගාස්තෘවරයන් ගේ තත්ත්‍යට සරිලන තැනක් ඔවුන් විසින් බුදුන්ට ද දෙනු ලැබීම යහපත් සේ පෙනුන ද බොඳ්ධයන් වෙනත් ආගම්වලට සත්‍යය වසන්කර ඇද ගැනීමට තැන් කිරීම මහන් නිරස දෙයක් සේ අපට දැන්.

නව බුදුවරයකු මේ වන විට පහළ වී ඇතැයි ප්‍රකාශ කරන්නේ බුද්ධ විචාරයට සාවදා අර්ථයක් සපයන්නේය. මත් පහළ වන බුදුවරයකු පිළිබඳ අනාගත වාක්‍යය බුදුන් වදා නමුදු එය සිදුවිය හැක්කේ එතුමන් සඳහන් කළ ඇතුම් තත්ත්වයන් සිද්ධීමන් පසුව ය. බුද්ධත්වයේ ලක්ෂණයක් නම් පළමු බුදුන් පිහිටුවා ලු සපුන පවතින්නේ යම්තාක් කල් ද ඒකාක් රළු බුදුවරයා පහළ නො වීම ය. වනුරායී සත්‍යය, ආයී අෂ්ඨාචිගික මාර්ගය මූල මතින් අනුරුදහන් වෙන් ම බුදුනු පහළ වෙති. අපි තවමත් ගොතම බුද්ධ ගාසනයේ එවත් වෙමු. මිනිසුන් ගේ ශිෂ්ට සම්පන්න හැසිරීම (ඉතා

පුළු ප්‍රමාණයක්) හැර දිරා පත්වී ඇති තමුන් අනාගත බුදුන් පහළ වන්නේ නිවන් මග මිනිස්වරගයාට තැනි වි යුතුව තරම් වූ අනන්තකාල පරිවිෂේදයක දිය. එනම් මිනිස්න් එතුමන් පිළිගැනීමට සුදුනම් වි සිටින විට ය.

## බුදුන් වහන්සේ ලොව පහළ වූයේ අවිදු අදුර නසා ලොව දුකින් නිදහස් කිරීමට ය.

බුදුහු තමන් දෙසු ධම්යේ ප්‍රතිරූපයකි. පුරා පන්සාලිස් වසරක් තිස්සේ පැවැත් වූ ධම් සේවාව සාර්ථක සිද්ධීන් ගෙන් ගහණ ය. උන්වහන්සේ තම වදන් ත්‍රියාවට තැගු හ. කිසිදු විටෙක මිනිස් දුබලතාවක් හෝ දුර්වල සිතුවිල්ලක් පුද්රැහැය තො වි ය. ලෝකය දැනගත් සර්ව සම්පූර්ණ හැසිරීම් මාලාව වූයේ බෞද්ධ වයසාව දේ. ගත වර්ෂ විසි පහක් තරම් වූ කාල යක් ලක් සංඛ්‍යාත මිනිස්න් ප්‍රශ්නයේ හා සැනසුම ලබා ගත්තේ උන් වහන්සේ දෙසු ධම්යෙනි. උන්වහන්සේ ගේ ප්‍රොට්‍රිච් වය අවශේෂ අලෝකකරණයන් අතිබ්‍රාහ්ම්‍ය සිටින සුයාසා මෙන් අදන් දිළ්තිමන් ය. එසේ ම දේශනාව නිවනෙහි සැනසුම පතා යන බැංකීමතුනට මග පෙන්වන ආලෝකයකි. දුකට පත් මිනිස් වග වෙනුවෙන් ලොකික සුව පහසු කම් සියල්ල හැර දැමු උන්වහන්සේ තරම් වෙනත් පුද්ගලයෙක් තොමූන්. කවරනාම් හේතුවක් නිසා හෝ බිඳී පුරා පැවැත්වීමක් ප්‍රාණීන්ට අනතුරු කිරීමක් තො කළ යුතු බැව් මානව ඉතිහාසයේ අනුගාසනා කළ ආගමික ගාස්තාවරයා බුදුරජාණන් වහන්සේ ය. බුදු රුනට ධම්ය ලාභ ප්‍රයෝගන සඳහා තොව සත්‍යාව බොධය සඳහා විය. උන්වහන්සේට අන්ද හක්තියෙන් යුත්ත අනුගාලිකයෝ අවශ්‍ය තො වූ හ. නිදහස් ව නිවහල් ව බුද්ධීමන් ව සිනිමට සමන් අනුගාලිකයෝ ම අවශ්‍ය වූ හ. උන් වහන්සේ ගේ පහළ විම සමස්ත මානව වර්ගයාට ම ආයිරවාද යක් විය. කිසි ම පුද්ගලයෙකුට අහිතවත් කමක් පෑ කිසිදු අවස්ථාවක් තො වි ය. තම විරුද්ධවාදීනට මෙන් ම පරම හතුරනාට ද බුදුහු අමනාප සිතින් කඩා තො කළහ. උන් වහන්සේට පසම්තුරු වූ යුත්ව විනිශ්චිත මනසින් යුතු කිහිප

දෙනොකුන් එතුමන් සානනයට තැත් කළ ද ඔවුන් සතුරන් සේ නොසැලුණ ය. එබැවින් වරක් මෙසේ පවසා ඇත.

“රණවීමෙහි ඇතෙකු යම්සේ සතුරු හි පහර ඉවසා සටන් කරන්නේ ද, මම ද එසේ අනුන් ගේ බැණුම රවුම ඉවසා සිටිමි.”- ධම්පද.

ශේවත්වන සක්‍රියන් කෙරෙහි මහන් සේ කැප වූ බවට ඉතිහාසයේ සඳහන් වන බුදුන් වහන්සේ තරම වූ වෙනත් මනුෂ්‍යයකු නැති තරමිය. සම්බුද්ධත්වයේ සිට පරිනිරවාණය තෙක් ම මනුෂ්‍ය වර්ගයා ගේ උත්ත්තිය සඳහා අප්තිතත දෙයායීයන් කටයුතු කළ සේක. ගාස්තුවන් වහන්සේ පිරිනිවන්පා සියවස් විසිපහක් ගත වූව ද උත්වහන්සේ දේශීත කරුණාව භා ප්‍රජාව එද වූ පරිදි අදත් පවිතු ලෙස පවතී. එය මානව සංඛතියේ ඉරණම කෙරෙහි ප්‍රබල ලෙස බල පැවැත් වේ. මෙන් කුළුණු ගුණෙන් මෙලොව එකලු කළ මහා කාරුණිකයාගේ උත්වහන්සේ ය.

බුදු රඝන් පිරිනිවීමෙන් පසු තබා ගිය අමරණීය පණිවුඩය අප අතර තවමන් තිබේ. ලෝක සාමයට එරෙහිව ඇති භාෂානක තරජනයට මූහුණ දීමට අපට සිදු ව ඇත. ලෝක ඉතිහාසයේ කිසිම කලෙක ඇද මෙන් උත්වහන්සේ ගේ මාගැහි සුදුපදෙශ අවශ්‍ය නොවීය. බුදුන් වහන්සේ පහළ වූයේ අවිදු අදුර පහකාට ලෝකයට ජාති ජරා ව්‍යාධි මරණ ආදි දුක් කම් කටෙවාලු වලින් මිදෙන සැටි පෙන්වා දීමට ය. ඇතැම් විශ්වාස යනට අනුව එක්තරා දෙවියකු විටින් විට ලොව පහළ වී කුරිරු මිනිසුන් නැඟීමෙන් යහපත් අය යකීමන් කරන බැවි පැවසෙයි. එහෙත් බුදුන් ලොව පහළ වූයේ දුෂ්චර මිනිසුන් නැඟීමට නොව ඔවුනට නිවරද මග පෙන්වා දීමට ය. බුදු රඝනට පෙර උත්වහන්සේට සමකළ හැකි ලෝක සත්වයා කෙරෙහි කරුණා භරිත දායා පරවිණ වෙනත් ගාස්තුවරයකු ගැනී ඉතිහාසයෙන් අපට නො ඇශේ. බුදුන් ද්වස ග්‍රීසියේ සිටි සොකුටිස්, ජ්ලේටෝ භා ඇරිස්ටෝටල් වැනි ප්‍රාදෙශයන් ගැන අසක්තාට ලැබේ. එහෙත් ඔවුන් වෙත ලෝක සත්වයා කෙරෙහි පහළ වූ පුබුද්ධ දායාවක් නොවීය. මානව සංඛතිය මූදවා ගැනීමේ බුදුද මාවත වූයේ මිනිසුනට විමුක්තිය ලබා

ගත හැක්කේ කෙසේද? යනු ඉගැන්වීම ය. ගාරිරික මානසික පිහිනයන් අඩු කරගත හැකි අවස්ථාවන් කිහිපයක් පමණක් ඉදිරි-පත් කිරීම උන්වහන්සේ ගේ අභිරුවිය නො විය. සියලු මිනිසුනට ම යා හැකි මග පහද දීමට උන්වහන්සේ අදහස් කළහ. සියලු මහා දරුණතිකයන්, මතෝ විද්‍යාභයන්, වින්තක යන්, විද්‍යාදූයන්, තාර්කිකයන්, සමාජ සේවකයන්, ප්‍රතිසංස්කාරකයන් හා සෙසු ආගමික ගාස්තාවරයන් පිළිබඳ සංස්ක්‍රීත යක් අපස්‍යපාත්‍රව කළහොත් ඔවුන් ගේ ප්‍රබලන්වය බාර්තිකන්වය සේවාව හා ප්‍රඥාව, බුදුරජාණන් වහන්සේ ගේ සර්වඇතාව කරුණාව, සිලය හා තුලනාත්මකව නොසිටින බව තේරුම් යනු ඇත.

## බුදුන් වහන්සේ පිළිබඳ එත්තිභාසික සාක්ෂි

ලෝකයට දක්නට ලැබුණු ප්‍රබලතම විෂයග්‍රාහකයා බුදුන් වහන්සේ ය. උන් වහන්සේ ගේ දේශනාව මානාව වර්ගයාට අවධා අන්ධිකාරයෙන් තොළයෙන් හා දුකින් පිටි ලෝකයෙන් මිදි පැහැඕත් දායාන්විත තෘප්තිමත් නව ලෝකයකට යා හැකි මාරුගය හෙළි කෙලේ ය.

ගෞතම බුදුන් වහන්සේ මතා කළුපින දෙවියෙක් නොව එත්තිභාසික අසිරිමත් ප්‍රදේශලයෙකි. උන්වහන්සේ බුදු සමය නාමින් වූ ආගම පළමුවරට පිහිපුවා ලු හ. මේ ප්‍රබල ආගමික ගාස්තාවරයන් ගේ පැවැත්ම සතාථ වන සාක්ෂාත් පහත සඳහන් කරුණු වලින් පෙනේ.

1. උන් වහන්සේ පෙෂාගලික ව දාන හැඳින ගත් අය ගේ සාක්ෂාත් අපමණ ය. ඒ සහතික සේල්ලිපිවල ද කුඩා ඇඟුවලද ස්තූපයන්හි ද, උන්වහන්සේට ගෞරව සඳහා වාත්තාකර තිබේ. ඒ සහතික හා සිහිවෙතන ස්මාරකයන් සේ නිර්මාණය කර ඇත්තේ රජදරුවන් හා බුදුරුදීන් ලහින් ඇසුරු කළ අය බැවින් උන්වහන්සේ පිටි කාලය හා එවන කථාන්තරය නිවැරදි කරන සූල් ය.
2. උන් වහන්සේ ගේ එවන සමය සඳහන් ප්‍රවාන්තිවල දැක්වෙන ස්ථාන හා ප්‍රාසාද අනාවරණය වී තිබේ.

3. ಲನ್ಸ್ ವಹನ್‌ಬೇ ಪಿಹಿಲ್ವಿಲಾ ಖ್ರಿ ಸಂಸ ಸಂವಿಧಾನಯ ಅಲೀವಿಶ್ನಿನ್‌ನಾವ ಇಡ್ ದ್ಯಂಕ್‌ಲು ಪವತಿ. ತ್ಯಾವ ನೋಯಕ್ ಪೆಡೆಚ್‌ವಲ ಪರಪ್ಪರನ್ ಪರಪ್ಪರ ಪ್ರವಾತ ಶ್ರೀವತ ಶಿಂಗಿನ್ ಪವತನ್‌ನಾ ಬ್ರಿಡ್‌ವಿರಿತಯ ಹಾ ದೇಗನ್ ಪಿಲಿಬಿಡ್ ಕಾರಣ್ ಸಂಸರನ್‌ನಾಯ ಸತ್ಯವ ಪವತನ್‌ನೇ ಯ.
4. ಬ್ರಿಡ್‌ನ್ ಪಿರಿನಿವಿನ್ ಪ್ರಾ ಇಲ್ಲಿರ್ಡೆದೆಂದೆನ್ ಹ್ಯಾನ್ ಅನಾತ್ಯರ್ವಾ ನೋಯಕ್ ಕಾಲವಿಲ ದಿಮಿ ಸಂಗಾಯನ್ ದ ಸಂಸ ಸಮಾಂತರಿಲನ ದ ಪವತನ್‌ಲು ನಿವೆ. ಶಿಂಗಿನ್ ಸಂಗೊದಿತ ದಿಮಿಯ ಆಂವಾಯಿಸಿವರಯನ್ ಗೆನ್ ಗಿಂಘಾಯನಾವ ಆಡಿ ಉಂಟಾಯನ್ ಲಕಲ ಸಿತ ಮೆಕಲ ದ್ಯಂಕ್‌ಲು ಅಲೀವಿ-ಶಿಂಗಿನ್‌ನಾವ ಪ್ರವಾತ ಶಿಡೆ.
5. ಪಿರಿನಿವಿನ್ ಪ್ರಾಮೆನ್ ಅನಾತ್ಯರ್ವಾ ಪ್ರಾವಿನ್ ಆಧಾನಾಯನ್ ಪಷ್ಟವ ಲನ್ಸ್ ವಹನ್‌ಬೇ ಗೆ ದಿಂಬಿನ್ ಹ್ಯಾನ್‌ದಿಯಾಲೆ ರಾಷ್ಟ್ರಾನಿ ಅವಕ್ ಅತರ ಬೆಡ್ ದೆನ್ ಲ್ಯಾಡೆದೆನ್ ಯ. ಸ್ಯಾಮ ರಂಡೆಕ್ ಮ ಶಿಕ್ ದಿಂಬಿನ್ ನಿಂದೆನ್ ಕಾರ ಚೆನ್ತುಪ ಗೊಬಿ ನ್ಯಾಂಬಿ ಯ. ಆಶ್ಯಾಸನ್ ರಷ್ಟ್ರ ಲೈಫ್‌ಸ್ಟ್ರೀ ಕೊಂಡ ರಷ್ಟಗಳ ನ್ಯಾಲಿರ ಅಸಲ ವೆಂಬಾಯನ್ ನಾವಿ ನಿಂದೆನ್ ಕರನ ಲ್ಯಾಡೆ. ಸಿಯಾಪ ತಡಕಕಾ ಪಾತ್ರ ಪಷ್ಟ ದಿಮಿಗೊಂ ಮಹ ರಷ್ಟನ್‌ಮಾ ಶಿಲ ದಿಂಬಿನ್ ಸಿಯ ರಾಷ್ಟ್ರಾನಿಯ ಪ್ರರೂ ಬೆಡ್ ದ್ಯಂಗನ್‌ನೇ ಯ. ಶೀಲಾ ನಿಂದೆನ್ ಕಲ ಚೆನ್ತುಪಯನ್ ಆಗ್ರಿತ ಗಿಲ್ಲಾ ಲೆಂಬಾವಲಿನ್ ಶಿಲ ದಿಂಬಿನ್ ಗೊಂತಮ ಬ್ರಿಡ್‌ನ್ ವಹನ್‌ಬೇ ಗೆ ಬೈರಿ ತಹಬ್ರಾಹಿ ಕರಡೆ.
6. ಮಹಾವಂಷಯ ನಾಮೈನಿ ಅಪ ಧನ್‌ನಾ ಸಂಸ ಅಶಿಂಗಾಸಿಕ ಗ್ರಂಥರೆಯ ಅಂಗಾಕ ಮಹರಷ್ಟನ್ ಗೆ ಸಲಿಸ್ತೇತರ ವರಿನಾಪದ್ಯನಾಯ ಹಾ ವೊಂದೆದ ಹ್ಯಾನ್‌ಭಾಷಯಾ ಸಮಿಂಬಿನ್‌ದ ಗ್ರೇತ್ಯಾ ರಷ್ಟವರ್ತನ್ ಗೆ ತೊರತ್ಯಾರ್ಥ ದ ಸಂಧಾನ್ ಲೆ. ಹ್ಯಾನ್‌ದಿಯಾಂತ್ಯ ಹ್ಯಾನ್‌ಭಾಷಯಾಹಿ ದ ಬ್ರಿಡ್‌ನ್ ವಹನ್‌ಬೇ ಗೆ ವರಿನಾಪದ್ಯನಾಯ-ಶ್ರೀಯಾಕಾರಕಾ ವೊಂದೆದ ಸಮಿಪ್ರದಯ ಹಾ ವಾರಿನ್ ಸಂಧಾ ಪ್ರಮುಖಸಲಾಹಾಯಕ್ ದಿ ನಿವೆ.
7. ಬ್ರಿಡ್‌ದಿ ಪರಿನಿರ್ವಾಣಯನ್ ಇಲ್ಲಿರ್ಡ್ ಸಿಯಗಣಾಕಾ ಪಷ್ಟ ಬ್ರಿಡ್ ಸಂಯ ಪಿಲಿಗಣನ್ ಶ್ರೀ ಲಂಕಾವ, ಬ್ರಿರ್ತಾಯ, ವಿನಾಯ, ವಿಬ್ರಾಯ, ನೇಪಾಲ ಯ, ಕೊರೆಯಾವ, ಮೊನ್‌ಗೆಂಗ್‌ಲಿಯಾವ, ಪಾಪಾನಾಯ, ನ್ಯಾಡಿಲ್ಯಾನ್‌ನಾಯ, ವಿಯವಿನಾಮಯ, ಕಾಮಿಬೇರ್ಯ, ಲಾತಿಸಯ ವ್ಯಾನಿ ರವಾಲ ಧಕ್‌ನಾವ ನಿಬೆನಾ ಅಬಣೆಬಿ ವ್ಯಾ ಲೆನಿಂಗಾಸಿಕ, ಸಂಚೆಕಾನಿಕ, ಆಗಮಿಕ ಗಾಚೆನ್ಯಾಯ ಹಾ ಪಾರಾತಿಪರಿಕ ವಾರನ್ ಹ್ಯಾನ್‌ದಿಯಾಲೆ ಗೊಂತಮ ಬ್ರಿಡ್‌ನ್ ನಾಮೈನಿ ಆಗಮಿಕ ಗಾಚೆನ್‌ವರಯಾ ಸಿರಿಯ ಲಾಲ ಕಣ್ಡಿತ ಸಾಕ್ಷಿ ವನ್‌ನೇ ಯ.

8. බුදු රඳන් සත්‍ය ලෙස මේ ලොව ජීවමානව සිටී බැවි ප්‍රමාණවන් ලෙස තිර කෙරෙන්නේ පන් සාලිස් වසක් අඛණ්ඩව පැවැත් වූ දේශනායන් අඩංගු ත්‍රිපිටකයෙනි.
9. න්‍රී. පු. පස් වැනි සියවස වැනි කාලවල ඉන්දියානු ඉතිහාසය ලියු ඉතිහාසයෙන් සැපයුනු තොරතුරුවලට උපස්ථි-මිහකවුයේ බොඳ්ධ පොතපතනහි වූ නිශ්චිත හා නිරවද්‍ය කරුණු ය. ඒ පොතපතනින් පැරණිතම විශ්වාස කටයුතු ලිඛිත වාර්තා සැපයිනි. එයින් බුදුන් දච්චතෙන් ම උන් වහන්සේ ගේ සම කාලීනයන් වූ බිම්බිසාර වැනි රුළුන් දච්චත පැවැත් සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන වටාපිටාව පිළිබඳ අන්තර දර්ශනායක් ගැඹුරින් දැක්වෙන්නේ ය.

## අර්හත් බැවින් විමුක්තිය

රහන් විමෙන් නිවන් පසක් කර ගැනීම ආත්මාරාක්‍යාමී ක්‍රියාවක් නො වේ.

අැතැම් බොඳ්ධයෝ රහන් වී නිවන් පසක් කර ගැනීම ආත්මාරාක්‍යාමී ක්‍රියාවකැයි ද හැම කෙනෙකු ම අනායන් ගේ විමුක්තිය සඳහා බුද්ධත්වය ලබා ගැනුමට වෙර දැරිය යුතුයැයි ද විශ්වාස කෙරෙනි. එබැඳු විශ්වාසයකට බොඳ්ධ ඉගැන්වීම වල කිසිදු තැනෙක ඉඩක් නො ලැබේ. සකල ලෝකයේ සියලු සක්‍රියන් මූද ගැනීමේ අවශ්‍යතාවක් බුදු රඳනට ඇති බැවි කිසිම තැනෙක සඳහන් කර නැතු. එතුමන් පිහිට වූයේ තම පිහිට පැනු ඒ සඳහා මූහුකුරා ගිය තුවණුනි උත්තරිතර ජීවන මග රිසි වූ අයට පමණි.

බැඳු හැර මිය දිවුව පුදු යැදු බැනි	බරින
අසන්වා දහම දෙර හැරියෙම්	මෙදින
දම් සක් පැවතුමට රුදු මොහදුර	නසන
යම් මම නො පමාව බරණුස ඉසි	පතන

බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම අනුව අනුන් ගලවා ගැනීමක් නො දැක්වේ. උන්වහන්සේ ගේ ධ්‍රීජයට අනුව හැම

කෙනෙකු ම එම මග ඔස්සේ තම තමන් ගේ ගැලවීම සාක්ෂාත් කර ගැනීමට තම තමන් ම පාරිග්‍රද්ධිය හා ප්‍රජාත්‍යුව සඳහා යන්න දිරිය යුතු ය. ඔබ ගේ විමුක්තිය සඳහා ඔබ ම ප්‍රයත්න දිරිය යුතු ය. බුද්ධිරෝග් වනාහි එය සාධාරණ හැකි මග පෙන් විය හැකි ආස්ථාවරු වෙති.<sup>1</sup>

හැම කෙනෙකු ම විමුක්තිය ලභාකර ගැනුමට බුදු විය යුතුය යන විශ්වාසය බුදු අභ්‍යන්තර නො වේ. මේ අදිහිල්ල තමා ගේ හා අනායන් ගේ රෝග නිවාරණය සඳහා හැම කෙනෙකු ම වෙදකු විය යුතුය යි කරන ඉල්ලීමක් බෙදා ය. එවන් අවවාද කියාත්මක කළ නො හැකි ය. මිනිසුනට රෝග නිවාරණය අවශ්‍ය වූ විවෙක ප්‍රචිණ වෙදුන් ගෙන් වෙද්‍ය උපදෙස් ලබා ගත හැකි ය. තම ලෙඩ සුව කර ගැනීමට වෙදකු වන තෙක් බලා නො සිට එය බුදුකර ගත හැකිකි. නැතු නොත් හැම දෙන ම වෙද්‍යවරුන් විමේ අවශ්‍යතාවක් ඇත් ද? සියල්ලෝ ම වෙද්‍යවරුන් වූ විට ඔවුන් කරා යන රෝගීහු සිටින් ද? එසේ සියල්ලෝ ම බුද්ධිරුන් වීමට ගියහොත් කා ගේ ගැලවීම කුවරු කරන් ද? ඇත්ත වශයෙන් වෙද්‍ය-වරුන් වීමට අදහස් කරන්නන්ට එසේ වීමට පිළිවන. එහෙත් ඔවුන් බුද්ධිමත්තන් විය යුතු ය. වෙද්‍ය කම්ය ඉගෙනීමට තරම් වූ ගෙයීයක් ද සික්ෂණ මාර්ගයක් ද නිනිය යුතු ය. එ මෙන් ම තම විමුක්තිය ලබා ගැනුම වස් බුද්ධිරෝගු වීම හැම කෙනෙකුව ම අනිවායනී නො වේ. බුද්ධිරුන් වීමට කැමැති අයට එසේ කළ හැකි ය.

අරභන් බව ලැබීමට නම් කෙනෙකු ආත්මාරාජ කාමි-ත්වය හා තාශ්ණාව මුලිනුප්‍රටා ද්‍රීය යුතු ය. මෙයින් අදහස් කරන්නේ අරභන් බවට පැමිණි යමෙකු අනායන් හා සබඳකම් පවත්වා ගෙන යද්දී ම කරණාන්විතව විමුක්ති මාර්ගයට පිටි සිමට අන් අය ද යොමුකර වීම යි. එවිට හේ තෙම බුදු රුදුන් විද්‍යා ක්‍රමය අනුගමනය කිරීමෙන් පුද්ගලයකුට ලබා ගත හැකි යහපත් ප්‍රතිඵල ජීවමාන ලෙස සනාථ කරන්නෙක් වේ. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම ද ආත්මාරාජකාම් අරමුණු අනුව

1. කුම්භගි කිරිව. ආතප්ප. -අක්බාතාරෝ තරාගතා.

ක්‍රියා කිරීමෙන් අපහසු වේ. එ බැවින් රහන් විමේ ප්‍රයත්නය ද ආන්මාර්පකාම් ක්‍රියාවක් සේ දක්වීම පදනම් විරහිත ප්‍රකාශයකි. කුන්තරා බෝධිය අනුරෙන් බුද්ධත්වය අති විශිෂ්ට බව විවාද රහිත ය. එ හෙත් සියල්ලන්ට ම ඒ පරමාදර්ශය සාධා ගැනුම අයිරිය. ගැම විද්‍යාභයකුට ම අයන්සේවීන් කෙනෙකු හෝ නිවිච්චන් කෙනෙකු විය නො හෝ. එසේ වුවද සුළු විද්‍යාභයන්ට ද තම හැකියාවන් මගින් ලෝකයාට සහාය වීමට ඉඩකඩ නිවිය සුළු ය.

## බොඳු සත්ත්ව

බොඳු සත්ත්ව යනු බුද්ධත්වය වෙනුවෙන් ඇප කැප වූ වෙකි. හේ තෙම අනාගනයේ දී බුද්ධත්වය සාක්ෂ්‍යාත් කර ගනු සඳහා මානයික ප්‍රාගුණ්‍යයෙහි නිරත වන උත්තමයෙකි.

සත්‍යාධිමය සඳහා හෝ පාර්මි ධ්‍රමි පුරයි. එනම් දන, ගිල, නෙක්මෙම, ප්‍රජා, වියස්, ප්‍රාන්ති, සත්‍ය, අධිෂ්ථාන, මෙත්‍රි හා උපේක්ෂා යන පාර්මි ධ්‍රමි ය. එම පාර්මි ධ්‍රමි පුරන්නේ කරුණාව හා ප්‍රජාව සහගතව ආන්මාහිලාඡී අරමුණු හෝ මමත්වය පිළිබඳ බලපෑමෙන් නොරව ය. හේ තෙම සියලු සත්ත්වයින් ගේ සුහ සිද්ධිය හා සතුව තකා කටයුතු නො කරයි. අන්‍යන් ගේ දුකා නිවාලිමට තැන් කිරීම අනන්ත ජාතිවල දී සිදු කෙරේ. පැරුම දම පිටිමේ දී සියලු ධර්මිෂ්‍ය ක්‍රියා ප්‍රගුණ කරන අතර ඇතැමි විට ජීවිතය පරුදුවට තබා හෝ ක්‍රියා කිරීමට සුදුනම් වෙයි.

පාලි ග්‍රන්ථවල දී සිදුහන් කුමරුනාට බොධිසත්ව පදවිය දී ඇත්තේ බුද්ධත්වයට පන්වීමට පෙර ජාති සඳහා ය. බුදුන් වහන් සේ ද බුද්ධත්වයට පෙර ඉපදුනු ජාති ගැන සඳහන් කිරීමේ දී එම පදය තමා කෙරෙහි යෝදු සේක. පාලි ග්‍රන්ථයන්ට අනුව බුද්ධ බෝධිය නිරවාණ සුවිය ලැබීමේ ඒකායනා මාර්ගය ලෙස සඳහන් විමක් නො පෙන්, බුදුන් ජීවමාන ද්‍රව්‍ය කිසිදු ප්‍රාව-කයකු අර්හත් එලයට පැමිණීම හැර පියා ඒ වෙනුවට බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීම යුතුලිය වූවකි. ඒ කෙසේවෙනත් ඇතැමි අනුගාමිකයන් බුද්ධත්වය ලැබීම පත්‍ර බොධිසත්වයන් වීමට ප්‍රාර්ථනා කළ බැවි වාර්තා වී තිබේ.

මහායානික මතය පරිදි බොධිසත්ත්වයෝගය වැදගත් ඩුමි-කාවකි. මහායාන විභිජ්වාදර්ශය හහවා පරිදි බොධිසත්ත්වයනු නිර්වාණ සීමාවට සපුළුම්ණි එහෙත් ඒ ත්‍යාගය අත්පත් කර ගැනීම ස්වේච්ඡානුගතව පමා කොට අන්‍යතාවට ද එහි පිවිසිමේ හැකියාව ලබා දීම වස් මෙලෙළාවට යළි පැමිණිය හැකි අයෙකි. හේ හිතා මතා ම සයරින් මිදිම ප්‍රමාද කිරීමට රිසි වූයේ අන්‍යතාවට ද නිවන් සාධා දීමට මග පෙන්වීම සඳහා ය.

ලේරවාදී බොංද්ධයෙන් බොධිසත්ත්වයනට ගරු සැලකිලි දක්වත් ඔවුන් ගේ සත්‍යාධිගමයට පෙරාතුව අන්‍යතාව ගේ විමුක්තිය හේ අධිගමය ලබා දීමේ තත්ත්වයේ සිටින අයෙකු සේ සැලකිමක් නැති සේ ය. බොධිසත්ත්වයෝග එබැවින් ගැලවුම් කරුවන් සේ නො සැලුකෙනි. සියලු සක්‍යයන් තමන් ගේ අවසන් විමුක්තිය ලැබීම සඳහා බුද්‍යන් නිර්දේශීත තුමය අනු ගමනය කළ යුතු අතර එතුමා දුන් නිදුෂුනා අනුකරණය කළ යුතු ය. ඔවුන් සියලු අකුගල විත්තයන් මූලින්පූඩා දුමිය යුතු අතර කුසල් සින් සංවර්ධනය කරගත යුතු ය.

ලේරවාද බොංද්ධයෙන් නිවන් පසක් කිරීම් වස් සියලු දෙන ම බුදු වරුන් වීමට අදිවන් කරගත යුතු ය යන කියමනට දයක නො වෙනි. කෙසේ වුව ද බොධිය යන පදය බුදු - පසේබුදු - අරහත් ගති පැවතුම් හහවායි. එමෙන් ම සම්මා සම්බාධි - පව්චේෂික බොධි - සාචක බොධි යනුවෙන් ද ප්‍රකාශ වේ. මහා-යාන සමයේ සඳහන් බුදුවරුනාට එතිහාසික පසුවීම් නො මැති බැවින් එලේරවාදී බොංද්ධයෙන් ගේ අවධානයට එනරම් ලක් නො වෙනි. සුඛාවතී නොහොත් (සුඛ වාසස්ථානවල) බොධි සත්ත්වයන් හා බුදු වරුන් තමාට යාදු කරන්නන් වෙනුවෙන් තැවති ඇතුළුය යන මතය බුදු රුදුන් ගේ මූලික දේශනාවලට පට හැනි ය. හැම සත්ත්වයකු ම විමුක්තිය ලහා කරගන්නා තෙක් නිවනා ලබා ගැනීම පමා කරමින් ඇතුළු බොධිසත්ත්වරුන් සුඛා-වතිනේයි සිය කුමැත්ත පරිදි රඳි සිටිනියි කියනි. අවිද්‍යාවෙන් හා ආත්මාර්ථකාම් ආභාවන් ගෙන් පිරුණු අනන්ත අප්‍රමාණ වූ සත්ත්වයන් ගෙන් ගෙන මේ විශ්වය ගැන සිතන විට එය කළ නො හැකි කායනීයකි. සත්ත්වයන් ගේ ප්‍රමාණයේ සීමාවක් නො මැත්.

## බොඳේ සත්වයා නිකරම බොඳේ බිජ පුහුද?

බොඳේ යන් අතර ඇතැම් ආත්ම පරිත්‍යාග හිළි සද කරුණා හරිත බොඳේ සත්වයන් අපට සෞයා ගත හැකි ය. ඇතැම්විට ඔවුන් තමන් ගේ උත්තුවිග බලාපොරාත්තු ගැන දැනීමක් නැත්තවුන් විය හැකි ය. නමුත් ඔවුහු ඉවෙන් මෙන් අනායන් ගේ සේවාව සඳහා මහත් සේ වැඩ කරමින් තමන් ගේ පාරි-දුදීයට අවශ්‍ය ගති ගුණ ද වගා කරනි. එසේ බෝසතුන් බොඳේ දෙනින් අතර පමණක් නොව සේසු ආගමිකයන් අතර ද සිටිය හැකි ය. බුදු රජුන් පෙර උපන් ජාති දැක්වෙන ජාතක කථාවලින් ද බොඳේ සත්වයන් ගේ සීවිත පිළිබඳව වියතර දැක්වෙයි. ඇතැම් විට තිරිසන් යෝනියේ ද ඉපදී ඇත. උපන් හැම ජාතියක දී ම බොඳේ පවුලක උපන ලැබේයයි විශ්වාස කිරීම උගහට ය. එ නමුත් ඔහු උපන් ආකාරය හෝ පවුල එ තරම් කරුණක් නො වේ. ඔහු නියැකයෙන් ම එක්තරා ප්‍රති-පත්තියක් සංවර්ධනය කර ගැනුමට මහත් ආයාසයක් දරන්නාට ඇත. ජාතියක් ජාතියක් පාසා අවසන් වරට බුදු වන ජාතිය තෙක් පාරමී ධ්‍යුමියන් පිරිමේ මහන් අහිලාෂයක් තිබීම බෝසත් ගනියකි. සේසු අය ගෙන් බෝසතුන් පැහැදිලි ලෙස වෙන් කර දක්වනුයේ එම ගනි ස්වභාවයෙනි.

## සම්බොඳේ ප්‍රාප්තිය

බුදු බව ලැබීම පුද්ගලයකට මෙලෙට දී එළඹිය හැකි අති දුෂ්කර කාර්ය යි.

බුද්ධත්වය වූ කළී ඒ සඳහා තෝරාගත් පිරිසකට සිමා කළ එකක් හෝ අයි බලවතුන් සඳහා වුවක් නො වේ. කවර-කුට වුව ද බුදු බව ලැබිය හැකි ය. කිහිදු ආගම කතීවරයකු තමඅනුගාමිකයනාට නිර්මාතාවරයා පැමිණි තත්ත්වයට පිටිසිමේ අවස්ථාවන් හා විහවුතාවන් ලබාගත හැකි බව පවසා නැත. ඒ කෙසේ වෙතන් බුදු බව ලබා ගැනීමට ලොකික ආශ්ච්‍රායන් පරිත්‍යාග කරමින් අති මහත් ප්‍රයත්නයක යොයීය යුතු ය. සියලු අකුසල් සිතුවිලිවලින් සිත පිරිසිදු කිරීමන් ඒ අනුව විත්ත සංවර්ධනයන් සම්බොඳේ ප්‍රාප්තිය සඳහා අවශ්‍ය ය. ඒ සඳහා

අනත්තවාර ගණනක් ඒ ඒ ජාතිවල ඉපදිය යුතු ය. එසේ ම ආත්ම ප්‍රාගුණ්‍යය පිළිබඳ සුදුසු කම් සපුරා ගැනීමට දීර්ස කාලයක් ද ප්‍රබල ප්‍රයත්තයක් ද අවශ්‍ය වේ. බුද්ධන්වය ලැබේමෙන් අවසන් වන ආත්ම සුදුතු පාඨමාලාවට ආත්ම ශික්ෂණය ආත්ම දමනය, අතිමානුමික ප්‍රයත්තය, දාස අධිජ්‍යතාය හා මෙ ලොව්මිවත් වන සත්ත්වයන් ගේ දක් වේදනාවෙනුවෙන් කැපවීමේ අභිරුවිය ද අයන් වේ. මෙයින් පැහැදිලි වන්නේ බුදු රඳන් අති උතුම් බුද්ධන්වය ලබා ඇත්තේ ඩුදෙක් යාදු කිරීමෙන් වන්දනාමානාදියෙන් හෝ සුපිරි බලධාරියකුට පැවැත් වූ පුද්ගලික බලයෙන් නො වන බව ය. උත්වහන්සේ බුද්ධන්වය ලබා ගත්තේ සිත පිරිසිදු කර ගැනීමෙනි. එම බුද්ධන්වය සර්ව බලධාරි බාහිර බල වේගයන් ගේ බල පැමකින් තොර ව සිය අන්තර් සූත්‍රය සංවර්ධනය කිරීමෙන් ලබා ගත යුත්තකි. ඒ අනුව දාස අධිජ්‍යතා සහගත ව සකල බාධකයන් ද්‍රව්‍යතාවන් හා තෘප්තිව ජයග්‍රහණය කිරීමට වියානි ඇති ප්‍රදේශලයකුට ම බුදු බව සාක්ෂාත් කර ගත හැකි වේ.

සිදුහන් කුමරු එක් රයක් බෝමුල වැඩ සිටි පමණින් ම සම්බෝධියට පැමිණියේ නො වේ. බොධි පල්ලේකියේ හාවනාතු යෝගිව සිටිදී සර්වබලධාරියකු පැමිණ කෙනුට කොළඹරා යමක් අනාවරණය නො කෙලේ ය. බුදු විමට උපන් ජාතියෙන් පෙරාතුව ඉතා දීර්ස කාලීන ඉපදීම් ඉතිහාසයක් ඇතේ. බොහෝ ජාතක කට්ටුවන් උත් වහන්සේ තම දිවී පුද්මින් උත්තරිතර බුද්ධනිය සාධාගත් බැවි අපට කියා දී තිබේ. දස පෙරුම දම නො පිරු කිසිවකුට බුද්ධනිය කිසිසේන් ලබාගත නො හැකිය. සම්බුද්ධවරයකු පහළ වීම කළාතුරකින් සිදු වන්නක් බැවි පැහැදිලි වන්නේ දැන පාරමි ධීම් පුරණයට ගත වන ඒසා මහන් දීර්ස කාලය නිසා ය. සුම කෙනෙකු ම තම විමුක්තිය ලබා ගැනුමට බුද්ධනිය ලැබේන තෙක් බලා සිටීම අනවශ්‍ය පමාවිමක් බැවි බඳු රඳන් තම අනුගාමිකයනට අනුගාසනා කර ඇතින් එබැවිනි. ජීවමාන බුදුවරයන් නොමැති කාලවල දී බොධිය පාර්ශ්වනා කරන්නවුතට තම විමුක්තිය පසේ බුදුබැවින් හෝ අරහත් බැවින් ලැබිය හැකි ය. සම්මා සම්බුද්ධවරයකු ගේ පාරමිතා පුරණයට අසමාන වුව ද එවන් අය ද අධිගමය ලැබුවාභු

වෙති. නිවන් සුව විදින්හෝ වෙති. උන් වහන්සේ සම්මා සම් බුදුවරුන්සේ දහම් නො දෙසනි. එකලාව වෙසෙනි. නිවනාහි වෙනස් තරාතිරම් නොමැත. එක ම වෙනස වන්නේ රහන් හිමිවරුනාට සම්බුදුවරුනාට මෙන් අනායන් අධිගමයට ගෙන යා හැකි සර්වජනාවක් නො තිබීම යි. රහන්ද තම තාෂ්ණාවන් හා පුහුණ් ගති ප්‍රහිණ කර ඇත. බුදුන් අනාවරණීන හා දේශීන ධ්‍යාමයන් අවබෝධයට හා ඇගැයීමට ඔවුනු සමන් වෙති. අනායනාට නිවැරදි සිවන මාර්ගය ද විමුක්ති මාර්ගය ද පෙන්වා දිය හැකි ය.

කිවෙණ බුද්ධානා උප්පාදා  
බුදුවරයන් ගේ පහල වීම දුර්ලභ ය. - ධම්මපද.

### ත්‍රිවිධ බුඩ්කාය

බුද්ධාකාය තුය: ධම්කාය, සම්භාගකාය හා නිර්මාණකාය නම්වේ.

මහායාන රුගැන්වීම අනුව බුදුන් ගේ පෞරුෂක්‍රිය මහන්සේ වශේ තුළුනාකර ඇත. ඒ අනුව බුදුවරු කායතුයකින් සමන්විතය ය. සමබාධ ප්‍රාප්තියෙන් අන්තරුව බුදුවරයෝ පූජා, කරුණ, සන්තුෂ්ථා හා තිරෙෂ යන ලක්ෂණයන් ගේ ජීවමාන ප්‍රතිරූප-යෝ වෙති. ආරම්භයේදී බොද්ධ සම්පුද්‍යයෙහි වුයේ එක ම බුදුවරයෙකි. ඒ එතිහාසික වශයෙන් ගාක්ෂමුතිවරයා ය. එක් අනෙකින් සම්බුද්ධ පදන් ලත් එතිහාසික පූද්ගලයකු සේ ද, අතික් අතින් ධම්මේ ප්‍රතිරූපකයා ලෙස ද, තම පිටින කාලය තුළ වෙන් වෙන් වශයෙන් උන් වහන්සේ පෙනී සිටී සේක. අධිගමයට පත් පෞරුෂය රුපකාය නම් ලේ. එය නිර්මාණ කාය නමින් ද දැක්වේ. මිනිසුන් අතර උපන ලැබු - අධිගමයට පත් ධම්ය දේශනා කළ පරිනිරවාණයට පත් බුදුන් ගේ ගාරිරික රුපය විවිධ ය. එකිනෙකින් වෙනස් ය. ධම්කාය නමින් හැඳින් වෙන ප්‍රතිරූපය අධිගමයේ මූලිකාඩිගවලින් සැදුම් ලත් එකකි, එය අවබාධ කරගන්නා අනුව ස්වාධීන වූ ද බුද්ධ රුදුන් ගේ තරය තැනුහාන් සාරය ලෙස ද දැක්වෙයි. ධම්ය යනුවෙන් අදහස් කරන්නේ සත්‍යය යි. දේශනා ලෙස ධම් ග්‍රන්ථයන්හි සඳහන් විවනයන් පමණක් අදහස් නො කෙරෙයි.

පේරවාදී මූල් පාලි ග්‍රන්ථවල මේ අදහස මතාව පැහැදිලි කර ඇත. බුදු රජුන් වාසෙටියනට කියා ඇත්තේ තත්ත්වය යනු ධම්මකාය බවයි. සත්‍යයේ ප්‍රතිරූපය බවයි. ධම් ගුත හෙවත් ධර්මය බවට පත් වූ තැගැන්තා යනුයි (දිසනිකාය)

තවත් තැනෙක දී බුදු රජුන් වක්කලිහට පවතා ඇත්තේ “යමෙක් ධම්ය දකි ද, හේ තත්ත්වයන් දකි. යමෙක් තත්ත්වය යන් දකි ද? හේ ධම්ය දකි” ය කියා ය. - සංයුත්ත්විකාය.

එසේ කියන්නේ ධර්මය බුදුන් හා සමවන බැවින් ද සියලු බුදුරුන් ධර්මකායට අනුව නො වෙනස්ව එකස් පෙනෙන බැවින් ද, එකම ධර්මයක් ද වූ බැවිනි. බුදුරුන් ගේ හේතු කාලයේ දී නිර්මාණකාය හා ධර්මකාය උන්වහන්සේ තුළ එකා බද්ධ වූ යේ ය. කෙසේවෙතත් පරීනිර්වාණයෙන් පසු මහායාන දර්ශනයට අනුව දෙකක් සේ ප්‍රහෙදය ප්‍රකාශ වී ඇත. උන් වහන්සේ ගේ ශ්‍රී ගරිරය අප්‍රාණික වී ස්තූපයන් හි නිදන් කොට ඇති අතර ධර්මකාය සඳහනික ලෙස පවත්නේ ය.

අනතුරුව මහායාන දර්ශනය සම්ඛාග කාය සංවර්ධනය කරන ලද්දේ ය. ඉන් අදහස් කරන්නේ බුදු රජුන් තම ධර්ම කාය පිළිපැදිම්, දේශනා කිරීම් අන්‍යායනට සත්‍යාච බොධය ලබාදිම් සත්‍ය සේවනය කිරීම් ආදි අංශය එම වින්දනය පරා-රාලකාම්, පවතු, ආධ්‍යාත්මික ආස්ථාදයක් මූන් ලොකික ප්‍රිත්‍යායක් සේ වරදාවා වටහා නොගත යුතු බව ය. මේ සම්-භාගකාය පේරවාදී ග්‍රන්ථවල සට්‍රීතරව දක්වා තැන් බැවින් මෙහි දක් වූ පරිදි වටහා ගැනීමෙන් විපිළිසර නො වී එය ඇගැශීය හැකි ය.

අප්‍රදේශල වියුක්ත මූල ධර්මයෙන් යුක්ත ධම් කාය වෙන් නොව සම්ඛාග කාය ද පෙනිහාසික නො වුවත් පුද්ගලයකු සේ සැලකීම මහායානයේ සිරින යි. සම්ඛාග කාය හා ධම්-කාය යන පදයන් පැන්වාත් කාලීන මහායාන හා අධි මහායාන පාලි ග්‍රන්ථවල දක්නට ලැබුණු නමුදු සෙසු සම්පූද්‍යයන්ට අයන් විද්‍යත්තු ඒ පිළිබඳ විරෝධයක් නො පැහ. විශ්වදී මාර්ගය කළ බුද්ධ සොජ හිමියෝ ද බුදු රජුන් ගේ කාය තුයයක් ගැන සඳහන් කෙරෙනි.

“මුදු රුදුනට මහජර රුපකායක් විය. එය දෙනිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ද අසු ගණනක් අනුච්චේරනයෙන් ද සමන්විත ය. ඩීල සමාධි ප්‍රඟා ආදි ගණයෙන් සමලංකාන සකලාංගයෙන් පරිගුද්ධ වූ ධම් කායයක් ද විය. අසම සම ගුණයෙන් හා ශ්‍රී එහුතියෙන් යුත්ත වූ උන් වහන්සේ අධි-ගමයට පත් වූහ.”

ආචාර්යී මුද්ධ සෞජ හිමියන් ගේ සංකල්පය තාත්වික වූව ද අතිමානුෂීක බලමහිමයන් මුදු රුදුනට ආරෝපනය කිරීම නිසා ආගමික පක්ෂග්‍රාහී බවෙන් මිදිය නො හැකි වී ඇත.

අත්ථ සාලිනියේ දක්වා තිබෙන්නේ මුදු රුදුන් තෙමසක් නො පෙනී සිටියේ තවිතිසා දෙවි ලොව තම මැණියනට අහි-ධිමිය දේශනා කිරීමට යුතෙන් එහි දී තමා මෙන් දිස්වන හඩින් වද්‍යන් හා රුක්ෂීයෙන් නො වෙනස නිර්මිත මුදු රුවක් මවා පැමෙනි. එසේ නිර්මිත මුදු වරුන් දායාමාන වූයේ ඉහල දිව්‍ය ලොකයන්හි දේවතාවනට හා මීනිසුනට නො පෙනෙන ලෙසිනි. එකී විස්තරයෙන් ප්‍රහැදිලි වන කරුණක් නම් පැරණි පෙරවාදීන් ද මුදු රුදුන් ගේ රුප කාය හා සම්භාග කාය මිනිස් රුවක් සේ දැකිවත් උන්වහන්සේ ගේ ධම් කාය විනය රිනි සමුද්‍යක් හා ධම් කොට්ඨාග සමුහයක් සේ සාමුහික ව වටහා ගන් බව ය.

## මුද්‍ර රඳුන් ගේ පණිවුඩය

“මානව සංහතියේ මුදුන් මල් කඩක් වූ මුද්‍ර රඳුන් අද මෙ ලොවනැක. එහෙත් උත්ත්වහන්සේ ගෙන් වීමිදුණු පුගන්ධය එනම් උත්ත්වහන්සේ ගේ සාම පණිවුඩයේ පුමිහිර පුගන්ධය සඳහනිකව පවතී.”

මුද්‍ර අභම වූකලී අද දක්වා ලොවෙහි අදහනු ලබන පැරණි තම ආගමවලින් එකකි. එද ඉන්දියාවේ පැවති ඇතුම් ආගමවල නම් පවා අමතක වී ඇත. මුද්‍ර රඳුන් ගේ ඉගැන්වීම් භෙවත් බුඩ ධ්‍යාම් වර්තමාන සමාජයේ අවශ්‍යකාවන් හා ගැලපේ. ඒ කෙසේදෙයන්? උත්ත්වහන්සේ සැම අවස්ථාවක ම ත්‍රියා කෙලේ මානව කිතවාදී ගාස්ථාවරයකු ලෙස ය. උත්ත්වහන්සේ ගේ සාම පණිවුඩය වූයේ සෙසු මානව වර්ගය ගේ යහපත හා සඳවාර ධ්‍යාම් සාධිතයා ය. තම අනුගාමිකයනට සැහැල්ලු ජීවිතයක් ගත කිරීමටත් අන්තකිලම්පානු භෝ කාම්පුබල්ලිකානු වැනි අන්තයන්ට නො වැට් සිටීමටත් යොමු කරවීම ප්‍රාථමික අදහස විය.

මුද්ධ ධ්‍යාමේ ප්‍රායෝගික ස්වභාවය පෙන්වා දෙනු ලබන එක් කරුණක් නම් සැම කෙනෙකුට ම තම ජීවිත කාලය තුළදී එක සමාන ලෙස තම අභිමතාර්ථය සාර්ථක කරගත නො හැකි බව ය. මිනිස් සිතෙහි කෙලෙස් මුල් පතුලට ම කිදු බෙහින බැවිනි. ඇතුම් පුද්ගලයින් ආධ්‍යත්මික අතින් සෙසු අයට වඩා ඉහැලින් සිටින අතර ඔවුන් ගේ විත්ත සාධිතයනා අනුව උසස් තත්ත්‍යවාචක ලැබුව ලැබු භැංකි ය. එහෙත් සැම මනුෂ්‍යයකුට ම අධිෂ්ථාන ය හා වියනීය ඇතෙක් අවසානයේ උත්තරිතර හාවය වූ මුද්ධ ස්වභාවය ලැබුවට පවා නො හැකි නො වේ. අද පවා මුදුරුදුන් ගේ මුද්‍ර මොලොක් මිහිර හඩ අප දෙසවත් තුළ රෙව් දෙයි.

බුදුහු බිජානයට සමවැශී උත්තරීතර හාවනානුගෝ අවස්ථා පසු කර කෙකුවර ස්වයංඛුදානයෙන් ප්‍රඡා සම්පන්න වෙති. හාවනාව තුළින් ලබන ඒ සාධනය ප්‍රාතිභායීයක් සේ නො ගැනේ. එය පුහුණු තව්‍යසකුට වූව ද ලබාගත හැකි ය.

බුද්ධක්‍රිය ලැබුණු දින රාත්‍රීයේ හාවනාව මගින් පෙර ජාති පිළිබඳ දරුණය හෙවත් දැඟුණය උත්ත්වහන්සේ තුළ පහළ විය. උපනුපන් ජාති සියල්ල ම සවිස්තරව හා එක් එක් උත්ත්පන්තිවල දි බුදු බව ලැබීමට කළ කි දු ද උත් වහන්සේ සිහි කළ සේක. ඉත් පසු වඩා පුළුල් වූ දෙවනි දැඩිනයක් (දැඩිනයක්) පහළ විය. එමගින් මුළු මහන් විශ්වය තුළ කම්මානුකුල ව මැරෙනු ඉපදෙනු දුට හ. විශ්වය සන් පුරුෂ අසත් පුරුෂ සතුවූ නො සතුවූ සත්වයන් ගෙන් සැදී ඇති බැවි දුට හ. සියල්ලේ ම දිගින් දිගට ම තම ත්‍රියාවන්ට අනුව අවසන් ගමන් යහා බවත් එක් හවයකින් බැහැර විතවත් හවයක වෙනත් රුවක් ගන්නා හැවින් දුහු. අවසන් විසින් උත් වහන්සේ දුකත් එහි ස්වහාවයන් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මගත් පසක් කළහ. ඉන්පසු තෙවන දැඩිනයක් ද පහළ විය. තමන් වහන්සේ දෙවි මිනිස් ආදි සියලු බැඳීම්වලින් මුළුමනින් ම මිදුනු බැවි අවබෝධ කළ සේක. තමන් කළ යුතු දෙය තමා කළ බැවි අවබෝධ විය. මෙය අවසන් රුප කාය බවත් යළි නො උපදින බවත් වැටහිණි. එම දැඩිනය සියලු අවිධාවන් තැපුසේය. සියලු අන්ධකාරයන් ද නැසී තමා තුළ මහන් ආලෝකයක් උදුවුයේ ය. ගෙවී මැඩ හාවනානු යෝගිව වැඩ සිටි බුදු රුදුන් වෙත පහළ වූ සාච්ඡාව හා ප්‍රඡාව එය යි.

බුදු රජාණන් වහන්සේ ස්වාභාවිකව උපන්හ. සාමාන්‍ය ලෙස ජීවත් වූ හ. එහත් උන්වහන්සේ අසාමාන්‍ය පුද්ගලයකු වන්නේ තමන් ලද බුද්ධක්‍රිය නිසා ය. උත් වහන්සේ ගේ සවිජ්‍යතාදැඟුණය ගැන හරිහැටි දැනුමක් නැත්තේ එම ග්‍රේෂ්‍යක්‍රිය පැහැදිලි කිරීමට තැත් කරන්නේ ජීවිතය හා ප්‍රාතිභාරයන් දෙය බලමින් ය. බුදු රුදුන් ගේ විශිෂ්ටක්‍රිය අවබෝධ කර ගැනීමට සවිජ්‍යතාදැඟුණය ප්‍රමාණවත් ය. උත් වහන්සේ ගේ ප්‍රාතිභායී ගක්නිය පුවා දැක්වීමේ අවශ්‍යතාවයක් නැත. මිනිස් සින ක්‍රමානුකුලව සංවර්ධනය කිරීමෙන් ලද හැකි බලය බුදුහු දැන සියෙහ.

තම ප්‍රාවක්‍යනට ද මනස සංවර්ධනයෙන් එම බලය ලැබෙන බව දත් නිසා ඒ අනුව සංදේශී ප්‍රාතිහායනීයන් දක්වා සාමාන්‍ය මිනිසුන් තම සමයට හරවා ගැනීම නො කළ යුතු යයි ඔවුනට අවවාද කළහ.

එන් වහන්සේ ජලය මත ආවේදීම, භූතාවෙශයන් දුරු කිරීම, මලුවුනට පණදීම ආදී රෝහියා අපිරීමන් ව්‍යවහාරයන් ගැන යදහන් කර ඇත.

එමෙන් ම අනුන් ගේ සිනොහි පෙනෙන දේ කිම, අනාගතය ගැන පැවසීම ගුහා ගුහ දක්වීම ආදී සංදේශීමන් අනාගත ප්‍රකාශයන් ගැන ද යදහන් කරයි. සංදේශී බලයන් කැරෙන එවැනි ප්‍රාතිහා-යනීයන් දකින තුළන් ජනයා ගේ හක්තිය ගැනීමු වේයි. එවන් පෙළහර දක්මෙන් කිසියම් ආගමක් වෙත ඇදී යන්නාන් ගේ හක්තිය සත්‍යාචාරය නිසා සිදුවන්නක් නොව රෝහියා හාස්කමීන් රුදුණු ඉන්ද්‍ර ජාලයකි. කවද ඇතමුන් පවසන කරුණු අනුව මේ හාස්කම එක්තරා මන්ත්‍ර බලයකින් සිදුවන්නේ යැයි කියති. එහෙත් බුදු බණ ඇයීම සඳහා මිනිසුන් එන්නේ ඔවුන් ගේ තරකාකුකුල සවන් දීමේ හැකියාව අල්ලා ගැනීමෙනි. පහත දක්වෙන කතා පුවත සංදේශීලය දක්වීම ගැන බුදුන් වහන්සේ ගේ ආකල්පය කෙබඳ දැක්වන්නේ ය.

දිනක් බුදු රඟනට ගං ඉපුරක වාචිවි සිටින තවුසේක් හමු වී ය. හේ අවුරුදු විසි පහක තරම් කාලයක සිට උග් තවුස් දම් පුරන්නෙකි. බුදු රඟු තවුසා අමතා ඒසා දිසි කාලයක් තුළ දුරු ප්‍රයන්නයෙන් කුමන ප්‍රතිඵලයක් ලබාගන්නෙහි දැයි විවාහන. ඒ ප්‍රයන්නයෙන් මහන් සේ උදම් වූ තවුසා දින් තමාට ජලය මත යමින් ගහින් එනෙර විය හැකි යයි පැවසීය. එවිට ඒ සඳහා එතරම් දිසි ප්‍රයන්නයක් අනවාය බවන් සුළ මුදලක් දීමෙන් ඔරුවක නැගි ගහ තරණය කළ හැකි බවන් බුදුරජාණන් වහන්සේ පැවසු හ. ඇතැම් ආගම්වල හාස්කම දක්වන පුද්ගලයන් සාන්තුවරයක් බවට පත්වීමට එම ක්‍රියා ආධාර වේ. එහෙත් බුදු සමයේ දි නම් හාස්කම දක්වීම පුද්ගලයකුට සාන්තුවරයකු වීමට බාධාවක් විය හැකි ය. කුලක් නිසාදයන්? එවැනි තත්ත්‍යකට පත්වීමට පුද්ගලයා ගේ අභිමතය පරිදි කුම

ක්‍රමයෙන් සාධාගත යුතු බැවිනි. කෙනෙකුට තවත් අයකු සාන්තුවරයකු කළ නො හැකි ය. එසේ විය හැක්කේ ආත්ම පාරිජ්‍යදීය ඔස්සේ තමා විසින් ම ප්‍රයත්න දැරිමෙනි. පූද්ගලයකුට ප්‍රාතිභායී පැමි ගක්තිය ආධ්‍යාත්මික බලය ලබාගැනීමෙන් තොරව ලැබිය හැකි බව බුදුහු පටසනි. උන් වහන්සේ අපට උගන්වා ඇත්තේ ආධ්‍යාත්මික බලය පළමුව ලබාගත හැකි වෙතොත් සංදේශීලය තිතුනින් ම ලැබෙන බව ය. අප සංදේශීලය සාච්ඡනය ආධ්‍යාත්මික ලෙස සංච්ඡනයෙන් තොර ව ලබා ගැනීමට යනොත් එය අනැතුරු දෙයක ය. මක්නිසාදයත්? ලොකික ලාභ ප්‍රයෝගන තකා ඒ බලය නො නිසි ලෙස යෙදිය හැකි බැවිනි. ආධ්‍යාත්මික බලය සංච්ඡනය කර නො ගෙන සංදේශීලය හිමිකර ගත් බොහෝ දෙනා සංදේශීලය යොදු ගැනීම නිසා නිවැරදි මගින් පිට පැන ඇති. එවන් අය ලොකික ලාභ ප්‍රයෝගන ලැබීම ආදි පුහු මානයට ගොඩුරු වුවෙශ් වෙති.

ර්නියා බොහෝ හාස්කම ඒ ඒ ද්‍රව්‍ය තන් වූ පරිදි නිවැරදිව අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව මද නියා තම තමන් ගේ සින් තුළ මවා ගනු ලබන සංකල්පනා ලෙස මායාවන් ලෙස සැලකිය හැකි ය.

මෙ බුදු හාස්කම ප්‍රාතිභායීයන් ලෙස යලකනු ලබන්නේ ඒවා තන් වූ පරිදි වටහා ගැනීමට අසමන් වන බැවිනි. බුදු රජාණන් වහන්සේ තම ප්‍රාවකයනට සංදේශීප්‍රාතිභායී පැමෙන් තම ධිමියේ විශිෂ්ටවය සනාථ කිමිම ප්‍රසිද්ධියේ තහනම් කළහ. එක් අවස්ථාවක දී උන් වහන්සේ ප්‍රකාශ කෙලේ සංදේශී ප්‍රාතිභායීයන් හා මිනිසුන් ආගමට හරවා ගැනීම නළහනන් යොද යම් යම් දේ කිරීමට මිනිසුන් පෙළඳවීමට සමාන බව යි. සින මනා සේ ප්‍රගුණ කළ ඕනෑම කෙනෙකුට හාස්කම දැක්වීය හැකි ය. යතාර්ථාවබෝධය නියම හාස්කම බැවි උන් වහන්සේ ගේ අදහස යි. කිසි යම් මිනි මරුවකු සොරෙකු-ත්‍රිස්තවාදීයෙකු-සුරා සොබෙකු-ස්ත්‍රී දුෂ්කයනු අමතා තමා කරන්නේ වරදක් බැවි වටහා ගැනීමට සලස්වා එයින් මුදවා ගැනීම නියම හාස්කම යි. නියම ප්‍රාතිභායීය යි. මිනිසුට පැ හැකි ලොකු ම පෙළ හර ධ්‍යාවබොධය තුළින් පැන නගින යහපත් විපර්යාස ය යි.

## ආයෝ නිශ්චලිදත්තාව

තමන් වෙත යොමු කළ පැනය සාචදා ව්‍යවහොත් බුදුජ්‍යා නිහඩව සිටිති. ප්‍රශ්න විවාරකයාට තම ප්‍රශ්නයට ලැබෙන පිළි-තුරහි අරුත තත් වූ පරිදි වටහා ගත නො හැකි තක්‍රයක සිටින විට ද උන් වහන්සේ නිහඩතාව රකිති.

බුදුන් වහන්සේ ගෙන් ඇසුළු ප්‍රශ්නවලට පිළිතුරු නොදී උන් වහන්සේ නිහඩව සිටි අවස්ථා ධම් ගුන්ප්‍රවල පෙනෙන්නට තිබේ. ඇතැම් විද්‍යාර්ථීජ තම සාචදා අවබෝධය මත පිහිටා බුදු රුදුන් නිහඩව සිටිම උන් වහන්සේට පිළිතුරු නොමැති විමය දේ සූණික තීරණයකට බසිති. ඇතැම් අවස්ථාවල දී බුදු රුදුන් වෙත යොමු කළ වින්තාමය වූ ද අනියත වූ ද ප්‍රශ්නවලට ප්‍රතිච්චාර නො දක් වූ බව සැබු ය. බුදු රුදුන් ගේ ආයටේ තුෂ්ණීම් භාවය හෙවත් නිහඩතාවට හේතු බොහෝ ය. ප්‍රශ්නකරුට ප්‍රශ්නයට දෙන පිළිතුර අවබෝධ කර ගැනීමට නො හැකි තරම් ගැඹුරු වූ විට ද, ප්‍රශ්නය සාචදා ලෙස ගොඩ නැගී ඇද්ද එවැනි අවස්ථාවල භාග්‍යවතුන් වහන්සේ නිශ්චලිදත්ත වන සේක. බුදු රජාණන් වහන්සේ නිශ්චලිදත් වූ ප්‍රශ්න සමහරක් මෙසේ ය.

- 1 මේ විශ්වය සඳකාලික ද?
- 2 එය සඳකාලික නොවන්නේ ද?
- 3 මේ විශ්වයේ අවසානයක් ඇද්ද?
- 4 එය සරව සම්පූණී ද?
- 5 ආත්මය භා ගරිරය එකක් ද?
- 6 ආත්මය එකක් ද ගරිරය අනිකක් ද?
- 7 තමාගතයේ මරණින් මතු පවතින් ද?
- 8 මරණින් පසු ඔහු ගේ පැවැත්මක් නො වේ ද?
- 9 මරණින් පසු ඔහු ගේ පැවැත්මක් හෝ නො පැවැත්මක් වේ ද?
- 10 මරණින් පසු නො පැවැත්ම හෝ නොසිටිමක් නො වේ ද?

මේ ප්‍රශ්නවල ස්වභාව තත් වූ පරිදි දන්නා බුදුජ්‍යා ආරය නිශ්චලිදත්ත රකිත්නා භ. සමබෝධයට නො පත් සාමාන්‍ය අයෙකුට ඒ පිළිබඳ ව නොයෙක් දේ කීමට ඇත. ඒ සියල්ලක්

තම අනුමානය මත පිහිටි සංකල්පනා ය. එවත් ප්‍රශ්නයන් සඳහා වූ නිහැවියාට සැබුවින් ම අර්ථවත් ය. අත්දැකීම් ආග්‍රිතව ගොඩ නැගී ඇති අපේ මානුෂීක වාංමාලාව සිමිත එකක් බැවින් කිසියම් පුද්ගලයකුට තම අන්තර් දැකිනය හෙවත් ප්‍රජාව මෙහේ යවා අත් දැකීම් නො ලද දෙයක යථාර්ථය හෝ සත්‍යතාව පැහැදිලි කර දීම අපහසු ය. බොහෝ අවස්ථාවල දී බුදු රජුණන් වහන්සේ ද අවසාන සත්‍යය හෙවත් නිවන හරි ආකාර පැහැදිලි කර දීමට මිනිස් බස ප්‍රමාණවත් නො වන බව ද ඉනා සන්සුන් ව පැවසු හ.

නිවන පරම සත්‍යයකි. එය ලෞකික අත් දැකීම් ආග්‍රිත අවබෝධයක් පමණක් ඇති ලේකයාට මනාව වටහා ගෙ හැකි සේ පැහැදිලි කර දිය හැකි වාංමාලාවක් නො මැති. සිමිත මහෝ සංකල්පයන් සමග එය පැහැදිලි කර දීමට යුමෙන් එය වරදවා වටහා ගන්නේ අන්ධයන් සත්‍යානා ඇතා විස්තර කිරීමට ගියාක් මෙනි. අයන්නා සත්‍යය කුමක්දැයි වටහා ගෙන නො සිටියහොත් දෙන ලද විස්තරයේ පත්‍රලට කිමිදිය නො හැකි ය. එය සැරියට ජාති අන්ධයකුට අහසේ වූය අවබෝධ කර ගැනුමට මාගියක් නො තිබේ වූයි ය. බුදුහු තමන් වෙත යොමු කරන හැම ප්‍රශ්නයකට ම පිළිතුරු සැපයීමට නැත් නො කළහ. කෙනෙකු ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට අදාළ නො වන ප්‍රශ්න කරු ගේ අනවබෝධය පිළිබුඩුවන අර්ථයක් නොමැති ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට උත්වහන්සේ බැඳී සිටියේ නැති. උත්වහන්සේ ප්‍රායෝගික ආචාර්යාවරයෙකි. කරුණාවත් සිතිල් වූ හඳුනක් ඇති ප්‍රජාවත් අගත්ත්පත් ගුරුවරයෙකි.

උන් වහන්සේ මිනිසුන් ඇමතුමේ ඔවුන් ගේ ගනි සේවාව හැකියාව හා අවබෝධ ධාරිතාව අනුව ය. ආගමික ජීවිතයක් කෙකෙයේ ගත කළ හැකිදැයි ඉගෙනීමට අවශ්‍යතාවක් නො මැතිව නිකරුණේ කෙසේ පලන තර්ක ඇති කිරීමට ප්‍රශ්න අයන පුද්ගලයනට බුදු රුද්‍යන් ගෙන් පිළිතුරු නො ලැබුණි. ප්‍රශ්නවලට පිළිතුරු දුන්ගේ සිය ආන්මාවබෝධයට ආධාර වීම පිණිස ය. තමා ගේ උන්තුග ප්‍රජාව පුද්ගලය කිරීමට නො වේ. විවිධ ප්‍රශ්නවලට පිළිතුරු දෙන විවිධ ක්‍රම උන් වහන්සේට නිවිණි. පළමු වහිය

වූයේ ඔවු හෝ නැත යන නිශ්චිත පිළිතුරු ලැබෙන ක්‍රමය යි. එයට නිදුසුනක් මෙසේ ය. සියලු සංස්කාරයේ අනිත්‍ය ද? ඔවු යනු පිළිතුරු යි. දෙවනි වගියේ ප්‍රශ්නවූයේ විශ්ලේෂණ පිළිතුරු අවශ්‍ය ඒවා යි. නිදුසුන, අංගුලීමාල රහන්වීමට පෙර මිනිමරු-වෙකි. සියලු මිනිමරුවනට රහන් විය හැකි ද? ඔවු හෝ නැත යනුවෙන් පිළිතුරු දීමට පෙර ප්‍රශ්නය විශ්ලේෂණය කළ යුතු ය. එසේ නො කළාත් තිවරද ලෙස සවිස්තර ලෙස පිළිතුරු දිය නො හැකි ය. කෙබඳ තක්‍යන් මිනිමරුවකුට රහන් විම සඳහා තම ජීවිත කාලය තුළ දී උදුවූ විය හැකි ද? යනු විශ්ලේෂණය කිරීමට අවශ්‍ය වේ.

තුන්වෙනි වර්ගයේ ප්‍රශ්න වනුයේ ප්‍රශ්න කරන්නා ගේ සිනිමට තුවූදෙනා අතුරු ප්‍රශ්නයන් ඔහු ගෙන් ඇසීමට සිදුවන ඒවා ය. සතුන් මැරිමේ වරද කුමක් ද? අතුරු ප්‍රශ්නය මෙසේ ඇසීය හැකි ය. වෙන කෙනෙකු ඔබ මැරිමට තැන් කළහොත් ඔබට එය කෙසේ දැන් ද? සතරවන වර්ගයේ ප්‍රශ්න වන්නේ අත්හැර දූමිය යුතු ඒවා ය. ඉන් අදහස් කරන්නේ පිළිතුරු නො දිය යුතු ඒවා ය. මක්නිසාදයන්? ඒවා අනුමාත ස්වභාවයෙන් යුත්ක් බැවිනි. එයට දෙන පිළිතුරෙන් ව්‍යාකුලත්‍ය තවන් වැඩි-වනු ඇත. නිදුසුන විශ්වයේ ආත්මයක් ඇදේද? නැදේද? වෙනත් ප්‍රශ්න මිනිසුනට අවුරුදු ගණනක් සාකච්ඡා කළ හැකි ය. එහෙත් තීරණයට බැඳීම නො හැකි ය. එවන් ප්‍රශ්නවලට මිනිසුන් පිළිතුරු දෙන්නේ තීයම අවබෝධකින් නො වේ. තම සංක්ලේෂණ මත පිහිටිමෙනි.

බුදු රජුන් දෙන ලද ඇතැම් පිළිතුරු පරමාණු විද්‍යාවේ පැනෙන ඇතැම් ප්‍රතිචාරවලට ආසන්න සමාන්තර බවක් ඇත. රෝබටි ඔපන්හයිමරුට අනුව නිදුසුනක් සේ අපි මෙසේ අසමූ. “ඉලක්ටෝනවල පිහිටීම එකාකාරව පවතී ද? නැත යනුවෙන් අප පිළිතුරු දිය යුතු ය. ඉලක්ටෝනය තිස්ලව පවතී ද? ඇසුව හොත් නැත යනුවෙන් පිළිතුරු දිය යුතු ය. එසේ නම් එය වලුනය වන්නේදිය යැලිත් ප්‍රශ්න කළහොත් එයට ද පිළිතුරු නැත යනු යි. බුදු රජුන් ද මිනිසා ගේ ආත්මය මරණින් පසු කෙබඳ තක්‍යක දැයි ප්‍රශ්න කළ විට ද ඇත්තේ එබඳ පිළිතුරු ය.

17 වන 18 වන සියවස්වල විද්‍යාව පිළිබඳ සම්පූද්‍යයට අනුව ඒවා තුරු පුරුදු පිළිතුරු නො වේ. බුදු රඳන් ද එවැනි සමහර ප්‍රශ්නවලට එබදු පිළිතුරු දී ඇත්තේ ප්‍රශ්න කරු බැහැර ගිය අවස්ථාවල තමා ගේ අතිශය බැංකිමත් ප්‍රාවකයනට පමණි. උන් වහන්සේ ගේ පැහැදිලි කිරීම සෙසු දේශනාවල ද ඇත. බුදු රඳන් එම ප්‍රශ්නවලට පිළිතුරු නො සැපයුවේ ප්‍රශ්න කරුවන් තම සින්වල කුහුල පිනවීමට ඇසු ප්‍රශ්නයන් නිසා බව පාපුල විද්‍යාත්මක දැනීමෙන් යුතු යුගයක ජීවත්වන අපට පෙනේ.

## ලොකික ක්‍රාණය පිළිබඳ ගොඩ ආකල්පය

සාමය හා විමුක්තිය ලැබීම වස් පවතු ආගමික ජීවිතයක් ගත කිරීමට ලොකික දැනුම අනවාය ය.

ලොකික ජීවිතයක් පවත්වා ගෙන යුම සඳහා ලොකික දැනුම ප්‍රයෝගනවත් වේ. එවැනි දැනුමකින් මත්‍යා වගියා ලේක සම්පත් සොයා ගත හැකි තුම ගැන සොයමින් ඒවා දියුණු තියුණු කිරීමට තැන් කරන්නේ තම ජීවන තතිය වැඩි වැඩියෙන් ආහාර වගාව තම ගෙවල් දෙරවල් වීමේ ආලේකය හා කම්මාන්ත කාලා සඳහා ගක්නි උත්පාදනය රෝග නිවාරණය තව්වුනිවාස හා පාලම් ගොඩ නැගීම අපුරු ආහාර වර්ග සැක-සීම ආදිය මේ ලොව ජීවිතයට අවාය දේවල් සඳහාය. ලොකික දැනුම ආත්මාරාකාමී පරමාර්ථ ඉතුළු කර ගැනීමට යොදු ගති. එනම් න්‍යාෂේවික ප්‍රහාරක බලය ඇති මිසයිල තැනීම්, කොටස් වෙළඳ පොල කේවෙල් කිරීම්, නිත්‍යනුකූල රවවීම්, දේශපාලන කුමන්තුණ ඇති කිරීම හා වෙටරය යනාදිය සි. විසි වන සියවස තුළ දීලොකික දැනීමේ ශිසු වර්ධනයට පවතුනිව මත්‍යා වර්ගයා තම ආධ්‍යාත්මික ගැටළු හා අත්ස්ථිත්තා බව නිරාකරණයට ලං නොවිය හැකි සේ ගෙනෙනු ලබේ ඇත.

මානව වර්ගයා ගේ සියලු ගැටළු විසඳු ගැනීමට කිසි දිනෙක නො හැකි තත්ත්වයක් යුම අතින් ම පෙනෙන්නට තිබේ. සාමය හා සතුව ලබා ගැනීම ද එසේ ය. කුමක් නිසාද-යන්? සියලු දැනීම් අනාවරණයන් නිර්මාණයන් ගොඩ නැගී

ඇත්තේ එවන් පරිසරයක ය. යහපත් ලොකික ජීවිතයක් ගත කළ පුතු ආකාරය පිළිබඳ මහත් අවබෝධයක් බුදු සමයෙන් ගෙන දෙන අතර එහි ප්‍රධාන අරමුණ වන්නේ නැඹු තුවණ සින් සතන් වැඩි දියුණු කර ආධ්‍යාත්මික විමුක්තිය කෙසේ දිනාගත හැකි ද කියා ය.

සාමාන්‍ය පුද්ගලයකට ලොකික දැනුම සෞයා යෑමේ කෙළවරක් නොමැති අතර ජීවිතයේ පරමාර්ථය එයින් ලබාගත නො හැකි බව කිව හැකි ය. මක්නිසාදයන්? අපි යමතාත් දුරට ධ්‍රීමිය නො ද්‍රීනෙමුද? ඒ තාක් දුරට සංසාරයේ ගැලී සිටින් නොමු” මේ බෙඳා මතය යි.

“අවින්නි, ඔබ දිගු කළක් මව නැතිවීමේ සෞචිත් තැවුණෙහිද, එසේම දිගුකළක්පියානැතිවීමිගැන ද, දිගු කළක්පුතු-ගේ මරණය ගැන ද, දිගු කළක්දුව ගේ මරණය ගැන ද, දිගු කළක් සෞහොයුරා ගේ මරණය සඳහා ද, දිගු කළක් සෞහොයුරිය ගේ මරණය සඳහා ද, දිගු කළක් රෝග පිඩාවන්ට ගොදුරු වීම ගැන ද තැවුණෙහි ය. එ බැවින් මවු ගේ මරණය ඔබ විද දරා ඇත. එසේ ම පියා ගේ මරණය, පුතු ගේ මරණය, දුව ගේ මරණය, සෞයුරු සෞයුරියන් ගේ මරණය, බුඩු ගේ නැතිවීම, රෝග පිඩා වේදනාව, අප්‍රියයන් ගේ සමාගමය පිළිබඳව මේ දිගු ගමනේ දිසැබු ලෙස ඔබ වගුරා ඇති කුලුප් ප්‍රමාණය කෙතෙක් ද? සතර සාගරයේ ජලය තරම වේ. මේ ලොවෙහි දිගින් දිගට සිදුවන ජාති ජරා මරණ දකු බුදු රුදුන් විස්තර කළ සැටි ය. උන් වහන්සේ එක් සරල දෙයක් කෙරෙහි මහත් අහිරුවියක් දක්වූ සේක. එහම ඒ දුකින් මිදිමේ මග පුද්ගලයාට පෙන්වා දීම ය. බුදු රුදුන් ඒ අයුරු තම ග්‍රාවක-යන් ඇමතුයේ මන් ද? ලෝකය සඳකාලික ද? නැදීද? එහි අන්තයක් ඇදේද නැදීද වැනි ගැටළ නිරාකරණය කිරීම් වස් ප්‍රයත්තයක් නො දැරුයේ මන්ද? එවැනි ගැටළවලින් වීමතියක් ප්‍රබෝධයක් ලැබෙනුයේ ඒ පිළිබඳව කුත්තලයක් ඇතියවුන්හට ය. එම ගැටළ කිසිදු අයුරකින් දකු ජයගැනුමට පුද්ගලයාට පිහිට නො වන්නේ ය. ඒ නිසා උත්වහන්සේ එවැනි ප්‍රස්න නිෂ්පාද සේ සිතා පසෙකට දමා ලු සේක. තවද එවැනි දේ පිළිබඳ

දැනුම කෙනෙකු ගේ යහපතට මග නො පෙන්ව යි. ප්‍රායෝගික විනා කමක් නැති සමාචාරෙනා හැකියාව ඉක්මවා ඇති දේවල් ගැන කථාකිරීම කාලය හා ගුමය තාස්ති කිරීමක් ලෙස කල්පනා කළහ. එවැනි දේ සඳහා උප කල්පනයන් සාදාගැනීම ද සිතුවිලි නියම මගින් වෙනත් මගකට හැරවීමට ආධාර වේ. එය ආධ්‍යාත්මික සංවර්ධනයට බාධාවකි. ආගමික හා ආධ්‍යාත්මික විනා කම්වලින් ලොකික දැනුම හා විද්‍යානුකූල පයෝනීස් පුරුණය විය යුතු ය. එසේ නොවෙනාන් රීතියා ලොකික දැනුම කෙනෙකු ගේ පවතු ආගමික ජීවිතයක ප්‍රගතිය සඳහා පිහිට නොවේ. අද එක්තරා තැනාකට පැමිණ සිටින මිනිසා ගේ මනස හෙවත් සින දියුණු තාක්ෂණයේ, උපකරණ හා එලයන් ගෙන් පෙෂීමින වූ මෙත්ත්වයෙන් බලකාමයෙන් හා හොතික සැප සම්පත් ලොලනත්වයෙන් පිරි ඇත.

ආගමික විනාකම් හෙවත් පුරුණාර්ථ නො මැතිවුවහෙන් ලොකික ක්‍රියය හා තාක්ෂණික දියුණුව මිනිසා ගේ තාශණාව දැල්වනු ලබන අතර බියකරු ආකාරයක් ද ගන්නේ ය. අනික් අතට ලොකික දැනුම යහපත් හැසිරීම අංශයට යොදු ගැනීමෙන් මනුෂා වර්ගය ගේ සන්තුෂ්ථීය හා ප්‍රතිලාභ උපරිම තත්ත්වයට ගෙන යා හැකි ය.

## බුදු රඳුන් ගේ අන්තිම පණ්ඩිව්‍යය

මා ගිය පසු මා දෙසු ධීමිය ඔබ ගේ ගුරුවරයා හා මාරුගොපදේශකයා වත්තේ ය.

පරිනිථිජයට තුන් මසකට පෙර බුදු රජාණන් වහන්සේ තම ග්‍රාවකයන් මෙසේ ඇමතු සේක. මේ පත්සාලිස් වසර තුළ මම ඔබට දහම් දෙසා ඇත්තෙමි. ඔබ ඒවා මනා සේ ඉගෙන ආරක්ෂා කළ යුතු ය. ඔබ ඒවා ප්‍රගුණ කළ යුතු අතර සේසනට ඉගෙන්විය යුතු ය. එය දැනට ජීවත්වන්නන් ගේ සුව සැප සඳහා මෙන් ම ඔබගෙන් පසු එන්නවුන් ගේ ද සුව සැප සඳහා මහත් සේ ප්‍රයෝගන වත් වේ.

ම ගේ කාලය අවසන් විය. ඉතිරිව ඇති ජීවිත කාලය ඉතා කෙටි ය. ඉක්මනින් ඔබ හැරද යන්නේමි. මහජෙන්, පමා නො වන්න. හොඳ සිහියෙන් හා සිල්වන් බැවින් යුක්ත වන්න. යමෙක් මේ ධම් විනයෙහි අප්‍රමාදව වෙසෙන්නේ ද, නේ ජාති ජරා මරණාදියෙන් යුත් සංසාර විතුය හැර දුකු කෙළවර කරන්නේ ය. උන් වහන්සේ ගේ පරිනිරවාණයෙන් පසු බුද්ධ ගාසනයට කුමක් වේ ද? යනුවෙන් ආනන්ද ස්ථාවරයන් බුදුන් ඇමතු කළේහි බුදු රුදු මෙසේ පිළිතුරු දුන්හ. “ආනන්දයෙන්, මම ධම්ය නො ව්‍යුහා දේශනා කෙළෙමි. ධම්ය පිළිබඳව කිසිදු ගුරු මූෂ්‍රියක් මා ලහ නැත්තේ ය. ආනන්දයෙන්, ඇතැම්විට ඔබ අතරින් සමහරෙකුට මෙවන් අදහසක් ඇතිවිය හැකි ය. තරාගතයන් ගේ ධම්ය අවසන් වන්නේ ය. අපට ගාස්තාවරයෙක් නැතිවන්නේ ය. ආනන්දය, එසේ නො සිතන්න. මා ඇවුමෙන් මගේ ධම්ය හා විනාය පද්ධතිය ඔබ ගේ ගාස්තාවරයා වන්නේ ය.”

එය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ පැවසු ග. මා විසින් සංසයා මෙහෙයවනු ලබත් ද? නැතහාත් ගාසනය පවත්නේ මා වෙත ද, උපදේශ දිය යුත්තේ මා විසින් ය යනුවෙන් සිතන යමෙකු මෙහි සිටින් ද? කියා ය. තම ගාසනය මෙහෙයවීම කළ යුත්තේ තම, විසින් ය. නැතහාත් ගාසනය පවත්නේ තමා වෙත ය යන අදහස බුදුන් වෙත නො වේ ය.

“මගේ කාලය අවසන්ව පැමිණියෙමි. දිරාගිය රථයක් තව දුරටත් යුමට සැලැස්විය හැක්කේ මහත් උත්සාහයකිනි. එබැවින් ආනන්දයෙන්, වෙනත් සරණක් නො පතන්න. ධම් ඔබ ගේ ආලොකය හා සරණය වේවා. අන් සරණක් නො පතන්න.

වයස අවුරුදු අසුවේ දී උන්වහන්සේ උපන් දිනය යෝදු දින ම සංදේශ ප්‍රාතිභායි පැමකින් නොරව පිරිනිවන් පැ සේක. තම ජීවිතය තුළින් පවා සංසාර ධම්යන් ගේ සැබැ ස්වහාවය පෙන් වූ ග.

බුදු රජුන් පැ විගස උන් වහන්සේ ගේ එක් ග්‍රාවකයෙක් මෙසේ කීයේ ය. සියල්ල අභාවයට යයි ජීවත් වන සියලු සත්ත්වයෝ තම රුපයන් හැරදු යෙති. ගාස්තාන් වහන්සේ ද එබදු අසම සම ප්‍රජා බලයෙන් යුත් සම්බෝධි ප්‍රාථ්‍ය වුව ද පිරිනිවත් පැ සේක. බුදු රජාණන් වහන්සේ ගේ අවශ්‍ය ප්‍රකාශය වූයේ “අඡ්‍යාදෙන සම්පාදන විය ධම්මා සංඛාරා” “අප්‍රමාදව කටයුතු කරන්න සියලු සංස්කාර අනිත්‍ය යි.”

# 3

## බුදු රජාණන් වහන්සේ ගෙන් පසු

පිරිනිවණීන් පසු බුදුතු වැඩ සිටින් ද?

පිරිනිවතින් පසු බුදුතු ඇදේද, නැදේද යනු අථත් ප්‍රශ්නයක් තොවේ. බුදු රඳන් ජීවමාන කාලයේද ඒ ප්‍රශ්නය උන් වහන්සේට යොමු කොට ඇත.

එක්තරා තවුස් කණ්ඩායමක් බුදු රඳන් ගේ ග්‍රාවකයන් කිප දෙනෙකු ගෙන් මේ ප්‍රශ්නය අසා ඇත. එහෙත් ඔවුනට සතුවූ-දයක පිළිතුරක් ලබා ගත නො හැකි විය. අනුරාධ නම් ග්‍රාවකයක් බුදු රඳන් වෙත පැමිණ එම ප්‍රශ්නය විවාලේ ය. ප්‍රශ්න කරු ගේ අවබෝධ කිරීමේ හැකියාව සලකා බැහැ බුදු රජු සුපුරුදු පරිදි ප්‍රශ්නයට පිළිතුරු නො දි නිහඹ වූ හ. එහෙත් ඒ අවස්ථාවේ අනුරාධයනට පහත සඳහන් අයුරු පැහැදිලි කිරීමක් බුදු රජාණන් වහන්සේ ගෙන් ලැබේණි.

අනුරාධයෙනි,  
රුප කාය ස්ථීර ද? නැතහොත් අස්ථීර දැයි ඔබ සිතන්නොහි ද?  
ස්වාමීනි, අස්ථීර යි.

එසේ අස්ථීර බව වේදනාවක් ද?, සතුවක් ද?  
ස්වාමීනි, වේදනාවකි.

අනිත්‍ය වූ ද වේදනා සහගත වූ ද වෙනස් වන්නා වූ ද යමක් මෙය මාගේ ය. මේ මම ය, මේ මාගේ ආත්මය යි හෝ නිත්‍යවස්තුව කැයි සැලකීම යොගා ද? ස්වාමීනි, යොගා නොවන්නේ ය.  
හැමිම නිත්‍ය ද? අනිත්‍ය ද?

අනිත්‍යය ස්වාමීනි, අනිත්‍ය වූ යමක් වේදනා සහගත ද? ප්‍රසන්න ද?  
ස්වාමීනි, වේදනා සහගත යි.

අනිත්‍ය වේදනා සහගත හා වෙනස් වන සුළු දෙයක් මේ  
මා ගේ ය, මේ මම ය, මේ මාගේ ආත්මය ය සැලකීම යොගා-  
වන්නේ ද? යොගා නො වන්නේ ය. ස්වාමීනි, වේදනා සංඛාර  
විශ්දුණු නිත්‍ය ද, අනිත්‍ය ද? අනිත්‍යයේ ස්වාමීනි, අනිත්‍ය වූ  
දෙයක් වේදනා සහගත ද? ප්‍රසන්න ද? වේදනා සහගත යේ  
ස්වාමීනි, අනිත්‍ය වේදනා සහගත වෙනස් වන සුළු දෙයක් මේ  
මාගේ ය, මේ මමය, මේ මාගේ ආත්මය යේ සැලකීම යොගා ද?  
අයොගා ද? ස්වාමීනි! අයොගා යේ. එ බැවින් රුප සඳ්දුණු  
වේදනා, සංඛාර, විශ්දුණු ආදි කවරක් හෝ යමකු සමග  
බැඳී පැවැත්වේ ද? දැනට පවතී ද? අනාගතයේ පවතින්නේ ද?  
එවා දළ හෝ මොලොක් වේද? උසස් හෝ පහත් වේද? දුර  
හෝ ලඟ වේද? එවැනි රුප සඳ්දුණු වේදනා සංඛාර හා විශ්දුණු  
ආදියසලකා බැලියයුත්තේ තිවැරදි සුළුණයෙන් යුතුව මෙලෙසිනි.  
මෙය මාගේ නොවේ ය. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය  
නොවේ යනුවෙනි. මෙසේ දක්නා ලද්ද ආයනී ධම්බර ග්‍රාවකයා  
රුප සඳ්දුණු වේදනා සංඛාර විශ්දුණු කෙරෙහි නො බැඳෙයි.  
එ සේ ඇඟිල්ම් නො කරන ඔහු අනුරාගි නො වේයි. ඒ සියල්ල  
අනහැර දමයි. රාගයෙන් මිදිමෙන් පසු හෝ තීදුස් වුවෙක්  
වන්නේ ය. ඔහු තුළ ප්‍රතිච්චය (අන්තර ඇළය) ඇති වේයි.  
මම මිදුන් වෙමි. ඉපදීම නැති කෙපෙමි. නිවන් පසස්  
කෙපෙමි. කළ යුතු දේ කෙපෙමි. මින් පසු මට ඉපදීමක් නැත.  
යනුවෙන් අවබෝධ වේයි. අනුරාධයෙනි, රුපය තථාගතයන්  
ගෙය යේ ඔහ සිතන්නොහි ද? නැත ස්වාමීනි!

අනුරාධයෙනි! ඔබ කුමක් දකින්නේහි ද?

රුපකායයෙහි තථාගතයන් දකින්නේහි ද? නැත ස්වාමීනි.

රුපයෙන් බැහැර ඔබ තමාගතයන් දකින්නේහි ද?

ନୈତ, ଚେଲାମେନି,

இல் தளர்தலை கண்ணாடு, வேட்டா, சுவார, விண்ணாடுகள் தூண் முதல் நோயில் போன்று விடும் நீண்ட காலம் வரை வாழ விரும்புகின்றன.

ନ୍ୟାୟ, ପ୍ରେସରୀ,

අනුරාධයෙනි, ඔබ කුමක් සිතන්නොහි ද?  
සයුන්දේ, වේදනා, සංඛාර, විජ්‍යාල තොමැති යමක්  
තරාගත සේ සලකන්නොහි ද?

නැත, ස්වාමීනි,

දැන් අනුරාධයෙනි! තරාගතයන් මේ දිවියෙහි දක්නට  
තො ලැබෙන බැවින් ඔබට යෝගා වන්නේ මෙසේ කීම යි.  
මේ උත්තරීතර ආයතියන් වහන්සේ පෙන්වා දී ඇත්තා වූ ද  
පැහැදිලි කළා වූ ද යෝජනා සතරක් ඇත්තේ ය.

- 1 තරාගත තෙමේ පිරිනිවතින් පසු පවතී.
- 2 „ „ „ පසුව තො පවතී.
- 3 „ „ „ පවතින නමුත් පිරිනිවතින් පසු  
තො පවතී.
- 4 „ „ „ පිරිනිවතින් පසු පවතින්නේ ද  
තො පවතින්නේ ද වේ.

නැත, ස්වාමීනි,

යහපති, අනුරාධයෙනි! පෙරදීන් අදත් මා පෙන්වා දී  
පැහැදිලි කර ඇති සතාය (ධමිය) නම් දක හා දුක්ඛ නිරෝධය  
වේ.

ඩුඩු රුන් හා අනුරාධ තෙරුන් අතර වූ ඉහත සඳහන්  
දේ බස බොහෝ දෙනෙකුට අසතුවූ දෙක වී ඇත. මක්නිසාද-  
යන්? එය මිනිසුන් ගේ විමුෂුම තුවණ සැහීමකට පත්  
තො කරන්නකි. ධමිය එක් අයුරකින් විත්තවේය හා දැනායට  
තාප්තියක් තො දෙයි. ධමිය මිනිසාට අවබෝධ කර ගැනීමට  
අතිශය දුෂ්කර එකක් ද වෙයි. පූජී ලෙස අවබෝධ කළ  
හැක්කේ බුද්ධියෙනි. බුද්ධත්වය යනු ග්‍රෑෂ්ය ධමි විනයේ  
පත් කළ හැකි බුද්ධවරුන් ලෙව දුර්ලභවන්නේ එ බැවිනි.

## බුඩ අනුපාජ්තිකයා

බුදු බව උසස්තම සාධනයකි.

බුදු රජුන් අනුපාජ්තිකයකු පත් නො කෙලේ මන්දැයි බොහෝ දෙනා ප්‍රග්න කරති. සර්ඝතාඳනයට පත් උත්තමයකු ගේ තැනා ගැනීමට කෙනෙකු පත් කළ නො හැකිද? ප්‍රාදායන් ම ලභාවිය යුතු බුද්ධත්වය සාධනයන් අතුරෙන් උව්‍යවතම වූවකි. එය මානව වර්ගයා ගේ මුදුන් මල් කඩ ය. මේ අතුශ්‍යත්තර තත්ත්වය අයත් කර ගැනීම් වස් කෙනෙකු ලග නිවිය යුතු සුදුසු කම් අතර ආත්ම ප්‍රහුණුව-ආත්ම දමනය-හිඡ්ට පසුතලය-සුපිරි ඇනාය හා සත්වයා කෙරෙහි පතළ අපරිමිත කරුණාව ප්‍රධාන වේ. එබැවින් පුද්ගලයා තෙමේ ම සුදුසු කම් ලබා ගත යුතු වන්නේ ය. නීඩුනාක් වශයෙන් වෙද්‍ය වරයකුට තම ප්‍රත්‍යාය වෙද්‍යවරයකු ලබා ගත යුතු සුදුසු කම් ලබා නොමැති නම් වෙද්‍යවරයකු සේ පත් කළ නො හැකි ය. නීතිඥයකුට වූව ද නීතිය පිළිබඳ සුදුසු කම් නො ලැබුවකු නීතිඥ තනතුරට පත් කළ නො හැකි ය. විද්‍යාජයකුට වූව ද වෙනත් අයකු විද්‍යාජයකු ලෙස පත් කළ හැකිකේ එම පුද්ගලයා විද්‍යාජයකු සතු විය යුතු දැනුම ඇතොත් පමණි.

ල් නිසා බුදුපූ අනුපාජ්තිකයකු පත් නො කළහ. එසේ කළ ද ඔහුට බුද්ධවරයකු සතු ග්‍රණාග නොමැති වූ විට බුද්ධ අධිකාරය නො මතා විධියට යොදයි. ජනතාව මූලා කරයි. ආගමික අධිකාරය පවත්වා ගත යුත්තේ පැහැදිලි සිතක් ඇති යොගා අවබෝධයක් හා සර්ව සම්පූණ ප්‍රවිත් ජීවිතයක් ගෙන යන පුද්ගලයකු විසිනි. ලොකික උජ සත්කාර හා බල ලොහි පුද්ගලයනට හෝ ලොකික සිතින් යුතු ඉන්දියයන් පින විමේ දසයන් බවට පත් වූවන් ධම් අධිකාරය නො පැවත් විය යුතු ය. එසේ නොවූවහොත් ආගමක ඇති සත්‍යය, ස්වාධීනත්වය හා ප්‍රජනීයත්වය කෙලෙසෙන්නේ ය.

## අනාගත බුදුවරයා

මම මේ ලොවට පහළ වූ ප්‍රථම බුදුවරයා නොවෙමි. එසේ ම අන්තිමයා ද නො වෙමි. පුරුවයෙහි මෙලොව පහළ වූ බොහෝ බුදුවරයන් ඇතේ. යථා කාලයේ දී මේ සංසාර වතුයෙන් ද වෙනත් බුදුවරයෙක් පහළ වන්නේ ය.”

බුදු රඳන් පිරිනිවන් පැම්ව ප්‍රංවත් ම අනාද තෙරුන් ඇතුළ බොහෝ ග්‍රාවකයෝ වැළපුනා හ. බුදුහු ඔවුන් අමතා මෙසේ කිහි. ආනන්දයෙනි, පමා නො වන්න, නො හඩින්න. සියල්ල අනිත්‍ය ස්වභාව කොට ඇති බැවින් අභාවයට යන බැවි මම ඔබට කල් තියා කියා දී ඇතේ. අප ඇසුරු කරන ප්‍රිය වූ සියලු දෙයින් අප වෙන් විය යුතු ය. මමත්වය ගැන මෙනෙහි කරන්නා අනුවණයෙකි. තුවණුන්නා මමත්වය ගොඩ නැගිය හැකි බිමක් නො දක්නේ ය. ඒ අනුව තුවණුන්නාට ලෝකය පිළිබඳ නිවැරදි සංකල්පනා පහළ වන්නේ ය. සියලු සංස්කාර යන් යළි දියවී යන බව තිරණය කරන්නේ ය. එහන් ධම්‍ය නිරතුරුව පවත්නේ ය. බුදුහු තව දුරටත් මෙසේ කිහි. විශිෂ්ට ධම්‍ය ගිරිරයක් පවතින්දී මේ ගිරිරය කුමක් නිසා ආරක්ෂා කළ යුතු ද? මම තිරණාත්මක විමි. මගේ පරමාර්ථය ඉටු කෙළෙමි. මා වෙත පැවරුණු කායනීයෙහි යොදානෙමි.

ଆනන්දයෙනි! ඔබ ගේ ප්‍රයත්නයෙහි පමා නොවන්න. ඔබ ද නොපමාව සියලු බැඳීම්වලින් මිදෙනු ඇතේ. සියලු රසාස්වාදයෙන් මිල්‍යාවත් හා අවිද්‍යාවත් මිදෙනු ඇතේ. කළුඟ මැඩ ගනිමින් ආනන්ද තිමි මෙසේ කියේ ය. “ඔබ වහන්සේ ගිය කළ අපට ධම්‍ය කවුරු කියා දෙන් ද? බුදුන් වහන්සේ ගේ අවවාදය වූයේ මගේ ධම්‍ය ගුරුවරයා ගෙස සැලකීමට යි.”

බුදුරජාණන් වහන්සේ යළින් මෙසේ ද පැවසු සේක. මේ ලොව පහළ වූ ප්‍රථම බුදුවරයා මම නොවෙමි. අන්තිමයා ද මම නො වෙමි. යථා කාලයේ දී මේ ලොව වෙනත් බුදුවරයෙක් පහළ වන්නේ ය. සේ සරවජ්‍යතාඡ්‍යනයන් යුත්ත ය.

ප්‍රජාවන්ත ය. විශ්වය මැනාවින් දන්නේ ය: මිනිසුන් අතර අසම්සුම ය. ගෙවියනට භා මිනිසුනට ගාස්තාය. උන්වහන්සේ ද ඔබට සනාතනික සත්‍යය මා ඉගැන් වූ පරිදි ම හෙලිදරවු කරන සේක. උන්වහන්සේ ද ආගමික ජීවිතයක් ප්‍රකාශ කරන සේක. එය ද මා විසින් ප්‍රකාශිත ජීවිතයට භාත් පසින් සම වූ පුණ්‍යත්වයෙන් භා ප්‍රවිත්තත්වයෙන් යුත්ත වූවකි. අපි කෙසේ උන් වහන්සේ දැන ගන්නෙමුදුයි ආනන්ද තෙරුන් විමුෂ විට බුදුන් වහන්සේ ගේ පිළිතුරු මෙසේ විය. උන් වහන්සේ මෙමත්‍ය නම් වෙයි. එහි අරුත කරුණාවන් හිතවත් බවත් ය.

බොඳුධින් විශ්වාස කරන්නේ දැනට පින් දහම් කරමින් ආගමානුකූල ජීවිත ගත කරන්නවුන් මිය පරලොව ගොස් යළි මිනිසුන් ලෙසින් මෙමත්‍ය බුදුන් ද්වය ඉපදී ගොතම බුදුන් දක්වා ලු නිරවාණය ම ලැබිය හැක්කවුන් බව ය. ඒ අනුව උන්වහන්සේ ගේ ධෝම් දේශකන්වයෙන් විමුක්තිය ලබා ගන්නේ ය. උන්වහන්සේ ගේ ධෝම් ඇත්ත අනාගතයේ සියලු දෙනා ගේ බලාපොරොත්තුව දි. ඒ කෙසේ වෙතත් බුදු දහම් අනුව ආගමික බැතිමතුනට නිවන් සුවය බුදුවරයකු පහළ වුවත් තොවුවත් කවර අවස්ථාවකදී වූව ද ලබාගත හැකි වන්නේ ඒ සඳහා යථාර්ථවාදීව ක්‍රියාකාරී වූහෙළාත් පමණි.

“යම්තාක් කල් මා ගේ ග්‍රාවකයෝ ප්‍රවිත්ත ආගමික ජීවිතයක් ගත කෙරෙන් ද ඒ තාක් කල් රහතුන් ගේ හිඟයක් තො වන්නේ ය.”

—මහාපරිනිරවාණ සුත්‍රය—

# 4

## අකාලික බුඩ ධමීය

සිංහ නාදය

බුදු රජාණන් වහන්සේට සවන් දීමෙන් පසු බොහෝ දෙනා තමන් ගේ ආගමානුකූල පිවිතය පිළිබඳ ව කළින් දුරු වැරදි මත අත්හරින්නට පටන් ගනිති.

බුද්ධාගම විවිධ පොරුෂයන් ඇති පුද්ගලයන් ඇද ගන්නා අලංකාර පැති සමුහයකින් යුත් මැණිකක් බැඳු ය. සත්‍යය සෞයන්නන් ගේ (ධමිකාමීන් ගේ) අවබෝධය හා ආධ්‍යාත්මික පරිනාත හාවය පිළිබඳ විවිධ මට්ටම අනුව එලදායී වන තුම හා ප්‍රවේශවීම් අත්හද බලන ලද මුහුණක් ඇති මැණිකකි. බුද්ධ ධර්මය වනාහී මිනිස් ලොව දුක නැති කිරීමේ මාරුගය සෞයා ගැනීමට දිරිස කාලයක් තිස්සේ කරුණා හරින ආයුර් රාජකුමාරයකු ගේ අති ප්‍රබල පරිශ්ඨයක විශිෂ්ට ප්‍රතිඵලයකි. සියලු සැප සම්පත් යය ඉසුරු නො අව්‍යව තිබුණ ද ඒ සියලුල හේ ප්‍රතිශ්ඨාප කෙලේ ය. සිය කුමැත්තේන් ම ධමීය සෞයා යුමේ අති දුෂ්කර ගමන ආරම්භ කෙලේ ය. ලොකික ජීවිතයේ රෝගී හාවය හා බැඳුන දුක හා අප්‍රසන්නතාව සුව කළහැකි පරම ඩාජධය සෙවීමට ය, ඔහු මේ දුෂ්කර ගමන ගියේ. ඔහු නැමුරු වුයේ දුක් සමනය කිරීමට ය. විසඳුමක් සෙවී මට ය. ඔහු ගේ දිරිස සෞයා යුමේ දී දෙවියන් ගේ මග පෙන්වීම හෝ අතිතයේ විලාභිතාවන් වූ සාම්ප්‍රදයික ඇදායීම වලට යොමුවීම ගැන හෝ විශ්වාසය තැබීමක් නො කළේ ය.

මෙ ලොව දුක නැති කිරීමේ උදෙස්ගීමන් ප්‍රාරථනයන්, ඒ පිළිබඳ දේ දැක් කරුණාහරින හදවතන්, අසීමිත සහනයිලින්වයන්, ස්ථීර අධිෂ්ථානයන්, අවංක පරමාරථයන් මුල් වීමෙන්

මෙහෙයවනු ලදී. උන්වහන්සේ විවෘත මනසකින් යුක්තව ගැඹුරු ගවේෂණයක යෝදුණු තේක්. සාමුරුදු දූෂ්ඨකර ත්‍රියාවකින් පසු නියම මගට සම්පූර්ණ සම්බේදිපද ප්‍රාථ්‍මක වූ හ. උන්වහන්සේ ගේ ඉගුනුවීම බුදු සමය නමින් හැඳින් වෙයි. බුදු රඳු වරක් මෙසේ වූල හ.

“මහණෙනි! සිවුපාවුන් ගේ රජ සේ සැලකෙන සිංහයා සවස් යාමයෙහි තම ග්‍රහාවෙන් පිටත පැමිණ ඇහ මැලි හැර සතර දිගාවට ම හැරී සම්භ්‍යණයක් කොට තෙවරක් සිංහ නාද කරන්නේ ය.

අනතුරුව ගොදුරු සෞයා හෙමින් සිරුවේ පා නගන්නේ ය. මහණෙනි! ඒ සිංහනාදය ඇපුණු සියලු සත්වයේ බියවෙති. තිශ්චසෙනි. වෙවිලති. ගල්වල සිටින්නේ ගල්වලටත්, ජලයේ සිටින්නේ ජලය තුළටත්, වනයේ සිටින්නේ වනය තුළටත්, පක්ෂීනු අහස් කුසටත් වදිති. රජදරුවන් ගේ ඇත්තු වුව ද බැඳ තිබු සවිමත් බැඳුම් කඩා බිඳ ගෙන මල මූත්‍ර පෙරමින් ඒ මේ අත් දුවති. සිවුපාවුන් අතර සිංහයා ගේ බල පරානුමය එසේ ය.

“මහණෙනි, බුදුවරයකු ලොව පහළ වූ විට ද එසේ ම ය. රහන් එලයට පත් පැරුම් පුරා බුද්ධත්වය ලබාගත් ධම් විනයෙහි අග්‍ර වූ, ලෝක විද්‍යා, පුරිස දම්ම සාරථී වූ, දෙවි මිනිසුනට ගාස්තා වූ භාග්‍යවන් බුදු වරයකු වූ නිසා ය. කවර දෙවියෙක් හෝ වේවා, තරාගතයන් වහන්සේ ගේ ධම්ය ඇසෙන් ම බියෙන් ඇලලී ගොස් මෙසේ කියනු ඇත. මෙතෙක් නිත්‍යයයි සිතා සිටි අපි අනිත්‍ය වෙමු. ස්ථීර සාරයයි සිතු අපි අස්ථීර වෙමු. සද කාලික නො වෙමු. අපි අනිත්‍ය අස්ථීර අසාර තාවකාලීක ආත්මයෙන් සැදුණෙක් වෙමු.. තරා-ගතයේ ම මෙ ලොව දෙවි මිනිසුනට වඩා බලවත් වෙති” යනු යි.

## ඩුදු සමය නම් කුමක් ද?

ඩුදු සමය අන් කිසිවක් නොව ආයෝ සත්‍යය යි.

ඩුදු සමය කුමක් ද? යන ප්‍රශ්නය ඩුදු සමය දරුණනයක් ද? ආගමක් ද? මිනිස් ජීවිතය හැඩා ගස්වන මාරුගයක් ද? යනු විමසන බොහෝ අයට ප්‍රහේලිකාවකි. එයට සරල පිළිතුර වශයෙන් දිය හැකිකේ ඉහත සඳහන් තෙවරුගයෙන් එක් වර්ගයකට පහසුවෙන් ඇතුළත් නො කළ හැකි තරම ඩුදු සමය පෘථිවි භා ගම්හිර බව යි. ඇත්ත වශයෙන් ම ඩුදු සමය දරුණනයට ද, ආගමට ද, මිනිස් ජීවිතය හැඩා ගස්වන මාරුගයට ද ඇතුළත් වේයි. එහෙන් ඩුදු සමය ඒ තෙවරුගය ම අධිබවා යන්නාකි.

ඩුදු සමයට ද ඇති වර්ගී කරණයක් හෝ අඩයාලමක් වෙතොත් එය ඉදිරිපත් කර ඇති කරුණු අනුව මිනිසුනට වටහා ගැනීමට හැකිවන සේ දෙනු ලැබූ දන්වීම පුවරු වැනිය. ඩුදු සමය බෙහෙන් සැලකීම සමාන කළහොත් අපට පැහැදිලි වන්නේ ඔපු හලේ ලේඛල් වලින් කිසිදු පුද්ගලයකු ගේ ලෙඛික් පුව කළ නො හැකි බව යි. ඔෂ්ඨය ත්‍රියාකාරී නම් ලේඛල් ගැන තැකීමක් නො වුවන් එම බෙහෙන් ගැනීමෙන් පුවත් විය හැකිය. නාම පුවරුව ඔෂ්ඨයේ ලේඛලයක් පමණි. ඩුදුරුන් ගේ ධ්‍රීය එමදී වීමට නම් භාවිත කළ යුතු ය. නාම පුවරු නොහොත් ලේඛල් ගැන තැකීමක් අවශ්‍ය නො වේ. ඩුදු සමය එක්තරා වර්ගයකට සීමා, කිරීමට හෝ නම් කිරීමට තැන් නො කළ යුතු ය. විවිධ ප්‍රදේශවල නොයෙක් කාලවල විසු විවිධ පුද්ගලයන් ඩුදු සමයට නොයෙක් අර්ථකථනයන් ද ලේඛලද ද ඇත. ඇත්මකුට ඩුදු සමය අදාළත ව්‍යවහාරයන් හෙවත් ප්‍රජාණුවීම සමුද්‍යයක් ලෙස පෙනුනා විය හැකිය. වෙනත් කොටසකට ඩුදු සමය ලොකික ලාභ සත්කාර ලැබිය හැකි පහසු ලේඛලයක් විය හැකිය. තවත් පිරිසකට එය පැරණි විලාපිතාවකි. තවත් සමුහයකට ඩුදු සමය විද්‍යාර්ථීන් ගේ එක්තරා සිනිවිලි ප්‍රධික්තියක් සේ හැඳිනා. තවත් අයට එය විද්‍යාත්මක අනාවරණයකි. සැදුහැවත් බෙඳීද

බැතිමත්තුනට බුදු සමය තම් පූරණ ජීවිතය බඳු ය. තමාහට ආසන්න වූ ද ප්‍රිය වූ ද සියල්ල සපුරා ගැනීමක් ය.

අැතුම් විද්‍යාර්ථීන් බුදු සමය දකින්නේ ඉන්දියානු පරිසරයේ නිපැයුමක් ලෙස ය. නැතහොත් ඉන්දියානු ආගමික ඉගැන්වීමක එක්තරා අතුරු වර්ධනයක් ලෙස ය. බුදු සමය අන් කිසිවක් නොව ආයෝ සත්‍යය යි. යථාරථයට බුද්ධිමත් ප්‍රවේශනය යි. ඩුදු ප්‍රජාව මෙහෙයවා තරකයෙන් පමණක් ලබා ගන්නක් නො වේ. වින්ත පාරිගුද්ධියෙන් හා වින්ත සංවර්ධනයෙන් ලබා ගන්නකි. විද්‍යානුකුල ආකල්පය පිළිබිඳු කෙරෙන උන්වහන්සේ ගේ ස්ථීර සාර වූ ප්‍රජා මහිමය මෙතෙක් පහළ වූ ආගමික ආචාර්යෝවරුන් අතර නිරව්‍යෙෂ අසම සම අයෙක් කෙරෙනි. ඇන්ත වශයෙන් ම උසස් මට්ටමේ ප්‍රජාවන්ත විමහිමි හා සව්‍යවරිත ප්‍රයත්තයන් ද ධීමාලෝකය එද ඉන්දියාවේ පැවැති අන්ධකාරයේ අතුරු දැන්වීම්වලින් යලි පැන නැගීමට ප්‍රධාන වශයෙන් හේතු වූ කරුණු ය. අවුරුදු දහස් ගණනක් තුළ සිදු වූ ආගමික හා දරුණතික සංවර්ධනය නිසා ඉන්දියාවට හිමිව ඇන්නේ දහම් බිජුවට වැඩිහිටි හැකි විශිෂ්ට පරිසරයකි.

එකී පරිසරය අදහස් හා විශිෂ්ටාදරුවලින් සපිරුණු සාරවත් නියි සහිත සාරවත් පසින් යුතු බිමකි. ග්‍රීසිය, විනය, රීජිජ්තුව හා බැවිලෝනියාව තම වින්තනයන් ගෙන් කෙතරම් උසස් වුව ද දරුණතය අතින් ඉන්දියාවට සමාන තත්ත්වයක් ලබා ගත නො හැකි වූයේ ඉන්දියාවේ වනගතව කඟ හෙල් ආශ්‍රිතව විසු දරුණතිකයන් නිසා ය. සම්බෝධ ප්‍රාථ්‍යාග්‍රහණ නමැති බිජුවට ඇත තෙත් බිමක සිට සුලහින් ව්‍යාප්ත වූවාක් සේ නැතහොත් අනන්ත අප්‍රමාණ දුර බැහුර විශ්වයේ පිහිටි සක්වලකින් පැමිණියා සේ එම බුඩ්ව බිජය පැළවීමෙන් මතා සේ වැඩි මක් ඉන්දියාවේ ර්සාන දිග කොනක සිදු විය. මේ බුඩන්වය නමැති බිජය සුළු ලෙස වැඩි ප්‍රකාශ වූයේ ගෞතම බුදුන් නමැති මිනිස් අත් දකීම තුළිනි. බුදු සමයට උල්පත වනුයේ ඒ අත් දකීම යි. එය බුඩන්වය යි. බුදු වීමෙන් ලද අත් දකීම මගින් බුදු රඳුන් තම ධීම් දේශනාව ඇරඹියේ ඇදහිලි පිළිබඳ අනන්තයන් හෝ ආශ්වරය සිද්ධීන් පදනම් කොට

තො‍වා වේ. විශ්ව සාහිත්‍යයක් ලෙස ලෝකයාට දෙන ලද්දේදේ වලංගු වූ ද, සර්වතොහැඟු වූ ද අත් දැකීම් මගිනි. එම නිසා බුදු සමයේ නියම අර්ථපිළිමනය ආයෝ සත්‍යය යනු යි. බුදු රජුන් ධම් තායායන් දේශනා කෙලෙළ් නැත. තම අවබෝධය මත පිහිටි ප්‍රායෝගික මූල ධම් අනුව ධම්ය දේශනා කරන ලදී. එනම් බුඩ්වය ලැබීම හා සත්‍යය සෞයා ගැනීම මත ය. අවුරුදු 2500 ව පෙර ගොනම බුඩ් නමැති සත්‍ය ප්‍රතිමූලිත්‍ය මත බුදු සමය ඇරුණි. බුදු රජුන් තම ධම් ධම්ය ඉදිරිපත් කෙලේ ආත්ම සංකල්පය මිනිසා තුළ යස්ස්කාම් බව දියුණු කොට ඉන්දියයන් පිනවීමේ සදකාලික ජීවිතයක් මැවීමට තො‍වා වේ. අතිශයින් ම අජේෂ්ඨව වූයේ ලොකික ජීවිතයේ නිසරුකම මතුකොට විමුක්තිය සඳහා වූ තමා විසින් ම සෞයාගත් ප්‍රායෝගික මාර්ගය පෙන්වා දීමටය

බුදු රජුන් ගේ මුල් දේශනාව මගින් ජීවිතයේ සැබු තත්ත්ව ද ලෝක ස්වභාවය ද එමදරව් විය. කෙසේ වෙතත් බුඩ් වවතාය හෙවත් උන්වහන්සේ ගේ ගේ මුල් දේශනාත් උන්වහන්සේ ගේ ධම්ය මත සංවර්ධනය වූ බුදු සමයන් යන දෙක අතර විශේෂත්වයක් දක්නට ඇතේ. බුදුන් ගේ ධම් දේශනා බුදු සමය ඇරුණුවා පමණක් තො‍වා සම්පූජ්‍ය ශිෂ්ටවාරයක් මල් පල ගැන්මට සකස් කිරීමක් ද විය. ඒ ධර්මය විවිධ ජාතීන් හා සංස්කෘතීන් ශිෂ්ටත්වයට පත් කිරීමේ ප්‍රබල බල වෙශයක් ද වූ බැව් ඉතිහාසයේ දක්වේ. ඇත්තා වශයෙන් ම බොඩි ශිෂ්ටවාරය ලෝකයේ දන සිටින ප්‍රබලතම ශිෂ්ටවාරය යි. උන්නතිය පිළිබඳ පූම් සහගත ඉතිහාසයක් සාහිත්‍ය කළා, දරුණ, මතෙන් විද්‍යා, ආචාර ධර්ම, ගෘහ නීරමාණ ශිල්ප හා සංස්කෘතීක ශේෂත්වල දක්වා ඇතේ.

බුදු සමය පිළිගත් ජාතීන් අතර අප්‍රමාණ සාමාජික හා අධ්‍යාපන ආයතන ඉතිහාසය පුරා ඇතිවිණි. සුහදතාව හා සහෝදරත්වය නමැති රන් අකුරෙන් බුදු සමයේ ඉතිහාසය ලියවේ ඇතේ. ආගමික අදහිල හා ව්‍යවහාරයන් තාර්කික වූ ද විද්‍යානුකුල වූ ද ප්‍රායෝගික වූ ද නියම ආගමික ජීවන මාර්ගයක් සේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා උපයෝගි කර ගැනීමට

පටන් ගන්නේ ආගම හා එළිතය යන්නෙහි අදහස හා පරමාන්තීය පැහැදිලි වන සේ දහම දෙයිමෙන් අනුරූප ය.

## ශිෂ්වාචාරය කොරේසි බුදු සමයේ බලපෑම

වර්තමාන ලෝකයෙහි බුදු සමය ආචාර ශිල්ධ බලවේගයක් ලෙස පවතියි. බුදු සමය ආත්ම විශ්වාසය හා ස්වකීය වගකීම ප්‍රබෝධ කරයි. එයේ ප්‍රමුඛ වූ මනුෂ්‍යයේ අන්තර්යහ. බුදු සමය ආධ්‍යාත්මික ප්‍රගතිය වර්ධනය කරන්නේ මිනිසුන් ගේ වින්තන හැකියාවන් ආශ්‍රිතව ය. පමු ජාතික අභ්‍යන්තරය හෝ ආගමික උන්මාදයෙන් මිදුණු සහනයිලිත්වය මිනිසුන් තුළ ජනිත කරවීමෙන් නො දැමුනුවුන් තැන්පත් බවට පත් කොරයි. පැහැදිලිව කියනොත් බුදු සමය මිනිසුනට උගන් වන්නේ තම තමන් ගේ ඉරණම රඳා පවතින්නේ තමන් අත ම බව ය. ඒ අනුව මිනිසුන් තුළ ස්වයා විශ්වාසය තැබීමේ තැන්හොත් ස්වයා පෝෂණය පිළිබඳ හැඳිමක් ද ඇති කරයි. තම ගක්තින් සාචධානය කර ගැනීම හා තම අන්තර් දැනාය වැඩිම අනුව අපේක්ෂිත උසස් තම ජයග්‍රහණය ලහා කර ගැනීමේ හැකියාව ඇති ආයතන ඇත්තේ තමා තුළ ම බැවි පෙන්වා දෙයි.

අවුරුදු දෙදහසකට වැඩි තරම් කාලයක් මුරිල්ලෙහි බුදු සමය මිනිස් වර්ගයා ගේ තුනෙන් එක් කොටසකට පමණ ආධ්‍යාත්මික අවශ්‍යතා සන්තරපණය කරන ලද්දේ බුදු සමය යි. අද ද බුදු සමය පිළිබඳ අහිරුවිය එද මෙන් ම ගක්තිමත් ව පවතී. තාප්තිමත් නොකළ හැකි අවශ්‍යතා හා ආශාවන්ට කැප වී සිටිමේ තත්ත්වයට වඩා ඉහළ සිනිජය රේඛාවක් කොරහි මානව ප්‍රයත්තයන් උසස් කළ හැකි සම්පත් නිධින් අතර වැදගත් තැනක් බුදු සමයට හිමි වෙයි. ඉතා පුරුෂ ලෙස විහිදී යන පයනීය ලෝක පථයකින් යුතු බුදුරුදුන් ගේ ජීවන දර්ශනයට තම වින්තනයේ මෙන් ම අනුන් ගේ වින්තනයේන් කොළවරට ගොස් විඩාපත් වී සිටින සෙසු විද්‍යාර්ථීන් ද ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ඇත්තේ ය. කොසේ

වතු දු බුදුරජාණන් වහන්සේ ගේ දරුණනයේ එලය දැනීම හරඖයකට හෝ විභාවට පත් විද්‍යාර්ථීන් ගේ විවේකාගාරයකට වඩා පූංඩිත ය. මුදිත ය.

බුදු සමය වෙත ඇදී යන්නේ එහි ඇති යථාන්ත්‍රිවාදී බව නිසයි. එමෙන් ම ජීවිතය එය හා ලෝකය පිළිබඳ සත්‍යවාදී දරුණනයක් ඉදිරිපත් කරයි. එය මෝඩියන් ගේ පාරාදියෝක ජීවන්වීම සඳහා මිනිසුන් නොපොළඹවයි. මිනිසුන් බිඟ වැද්‍යමට හෝ පිඩිනායට පත් කිරීමට අනෙකුවිධ මනාකල්පිත බිඟ ගැන්වීම හෝ වෝද්‍යාහෝ ඉදිරිපත් නොකරයි. බුදුසමය නිවරද ලෙසන් වාස්තවික ලෙසන් අපි කවුරුදී? අප අපට ලෝකය කෙබලු දු?යි කියා දෙන අතර පූංඩි විමුක්තිය සඳහා ද සාමය සංඛ්‍යාව හා සතුව සඳහා ද මාරුගය අපට පෙන්වා දෙයි.

ආගම විසින් උගන්වන ලද හැසිරීම් සම්මතයට එරෙහිව අද මිනිසුන් ප්‍රතිතියා දැක්වීමෙන් වැළැක්වීමට නම් බුදු සමය අතිගය එලදායී වාහකයක් වේ. බුදු සමය යනු මානව වාර්ගික ආගමිකි. එහි ආරම්භකයා ආශ්‍යවයිවත් මනුෂ්‍යයෙකි. හෙතෙම තම සමය ගොඩනැහිමේ දී කිසිදු දේව බැල්මක් හෝ එවන් එවන් කිසිදු මැදිහත් වීමක් නො ලද්දේ ය. අද මිනිසා ජීවන් වන්නේ විශ්වයේ සියලු ද්‍රව්‍යයන් පාලනය කිරීමට සමත්වීමේ බර උසුලමිනි. මිනිසා ආපසු හැරි බලා මෙතෙක් ස්වභාව ධර්මයේ සංලක්ෂණය හා තම ආත්මය පාලනය කිරීම පිළිබඳව ගණන් ගැනීමක් කිරීමට කුමති විය හැකි ය. එවන් සෝඩියක දී වර්තමාන මිනිසාට තමා මුහුණ පැශීමාරහිත ගැටළු හා සැකයනට පිළිතුරු බුදු සමය තුළින් ලැබෙනු ඇත. අද බුදු අභ්‍යන්තර බවහිර ලෝකයේ තද ඉල්ලුමක් පවත්නේ මන් ද? එයට අන්තරයක් නැත. එය ස්වයං විශ්වාසය හා බැඳුණු අනායන් කෙරේ වූ ඉවසීම අවධාරණය කෙරෙයි. වර්තමාන විද්‍යානුකූල සොයා ගැනීම් මිනිසා ගේ වර්ධනය පරමාර්ථය වී නම් එවා වැළඳ ගනියි. බුදු සමය මිනිසා පෙන්නුම් කරන්නේ තම වර්තමාන ජීවිතය නිර්මාණය කර ගන්නාකු ලෙස ය. තම ඉරණම සම්පිණියනා කරන එක ම තැනැන්තා ලෙස ය. බුදු සමයේ නියම ස්වභාවය එය යි. බුදු රඳුන් ගේ සාමය හා කරුණාව නමැති පණ්ඩිය සියලු

දිසාවනට විකිරණය වූවකි. කෝට් ගණන් පුද්ගලයෝ එහි ආභාසය ලබා ගත්හ. කැමැත්තෙන් ම නව ආගමික ජීවනයක් ලෙස නොවළහා භාර ගත්හ.

## මානව සමාජයට බුදු දේශමින් ලැබුණු සේවාව

ආගමක් වශයෙන් මිනිසා ගේ බලාපොරොත්තු භා ප්‍රාරුථනයන් සඳහා බුදු සමයෙන් මනා සේවාවක් සැලැසිණි. එය සමාජ සන්තතිය තුළ පැසසිය යුතු ජීවන මාරුගයක් වර්ධනය කෙලේ ය. සාමය භා තෘප්තිමත් භාවය උදෙසා වූ ප්‍රයත්තයන්හි සමාජයිය ජීවයක් ආරෝපණය කෙලේ ය. එ බැවින් බුදු සමය මානව ගුහ සාධනයේ ඉදිරි එලය බවට පත් විය.

දේශපාලනයේ දී පවා බොහෝ අවස්ථාවල ලේඛන ගත වූයේ සාධාරණත්වය ප්‍රජාතාන්ත්‍රික ක්‍රියා පිළිවෙත, සරල වාරිතු, පුරුෂාරථ, අර්ථවත් ලෙසින් එලි දක්වන්නාක් ලෙස ය. පෙරදිග සංස්කෘතින්ට අකලාක රසයක් ගැන් වූ බුද්ධම මිනිසුන් භාරත් ආකාරය අනුව සියුම් ආචාර ධර්ම පිළිබඳ සරල ආකල්ප මිනිසුන් තුළ ඇති කෙලේ ය. කිසියම් ප්‍රමාණයකට බුදු සමය වැළඳ ගත් බොහෝ අය බුදු සමයන් වූ අසිමිත විශවාස තාවන් කළාවට භා සාහිත්‍යමය වූ සේවාවන් ගෙන් වැසි ඇතැයි සිතති. එහෙන් බුදු සමයේ ප්‍රබල ම විහාරානාව රදි ඇත්තේ නව පණ ගැන්මීමක් අවශ්‍ය නො වන්නා වූ එහි ඇති තාරකිකත්වය මත ය. තර්කනය බොහෝ අය ගේ දෙම්නාසට හේතු වන සේ යටපත් කරනු ලැබුව ද මිනිසාට අයන් වූවකි.

බුදු දහමේ අවශ්‍ය මූලික වටිනාකම් තවමත් බොහෝ දෙනෙනුට තේරුම් ගත නො භැකි වී ඇතේ. බුදු සමයේ සාරවත් ඉගැන්වීම වෙනත් ආවරණයන් ගෙන් වැසි තිබේ. එය සිදුවන්නේ අවිනිශ්චිත හෝ කඩින් කඩ හෝ එලිදරව විම් මගින් නො වේ. එ මෙන් ම ලොකික හෝ දේව අධිකාරි යක මෙහෙය වීමෙන් හෝ නො වේ. බුදු සමය නවීකරණය සඳහා වූ බිජුවට තමාතුළ ම තමා විසින් ම ගෙන යන්නේ ය. මානව සංඛ්‍යාතියේ සමාජ භා ආධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා වූදු රඳුන් ගෙන් ලත් ආභාසය කොතරම් වැදගත් ද යනු කිවහාත්

ලන් වහන්සේ ගේ සයුහම් පණිව්‍යය ලෝකයේ බොහෝ රටවල ශිපුයෙන් පැතිරි ගියේ ය. ඒ නිසා පෙර නො වූ විරු බැතිමත් බවක් ද සුහදතාවක් හා ආදරයක් ද මිනිශුන් තුළින් දිනාගත හැකි විය.

### අවසාන සත්‍යය

අවසාන සත්‍යය සොයා ගත හැක්කේ බුදු දහම තුළිනි.

බුදු සමය දෙවරුගයක සත්‍යයන් හැඳුනා ගෙන ඇත. ඉන් එකක් ගතානුගතිකව දානුමාන වන සත්‍යයයි. සම්මුති සත්‍යය යයි. අතික පරම අවසාන සත්‍යයයි. පරමාණ්ඩී සත්‍යයයි. අවසාන පරම සත්‍යාච බොධියාවනානුයොහිව ලබා ගන්නාකි. නායාය කරණයෙන් හෝ අනුමානයෙන් හෝ සිතා බැලීමක් නො වේ. බුදු රඟන් ගේ ධ්‍යුම් ලෝකය පිළිබඳ අවසාන සත්‍යයයි. කෙසේ හෝ බුදු සමය සංවිධානය කළ හෝ ප්‍රකාශිත ආගමක් නොවේ. එය එවිතයේ අවසාන ස්වභාවය කෙබලදුයි යන ප්‍රයුෂනායට යොදු ගත හැකි ගුඩ වේද්‍යාත්මක ගවේශනය පිළිබඳ කදිම නිද පුනාකි. මේ සත්‍යාත්මක ධ්‍යුම් බුදුන් විසින් ම අතාවරණය කරන ලද්දකි. කිසිදු දිව්‍යමය බලයකින් ලැබූ ආධාරයක් එහි නොමැත. ධර්මයේ මූලිකාංග වෙනස් නොකොට ඕනෑම ම ප්‍රබල අභියාගයකට මුහුණ දීමේ හැකියාවක් මේ ධර්මය සත්‍යව ඇත. වර්තමාන ලෝකයට සරිලන පරිදි කිසියම් ආගමක මූලික ඉගැන්වීම වෙනස් කිරීමට හෝ සැකසීමට බලපෑමක් ඇත්තිවන්-නේ නම් එවැනි ආගමකට ස්ථීරසාර පදනමක් හෝ අවසාන සත්‍යයක් ඒ තුළ නොමැති බැවි කිව හැකි ය. වත්මන් ලොවෙහි පවත්නා අති ද්‍රූෂ්කර තක්‍යන් යටතේ ද බුදු සමයේ සත්‍යය රඳ පැවැතිය හැක්කේ ය.

ආගමික වූ ද සයුවාරාත්මක වූ ද පිළිවෙත් රකීම හා සැබු-දායාවක් තැනි කිසිදු පොදුගලික හෝ ලොකික ව්‍යවහාරයන් තැතෙහාත් පරිවයන් බුදු රජු ඉදිරිපත් නො කළහ. බුදු රඟනට එබුදු ව්‍යවහාරවල ආගමික වට්තාකමක් නො විය.

ඩුං රදුන් ඉගැන් වූ ධර්මයේත් බුදු සමයේ නාමයෙන් මහ-  
ජනයා අදහන ඇදහිලිවලත් කරන දේවලුත් අතර විශාල  
වෙනසක් ඇත. සෑම ආගමක් ම එහි නිරමාතාවරයා දේශීත  
ධීමිය පමණක් නොව එම ධර්මයේ මුල්හරය වටා ගොඩ  
නැගුණු පුද්පුරා විධි හා උත්සවයන් ගෙන් යුත්ත ය. මෙකි  
පුද් පිළිවෙන් හා විවිතා-ග එම ආගම පිළිගත් ජනතාව ගේ  
සාංස්කෘතික ව්‍යාපාරයන් ගෙන් හටගත් ඒවා ය. සාමාන්‍යයන්  
ප්‍රබල ආගම නිරමාපකයේ වත් පිළිවෙන් පිළිබඳව නිශ්චිත  
නීති රිති පණවා නැත. නාමුන් ඔවුනට පසුව පැමිණී ආගමික  
නායකයේ ආගම විධිමත් කිරීමට නියත වයෝගාලාවන් පිහිටු  
වා අනුගාමිකයනට ඒවා පිට පැන යුමට ඉඩ නො දුන්හ. බුදු  
සමයේ පවා ඩුං රදුන් හෝ උත්වහන්සේ ගේ පැරණි අනුගා-  
මිකයන් හෝ ගෙනා ගියා වූව්‍යවහාරයන්හිනුතහොත් ප්‍රායෝගික  
ක්‍රියාවන්හි බාහිර වෙනස් කම් දක්නට ඇත. සියවස් ගණනක්  
තුළ සිදු වූ සාංස්කෘතික හා පාරිසරික බලපෑම් නිසා බුරුමය,  
සියම, විඛිවය, ශ්‍රී ලංකාව හා ජපානය යන රටවල ඩුං සමය  
වෙනස් වී ඇත. නාමුන් එම ව්‍යාපාරයන් අතර එකිනොකෙහි  
ගැටීමක් නැත. මක්නිසාදයන්? ඩුං රජාණන් වහන්සේ උගන්වා  
ඇත්තේ සත්‍යය නොහොත් දීමිය නිරවශ්‍යෙන් ලෙස පවතින  
බවත් අදහන්නන් ගේ ඒවන තුම්යට අනුව ධර්මය පිළිබඳව  
කෙරෙන හොතික ප්‍රකාශන වෙනස් විය හැකි බවත් ය.

පරිනිරවාණයට අවුරුදු සියගණනකට පසුව උත්වහන්සේ  
ගේ ග්‍රාවකයේ තම ගාස්තාවරයා ගේ ඉගැන්වීම වටා ආගමක්  
සංවිධාන කළහ. එය සංවිධාන කරදීදී ඔවුනු වෙනාත් ඇදහිලි ද,  
සංකල්ප ද, විවිධ හාස්කම්ප, ගුඩ්ත්වය ද, නිමිති ගාස්තු ද, වර්ගී  
කරණයන් ද, යන්තු හා මන්තු ද, යාතිකාවන් ද ආදි වශයෙන්  
මුල් ඉගැන්වීම්වල නො වූ පුද් පුරා විධි අන්තර්ගත කළහ.  
මෙවැනි පිටස්තර ආගමික ඇදහිලි හා ව්‍යාපාරයන් ඉදිරිපත්  
කරනු ලැබූ අවධියේ දී බොහෝ අය මුල් දේශනාවල සඳහන්  
වට්නා ව්‍යාපාරයන් සංවර්ධනය කර ගැනීම පැහැර හැරියහ.

වැඩි අවධානයක් හා ප්‍රයත්නයක් යොමු වූයේ නපුරු  
ආවෙශයන් ගෙන් ස්වයං ආරක්ෂාව ලබා ගැනීමට යි. වාසනාව  
සමාධිය සොයා යුමට යි. තුම තුමයෙන් ජනයා මුල් ඉගැන්

වීම කෙරෙහි අහිරුවිය දැක්වීම අප්‍රි කිරීමටත් ග්‍රහ අපල වැනි අව්‍යාසනාවන්ත අවස්ථාවන්ගෙන් හා ලෙඛ දැක් සූතියම් ආදියෙන් වැළකීමේ ක්‍රම හා විධි සොයා යුමටත් වැඩි වැඩියෙන් උනන්දු වූහ. මේ අපුරු ආගමික ආදහිලි හා පිළිවෙත් අකම්නාය වීම-ටත් ලෞකිකක්‍රියාත්මක නිරත වීමටත් සිදු විය. අද පරා බොහෝ දෙනෙක් තම දුෂ්කරතාවන් මග හරවා ගත හැක්කේ බාහිර බලවීයෙන් ගෙන් යයි සිතති. එබදු විශ්වාසයන්හි එල්බ සිවිති. ඒ අනුව ත්‍රියා කරනු මිස තම අධිෂ්ථාන ගක්තිය වධිනය කර ගැනීම හා බුද්ධි ප්‍රබෝධය ඇති කර ගැනීමත් ආදි මානුෂීක තත්ත්වයන් පුදුණ කිරීම අත පසු කෙරෙනි. වෙනත් වචනවලින් කියනෙන් ජනයා තම බුඩිය වැරදි ලෙස යොදාවා ඇත. මුළු බුදු සමයේ නමින් සාචදා ඇදහිලි හා ව්‍යවහාර අනුගමනය කර මින් බුඩ ධ්‍යුම් පාරිග්‍රද්ධිය කෙලෙසනි.

වර්මාන ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන ආගම ඒ ඒ රටවල සාමාන්‍ය මිනිසුන් විවිධ සාමාජික හා සාම්ජික පරිසරයන්ට අනුරුපවීමට තැන් කිරීමේදී ඇති වූනිස්පාදනයන් ලෙස අපට පෙනේ. කෙසේ වෙතත් බුදු සමය සවර්ගයේ සිට බිමට පාත් වූ දේව බලයක් පදනම කොටගත් ආගමක් නො වේ. තවත් දුරට කියනෙන් එය එතිහාසික සිද්ධින් ගෙන් බිජි ව්‍යවකි. එහි පරිනාමය පිළිබඳ ත්‍රියා-වලියේදී බොහෝ ජනයා සෙමින් සෙමින් මුල් ඉගැන්වීමවලින් මැන් වූ බවත් අවත් නිකායයන් පටන් ගත් බවත් පෙනේ. සෙසු ආගම ද එවතිනි අවස්ථාවන්ට මුහුණ දී ඇත.

ආගම කෙරෙහි වූ අන්ද හක්තිය නිසා මිනිසුන් කරන කටයුතු දෙය බැලීමෙන් කිවිවකු විසින් හදිසි නිගමනයන්ට හෝ වැරදිවිනිශ්චයනට බැස ආගම ප්‍රතික්ෂේප නො කළ යුතු ය. ආගමික යථා තත්ත්වය දාන ගැනීමට ආගම කතීවරයා ගේ මුල් ඉගැන්වීම අධ්‍යායනය කළ යුත්තේ ය. මැත කාලයේ සංවාදය වූ අදහස් හා පිළිවෙත් රසට මුහුණ දෙමින් බුදු රදුන් දේශීත සහනාතනික නිරමල සඩ්මිය වෙත එළඹීම අපට මහත් සේ වැඩ දයක ය. බුදු සමයේ නාමයෙන් මිනිසුන් ගේ ඇදහිලි හා පිළි වෙත් කුමක් වූව ද බුදු රදුන් දෙසු මුලික ධර්මය අදන් මුල් බොඩ ග්‍රන්ථවල අන්තර්ගතව පවතී.

## ප්‍රධාන ඔබාඩ යාන ද්‍රව්‍ය

බුදු රජාණන් වහන්සේ ගේ සැංචී අනුගාමිකයනට කිසිදු යානායකට හෝ නිකායකට නො බැඳී බුදු සමය ප්‍රගුණ කළ හැකි ය.

බුදු රුද්‍යන් ගේ පරිනිරවාණයෙන් අව්‍යුරදු සිය ගණනකට පසු උන්වහන්සේගේ මූල් බුදු දහම නියෝගනය කරන්නාවුන් අප යැයි කියා ගත් නිකායයන් නොභාත් ගණ දහ අවක් පැන නැගිණි. මේ නිකායයන් අතර වෙනස් කම් වුයේ ධර්මය පිළිබඳව ඇති වූ විවිධ අභ්‍යා කථනයන් ය. කල්ගතවෙන් ම මේ නිකායයේ ප්‍රධාන දෙපිලකට ගොනු වී සිටියහ. ඒ එරවාදය හා මහායානය යන නම්ති. අද බොඩියින් ගෙන් වැඩි දෙනෙක් මේ දෙපිලට බෙදී සිටිති. මූලික වශයෙන් මහායානය වධිනය වූයේ බුඩ දේශනාවට අනුව සැම තැනැත්තකු තුළ ම බොධිසත්‍ය යකු විය හැකි විහව්‍යතාව ඇතුළුයේ පවසා තිබේ. එරවාදින් ප්‍රකාශ කරන්නේ ඒ විහව්‍යතාව ඒ ඒ තැනැත්තා සාක්ෂාත් කරගත යුත්තේ මහු ගේ හෝ ඇය ගේ ම ප්‍රයත්නයකින් බව යි. මහායානිකයන් විශ්වාස කරන්නේ සුපිරි බොධිසත්‍යයන් ගේ මැදිහත් වීමකින් ඔවුනාට ගැලවීම හෙවත් විමුක්තිය ලබාගැනීමට හැකියාවක් ඇති බවති. ඔවුන් ගේ මතයට අනුව බොඩියන්-වරු නම අනාගත බුදුවරයෝ ය. ඔවුහු අසල්වැසි ජනයා කෙරෙහි කරුණවෙන් තමන් බුඩක්වයට පත්වීම පමා කරමින් සෙසු අය ගේ විමුක්තිය ලබා ගැනීමට ආධාර කරන්නේ ය. මේ මූලික වෙනස් කම තිබුන ද සමාජවනිය ත්‍රිපිටක ග්‍රන්ථවල දැක්වෙන ධ්‍රීය පිළිබඳ කිසිදු මත හෙදයක් නොමැති බැවි අවධාරණය කළ යුතු ය. ගාස්තුවන් වහන්සේ බොඩියන් උනන්දුකර ඇත්තේ ධර්මය සැලකිලිමත් ලෙස විමසා බැලීමට ය. ස්වාධීන ලෙස අවබොධයට අනුව ධ්‍රීය තේරුම් කර ගැනීමට ය. නමුත් ඒ සියල්ලට ම ඉහළින් සිටින්නේ මහායානයන් එරවාදයන් යන දෙක ම බුදුනාට දක්වන ගොරවය අනුව එකක් සේ සිටීම යි.

යාන ද්වය ම එකඟත්වය පළ කරන කරුණු පහත දැක්වේ.

1. දෙපක්ෂය ම ගාකුව මූනි බුද්‍ය රජුන් ගාස්තාවරයා ලෙස සලකනි.
2. වතුරායා සත්‍යය එක ම අයුරින් දෙපස ම පිළිගනිනි.
3. ආයා අෂ්ට්වාචිගික මාර්ගය ද දෙපසට ම එකසේ ය.
4. පටිවිව සමුෂ්පාදය ද එලෙස ම පිළිගනිනි.
5. ලොව මධා පාලනය කරන සුපිරි සක්‍යයෙක් ඇතැයි විශ්වාස නො කරන අතර ඒ මතය ප්‍රතික්ෂේප කරනි.
6. අනිත්‍ය, දැක්බ, අනාත්ම යන ත්‍රි ලක්ෂණය හා ශීල, සමාධි ප්‍රජා යන ත්‍රියික්ෂාව දේපක්ෂය ම පිළිගනිනි.

තමන් ගේ විමුක්තිය තමා ම සෞයා ගත යුතු ය දී උගන් වන බැවින් උරෝපාදය ආත්මානීකාම් එකකැයි සමහරු කියනි. එසේ ආත්මානීකාම් නම් කෙසේ බුද්‍ය බව ලබාගන හැකි වේද? උහය යානිකයෝ ම තුන්තරා බෝධිය පිළි ගනිනි. බොධිසත් විශ්ට්වාදර්ශය උසස්තම සේ සලකනි. මහායානය දේවත්‍ය-යෙන් යුතු බෝසතුන් උපද්‍යමි. එහෙන් උරෝපාදය විශ්වාස කරන්නේ බොධි සක්‍ය යනු අප අතර එක්තරා මනුෂ්‍යයකු බවයි. හේ ලොක ගුහ සාධනය හා සන්තුෂ්ථිය උදෙසා තම ජීවීතය කැප කරමින් පාරමිතාවන් සපුරා සම්බුද්‍ය පද්ධිය ලබන්නොකි.

හිනායාන (කුඩා වාහනය) මහායාන (මහා වාහනය) යන පද උරෝපාද පාලි සාහිත්‍යයේ දැක්නට නො ලැබේයි. ත්‍රේපිටක යෙන් ද සෞයා ගත නො හැකි ය. උපරාදී බොධියන් අනුගමනය කරන සනානතනික ආගමික සම්ප්‍රදයයන් අවුරුදු දෙධය් පන්සියයකට පෙර ඉන්දියාවේ පැවති ඒවා ය. ඔවුන් තම ආගමික මෙහෙයන් පවත්වන්නේ පාලි හාජාවෙනි. ඔවුනු බුද්‍ය පෙසේ බුද්‍ය මහරහත් යන තුන්තරා බොධියන් එක්තරා බෝධියකට පැමිණ නිවන සාක්ෂාත් කර ගැනීම ප්‍රාතීතා කරනි. වැඩිදෙනකු කැමැති වන්නේ අර්හන් බෝධියන් නිවන පසක් කිරීමට යි. ත්‍රේ ලංකාව, බුරුමය, තායිලන්තය ආදී රටවල බොධියෝ මෙයට අයත් වෙති. මහායානය පැරණි ආගමික සිරිත් වෙනස් කර ඇත. ඔවුන් වසන රටවල සිරිත් විරිත් හා

සම්ප්‍රදයයනට ඔවුන්ගේ වත් පිළිවෙත් ගැලපෙන්නේ ය. මහා-යානිකයන් ආගමික මෙහෙයන් ප්‍රවත්වත්නේ තම මතු බෙහෙති. ඔවුනු බුදුවරයකු විමෙන් පසු අවසාන නිෂ්චාව වූ නිරවාණය ප්‍රාක්ෂීනා කරනි. ඒ අනුව ඔවුනු බොධී සත්‍යයනට හා බුදුවරුනට එකසේ ගෞරව කරනි. විනාය ජපානය කොරියාව ආදි රටවල මහායාන බොඩියෝ සිටිනි. මොන්ගේලියාව හා ටිබුටය යන රටවල බහුතරය ව්‍යුහය අදහනි. බෞද්ධ ශික්ෂකයෝ මේ ගණය මහායානයට බෙහෙවින් තැකැරුණු නිකායක් සේ සලකනි. හිනායානය හා මහායානය යන පද පසුකාලයේ ව්‍යවහාරයට පැමිණි ඒවා ලෙස සලකනි. එම පද ඇත්තේ වීමත කළින් පෙරවාදය යන්න හාවිත විය. ඉන්දියාවේ අභාක රුජ ද්වය තු. පු. තුන්වන සියවසේ දී ලංකාවේ පිහිටුවන ලද්දේද බුදුරුදුන් ගේ මුල් දේශනා ලෙස සලකන පෙරවාදය සේ. එකල මහායානය යන්ත්ත් නො වී ය. මහායානය ඇති වූයේ ක්‍රි. ව. ආරම්භයේ දී ය. ක්‍රි ලංකාවට පැමිණි බුදු සමය සමග ත්‍රිපිටකය ද එම අවුවා ද විය. හිනායාන මහායාන හේදය වැඩි ගියේ පසු කලළක ඉන්දියාවේ ය.

ඒ අනුව පෙරවාදය ඉහත සඳහන් දෙවරුගයෙන් එක් වර්ගයකට අයන් යයි කීම සාධාරණ ලෙස නො පෙනේ. කෙසේ වෙතත් 1950 ඇරුමුණු බොඩි සහෙස්දරකු සම්මේලන යේ දී පෙර අපර දෙදිග බහුගුෂ්ත ජනය අග්නිදිග ආසියාවේ බුඩාගම සඳහා හාවිතා කෙමල් ද පෙරවාද යන්න මිස හිනායානය යන්න නො වේ. හිනායාන පදය හාවිතා කරන හණ්ඩා කාරයෝ තවමත් සිටිනි. ඇත්ත වශයෙන් සංදේශ නිරමොවන සූත්‍රයේ (මහායාන සූත්‍රයකි) පැහැදිලි ලෙස සඳහන් වන්නේ ග්‍රාවකයාන පෙරවාදය හා මහායානය එක් යානයක් බවත් එකි නෙකින් නො වෙනස් පැහැදිලි එකක් බවත් ය. විවිධ නිකායයන් බුදු සමය පිළිබඳ විවිධ මත බුඩ ධර්මය පිළිබඳව දුරුව ද ඔවුනාවින් අතර අවුරුදු දෙදහසක් කාලය තුළදී බිජිපුණු ක්‍රියා ලේ වැශිරිම නො වීය. මෙය බොඩි සහනයිලින්වයේ අසම සම ගතිය වේ.

# 5

## මුලික ධම් කොට්ඨාග

### ත්‍රිපිටකය

හතුලිස් පස් අවුරුද්දක් පමණ බුදු රඳන් දේශීත ධර්මය පාලි භාෂාවන් ගොනුකර තැබීම ත්‍රිපිටකය නම් වේ. ඒවා පූත්‍ර හෙවත් සිරිත් පරිදි කළ දේශනාත් විනය හෙවත් හැසිරිම් මාලාවන් අනිධම්ම හෙවත් සවිවරිත මතො එදායාවන් යන මෙයින් ත්‍රිපිටකය සමන්විත ය.

අද දක්නට ලැබෙන ත්‍රිපිටකය වනාහී බුදු රඳන් භා ලේඛන් අසුරු කළ මහ රහතුන් විසින් අනුපිළිවෙළින් සංගාහිත ය. බුදු රඳන් පිරිනිවියද උන්වහන්සේ ඉතිරි කරගැනීමකින් තොරව මිනිසන් බවට ඉතිරි කර දුන් උතුම සඩර්මය අනිපරුද්ධ ලෙසින් අදත් පවතින්නේ ය. ගාස්ත්‍යන් වහන්සේ තම ධර්මය පිළිබඳ ලිඛිත වාර්තාකරණයක් තබා නො ගිය ද උන් වහන්සේ ගේ ගොරවනීය ග්‍රාවකයෝ ධර්මය මතාසේ සිත්තී ධාරණය කර ගත්හ. පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව පතුරුවා දුහ. බුදු රඳන් පිරිනිවන් පා තෙමසකට පසු පන්සිය ගණනක් රහතුන් වහන්සේලා එක් රස්ව පළමුවැනි ධර්ම සංගායනය නමින් මුළුවක් පවත්වා බුදුන් වදුල ධර්මය සංගායනා කළහ.

ආනන්ද තෙරණුවන් බුදු රඳන් ගේ විශ්වසනීය උපස්ථාය-කයා විමෙන් බුදුන් වදුල සියලු ධර්මයනාට සවන් දීමේ විශේෂ වරප්‍රසාදය ලැබීම නිසා සියලු ධර්මය සඡ්‍යායනා කළ හැකි විය. උපාලි තෙරණුවේ සංසයා සඳහා වූ හැසිරිම් නීති රිති විනය නමින් සංගිතියට නැගුහ. ප්‍රථම ධර්ම සංගායනා වෙන් අවුරුදු සියකට පසු කාලාගොක රුපන් දවස ඇතැම් ග්‍රාවකයෝ යම් යම් සුළු නීති වෙනස් කිරීමේ අවශ්‍යතාවක් දුටුවෝ ය.

පැරණි මත බාරිහු කිසිවක් වෙනස් නො කළ යුතු ය යි අවධාරණයෙන් පැවැතු හ. එහෙත් සේස්සේස් යම් යම් විනය නීති සංගාධනය කළ යුතු ය යි උදක් ම කියා සිටියහ. අවශ්‍යානයේ දී ද්විතීය ධර්ම සංගායනාවෙන් පසු වෙන නීකායයන් ගොඩ නැගීමේ මූල බිජයන් රෝපනය වී ය යි සිතිය හැකි ය.

ද්විතීය ධර්ම සංගායනාවේ දී විනය පිළිබඳ කරණු සාකච්ඡාවට නැගුණු අතර ධර්මය පිළිබඳ මත හේදයන් ඇත්තු බවක් වාර්තා නො වේ. ක්‍රි. ප්‍ර. තුන්වන සියවසේ දී එනම් අභ්‍යාක රජ ද්වස තාතීය ධර්ම සංගිතීය පැවැත්වුයේ සංස සම්භාය අතර පැවැති මත හේදයන් සාකච්ඡා කරණු සඳහා ය. මේ සම්භායේ දී විනය පමණක් නොව ධර්මය පිළිබඳ මත හේදයන් ද උදාගත විය. සංගිතීය අවසානයේ දී එහි සහාපති වූ මොජගලී පුන්ත තීස්ස හිමියේ කරාවත්පු තැම්න් ප්‍රකාරණයක් සංග්‍රහ කළහ. එහි ඇතුම් ග්‍රාවකයන් දුරු සාවදා මත ද සමය විරෝධී අදහස් ද බිඳී හෙළනු ලැබේ ය. මේ සංගායනාවෙන් අනුමත වූ ධර්මය පෙරවාද තම විය. අඩංගු පිටකය ද සාකච්ඡා වූ අතර එය ද සංගායනාවට ඇතුළත් කරන ලදී.

වට්ටගාමිණි අහය රුපු ද්වස ශ්‍රී ලංකාවේ දී එනම් ක්‍රි. ප්‍ර. 80 වන වර්ෂයේ දී පැවැත්වූ ධර්ම සහාව සිව්වන සංගායනාවයි. ත්‍රිපිටකය ගුන්රාරුඩ් වූයේ මේ වකවානුවේ ශ්‍රී ලංකාවේ දී ය. බුඩ දේශනාවේ කොටස් තුනක් ත්‍රිපිටකයේ ඇතුළත් වෙයි. එය යුතු පිටකය, විනය පිටකය හා අභිඛාම පිටකය යි. විනය පිටකයේ දැක්වෙන්නේ හිසු හික්සුණී සමාජය පිළිබඳව පනවා ඇති නීතිරිතින් ය. සපුනා පිළිවෙළින් සංවර්ධනය වූ ආකාරය ද එහි විස්තර වෙයි. තව ද බුඩ වරිතය හා දේශනා ද එහි අන්තර්ගත වෙයි. එයින් අනියම් ලෙසින් පැරණි ඉන්දියන් ඉතිහාසය, ද ඉන්දියානු සිරින් විරින් ද කළායිල්ප හා විද්‍යාවන් ගැනා ද කරණු අනාවරණය වෙයි. බුඩකියට පසු අවුරුදු විස්සක් පමණ ගතවන තෙක් සංස්යා පාලනය කිරීම පිණිස නීති පැනවීම්ක් නො විය. පසු කළක දී යම් යම් අවස්ථාවන් ඇති වූයෙන් අනාගතයේ සංස සමාජය සඳහා විනය නීති සමඟාධනය උන්වහන්සේ කළ සේක.

විනය පිටකයට පහත සඳහන් ගුන්ථ ඇතුළත් වේ.

- |               |      |                                       |
|---------------|------|---------------------------------------|
| 1. පාරුජිකා   | පාලි | බරපතල වැරදි                           |
| 2. පාවිත්තිය  | පාලි | සුළු වැරදි                            |
| 3. මහා වග්ග   | පාලි | මහා ආගය                               |
| 4. වුල්ල වග්ග | පාලි | සුළු „                                |
| 5. පරිවාර     | පාලි | විනය නීති මාලාව<br>(විනය පිටකයේ සාරය) |

### සුත්‍ර පිටකය

විවිධ අවස්ථාවලදී බුදු රජුන් වදුල දේශනා ප්‍රධාන වශයෙන් සුත්‍ර පිටකයේ අඩංගුව තිබේ. සාරිපුත්ත ආනත්ද මොග්ගල්ලාන ආදී ප්‍රධාන ප්‍රාවකයන් දේශිත ධර්ම කොට්ඨාස ද එයම ඇතුළත් ය. එය එක් අතකින් බෙහෙත් වට්ටෝරු පොතක් වුත්තා. එහි ඇතුළත් දේශනා වදුරා ඇත්තේ විවිධ අවස්ථා හා විවිධ පුද්ගලයන් ගේ ගති ස්වභාවයනට සරිලන සේ ය. බැඳු බැඳීමට පරස්පර ප්‍රකාශන ද තිබෙන බවක් පෙනුන ද ඒවාට වැරදි අස්ථි කරනයන් දියපුතු තො වේ. මක්නිසාදයත්? බුදු රජුන් අවස්ථා-වොටිත ව හා සුවිශේෂ අදහසක් පෙරදිරිව කළ ප්‍රකාශන් නිසා ය. සුත්‍ර පිටකය කොටස් පහකට බෙදා තිබේ.

- |                    |                    |
|--------------------|--------------------|
| 1. දිසි නිකාය      | දිසි දේශනා ගොනුව්  |
| 2. මර්කීම නිකාය    | මධ්‍යම ප්‍රමාණ „ „ |
| 3. සංයුත්ත නිකාය   | සමාන „ „           |
| 4. අධිගුත්තර නිකාය | අංකිත „            |

පස්වනි නිකායට අයන් පිටකය ගුන්ථ 15කින් සමන්විත ය.

- |                |                          |
|----------------|--------------------------|
| 1. බුද්ධක පාය  | කුඩා ගුන්ථ               |
| 2. ධමම පද      | සත්‍ය මාර්ගය             |
| 3. උදන         | ප්‍රිති ප්‍රකාශන         |
| 4. ඉති වුත්තක  | මෙහේ කියන ලදුකි කළ දේශනා |
| 5. සුත්ත නිපාත | දේශනා එකතුව              |
| 6. විමාන වත්පු | දිව්‍ය විමාන කතා         |

- |                |                                   |
|----------------|-----------------------------------|
| 7. පෙත වත්පූ   | පේතයන් ගැන කතා                    |
| 8. ගෙර ගාලා    | හික්ෂ්‍යන් ප්‍රකාශීත ගාලා         |
| 9. ගෙරී ගාලා   | හික්ෂ්‍යන් „ „                    |
| 10. ජාතක       | බෝසතුන් උපන් ජාතීන් ප්‍රකාශීත කතා |
| 11. නිද්දෙස    | පුදර්ගනය කිරීම්                   |
| 12. පටි සමහිද  | ඡුන විශ්ලේෂණ                      |
| 13. අපදන       | සාන්තුවරයන් ගේ ජීවන කතා           |
| 14. බුඩ වංස    | මුදුවරුන් ගේ වංසය පිළිබඳ කථා      |
| 15. වරියා පිටක | හැඳිරීම් විධි අන්තර්ගතය           |

### අනිධිම්ම පිටකය

සූත්‍ර පිටකයේ දැක්වෙන සරල විවිධ දේශනාවට වෙනස් වූ බුඩ ධර්මයේ ගැඹුරු උර්ගනයට ඇතුළත් ඉතා වැදගත් වූ ද අහිරුවිය දානාවත්නා වූ ද ගැඹුරින් සිතීමට ඇති අංශය යි. සූත්‍ර පිටකයේ නිතර දක්නට ඇත්තේ කිසියම් තැනැත්තකු සතුකු ආශ්‍රිතව කළ දේශනා ය. අනිධිර්මයෙහි එවැනි ගත්තුගතික පද වෙනුවට හමුවන්නේ පරමාක්‍රියන් අන්තර්ගත පදයන් ය. ඒවා විත්ත - වෙනතික ස්කන්ධ පිළිබඳ ඒවා ය. සූත්‍රවල හමුවන්නේ වේෂාර දේශනා ය.

අනිධිර්මයේ දී සියල්ල විශ්ලේෂිතව දිර්ස ලෙස පැහැදිලි කෙරෙන බැවින් විහළ්පවාදය නම් වෙයි. අනිධිම්ම පිටකය පහත සඳහන් කෘතිවලින් යුත්ත ය.

- |                      |                            |
|----------------------|----------------------------|
| 1 ධම්ම සඩිගනී        | - ධර්ම සංගණනය              |
| 2 විභාග              | - ප්‍රකරණ ගුන්ථ            |
| 3 කථා වත්පූ          | - මතහේද ලක්ෂණ              |
| 4 පුශ්ගල පක්ෂ්‍යන්ති | - පුද්ගල විස්තර            |
| 5 ධාතු කථා           | - මුලස්වහාවයන් හා සාකච්ඡාව |
| 6 යම්ක               | - යුගල ගුන්ථ               |
| 7 පටියාන             | - සම්බන්ධතා                |

මුදු රජාණන් වහන්සේ සඳහන් කර ඇතැයි සලකන වෙනත් වර්ගී කරණයකට අනුව සියලු ඉගැන්වීම් (ධර්මය) නව විධ වේ.

- 1 සූත්ත 2 ගෙයා 3 වෙයාකරණ 4 ගාලා 5 උදන  
6 ඉති වුත්තක 7 ජාතක 8 අඩුතඩම්ම හා 9 වෙදල්ල යනුයි.
- 1 සූත්ත මංගල සූත්‍රය - රතන සූත්‍රය - මෙත්ත සූත්‍රය වැනි  
විවිධ අවස්ථාවන්හි බුදුරුදුන් පැහැදිලි කළ කෙටි - මධ්‍යම  
හා දිසි දේශනාවන්ය.
- 2 ගෙයා සංපූත්ත නිකායේ සගාලක වර්ගය වැනි ගාලාවලින්  
හා .ගදුයෙන් යුතු දේශනාය.
- 3 වෙයාකරණ සාහිත්‍ය විවරණයන් වැනිය. සමපුරණ  
අභිජරම පිටකය ද පදායෙන් තොර දේශනාවන් ද සෙසු  
බෙදීම අටට අයන් නොවන සියලු දේශනාවන් ය.
- 4 ගාලා ධම්ම පද ලේර ලේර ගාලා අයන් වේ. තවද එකල  
පදායන්ට හා සූත්‍රවලට අයන් නො වූ ඒවා ය.
- 5 උදන - බුද්ධක නිකායේ පෙනෙන උදන වාක්‍ය යි.
- 6 ඉති වුත්තක - හාගාවලුත් වහන්සේ මෙසේ විද්‍යා සේක  
යන වැකියෙන් ආරම්භවන 112 තරම වූ දේශනා ය.
- 7 ජාතක - බුදු රදුන් ගේ පෙර උපත් සම්බන්ධ ජාතක කතා  
547 කි.
- 8 අඩුත ධම්ම - මඟකීම නිකායේ අවශරිය අඩුත ධම්ම  
සූත්‍රය නිදුස්නාක් සේ දැක්විය හැකිය. පුදුම එලවන දේවල්  
පිළිබඳ දේශනා.
- 9 වෙදල්ල - වුල්ල වෙදල්ල-මහා වෙදල්ල සමඟ දිවයි වැනි  
ප්‍රබාධ ජනක දේශනා ය. ඇතැම ධර්ම දේශනා මගින්  
නැගු ප්‍රයෝගවලට දෙනලද පිළිතුරු ප්‍රතිමත් හැඟීමවලින්  
යුක්ත ය.

### අභිජරමය යනු කුමක්ද?

වෙතසික ආයතනයන් හා මූල බානු විශ්ලේෂණය කර  
දක් වූ ධර්ම කොට්ඨාග අභිජරමය නම් වේ.

අභිජරම පිටකයට අයන් වන්නේ සූත්‍ර පිටකයේ සඳහන්  
සරල ධර්ම දේශනා නොව එයට වෙනස් වූ ගැඹුරු වයෝන්මක

මතෝවිද්‍යාව හා දරුණනය යේ. සූත්‍රයෙන් ලබන දැනුම අපේ දූෂ්කරතාවන් ජයගැනුමට උදවුවනු පමණක් තො ව අපේ මතා හැසිරීම සංවර්ධනයට ද සිතේ අහිවරධනයට ද හේතු වෙයි. එවන් දැනුමක් කෙනෙකුට ලැබීමෙන් තම ජීවිතය සාමයෙන් ගෙශරව සම්පූද්‍යක්තව අවිහිංසකට උසස් ලෙස ගෙන යා හැකි ය. මේ ධර්මය ප්‍රවණය කිරීමෙන් ධර්මාවබොධය සංවර්ධනය වෙයි. ඒ අනුව අපේ එදිනෙද ජීවිතය සකස් කරගත හැකි ය. සූත්‍ර පිටකයේ සඳහන් වචන හා කරුණුවලින් කියු වෙන සංකල්පයන් බුදුන් ද්‍රව්‍ය පැවැති සමාජ පරිසරයට අනුව අර්ථවන් වූ ඒවා බැවින් ඇතුම් විට වෙනස් විය හැකි වෙනස් අර්ථ කථනයන් දිය යුතු ඒවා විය හැකි ය. සූත්‍රයන්හි දැක්වෙන සංකල්පයන් යොද ගෙන ඇත්තේ විද්‍යාත්මක විෂයයන් ප්‍රකාශ කිරීමේ දී සාමාන්‍ය ජනය යොද ගන්නා පරම්පරික වචන හා කරුණු ලෙසය. තවද සූත්‍රවල ඇති සංකල්ප පාරම්පරික හෙවත් ගතානුගතික අර්ථයෙන් වහා ගන්නා අතර අහිඛර්මය වහා ගත යුත්තේ පරමාර්ථ වශයෙනි. අහිඛර්මයේ ප්‍රකාශීත සංකල්පයන් විද්‍යාජයන් නිවයිදී විද්‍යානුකූල වචන හා පද යොදීම්න් වැරදි අර්ථකථනයන් හා සිදුවීම්වලක්වාලිම්න් කරන විද්‍යානුකූල විවරණයක් බඳු ය. කෙනෙකු ගේ හොතික අවශ්‍යතාව හා මානයික තත්ත්වයට අනුව නොද හෝ නරක කර්මානුකූල සිතුවිලි මැවෙන්නේ ය. ඒවාට තුළුදුන් සිතුවිලි ගැටීම් කෙසේ කුමක් ආරහයා ද යනු හොඳින් පැහැදිලි කර ඇත්තේ අහිඛමීයේ ය. මේ වැශයෙන් දේශනා ගොනුවෙහි සොයාගත හැකි ධර්ම කොට්ඨාස අතර මූල ද්‍රව්‍ය හෙවත් මූල දාතා නිරවිද්‍ය ලෙස විශ්ලේෂණය පිළිබඳ අර්ථ කථනයන් ද විවිධ මතෝවිඩනයන් හෙවත් තින්ත ආයතනයන් ගේ ස්වභාවය ද නිරවුල් ලෙස පැහැදිලි කිරීම් ද වේ. ධර්මය අවබොධ කර ගැනීම සඳහා සූත්‍ර කියවීමෙන් ලබා ගන්නා දැනුමන් විවිධ රෝග සූත්‍ර කිරීම වස් වෙළුන් තියම කළ බෙහෙත් වචවෙශු කියවීමෙන් ලබා ගන්නා දැනුමන් එක සමානයයි. කිව හැකි ය. අනිත් අතට සුදුසු කම් ලබා ගත් වෙද්‍යවරයකුට ඔහු ගේ නිවරද දැනුම අනුව විවිධ රෝගවලියක් හැඳුනා ගත හැකි අතර එයට හේතුව් කරුණු ද අනාවරණය කර ගත හැකි ය. . මේ විශ්ලේෂණය දැනුම නිසා වඩා ගොද ප්‍රතිකාර නිරදේශ කිරීමේ හැකියාව ද ඇත්තේය.

එම අයුරු අහිඛරමය උගත් තැනැත්තාවද සිනේ ස්වභාවය මනා ලෙස අවබාධ කරගත හැකි අතර වින්න ආක්ල්පයන් විශ්ලෙෂණය කරමින් මිනිසුන් කරන වැරදි මෙන් ම සිත දියුණු කර ගැනීමෙන් වැරදි වලින් වැළකෙන සැරී මැනවින් අවබාධ වේ.

මම ය, ඔබ ය, මිනිසා ය, ලෝක ය. යනාදි වශයෙන් දිනපතා පේවිතයේ කතාබහේ දී පාවිචි කරනු ලබන සංක්ලේෂයන් හා විශ්වාසයන් පුදු මලායනාය හා බැඳුණු එමත් ම පේවිතය නො-හොත් පැවතීම පිළිබඳ යථාතත්වය මැනවින් විස්තර නොවන එවා බැවි අහිඛරමයේ ඉහැන් වේ. ගතානුගතික සංක්ලේෂවලින් යොලිනාස පිළිබඳ සූජීක අතුරු දහන්වීමේ ස්වභාවය අස්ථි-රත්නාව, සියලු සංස්කාරයන් අතිනාය එව සහේව අපීච සියලු දෙයෙහි අන්තර්ගත මූල යාත්‍ර හා ශක්තින් අතර ගැටුම් ආදිය පිළිබිඳු නො වේ. අහියර්මය මිනිසා ගේ අවබාධයට නො-හොත් ඉගෙනීම්වලට වඩා වැඩිදුරට මානව තැක විශ්ලෙෂණය ගෙන යුමටත් මිනිසා ගේ අවසානයනිරාවරණයටත් ඉඩසලසයි අහිඛරමය පාලි බසින් කියන පරිදි පරමාර්ථ ධර්ම නම් වූ අවසාන ආයෝගයෙහි පවතින යථාර්ථයන් හා බැඳේ. ඒ යථාර්ථ ගණනින් සතරකි.

**1 වින්ත** මනස ගෙවත් විද්‍යායියි. කිසියම් ද්‍රව්‍යයන් පිළි-බඳව අවබාධය හෝ ප්‍රත්‍යාශ්‍යණය යි. විජුනයේ විශේෂිත සූජීක අවස්ථා සේ සිත පහළ වෙයි.

**2 ටෙවතසික-සිත** ගහවත් මනය හා පැන පැළගත මනෝමය සාධකය

**3 රුප** ගොනික ස්වභාවය ගේ ද්‍රව්‍යන්මක ආකෘතිය යි.

**4 නීරිංණ -අවසාන නිෂ්ච්චාවයි**. තත්වාරෝපිත නො වූ පුවය යි

වින්ත ටෙවතසික හා රුප තත්වාරෝපිත යථාර්ථයන් ය. එවා ආරෝපනය නිසා හට ගනී. ආරෝපනයට භාජන වූ තත්වයන් දිගට පැවතීම් නාතර වූ සැනීන් නාවති. එවා අනිත්‍ය අවස්ථා ය. නීරිංණය වූ කළී අනාරෝපිත යථාජ්‍යයකි. එය පැන නො නගින්නකි. ඒ නිසා ම තැනි නො වන්නක් ද වේ. මේ,

යථාර්ථයන් සතර ම ඒවා දෙන ලද නම් ක්‍රමක් වූව ද ප්‍රත්‍යාශ්‍යාණය කළ හැකි ය. මේ යථාර්ථයන්ට බාහිර වූ ඕනෑම දෙයක් අප තුළ ඇති හෝ නැති වූව ද අතිත වර්තමාන අනාගත වූව ද රඟ හෝ මොලොක් වූව ද උසස් හෝ පහත් වූව ද දීර හෝ සමීප වූව ද සංකල්පයක් මුත් අවසාන සත්‍යය නො වේ. වින්ත වෙළතසික නිරවාණ නාම නම් වෙයි. නිරවාණය වූව ද අනාරෝපිත නාම හා රුප එකතු විමෙන් මතෙනා හොතික ජීවියකු සැමදේ. මත්‍යාශ්‍යය ද එයට ඇතුළත් ය. නාම රුප හෙවත් සිත හා කය අහිඛර්මයෙහි විශ්ලේෂණය කර ඇත්තේ අන්විශ්‍යයක්-සුක්‍රම දරුණක කන්නායික් හාවිතා කළ ආකාරයෙනි. ඉපස්මීම හා මරණය පිළිබඳ ක්‍රියාවලිය හා බැඳුණු සිදුවීම් විස්තර වශයෙන් පැහැදිලි කර ඇති. අහිඛර්මය ධර්මයෙහි ගැටුව තැන් නිරවුල් කර දීමෙන් යථාත්මීවබාධයට මග සලසයි. එමගින් විමුක්ති මාරුගයේ ඉදිරි ගමනට පැහැදිලි සලකුණු දක්වයි. අහිඛර්ම-යෙන් අප ලබා ගන්නා ජීවිතය හා ලේකය පිළිබඳ තන්වාව බොධය ගතානුගතික අරුතක් නො ව පරම සත්‍යයක් වේ.

අහිඛර්මය පැහැදිලි ලෙස නිරාවරණය කළ වින්තන ත්‍රියා වලිය පෙරදිග හෝ අපරදිග වෙනත් කිසිදු මතෙනාවිද්‍යාත්මක නිබන්ධනයක දක්නට නො මැති. විජ්‍යනය විවරණය කිරීමත් සිතුවිලි විශ්ලේෂණය හා වර්ග කරණයන් කර ඇත්තේ ප්‍රධාන වශයෙන් අවාර ධර්ම මුල්කර ගෙන ය. සැම වෙළුනික වර්ගයක් ම සකස් වී ඇති ආකාරය සියුම් ලෙස විස්තර කෙරෙයි. “විජ්‍යනය වූ කලිදිය දීරක් ලෙස ගලායන්නේ ය. යන අදහස විලියම් ජේමස් වැනි මතෙනාවිද්‍යාඥයන් ද ඉදිරිපත් කර ඇති. එය අහිඛර්මය පිළිබඳ අවබාධයක් ඇති අයට ඉතා ගොඳින් පැහැදිලි වනු ඇති. තව ද අහිඛර්මය ඉගෙන ගන්නා-කුට අනාත්ම වාදය පූජීලෙස අවබෝධ කරගත හැකි ය දරුණික හා ආචාර විද්‍යාත්මක දෙපසින් ම එය වැදගත් කාරණයකි මරණයට පත්වීමෙන් පසු එක් හවයකින් තවත් හවයකට යන කිසිවක් නො මැති වූව ද විවිධ තලයන්හි පුනරුත්පත්ති ත්‍රියා වලිය ද අහිඛර්මයේ පැහැදිලි කර තිබේ.

එකී පැහැදිලි කිරීම කරමය හා පුනරුත්පත්ති ව්‍යාදයට ආධාරකයක් වෙයි. එමත් ම සිත පිළිබඳ ඇතනා සියුම් කරුණු රෝගක් ගෙන භුර පායි. මානසික හා ගොනික බල වේග ඒකකයන් ද ගොනික අන්තර්ගත දේ ද මූලාශ්‍රයන් ද, සබඳතාව ද රුපයන් ගේ අන්තර්ගත ය. ආරම්භය හා නාමරුප දෙකෙහි සබඳියාව ද අභිජරමයෙහි දැක්වේ.

අභිජමමතු සංඛ්‍යාත නම් වූ අභිජරමය පිළිබඳව ලියුවුණු අත් පොතෙහි ද පටිවිව සමුෂ්පාදය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් ද හේතු ප්‍රත්‍යාග සම්බන්ධතාව සවිස්තර වශයෙන් එනම් ලොව වෙනත් කිසිදු තැනකට සමකළ ගොඥැකි පරිදි මිනිස් ස්වභාවය අධ්‍යයනය කිරීමක් ලෙසද දැක්වේ. මක්නිසාදයන්? හේතුව්‍යාය එතරම් විශ්ලේෂිතව ගැඹුරු ලෙසින් එහි නිරාවරණය කෙරෙයි. සාමාන්‍ය පායිකයුට නැත ගොන් යන් තමින් බලන්නකුට සෑණික අභිජුවියක් ඇති කරනුවස් සකස් කළ විෂයක් නො වේ අභිජරමය. අභිජරමයට සැපයෙන විශ්ලේෂණය තුනන මතෙක්විද්‍යාව හා සැසදිය හැක්කේ කොතරම් දුරට ද?

තුනන මතෙක් විද්‍යාව සිමිත එකක් ලෙසින් අභිජමම විෂය සීමාව තුළට පිවිසෙයන්නේ අභිජරමය සිත පිළිබඳව විශ්‍යාත ගෙදෙන තෙක් ය. එනම් සිතුවිලි තියා දමය වින්ත ආයතන පිළිබඳව යි. අභිජරමය ආත්මයක් ඇත්තේය යන සංකළේපය නො පිළිගනියි. වෙනසක් රද පවත්නේ ඒ නිසා ය.

වින්තස්වහාව විශ්ලේෂණය අභිජමයේ දැක්වා ඇති පරිදි වෙනත් මූලාශ්‍ර ගුන්තයක නො පෙනේ. තුනන මතෙක විද්‍යාභායනට පවා අභිජරමයේ යාක්ෂණ්‍ය කරනු ලැබූ ජවන වින්තය නොගොන් වින්තවෙග මතෙකස්පන්දනයන් පිළිබඳ පැහැදිලි බවක් නැත. ආචාරය ග්‍රේහැම් හේටේ නැමැති භාරලේ විදියේ මතෙක විද්‍යාභාය එය හඳුන් වනුයේ අදාශ්‍යමාන ව්‍යවිතයේ යනුවෙනි. C G ය. වැනි පුරෝගාමී මතෙක විද්‍යාභායන් හා සයුරු අය තම කාන්තීන්හි පෙන්වා දෙන පරිදි ඔවුනු බුදුරුදුනට සම්පූර්ණ බවක් දැක්වති. බුදු සමය මදක් කියවා බලන්නකුට පෙනී යන කරුණක් නම් අවුරුදු දෙදහස් පන්

සියයකට පෙරාතුව ව්‍යුත්මාන මත්‍යාච්‍යා ගැටළු පිළිබඳව මහත් සේ දැන සිටි බොධියෙනාට ලැබිය යුතුව තුව ගොරවය තවමත් නොදී තිබෙන බව සි. සුවූපු එවා ඇත අතිතයේ ද අධ්‍යාපනය කර පිළිතුරු ලබා ගත්හ. අපි දැනට පැරණි පෙරදිග ප්‍රජාමතිමය අනවරණය කරමින් සිටිමු.

ඇතැම් විද්‍යාත්මක තහවුරු කරන්නේ අහිඛරණය බුදුරඳන් දේශනා කරන ලද්දක් නො ව මූලික බුඩ දේශනා පිළිබඳව කළ අවුවා තුළින් වැඩුණු එකක් සේ ය. මේ අවුවා ධර්ම-ධර මහා හික්ෂණ් ගේ කාතිය. එහෙන් සම්ප්‍රදයට අනුව අහිඛරණයේ නාම්මිය බුදුරජාණන් වහන්ගස් ම ය. අවුවාවාරින් ප්‍රකාශ කරන්නේ බුදු රඳන් කානවේදී ලෙස අහිඛරණය එද දෙව්ලොට විසුතම මැණියන් ප්‍රමුඛ යෝජි දෙවනාවනට අඛණ්ඩව සුන් මසක් දේශනා කළ බව සි. මේ උසස් ධර්මයේ මූලික මාත්‍යකාල වූ කුසල ධම්ම හා අකුසල ධම්ම ආදි වාරිතුමය තත්වයන් පසු අවස්ථාවක දි බුදු රඳන් විසින් ගාරිපුනු මහ තෙරනු-වනට යළි වදුරන ලදින් උන් වහන්සේ විසින් එය විස්තරු—ත්මක ලෙස යුත්ත්‍යකම සංග්‍රහ කරන ලදී. බුදු රජාණන් වහන්සේ විසින් අහිඛරණය ඉගැන්වීම සත්‍යවගයෙන් කරන ලද්මද් ද නැදිද යනු අනිතයේ සිට මත භාද්‍යට ලක් එ ඇත. එබදු සාකච්ඡාවක් ගාස්ත්‍රීය අතින් අර්ථවන් පරමාණුයක් විය හැකි වුව ද අපට වඩා වැදගත් වන්නේ අහිඛරණයේ විස්තර වන යථාර්ථයන් අවබෝධය හා ප්‍රත්‍යාශ කරණය සි. බුදු රඳන් වැනි අති ගෙෂ්‍ය සම්බාධිලාභ මූලාශ්‍රයකින් පමණක් පැන නැගිය හැකි ගැඹුරු, අවිවල, සත්‍ය ගිලි, ධර්මයස් බැව් කෙනෙකුට වැට හි යනු ඇත. අහිඛරණයේ සඳහන් කරුණු සූත්‍ර පිටකයේ ද භමුවේ. එවැනි දේශනා බුදු රඳන් ගේ මුවින් පළමුව පිට වන තෙක් කිසිවක ඇසු විරු එවා නො වේ. එ බැවින් අහිඛරණයේ මූලාශ්‍රය නැත්තාත් නිධිය බුදු ටදන් නො වෙනියේ කියන්න වුනට සූත්‍ර පිටකය පිළිබඳව ද එසේ කිමට සිදු ලේ. එ වැනි ප්‍රකාශකයනාට ආධාර වන සාක්ෂි නොමැති බැව සහතික ය. ගෙරවාද සම්ප්‍රදයට අනුව අහිඛරණයේ සාරය හා මූලික අන්ත්වාරම සේ ගැනෙන්නේ බුදුරජය. ඒ පිළිබඳ එරිගිකරණයන් හා වග සියල්ලක් ම ප්‍රගත්වාත් කාලීන ප්‍රාවක්‍යන් ගේ ක්‍රියා ලෙස

සැලකේ. වඩා වැදගත් වන්නේ සාරය යි. අපේ අන් දැකීම් හෙවත් ප්‍රත්‍යාශණය විය යුත්තේ ද ඒ සාරය යි. තමන් වහන් සේ විසින් ම පැහැදිලි ලෙස එවැනි පියවරක් ගෙන අහිඛරමය උපයෝගී කර ගත්තේ එවකට පැවැති මනේ විද්‍යාත්මක පාරලෝකික හා අර්ථනාත්මක උහනාකාලික ගැටල් පැහැදිලි කර දීමට ය. එ බැවින් බුදු රජාණන් වහන්සේ අහිඛරමය ඉගන් වූ සේක් ද? නැතහොත් යථාරථාවබාධය පිළිය අපට උදුවූ වූ සේක් ද යනු ආස්ථීය අපාත්මි පිළිතරකි. බරමය පුදුණ කිරීම් වසේ අහිඛරමය අනුව ගැනීම ද යන ප්‍රශ්නය ද තගනු ලැබ ඇත. මෙයට දියහැකි පිළිතර එසේ පුදුණ කිරීමට පිවිසි තැනැත්තා මත රද පවති. ජනයා අවබෝධ කිරීමේ ගක්තිය අනුව එකිනෙකා ගෙන් වෙනස් වේ. ඔවුනෙනුවන් ගේ ගති ස්වභාවය හා ආධ්‍යාත්මික සංවර්ධනය අනුව ද වෙනස් වේ. සම්පූර්ණ ලෙස සලකමතාත් සියලු විධිය ආධ්‍යාත්මික පියයන් ගේ මනා ගැලීම්ක් ඇතිවිය යුතු ය. මක්නිසාදයත්? අතුම් අය තම භක්තිය මත පිහිටා ගුඩාවත් පැවැතුම් පිළිවෙන්වලින් සැහීමට පත් වෙති. තවත් කෙනෙක් ප්‍රත්‍යාශණ සූදුණු සංවර්ධනයට උනන්දුවෙති. අහිඛරමය මහත් සේ පුයෝගන වන්නේ ධර්මය ගැඹුරින් හා සම්ස්කරණත්මකව අවබාධ කර ගැනුමට අවශ්‍ය අයට ය. එය බෙහෙවින් ආධාර වන්නේ තේ වැදුරුම් පැවැත්ම නොහොත් ස්වභාවය කෙරෙනි. තම අන්තර දැනාය සංවර්ධනය කිරීමට ය.

එනාම් අතිනා දුක්ඛ අනාත්ම සඳහා ය. විධීමත් ලෙස භාවනාවේ යෙදෙන කාල පරිවිෂේෂයට පමණක් නොව සාමාන්‍ය ලෝකික කටයුතුවල යෙදෙන ද්‍රව්‍ය සෙසු කාල පරිවිෂේෂවල දී දී එය පුයෝගනවත් ය.

පරම යථාරථා ප්‍රත්‍යාශණය කරන අවස්ථාවල දී අහිඛම් අධ්‍යයනයෙන් මහත් ප්‍රතිලූහ අපට ලබාගත හැකි වේ. එයට අමතර ව ධර්මය උගන්වන හා පහද දෙන අයට ද අහිඛරමය පිළිබඳ මනා වැළඟීමක් තිබීම එල දයක ය.

අැත්ත වශයෙන් බොඳ්ඩ පය්සාය පදවල තියම අරථය දැන සිටීමට ද එනම් ධර්මය කරමය සංසාරය පැවිච්ච සම්පාදනා

නිරවාණ යන පද අභිජරමය නො දැන හොඳින් වටහා ගත නො හැකිය.

### නාම රුප (සින භා කය)

සි ත නාම කුමක් ද?	දෙයක් නැත
දෙය නාම කුමක් ද?	සිතක් නැත

මුදු සමයට අනුව ජීවිතය යනු නාම රුප දෙකෙහි එකතුව යි. මනස නම් වේදනා - සංස්කෘති - සංඛාර - විශ්වාස යන සතර අන්තරගත වූවකි. රුප යනු දුව්‍ය, දුව - වලන කාප යන මූල ධාතුන්ගේ සංකලනය සි නාම රුප දෙකෙහි සහවාසය හෙවත් සහ ජීවනය ජීවිතය නම වේ. ජරාව හෙවත් ජීඩ්වීම නාම රුප දෙක් සංයෝජන උග්‍රණතාවයි. මරණය යනු නාම රුප දෙදෙනා ගේ වෙන්වීමයි. පුනරුත්පත්තිය යනු නාම රුප දෙදෙනා ගේ ප්‍රති සන්ධිය සි. රුපය හෙවත් හොතික කය මිය යුමෙන් පසු මනස හෙවත් සිත නැතහොත් වින්ත බලය ප්‍රති බඩ වී නව සම්බන්ධතාවක් දරමින් වෙනස් රුවක් ගෙන වෙනත් පැවැත්මක් ආරෝපනය කෙරෙයි.

නාම රුප දෙක් සම්බන්ධතාව මෝටර රථයක යන්තු-යන්තු බැට්ටියන් අතර පවතින සම්බන්ධකමට සමානය. බැට්ටිය යන්තුය. ප්‍රාණගුන්වීමට ආධාර වෙයි, එන්මිම බැට්ටිය ප්‍රාණවත්ව තබා ගැනීමට උදිව වේ. ඒ දෙකෙහි එකමුතුව මෝටර රථයේ ධාවනයට පිවුවහලකි. ඒ අසුරු රුපය මනස ක්‍රියාත්මක වීමට ද මනස රුපය වලිනවීමට ද ඉවහල් වේ. මුදු සමය උගන්වනු ලබන්නේ ජීවිතය රුපය හෙවත් ගරීරයේ අධිකියක් නොවන බව ය. ජීවන ක්‍රියාවලිය නො නැවති යන්නේ නැත හොත් අඛණ්ඩව පවත්නේ සේතුලිල නායායයේ ප්‍රතිඵලයක් ලෙස ය. නාමරුප ධාතුන් සංකලනයේ ඇම් බා වැනිය වුන් ගේ පටන් ඇතා සහ මිනිසා දක්වා වූ පුරුවයෙහි වෙනස් රුවකින් සිට හැඟීම් නැතහොත් විදිම් සහිත සන්නු බිජිවති. ජීවිතය ආරම්භ වන්නේ රුපය තිසාය සි ඇතැමුන් මතයක්

දුරුව ද ප්‍රබල විද්‍යාඥයන් පවා පිළිගනු ලැබ ඇත්තේ නාමය හෙවත් මනස සිත රුපය ම හෙවත් කයම පෙරවුව සිටිමින් ජීවිතය ආරම්භ වන බවය. බුදු සමයේ මේ සංකල්පය හඳුන්වනු ලබන්නේ ප්‍රතිසන්ධි විද්‍යාඥය යනුවෙනි. අපහැම කෙනෙකු ම අවසාන අර්ථය අනුව නාම රුප වෙයි. මත්ත්මය හා රුපමය හෙවත් හෙංතික ස්වභාවයේ සම්මිග්‍රහණයක් මිස අන් කිසිවක් නො වේ. නාම රුප සංයුත්තය ජනිත කරවන යථාර්ථයට අමතරව එහි අභ්‍යන්තරය හෝ ආත්මයක් නො මැත. එම සංයුතියේ හෙවත් සම්මිග්‍රහණයේ ම මත්ත් අංශය වන්නේ කිසියම් ඉවායක් ප්‍රත්‍යාස්‍ය කිරීම යි. ගරිරය කුවාල වූ කල්හි වේදනාව දැනෙන්නේ ගරිරයට නො වේ. මත්ත් අංශයට ය. අපට කුස ගිනි ඇති වූ විට එය දැනෙන්නේ ආමායයට නො වේ. මනසට ය. කෙසේ වෙතත් කුස ගින්න නිවා ගැනුම්වස් මනසට ආහාර ගත නො භැකි ය. මනස හෙවත් සිත හා එහි සාධකයන් ආහාර දිර්විම සඳහා ගරිරය මෙහෙයවේ. මේ අනුව මනස හෝ ගරිරය (නාම රුප) සතු වූ ප්‍රවීන ස්වයං බලයක් නොමැත. එකක් අනිකෙහි පරායන්තව හෙවත් පිහිට කොට පවතී. එකක් අනිකට ආධාර වේ. නාම රුප දෙක ම පැනනැගෙන්නේ ආරෝපනයන් නිසා ය. විනාශය ද වහා සිදු වෙයි. මෙය අප ජීවිතයේ සැම මොඩොනක ද ම සිදුවන්නේ ය. මේ යථාර්ථයන් අධ්‍යයනය කිරීමෙන් හා ප්‍රත්‍යාස්‍ය කිරීමෙන් අපි මෙවා තුළින් අන්තර්ඡානය ලබා ගන්නෙමු.

- 1 අපි කවුරු ද?
- 2 අප අවට කුමක් හමුවේ ද?
- 3 කුමක් නිසා කෙසේ අප අවට හා අප තුළ ඇති දෙයට ප්‍රතිචාර කෙරේ ද?
- 4 ආධ්‍යාත්මික නිෂ්පාදනය සඳහා අපි කුමක් පතමු ද?

මත්තා හෙංතික ජීවිතයේ ස්වභාවය පිළිබඳ අන්තරජානය ලබා ගැනීම සඳහා ජීවිතය මායාවක් මිරිගුවක් හෝ බුබුලක් සේ වටහා ගැනීම ය. එය ඇතිවිම හා නැතිවිම පිළිබඳ සාමාන්‍ය ත්‍රියා-වලියකි. බිජිවිම හා පහවිම ද එසේ මය. දැනට පවත්නා යමක් වේද? එය ඇති වන්නේ යම් සේ දැනිහිවිම හා පහවිම ද එසේ ම ය. දැනට පවත්නා යමක් වේද? එය ඇතිවන්නේ හේතු ප්‍රත්‍යාසය තුළිනි.

## වතුරායී සත්‍යය

අප මෙහි සිටින්නේ මන්ද? අප ගේ ජීවිතය සමග අප නො සතුවුවන්නේ මන්ද? අප ගේ අසතුවු දෙකන්ත්වයට හේතු මොනවාද? අසතුවු දෙකන්ත්වයේ අවසානය දැකිය හැක්කේ කෙසේද? සඳ කාලීක සාමය කෙසේ ප්‍රත්‍යෘෂ්‍ය කරමුද?

ඩුයු රජාණන් වහන්සේ ගේ ධීමිය වතුරායී සත්‍යය මත ගොඩ නැගී ඇත. මේ සත්‍යයන් අවබෝධ කර ගැනුම වනාහි මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය තුළට කිද බැසිම හා වටහා ගැනීමකි. තමා පිළිබඳ පූජා ස්වයං අවබෝධය ද එයට අයන් වේ. ස්වභාවික සියලු දේ ම තාවකාලික බැවි හඳුනා ගත් අපි ද දැකට පත් වෙන බවත් කිසිදු අත්‍යවශ්‍ය යථාර්ථයක් නොමැති බවත් දකිමු. සත්‍ය වූ ද විදිය හැකි වූ ද ප්‍රිතියක් කොතරම ඉව්‍ය අයන් ප්‍රිති ලොකික සාධා ගැනීම තීබුනාත් ලබාගත නො හැකිය. නියම සතුව සෞයා ගත හැක්කේ විත්ත පාරිපුද්ධීය හා ඇනාය වගකර ගැනීමෙනි. වතුරායී සත්‍යය මුද්ද ධීමියේ ඉතා වටිනා අංශය යි. වතුරායී සත්‍යය අවබෝධයට අසමත් වීම නිසා අපි ඉපදීම් හා මරණ සංඛ්‍යාත සංසාර වතුයෙහි ගැලී නො නැවතී ඒ වතා යමින් සිටින බැවි ඩුයු රඟන් වදරා ඇති. පළමුවන ධීමි දේශනාව වූ එමමවක්කපේපවත්තන පූතුයේ බරණය මිගයේ පස් වග මහජුනාට වතුරායී සත්‍යය හා ආයී අඡ්‍යාධිගික මාර්ගය දෙසු සේක. වතුරායී සත්‍යය යනු කුමක්ද? ඒ මෙසේය.

- 1 දුක්ඛ සත්‍යය
- 2 දුක්ඛ සමුද්‍ය සත්‍යය
- 3 දුක්ඛ නිරෝධ සත්‍යය
- 4 දුක්ඛ නිරෝධ ගාමිතී ප්‍රතිපද ආයී සත්‍යය

දුක්ඛ යන පදයට දිය හැකි අරුත් රසකි, එය සාමාන්‍යයෙන් පිඩිනය හේ අසතුවු දෙක තන්ත්වය යනුවෙන් අර්ථ කළානය කළ හැකි ය. වතුරායී සත්‍යයෙහි සඳහන් වන පරිදි එයට ගැඹුරු අර්ථයක් හා පූජාල් තේරුමක් ඇත්තේ ය. දුක්ඛ යනු සාමාන්‍යයෙන් පිඩිනය යන අරුත් මෙන් ම අනිත්‍යය වේදනාව

අස මිපු ලක්තාව අස්ථත බව අපහසුතාව කුපිත වීම අගහිග කම හා උණුණකාව දැනීම ද එය ට ඇතුළන් වේ. දැක්බ යනු ගාරීරික මෙන් ම මානසික වූ ද දුක ය. ජාති ජරා රෝග මරණ අප්‍රියයන් හා එක්වීම ප්‍රියයන් ගෙන් වෙන්වීම අපේක්ෂා කරන දෙය නොලැබේම ද එයට අන්තර්ගත ය. කෙසේ වෙතත් මිනිසුන් වටහා නොගත් දෙයක් ඇතේ. එනම් සුව දහ වන ප්‍රිතිමත් අවස්ථාවක දී පවා දැකක් ද ඇතිවන බව යි. කුමක් නිසාදායන්? එවත් ප්‍රිති සහගත අවස්ථා ද අතිත්‍ය ය. එම තත්ත්වයන් වෙනස් වීමත් සමග නැති වී යන්නේ ය. එ බැවුන් දැක්බ සත්‍යය මූල්‍ය එවිතය වටා පිහිටියේ ය. සැපුතෙහි හා දුකෙහි ද දීවිනයේ සුම ආශයක දී ද එ සේ ම ය.

අප ජිවත්ව සිටින තාක් කල් දැක්බ සත්‍යයට ඉතා ප්‍රබල ලෙස යටත් වී යිටිමු. සමහර ජනයා තුළ ඇති එක්තරා අදහසක් නම්දැක්බ සත්‍යයට අනුව ජිවිතය දෙස බැලීම ජිවිතය පිළිබඳ සංඝ අගුහවාදී දිනයක් යනු යි. එය සංඝ අගුහවාදී නොව යථාර්ථ වාදී ලෙස ජිවිතය දෙස බැලීමේ තුමයකි. කෙනෙකු රෝගයකින් පෙළෙළමින් සිටිදීදී ම නමාහට රෝගයක් ඇතිව පිළිගැනීම ප්‍රතිශේප කෙරේ ද? ඒ අනුව ප්‍රතිකාර ගැනීමක් අත්හරේද? එවැනි මානසික ආකල්පයක් සරව ගුහවාදී එකක් සේ අපි නො-සලකමු. එය අන්ත මේධිකමක් සේ සැලකීමට සිදුවේ. එබැවුන් කෙනෙක් සරව ගුහවාදී හෝ අගුහවාදී වේවා, ජිවිතයේ ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගත නොහැකි ය. එමත් ම ජිවිතයේ ගැටළ නිරාකරණය නිවරද දිනයකින් කළ හැකි නොවේ. වතුරායි සත්‍යය දුක හඳුනා ගැනීමෙන් ඇරඹියි. අනතුරුව එයට සේතු විශ්වල්ප්‍රණය කරමින් ප්‍රතිකාරය සොයා ගනියි. බුදු රඳන් දැක්බ සත්‍යයන් ඩිබිට නො ගියේ නම් කෙනෙකුව මෙසේ කිව හැකි ය. එනම් බුදු සමය ප්‍රග්න හඳුනා ගත් නමුන් එයට ප්‍රතිකර්ම දී නැති බව යි. එය එසේ වුයේ නම් එවිට මානව වර්ගයා ගේ බලාපොරාත්තු සුන්වනු ඇතේ. කෙසේ නමුන් දැක්බ සත්‍යය හඳුනා ගැනීම පමණක් නොව ඉන් ඔබට යමින් එහි සේතු විශ්වල්ප්‍රණය ද සුව කිරීමේ මාර්ගය ද බුදු රඳන් පෙන්වා දී ඇතේ. ගැටළවට ප්‍රතිකර්මය පෙන්වාදී තිබේදීදී බුදු සමය සරව අගුහවාදීයයි කෙසේ සැලකිය හැකි ද?

අැත්ත වගයෙන් බුදු සමය ප්‍රාර්ථනයන් ගෙන් පිරි ධර්මයකි. තවද ද දූෂණ ආයෝ සත්‍යයක් වූ පමණින් මේ ජීවිතයේ සැප සම්පත් වින්ද්‍යානයන් හෝ ආච්චායන් ප්‍රත්‍යායන් නැතැයි අදහස් නො කෙරේ. එදිනේද ජීවිතයේ සැප ලැබිය හැකි ය. ඒ කෙසේවෙතත් මේ ජීවිතයේ දී අප විදින සැප සම්පත් හා සතුට අවශ්‍ය විශ්ලේෂණයේ දී සඳ කාලික නොවන බැව් සත්‍යයක් සේ පවතින්නේ මය. අපට ප්‍රිති ජනක අවස්ථා ගත කළ හැකි ය. අප ආදරය කරන්නන් ගේ අසුර ලැබිය හැකි ය. නැතහාත් අපි තරුණකම හෝ නිරෝගි කම ආස්ච්චාද්‍ය කරමු. කළේ ඉක්මවා හෝ නො ඉක්මවා හෝ එම අවස්ථාවන් වෙනස්වීමත් සමඟ අපට දුකක් දැනෙනු නො අනුමාන දේ. එනිසා සැප සම්පත් අනුහව කරදිදී සතුවුවීමට ඕනෑ තරම හේතු ඇති නමුත් එම ප්‍රිති අවස්ථාවල කිසිවකු එල්බ නොසිටය යුතු ය.

මාර්ගයෙන් පිටතට පැන පූණේ විමුක්තියට පිවිසෙන මාර්ගය සඳහා කළ යුතු දේ අමතක නා කළ යුතු ය. දුකින් යුවපත් විමට අප අදහස් කරන්නේ නම් පළමුව දුක ඇති කරන හේතු භූත්‍යා ගත යුතු ය. බොඳේ මතය අනුව තෘප්තාව රාගය ඇතිවීමේ හේතුව දේ. එය දෙවන ආයෝ සත්‍යය දේ. මෙහිසුනට මෙහිර අත්දුකීම පිළිබඳව තෘප්තාවක් ඇති වේ. ලොකික දේ පිළිබඳව ආසා උපදී. සඳ කාලික ජීවිතයට ඇඟම කරනි. එය නො ලැබෙනවිට සඳහනික මරණයට කුමති වෙති. ඔවුන් ඉන්දියන් පින්වීමට ධනයට හා බලයට පමණක් නොව යම් යම් අදහස් - දැකින මති මතාන්තර හා සංකල්ප හා විශ්වාසයන් කෙරෙහි ද බලදුනු සිතිත්තෙක් ය. තෘප්තාව හෙවත් රාගය අවිද්‍යාව හා බැඳී ඇත. එවිට ඇති දේ තන් වූ පරිදි නො පෙනේ. ජීවිතයේ හා අත් දැකිමවල යථාර්ථය අවබෝධ කර ගැනීමට අස්‍යමත් වෙයි. මමත්වයෙන් මුළා වී ඇති අතර අනාත්මය වටහා ගත නො හැකි ය. අනිත්‍යය වෙනස්වන යුතු දේවල එල්බ ගනී. කෙනෙකු ගේ තෘප්තාවන් තෘප්තිමත් කර ගැනීමට ර්තියා දේ තුළින් අසමත් වීම නිසා බලාපොරොත්තු යුත්වීමටත් දුකටත් හේතු වේ.

## ආත්ම කෘෂිකාච්‍රී හයාකාරකිය.

තාත්ණාව හෙවත් රාගය සියලු සත්වයන් තුළ දැල් වෙමින් පවත්නා ගින්නක් බදු ය. එය නිරිසන් සත්වයන් තුළ හොතික රාගයක් ලෙස ද මිනිසුන් තුළ සංකීර්ණ වූ ද කාන්තිම්වූ ද ප්‍රභාධිත වූ ද තාත්ණාවක් ලෙස පැතිර ඇත. නිරිසන් සත්වයෝ තම ආගාවන් තාත්ත්වත් කර ගැනීමට එකිනොකා ගොදුරු කර ගනිති. මේ අරමුණ මූද්‍රාන් පත් කර ගැනීමේ අපෙක්ෂාවෙන් මිනිසු සටන් කිරීම-මැරීම-යවචීම- බොරුකීම-ඇ විවිධ අපට්‍ය ක්‍රියාවල යෙදෙති. තාත්ණාව ජීවිතයේ සැම අංශයක ම දක්නට ලැබෙන ප්‍රබල වෙතසික බල වෙයයි. ජීවිතයේ සියලු අයහැන්ට හේතුව ද එය යි. සංසාර වකුදේ නැවත නැවත ඉපදීමටම සලසුනුදේ ද තාත්ණාව ය. දුක ඇතිවීමේ හේතුව වටහා ගත හැකි වූ විට දුක නැති කිරීමේ තත්වයට අපට පැමිණිය හැකි ය .එබැවින් අපි කෙසේ දුක කෙළවර කරමු ද?

සිතෙන් තාත්ණාව මූලිකුප්‍රවා දැමීය යුතු ය. මෙය තුන්වන ආරය සත්‍යය යි. තාත්ණාව නැති කළ තත්වය නිර්වානය නම් වේ. නිබ්බාණ යන පදය සැදී ඇත්තේ ද නි+වාණ සන්ධි-විමෙනි. මෙහි අරුත තන්හාවෙන් නිකීම් හෝ තාත්ණාවේ අවසානය යනු යි. මෙය දුකින් මිදුණු යලි ඉපදීමෙන් තොර තත්වයකි, ඉපදීම, ජරාව, මරණය යන නීතිවලට යටත් නොවන තත්වයකි. මේ ආයතනය කොතරම් උත්තරීතර ද කිවහොත් මිනිස් බසකින් විස්තර කළ නොහැකි ධම්යකි.

නිබ්බාණ යනු නො ඉපදෙන-හට නො ගන්නා අනිරුත්ත අරුපිත ස්වභාවයකි. මෙවැනි නො ඉපදීමක් නොහට ගැනීමක් අනිරුත්ත අරුපිත බවක් එහි නො වූ යෝ නම් මේ සංස්කාර ලෝකයෙන් ගැලවී යුමක් නැත.

නිර්වානය අතර්කාවවරය. අපට නිර්වානය පිළිබඳව උසස් සාකච්ඡාවන්හි යෙදිය හැකි ය. එහෙත් එය තත් වූ පරිදි අවබෝධයට මගක් නො වේ. නිල්‍යාණය නියම ලෙස වටහා ගැනීමට නම් ආයනී අෂ්වාධිගික මාගියේ ගමන් කිරීම අවශ්‍ය

වන්නේ ය. එමෙන් ම අප පිරිසිදු විය යුතු ය. ඒ සඳහා ඇධිෂ්ථානය හා ඉවසීම තිබේ ය යුතු ය. ආධ්‍යාත්මික සංචරිතාය හා මෙරිම තුළින් කුන්වනි ආයේ සත්‍යය වටහා ගත හැකි වෙයි.

ආයේ අෂ්ට්‍රියාඩිගික මාගිය සත්‍ය වෙනි ආයේ සත්‍යය සි. එය නිවනට යොමු කරයි. එය සාධක අවකින් සැදී ඒවන මාර්ගයකි. ඒ මාගියේ යම්න් දුකෙහි කෙළවර දැක ගැනීමට අප්‍රසමන් වෙමු. මක්නිසාද යත්? බුදු සමය තාරකික වූ ද නො වෙනස් වන්නා වූ ද ඒවිතයේ සැම ආගයක් ම වැළඳ ගන්නා වූ ද ධරිමයකි. මේ ආයේ මාගිය ද සැපුවන් ඒවිතයකට යොමු කරන සියුම් ප්‍රධානීයක් ලෙස සේවාව සලසයි. එය ප්‍රගුණ කිරීමෙන් තමා මෙන් ම අන්තර්ගතව ද ප්‍රති ලාභයක් ගෙන දේ. ගොඩින් යයි කියා ගන්නා අයට පමණක් ප්‍රහුණු වීමට ඇති මාගියක් ද ගනා වේ. එය ආගමික විශ්වාසය ක්‍රමක් වූව ද ඇවෝධය ඇති සියල්ලන් ම සඳහා වූවකි.

### ආයේ අෂ්ට්‍රියාඩිගික මාර්ගය - මැදමාවන

අන්තයකට ගොනා ගොස් ආගමික ඒවිතයකට යොමු කරන්නේ මේ මාගිය සි.

ආයේ අෂ්ට්‍රියාඩිගික මාගිය බුඩ දේශනාවේ එන ආයේ ඒවන මාගියේ ප්‍රමුඛ ආගයකි. මැද මාවත යනු අරිජ්‍යාවෙන් මග හඳුන්වන තවන් නමකි. බුදුරජාණන් වහන්සේ අනුගාමිකයනට අවවාද අනුගාසනා කෙලේ මේ මාවත අනුගමනය කිරීමට හා ඉන්දියයන් පිනාවීම, අන්ම දැනුවාය ආදි අන්තයන් මගාර වීමටන් ය. මැද මාවත දැනුම් ඒවන මගකි. එයින් අවධාරණය කරන්නේ ප්‍රදේශලයා තුළින් පැන නැගින දේ මිස බාහිර යමකු දෙන ආදාවන් ගො පිළි පැදිමට සි. ප්‍රදේශලයෙක් මැද මාවත ප්‍රගුණ කෙරේද? එය සඳවාරයේ මහ ගෙන්වන්නා ය. සවීබල ධාරී දෙවනයකට බිය ගොවන අතර කිසියම් ක්‍රියාවක යෙදෙන්නේ ඒ ක්‍රියාවේ දූෂණන්තර ගත විනා කම නිසා ය. යමක් මේ ස්වයං ප්‍රකාශිත විනය තෝරා ගන්නේ නිශ්චිත අවශ්‍යාතායක් දැකින නිසා ය.

එය සේවය පාරිගුද්ධීය සේ. තවද මැද මාවත සැලපුම් කළ අභ්‍යන්තර සංස්කෘතිය හා ප්‍රගතිය සඳහා මූ පරියකි. මේ මග යැමෙන් පුද්ගලයකුට බාර්ලිකාවයේ ප්‍රගතියක් හා ප්‍රතාතමව ක්‍රෑමයක් හෙවත් අන්තර් සාහායක් ලැබිය හැකි ය. බාහිර වන්දනාමානවල යෙදීමෙන් එය ලැබාගත නො හැකි ය. පුද්න් වහන්සේ ගේ දේශනාවට අනුව කිසියම පුද්ගලයකු ධර්ම කාලී ලෙස ජීවත් වන්නේද? ඒවා හැම දෙනා ගේ පැවැත්මට ගැලපෙන සේ ජීවත් වෙයි. මුද්‍ර රඳ්න් විද්‍යා ආයත අෂ්ට්‍රාචිගික මාර්ගට අනුකූලව තම ජීවිතය හැඩා ගසා ගැනීමට සැම බෝධියකු ම උනන්දු කරනු ලබයි. ආයත් අෂ්ට්‍රාචිගික මාර්ගට අනුකූලව තම ජීවිතය හැඩා ගස්වා ගනු ලැබූ තැනැත්තා තමා ගේ මේ ජීවිතය ද මරණින් පසු ජීවිතය ද අවාසනාවන්ත උපද්‍රවයන් ගෙන් නිදහස් කරගනු ලැබේ. එමෙන් ම එයින් තම මනස සංවර්ධනය කර ගැනීමටත් අඩුසලින් මිදීමටත් සුවරිනා ක්‍රියාවන්හි යෙදීමටත් පහසු වෙයි.

ආයත අෂ්ට්‍රාචිගික මාර්ග සිනියමකට සමකළ හැකි ය. දෙශාවකයෙකුට තමා අදහස් කරන තැනැට යැමුව සිනියම අවශ්‍යවන්නා සේ ආයත අෂ්ට්‍රාචිගික මාර්ග ද නිවිනට සැපත් වීම සඳහා මාර්ග බළා ගැනීමට අපව අවශ්‍ය වේ. තිවන තීනිස් දිවියේ අවසාන දිගුම කළුව වේ. නැගෙනාත් නිශ්චිත වේ. ඒ තක්සයට සම්පූර්ණ වීම සඳහා සඳුගැවනු සංවර්ධනය කරගත යුතු අංශ තුනක් අෂ්ට්‍රාචිගික මාර්ගයේ ඇතු. එනම් සිල්, සමාධී, පසුදුංහ යන තුන වේ. මේ අංශ තුන ම එකවර සංවර්ධන කරගත යුතුවුව ද පුද්ගලයා ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට අනුව එක් එක් අංශය ප්‍රග්‍රාම කිරීමට අවශ්‍ය තීපුනාව වෙනස් වේ. සඳුහැවතා පළමුව සිල් සමාන් විය යුතු ය. එයින් සිහු ගේ සියලු ක්‍රියාවන් අනුන් ගේ යහපත සඳහා ගොමු වේ. ඔහු එසේ කරන්නේ සුවව ලෙස ශික්ෂා පදයන් පිළිපදිමිනි. එනම් සතුන් මැරිමෙන්, සෞරකම්හේ, කාම වෙන්ල්‍යාලාරයෙන් අශ්‍යවාදයෙන් හා රහමෙන් වැළකීමෙන් ශිල්‍ය සංවර්ධනය කරන විට කෙකෙනු ගේ මනස පහසුවෙන් පාලනය කරගත හැකි වෙයි. සිත එකඟ කිරීමෙන් මනස සංවර්ධනය කර ගත හැකි වෙයි. සිත සංවර්ධනය වෙත් ම ප්‍රඡාව පහල වේ.

## කුමානුකූල සංචාරකාය

තම අසිමින ප්‍රජාවට අනුව මුදු රුන් දැන සිටි එක් කරුණක් නම් සියලු මිනිසුනට ආධ්‍යාත්මික පිරිපුන් බව එක් වරම ලබා ගත හැකි සමාන දක්ෂතාවන් ඔවුන් අතර තොමුන් බව යි. එබැවින් උන්වහන්සේ ආයි අෂ්ටාචිජික මාගිය පැහැදිලි කර දෙන ලද්දේ ප්‍රායෝගික ලෙස ආධ්‍යාත්මික ජීවන මාගිය තුම ක්‍රමයෙන් සංචාරකාය කර ගැනීමට ය. එක් ජීවිත-කාලයක දී සියලු දෙනාට ම විශිෂ්ටත්වයට පත් විම අසිරුබව උන් වහන්සේ දැන ගන් සේක. ශිල, සමාධි, ප්‍රජා ව්‍යවහාර ජීවිත කාලයන් රසක දී සංචාරකාය කරගත හැකෙක් අප්‍රතිඵ්‍යා ප්‍රයත්නයකින් බැවි වදුල සේක. මේ මාගිය අවසන් වශයෙන් යොමුවන්නේ ගාන්තියට පත්වීමෙනි. අසතුව දෙක කිසිවක් එහි නැත්තේ ය.

අෂ්ටාචිජික මාගියට පහත සඳහන් සාධක අට අයත් වේ.

සම්මා වාචා  
සම්මා කම්මන්ත }  
සම්මා ආජ්ව }

සම්මා වායාම }  
සම්මා සති }  
සම්මා සමාධි }

සම්මා දිවයී }  
සම්මා සඩිකජ්ප }

## සම්මා දිවයීය

යහපත් අවබෝධය නම් කුමක්ද? එය වතුරායී සත්‍යය පිළිබඳ දැනීම බැවි පැහැදිලි කර ඇත. වෙනත් ව්‍යවහාරින් කිවහොත් ඒ ඒ දේවල් තන් වූ පරිදි දැන ගැනීම සි සම්මා දිවයී යනුවෙන් අදහස් කරන්නේ. යමෙක යමක ස්වභාවය කුසල් හෝ අකුසල් දැයි අවබෝධ කර ගැනීමත් එය ගාරීකව හෝ වාස්ත්‍යාකාරී හෝ මානසික ව හෝ ක්‍රියාවට නැගිය යුත්තේ කෙසේ ද? යනු හරිහැටි දැන ගැනීම ය. කුසල් යනු කුමක්දයි දැන

ගත් පුද්ගලයා අයහපත් දේ මග හැර යහපත් දේ කිරීමට උගනි. ඒ අනුව තම ජීවිතයේ ඉතා යොගා ප්‍රතිඵලයන් උත්පාදනය කරයි. යම් පුද්ගලයකුට නිවරද අවබෝධය ඇති කළේහි ජීවිතයේ තෙවැදුරුම ලක්ෂණ එනම් සියලු සංස්කාර අතිතය දැක්ව අනාත්ම වන බවත්, පටිවිව සමූහපාද ධර්මයන් අවබෝධ වෙයි. නිවැරදි අවබෝධයක් ඇති පුද්ගලයා අව්‍යාච්‍යාවන් තොර වූවෙකි. එබදු ප්‍රජාවේ ස්වභාවය තම සන්තානයේ මුල් බැස ඇති අකසල් නයා විමුක්තිය ලැබේම සි.

ඩුයු දහම හදරන්නාකු ගේ උත්තුවිග අරමුණ විය යුත්තේ ප්‍රජාව වැඩිම සි. යහපත් අවබෝධය තමා ගැනත් තම ජීවිතය ගැනත් ලොක ස්වභාවය ගැනත් විය යුතු ය. යම් පුද්ගලයකු වෙත යහපත් අවබෝධයක් ඇති කළේහි හෙතෙම යහපත් සිතුවිලි උපදාවයි.

මෙම සත්‍ය කාරණය ඇතුළුවිට හඳුන් වන්නේ යහපත් තීරණය, නිවැරදි ප්‍රාරථනය, මාභෑහි අදහස යනුවෙනි. තවද එයින් දක්වන්නේ වැරදි අදහස් උදහස් තුරන් කර නිවනට යොමු කරන සෙසු සුවරිත සාධකයන් දියුණු තියුණු කිරීම සි. ඒ සාධකය පරමාර්ථ දෙකකට එනම් පටිවු සිතුවිලි යුරු කිරීමටත් පිවිතුරු සිතුවිලි වැඩිමටත් ආධාර වෙයි. යමෙකු පාඨිෂ්ටයෙක් ගේ ධර්මීතයෙක් වන්නේ ඔහු ගේ සිතුවිලි වලිනි.

යහපත් සිතුවිල්ල අංශ තුනකින් යුත්තයි.

පළමුවැන්න,

පුද්ගලයා ලොකික ආයාවන්හි එල්බ සිටීමට වඩා එයින් මිදිමේ ආකල්පය පවත්වා ගත යුතු ය. ඔහු ගේ සිතුවිලිවල මමනියට වඩා අනායන් ගේ සුහ සාධනය ගැන යොමුවීමක් තිබිය යුතු ය.

දෙවැන්න,

තම සිතෙහි මෙමත්‍ය, කරුණාව, දායාව හා පරිත්‍යාගය පවත්වාගත යුතු ය.

කෙටුවැන්න,

සියලු සත්වයන් කෙරෙහි අවිහිංසාව, කරුණාව, පෙරදුරිව ත්‍රියා කළ යුතු ය.

මෙම ක්‍රියාවන් අනුන් නො සලකා ගැඹීමට, හිංසාකාරී බවට ප්‍රතිචිරුණු වය යුතු ය. ආධ්‍යාත්මික මාර්ග ඔස්සේ පුද්ගලයකු ප්‍රගතියක් දක් වන්නේ ද එවිට ඔහු ගේ සිතුවිලි වැඩි වැඩියෙන් පරිත්‍යාග ගිලි වෙයි. අවිහිංසාවාදී වෙයි. ආත්මාරාත්‍යකාමී නො වෙයි. කරුණා මෙන් සිලිලෙන් පිරිය ය. යහපත් අවබෝධය හා යහපත් සිතුවිලි නැණුවන් කම්මී ප්‍රධාන සාධක දෙක යි.

ඒවා යහපත් ගැසීමේ සොමු කරවයි. යහපත් ගනි පැවතුම් සඳහා සාධක තුනක් තිබේ. නිවැරදිකාරාව ක්‍රියාවහා දිවිපෙළවෙන දී. යහපත් කාරාව අන්‍යයන් ගේ සුහ සාධනය හා සත්‍යය ගරු කරයි. එහි අදහස බොරු කිහිපාන් වැළකීල, කොළුම්, රූපවාහ්‍ය හා හිස් බස් බිංදුවන් වෙන් වී සිටීම ය.

අපි බොහෝ විට කාරාවට බලය අඩුවෙන් තක්සේරු කරමින් කාරා විලාශය පාලනය කිරීමට එතරම් උනන්දුවක් නො දක්වා. එගෙන් අපේ ජිවන සමය තුළ අනුන් ගේ කාරා-වලින් අපට වෛද්‍යනා දැඟුනු අවස්ථා එමට ය. අනුන් ගේ කාරා-වලින් අප උදෑම වූ අවස්ථා අනන්ත ය. අගිරිවදන්වලින් නියුතු අවියකින් මෙන් ගදවන තුවාල කළ ගැයි ය. එමන් ම සුම්භිරි වදනින් දරුණු අපරාධ කරුවෙනු ගේ ප්‍රවත්ත යින් සහන් වෙනස් කළ ගැයි වෙයි. සාමකාමී එක්සත් සංජයක් බිංදුකර ගැනීමට අප ගේ කාරාව නිසි ලෙස එලදී අන්දටින් ගැඹු ගස්වා ගත යුතු ය. සත්‍ය වූ එකඟ විය ගැයි කරුණාන්විත අරුන් සරු එවන අප කාරාකළ යුතු ය. මුදු රඳන් විසින් වරක් විදුරණ ලද්දේ ප්‍රිය ජනක කාරාව මී පැනිමෙන් මිහිරි බව ය. අපිය කාරාව කසල මෙන් අම්භිරි බව ය.

යහපත් සිල්වන් ගැසීමේ පිළිබඳ ඊළඟ සාස්කය නිවැරදි ක්‍රියා ය.

නිවැරදි ක්‍රියාව හා සම්බන්ධ වන්නේ ප්‍රවිනයට දක්වන ගොරවය හෙවත් සැලැකිල්ල දේපල හා පෙළද්ගලික නෑ සබඳතාවට ඇති ගොරවය සමග ය. බොධිමෙන් පිළිපැදිය යුතු පන් සිල් අනුරෙන් මුල් සික්ෂාපද තුනට එය අනුකූල වේ. එනම්

ප්‍රාණසාත, අදත්තාදන, කාමමිත්ත්‍යාචාර නම්ම වූ මැටිම සෞරකම් හා වැරදි පස්කම් ආදිය යි. ජීවිතයට සියල්ලෝ ම ආදරය කෙරෙනි. දූෂ්චරිත්‍යා සියල්ලෝ ම බිඟ වෙති. මරණයෙන් හැම දෙන ම තැනි ගනිනි. එසේ ම ජීවිතය අගය කරනි. එ බැවින් නැවත දිය නො හැකි ජීවිතය පැහැර ගැනීමෙන් අප වැළැකිය යුතු ය. හැඳිම් සහිත කිසියා ප්‍රාණීයකු ගේ දිවි තොර නො කළ යුතු ය. අනුන් සතු දේපල වලට ගරු කිරීම යනු අපට නොදුන් දෙයක් සෞර කමින් රට්ටීමෙන් හෝ බලයෙන් නො ගැනීම ය. පොද්ගලික සබඳතාවන්ට ගරු කිරීමෙන් අදහස් කරන්නේ කාමයේ වර්ධන නො හැසිරීම පරදර සේවනය ආදියෙන් වැළැකි සිටීම යි. මෙය ඉතා වැදගත් වන්නේ ආදරය කරන්නවුන් අතර ආදරය, විශ්වාසය තහවුරු කිරීමටන් අප ජීවත්වන සමාජය වඩා හොඳින් ජීවන් විය හැකි තැනැක් කිරීමටන් ය.

## නිවැරදි දිවි පෙවෙන

යහපත් හැසිරීමට අදාළ ව සමාජය තුළ අපේ ජීවිකාව කෙසේ සලසා ගන්නේ ද? යන සාධකය යටතට ගැනෙන්නකි. නිවැරදි කුඩාව නිවැරදි ක්‍රියාවන් හා සම්බන්ධ සත්‍යය, දේපල හා පොද්ගලික සබඳතාවනාට ගරු කිරීම ආදි අදහස් දීර්ශකර දක්වීමක් ලෙස ද පෙනීයන්නකි. යහපත් දිවි පෙවෙන යනු සව්වරිත මූල ධර්මයන් නො බිඟ අප ජීවිකාව සලසා යත යුතු ආකාරය පහත දක්වෙන පස් වැදුරුම දිවිපෙවෙන්හි යෙදීමෙන් බොංධියින් වලක්වා ඇත්තේ ය.

එනම් වහල් මෙහෙයට මිනිසුන් විකිණීම, ආයුධ විකිණීම, මස් විකිණීම, මත්දුවාස විකිණීමහා වසයවිස විකිණීමයි. ඇතුළු අයට එ වැනි වෙළෙඳුම් කිරීමට සිදු වී ඇති බැවින් එහි නිරත විම එ තරම් වරදක් නො විය හැකි බැවිසලකනි. එහෙත් එම තරකය පදනම් රහිත ය. ජීවා වළංග වුවහොත් සෞරුන් මිනිමරුවන්, සාහසිකයන්, බිඟවද්දන්නන්, හෞර බඩු ජාවාරම් කාරයින් වංචිකයන් වැනි අයට තමන් කරන අදම්වූ ක්‍රියාවන්හි යෙදීමට සිදු වී ඇත්තේ තමන් ගේ ජීවිකාව කර ගැනීමට අන් මහක් නොමැති නිසාය යි පහසුවෙන් පැවසිය හැකි ය. එසේ වුවහොත් ඔවුන් ගේ ජීවන මාරුකය ද නිවැරදි විය හැකි ය.

විනෝදයට මසුන් මැරිම හා සතුන් දඩියම් කිරීම ආහාරය සඳහා සතුන් මැරිම බොඩි ගිණුපදයන්ට පටහැනි නොවනි සි ඇතැම්බූ විශ්වාස කෙරෙනි. මෙය ද ධර්මය හොඳහැටි නො දැනීම නිසා වූ වැරදි සංකල්පයකි. එවන් ක්‍රියා වංචිකය සි කිව යුතු ය.

කුමක් නිසාදයන්? එබැඳු ක්‍රියා භැමවිට ම අන් සතුන් ගේ දුකට විපතට හේතු වන බැවිනි. එවන් සියලු ක්‍රියාවන්හි දී මහන් වරද කරගනු ලබන්නේ ඒ වරද කරන පුද්ගලයා විසින් ම ය. වැරදි ක්‍රියා මගින් ජීවිකාව ගෙන යැම බුදු අහමට අනුකූල නො වේ. එබැවිනි බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වර්ධන ලද්දේ “යමෙක නො අවුව දුසිරිනෙහි ගැලී අවුරදු සියක් ජීවන් වූව ද එක් දිනක් හාවනානු යොහිව සිල්වන් ලෙස ජීවන් වීම තරම් නො වටි.” දුෂ්චරයකු වශයෙන් ජීවන්වීමට වඩා ගරු බ්‍රහ්මන් ලද ධර්මීෂ්චරයකු ලෙස මිය යැම වඩා හොඳ ය.

ආයනී අෂ්ට්‍රාචිගික මාර්ගයේ සෙසු සාධක තුන, සිත පාරිගුද්ධියට පන්කර ගැනීමෙන් අනතුරුව ප්‍රඥාව වැඩිමට හෙවත් සංවර්ධනයට අදාළ සාධක නම් සම්මා වායාම, යහපත් ප්‍රයත්නය, සම්මා සති, යහපත් සිහිය හා සම්මා සමාධි යහපත් තැන්පත් බව යන තුන සි. මේ සාධකයන් ප්‍රගුණ කිරීම අනුව තම මනය පාලනයටත් ගක්නිමත් කර ගැනීමටත් හැකි වේ.

ඒ අනුව තමා ගේ ක්‍රියාවන් යහපත් වන අතර සිත සත්‍යාච්චාවබේදය සඳහා සූදනාම් කරවයි. එය විමුක්තියට නැතු-හොත් බුඩ්‍රියට දෙර විවාත කිරීමක් වැනියි. සම්මා වායාම යනුවෙන් අදහස් කරනු ලබන්නේ ආප කරන ක්‍රියා ප්‍රිතිමත් ලෙස කිරීමත් ඒ වෙනුවෙන් නිශ්චිත ආකල්ප වශාකර ගැණීමත් ය. එම ක්‍රියාවන් ආප ගේ වෘත්තියට හෝ අධ්‍යාපනයට හෙවත් ගිණුණුයට හෝ ධර්මය ප්‍රගුණ කිරීමට හෝ ඇයන් ඒවා විය හැකි ය. ආප කරන ක්‍රියාවන් ගේ සාර්ථකත්වය ලැබිය හැක්කේ ද එවන් ප්‍රිතියක් හෝ උනන්දුවක් රඳවා ගැණීමෙන් හා තාප්තිමත් අධිෂ්ථානයක් ඇතොත් පමණි. සම්මා වායාම යහපත් ප්‍රයත්නයේ අංශ හතරක් ඇත්තේ ය. ඉන් දෙකක් අයහපත් දෙයටත් ඉතිරි දෙක යහපත් දෙයටත් යොමු කෙරෙයි.

පළමුවැන්න පාපයක් පැන තැගෙන හොත් එය ප්‍රතිකෙළඳ කිරීමේ ප්‍රයත්නය යි. දෙවැන්න ආපය හෝ අයහපත පැන නැගීම වැළැක්වීමේ ප්‍රයත්නය යි. තුන්වැන්න පැන නො නැගී යහපත් හෙවත් කුසල් සංවර්ධනය යි. සිවුවැන්න එසේ පැන නැගුණ යහපත හෙවත් කුසල් පවත්වා ගැනීමට දරන ප්‍රයත්නය යි. අපේ ජීවිතයේදී යහපත් ප්‍රයත්නය නිසා අකුසල වින්තස්වහාවයන් දුරට කිරීමටත් ස්වභාවික කොටසක් ලෙසින් කුසල් සින් නිර ලෙස පිහිටුවා ගැනීමටත් ඒවා වර්ධනය කර ගැනීමටත් හැකි වේ.

මුද්‍රා සම්යේ සම්මා සතිය හෙවත් යහපත් සිතිය වැදගත් ප්‍රගුණ කිරීමකි. දුක නැති කිරීමට වර්ධනය කරගත යුතු එක් මාරුගයක් ලෙස සම්මා සතිය දක්වා ඇත්තේ එ බැවිනි. සම්මා සතිය වැයීම වස් නිරතුරුව දැන යිටිය යුතු සුවිශේෂ අංශ හතරක් වේ.

එනම් සති හෙවත් සින් නූවණ බාවිතා කිරීම යි. කායික ඉරියවි හා ඩුස්ම ඉහළ පහළ ගැනීම පිළිබඳ ඉගෙනීම යි. ගැහීම් මිහිර ද අමිහිර ද මධ්‍යස්ථා ද සිත ගිණු වී ද නැද්ද? කොස්පාවිෂ්ට ද? විසිර ගොස් ද? මුලාවී අද්ද නැද්ද සිත එකඟ කිරීමට මානසික බාධකයන් අද්ද නැද්ද වනුරායී. සත්‍ය හෝ වෙනත් යමක් වෙද කියා යි. නිවරද සින් නූවණ අපේ එදිනෙද ජීවිතයේ පවා අත්‍යවශ්‍ය වන්නාකි. ඉන් අපේ කටයුතු හොඳින් දැන ගෙන කියා කළ හැකි ය. සෙසු හැඳිම් හා සිතුවිලි මෙන් ම අවට පරිසරය ද තේරුම් ගත ගැනීය. සිත නිරතුරුව ම පැහැදිලිව ද අවධාන ගිලිව ද නිවිය යුතු ය. එය වෙනතක යොමු වූ වලාකුලින් වැසී ගියා වූ එකක් සේ නො විය යුතු ය.

සම්මා සමාධී හෙවත් නිවරද වින්තෙනකාග්‍රතාව මගින් සිත වෙනතක අදියාම වළක්වයි. වින්තෙනකාග්‍රතාව නාම් සිත එක ලක්ෂ්‍යයක-එක අරමුණක තබා ගැනීම දියුණු කිරීම සඳහා ප්‍රජාත්‍යුවීම යි. මෙයින් සිත යම්පූජීයයන් අරමුණු උරාගැනීමන් වෙනතක සිත නොයුමන්-සස්ලවීම මනස්තාපය හෝ නිලෝප-

ගතවීම වැළකීමන් සිදුවෙට යි. පළපුරුදු ආචාර්යීවරයකු යටතේ පූජාලුවීමෙන් සම්මා සමාධිය ප්‍රතිලාභ දෙකක් ලබා දෙයි. පළමු වැන්න සිත හා කය සුවපන් කරයි. සැප පහසුව සතුව සන්නිදියාව ලබා දෙයි. දෙවැන්න එමගින් මනස ඒ ඒ දෙය තන්ත්‍ර පරිදි දකිය හැකි උපකරණයක් බවට පත් කරයි. ප්‍රඟාව පහළ වීමට සිත සකස් කරනු ලබයි. ආයෝ අෂ්ට්‍රාචිගික මාරුගය බුදුන් වදුල සිවුවෙනි වැදගත් ධර්මය වේ. ප්‍රවීණ ආධ්‍යාත්මික වෛද්‍යවරයකු සේ බුදු රුදුන් විසින් දුක්ඛ හෙවත් අයන්තුප්‍රතින්‍යාව සියලු ජීවිතයන් පිඩාවට පත් කරන රෝගයක් සේ හඳුනා ගන්නා දේ. උන් වහන්සේ එම රෝග නිධානය අනාවරණය තොට දැක් වුයේ දක්ව හේතුව ආන්මාර්ථකාලී ගිපු බව හා තාප්තියාව යි. ඒ රෝගයට ප්‍රතිකාරය වූ නිරවාණය ද උන්-වහන්සේ සෞයාගත් සේක. එය සියලුදුක අවසන්වන ස්ථානය යි. රෝගයට නියමිත බෙහෙත් වට්ටෝරුව අෂ්ට්‍රාචිගික මාරුගය යි. ප්‍රවීණ වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරීමේ දී නිරදේශ කරනු ලබන බෙහෙත් වට්ටෝරුව කායික මෙන් ම මානසික ප්‍රතිකාරයෙකි. දක නිවාරණයට මග පෙන්වන ආරය අෂ්ට්‍රාචිගික මාරුගය සමොධානික වෛද්‍ය තුමෙයක් සේ ය. එය සකස් වී ඇත්තේ සංසාර නැමැති රෝගය සුව කිරීම සඳහා ය. ආධ්‍යාත්මික පිරිපුන් බව දිනා ගැනීමේ මාරුගය ද දුකින් මිදිමේ මාරුගය ද එය වේ.

## සියල්ල වෙනස් වන සුදුස්

පවත්නා යමක් වේ ද? එය වෙනස් වන සුදු ය. තොවෙනස් වන සුදු යමක් වේ ද එය දැනට තො පවත්නා දෙයකි.

ජීවිතය දෙය බලන අපට එය වෙනස් වන ආකාරයන් නිරන්තරයෙන් කිසියම් අන්තයන් හා අසමාන කම අතර සිදුවන වංචල හාවයන් පෙනේ. ඒ අනුව අපි නැශීම බැසීම් ජය පරාජය ලාභ අලාභ ගොරව අගෙරව ප්‍රගංසා නින්ද ආදිය දනිමු. එමෙන් ම අප භද තුළ පහත පෙනෙන අවස්ථාවල ඇතිවන ප්‍රතිවාරයන් සතුව අසතුව සෞම්නය දෙම්නය, කෘෂිකිය කළ කිරීම, බලාපොරොත්තුව හා බිය පිළිබඳ වින්ද්‍යාන් ද

දනිමු. මේ ප්‍රබල ආවෙග සේ රළ අප ඉහලට ගෙන ගොස් පහලට හෙලති. යැමි වෙනත් රළ පෙළක ප්‍රවාහයට අසුවී ඇදී යයි. එසේනම් එවන් රළ පෙළක මුදුනෙහි පය ගසා සිටිමට බලා පොරොත්තු වෙමුද? මෙවනි බව සපුරුක නිරන්තර කැලකිලි මධ්‍යයේ අපි ජීවිතය තමැති ගොඩනාගිල්ල කො තැනෙක ගොඩ නැගිය යුතුද?

මේ ලෝකය කෙ බඳුද? කිවහොත් කිසියම් සත්වයකට ලැබෙන සුඡ සතුවක් ප්‍රමෝදයක් වූව ද ලබාගත හැකිකේ තොයක් බලා පොරොත්තු සුන්වීම අසමත් වීම හා පරාජයන්-ගෙන් පසුව යි. මේ ලෝකයේ අල්ප වූ ප්‍රිතියක් වූව ද වැඩෙන්-නේ ලෙඩ රෝග, කලබල මරණ ආදිය මදුදෙහි ය. මොහොතු-කට පෙර අප හා එක්ව කරුණා හරිතව තුමු පහවු වූ ඇතුම් අයක් රේඛ මොහොත් දී අප ගේ කරුණාව අපෙක්ෂා කරන්-නේ ය. ඒ මේ ලෝකයේ ආකාරය යි. ඒ බඳු ලෝකයකට උපෙක්ෂාව අවශ්‍ය යි. අප ජීවත් වන ලෝකයේ ස්වභාවය කෙසේදැයි කිවහොත් අද කුළුපාග මිතුරන් සේ අප සමග ජීවත් වන්නන් රේඛ දවසේ අපේ පරම භතුරන් විය හැකි ය. බුදු රජාණන් වහන්සේ විසින් මෙලොව විස්තර කරන ලද්දේ අනවරාගු සංසාරය වශයෙනි. සියල්ල වෙනස් වන සුළු ය. නිරතුරුව විවිධ ස්වරුප ඇතිවත්නේ ය. නිමක් තොමැති විපරියාසයන් සහිත ගලායන දිය දහරක් බඳු ය. සියල්ල ඇති විමත් නැතිවෙත් තො නැවති මාරුවෙන් මාරුවට සිදු වෙයි.

සියල්ලෝ ම ඉපදිමේ සිට මරණය දක්වා දිවෙති. ජීවිතය මරණය දෙසුට තො නැවති යන විපරියාසාවලියකි. ජීවිතය සැදුම්ලද ඉවාමය හා ඉවාමය තො වූ ආකෘතින් අමතාරක් තොමැතිව වෙනස් වෙමින් ජරාව දෙසුට යයි. මේ අනිතත් ස්වභාව ධර්මය බුදු සමයේ මධ්‍ය කුටයන් ගෙන් එකකි. මේ පොලුව මත පිහිටි කිසිවක් පරම සත්‍යයේ ලක්ෂණ ප්‍රතිග්‍රහණය තො කරයි. ඉපදුණු යමෙකුට තො මැරි සිටිය තො හැකි ය. හටගන් සියල්ල වැනිසීමට යටත් වේ. වෙනස් වීම සත්‍යයේ නියම අංගයක් වේ. බුදු රඟන් අනිතා සිද්ධාන්තය පිළිගන් අතර ස්ථීර පැවත්මක් ඇති ඉවාමයක් නැතියේ දේශනා කොට ඇති.

ඩුං රදුන් අනාවරණය කරනු ලැබූ වෙනස් වීම් න්‍යාය අද විද්‍යාඥයේ පිළිගනිති. ඔවුන් ගේ නිගමනය වන්නේ මේ ලොව කිසිවක් ස්ථීර සාර හෝ ස්ත්‍රී හෝ ස්පර්ශ කළහැකි නොවන බව ය. සියල්ල බලවත් සුළුයක් බඳු ය. මොගානක් පාසා එකම ආකාරයෙන් නො පවතී. මූල මහන් ලෝකය ම වෙනස් වීම නැමැති කුරුකෙන සුළුයට මැදි වී ඇත. විද්‍යාඥයන් තීරණය කර ඇති තවත් නිගමනයක් නම් සුළුස්යා ගේ විනාශය හෝ මරණින් පසු සියල්ල අවසන සිනලී කරණයට ඉඩ ඇති බව ය. එබදු බලාත්පාරෝන්තුවකින් බොඩියෝ උකටලී නො වෙති. ඩුං රජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි විශ්වය ගෙවන් සියලු ලෝකාවාටයන් ඉපදීම තැනිවීම ආග්‍රිත අනාන්ත ක්‍රියාවලියකට අයන් වන බව ය. හැම කෙනෙකු ගේ ම පීටිනය එබදු වේ. අප සිටින ලෝකය නියත වශයෙන් ම අවසාන වන්නේ ය. පුර්වයෙහි පැවැති ලෝක ද එ වැනි තක්‍රයට පත් වී ඇත. යලින් එය එසේ ම දියුවන්නේ ය.

ලෝකය නික්මීම ස්වභාව කොට ඇත්තේ ය. අප සියලු දෙනා ම කාලයට අයත් වන්නේ ය. සියලු ලිඛිත පද-සෙල් ලිපි-ආල්බිත විෂා ගිණ්වාවාරයේ ව්‍යුහය හා සියලු මානව පරම්පරාත් ග්‍රීම්කාලයේ දී වියලී හැඳි අමතක වී යන්නේ ය. මල් කොළ ගස් නොපෙනි යන්නේ ය. එ බැවින් පවතින සියලු දේ වෙනස්වන සුළු ය. වෙනස් නො වන කිසිදු දෙයක් පවත්නේ නැත. ඒ අනුව දෙවියන් - මිනිසුන් සිවුපාවුන් හා රුප කායයන් ආදී මේ විශ්වයේ ඇති සියලු දේ අනිත්‍ය න්‍යායයට යටත් බැවි බුදු සමය අපට උගන්වයි.

සිරුර පෙන පිඩික් සේ  
හැහුම දිය බුබුලක් සේ  
සගැනුම මිරුහුවක් වේ  
වෙනාරස රඹ තුරක් සේ  
සිහිනුවණ ඉන්දුරාලයක් බඳු ය.  
සංස්ක්‍රිත නිකාය.

## ක්‍රියාව්‍ය නම් කුමක් දී?

අපේ ක්‍රියාවනට අනුකූලව ක්‍රියාත්මක වන පුද්ගලයකු ගේ බල පැමක් නැති ස්වාධාවික න්‍යායයක් ලෙස කරමය හැඳින් විය හැකි ය. එය නීති දෙකායකු නොමැතිව නීතියක් නොගොන් ධර්මනාවයක් ලෙසින් පවතින්නාකි. කරමය ක්‍රියාත්මක වන්නේ එයට ම ආච්ච්ජීක වූ ඡෙකුතුයක ය.

බාලයකු සරල බසින් කරමය කුමක් දුයේ මෙසේ දක්වනු ඇත. එනම් ගොදුක් කරන්න. ඒ ගොදු ඔබටන් දන් හෝ පසුව හෝ ලැබේ. නරකක් කරන්න එම නරක දන් හෝ පසුව ඔබටන් ලැබේ. අස්වනු නෙලන බසින් දක්වනාත් කරමය මෙසේ පැහැදිලි කළ හැකි ය. ඔබ ගොදු බිජ වැපුරුවෙන් ගොදු අස්වන්නක් ඔබට ලැබේ. නරක් වූ ඩීජ වැපුරුවෙන් නරක අස්වන්නක් නෙලා ගත හැකි ය. විද්‍යානුකූල බසින් කරමය යනු හෙතු ප්‍රත්‍ය න්‍යාය ලෙස දැක්විය හැකි ය. සෑම හේතුවකට ප්‍රතිඵලයක් ඇත.

ධම්ම පදයේ කරමය විස්තර වන්නේ මේ ආකාරයෙනි. සියලු ගොදු හෝ නරක අවස්ථාවන්හි දී මනස පෙරටුව සිටියි. ඔබ යහපත් හෝ අයහපත් මනසකින් කරා කරයි ද, ක්‍රියා කරයි ද, එවිට යහපත හෝ අයහපත ඔබ අනුව යන්නේ රියෙහි බැඳී ගවයා ගේ පසුපස යන රිය සක ලෙස ය. නැතු-ගොන් ඔබ අත හැර නොයන ඔබේ සෙවනැල්ල මෙන්. කරමය සරල වශයෙන් ක්‍රියාවකි. පණ ඇති ජීවියකු තුළ පවතින ගක්නිය නොගොන් බලය නොයෙක් නම්වලින් හැඳින් වෙයි. එනම් මූලික ආගා හෙවත් ලැදිකම් විද්‍යානාය ආදි වශයෙනි. එවැනි සහඟ ගති ලක්ෂණ සැම ජීවියකු ම වලනය කරයි. ඒ ජීවියා මනොගතව හෝ ගොතික වශයෙන් වලින වේ. ඒ වලිතය ක්‍රියාව නම්වෙයි. ක්‍රියාවන් නැවත නැවත සිදුවීමෙන් පුරුදු ඇති වෙයි. පුරුදු හැසිරීම් හෙවත් වයෝග බිජි කරයි. බුදු සමයේ දී මේ ක්‍රියාවලිය හඳුන් වන්නේ කරමය යන නම්නි, අවසාන අරුතින් කරමය යන්නෙන් අදහස් කරන්නේ ගොදු හෝ නරක

මානසික ක්‍රියාවන් හෙවත් වෙතනා ය. කර්මය වේතනාවකිදී බුදුරජාණන් වහන්සේ දෙපු සේක. මේ අනුව කර්මය එකකයක් තොටෙ. ක්‍රියා පිළිවෙළකි. ක්‍රියාවකි. ගක්තියකි. බල වේගයකි. සමහරුන් මේ බල වේගය හඳුන් වන්නේ ක්‍රියාකාරී බලය යනුවෙති. අප වෙත එන ප්‍රති ක්‍රියාවන් අප කරන ක්‍රියා නිසා ඇත්තිවන ඒවා ය. මිනිසා ප්‍රත්‍යාශ්‍යාණය කරන වේදනා හා සතුට ඔහුගේ ම ක්‍රියාවල ප්‍රතිඵලයකි. ඔහුගේ ම වවන හා සිතුව්ලි ඔහුවෙත ම ප්‍රතිචාරය ඩීමකි. අපේ ක්‍රියා වවන හා සිතුව්ලි අපේ සමාධිය හා පරාජය වාසනාව හා අවාසනාව නිෂ්පාදනය කෙරේ.

පොදු ස්වාහාවික තාක්ෂණයක් වන කර්මය ක්‍රියාත්මක වන්නේ අපේ ක්‍රියාකාරකම්වලට සම්පූර්ණ අනුකූලතාව අනුවයි. එය රේට ම පොදු වූ නීතියක් මිස නීති දැයකයකු තොමැති. කර්මය ක්‍රියාත්මක වන්නේ එයට අයන් සෙශනුදේ ම ය. එයට බැහැරින් මැදිහත් වන ස්වාධීන පාලන නියෝජනයක් තොමැති. ගොඳ හෝ නරක විපාක දෙනා අධික්ෂයකු හෝ පරිපාලකයකු තොමැතින් ය. ගොඩයේ කර්මානුකූල ප්‍රතිඵල අපේක්ෂාවන් දෙවියන් යැදීම කෙරෙහි විශ්වාසය තො තබනි. බුදු රඳුන් ගේ ධර්මයට අනුව කර්මය යනු වෙනන් කිහිදු පිළිසරණක් තොමැති බැවින් අප හෝ ආයාවනාය පරිදි කිසියම අද්ඛත බල වේගයන් විසින් අප වෙත පමුණුවනු ලැබූ බාහිර තීරක වාදී මායාවක් හෝ දෙවියන් විසින් මෙසේ වියපුතු යයි කරනු ලැබූ නියමයක් ද තො චේ. ගොඩයන් විශ්වාස කරන්නේ මිනිසා බිජ්‍යවට වැපුරු අපුරු අස්වනු තොලා ගත්තා බවයි. අප සිටියේ කෙසේද? යන ප්‍රශ්නයට පිළිතුරු ලෙස අපි දැන් පෙනී සිටිමු. වෙනන් වෙනවලින් කිවහොත් මිනිසා කෙසේ සිටියේ ද? ඒ අපුරින් දිගට ම නීරපෙක්ෂ ලෙස පෙනී සිටින්නොක් තො චේ. මෙයින් සරල ලෙස අදහස් කරන්නේ කර්මය කළින් තීරණය කරන ලද බල වේගයක් තො වන බවයි.

බුදුන් පෙන්වා දුන් පරිදි සැම දෙයක් ම වෙනස් විය යුතු ය. තීරණය කර ඇතොතාත් නිදහස් අදහස් හෝ ආදහිවන් හෝ ආධ්‍යාත්මික හෝ ඒවිත යනුවන් කිසිවක් තො මැතින් ය. අපි අපේ අනිතයේ වහළුන් බවට නිකමම පත් වෙමු. අනික් අතට සැම

දෙයක් ම තීරණය කර නොමැති නම් ආදාළ වගා කිරීම හා ආධ්‍යාත්මික වර්ධනයක් නොමැත්තේ ය. ඒ නිසා වූදු රජාණන් වහන්සේ බාහිර තීරක වාදය හෝ අතිරක වාදය නො පිළිගත් සේක.

## කර්මය පිළිබඳ සාචද්‍ය මෙයක්

කර්මය පිළිබඳ වැරදි අර්ථ කථනයන් හා අතාර්කික මත ගැන අඩිගුත්තර නිකායේ සඳහන් වේ. නුවණුත්තන් ඒ ගැන පරිභා කොට පහත සඳහන් මත අත්හැර දැමීම නුවණට පුරු ය.

- 1 සියල්ල පුරව ජාතියේ කළ ක්‍රියාවන් ගේ ප්‍රතිඵලය යි  
විශ්වාස කිරීම
- 2 උත්තරීතර පාලකයකු ගේ නිරමාණයන්හි විපාකය යි  
අදාළීම හා
- 3 සියල්ල පැන නගිනුයේ හේතුවක් හෝ එලයක් නොමැතිවය  
යන විශ්වාසය.

පුද්ගලයකු මේනිමරුවකු – මොරෙකු – ස්ත්‍රී දූෂකයකු වීමත් ඔහු ගේ ක්‍රියාවන් පුරව ක්‍රියාවන් නිසා ඇති වූවක් සේ ද,

උත්තරීතර පාලකයකු ගේ නිහැලීමක් භේත්තකොට සිදුවන්නක් ද ඒ ඒ අවස්ථාව අනුව නිකම් සිදුවූවක් ද වේ නම් ඒ පුද්ගලයා ගේ අයහපත් ක්‍රියාවලට ඔහු වග කිව පුත්තකු සේ සැලකිය නො හැකි ය. කර්මය පිළිබඳව තවත් සඳයස් අදහසක් මෙසේ දක්වේ. කර්මය ක්‍රියාත්මක වන්නේ යම් පුද්ගලයකු විශ්වාස කරනු ලබන ඔහු ගේ ඇදිනිල්ල අනුව ය. මේනිසා ගේ රේඛග ජීවිතය පිළිබඳ ඉරණම ඔහු තෝරාගන් විශේෂ ආගම මත යන්තමින් හෝ රඳ පවතීය යි සිතිය නො හැකි ය. ඔහු අදහන ආගම කුමක් වූව ද මේනිසා ගේ ඉරණම මූලමතින් ම රඳ පවත්නේ ඔහු ගේ කයින්, වවනයෙන් – සිතුවිල්ලෙන් කරන ක්‍රියාවන් මත ය. ඔහුට කවර අඩ්‍යාලමක් තිබුන ද යහපත් ක්‍රියාවන් ගෙන් පිරි නො කිලුවී ජීවිතයක් ගන කරයි නම් රේඛග ජීවිතයේ හෝ වාසනාවන් ජීවිතයකට හිමි කම් ලබයි. තම සිනෙහි දූෂ්චර සිතුවිල් රඳවා ගතිමින් පාප ක්‍රියාවන්හි යෙදෙමින් ජීවත් වන මේනිසා ගේ රේඛග ජීවිතය ද කාලක්ෂණිකත්වයට පත්

වේ. බෙහුඩියෝ මරණින් පසු සූගතිගාමී වීමට වාසනාව ඇත්තේ තමනට පමණකුදී කිසි විටෙකන් නො කියනි. කවර ආගමක් අභ්‍යුව ද මිනිසා ගේ කරුමානුකුල සිතුවිලි ඔහු ගේ ඉරණම මේ කම ජීවිතයේ දී එය තීරණය කරනු ඇත.

කරුමය පිළිබඳ ඉගැන්වීම් පශ්චාත් මරණ පරීක්ෂණ තින්දු-වල නිර්නායකයක් හෙවත් ප්‍රදීඩිකයක් නො වේ. බුදුරජාණන් වහන්සේ කර්ම නායාය දේශනා කෙමල් දිනවතුන් ආරක්ෂා කිරීමට හේ දූෂ්පතුන් සැනසීමට වත් රේඛහ ජීවිතයේ දිලරුම වන වාසනා මහිමය පිළිබඳ මතො දැකියක් දැක්වීමට වත් නො වේ. බුදු සමයට අනුව කරුමය පැහැදිලි කරන්නේ මනුෂා වර්ගයා අතර පවතින අසමානතාවය යි. මේ විෂමතා ජන්මය පරිසරය ස්වභාව ධර්මය මෙන් ම කරුමය හෙවත් අපේ මත්‍රියාවන් තීසා වුවකි. ඇත්ත වගයෙන් අපේ ජීවිතයේ ජයග්‍රහණයට හේ පරාජයට වගකිවයුතු සාධකයන් ගෙන් කරුමය ද එකකි. කරුමය අදියි බලවේයයක් බැවින් එහි ත්‍රියා කාරිත්‍යය මසැසින් දැකිනු බැරිය. කම්මිය ත්‍රියාන්මක වන අයුරු අවබෝධ කර ගැනීමට නම් බේජුවට හා සැයදිය යුතු ය. කම්මියේ ප්‍රතිඵල අපේ උප විඥානයේ හෙවත් හවා-ග වින්තයෙහි තැන්පත් වී ඇත. ඒ කෙසේදයන්? කිසියම් ඇටුයක් තුළ ඉන් හටගන්නා ගාකයේ කද අතු කොළ මල් ගෙධි අනුළත් වන්නා සේ ය. යොග්‍ය තක්සයන් තුළ කම්මිය ද එල දරයි. එනම් තෙතමනය හා ආලෝ-කය සමග කුඩා ඇටුය පැල වී දැලු රිකිලි දීමා කද කොළ අතු පතර සැදෙන්නා සේ ය. කම්මියේ ත්‍රියා කාරිත්‍යය බැංකු ගිනුමක් හා සැයදිය හැකි ය. මේ ජීවිතයේ දී සන්පුරුෂයා පින්වතෙකි තක්ස හිඳියෙකි. ඒ තැනැත්තා ඔහු ගේ යහපත් කරුමයට තව තවත් එකතු කරයි. මෙයේ ලබාගත් යහපත් කම්මිය හේතුකොට ගෙන කරදර රහිත ජීවිතයක් කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.

නමුත් ඔහු ගත් දේ තැවත තැන්පත් නො කළ භෞත් ඔහු ගේ ගිනුම ඩීන විඩා කොළොත් වේ. ඔහු ගේ එවන් දැක්වීත තක්සයට වරද කරු වන්නේ කුවුරුදු? දෙස් පැවරිය හැකිකේ කාට දී? අනුන්ට හේ තමා ගේ ඉරණමට දෙස් පැවරිය නො හැකි ය. ඔහු ම එයට වග කිව යුතු ය. මේ අනුව යහපත්

බොඟබයකුට පලායන්නකු හෝ ඇහ බෙරාගන්නකු නො විය හැකි ය. කම්මානුකුල බල වේගය අකම්පූරුෂ වීමෙන් පාලනය කළ නොහැකිකේ ය. වියෝවත් යහපත් ක්‍රියාකාර කම් කෙනෙකු ගේ වාසනාව සඳහා තැතුව ම බැරි දෙයකි. පලායුම දුරවලයා ගේ සිරිතකි. එසේ පලායන්නහුට “ක්මීන්‍යායයයේ විපාකයන් ගෙන් ගැලවෙනු පිණීස සැහැවීමට තැනක්නැත්තේ ය”

- ධම්මපද

### අපේ අන් දැකිම්

කම් න්‍යාය අවබෝධය තම් “අපේ සැපත හෝ විපත සඳහා වගකිව යුත්තේ අපමය යනු තේරුම ගැනීම” දි අපේ කම්ය ගොඩ නගන්නොෂ අපි වෙමු. බුදු සමය පැහැදිලි කර දෙන්නේ මිනිසාට තමා ගේ කම්ය හැඩ ගැසීමටත් ඒ අනුව තම ජීවිතය ගෙන යන දිසාවට කොනෙකුත් බල පැම කළහැකි බවත් ය. අනික් අතට මිනිසා තමා ගේ ක්‍රියාවනට මුළුමනින් ම යට වූ සිරකරුවකු නො වන බවත් ය. තවද මිනිසා යන්ත්‍රයක් සේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන යහු බල වේගයන් ගේ දුසයෙක් ද නො වේ. එ මෙන් ම මිනිසා ස්වභාව ධෙශීයේ සරල නිපැයුමක් ද නො වේ. මිනිසා තුළ කම්ය වෙනස් කිරීමට ගක්කිය ද හැකියාව ද ඇත. යුතු ගේ මනස කම්යට වඩා බලගතු බැවිත් කම්න්‍යාය තමාට සේවාව ලබා ගැනීම සඳහා යොදගත හැකි ය. මිනිසා තම කම් බල වේගයට යටත් නො වී සිටීමට තරම් වූ තමන් සතු ප්‍රාර්ථනා හා ප්‍රයත්නයන් අන් නො හැරිය යුතු ය. පුරුවයෙහි එක් රස් කළා වූ අයහපත් කම්යන් ගේ ප්‍රති ක්‍රියාවනට හිළවු කිරීම වස් යුතු වැඩි වැඩියෙන් ප්‍රණා ක්‍රියාද මනස විවිත කර ගැනීම ද කළ යුතු ය. එසේ නොමැතිව යැදිම වැදිමි-පුද පුජා-ගරිරයට වධ දීම මගින් තමා ගේ කම් විපාකයන් අඩ්ඩවා යුම දුෂ්කර වේ. ඒ අනුව කිව හැක්කේ මිනිසාට තම පාප ක්‍රියාවන් ගේ එල විපාක යටපත් කළ හැක්කේ නුවනින් යුතු ව ක්‍රියා කරමින් ආයනී ජීවිතයක් ගත කළහාත් පමණි.

මිනිසාට දායා වූ ඉවායන් ඇතෙන් ඒවා තම විශිෂ්ටවර්ථය වර්ධනය කිරීම සඳහා යොද ගත යුත්තේ ය. ජීවිතය තමැති ක්‍රිඩාවට අදාළ තුරුමු පත් අප තුළ ඇත. අපි ඒවා තෝරා

බෙරා නො ගනිමු. ඒවා අපේ පුරුවකම්යට යා කර ඇත. එහෙත් අපේ කැමැත්තනට අනුව අපට ජය හෝ පරාජය ලැබේය හැකි ය. මිනිසුන් ගේ ක්‍රියාවලට කම්ය සමාන කර තිබේ.

මේ ක්‍රියා ධ්‍රීංඩුකුල ප්‍රතිඵල උපද්‍රවයි. නමුත් කිසියම් පරමාර්ථයක් සහිත අපේක්ෂාවකින් තොරව කරනු ලබන ක්‍රියා කුගල කම් හෝ අකුගල කම් නො විය හැකි ය. එබැවින් බුදු රජාණන් වහන්සේ අර්ථ කථනය කර ඇත්තේ වෙනතාව කම්ය බවයි. “වෙනතාහා ඩික්බලේ කම්මං වදුම්” එයින් අදහස් කරන්නේ කවර නම් යහපත් හෝ අයහපත් ක්‍රියාවක් වෙනතාවෙන් තොරව කළහොත් රේඛ දිවිය කරා යාමට තරම් ගක්තිසම්පන්න නොවන බව ය. යහපත් හෝ අයහපත් කම් විපාකයන් ගේ ස්වභාවය කුමක් දැයි නො දැනුම එම ක්‍රියාවන් හිතා මතා සිදු කරන ලද්දේ නම් විපාකයෙන් මිදිමට හෝ තහවුරු කිරීමට සමාච්‍ය නො වන්නේ ය. කුඩා පැරුවකුට හෝ අඡානායකුට හෝ නොයෙකුත් පාප ක්‍රියාවන් කළ හැකි ය. එහෙත් එම ක්‍රියාවන් සිදු කරන ලද්දේ හානියක් අනතුරක් කිරීමේ අවශ්‍යතාව නම් ඔවුන් ද කම්ංඩුකුල විපාක ලැබේමෙන් නිදහස් වෙනැයි කිම දුෂ්කර වන්නේ ය. කුඩා ලමයකු රත් වූ යකඩයක් ස්පෑඩි කළහොත් ඒ ශිනියම් යකඩයේ රුෂනයෙන් ප්‍රමාද ගේ අත නො දැවැනි බෙරදී?

කම්යේ ගක්තිය ද නිවරද ව එ ලෙසින් ම ක්‍රියා කරනු ඇත. කම් ගක්තිය පක්ෂීලුහි නො වේ. එය ආකර්ෂන ගක්තිය මෙන් ක්‍රියා කර යි. කම් බල වෙශය පාලනය කිරීමට තරම් විහාර්යතාවක් මිනිසා සතුව ඇති බවට හොඳ නිදිශිනය ලෙස අයෝක අධිරාජයා හා අංගුලිමාලයන් ගේ වරිත ඉදිරි පත් කළ හැකි ය. අංගුලිමාල මිනි මරුවෙකි. ඔහු දහස් ගණන් අසරණ මිනිසුන් මැරුවෙකි. ඔහු ගේ බාහිර ක්‍රියාවන් අනුව අපට ඔහු ගැනී විනිශ්චයක් දිය හැකි ද? එහෙත් තම ජීවිත කාලය තුළ දීම රහන් බවට පැමිණ ඔහු ගේ පැරණි අකටයුතු කම් වලින් බෙරි ගත්තේ ය.

අගොක අධිරාජයා දත්ත අධිරාජය පුළුල් කිරීමටස් යුද වැදි දස දහස් ගණන් මිනිසුන් මැරුවෙයි. යුද්ධයෙන් ජය ගනින් ම තෙමේ ම පුරුණ වශයෙන් ප්‍රතිසංගොධනය වී තම ක්‍රියා

කලාපය එද කොතරම් දුරට ගෙන ගියේදයත්? දස දහස් ගණන් රාජරාජමහාමාත්‍යාධීන් ගේ නාමාවලියෙන් ගහණ වූ ඉතිහාස යේ අගොක රජු ගේ නාමය අදන් තරුවක් ලෙසින් බෙලන්නේ යයි එවි. ඩී. වේල්ස් නමැති ගෞෂ්ථා ඉතිහාසඥයා පවසයි.

## කර්මයට ආකාරක වූ වෙනත් සාධකයෙක්

කම් බලය පාලනය කිරීමට අවසන් වශයෙන් මිනිසා සමත් වෙති දි බුදු සමයේ සඳහන් වුව ද සියල්ල කම්ය නිසා සිදුවෙති දි නො කියයි.

ස්වභාව ධීය සතු අනෙක් බල වේගයන් ගේ භුමිකා රංගනයන් බුදු සමය නො සලකා නො හරියි. බුදු සමයට අනුව පංච විධ ආකාරයක් හෝ ත්‍රියා පිළිවෙළක් ස්වභාවික නීතියෙහි (නියාමයන්) ඇතු. ඒවා හොතික හා මනෝ ලෝකයේ ක්‍රියාත්මක වේ.

1. කාලීන නීති (උතු ත්‍රියාම) හොතික එන්ද්‍රිය ආකාරය. නීදුපුන්: සුළඟ වැස්ස වැනි කාලීන ස්වභාවික සංසිද්ධින්.
2. ජීව විද්‍යාත්මක නීතිය (විශ ත්‍රියාම) කාලීන වෙනස්වීම් හා බැඳුමුණු සිදුවීම්.
3. කර්ම නීති (කම්ම ත්‍රියාම) ත්‍රියාව හා ප්‍රතිඵලය සම්බන්ධ ප්‍රතිපත්තිය හෝ හේතු ප්‍රත්‍යාය.
4. ස්වභාවික සංසිද්ධින් (ධම්ම ත්‍රියාම) බිඳුලිබල ප්‍රවාහයන් ගේ සංසරණය.
5. මනා, නීති (වින්ත ත්‍රියාම) විජ්‍ය ත්‍රියා පිළිබඳ පාලනය.

මෙ අනුව කර්මය ලොක විවිධත්වයට ගැනෙන පස්ද්වවිධ ස්වභාවික සිද්ධින් ගෙන් එකකි.

## කර්මය වෙනස් කළ හැකිද?

බොහෝ විට අවට ඇති තත්වයන් ගේ බල පැමට කම්ය ද ලක් වේ. හිතකර මෙන් ම අභිතකර බල වේගයන් ගේ

විරෝධය නැතහෙත් ආධාරය මෙම ස්වයං ක්‍රියාකාරී නීතියට ලැබෙන්නේ ය. එසේ ආධාර හෝ අවහිර ඇති කරන සෙසු බල වේගයන් නම් ඉපදීම කාලය තත්වය හා ප්‍රයත්නයන් ය. බුද්ධිය හිතකර ඉපදීම හෝ (ගති සම්පත්ති) අහිත කර ඉපදීම (විපත්ති) කළීය දැරීම හෝ මරුනාය හෝ කෙරෙයි. තියුණුනාක් වශයෙන් පුද්ගලයකු වංශවත් පවුලක උපදිනියි සිතමු. නැතහෙත් වාසනාවන්ත තත්වයකට පත් වෙතැයි සිතමු. ඔහු ගේ වාසනාවන් ඉපදීම යහපත් කළීය ක්‍රියාත්මක වීමට අනැති අවස්ථාවක් සැපයයි. බුද්ධිමත් අයකු යහපත් කළීය නිසා රජ කුලයෙහි ඉපදුනහෙත් ඔහු ගේ වංශවත් දෙමාපිය පරපුර නිසා මිනිසුන් ගේ ගෞරවයට ලක් වේ. එම පුද්ගල යාට ම එතරම් වාසනාවක් නැති උපතක් ලැබේණි නම් පෙරකි ගෞරවය හිමි නොවේ. යහපත් හැඳ රුව (උපධිවිපත්ති) හා දුරවල හැඳ රුව (උපධිවිපත්ති) කළීයේ ක්‍රියාකාරීන්වයට ඇති වර්ධක හා මරුදක සාධක දෙකකි. යහපත් කළී බලයක් නිසා පුද්ගලයකු යහපත් ඉපදීමක් ලැබුව ද අයහපත් කළීයක් නිසා ආග විකල හෝ විරුපි එ නම් ඔහු ගේ යහපත් කළීයේ ප්‍රතිලාභිය ප්‍රතිඵල අනුෂට කිරීමට නො හැකිවන්නේ ය. සිහ සුනට උරුමක්කාරයකු වුව ද ඇතුම්විට ඒ උසස් තැනට නැගී මට ඔහු ගේ ගාරික හෝ මානයික විරුද්ධිතය ඉඩ නො ගේ. රුප ලාචනාය එය අධිනිකරු සතු වත් කමකි. දුෂ්පත් දෙමාපියන් ගේ කඩවසම් පුතා අනායන් ගේ අවධානය ආකර්ශනය නිසා ඔවුන් ගේ බලපූමන් විශිෂ්ට ස්ථානයක් හිමි කර ගනියි. දුෂ්පත් සැහැවුණු පවුල් පසුතලයන් ගෙන් යුත් පුත් පුද්ගලයන් විතුපට නළවන්, නිලියන් රුප රාජීනියන් සේ ජනප්‍රියක්වයට හා සම්මානනයට පත් ව ඇති අවස්ථා අපට කොතෙකුත් දකින්නට ලැබේ. කළීය ක්‍රියාත්මක වීමට බල පාන සෙසු සාධක කාලය හා අවස්ථාව යි. දුරභිජ්‍යයක් හෝ යුතු පුඩියක් පවතින කළීය සියලු පුද්ගලයෝ එකම ඉරණමකට මුහුණ පා පිඩා විදිනි. මෙහි දී සිදු වී ඇත්තේ අයහපත් තත්වයන් විවාත වී අයහපත් කළීයට ක්‍රියාත්මක වීමට ඉඩ තැබීම යි. අතික් අතට කළීය ක්‍රියාත්මක වීමට බලපාන සාධක අතර ඇතුම්විට ඉතා වැශගත් වන්නේ ප්‍රයත්නය නොහෙත් බුද්ධිය යි. ප්‍රයත්නයක් නොමැති කළේහි ලෙඛකි

හෝ ආධ්‍යාත්මික ප්‍රගතියක් නො විය හැකි ය. රෝගයකින් පුවය ලැබීමට හෝ දූෂ්ඨකරතාවන් ගෙන් කෙරීමට හෝ ප්‍රගතිය සඳහා නො පසුබව ව ත්‍රියා කිරීමට කිසියම් පුද්ගලයකු ප්‍රයත්න යක් නො දරයි ද? එව්ව ඔහු ගේ පවිච්‍ර කළීයට අයත් විපාක නිපදවීමට මහඟ අවස්ථාවක් ඇති කරනු ලබන්නේ ය. කෙසේ වෙතත් ඔහු ගේ දූෂ්ඨකරතාවන් ඉක්ම වීමට ආයාසයක් දරයි ද ඔහු ගේ යහපත් කළීය ඔහුට ආධාර සඳහා එයි.

බොධී සත්වයේ පෙර එක් ජාතියක දී සයුර මැද යාත්‍රා කළ නැව අනතුරකට පත් වුයෙන් තම මහලු මව ගේ ද තමා ගේ ද ගැලවීම සඳහා මහත් ප්‍රයත්නයක් දරු භ. සෙස්සෙය් දෙවියනට යාජු කරමින් තම ඉරණම දෙවියන් අතට පත් කළහ. ප්‍රතිඵලය වුයේ බොසත්ත් කෙරීමන් සෙස්සන් මුහුදු බන් වීමත් ය. මේ අනුව කළීය ත්‍රියාත්මක වීමට උපත, හැඩුව, කාලය, පොදුගලික වැයම හෝ බුද්ධිය උපකාර වන බව හෝ අපකාර වන බව පැහැදිලි වෙයි. වෙසේ වෙතත් මනුෂ්‍යයාට තුම භා විධ අනුගමනය කිරීමෙන් කරමයේ ආසන්න විපාකයන් ජයගන හැකි ය. එහෙත් ඔහු මේ සංසාරයේ වසනතාක් එම කරම විපාකයන් ගෙන් තිදිහස් වන්නේ නො වේ. තමා විසින් මරදනය කරනු ලැබූ කරම විපාකයන් තමාට පලදෙන අවස්ථා යලින් පැන නැගිය හැකි ය. එය ලොකික ජීවිතයේ අස්ථිර භාවය යි.

බුදු රඳුනට භා රහතුනට පවා ඇතුළු කරමයනට උන් වහන්සේලා ගේ අන්තිම උත්පත්තියේ දී පවා භාජන වීමට සිදු වී තිබේ. කාලය තවත් වැදගත් සාධකයකි. යහපත් හෝ අයහපත් කරම විපාක බලය පිළිබඳ අත් දැකීම් ලැබීමට මිනිසු-නට සිදු වේ. ඇතුළු කරම විපාකයන් මේ ලොව ජීවන් වන කාලය තුළ අත් දකින්නට හෙවත් ප්‍රත්‍යාශණය කිරීමට මිනිසු-නට සිදු වේ. සෙසු කරම විපාකයන් ත්‍රියාකාරී විය හැක්කේ රීලඟ උත්පත්තිය සිදු වූ විගසිනි. තවත් කරමයන් නිවන් දක්නා ජාති දක්වා සංසාරයේ උපදිනා තාක් ඔවුන් පසුපස යන්නේ ය. මේ වෙනසට හේතුව මිනිස් සිතෙහි උපදිනා යහපත් හෝ අයහපත් සැකික සිනුවිලි (ඡවන වින්ත) පැන නැගිම යි. ඒ සමග කරමය ද ඇති වෙයි.

## අපක්ෂපාත (මධ්‍යස්ථා) ගක්තිය

කර්මය නම් වූ බල ගක්තියක් නැතුයේ විශ්වාස කරන්න වූන් අවබෝධ කරගත යුතු දෙයක් නම් කරම බලය යනු කිහිපයම ආගමක අතුරු නීෂ්පාදනයක් නො වන බවය. බොඳ හා ජේන සමයන් විභින් පිළිගන්නා ලදුව පැහැදිලි කර ඇති බල ගක්ති ස්වභාවයක් ද ඇත්තේය. මෙය ආගමික හැඳුනුම් පතනක් නො ගැසු දැනට පවතින සර්වණා නීතියකි. මේ නීතිය උල්ලංසනය කරන්නනට ඔවුන් ගේ ආගමික ඇදිලිකුමක් වුවද, එහි ප්‍රතිච්චිත වලට මුහුණ දීමට සිදු වේ. එකි නීතියට අනුකූලව ජීවත් වන්නවුනට තම ජීවිතයේ ප්‍රතිය හා සැපන ප්‍රත්‍යාශ්චරය කළ හැකිය. ඒ නිසා මේ කරම න්‍යාය පිළිබඳව විශ්වාසය ඇත්ත් නැතන් ආගමක් තිබුණත් නො තිබුණත් අපක්ෂපාතට ම පවතී. එය පවත්නා විශ්ව නීතියට සමාන වේ. බුදු සමයට ම පමණක් සීමා ප්‍රි කරුණක් ලෙස කර්මය ගැන නො සිතිය යුතු ය. කර්මය බලයක් හෝ කිහිපයම් ආකාරයක ගක්තියක් ලෙස අප වටහා ගත නොත් එහි ආරම්භයක් සොයා ගැනීම අපහසු ය. කර්මයේ ආරම්භය කොතුනාද? යන විමසීම විදුලියේ ආරම්භය කොතුනාද? යන විමසීමට සමාන ය. කර්මයට ද විදුලියට මෙන් ආරම්භයක් නැත. එය ජනිත වන්තේ එකතරා තත්ත්වයක් යටතේ ය. ගතානුගතිකව කර්මයේ ආරම්භය වේතනාව යයි කිව හැකි ය. එහත් ඒ කියමන ගහක ආරම්භය කදු මුදුනකැයි කිම හා සමාන ය. සාගරයේ එකවිට එක එක පැන නැගී එන රළපන්තියක් මෙන් එක් විදුන එකකයක් තවත් එවුනි එකකයක් වෙත ගලායමින් එය හා මුසු වී එක සිතුවිල්ලක් සේ විදුනගත ව තවත් එකක් බවට පත්වීම කර්මය ක්‍රියාත්මක විම සේ දැක්විය හැකි ය. කෙටියෙන් කියනාත් ජීවත් වන සැම සතෙක් ම බුදු සමයට අනුව ස්වයංක්‍රීය යතුරකින් ක්‍රියාත්මක වන විදුලි ධාරා පැවැත්මක් බඳු ය. කර්මය, බල ගක්ති ආකරයක් සේ ගරීරයේ හෝ ක්‍රියාත්මක විදුනයේ හෝ දක්නට නැත. කෙසේදෙයත්? අඟ ගසක හට ගන්නා ගෙධි ඒ අඩ ගසේ කො තැනකවත් තුන්පත් වී නොමැති අතර එකතරා තත්ත්වයන් කිහිපයක් මත එල දැරීම සිදුවන්නාක් මෙනි. කර්මය ද එසේ ම ය. ගින්දර හෝ සුළභ හෝ මෙනි. විශ්වයේ කිහිදු තැනෙක එවා තුන්පත් වී නැත. කිහිපයම් තත්ත්වයක් යටතේ වහා ඇති වෙයි.

## පුනරුග්‍රන්ථය

පසිදුරන් පිනතීම හා පැවැත්ම සඳහා වූ අසංත්‍යාල්ත ආසාවන් හේවත් තාක්ෂණව පුනරුත්පත්තියට හේතු වේ.

බොඩියන් පුනරුත්පත්ති ධ්‍රීය සලකනු ලබන්නේ කේවල නායුයක් ලෙස නොව සත්‍යාසනයනාව සෙවිය හැකි සත්‍යාසනක් ලෙස ය. පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය වූදු සමයේ එක අංශයක අත්තිවාරමක් සේ සැලකිය හැකි ය. කෙසේ වෙනත් පුනරුත්පත්තිය පිළිබඳ ධ්‍රීය බොඩියෙනාට පම ණක් සිමා වූ එකක් නො වේ. වෙනත් රටවල ද එම විශ්වාසය පවතී. වෙනත් ආගම්වල ද ඇතේ. තීඛස් වින්තකයන් අතරද ඒ විශ්වාසය පවතී. පසිනගොරස්ට ඔහු ගේ පෙර ආත්මහාවය මතක තිබුණේ ය. ජ්ලේටෝ පැඩිවරයාට පෙර ආත්මහාව ක්‍රියාක් සිහිකළ හැකි විය. ජ්ලේටෝ ගේ මතය අනුව මිනිසාට දහවාරයක් පුනරුත්පත්තිය ලැබිය හැකි ය. හේ තිරිසන් ලේකයේ ද පුනරුත්පත්තියක් ඇතැයි විශ්වාස කෙලේ ය. විනයේ හා රේඛිඤ්‍රාවේ පුරාණ වැසියන් අතර වූ පොදු විශ්වාසයක් නම් ප්‍රසිඩ් පොරුෂයක් ඇති අධිරාජ්‍යයන් හා රජවරු වැනි අය නැවත නැවත උපදින බව යි. ක්‍රි. ව. 185-254 අතර ජීවත් වූ තුෂ්‍ණ සමයේ බලවත්තු වූ මරිගන් නැමැත්තා පුනරුත්පත්තිය විශ්වාස කෙලේ ය. ඔහු ගේ මතය අනුව තිරියේ සයුකාලික දුක්විදීමක් නැත. සෞඛ්‍යයේ වැනි සියවශේහි වූප්‍ර ගොරුණන් බස්නෙන් සැම මිනිසුකු ගේ හා සත්වයකු ගේ ආත්මය එකකු ගෙන් අනිකුට සංක්‍රමණය වීමක් ඇතැයි විශ්වාස කෙලේ ය. ක්‍රි. ව. 1788 සිටි සුප්‍රසිඩ් දරුණිකයකු වූ කාන්ට සයුකාලික ද්‍රව්‍යම විවේචනය කෙලේ ය. වෙනත් ස්වර්ග ලේකයන්හි ද පුනරුහවයක් තිබිය හැකියයි හේ විශ්වාස කෙලේ ය. 1788-1860 දක්වා ජීවත් වූ ජෞපන් ඩුවර් නමැති දරුණිකයා ද “ජීවත්වීමට අධිෂ්ථානයක් ඇත්තේ ද එහි ජීවත්වීමක අවශ්‍යතාව ඇතු” යනුවෙන් පවසා ජීවත්වීමේ අධිෂ්ථානය ම නව රුපකායයන් ගෙන් නැවත නැවත සැමද දූෂ්‍යමාන වේ. යනුවෙන් ද පවසා ඇතු.

ජීවත්වීමට ඇති අධිෂ්ථානය Will to exist වූදු රදුන් පැහැදිලි කර ඇත්තේ (ළපය තෙක්හා) ඉපදීමට ඇති ආගාව ලෙස ය.

අපේ පැරණි ආත්ම භාවයන් ඇති බව මූන් එච්චේ තත්වයන් නිසියාකාර වග විභාග කිරීමට එනරම් පහසු නො වේ. මන සෙහි තත්වය කෙසේදයන්? බොහෝ ජනයාට ඔවුන් ගේ පෙර ආත්ම භාවයන් පූනරාවලෝකනය කිරීමට ඉඩ නොදේ.

අපේ මනස යටපත් කරගෙන සිටින පස් වැදුරුම් බාධක යන්-නීවරණයන් මෙසේ ය.

1. කාමව්‍යන්ද, ඉත්දියයන් පිනවීමේ ආගාව.
2. ව්‍යාපාද, තෙකාධ ද්වෙප ආදියෙන් සිත වෙනස්වීම.
3. ඒන මිද්ධි, මැලි බිව භා වින්ත දෙයෙන් පිරිහිම.
4. උඩිව කුක්කුවිව, උඩිහුකම භා නො සන්සුන්කම.
5. විවිකිව්‍යාව, සැකය දෙගිඩියාව.

මේ නීවරණයන් නිසා අපේ දරුණනය ලොකිකත්වයන්, බැඳී ඇති බැවින් පෙර උපන් තුන් සිනින් දැකිය නො හැකි ය. දුවිල්ලෙන් වැසුණු දරුණන තලයකින් ප්‍රතිඵිම්බය දැකිම ප්‍රහසු වන්නාක් මෙනි. එසේ ම එවැනි මනස ද බොහෝ දෙනාට පෙර ආත්මභාවයන් දැකිමට ඉඩ නො දේ. දිවා කාලයේ අභයේ තරු අපට නො පෙන්. අවවලට අභයේ තරු නොමැති නිසා නොව තිරු තරු අහිඛවා දිලිසෙන බැවිනි. ඒ අත්දීමින් අපේ පුර්වහවයන් ද අප ගේ මතකයට කැඳවිය නො හැක්කේ. අපේ මනස වර්තමාන සිතුවීලිවලින් එදිනොද සිදුවීම්වලින් භා ලොකික වටාපිටාවෙන් පමණට වඩා පිරි ඇති බැවිනි. මේ මිහිපිට අපේ ජීවිත කාලය ඉතා කෙටි බැවි මෙනෙහි කිරීමෙන් පූනර්හවය පිළිබඳ දැනීම ලබා ගැනීමට අපට ආධාර වේ. ජීවිතයන් ජීවිතයේ පරමාරථයන් එහි නිෂ්චිතයන් මිනිසාට ලබා ගත හැකි විවිධ අත් දැකිම සමුහයන් අප මෙනෙහි කරන්නේද? එවිට අපට නිගමනය කිරීමට සිදුවන්නේ එක් ජීවිත කාලයක් තුළ දි මිනිසාට ස්වභාව ධ්‍යාය අදහස් කර ඇති පරිදි සියලු දෙයක් ම ඉටු කිරීමට හෝ මිනිසාගේ ම ආගාවන් ඉටු කර ගැනීමට හෝ කාලය ප්‍රමාණවන් නො වන බව යි. අත් දැකිම වල පරිමානය ඉතා මහන් ය. මිනිසා තුළ විශාල ලෙස විහිදී යා හැකි (පරාසයක්) තුළ එම නො දුටු

ගක්තින් ඇත්තේ ය. අපට අවස්ථාව ලැබෙනෙන් එම ගක්තින් සංවර්ධනය කළ හැකි බැවි පෙනේ.

විශේෂ පරීක්ෂණයක් කළහොත් එය සත්‍යයක් බැවි විශේෂයෙන් අද අපට දැන ගත හැකිය. අප වෙත උසස් ප්‍රාරුධියන් ඇති නමුත් ඒවා යාක්ෂණාත් කර ගැනීමට කාලය නොමැති බැවි අප විසින් ම සොයා ගෙන ඇත. ඒ අතරතුර කාමරාග ආත්මාරුකාම් අරමුණු හා යසස් කාම් බව නමුති හමුදුවන් අප තුළ සටන් වැදි ඇත. අන්‍යයන් වෙත ද යුද්ධ ප්‍රකාශ කර ඇත. මේ හමුදුවේ අපේ මරණය තෙක් එකිනෙකා ලුහු බැඳිති. මේ සියලු හමුදුවන් සමග සටන් වැදිය යුතුය. ආත්‍යමණය කොට පරද්වා ප්‍රයෝගනයට ගත යුතුය. එක් ජීවිත කාලයක් මේ සඳහා ප්‍රමාණවන් නො වන බව තේරුම් ගත හැකිය. තව යුරටත් එය මෙමසේ කිව හැකි වෙයි. කළහැකි දේ රසක් අප හමුදුවේ ඇතන් ඒ සඳහා අපට ඇත්තේ එක් ජීවිත කාලයක් නම් ඒවා, සංවර්ධනය කර ගැනීමට අසමත් වුවහැන් මේ විශ්වයන් ජීවිතයන් දෙක ම මහන් විහිලවක් වන්නේ ය. පූනරුත්පත්තිය පිළිබඳ බොඩ දේශනා හා වෙනත් ආගම්වල සඳහන් අන්තර සංක්‍රමණය හෝ පූනර් ජන්මය අතර ඇති වෙනස් කම් සොයා බැලිය යුතු ව ඇත.

ස්ථීර හෝ දෙවියන් නිර්මිත ආත්‍යමයක් ඇතැයි හෝ එක් හවයකින් තවත් හවයකට අන්තර සංක්‍රමණීකව නො වෙනස් වන්නා වූ පැවතිය හැකි යමක් ඇතැයි යන අදහස් බුදු යමය ප්‍රතිශේප කරන්නේ මේ නිසයි.

මමන්වය හෝ ආත්‍යමයක් නොමැති ව හේතුවෙන් තුළනාන්මක අන්‍යතාවක් ඇති කළ හැක්කාසේ මරණීන් පසුව ආත්‍යමය පාරසංක්‍රමණය වීමකින් නොරව ප්‍රති සන්ධියක් ඇති විය හැකිය. එක හවයක දී වුව ද සින්විලි මොහොතාක් ම සත්‍යවයා ගේ ඇතුළත හා පිටත විහිදෙන අතර එය නැති වී යුත් සමග එහි අනුප්‍රාප්තිකයා වෙත යොමු වේ. විශේෂ වශයෙන් කිවහොත් සැම සින්විල්ලක ම ක්‍රෙනික නැගීම හා බැඳීම ඉපදීමක් හා මරණයක් බදු ය.

මේ අනුව එක ම ජීවිත කාලයක් තුළ යුම තත්පරයක දීම අපි අනන්තවාරයක් මැරිම හා ඉපදීමචලට පාතු වෙමු. නමුත් ලේතනා ක්‍රියාවලිය එකම රුපකායයක් දරා සිටින බැවින් සිත හා කය එකට පැවත ගෙන යුම එක ම ජීවිත කාලයක් සේ සැලකෙයි. අප සාමාන්‍ය යෙන් මරණය යනුවෙන් අදහස් කරන්නේ ගරිරයේ ජීව ක්‍රියාකාරිත්වය නැවතිම ය. ගොනික ගර්රය තම සඡිලිත්වය නැතිවනවාන් සමග ම තව දුරටත් විඥුන ධාරාවට ආධාරකයක් තොවන නිසා මානසික ක්‍රියාවලිය නවති. නමුත් ජීවිතය කෙරෙහි තව දුරටත් එල්බ ගැනීම ඇතිවිට ජීවත්වීමේ ක්‍රියාකාරිත්වය ඇතිවිට විඥුන ධාරාවට ආධාරකයක් තොවන නිසා මානසික ක්‍රියාවලිය නවති. වැඩිදුරටත් කියනොත් මරණය සිදු වූ විට ගරිරය ද මැරි යයි. ජීවත්වීමේ බලවත් ආභාව මින් මෙහෙයවනු ලබන මනෝ ධාරාව යළි පැන තහින්නේ තව ගොනික ගරිරයක් ආධාර කරගනිමිනි. එම ගරිරය වූ කළී ඒ මොහොන් ස්ත්‍රී පුරුෂ බ්‍රිතාන් නිසා භට ගනු ලබන්නකි. මේ ආකාරයෙන් පුනරුත් පත්තිය මරණය සිදුවීමන් සමග ම ඇතිවන්නකි. ස්මෘනි ප්‍රවාහය තතර වීමත් සමග අනන්‍යතා සංඛ්‍යාව නව අවස්ථාවට මාරුවෙයි. නමුත් රාජී භූත වූ අන් දැකිම් සමුහය ද ගති ගණ ද තව ප්‍රතිසන්ධියා වෙන සම්ප්‍රේෂණය වීමත් සමග ජීවන විකුය යළින් තවන් වාරයක් සඳහා කැරුණිම ඇරණෙන්නේ ය. මරණය සඳකාලික ජීවිතයකට පුවිෂ්ට වීමක් හෝ පුණු අන්තරධාන වීමක් ලෙස බුදු සමය නො දක්වයි. එය පුනර්භවයට යන ප්‍රතිඵාරියකි. ඒ නව ඉපදීම ද වර්ධනය ජරාවීම අනුව යෙන්ත තවත් මරණයකින් කෙළවර වේ. මරණ මක්ද්වකයේ දී නාලිකරණය වූ ගොනික හෙවත් සාරීරික ක්‍රියාත්මක වීම කිසි වක් අවසන් බුස්ම හෙළන්නකු තුළ සිදු නො වේ. එය හරියට මෝටර රථාවායීයකු තම යන්ත්‍රය නැවත්වීමට පෙර වේගය වැඩි කරන උපකරණය (වේග වර්ධකය) නිදහස් තැබීම මෙනි. ඒ අනුව යන්ත්‍රයට තව දුරටත් ධාරාවන බලය නො ලැබේ.

ඒ අපුරින් කම්මානුකුල රුප ස්වභාවයන් පැන නැගීම තව දුරටත් සිදුවේයයි කියනු ලැබේ. වර්තමාන ජීවිතය හෙවත්

දැනට ලබා තිබෙන මේ හවය සඳහනික සැප හා දුක් යන අත්ත දෙකට මැදි වී ඇති ජීවිතයක් වේ යනු ඕස්පු කිරීමට බොඩ දින් උනන්ද නො වන අදහසකි. එමෙන් ම සුරදුතයන් පැමිණ දෙවි ලොවට ගෙන යන ලදුව එහි සඳහනිකව තතර කරනු ලබන බව ද විශ්වාස නො කරනි. ඔවුන් විශ්වාස කරන්නේ වර්තමාන ජීවිතය අනෙක වාර ගණනක් සත්වයන් සේ බිජි වී ජීවත් වන අවස්ථා අතුරෙන් එකක් බවත් එය මේ ලොකික ජීවිතයේ එක්තරා පුවිණු සහ කාල පරිවේෂයක් බවත් ය. උපවිද්‍යානයෙන් ඇති විත්ත බලය නිසා එහි රැඳන යහපත් හෝ අයහපත් කමිය අනුව සත්වයා යලි උපදී. තියේ විත වූ තැනහැන් සීමා සහිත කාල පරිවේෂයක් ජීවත්වන බව ඔවුහු විශ්වාස ගෙරෙනි. උපවිද්‍යානය පිළිබඳව තුතන මතෝවිද්‍යාභයන් කුරෙන අර්ථකථනය බොඩයන් ගේ උපවිද්‍යානය පිළිබඳ විවරණයන් සමඟ පවත්වා නො ගත යුතු ය. එම සංකල්ප දෙක එක හා සමාන නො වේ.

### පුනර්භවයට හේතුව කුමක්ද?

බුදුරජාණන් වහන්සේ ගේ දේශනාව නම් අවිද්‍යාව නිසා තෘප්තාව උපදීන බව ය. අතාප්තිකර ආශාවන් පුනර්භවයට හේතු වේ. තෘප්තිමත් නො වූ තදබල ආශාවන් දුරු කෙරෙයිද? එවිට පුනරුත්පත්තිය නවති. පුනරුත්පත්තිය නවතා ලිම යනු සියලු තද බල ආශාවන් නැසීම ය. එනම් අවිද්‍යාව නැසීමේ අවස්ථාව සේ. අවිද්‍යාව දුරු කළ කළහි පුනරුත්පත්තියේ නිසරු බව අවබෝධ වන්නේ ය. එමෙන් ම එවැනි නිසරු පුනර්භවයන් ඇති කරන තෘප්තාව නැති කිරීමේ පරම අවශ්‍යතාවන් ඇති ජීවන මාර්ගයක් ඇරුණිය හැකි ය. මිනිසාට ඇත්තේ එකම ජීවිත පැවැත්මකි. එම ජීවිත පැවැත්ම අනුව යන්නා වූ සඳහන ප්‍රිතියක් හෝ පසු තැවීමක් ඇතැයි යන මතය මිරායාවකි. එම සාවද්‍ය දරුණනය හා සෙසු මායාකාරී දරුණනය ද තාරකික නො වූ අදහස් ද අවිද්‍යාව නිසා බිජි වන්නේ ය. වතුරායීසත්‍යය පිළිබඳ අවබෝධයෙන් මිය වෙනත් මගකින් අවිද්‍යාව දුරුවීමක් දුක් බහුරුවීමක් නො කළ හැකි බැවි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති. අවිද්‍යාව බහුරු කිරීම් වස් කෙනෙකු විසින් අධිශ්චාතා පුරුවකව පුරුණ කළ යුත්තේ සියලු සත්වයන් ගේ

ඡුහ සිද්ධිය හා යහපත සඳහා වූ හැසිරීමකි. බුද්ධිමත් අවබෝධ යකි. එලස ම ආත්මාරාකාමී පොදුගලික ප්‍රතිඵල ද තාශ්ණාව ද ප්‍රහිණ කළ යුතු ය. ප්‍රනරුත්පත්තිය කෙසේ සිදු වේද? මේ ගොනික ගරිරය තව දුරටත් ක්‍රියාකාරී තත්ත්වයෙන් සිටීමට තොහැකි වූ සැනින් ගක්තින් මිය යුමත් ඒ සමග සිදු තොවේ. ඒ වෙනුවට වෙනත් ආකාරයක් හෝ හැඩියක් ගනු ඇත. එය අප හඳුන්වන්නේ වෙනත් හවයක් හෙවත් ජීවිතයක් සේ ය. කම්මානුකුල බලය මිනිස් රුවීන් විද්‍යාමාන වූ නමුත් තිරිසන් රුවික් සේ දායාමාන විය හැකි ය. මිනිසාව තම කම්මානුකුල බලය විධිමත් ලෙස සංවර්ධනය කිරීමට අවස්ථාවක් තොලාගීම නිසා එසේ සිදු විය හැකි ය. එම ගක්තින් එනම් තාශ්ණාවන් විවිධ ප්‍රබල ලැදිකම් අධිෂ්ථාන හා ජීවත්වීමට ඇති පිපාසයන් ගිරිරිය ක්‍රියා විරහිත විමත් සමග අවසන් තොවේ. දිගින් දිගට විවිධ ආකාරයෙන් විද්‍යාමානවන අතර ප්‍රනරුත්පත්තිය නමින් හඳුන්වනු ලබන එක්තරා ස්වරූපයක් දායාමාන වනු ඇත.

අද ලෝකයේ බොහෝ රටවල වෙසෙන ඇතුළුම් ජනයාට තොසරිගික ලෙස තමන් ගේ පුවිච්චයන් පිළිබඳ වර්ධනය කරගත් මතකයන් ඇත. ඒ පුද්ගලයන් ගේ ඒ අත් දැකීම් ප්‍රවෘත්ති පත්‍ර සහරා ආදියෙහි මනා ලෙස ලේඛන ගත ව තිබේ. සමහරු තම පුවිච්චයන් පිළිබඳ ව තම ස්මානියට එනැතුරු ප්‍රනරුහවයක් ඇති බව තො පිළිගන්හ. ඔවුන් අනා වරණය කළ පුරව හවයන් පිළිබඳ බොහෝ තොරතුරු පරිපෑණයට උක් කරන ලදුව වළඳු සේ පිළිගැනේ. වශී කරණය හෙවත් මෝහනය තුළින් සමහරුන් තම පුරව ජාති පිළිබඳ පුවත් එලිදරවි කිරීමට සමන් වී ඇත. උපවිභානය තුළට පිවිසීමට සමන් වූ ඇතුළුම් මෝහන අවස්ථාවනට පුරව හවයන් ස්මරණය කිරීමට හැකියාව ලැබේ ඇත. ප්‍රනරුහවය හෙවත් නැවත නැවත ඉපදීම ස්වාභාවික සිදු වීමකි. එය කිසියම් ආගමක් විසින් හෝ දෙවියකු විසින් නිර්මිත වූවක් තොවේ.

ප්‍රනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය හෝ අවිශ්වාසය ප්‍රනරුහව ක්‍රියාවලියට හෝ එය මගිනුරේමට බලපූරුෂක් කළ තොහෝ ජීවත් වීමට ඇති ආගාව ලොකික සැපතට ඉත්දියයන් පිනවීමට සිත බැඳී ඇතිනාක් කළ ප්‍රනරුත්පත්තිය සිදු වේ. එවැනි සවීමත්

වින්ත ගක්තින් මේ ලෝක බාහුවේ වසන සියලු සත්වයන් වෙත තිබේ හැකි ය. තව දුරටත් මෙලොට නො ඉපදේශයි සිතන-පතන-යදින සියලු දෙන ම සිහියේ තබාගත පුතු කරුණක් ඇත. එනම් ඔවුන් සිතන පතන යදින පරිදි කටයුතු සිද්ධිවීමට නම් ඔවුන් ගේ සිත් තුළ ඇති ක්ලෙංබාධකයන් ගෙන් සිත නිදහස් කර ගැනීමට අව්‍ය ප්‍රයන්නයක් දුරිය යුතු ය. නැණවත් ජනයා ලෞකික තත්වයන් යටතේ පවතින මේ ජීවිතයේ නිසරු බව අවිනිශ්චිත බව දකිනෙන් හා ප්‍රත්‍යාවෙශණ යෙන් පසු නැවත නැවත සිදුවන්නා වූ ඉපදීමෙන් හා මරණ යෙන් නිදහස්වීම සඳහා නියමිත මාර්ගය අනුගමනය කෙරේ. ජීතේ පිරිසියුකම දියුණු කරගත නොහොතා ජනයා මේ ජීවිතයේ නිසරු අවිනිශ්චිතතා හා බැඳී පවත්නා අවිවෝද ඉපදීම හා මරණ සංඛ්‍යාත පුනර්භවයට මුහුණ දීමට සුදුනාම් විය යුතු ය.

## පුනර්භවය එක වර ම සිදු වන්නක්ද?

පුනර්භවය පිළිබඳ තේරුම් ගැනීමට අපහසු තවත් කරුණක් නම් පුනර්භවය සිදුවීම එක්වර ම සිදු වන්නක්ද? නැදේද? යන්න යි. බොඩි ආචාර්යාවරයන් අතර පවා මත හේද යට ලක් වී ඇති කරුණකි මෙය. අභිධ්‍යීයේ සඳහන් වන්නේ ප්‍රතිසන්ධිය සත්වයකු ගේ මරණය සිදුවීමන් සමඟ ම අතර මදී තත්වයක් නොමැති ව සිදු වන්නක් බව යි. එසේ ම තවත් අය විශ්වාස කරන්නේ පුද්ගලයකු මීය යුම සමඟ ඔහු කිහියම් භාත තත්වයකට පත් වී දින ගණනක් ගිය පසු පුනර්භවයක් සිදු වන බව ය. එම විශ්වාසය පිළිබඳව තවත් අර්ථ කළනයක් ද වේ. එනම් මීය ගිය පුද්ගලයා ගේ භාත ස්වරූපය නොව ඔහු ගේ වින්ත ගක්තිය බවත් ය. කෙසේ වෙතන් පුනරුත් පත්තිය පමා වී හේ පමා නො වී සිදුවන්නේ යයි කියති. භාත ස්වරූපයන් (ප්‍රේත) එසේ අභ්‍යන්තරය ලෙස ඉපදීම ලබන්නේ අව්‍යාපනාවන්නයේ ය. පෙනෙන ගරීර කායයෙන් තොර වූ ඔවුන් ගේ ජීවිතය ද අනිත්‍ය වන්නේ ය. එය ද තාවකාලික පුනරුත්පත්ති කුමයකි. බොහෝ දෙනාට තේරුම් ගත නො හැකි වෙතන් සංකල්පයක් නම් පුනර්භව ක්‍රියාවලියට අනුව මේනිසකුට තිරිසනකු වී ඉපදිය හැකි ය. එසේ ම තිරිසන කුට මේනිසකු වී ඉපදිය හැකි ය. මේනිසා තුළ වූ තිරිසන් ගත් ද

තීරිසන් ජීවන ක්‍රම ද පුදුණ වී තිබේනිනම තීරිසන් ව ඉපදිමේ තත්ත්‍යන් ඇති කෙරෙයි. වින්තස්වහාවය හා මානසික හැසිරිම රේඛන හටය කෙරේ වග කියන්නේය සි විශ්වාස කෙරෙනි. අතික් අතට කිසියම් පුද්ගලයකු පුරුව ජාතියේ කළ අකුසල් නිසා තීරිසන් හටයේ උපත ලැබුව ද තීරිසන් බැවැනි දී බරපතල අකුගල කර්මයන් නො කළේද? යළි මිනිසන් බව ලැබේය හැකි ය. ඇතුම් තීරිසන් සත්වයන්ට මොද අවබෝධයක් හා මනා සිතිකල්පනාවක් ඇති බැවිකුවරුණුන් සිලිගන්නා කරුණකි. තීරිසන් අත් බැවෙක ඉපදුණු පුද්ගලයකු නැවත මිනිසන් බව ලබා ඉපදිමන් ඔහු ගේ අයහපන් කර්මය ගෙවී ගොස් යටපන් ව තුළු යහපත් කරම බලය ප්‍රබල වීම නිසා සිදු විය හැකි ය.

### මරණාසන්න අවස්ථාව

මරණාසන්න පුද්ගලයෙකු ගේ විද්‍යානය තුන් ආකාර විභානයක් ලෙසින් ක්‍රියා කරයි.

ප්‍රති සත්ධි වින්තය හෙවත් පුනර්භවය සම්බන්ධ සිති-විල්ල ඉන් එකකි. වර්තමාන ජීවිතයෙන් වෙන් වී යන විද්‍යානය (වුත්තිවින්තය) හා වර්තමාන ජීවිතයේ පැවැත්ම හා සම්බන්ධ වූ අකර්මණ්‍යහාවයට පත්වන විද්‍යාන බාරාව (භවාචිග සිත) අනිකි සි. පුද්ගලයෙකු ගේ අවසාන මොජාතෙන් දී ඇතිවන සිත (ප්‍රතිසන්ධි වින්තය) එනම් පුනරුත්පත්තිය හා බැඳුන සිත සලකුණු තුනක් අරමුණු කරගෙන පැන තැගි. ප්‍රතිසන්ධි වින්තය පස් වැදුරුම් සියුම් වේනතාවන් පසක් කෙරෙන මගක් ගනියි. එනම් ජවන සිත භවාග සිත තුළ ගිලිය සි. භවාග සිත කෙළ වර කොට වුති සිත පහළ වෙයි. වර්තමාන ජීවිතය වෙන් කරමින් යළි භවාග සිතෙහි ගිලි ය සි. ඒ මොජාතෙන් දී වර්තමාන ජීවිතය අවසන් වෙයි. ඒ භවාග සිත කෙළවර වන් ම රේඛන හටයේදී වෙනත් ප්‍රතිසන්ධි සිතක් පහළ වෙයි. ඒ මොජාතෙන් සිට නව දිවිය පටන් ගැනේ. මුදු සමයට අනුව ඉපදිම් හා මරණ ක්‍රියාවලිය මෙසේ සිදු වන්නේ ය. මේ ස්වභා වික සිදුවීම මාලාව සවිස්තරව හා සියුම් ලෙස පැහැදිලි කර ඇත්තේ මුදු සමයේ පමණි.

බොඳ්ධයට මුහුණ දෙන්නේ ජීවිතයේ අති උග අවස්ථාවක් ලෙස සලකා නොව සාමාන්‍ය සිදුවීමක් ලෙස ය.

මත්ද? ඉපදුනු කවරකු වූව ද ජරා මරණ විදිය යුතු බැවි බොඳු දීන්නා බැවිනි. යම් කිසිවකු විසින් උච්ච ලෙස ප්‍රකාශ කර ඇති පරිදි සෑම කෙනෙකු ම උපදින්නේ උපනේදී ම තම මරණ සහතික පත්‍රය ද සමග ය. අප සෑම දෙනාට ම මරණය දෙය බුද්ධිමත් ව හා විවාරණ්මක ව බැලිය හැකි නම් අප ජීවිතයට මෙතරම් හිතා මතා එල්ලා නො සිටිනු ඇත.

“අයමන්තිමා ජාති නාසීදිනි පුනර්භවෝ”

මෙම මාගේ අවසන් ඉපදීම යි. මින් පසු තවත් ඉපදීමක් නැත.

### නිර්වාණය

නිවන උසස් තම සුවය යි. එය සදාතනික ලොකේත්තර සුවයකි. නිවන් සුවය ඉදුරන් පිතිවීමෙන් විදිය නො හැකි ය. ඉදුරන් නිවීමෙන් ලද හැකි ය.

බුදු සමයේ අවසන් නිෂ්පාදන නිවන යි. එසේ නම් නිවන යනු කුමක් ද? නිර්වාණය මෙබදු යයි දක්වීමට වඩා නිර්වාණය නො වන්නේ කුමක් දයි දක්වීම වඩා පහසු වේ. නිර්වාණය යනු කිසිවක් නොමැති ගුණාත්මක් නො වේ. බුදු රඟන් සිය රජ පෘෂ්ඨ රාජධානිය, හැර පියා හත්තියේ පස් වසරක් දේනා කෙශලේ ගුණාත්මක් සඳහාද? නොවේ මැයි, නිර්වාණය පාරාදීසයක් ද නො වේ. බුඩ පරිනිර්වාණයෙන් සියවස් ගණනාකට පසු අනැතිම බොඩ නිකායිකයෝ නිවන පාරාදීසය කැයී විශ්‍රාශ කිරීමට තැන් කළහ. ඔවුන් ගේ අපේක්ෂාව වූයේ නිවන දෙව් ලොවකට සම කිරීමෙන් නුගත් ජනයා සිය නිකායකයින් කෙරෙහි ආකර්ශනය කර විමට ය. නිවන් සේවීම යනු සදාතනික සැපතින් පිරි දකුම්කළ මොනම දෙයින් හෝ අඩුවක් නොමැති ජීවත්වීමට යෝගා මාගැහි තැනක් සෞයා ගැනීමක් මෙන් ඔවුන් පෙන්වා දෙන ලදී. එය සුව එල්ලවන සුරංගනා කථාවකි. බුදුරඟන් සාක්ෂාත් කොට ඉදිරි පත් කළ නිර්වාණය එය නොවේ. පැරණි ඉන්දියානු ආගම ඉදිරිපත් කර තිබූ පාරාදීසයන් පිළිබඳ සංකල්පයන් බුදු රඟන් ද්වස පැවැති නමුත් උන් වහන්සේ ඒවා නැති කිරීමට ගියේ නැත.

නිවනට මග දෙවලොවට ඉහලින් වැටී ඇති සැටී උන් වහන්සේ දුටු සේක. නිවන යනු සේලානයක් නොවේ නම් එය ඇත්තේ කො තැනාද? ගින්දර යම් තැනෙක කෙසේ පවතින්නේ ද නිර්වාණය පවතින්නේ ද එ ලෙස ය. එබැඳින් ගින්දර හෝ නිර්වාණය රිස්කර තැබිය හැකි තැනාක් නොමැත. ඔබ වියලි ලි කැබලි දෙකක් එකිනෙක තදින් ඇතිල්ලුව හොත් එහි සර්ථකය හා තාපය නිසා ගිනි ඇතිවීමට අවශ්‍ය තක්‍රයක් උද වෙයි. ඒ අයුරු මිනිසා ගේ සිත ද අකුසල් වලින් දුරු වී යන් ම නිවන් සුව දිස් වෙයි. එවිට ඔබට නිවන ප්‍රත්‍යාස්‍ය කළ හැකි වෙයි. නිවන් සුවය සාක්ෂාත් නො වන තුරු එය කෙබඳ දැයි නොයෙක් කළේතයන් මවා ගැනීමට සිදු වේ. නිවන් දැකීමේ න්‍යාය ගැන තේරුම් ගැනීමට ධර්ම ගුන්ථ වලින් ආධාර ලබා ගත හැකි වේ. ධර්ම ගුන්ථයන් ඉදිරිපත් කුර ඇත්තේ නිර්වාණය යනු ලෙළාකෝත්තර අමිශු සැපතක් ලෙස සි. නිර්වාණය පමණක් ගතහොත් එය පැහැදිලි කර දීම හෝ විවරණය කිරීම නො කළ හැකි ය. එය හරියට අදුර යනු කුමක්දැයි හරිහැටි පැහැදිලි කර දීමට එහි ප්‍රතිරෝධය වූ ආලෝකය ද උපයෝගී කර ගැනීමට අවශ්‍ය වීම මෙනි. නිශ්චල යන්න පැහැදිලි කළ හැක්කේ ඊට විරුධ වලිතය ද උපයෝගී කර ගැනීමෙනි. ඒ අයුරු නිර්වාණය ද සියලු දුක් අතුරු දහන් වූ අවස්ථාවක් බැවින් පැහැදිලි කළ යුතුව ඇත්තේ එයට විරුධව සිටින සියලු දුකින් පිරුණු සංසාරය උපයෝගී කර ගැනීමෙනි. ආලෝකය නො මැති තැනා අදුර පවතින්නේ යම්සේ ද, වලනය නොමැති තැනා නිසස්ල බව පවතින්නේ ද ඒ අයුරු දුක, අව්‍යවත්තාව හෙවත් අකුසල් හා වෙනස් වීම නොමැත්තේ කො තැනා ද එතැනා නිර්වාණය පවතී.

කිසියම් කුෂේට රෝගියකුට තම කුෂේටය කැසීමේ දී සුවයක් දුනිය හැකි ය. එහෙත් එම සුවය තාවකාලික එකක් වන අතර කැසීම නිසා ත්‍රුවාලය වැඩි වී ය හැකි ය. කැසීමේ දී ලැබුණු තාවකාලික වහා අතුරුදහන්වන සුවයන් රෝගය සුව වීමෙන් ලැබෙන අවසාන සුවදයක හැඳිමන් එකක් නො වේ. එසේ ම පසිදුරන් ගේ රාග වේතනා පින වීමෙන් සංසාරයේ දී ලබන ප්‍රමෝදය ද තාවකාලික එකක් ම වන්නේ ය. සංසාරය නැමැති

රෝගයට ඇති එක ම ප්‍රතිකාරය නිරවාණය යි. එය සියලු ඉපදීම් ජරා රෝග මරණ ගෝක වැළපිම් හා බලාපොරොත්තු සුන්වීම් ඇති කරන රාග වේන්නාවන් ගේ අවසානය වේ. එ බැවින් නිවන් සුවය සංසාරයේ දී ලබන ඉන්දියයන් පින වීමෙන් තාචකාලික සැප සම්පත් හා කිසිසේන් සංසන්ධාය කළ නො ගැක්කේ ය. නිරවාණය කුමක් දැයි කළුපිතයන් මගින් අවබෝධ කර ගැනීමට යුම අනතුරු දයකි. නිරවාණය ලබා ගැනීමට අවශ්‍ය තන්වයන් සුද්ධාම් කර ගත යුත්තේ කෙසේදැයි දහ ගැනීමට ද නිවනාට යොමු කරන අභ්‍යන්තර පාරිග්‍රහිතව හා පැහැදිලි දරුණා ලබාගත හැක්කේ කෙසේදැයි අවබෝධ කර ගැනීම ද වඩා යහපත් වෙයි. එ සඳහා බුදුරජා ණන් වහන්සේ ගේ ධර්මෝපදේශ අනුගමනය කළ යුතු ය. ලෝහ දෝෂ මෝහ ආදි මූල් බැසගත් සකල ක්ෂේත්‍රයන් උරු කළ යුතු ය. තමා තුළ වූ සියලු ආගාවන් ගෙන් පවිත්‍ර වී පරම පරාර්ථකාමීවයක් ලබා ගත යුතු ය. නිවැරදි සිල්වත් හැසිරීම් සහිත නියම විත්ත පාරිග්‍රද්ධියක් ගෙන යා යුතු ය. අධිෂ්ථාන ප්‍රතිබඩ ව සියලු ආන්ම ලාභිතවයෙන් හා වැරදි දරුණායන් ගෙන් සහ මූලින් මිදිය යුතු ය. එවිට නිවන් ලැබීම ද එය පසක් වීම ද සිදු වන්නේ ය.

### නිරවාණය හා සංසාරය

මහායාන සමය පිළිබඳ ප්‍රකට විද්‍යාත්‍යකු වූ නාගාර්ජුන පාදයන් පවසන්ගත් සංසාරය හා නිරවාණය එකක් බව යි. මේ අර්ථ කථනය බොහෝ අය වැරදි ලෙස වටහා ගනු ලැබේ. සංසාරය හා නිරවාණය යන සංකල්පයන් දෙක එක සමාන යැයි කීම සංස්කාර ධර්මයන් තොර බව හා නිරවාණයේ වූ තන්වාරෝපිත නො වන ස්වභාවය අතර වෙනසක් නැතැයි කීම හා සමාන ය. පාලි ත්‍රිපිටකයට අනුව සංසාරය විස්තර කර ඇත්තේ පස්ස්වස්කන්ධිය සතර බාතුන් හෙවත් ගුත්තයන් හා දෙලුස් ආයතනයන් අඛණ්ඩ ව දිගින් දිගට ක්‍රියාත්මක වීමක් ලෙස ය. එසේ ම නිවනා විස්තර කර ඇත්තේ එකී නාම රුප හෙවත් ගාරිරික වෙනසික මූලාශ්‍රයන් ගේ සාපේශ්‍යක අතුරුදහන් වීමක් ලෙස ය. මේ සංසාරයේ ජීවන් වන කාලය තුළ දී ම නිවන් සුවය ලබා ගන්නවුනට එම සුවය ප්‍රත්‍යුෂ්‍ය කළ හැකි

බවද පිළිගෙන තිබේ. කොයි ආකාරයෙන් වුවද එවැන්න වුන් ගේ මරණින් මතු ඉහත කි යාතුන් සමඟ පවත්නා සම්බන්ධ තාව දුරු වි යන්නේ ය. එයට හේතුව නිවන කිසිවකුට සාම්ජ්‍ය නො වන අන්තරු යන්ත නො වූ හෙවත් අනෙකුතා වශයෙන් රදා නො පවතින ආරෝපිත තත්ත්‍යක් නිසා ය. නිවන් පසක් විමෙන් පසු කිසියම් දෙයක් ඇතොත් එය පරම සත්‍යය මිස අන් කිවිවක් නො වේ. සියලු ලොකික දේ වලින් මිදීමට හෝ වෙන් වීමට ඔබ උගත පුතු ය. කිසියම් දෙයක් හෝ කිසියම් කෙනෙකු කෙරෙහි අප්‍රසාදයක් ඇදේද ඔබ කිසිදික නිවන් නො දකිනු ඇත. මක්නිසාදයන්? නිවන වූ කලී ර්තියා බැඳීම්, විරෝධ කුමැති හා අකමුතිකම් සියලුලට ම විරද්ධ ව ඒවාට ඉහලින් සිටින්නක් බැවිති. ඒ අවසාන අවස්ථාවට පැමිණි කළේහි ඔබට එනෙක් ආභා කළ ලොකික ජීවිතය තොදින් අවබෝධ වේ. ජීව අංශව සියලු දෙයක ම අස්ථීර බව හා අනිවු බව වැටහේ. ඔබ ගේ යහපත් ප්‍රයත්තායන් නිවැරදි මාරුගයේ නො යොදුම්න් ගාස්තාවරුන් හෝ ධර්ම ග්‍රන්ථ වල පිහිටෙන් නිවන සාක්ෂාත් කර ගැනීම දුෂ්කර කට පුත්තකි. ඔබේ දවල් සිහින නොපෙනි යයි. අහස් මාලිගා තැනීම නො කෙරේ. කුණාවු අවසන් වෙයි. ජීවිතය යදහා පොර බැඳීම අවසන් වෙයි. ස්වභාව ධර්මයේ ත්‍රියවලිය අඩංගු වෙයි. ඔබේ සියලු පසු තැවීම් අවාසනාවන්, වගකීම්, බාධාවීම්, බර ඇදීම් ගාරීරික මානසික පිඩාවන් හා ආවෙගයන් ආදි සියලුල අති සුවදුයක නිවන් පල ලැබීමත් සමඟ නිවී යයි. අන්දයකුට ආලෝකය නො පෙනෙන බැවින් ආලෝකයක් නැතුයි කියන්නා සේ පසිදුරන්ට ගෝවරවන කිවිවක් නැති බැවින් තීරවාණය දුනා එකකුයි කිම තාරකික නො වන්නේය. වන්මත් ජීවන කාලය තුළ දීම නිවන සාක්ෂාත් කර ගත හැකි බැවින් බුදු සමය කිසිදු විවෙක නිවන මරණින් පසු ලහා විය හැකි අවසාන නිෂ්පාදනයක් සේ සඳහන් නො කරයි. ගරීරය පවතින මේ ආත්මභාවයේ දී ම ලබා ගන්නා නිවන සොපාදිසෙස නිවන නම වෙයි. රහන් බවට පැමිණියකු පිරි නිවන් පානා විට සිරුර දිය වී හොතික පැවැත්මේ කිවිවක් ගේ නො වී අනුපාදිසෙස නිවනට පත්වෙනු ඇත.

## පට්ටිව සමුළ්පාද න්‍යාය

දෙධියෙක් බෙඩික් හෝ - මේ සසර කරන්නෙක් තැන

<sup>1</sup>හෝපස නිමිත්ත්තෙන් මෙහි - <sup>2</sup>පුදු දම් මතු පවත්තෙන්

නහෙතු දෙමා තමුහ්මා සංසාරස්සනී කාරණා

පුද්ධ ධමමා පවත්තන්ති - භෙතු සම්භාර පට්ටිවයා.

පට්ටිව සමුළ්පාද න්‍යාය බොඩි දේශනා අතර ඉතා වැදගත් තැනාක් ගනියි. එමෙන් ම එය ඉතා ගැහුරු ධර්මයකි. මූදු රුදුන් බොහෝ අවස්ථාවල දී තම සම්බුද්ධ ප්‍රාප්තිය පිළිබඳ අත් දැකීම් දෙයාකාරයෙන් එක් ආකාරයක් මෙසේ දක්වා ඇතේ. එනම් විනුරායී සත්‍යය අවබෝධ කරගත් ආකාරය අනුව හෝ පට්ටිව සමුළ්පාද න්‍යාය අවබෝධ කරගත් විධිය පිළිබඳවය කෙසේ වෙතත් බොහෝ අය අසා ඇත්තේ විනුරායීය සත්‍යය අවබෝධ කරගත් ආකාරය යි. එබැවින් පට්ටිව සමුළ්පාද න්‍යාය වැදගත් වූව ද එයට වඩා විස්තර සහිතව සාකච්ඡා කිරී මට විනුරායී සත්‍යය යොදා ඇතේ. ආධ්‍යාත්මික වර්ධනය වෙත් ම පට්ටිව සමුන්පාද න්‍යාය පිළිබඳව තව්‍ය ඇානාය ඇත්ති වන නමුත් එම න්‍යාය පිළිබඳ මූල ධර්මයන් තේරුම් ගැනීම එතරම දුෂ්කර නො වේ. ජීවිතය හෝ ලෝකය ගොඩ නැඟී ඇත්තේ එකිනෙකට සාපේශී වූ කුලකයන් මත බවත් ඒවායේ ඇති විම හා නැති විම පිළිබඳ සාධකයන් වෙනත් සාධක යන් ගේ සේතු ප්‍රත්‍යාය මත සිදුවන බවත් පට්ටිව සමුළ්පාද න්‍යායයේ සැලුකේ. ඒ මූල ධර්මයන් මෙසේ සරල ලෙස දක්විය හැකි.

මෙය ඇති කළේ

මෙය ඇතිවෙයි.

මෙය උදවෙන් ම

මෙය ද උදවෙයි

මෙය නැති කළේ

මෙය නැති වෙයි

මෙය නිරුබවත් ම

මෙය නිරුබ වෙයි<sup>3</sup>

1. සේතු ප්‍රත්‍යාය.

2. ගුඩ බාඛ මානුය.

3. ඉමස්ම්. සති ඉදාහොති

- ඉමස්සාද ඉදා උර්ජප්පාත්ති

ඉමස්ම්. අසනි ඉදා නාහොති

ඉමස්ස නිරෝධා ඉදා නිරුත්කාති.

මෙකි අන්තරායන්ත හා සාමේෂ්ඨතාව එනම් එකිනෙක මත රඳා පැවුන්ම හා සම්බන්ධතාවයන් නමැති මූල ධර්මයන් මත ඒවිතයේ ඇතිවිම, පැවතීම හා නැතිවිම රඳා පවතී. මෙකි තාත්‍යාය පටිවිව සමුප්පාදය නමින් පෙළ බසේහි දක් වේ. මේ තාත්‍යාය එක්තරා වැදගත් මූල ධර්මයක් අවධාරණය කරන්නේ ය. එනම් මේ විශ්වයේ ඇති සියලු මහිමයන් (සිද්ධීම්) සාමේෂ්ඨ හේතු ප්‍රත්‍යායන් බවත් ඒවා වෙනත් ආධාරක ප්‍රත්‍යායයන් තොමැති ව ස්වාධීනව හෝ තතිකර ලෙස හට නො ගන්නා බවත් ය. සැම සිද්ධීයක් ම හට ගන්නේ ඒ හටගැනීමට ආධාරක ව විද්‍යාමානවන්නා වූ හේතු ප්‍රත්‍යාය එක්වීමක් නිසා ය. එසේ ම හැම සිද්ධීමක් නැති වන්නේ ද එය හට ගැනීමට ආධාර වූ හේතු එල සංස්කාරයන් වෙනස වීමෙන් තව දුරටත් තො පැවතීමත් නිසා ය. ආධාරක හේතු ප්‍රත්‍යායයන් (නිස්සය පවිච්‍යා) විද්‍යාමාන විම ද වෙනත් සාධකයන් ගේ ඇතිවිම, පැවතීම, නැතිවීම, මත රඳා පවත්නේ ය.

පටිවිව සමුප්පාද තාත්‍යාය විශ්වය යථාර්ථ වාසි ලෙස අවබෝධ කර ගැනීමේ මාර්ගය යි. එය අයන්ස්වයින් ගේ සාමේෂ්ඨතාවාදයට දිය හැකි අන්වර්ජනයක් සේ දක්වීය හැකි ය. “සියල්ල අන් කිසිවක තොව යම්කිසි සාමේෂ්ඨ කුලකයන්වේ” යන කියමන හොතික ලෝකය පිළිබඳ වූ විද්‍යාත්මක දරුණුනය ලෙස ගත හැකි ය.

බොහෝ අය සිතන පරිදි වෙන් ව ගත හැකි මමණය හේ සයන්නික ආත්මයක් නිත්‍ය එකකයක් වශයෙන් මේ ලොව තො මැත්තේ ය. මක්නිසාදයන්? මෙහි ඇති සියලු දෙය හේතු ප්‍රත්‍යාය මූල් වූ සාමේෂ්ඨ වූ අන්තරායන්ත වූ ඒවා බැවිනි. මේ සංස්කාර ලෝකය ගොඩ නැගී ඇත්තේ සාමේෂ්ඨ කුලකයන් හෙවත් සම්බන්ධතා මත ය. එහෙත් අප ලෝකය තේරුම් ගන්නේ ඒ අයුරින්ද? අපේ ආගාවන්ට අනුව අප සිත් වල නොයෙක් ප්‍රබන්ධයන් ස්ථීර ලෙස මවා ගන්නා වූ අපේ අහිරතින්ට අනුව අලංකාර දෙය වෙත එල්බ සිවීමත් අනහිර තින්ට අනුව අගෝහන දේ ප්‍රතිශේප කිරීමත් මිතිසුන් වශයෙන් ස්වාභාවිකව පුරුදුව සිටිමු.

ලෝහ ද්‍රව්‍යෙනට ගොදුරු වීමත් ඒ අනුව මෝහයෙන් මූලා වීමත් නිසා නිතා දේවල් ලෙසින් යම් යම් දේවල එල්ල සිටිමටත් බැහැර කිරීමටත් තරම වූ මනාශ දරුණයකින් වැසි සිටිමු. එබැවින් ලෝකය මිරිහුවක් නැතහාත් දිය බුඩුලක් සේ දැකීම අපට මහත් දුෂ්කර කායීයක් වී ඇත්තේ ය. එය අප සිතනා තරම යථාර්ථයක් නො වන්නේ ය. තථා වගයෙන් එය සැබැඳු නො වූ එකක් බැවි වටහා ගත නොහේ. එය ගිනි බෝලයක් බැඳු ය. වෙගයෙන් අප වටා කැරකැවීමට කිසියම් කාලයක්. තුළ එය ගිනි වලල්ලක් සේ දිස්ස් විය හැකි ය. පරිවිච සමුෂ්පාද න්‍යායයේ අන්තිච්චාරම සේ ක්‍රියා කරන මූල ධර්මය නම් හේතුව හා එල යයි. එම න්‍යාය යථා පරිදි ක්‍රියාත්මක වන ආකාරය සවිස්තරව දක්වා ඇත. අප අවට ඇති දේවලට අදාළ ලෙස පරිවිච සමුෂ්පාදය පැහැදිලි කිරීමට හොඳම නිදුෂන තෙල් පහන යි. පහනහි සිල්ව දැල්වීම එහි ඇති පහන් තිරය හා තෙල් මත රඳා පවතී. තිරය හා තෙල් ඇතිවිච පහන දැල් වෙයි. මෙයින් එකක් හේ නැතිවිච දැල්වීමක් නැති වන්නේය. ඒ පහන පිළිබඳ නිදරුණය යි. පැලැටියක් නිදුෂනක් ලෙස ගන්නාත් එය වැඩිමට බිජ, පොලොට, නෙතමනය, වාතය හා හිරු එලිය අවශ්‍ය වේ. මේ ක්‍රියාවලිය හේතු ප්‍රත්‍ය සාධක යන් ගණනාවක් මත රඳා පවතී. ස්වාධීනව නො වේ. පරිවිච සමුෂ්පාදයේ මූල ධර්මය එය යි.

දික හා පුනරුත්පත්තිය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා පරිවිච සමුෂ්පාද න්‍යාය යොදු ගෙන ඇති ආකාරය ධර්මයෙහි කෙසේ සඳහන් වන්නේ දැයි සොයා බැලීමට අප තුළ ආසාවක් ඇතිවිය හැකි ය. ඒ අනුව අප සංසාරයේ වටා තව දුරටත් යමින් සිටින්නේ මන්ද? යන පරිවිච සමුෂ්පාද න්‍යායයෙන් පැහැදිලි වෙයි. එයින් විශ්වයේ පරිනාමය පිළිබඳ විස්තර කිරීමක් අදහස් නො කෙරෙයි. එබැවින් පරිවිච සමුෂ්පාද න්‍යායේ දක්වෙන පරිදි අවිද්‍යාව පළමුවන හේතුව සේ උප කල්පනය කිරීමෙන් වැරදි අවබෝධයක් කිසිවකු විසින් ඇතිකර ගත යුතු නො වේ. මක්නිසාදයන් ?සියල්ල හට ගන්නේ ඊට පෙර ඇති හේතු නිසා ය. එබැවින් ප්‍රථම හේතුව වගයෙන් කිසිවක් දැක්විය නො හැකිය. පරිවිච සමුෂ්පාදයට අනුව හවයක්

පාසා සංතතියක් සේ පැවතීමට හේතු ඩත් වූ සාධක 12ක් දැක් වේ. එවා මෙසේ ය.

1. අවිද්‍යාව නිසා සංස්කාර හෙවත් කර්ම වේතනා ඇති වේ.
2. සංස්කාර නිසා වික්ෂ්‍යණ ද
3. වික්ෂ්‍යණ නිසා නාමරුප ද
4. නාමරුප නිසා සලායනන ද
5. සලායනන නිසා ස්පර්ශ ද
6. ස්පර්ශය නිසා වේදනාව ද
7. වේදනාව නිසා තෘත්තාව ද
8. තෘත්තාව නිසා උපාදනය හෙවත් එල්බ ගැනීම ද
9. උපාදනය නිසා හවය ද
10. හවය නිසා පුනරුත්පත්තිය ද
11. ජාතිය නිසා ජරා මරණ ගෝක පරිදේව දැක් දෙම්නස් ද ඇතිවෙයි.

ඡේවිතය හට ගන්නේන් පවතින්නේන්ත් දැක් හටගන්නේන්ත් මේ ආකාරයෙනි. මේ සාධකයන් අනුපුර්වක ව ඡේවිත කාල ක්‍රිතක් තරම් කාලයක් පුරා විනිද පැතිර පවතී. එනම් පෙර ජාතිය මේ ජාතිය හා මතු ජාතිය වශයෙනි. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව අවිද්‍යාව හා වේතනා හට ගැනීම අතින ඡේවිතයටද අයත්වන අතර මේ ඡේවිතයේ සිද්ධිම් කෙරෙහි හේතු මුවා වෙයි. පහත දැක්වෙන සාධකයන් එනම් වික්ෂ්‍යණ, නාමරුප, සලායනන, එස්ස, වේදනා, තෘත්තා, උපාදන හට ආදිහු වර්තමාන ඡේවිතයට අයන් වෙති. අවසාන සාධක දෙක එනම් ජාති, ජරා, මරණ අනාගත ඡේවිතයට අයන් වේ. මේ න්‍යායයේ පළමු සාධකය වූ අවිද්‍යාව සංස්කාරයන්ට හෙවත් කර්මයනට හේතු වේ. අවිද්‍යාව යනු අපේ පැවතීම හෙවත් ඡේවිතය පිළිබඳ නිවරද ස්වභාවය නො දැනීමයි. නැතහොත් අවබෝධකර නො ගැනීම යි. එම අවිද්‍යාව නිසා මිනිසා කරන කුසල් හෝ අකුගල ක්‍රියා හේතු කොට ගෙන යලි ඉපදීමක් ලබයි. ඒ පුනරුත්පත්තිය විවිධ ඡේවන තලයන්හි සිද්ධිය හැකි ය. පුද්ගලයා ගේ කර්මය අනුව ඒ හට තලයන් දුකින් මිඩිත තැන් විය හැකි ය. මිනිස් ලොව හේ දෙවිලොව හේ විය හැකි ය.

පුද්ගලයකු මිය යන විට ඔහු ගේ කර්ම හවයන් නිසා විජානය හට ගැනීයි. එය පුනර්භව විජානය වන අතර නව

උත්පත්තියේ, පුනරුත්පත්ති ක්‍රියාවලියේ පළමු ගිනි පුපුර වන්නේ ය. ප්‍රතිසන්ධි විත්තය පහළ විමත් සමග ජීවිතය යලින් පටන් ගැනෙයි. එකී විත්තයට අනුව නාම රුපය හා කාය රුපය හට ගනී. එයින් නව සක්‍රීයාත්මක නිහි වෙයි. නාම රුප දෙක ඇති බැවින් පස්දෙලවන්දීයයන් ද සින ද ඇති වෙයි. කුණෙන්දීයයන් ගේ හට ගැනීම නිසා ඒ ආග්‍රිත ස්පර්ශය ද හට ගනී. කවර ස්පර්ශය ද? දරුණා, ගබඳ, ගන්ධ, රස, ස්පර්ශා රම්මණ හා විත්තාරම්මණ ද වේ. ඒ ආරම්මණ අලංකාර ප්‍රිය ජනක වසි කරන ඒවා විය හැකි ය. අනික් අතට අප්‍රිය ජනක විරුප ඒවා විය හැකි ය. එ මෙන් ම ස්පර්ශයන් හේතු මොට ගෙන වේදනා හෙවත් හැඟීම් ද ප්‍රිය ජනක හෝ අප්‍රිය ජනක හෝ මධ්‍යස්ථාන හෝ විය හැකි ය. සක්‍රීයාත්මකයන් ප්‍රසන්න දේ කෙරෙහි ඇදී යම් ද අප්‍රසන්න දේ වෙතින් පලා යැම් ද කෙරෙයි. එහි ප්‍රතිඵලය වන්නේ හැඟීම කෙරෙන් අනුරූපීන් හෙවත් තද බල ආකා ඇති විම වේ. රැනියා උපාදනයන් නිසා රේඛා ජීවිතය යදහා වූ කරම හවය ඇති වෙයි. වෙනත් වචන යකින් කිවහාන් එල්ල ගැනීම නිසා ඉපදීම ක්‍රියාවලිය ඇරුණියි.

හෙතු ප්‍රත්‍යාය න්‍යායයේ රේඛා පුරුෂ වූ හව ප්‍රත්‍යාය නිසා ජාති හෙවත් ඉපදීම ඇති වේ. අවසන් වගයෙන් ඉපදීම නිසා ජරා මරණ ඇති වේ. දුක් දෙමෙනස් හැඩිම් වැළපීම අප්‍රියතාවන් ඒ අනුව ඇති වේ. මේ ක්‍රියාවලිය නවතාලිය හැක්කේ මේ න්‍යාය ප්‍රතිලෝචන වගයෙන් යොද ගැනීමෙනි. අවිද්‍යාව සම්පූර්ණයෙන් ම දුරු කිරීම නිසා යංඛාර දුරු වෙයි. කරම වෙනතා දුරු කිරීමෙන් විද්‍යාතාය දුරු වෙයි. විද්‍යාතාය නිරුචි වීමෙන් නාම රුප යංඛාර සිදු වෙයි. යනාදි වගයෙන් ජාති නිරෝධයෙන් ජරා මරණ දුක දුරු වේ. මේ අනුව යම් කිසි වකුටුපුනරුත්පත්ති වටයෙන් මේදීමට අවශ්‍ය වන්නේ නම් ඔහු විසින් අවිද්‍යාව මූලිකුපුවා දුම්ය යුත්තේ ය.

පෙර සඳහන් කළ පරිදි යලින් පවසන්නේ නම් ඒ මෙසේ ය. පාටිවි සමුප්පාද න්‍යාය තමුනි දේශනාව ඉපදීම හා මරණය පිළිබඳ ක්‍රියාවලිය යන්තමින් පැහැදිලි කිරීමක් පමණි. එය මේ ලෝකයේ පරිනාමය පිළිබඳ න්‍යායයක් නො වේ. එය

පුනරුත්පත්තියට, දුකට හේතු වූ කරණු පැහැදිලි කිරීමක් පමණි. එය කිසි විටෙක පරම ජීවන ස්වභාවය දැක්වීමට කළ ප්‍රයත්තායක් නො වේ. පටිච්ච සමුෂ්පාද න්‍යායයේ සඳහන් අවිද්‍යාව වතුරායී සත්‍යයේ සඳහන් අවිද්‍යාව ම යි. වතුරායී සත්‍යයටත්වේය ද අපට ඉතා වැදගත් වෙයි. මක්නිසායන්? ඒ සත්‍යය නො දත්කම නිසා ඉපදීම් මැරිම් සංඛ්‍යාත අනන්ත සංසාර වකුයෙහි අප හිර වි ඇති බැවිනි.

බුදුරඳුන් අනාද තෙරුන්ට කි පරිදි මෙසේ දැක්වීය හැකි ය. පටිච්ච සමුෂ්පාදය මැතැවින් අවබෝධ කර නො ගැනීම නිසා සත්‍යය දැක්මට අපොහොසත් වූ ජනයා සියලු කළේහි ම දැකින් පිළිත ව සිටිනි. ඒ කෙසේයත්? තුළ් බෝලයක පැටවිලි අතරට මදි වූ සේ ය. ඔවුනු බොහෝ විට ඉපදී ඇත්තේ බලාපොරොත්තු රහිත වූ දුෂ්කර තක්‍රයන්හි ය. එම තත්ත්වය නිරන්තර වියවුල් සහගතය. දිගින් දිගට ම දැකින් පිරි ඇත්තේය. එවන් පැටවිලිමෙන් මිදි යුමට තරම වූ දැනුමක් ඔවුනට නැත්තේ ය.

## සඳුනනිකකිය හා උච්චදච්චය

උච්චද වාදය හා සඳුනනිකත්වය අන්ත දෙකක් බැවින් බුදු රජාණන් වහන්සේ විසින් එය ප්‍රතිකෙළප කරන ලදී.

සම්මා දිව්‍යයිය වර්ධනය සඳහා අපි අසම්පූජී වූ ද සාවදා වූ ද දරුණ දෙකක් පිළිබඳ හොඳ දැනීමක් ඇති කර ගත යුත්තෙමු. පළමුවන වාදය ලෙස සඳුනනික වාදය ගනිමු. මේ ධර්මය හෙවත් වාදය සඳුනනික ඒවා පිළිබඳ විශ්වාසය මත පවතී. බුදුන් දවසට පෙර පැවැති එක්තරා ඉගෙන්වීමක් නම් හැම ද ජීවත් වන්නා වූ එක්තරා ජීවිතකු සිටින බව ය. මිනිසාට ද තම ආත්මය ආරක්ෂා කර ගැනීමටත් උත්තරීතර නිරමාතාවරයා හා එක්ව සිටීමටත් අවශ්‍ය වේ. එවැනි ඉගෙන්වීම් භූත්වනු ලබන්නේ සස්සනදිවිධී යන නමිනි. වත්මන් ලෝකයේ ද එවැනි දරුණ තවමන් පවතී.

මේ ලෝකයේ පවත්නා ද්‍රව්‍ය තත්‍ය ලෙස හදරන් ම සඳුනනිකව පවත්නා නිත්‍ය ස්ථීර සාර කිසිවක් දක්නට නැති

බව වැටහෙයි. සියලු දේ වෙනස් වන අතර වෙනස්වීමේ ස්වභාවය ඒ ඒ ද්‍රව්‍යයන්හි ම රඳා පවතී. අප ඒ ද්‍රව්‍යයන් ගේ මූල බාතුන් හෝ ඒවායේ යථාගුත ස්වභාවය විශ්ලේෂණය කළහොත් කිහිදු සාදනික ජීවිතයක් හෝ පැවැත්මක් හෝ දෙයක් අපට දක්නට නො ලැබේ. එ බැවින් සාදනික දරුණු අභ්‍යන්තර දෙයක් සේ අවබෝධ වේ.

දේ වැනි අභ්‍යන්තර දරුණු යෙහි උච්චද වාදය. උච්චද වාදීන් කියා සිටින්නේ මරණින් පසු ජීවිතයක් නොමැති බව සි. මේ දරුණු අයන් වන්නේ ද්‍රව්‍යන්මක දරුණුවාදයට සි. එය වින්ත සංස්කාරයන් පිළිබඳ දැනීමක් පිළිගැනීම ප්‍රතිශේප කරයි. හොතික වාදීය දරුණු යන් පිළිපදින්නා ජීවිතය පිළිබඳ එක් පක්ෂයක් පමණක් අවබෝධ කරයි.

උච්චදාවාදීන් ද ජීවිතයේ වින්ත සංස්කාර හේතු ප්‍රත්‍යායන් පිළිබඳ අංශය නො සලකා හරින බැව්ව පෙනේ. කිසිවකු මේ ජීවිතය අවසන් වීමත් සමග එය යලින් හට ගැනීමක් තැනැයි ද හේතු ප්‍රත්‍යායන් දිගින් දිගට නො පවත්නේ යයි ද විශ්වාස කරනු පෙනේ. එහෙත් ජීවිතය හරිහැටි අවබෝධ කර ගැනීමට නම් අප කායික මානසික හේතු ප්‍රත්‍යායන් දෙවරුගය ම සලකා බැලිය යුතු ය. අප නාම රුප හේතු ප්‍රත්‍යාය ස්වභාවයන් අවබෝධ කළ කළේහි මරණින් පසු ජීවිතයක් නොමැති බවත් ජීවිතය අවසන් වීමෙන් පසු පුනරුත්පත්තියක් නොමැති බවත් නො කිව යුතු ය. ජීවිතය පිළිබඳ උච්චදාවාදී දරුණු අභ්‍යන්තර සේ සැලකීමට සිදු වී ඇත්තේ එය යථාර්ථය අසම්පූර්ණ ලෙස පාදක කොට ගැනීම නිසා ය. එය බුදු රඟන් විසින් ප්‍රතිශේප කරන ලදී. උච්චදාය කිසි අපුරුෂින් මිනිසාට තමන් ජීවිතය හා බැඳුනු වර්කමාන බැඳීම කඩා බැඳීමට ආධාර නො වේ. කම්ය පිළිබඳ බුඩ දේශනාව මරණින් පසු ජීවිතය පුරුණ අනුර දහන් වීමක් විනාශයක් නො වන බවට කදිම සාක්ෂියකි. බුදු සමයේ මරණින් පසු අවසන් නො වී දිගින් දිගට පැවතීමක් ඇතිවිය හැකි ය යන අදහස පිළිගැනීම සාදනික ආත්මයක් ඇතැයි යන මතයක් නො වේ. බුදු රඟන් එසා දිර්ස කාලයක් සිය අනුගාමිකයනට කළ දේශනාවල ද වඩා උනන්දුවෙන් කරනු ලැබේ ඇත්තේ කළුපිත තරකයන් කෙරෙහි අයෙයීවත් කරවීම ය.

ත්‍රී. ව. පෙර පස්වැනි සියවසේ දී ඉන්දියාවට වූ කළු ධරුම යාස්ථීය ක්‍රියා අතින් මේ මැයි රාජ්‍ය ප්‍රජාත්‍යාගක් සේ උදෙසුම්මත ව පැවතිණි. එකල විද්‍යාර්ථීහු, යෝගීහු, දරුණිකයෝ, රජවරු, සාමාන්‍ය ගෘහපතියෝ මනුෂ්‍ය ජීවිතය හා පැවැත්ම පිළිබඳව විවිධ වාද විවාදවල නිම්ගනව සිටියහ. එයින් ඇතුම් අභ්‍යන්තර ප්‍රස්ථානයට අදාළ නො වූ ඒවා විය. විවිධ විෂයයන් පිළිබඳ දිගින් දිගට විවාද පවත්වීමෙන් වටිනා කාලය නාස්ථි කළ අය ද වූ හ. මානව වර්ගයා ගේ ගැටුවලට අවශ්‍ය විසඳුම් සොයාදීම වෙනුවට ඇතුම් කරනු ලැබුයේ තමන් හට පුරු පුරුණ වාර් හරඹ කිරීම යි.

දහ අට වැනි සියවසේ එංගලන්තයේ විසු ජොනතන් ස්විප්‍රීට නම් කතුවරයා ද තමන් ගේ ගලිවර වාරිකා නමැති පොන් උපිපුට වරුන් මගින් නිරුපණය කර ඇත්තේ එද දකිනිව පැවැති තකියට සමාන වූ එංගලන්තයේ විනෝදයයක් බවට පත් වූ (ඇතුම් විට බිත්තරයක් බිඳීම ඇරුණිය යුත්තේ පවු කෙළවරකින් ද පලල් කෙළවරින්දැයි තීරණය කිරීමට පවා) සටන් කිරීම උපහාසාන්මක ව දැක් වීමට ය.

ඩුයු රයන් විශ්වය පිළිබඳව වූ කළුපිතයන් හා ගැටුමට කැමැති වූයේ නැත. උන් වහන්සේ පැහැදිලි ලෙස ප්‍රකාශ කළ දේ මෙයේ ය. මිනිස් සංඛතිය මුහුණ පා ඇති ගැටුල ඔවුන් ගේ අතිතය හෝ අනාගතය පිළිබඳ නො වේ. දන් පවත්නා වර්තමානය හා බැඳ තබන වර්තමාන බැඳීම කඩා බිඳීම දුමුමට ආධාර කිරීමට ය. දන් පවත්නා වර්තමානය පිළිබඳවයි. උගේද්වාදය කිසි අපුරකින් මිනිසාට තම ජීවිතය හා බැඳ තබන වත්මාන බැඳීම කඩා බිඳීමට ආධාර නො වේ. මුහු ගේ තන්හා රාගාදීන් තාප්තිමත් කිරීමට අසමත් වීම නිසා පැන නගින අසහනය හා අසන්ත්‍යිතිය සියලු දෙයට මුල්වන අතර එයට පිහිටක් නොලැබේ. ඩුයු රයන් ප්‍රකාශ කොට ඇති කිසිවකු නිවනට යන මගට පිවිසීමට පෙර තමන් විසින් සම්මාදිවිධිය හෙවත් යහපත් දැකීම ලබාගත යුතු ය. තම සොයන්නේ කුමක්දැයි පැහැදිලිව දන්නා අය පමණක් තම සොයන දේ වෙත ලහා වන්නේ ය.

## පළමු හේතුව දත් හැකිද?

මුල් හේතුවක් නොමැතිව ලෝකය ඇති වූයේ කෙසේදි තේරුම ගැනීම අපට ඉතා දුෂ්කරය. ආරම්භයේදී ඒ පළමු හේතුව කෙසේ ඇති විදුයි අවබෝධය වඩාත් දුෂ්කර වී ඇත.

වූද රුද්‍යන් පවසන පරිදි ජීවිතයේ හෝ කිසියම දෙයක මුල් හේතුව සොයා ගැනීම සිතිමට පවා උගහට කරුණකි. මක්නිසාදයන්? සාමාන්‍ය අත් දැකීමට අනුව හේතුව එලය විය හැකි අතර එලය හේතුව විය හැකිය. හේතු විපාක වතුයෙහි පළමු හේතුව සමාචෙළ නො වන්නාකි. ජීවිතයේ මූලාරම්භය පිළිබඳව බුදු රුද්‍යන් ප්‍රකාශ කර ඇත්තේ මෙසේය.

“අවරිතන (නැවත නැවත සිදුවන) සැරි සැරීම ඇති සංසාර ගමනෙහි ජාති ජරා මරණ වතුයේ කෙළවරක් හඳුනා ගැනීමට බැරි තරම්ය. සක්‍රියා අවිද්‍යාවෙන් අදුරුව තෙත්තා වෙන් බැඳී ඇත. එම සත්වයන් ගේ පළමු වටහා ගැනීම ප්‍රත්‍යෘෂ්‍ය කළ නොහේ.”—අනමතග්‍ර සූත්‍රය.

මේ ජීවන දියපාර සිමා රහිතව ගලායන්නේ අවිද්‍යාව හා ආභාවන් නමැති මඩ වතුර එකතු වන කාක් පමණි. ඒ දෙවැදුරුම මඩ වතුර එකතුව කපා හැරියෙයාත් ජීවනදියපාර ගලා යුමක් නො වේ. ප්‍රත්‍යුත්ත්පත්තියකින් එය අවසන් වෙයි. එමෙන් ම අවකාශයේද කෙළවරක් දැකිය නො හැකිය. අප කාලය වශයෙන් ගනු ලබන දෙයෙහිද සඳහනික වේලාව තැක්නොත් ගත වන කාලය සිතිම උගහටය. ඒ අයුරු මේ ලෝකය ඇති වීමට හේතු භූත වූ මුල් හේතුව තේරුම ගැනීම අපට දුෂ්කරවින්නේය. එමෙන්ම ආරම්භයේදී මුල් හේතුව කෙසේ ඇතිවිද යනු අවබෝධය වඩා දුෂ්කර වනු ඇත. එබැවින් පළමු වැනි හේතුව නිරමිත වූ නිසා පැවැතිය හැකි යයි සිත්තොත් සෙසු විශ්ව ත්‍රියාවන්ද සංස්කාරයන් නිරමාණය කළ දේවල් යයි නො කියා සිටීමට හේතු සාධක නොමැත. පළමු හේතුවක් නොමැති ව සියලු සත්වයන් කෙසේ ඇතිවිය හැකිද? යන ප්‍රශ්නයට බොඩින් ගේ පිළිතුරු වන්නේ මිනිසා ගේ සිමාසහිත අවබෝධයේ ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රශ්නය පැන නැගී ඇති බැවින් එයට පිළිතුරක්ද නොමැති බව යි. කාලයේ ස්වභාවයද සාපේශ්ජතාවද අපට අවබෝධ කරගත හැකි නම් ආරම්භයක්

කිසි ලෙසකින් නො තිබුණා විය හැකි යයි සිතා ගත යුතු වේ. තවත් පෙන්වා දිය හැකි කරුණක් නම් ප්‍රශ්නයට සාමාන්‍යයෙන් දෙනු ලබන පිළිතුරද අඩුපාඩු සහිත බව යි. කිසියම් දෙයක් පවත්නේ යයි උපකල්පනය කළහොත් එයට පෙර එය නිරමාණය කළ නිරමාපකයකු සිටිය යුතු යි. ඒ අනුව පැන නගින තරකය වන්නේ ඒ නිරමාතාවරයා මැට්‍රි නිරමාතා වරයකු ද සිටිය යුතු ය. යනුවෙන් අනාන්තය දක්වා දිග් ගැසීමකි. අනික් අතට කිසියම් වැටුම් කරුවකු වෙනත් පුරුව මැට්‍රිමකරුවකු ගේ හේතුවක් නොමැතිව ඇතිවියැයි සිතුව හොත් සම්පූර්ණ තරකය ම බිඳී පොලොටට නො වැවත්නේද? එබැවින් මැට්‍රිම් කරුවකු ඇතුයි යන තානායෙන් ප්‍රශ්නය නො විසඳේයි. දැනට ඇති ප්‍රශ්නය ද එයින් අවුල් වෙයි. බුදු සමය ලෝකය පහළවීම පිළිබඳ සිද්ධාන්තයන් හා විශ්වාසයන් ගැන එතරම් අවධානයක් නො යොදවයි. බොඩියෙනට ලෝකය දෙවියකු විසින් නිරමිත වුවක්ද? එසේ නොමැතිව ඉතුළු ම පහළ වුවක්ද? යන වෙනස් කම් පිළිබඳ එතරම් තැකීමක් තැන්නේ ය. ලෝකයේ සීමාවක් ඇද්ද සීමා රජිත ද යන්නා ද ඔවුනට එසේ ම ය. මෙවන් සෙබාන්තික කල්පිත යන් ඔසේසේ යුමට වඩා තම තමන් ගේ විමුක්තිය සාද ගැනුම් වසේ වෙර දා කටයුතු කිරීමට බුදු රජාණන් වහන්සේ අනු ගාසනා කළ සේක.

විද්‍යාභයේ ජීවිතය ගාක ගුහලෝක මූල ඩාතු හා සෙසු බල ගක්තින් ගේ පැවැත්මට හේතු භුත වූ බොහෝ කරුණු දැනටමත් අනාවරණය කර ඇත්තා හ. නමුත් කිසිවකුට ඒවායේ පැවැත්ම පිළිබඳ මූල් හේතුව සොයා ගැනීමට හැකි වී නැත. ඔවුන් කව දුරටත් ජීවිතයේ හෝ යම් දෙයක මූල් හේතුව සෙවීමේ යොදී කිසියම් ප්‍රධාන හේතුවක් පෙන්වා දීමට සමත් වුව ද එය කිසි දිනෙක මූල් හේතුව නො වන්නේ ය. පළමු හේතුව සොයා යුමේ ත්‍රියාවලියේ දී එකිනෙක පසු කරමින් ඔවුන් සිටි තැනාට පැමිණෙනු නිසැක ය. එය මන්ද කිවහොත් හේතුව විපාකය වීමත් රේඛ මොහොතේ දී විපාකය හේතුව වීමත් නිසා ය. එම නිසා බුදුරුදුන් විදා තිබෙන්නේ මෙසේ ය. “විශ්වයේ ආරම්භයක් නොමැත්තේ ය. එය අවබෝධ කළ නො හැක්කේ ය.”

## සදුනතික ආත්මයක් නිගධිය?

සදුනතික ආත්මයක් ඇතැයි යන විශ්වාසය මානව විජ්‍යනයේ ඇති සාවද්‍ය කල්පනාවකි.

### ආත්ම නිසායයෝ

ආත්ම සිද්ධාන්තය පිළිබඳව ලේකයේ ගාස්තාවරයන් තිබෙනෙක් වෙති. පළමු ගාස්තාවරයා උග්‍රන්වන්නේ සදුනතික ආත්මයක් පවතින බවත් එය මරණය ඉක්මවා යන බවත් ය. ඒ අනුව හේ සදුනතිකයෙකි. දෙවුනී ගාස්තාවරයා දේශනා කරන්නේ තාවකාලික ආත්මයක් ඇති බවත් එය මරණය සමඟ සහමුලින් ම විනාශවන බවත් ය. හේ හෙතික වාදී යෙකි. තුන්වන ගාස්තාවරයා දේශනා කරන්නේ සදුනතික නො වූ ද තාවකාලික නො වූ ද සවේතතික ජීවියකු ඇති බව යි. ඒ බුදුරජාණන් වහන්සේ ය. බුදු රඳුන් දේශනා කර ඇත්තේ ආත්මය, පෙරුරුෂය, ආදී පදච්චලින් හඳුන්වනු ලබන ගතානුගතික පද කිසිවකින් යථාර්ථවාදී ස්වාධීන ජීවියකු අදහස් නො කරන බව යි. බුදු සමයට අනුව ස්ථිර ආත්මයක් ඇතැයි විශ්වාස කිරීමට තරම හේතු කිසිවක් අපට නැතු. ඒ සදුනතික ආත්මය පුර පුර සිට එනු ලබන්නාක් හේ ස්වය. නිරමිත එකක් හේ විය හැකි අතර මරණින් පසු පුරපුරට හේ අපායට සංතුමණය වන්නකි. බුදුනුවනට එය පිළිගත නො හැක්කේ මේ ලේකයේ තබා වෙනත් කිසිදු ලොවක සදුනතික වූ හේ නො වෙනස් වන්නා වූ දෙයක් නොමැති නිසා ය.

අමරණීය යමක් ඇතැයි එල්ල ගැනීම හේ ප්‍රාර්ථනා කිරීම දේශුන්නාක් අල්ලා ගැනීමට තැන් කරන කුඩා ලමයින් හා අප හා සමාන කිරීමකි. කුඩා ලමයිනට දේශුන්න යමකිසි ජීවලිත සත්‍යයකි. නමුත් වැඩිහිටියේ එය ජල බින්දුමත වැළැලු එක්තරා රුම්ලිධාරාවක් නිසා ඇති වූ ද්‍රාන මායාවක් පමණක් බව දතිති. එහි ආලේකය වූකලි වක්ව ගියා වූ රුලි පැඩික්තියක් මුත් සත්‍ය දෙයක් නො වේ. එය දේශුන්නක් පමණි. ආත්මය අනාවරණය නො කළ ද මිනිසා සාර්ථක ලෙස කටයුතු කර ඇත. ආත්මයක් හමු නො වීම ගැන ඔහු වෙහෙසි නැතු. දුර්මුඛ වූයේ ද තැනු. කිසිදු මිනිසකු ආත්මයක්

හෝ ආත්මිය සංකල්පනා ක්‍රියා ගෙනහැර පාමින් මානව වර්ගයා ප්‍රබේදවත් කිරීම් වස් යමක් නිපදවා තැත. මිනිසා කුළ ආත්මයක් සෙවීම අදුරු හිස් කාමරයක් කුළ ඇති යමක් සෙවීම බඳු ය. ඒ කාමරයේ ඔහු සොයන දේ නොමැති බැවි ඒ දුබල පුද්ගලයා නො අනී. එබදු පුද්ගලයකුට තමා කරන ගවේෂණය නිෂ්ප්‍ර කාරියක් බැවි අවබෝධකරවීම ද දුෂ්කර වේ.

ආත්මයක් ඇතැයි විශ්වාස කරන්නේ එය කුමක්ද? කො තැනැක තිබේ ද? යනු පැහැදිලි කිරීමට නො භැකි තකියක සිටින්නේ ය. බුදුරජාණන් වහන්සේ ගේ අවවාදය තම අප ගේ කාලය එවැනි අනවශ්‍ය කළේපිතයන් සඳහා නාස්ති නො කරන ලෙස ය. විමුක්තිය සඳහා දිරි ගැනීම් වස් ඒ කාලය යොදා ගැනීමට ය.

අප පාරමී ධම්යන් ලභාකර ගත් කළේහි ආත්මයක් ඇදේද? නැද්ද යනු වටහා ගැනීමට පිළිවත් කම ලැබේ.

වච්චගොන්ත නමුති සැරි සරණ එක්තරා තවුසයක් බුදුරජාණන් වහන්සේ කරා එළඹ උන්වහන්සේ ගෙන් ආත්මයක් යනුවත් යම් කිසි දෙයක් ඇදේද නැද්දයි විවාලේ ය. සාකච්ඡාව මෙසේ ය.

හවත් ගොතමයන් වහන්ස,

ආත්මයක් තිබේ ද?

බුදුෂ්‍ය තිසළව සිටිනි.

එසේ නම් ගොතමයන් වහන්ස,

ආත්මයක් නැද්ද?

බුදුෂ්‍ය නැවතත් එසේ ම නිසළ ව සිටිනි.

වච්චගොන්ත තැගිට පිටත් ව ගියේ ය.

එ තවුසා ගිය පසු අනාද තෙරුන් බුදු රදුන් අමතා වච්ච ගොන්ත නැගු ප්‍රශ්නයට පිළිතරු තුදුන්නේ මක්නිසාදුයි විමසු කළේහි උන්වහන්සේ තමන් වහන්සේ ගේ තත්වය පැහැදිලි කළ සේක.

ආනන්ද, වචන ගොන්ත තවුසා ආත්මයක් තිබේද යනු වෙන් ඇසු පැශ්‍යයට ආත්මයක් තිබේයයි පිළිතුරු දුනිමි නම් තවුසන් ගේ හා බමුණන් ගේ පැන්ත ගැනීමක් වන්නේ ය.  
(සය්සත්වාද)

ආනන්ද, ආත්මයක් නැත්තේද යනුවෙන් තවුසා ඇසු ප්‍රශ්නයට ආත්මයක් නැත්තේ යයි පිළිතුරු දුනිමි නම් එය උවෙෂදාය බමුණන් ගේ හා තවුසන් ගේ පැන්ත ගැනීමක් වන්නේ ය.

ආනන්ද, වචනගොන්තයන් ඇසු පරිදි ආත්මයක් තිබේද යන ප්‍රශ්නයට ආත්මයක් තිබේ යයි මම පිළිතුරු දුනිමි නම් සියලු ධ්‍යාමියන්ට ආත්මයක් නොමැතිය යන මගේ දැනුමට අනුකූල වන්නේ වෙයි.

නිසුකව ම එසේ නො වේ ස්වාමීනි.

යළින් ආනන්දය, අත්මයක් නැත්තේද යනුවෙන් තවුසා ප්‍රශ්න කළ කළේහ ආත්මයක් නැත්තේය යනුවෙන් පිළිතුරු දුනිමි නම් එවිට එමගින් විමතියට පත් ව සිටින වචන ගොන්තයන් තුළ ප්‍රබලතම ව්‍යාකුලත්වයක් උපදවන්නේ ය. එබැවින් ඔහු සිතන්නට ඇත්තේ “පෙර මා වෙත නිසුකව ම ආත්මයක් තිබුණේ ය. නමුත් දන් මා එහ එවැන්නක් නැත්තේ ය.” කියායි (සංපුත්තනිකාය)

ඩුද රුදන් ආත්මය පිළිබඳ කළුපිතයන් සලකනු ලැබුවේ නිෂ්ප්‍ර මන්කාකළුපිත දරුණයායක් ලෙස ය. උන් වහන්සේ එක් අවස්ථාවක දී මෙසේ වදාල සේක. අවිද්‍යාව හා මෝහය නිසා මිනිසුන් තමන් ගේ ආත්මයන්ට වෙන් වී ජීවත් විය හැකි යයි සිතින දකිනු ඇත. ඔවුන් ගේ හද තවදුරටත් ආත්මය කෙරෙහි එල්ලේ ඇත. ඔවුන් සුර පුර ගැන සිතන අතර තම ආත්මයට එහිදී ලැබෙන සුව සැප ගැන උනන්දුවනු පෙනේ. එබැවින් ඔවුනු අමරණීය සත්‍යය නො දකිනි. ජීවත් වීමට ඇති තණ්ඩාව හා ආත්මය පිළිබඳ සංක්‍රාන්තය නිසා මිනිසා තුළ ආත්මාරාක්‍යාමී අදහස් පහළ වන්නේ ය.

## අනාත්මය හෙවත් අනාත්මවාදය පිළිබඳ ඉගැන්වීම

බුදු රජු අනාත්මවාදය පිළිබඳ දේශනා මගින් සියලු ආත්ම සිද්ධාත්තයන් හා ආත්ම කළේපිතයනට එරෙහි ව කරුණු දක්වූ හ. අනත්ත යන්න විවිධ නාමාවලියකින් දක්වෙන්නකි. එනම් අනාත්මය, අභ්‍යාචනාවය තැනි මමායනය තොමැනි ඇ විසිනි. අනාත්මවාදය අවබෝධ කර ගැනීම් වස්‍යම් කෙනෙකු විසින් ආත්මවාදය යනු කුමක් දැයි තේරුම් ගත යුතුව ඇත. මට ආත්මයක් ඇත යන හොතික න්‍යායය ද මට ආත්මයක් තැන යන නාස්ථික වාදය ද යන දෙක ම තමා ගේ සත්‍යාචනාවබෝධය හා විමුක්තිය සඳහා බාධියෙය් ය. මම ය යන සාචදා සංකල්පය නිසා එය ඇති වෙයි. මේ නිසා අනාත්මවාදය වටහා ගැනීම් වස්‍යම් කෙනෙකු ආත්මවාදයේ අදහස් උදහස් කෙරෙහි එල්ල තො සිටිය යුතු යි. එපමණක්ද? යම් කෙනෙකු ඒ ඒ දේ ඇති සැවියෙන් හා මහෝ ප්‍රකෙශපන යෙන් හෙවත් සිතින් අභිමත පරිදි මවා ගැනීමෙන් තොරව දැකීමට තැත් කළ යුතු ය. තවද ඒ තැනැත්තා රීතියා මම හෝ අභ්‍යාචනා හෝ ආත්මය යනු ඇත්ත වශයෙන් කුමක් දැයි හරි හැරී දැනීමට උගත යුතු ය. එය වෙනස්වන බලවේයෙන් ගේ සංකලනයක් ලෙස දැකීමට උගත යුතු ය. මේ සඳහා විශ්ලේෂිත පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි අප තුළ ඇති සාන්තතික දේ ලෙස අප සිතා සිටින දේවල් නාම රුප දෙමෙනා ගේ හෙවත් හොතික, වෙතසික දේවල සංකලනයකි. නැතහොත් එකමුතුවක් පමණි. එනම් පාචකන්ධය යි. ගාරිරික දේ රුපස්කන්ධය ද භාෂීම වෙදනා ස්කන්ධය ද, විදිම් විශ්දේශනස්කන්ධය ද සිතීම් සඩ්බාරස්කන්ධය ද විශ්දේශනය විශ්දේශනස්කන්ධය ද යන ලෙසින් වේ. මෙකි බල වේයන් එක රාඛි ලෙස මොහාතින් මොහාත ගලා යන්නා සේ වෙනස් වෙයි. එක් මොහාත කින් පසු තවත් මොහාතක ඒකාකාරයෙන් තො සිටියි. ඒවා ගාරිරික හා වෙතසික ඒවිතයෙන් සමන්විත බලවේය. බුදු රජුන් නාම රුප ඒවිතය විශ්ලේෂණය කර ඇත. උන් වහන්සේට හමුවේ ඇත්තේ එක් පාචකන්ධය හෙවත් පස්ව

බලය යි. උත් වහන්සේට සදානික ආත්මයක් හමු වී තැන. ඒ කෙසේ වෙතත් බොහෝ අය අතර ඇති වැරදි සංකල්පනා වක් නම් විජානය යනු ආත්මය බව යි. එහත් බුදු රජුන් නිරවුල් ලෙසින් ප්‍රකාශ කර ඇත්තේ විජානය රුප, වෙදනා සඳ්යු සංඛාර මත පිහිටා ඇති දෙයක් මිස ඉන් බාහිර ව ස්වාධීනව පැවතීමක් නොමැති බව ය.

බුදුරජුන් මෙසේ වදා ඇත.

“මහණෙහි, මේ ගරීරය ආත්මය නො වේ. වෙදනාව ආත්මය නො වේ. සඳ්යුව ද ආත්මය නො වේ. සංඛාර ද ආත්මය නො වේ. විජ්යුත්තුණය ද ආත්මය නො වේ. එසේ මෙනෙහි කරන් ම මහණෙහි. ග්‍රාවකයෝ මේ ගරීරයෙහි අගයක් නො දක්වනි. වෙදනා, සඳ්යු, සංඛාර, විජ්යුත්තුණ කෙරෙහි ද එසේ ම ය. ඒවා මත අගයක් නො තබන හෙයින් හේ රාගයෙන් මිදෙයි. විමුක්තිකාමී වෙයි. විමුක්තිජානය ඔහු තුළ පහළ වෙයි. එවිට ඔහු තුළ කළ යුතු දේ කර ඇති බැවි දීන ගති. එනම් පවිත්‍ර සිවිතයක් ගත කරයි. තව දුරටත් කිසිවෙක් හෝ නො වෙයි. පුනර්භවය තැනි කළ පූද්ගලයෙක් වෙයි.” (අනාත්තලක්බණ පූතුය)

බුදු රජාණන් වහන්සේ ගේ අනාත්ත දේශනාව අවුරුදු දෙදාහස් පන්සිය ගණනකට වඩා පැරණිය. තුළන විද්‍යාත්මක ලෝකයේ සිතුවිලි බාරාවන් උත් වහන්සේ ගේ අනාත්මවාදය දෙස ගලා එනු අද දක්නට ඇත. තුළන විද්‍යාභයින් ගේ ඇසට මිනිසා පෙනීයන්නේ සඳ වෙනස්වන සිතුවිලි මිටියක් ලෙස ය.

තුළන හොතික විද්‍යාභයින් කියා සිටින්නේ ලෝකය පෙනෙන තරම් සන වූ එකක් නො වන බවන් සත්‍ය වශයෙන් සන ද්‍රව්‍යයන් ගේ සම්පිණීයායක් නො වන බවන් සැබු ලෙසින් කියනොත් ගක්ති ප්‍රවාහයක් බවන් ය. හොතික විද්‍යාභයිනට පෙනෙන පරිදි සම්පූර්ණ විශ්වය විවිධ බලමේග පරිවර්තනය කරන එක්තරා ක්‍රියාවලියකි. මිනිසා ද එහි එක් කොටසකි. එය පළමුව බුදු රජාණන් වහන්සේ වටහා ගත්හ. ප්‍රමුඛ ගත් කරුවකු වන බඩිලිව. එස්. විලි වරක් කළ ප්‍රකාශයකි

මෙය, “මිනිසා තුළ අමරණීය පැවැත්මක් ඇත යන්න තුළන ප්‍රබල වින්තයන් ගේ අප්‍රසාදයට දිනපතා වැඩි වැඩියෙන් ලක් වන්නට පටන් ගෙන ඇත.”

අමරණීය ආත්මය පිළිබඳ විශ්වාසය අවල අනුහුතිය සත්‍යය මගින් පලිරෝධනය වූ ආගමික අන්තයකි. සනාතනික ආත්මය පිළිබඳ විශ්වාසය ආගමික අන්තයකි. එය එසේ නො වන්නක් බැවි අන් දුටු අවල සත්‍යතාවන් මගින් සනාථ කර ඇත. අමරණීය ආත්මය යනු ඩුද විශ්වාසයක් පමණි. අප තුළ වූ යමක් මරණින් පසුව පවතී යන නිගමනය ද එසේ ම ය. ඒ කිසිවක් අප අමරණීයන්ට පත් නො කරයි. මක් නිසාදයන්? කුමක් ගේෂව දිගට ම පවතී ද යනු අපි දනිමු. එය අපට හැඳුනා ගත හැකි බව ද දනිමු. බොහෝ මත්‍යාශයේ මරණය වෙනුවට අමරණීයන්ට ය තෝරා ගනිති. එය ඔවුන් හැඳුනා ගෙන ඇත්තේ විනාශ වන්නා වූ ද අනිත්‍ය වූ ද දෙයක් ලෙස ය. තුළන විද්‍යාඥයින් විසින් කරණ ලද පයෝනීජනු අනුව පෙනී යන්නේ ඔවුන් තව දුරටත් තැම් ඇත්තේ ඊතියා ආත්ම වාදය යනු අන් කිසිවක් නොව ගාරිරික ප්‍රතේශ්‍යාසනයට අයන් වන හැඳිම් වින්ත වෙග, රංජන, ගොනුවක් බැවි තහවුරු කිරීමට ය. මහාචාර්යී ජේම්ස් පටසන්නේ ආත්මය යන පදය ඩුද අලංකාර කියමනක් මිස යථාර්ථයට අනුරූප නො වන්නක් බවයි. මුදු රදුන් විද්‍යා අනත්ත ධීය මහායානිකයේ ද සුත්‍යතාව නැමින් තම සමයේ දක්වා තිබේ. ආචාර්යී නායාරුජන පාදයන් උක්ත සංකල්පය විවිධ අර්ථ කළනයන් දෙමින් විවිතුණය කර ඇති නමුත් මුදු රදුන් විද්‍යා අනාත්මයට වඩා වැඩියමක් හෝ වෙනස දෙයක් හෝ සුවිශේෂ අදහසක් එහි දක්නට නො ලැබේ. ආත්මය හෝ මමායනය හෝ නිරමාපක දෙවියකු පිළිබඳ විශ්වාසය මිනිසුන් තුළ කො තරම් ගක්තිමත් ලෙස මූල්බයි තිබේදයන්? බොහෝ ආගමවලට නැතිව ම බැරි උක්ත කරුණු දෙක (ආත්මය හා මැටුමකරු) මුදු රදුන් නො පිළිගත්තේ මන් ද යනු මිනිසුනට සිතාගත නො හැකි වී තිබේ.

ඇත්ත වශයෙන් සමහර පුද්ගලයන් කම්පනයටත් සිහි සන් වීමටත් ආවේගයන් දක්වීමට තැන් කිරීමත් මුදු රදුන්

එ සංකල්පය ප්‍රතිශේප කළ බැවි ඇසු සැහින් සිදු විය. වෙනත් සියලු ආගම් හා සසදන විට බුදු සමය අසම සම දහමක් ලෙස මධ්‍යස්ථා විද්‍යාර්ථීන්, මනෝ විද්‍යාභයන් ඉදිරිපිට නැඟී සිටිමට ප්‍රධාන හේතුව ප්‍රියේ ද එය ම වේ. ඒ කාලයේ ඇතුම් විද්‍යාර්ථීන් බුදු සමයේ විවිධ අංශයන් මගත් සේ අගය කළ අතර බුදු සමය තවත් පොහොසත් කිරීමේ අදහසින් සිතා, මතා බුදුරදුන්ගේ ‘අන්තා’ යන වචනයට නව අර්ථකථනයන් දීමටත් ආත්මවාදය හා මමායනය ආදි සංකල්පයන් බුදු සමය තුළට කාවැද්දීමටත් තැන් කළ බැවි පෙනේ. බුදු රජාණන් වහන්සේ ද මිනිසුන් ගේ රේඛියා අසතුවුද්‍යකත්වය ද මේ විශ්වාසය පිළිබඳ සංකල්පනික උද්වෙශනාව ද දන සිටි සේක.

සියලු සංස්කාරයේ අනිත්‍ය යි  
සියලු හේතු ප්‍රත්‍යායෝ අනිත්‍ය යි  
සියලු ධ්‍යුමෝ අනිත්‍ය යි.

බොඩ ප්‍රන්තයන්හි සනාතනික ආත්මය පිළිබඳ උපම, කරාවක් ඇත. එක්තරා මිනිසෙක් ඇදි යන කඩයක් සර්පය කැයි සිතා බියෙන් තුළයට පත් වෙයි. සොයා බැලීමේ දී එය කඩයක් බව අනාවරණය වෙයි. ඔහු ගේ බිය පහවි මනස සපුන් වෙයි. සනාතනික ආත්මය පිළිබඳ විශ්වාසය ද රේඛියා කඩයට සමාන ය. එය මිනිසා ගේ මනාකල්පනයකි. තැනගාන් සංකල්පනයක් පමණි.

## බ්‍රභාගම හා වෙනත් ආගම

බ්‍රුදුසමය ඉන්දියානු සෙසු සමකාලීන  
වැළියන්ට සම්වේද?

බ්‍රුදු රජුන් අවබෝධ කරන ලද්දේ පෙර නො ඇපු විරුද්‍යා දහමකි. උන් වහන්සේ තම ප්‍රථම ධ්‍රීම් දේශනාව වූ ධ්‍රීම වක්කපෑපවත්තන සූත්‍රයේ දිව්‍යරණ ලද්දේ ම විසින් දෙසු මේ ධ්‍රීය මින් පෙර නො ඇපු විරුද්‍යා බවයි. උන් වහන්සේට පහළ වූ ධ්‍රීය උන් වහන්සේ ගේ දැනුමට ප්‍රඟාවට, ප්‍රත්‍යාවෙශණයට, සම්බාධ ප්‍රාප්තියට හොඳින් පැහැදිලි වුවකි. ඇතැම් අය ප්‍රකාශ කරන්නේ බ්‍රුදුන් විද්‍යා ධ්‍රීය නාට්‍ය එකක් නොවන බවත් එද ඉන්දියාවේ පැවැති පැරණි ඉගැන්වීම්වල භූදු ප්‍රතිසංස්කරණයක් බවත් ය. ඒ කෙසේ වෙනත් බ්‍රුදු රජ තෙමේ හින්දු සමයේ ප්‍රතිසංස්කරකයෙක් නො වේ. ඇතැම් පැරණි සාමයික පාක්ෂිකයන් උන් වහන්සේ එඛන්දකු කිරීමට තැන්කර ඇත. එද ඉන්දියාවේ විසු මිනිසුන් ගේ ආගමික ජීවන මගත් බ්‍රුදු රජුන් පෙන්වා ඇති ආගමික ජීවන මගත් අතර සහේතුක වෙනස්කම් දක්නට ඇත. බ්‍රුදු රජුන් ජීවත් වූයේ ද ඉගැන් වූයේ ද පිරිනිවියේ ද වෙවැක නො වූ බ්‍රුදු රජුන් මගත් ආගම කතාවරයකු ලෙස ය. එද පැවැති ආගමික ඇදහිලි හා ව්‍යවහාරයන්ට හෙවත් පිළිවෙන්වලට ගෙයගැනී බවක් දක් වූ කිසිදු අවස්ථාවක් නැත.

බ්‍රුදු රජාණන් වහන්සේ පෙනී සිටියේ නව මගක් විවෘත කළ විවාරාත්මක ආගමික ක්‍රමයක් ආරම්භ කළ ගාස්තාවරයකු ලෙස ය. උන් වහන්සේ ආගමානුශ්‍රාල ජීවිතයේ මහන් විපයාසයක් ගොරව සම්පූර්ණක්තව ඇති කළහ. සෙසු බොහෝ ආගමික

කණ්ඩායම්වලට උන් වහන්සේ සමග එකගවීමට බැරිහොතුව ද එයයි. මෙවදික බ්‍රාහ්මණික පරපුරෝහි සූපතල ශාස්ත්‍රවරයෝ ද උන් වහන්සේට පරිභව කළේ ය. විවේචනය කළේ ය. ගර්හා කළේය. ප්‍රාග් ක්‍රිස්තු අවධියේ බමුණ්න් බුදු සමය එනාග කිරීමට තත් කළ අතර තවත් අය බුදු රජ්‍යාණන් වහන්සේ ගේ ධමිය උරා ගැනීමට මහත් උන්සාහ යක් දරා ඇත. තවත් සමඟරු උන් වහන්සේ වසලක, මුණ්ඩික, සමණක, නාස්තික, ගුදුක අදි වගයෙන් ආගමිකයනට නින්ද ගෙන දෙන තම් පට බැන්ද හ. බුදු රඳුන් ඇතුම් සිරින් විරින් ආගමික යුතුකම් පුද පුරා, ආවාර ධමි, ජීවන රටා ප්‍රතිශීෂෙනය කළ බවට සැකයක් තොමැතු. උන් වහන්සේ ගේ ග්‍රෑෂ්‍ය වරිත ලක්ෂණය කෙබලු ද යත්? සාවදා ඇදේහිලි පිළිවෙතින් පිරි බැළුනයක් පුපුරුවා හැර ඇතුළත හිස් බව නිරාවරණය කළ ඇල්පෙනෙති කටුවෙකි. එහෙන් යම්නාක් දුරට මූලික දරුණික මනේවිදාන්මක දේශනයන් සලකා බැළුවහාන් බුදු රඳුන් එද පැවැති ආගම්වල අදහස් අනුකරණය කෙලේයයි සිනීම පදනම් විරහිත ය. නිදුසුන් ලෙස විනුරායනී සත්‍යය, ආරිය අෂ්වාචිගික මාර්ගය හා නිර්වාණය වැනි ධමි උන්වහන්සේ ගේ පහළවීමට පෙර තො වූ ඒවා බැවි දැක්විය ගැකි ය.

කම්ය හා ප්‍රනාරහවය පිළිබඳ විශ්වාසයන් පොදු වූව ද ඒ පිළිබඳව සහේතුක හා තාරකික පැහැදිලි කිරීම ද පටිවිච්ඡල්පත් නාසාය වැනි ස්වාභාවික සිද්ධාන්තයකින් ඉදිරිපත් කෙලේ ද බුදු රජ්‍යාණන් වහන්සේ ය. මේ සියල්ලට ම අමතරව බුදු රඳුන් කිසි විටෙක එද පැවැති හඳුනු ඇත්තා ආගමික ඇද හිල්ලක් හෝ ව්‍යවහාරයක් සමවිවලයට ලක් තො කළහ. කිසියම් සත්‍යයක් නිබෙනු දුටු බොහෝ දේවල වටිනා කම අගය කළහ. එවන් ඇදහිලිවලට වඩා යෝගය පැහැදිලි කිරීම ඉදිරිපත් කළහ. සත්‍යය කො තැනැක වූව ද එයට ගරු කළ යුතු යයි උන් වහන්සේ වරක් කි සේක. එසේ ම අසත්‍යයට හා වංචාවට එදිරිව කරා කිරීමට කිසි දිනෙක බිජ තො වූහ.

## බුදු සමය සිද්ධ්‍යාන්තයක්ද දරුණනයක්ද?

බුදුරජාණන් වහන්සේ ගේ සර්වභාවබෝධය පූදු සුණයේ නිෂ්පාදනයක් නො වේ.

බුදු රජුන් ද්‍රව්‍ය ඉන්දියාවේ සිටි බොහෝ උගතුන් දැනුම දියුණු කෙලේ දැනුම වැඩි කරගනු සඳහා ම ය. ඔවුන් තුළ වුයේ ප්‍රායෝගික නො වන තත්ත්වයික දැනුම සම්භාරයකි. ඇත්ත වශයෙන් ඔවුන් නගරයකින් නගරයකට ගියේ වාද විවාද සඳහා අභියෝග කරමිනි. ඔවුන් ගේ මහත් අභිලාභය වුයේ ද ප්‍රතිචාරීන් වාර්ෂික සටහාවබෝධයට ලඟා නො වන බවත් ඔවුන් ගේ දැක්කනුව හා දැනුම තුළ සත්‍ය ප්‍රභාව නොමැති නිසා ලෝහ ද්‍රව්‍ය මෝහ ජය ගැනීමට නො හැකි බවත් ය. නිවරද ලෙස කියනොත් ඔවුහු මදයෙන් මත් අභ්‍යන්තර පරවාන උඩිහු පුද්ගලයෝ ය. මමකියෙන් පිරි ඔවුන් ගේ සංකල්ප ආගමික වාතාවරණය අවුල් කෙරේ. බොඩ මනය අනුව කෙනෙකු විසින් පළමුව කළ යුත්තේ තමා ගේ මනස කෙබඳ දැයි අවබෝධකර ගැනීමට උත්සාහ කිරීම සියලු එය කළ යුත්තේ සිත එකඟ කිරීම මගින් ලැබෙන ගැඹුරට යන ප්‍රභාව හෝ සත්‍යවබෝධය මගිනි. එම ප්‍රත්‍යාග්‍ය මෙහෙයුම අත්තර දානාය ලබාගත හැක්කේ ද දරුණනාත්මක වාද විවාද විලුන් හෝ ලෞකික දානායන් නොව නිහඩව තම ආත්මභාවය නොහොත් තම මනසේ යථා තත්ත්ව නියම ලෙස අවබෝධ කර ගැනීමෙනි.

ඡීවමාන සියලු සකියන් ගේ සාමය හා සත්‍යට සඳහා වූ සන් පුරුෂ ඡීවන මගක් නම බුදු සමය යි. විමුක්තිය සොයා ගැනුම්වත් දැක් කම් කටෙවාලු වලින් බැභැර විමවත් ක්‍රමය එයයි. බුඩ දේශනාව එක් වර්ගයකට හෝ ජාතියකට සිමා නො වේ. එය මූල්‍ය විශ්වය සඳහා වූ දේශනායකි. සනාතනික ඉගැන්වීම්කි. එහි අභ්‍යන්තරය ආත්මාරාජයන් තොර සේවාවයි. ගුහ ප්‍රාත්තනයයි. සාමය විමුක්තිය හා දුකින් මිදිම සියලු බුදු සමයේ විමුක්තිය පෙෂ්ඨලිකව කළ යුතු

කායනීයකි. කැම, බේම හා නින්ද ඔබ ම කළ යුතු සේ විමුක්තිය ද ඔබ විසින් ම ලබා ගත යුතු ව ඇත. මුදු රඟන් දේශීත අවවාදය විමුක්තියට මහ පෙන්ව යි. උත් වහන්සේ ගේ ඒ අවවාදනු ගාසනය සිද්ධාන්තයක් හෝ දරුණනයක් ලෙස ගැනීමට අදහස් තො කරන ලද්දකි. කවර සිද්ධාන්තයක් හෝ න්‍යායයක් දේශනා කළේ දැයි විමසු කළේහි මුදු රඟන් දුන් පිළිතුර වූයේ තමන් න්‍යායයක් දේශනා තො කළ බවත් දේශනා කර ඇත්තේ තම අත් දැකීම්වල ප්‍රති විපාක බවත් ය. ඒ අනුව උත් වහන්සේ දේශනා මගින් න්‍යායයන් ඉදිරිපත් තො කළහ. න්‍යායයනට කෙනෙකු ආධ්‍යාත්මික පුරණයට එම කළ තො හැකි ය. න්‍යාය මනස බඳින ආධ්‍යාත්මික පුගතියට හරස් වන විලාංග වන්නේ ය. එ බැවිනි මුදු රජාණන් වහන්සේ විසින් මෙයේ දේශනා කරන ලද්දේ. “ඩාහ වන්තයේ න්‍යායයන් පැනාවීම කෙරෙහි විශ්වාස තො තබනි. ඒවා ඔවුන් යුතු හා අසු පසුගිය විශ්වාසයයි. න්‍යාය වනාහි දැනුමේ ප්‍රතිඵලයි” මුදු රඟු මිනිස් දනුමේ සිමාවන් තිසි සේ ගෝරුම් ගත්හ. එබැවිනි උත්වහන්සේ දේශනා කළේ මුළුන්වයට පත්වීම නැත්තොත් සත්‍යවත්තාය පුදු දැනායේ එලයක් තොවන බව හා විමුක්තිය සාදාගනුම විත්ත පාරිගුද්ධියෙන් තොර දැනීම මගකින් තො කළ හැකි බව. එම කියමන තරකානුකූල තොවන බව කියා පැමත් යනයයකි.

විද්‍යාර්ථීන් තම වටිනා කාලය අධික ලෙස ශික්ෂණයේ යොදුවන බවත් තියුණු විශ්ලේෂණ හා විවාදයන්හි යොදුවන බවත් පෙනේ. සිවුනට ප්‍රායෝගික කටයුතු සඳහා කාලයක් තොමූලු. තිබුණුද ඒ සුළු කාලයකි. ප්‍රබල වින්තකයකු දුර්ගනිකයකු විද්‍යාඥයකු හෝ තාරකිකයකු ඇතුම්වීට මුද්ධිමත් මෝඩයකු විය හැකි ය. ඔහු අදහස් උදහස් සැනින් වටහා ගන්නා වූ ද ඉතා පැහැදිලි ලෙස මැනවින් ප්‍රකාශ කළ හැකි සහර කුගලතා ඇති ගාස්ත්‍රීය යොධයකු විය හැකි ය. එහෙත් ඔහු කරන ක්‍රියා ගැන අවධානයක් හෝ ඒවායේ ප්‍රතිඵල ගැන සැලකීමක් තො දක්වා ඔහු ගේ අදහස් කෙසේ හෝ මුදුන් පත් කර ගැනීමට නැමුණු විසිටයද, මුදු රඟන් පවසන පරිදි හෝ විද්වත් මෝඩයකි. අවම මුද්ධිමත් මිනියෙකි. එවැනි පුද්ගලයා තම ආධ්‍යාත්මික පුගතියට බාධාවක් වේ.

බුදු රජාණන් වහන්සේ ගේ ධීය ප්‍රායෝගික දැනයෙන් පූක්ත වූ දරුණනයට හෝ නායායට සිමා නො වුවකි. මක්-නිසාදයන්? දරුණනය දැනුමට ම සිමා වූ අතර එදිනේද ප්‍රායෝගික වැඩ සැලකිලිමත් නො වන්නාකි. බුදු සමය ප්‍රායෝගි-කනුය හා සත්‍යාච්‍යාවබෝධය කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි. දරුණනිකයා ජීවිතයේ ඇති බලාපොරොන්තු සුන්වීම් හා දැක් කමිකටොලු දැකින නමුදු බුදු රජාණන් වහන්සේ මෙන් ජීවිතයේ අනාජනීමන් භාවය ඇති කරන, ඉවතාහඩිගනුය ජය ගැනීමට ප්‍රායෝගික විසඳීම් අප වෙන ඉදිරිපත් නො කරයි. දරුණනිකයා තම අදහස් කළ නොහැකි තරම් දුරට කිසිදු ගෙනුවක් නොමැතිව ඉදිරිපත් කරයි. දරුණනය ද ප්‍රායෝගික විමර්ශනය. මක්-නිසාදයන්? එය ගාස්ත්‍රීය සංකල්පනය වැඩි දියුණු කරන අතර මනසේ ප්‍රගතිය වසන්නා වූ අන්තයන් පිළිබඳ ඒන්තු ගැනීවීම් අවප්‍රමාණ කරන බැවිනි. එකී දුර දක්වා බුදු සමය දරුණනය අයය කරන තමුදු එය ආධ්‍යාත්මික පිපාසය නිවීමට තරම් සමන්වී නැත්තේ ය. මතක තබාගත යුතු කරුණක් නම් බොඩියකු ගේ ප්‍රධාන අරමුණ පාරිග්‍රෑධිය හා සත්‍යාච්‍යාව බෝධය සාක්ෂාත් කර ගැනීම සි. ඉපදීමට මුල් වූ අවධාව දුරු කළ හැකිකේ සත්‍යාච්‍යාවයෙන් පමණි. එහන් අවධාව පළවා හැරිම සාර්ථකවීමට නම් පුද්ගලයා තමන් කෙරෙහි ඇති විශ්වාසය දියුණු කළ යුතුය. සෙසු සියලු ප්‍රයන්තයන් විශේෂයෙන් ගාස්ත්‍රීය ප්‍රයන්තයන් එතරම් එලදායී නැත. එබැවින් බුදු රජාණන් වහන්සේ මෙසේ නිගමනය කළ සේක.

“මෙ කල්පිත ප්‍රශ්න ප්‍රායෝගික වහ නො වේ. ධීයට අනුකූල ද නොවේ. සම්මා ආභ්‍යායට ද මග නො පෙන්වයි. කාමාගාවන් ගෙන් පවත්වීමක් ද නො කෙරෙයි. සන්සුන් වීමක් ද ඇති නො කරයි. සත්‍ය දැනීමක් ද ඇති නො වෙයි. උසස් ප්‍රජාවක් ද ගෙන නො දෙයි. නිවන පිළිබඳව ද එසේ ය.”

මාලු-කාස ප්‍රත්ත සුතුය (ම්‍යෙකීම නිකාය)

පාර ලෞකික කල්පිතයනට වඩා බුදු රදුන් සැලකිලිමත් වූයේ තමන් වහන්සේ විසින් අනාවරණීත වතුරායී සත්‍යාච්‍යාව පිළිබඳ ප්‍රායෝගික අවබෝධය සඳහා දේශනා කිරීම ය. දුෂ්ච

යනු කුමක්ද? දුකු ඇති වන්නේ කෙසේද? දුකු නැති කරන්නේ කෙසේද? දුකු ජය ගන්නේ කෙසේද? යන්න හා අවශ්‍ය විමුක්තිය සැබු කර ගන්නේ කෙසේදිය පැහැදිලි කර දීමට යි. ඉහත කි සියලු සත්‍යයන් ප්‍රායෝගික කරුණු ය. ඒවා හොඳින් අවබෝධ කරගත යුතු ය. එසේ කිරීමෙන් ක්වර කුට වූව ද විමුක්තිය ප්‍රතේෂ්‍යා සාය කළ හැකි වේ.

සම්බාධී ප්‍රාප්තිය යනු අවිද්‍යාව නැති කිරීම යි. බොඩ් ජීවිතයේ විශිෂ්ටාදර්ශය එය යි. සම්බාධිප්‍රාප්තිය හැන ක්‍රියාවක් තොවන බව දැන් අපට පැහැදිලි ලෙස පෙනේ. මුදු කල්පිතයන් එයට තුළුරු වෙනවා පමණක් තොව ජීවිතය හා හිතකර බැඳීමක් ද නැති. බුද්‍ය රුදන් පොද්ගලික අත් දැකීම කෙරෙහි වැඩි අවධාරණයක් තැබුවේ ඒ නිසා ය. පොද්ගලික අත් දැකීම් අතරින් එන්නා වූ සත්‍යය සැබු කරගත හැකි විද්‍යානුකූල ප්‍රායෝගික ක්‍රමය හාවනාව යි. එමගින් අධිශ්චානය හාවනා තකිය තව දුරටත් ඉහළ ගෙන යුමට තැත් කරයි. එය වීදුනාය ප්‍රභූදු කරවනු ඇති. පාර ලොකිකත්වයන් කරනුයේ අජේ අවුල් වූ සිතුවිලි හා වවන තව දුරටත් අවුල් කර තබනු ලැබීම යි.

## බුදු සමය ස්ථානය වාදීද?

බුදු සමය ස්ථානය වාදී හෝ සර්ව ගුහ වාදී හෝ තො වේ. යථාර්ථවාදී ය.

ඇතුම් විවාරකයන් තරකා කරන්නේ බුදු සමය ජීවිතයේ අදුරු සෙවනැලි අංශය තුවා දක්වන නරුමොවාදී පිළිකා රෝගී තකියක් ඇති දහමක් ලෙසිනි. අහිංසක සතුවෙහි සතුරෙකු මෙනි. ජීවිතයේ සොදුරු සොම්නය හැඟීමෙන් තොර ව පාගා දමන්නොකු සේ ය. එවන් අය බුදු සමය සර්ව අඡුහ වාදී ලෙස ද ජීවිතය කෙරෙහි බලාපොරොත්තු රහිත බව වර්ධනය කරන ආකල්ප ඇත්තා වූ ද මානව ක්‍රියාකාරකම අකුගල හා වේදනාකාරී හැඟීම් විලින් ප්‍රක්තය යන අවිනිශ්චිත හැඟීම් උපද්‍යන දහමක් ලෙස දැක්වීමට ද, උත්සාහ කෙරෙනි. මේ විවාරකයන් ඔවුන් ගේ මතයට පදන්ම් කරගෙන තිබෙන්නේ වනුරායන් සත්‍යයේ පළමු සත්‍ය වූ සියල්ල දුකු

හේතුකොට පවත්නේය යන කියමන ය. එහෙත් ඔවුනු බුදු රඳුන් දුක මෙන් ම දුබ නිරෝධය ද, දුක්බ නිරෝධ මාර්ගය ද දේශනා කොට ඇති බව අමතක කරති. ඒ කොයි ආකාර යෙන් වුවත් ලොකික ජීවිතය වර්ණනා කරමින් එහි එල්ල සිටිමට අපට අනුශාසනා කළ ආග්‍රික ගාස්තාවරුන් සිටිය හැකි ද? බුදු රඳුන් එතරම් සවී අභ්‍යභවාදියකු විශිෂ්ටම උන් වහන්සේ ගේ පොරුෂය දහට නිරූපණය කර ඇති තත්ත්‍යට වඩා රෝග ආකාරයකින් ඉදිරිපත් කළ පුතුව තිබුණු බැවි කෙනෙකුට තරක කළ හැකි ය.

බුඩ ප්‍රතිමාව සාමය, සංඛිදියාව, ප්‍රාර්ථනය, භා මෙන් සිත පිළිබඳ කරයි. උන් වහන්සේ ගේ මන බදිනා විකසිත සිනා මුසු මුහුණ තමන් වහන්සේ ගේ වර්ණනා විෂයාතිතාන්ත අපරිමිත දහම කැවී කොට පෙන්වන සුළු එකකැයි පවසනි. මනස්තාපයට භා ඉව්‍යාහචිගත්‍යට පත් වුවනට උන් වහන්සේ ගේ සම්බෝධයි භා ප්‍රාර්ථනය නො වර්දන පානයකි. සුව දන වන ආලේපයකි. බුදු රඳුන් තමන් වහන්සේ ගේ මෙත්‍ය භා කරුණාව දසන පැතිර යැවු ගාස්තාවරයාණන් වහන්සේ ය. එවැනි ගාස්තාවරයෙක් අභ්‍ය වාදී විය හැකි ද? කඩුව අතට ගැනීමෙන් සතුවුවන රජවරුන් රාජ කුමාරවරුන් උන් වහන්සේට සවන් දැනී නම ඔවුනට වැටහි ගියේ සංඛි විජයග්‍රහණය තම ආත්මය ජය ගැනීම ය. ජනයා ගේ සිත් දිනාගත හැක්කේ ධ්‍රීය ඇගයේම කෙසේ කළ පුතුදියි ඔවුනට ඉගැන්වීමෙන් ය.

බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ තුවු පහතු බව කොතරම් ඉහළට වගාකර ගන්නේදයන්? උන් වහන්සේ තම සතුරන් පවා ඉතා පහසුවෙන් නිරායුධ කළ සේක. උන් වහන්සේ සතු වූ පුදුම ඔසු පැනක් විය. එමගින් තමන් වහන්සේ වෙත පැමිණියවුන් ගේ ක්‍රියා පිළිවෙන් නමැති අනතුරු දයක විෂ ඉවත් කොට තමන් වහන්සේ ගේ අඩ් පාරේ උදෙශාගයෙන් යන්නන් බවට ඔවුනු පත් කරන ලදහ. උන් වහන්සේ ගේ අනුශාසනා සංවාද භා සාකච්ඡාවන් හි දී පැවැති අභ්‍යමානවත් ස්වභාවය කෙරෙහි ජනතාව ගරු කිරීමට යොමුවූ හ. එවන් ගාස්තාවරයෙක් කෙසේ අභ්‍යභවාදී

යෙක් වන්නේ ද? බුදු රජුන් කිසි විටෙක තම අනුගාමිකයනට නිරෝචිත දැක් මෙහෙති කරමින් දැකින් බර අවාසනාවන් ලෙස දිවි ගෙවීමක් බලාපොරාත්තු වූයේ නැත. උන් වහන්සේ ඉගැන් වූයේ දැක් ඇති බවය. එසේ ම දැක ජය ගන්නා මග ජනතාවට පෙන්වා දී සැපත දෙසට ඔවුන් යොමු කිරීම ය. සම්බෝධීප්‍රාප්ත තැනැත්තකු වීමට නම් කෙනෙකු ප්‍රිතිමත් අයකු විය යුතු ය. එය අප විසින් වගා කළ යුතු එක් සාධකයක් බව උන් වහන්සේ නිරදේශ කළ සේක.

ප්‍රිතිය අගුහවාදී විය නො හැකි ය. පෙර ගාලා හා පේරි ගාලා ග්‍රන්ථයන් උන් වහන්සේ ගේ ග්‍රාවක ග්‍රාවකාවන් මුවින් පිට වූ ප්‍රිතිමත් උද්‍යායන් ගෙන් පිරි පවති. ඔවුන් සාමය හා හා සතුට තම ජීවිත තුළින් ලබා ගන්නේ උන් වහන්සේ ගේ ඉගැන්වීම් නිසා ය.

“කොසොල් රජු එක් අවස්ථාවක දී බුදු රජුන් හමු වී උන් වහන්සේ ගේ ග්‍රාවකයන් වෙනත් ආගමික ග්‍රාවකයන් මෙන් තෙහෙටුවූ වූ රජ වූ සුදු මැලි වූ කෙටවූ වූ සියල්ල අහිමි වූ පෙනුමක් නො දක්වන අතර ප්‍රිති. ප්‍රමෝදිත ජයග්‍රාහී අපරාධිත අයුරින් ආධ්‍යාත්මික ජීවිතය භුක්ති විදිනියි පැවසී ය.

එ සේ ම ඔවුහු සාන්ත ය. සාමකාමි ය. සෙමෙර මුවන් බදු සින් ඇත්තේ ය. සැහැල්ලු සින් ඇත්තේ ය. රජ තව දුරටත් පැවසුයේ මෙවන් නිරෝගී පෙනුමක් පැවතුමක් ඇත්තේ මේ පූජනීය හිමිවරුන් හාගාවතුන් වහන්සේ ගේ ග්‍රී සද්ධමිය මැනවීන් වටහා ගත් නිසා විය යුතු ය.”

-මඟකීම නිකාය.

“සරල සංස්ක්‍රිත දිවියක් ගත කරන දිනකට එක් ආහාර වේලකින් යැපෙන ඔබ වහන්සේ ගේ ග්‍රාවකයන් එතරම පැහැපත් වූයේ කුමක් නිසාදයි බුදු රජුන් ගෙන් විමසු කළේහි උන් වහන්සේ වදලේ ඔවුහු අතිතය ගැන පසු තැවිලි නොවති. අනාගතය ගැන සිහින නො දකිනි. වත්මානයේ පමණක් ගත කරනි. එබැවින් පැහැපත්ව සිටින්නාහු ය. අනාගතය ගැන සිහින මැලිමත් අතිතය ගැන පසු තැවිමත් නිසා අදානයෝ

හිරු රෝමීයට වේලීමට කපා දූම් නිල් තන මෙන් වියලී යන බවය.”

-සංස්ක්‍රත්ත නිකාය.

ඩුදු දහම ආගමක් ලෙස මේ ලොව සියලු දෙයෙහි අසතුවූ දායක තත්ත්‍ය ගැන දේශනා කර ඇත. නමුත් කිසිවකුට බුදු සමය සවී අගුහ වාදී යැයි පහසුවෙන් වර්ග කළ නො හැකි ය. මක්නිසාදයන්? දුකින් මිදෙන සැවින් අපට බුදු සමය උගෙන් වන බැවිනි. බුඩ ධීමියට අනුව බරපතල පවි කරුවකුට වුවද කළ පත්‍රවල විපාක විදිමෙන් පසු නිධ්‍යස ලබා ගත හැකි වේ. බුදු සමය සැම මිනිසෙකුට ම යම් කිසි දිනෙක නිධ්‍යස ලබා ගැනීමේ අවස්ථාව සලසයි. එසේ වුවත් සෙසු ආගම දක්වා ඇත්තේ ඇත්මේ අය සඳහට ම නරක බවත් ඔවුන් සඳහා නිරය සඳහට ම විවෘත වී ඇති බවත් ය. ඒ අයුරු රැනියා ආගම සවී අගුහ වාදී වනු ඇත. බොඩියේ එවැනි මත වාද ප්‍රතිශේප කරති. එබැවින් බුදු සමය සවී ඉහාවාදී හෝ සවී අගුහවාදී නො වේ. මිනිසුනට වෙනස් වන සවී ගුහවාදී හෝ අගුහවාදී හැඟීම් අනුව ලොව දෙස බැලීමට බුදු සමය උනත්දුවක් නො දක්වයි. ඇත්ත වශයෙන් බුදු සමය අප බෙදයීවත් කරන්නේ යථාර්ථවාදී විමටයි. අප උගෙන පුන්තේ ඒ ඒ දේ සත්‍ය ලෙසින් ඇති පරිදි දැකිමට ය.

## ඩුදු සමය දේව එරෝධිද?

දේව වාදය හොඳික වාදය හා එක්සත්ව සිටින්නකි. එය මෙලොවට ඉහලින් ඇති කිසිවක් නො දකී.

දෙවියන් නැතැයි යන අදහස බුදු රඳුන් ප්‍රතිශේප කෙලේ එමගින් ආගමික ජීවිතයක් නැති විය හැකි බැවිනි. එයින් උන් වහන්සේ අදහස් කෙලේ වන්දනාමාන හා පරිත්‍යාගයන් නැති වී යුතු ය. වාරිතු වාරිතු සමාජ යුතුකම් නැති වී යුතු ය. උන් වහන්සේ මහත් අවධාරණයෙන් වාරිතු වාරිතුවල හා ආධ්‍යාත්මික වටිනා කම්මුවල පැවතීම පිළිගන් සේක. එක්තර අදහසක් මත බුදු සමය දේව වාදයට විරුද්‍ය එකක් සේ විස්තර කළ හැකි ය. එහම ලෝකය මැට්‍රි හා එහි තීරකයා ලෙස

සවිබලධාරී සදු කාලික දෙවියක් හෝ දේවත්වයක් පවතී යන්න ප්‍රතිසෞප කිරීම යි.

අදේව වාදය යන පදය බොහෝ විට අවැළු සහගත ස්වභාවයක් හෝ බුදු සමයට තො ගැලපෙන තත්ත්වයක් පෙන් තුම් කරයි. එම පදය හාටිතා කරණුයේ බොහෝ විට හොතික වාදී ධ්‍රීඛන් සමග එකමුතු වී යන්නක් ලෙස ය. එම ආගම මේ ලෝකයේ ඇති හැඳිම් හා සතුට ඉක්මවා යුතු ගැන කිසිවක් තො දති. බුදු සමය එවන් කරණුවලට පක්ෂව කරා තො කෙරේයි. බොඩින් අදේවවාදීන් ලෙස නම් කිරීමේ සාධාරණත්වයක් තැත. ඔවුනු උගේදාදා හෝ ආගම විරෝධී හෝ මින්ත්‍රියාදාෂ්වීක හෝ කොමිෂ්‍යනිස්ට වාදීනු හෝ තොවති. නිරමාණවාදී දෙවියකු කෙරෙහි වේජ්වාස තො තබති. බොඩි දේව සංකල්පය සෙසු ආගමවලට වඩා වෙනස් ය. වේජ්වාස පිළිබඳ වෙනස් කම් සඳහා තොයෙක් නම්පට බැඳීම හෝ අපහාසාත්මක පද යෙදීම සාධාරණ තොවේ.

## මානව සඳවාරයේ පදනම ප්‍රේචිතයේ පරමාන්තීය කුමක්ද?

පරිනාමය නම් ගසෙහි උසස් තම එලය මිනිසා ය. ධම්බෙහි ඔහුට හිමි තැන වහා ගැනුම හා ප්‍රේචිතයේ සැබෑ අරුතා අවබෝධ කර ගැනුම ඔහු සතු ය.

ප්‍රේචිතයේ පරමාර්ථය දැන ගැනීමට එම විෂය ඔබ ගේ අත් දකීම් ආශ්‍රිතව අන්තර යානාය මෙහෙයවා අධ්‍යාපනය කළ යුතු ය. එවිට ප්‍රේචිතයේ සැබෑ අරුතා ඔබ විසින් ම අනාවරණය කරගනු ඇත. ඒ සඳහා පාය මාරුග දිය හැකි ය. නමුත් ඔබ විසින් ම අවබෝධ කර ගත යුතු තිසා එයට අවශ්‍ය තත්ත්‍යක් බිජි කර ගැනුම ඔබ විසින් කළ යුතු ය. ප්‍රේචිතයේ පරමාර්ථ අනාවරණය සඳහා පූර්ව අවශ්‍යතාවන් කීපයක් ඇත. පළමු වැනින් මිනිසා ගේ ස්වභාවය කවරේ ද? ප්‍රේචිතයේ ස්වභාවය කෙබඳ ද? දී අවබෝධ කර ගැනුම යි. රේඛාව ඔබ ගේ මනස කිසියම් ආගමකට අනුව සන් සුන්ව සාමාජික ලෙස තබා ගත යුතු ය. මේ තත්ත්‍යට ගොමු වීමත් සමග අභිසින් වැශේන මොලොක් වැස්සක් සේ ඔබ සොයන පිළිතුරු ඔබට ලැබෙනු ඇත.

### මිනිසා ගේ ස්වභාව අධ්‍යාපනය

මිනිසා භදු මත ගොඩ බැඩිමට තරම් සුර ය. ගේ විශ්වයේ අධිරහස් නිරාවරණය කෙලේ ය. එහෙත් ඔහු ගේ මනසෙහි අභ්‍යන්තර ස්ථිය කාරිත්වයට කිද බැඩිමට තවමත් නො හැකි විය. මනසේ නවා ස්වභාවය වටහා ගැනීම වස් තම මනසේ පූරණ විභ්‍යතාව තෙක් එය සංවිධානය කළ යුත්තේ කෙසේ

දැයි ඉගෙනීමට තවමත් ඔහුට සිදු වී තිබේ. තවමත් මිනිසා අවිද්‍යාවෙන් වෙලි ඇත. තමා ක්වරෙකු දැයි හේ නො දනී. නැතහොත් ඔහු ගෙන් කුමක් අපෙක්ෂා කෙරේ දැයි නො දනී. එහි ප්‍රතිච්ලයක් වශයෙන් සියල්ල වැරදි අර්ථකථනයන් අනුව ක්‍රියා කරයි. අපේ සම්පූර්ණ ශිෂ්ටවාරය ම වැරදි අර්ථකථනයන් මත ගොඩ නැගී ඇති බව සිතා ගත නො හැකි ද? තමා ගේ පැවැත්ම අවබෝධ කර ගැනීමට අය මත් වීම නිසා ඔහු යොමුවේ ඇත්තේ බොරුවෙන් පිම්බුණු ආත්මාරාලකාම් මමත්වයෙන් පූන් බොරු අනනුතාවක් ආරුකි කර ගැනීමට ය. තමත් එසේ කරන්නේ තමා එවැනි අයකු නො වන බව හෝ එසේ වීමට බැරි අයකු හේ පෙන්වීමට ය.

මිනිසා අවිද්‍යාව ජය ගැනීමටන් සත්‍යාවබෝධය ලඟාකර ගැනීමටන් ප්‍රයත්න දුරිය යුතු ය. සියලු ම බලවත් මිනිසුන් ඉපදී ඇත්තේ ඒ සඳහා යොමු කළ ක්‍රියා මාරුගයෙනි. භාජනයකට වනුර පුරවත්නාක් මතන් සත්‍යාවබෝධය භා සම්බෝධි ප්‍රාප්තිය මිනිස් හදවතට පිරවිය නො හැකි ය. බුදු රඳන් පවා මිනිසා ගේ සැබු තත්වය වටහා ගත්තේ තම මනස ඒ පිළිබඳව වැඩිමෙනි. මිනිසාට බුඩින්වය ලැබිය හැකි ය. එය තම සිතින් උත්පාදනය කළ අවිද්‍යාව තමැති සිභින මැලීමෙන් පිනිදි සම්පූර්ණ ප්‍රඛිත්වයට පත්වුවහොත් පමණි. මිනිසා අවබෝධ කරගත යුතු කරුණක් නම් අද මිනිසා ලෙස පෙනී සිටින්නා අනන්තවාර ගණනක් නැවත නැවත ඇති වූ සිතුවිලි භා ක්‍රියාවන් ගේ ප්‍රතිච්ලයක් බව යි.

මනුෂ්‍ය ප්‍රේටිතය හද නිමකළ එකක් නො වේ. එසේ ම අවිවෝද ඇතිවිම භා වෙනස් වීම ක්‍රියාවලියට අයන් ය. ඒ වෙනස් වීම ස්වභාවය මත ඔහු ගේ අනාගතය රඳ පවතී. ඒ අනුසාරයෙන් ඔහුට ඔහුගේ වරිතය භා ඉරණම සකස් කරගත හැකි සිතුවිලි කඩා භා ක්‍රියාවන් තෝරා බෙරා ගත හැකි බැවැනි. ඇත්ත වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගතන්නා සිතුවිලි භා ක්‍රියාවන් බවට ඔහු පත්වේ. මිනිසා පරිණාමය නමැති ගසේ උසස් තම එලය යි. ප්‍රේටිතයේ සැබු අර්ථය අවබෝධ කර ගැනීම ද ස්වභාව ධ්‍රීයකි ඔහුට හිමි තැනා වටහා ගැනීම ද මනුෂ්‍යයා ගේ කාර්යය වෙයි.

## ජීවිතයේ ස්වභාවය නැදු රීම

බොහෝ දෙනෙක් ජීවිතයේ සත්‍ය සාධකයනට මූහුණ දීමට මැලිවන අතර ඒ වෙනුවට ව්‍යාප සුරක්ෂිත භාවයක් ඇති කෙට මිණිරි සිංහ භා මත්‍යක්ලිපිතයන් මවා ගනිමින් සැනසීමට පිය කරනි. හරය වෙනුවට එහි සෙවනැල්ල හරය ලෙස ගනිති. ජීවිතය අතියත බවත් මරණය නියත බවත් වටහා ගැනුමට අසමත් වෙති. ජීවිතය වටහා ගැනීමේ එක් මගක් තම මරණයට මූහුණ දීම භා එය වටහා ගැනීම යි. මරණය තාවකාලික පැවැත්මක තාවකාලික අවසන්වීමකි. නමුත් බොහෝ දෙනෙක් මරණය යන වචනය ඇසීමට පවා අකුමැති වෙති. කැමැති අකුමැති කම් තොසලකා මරණය පැමිණෙන බව අමතක කරනි. නිවැරදි මත්‍යා ආක්ලපයකින් මරණය ආවර්ථනය කිරීම නිසා යම්කිසි-කෙනෙකුට ගෙයෙනිය, සන්සුන් බව භා ජීවිතයේ ස්වභාවය පිළිබඳ අන්තර දරුණුය හෙවත් ප්‍රත්‍යාවෙශ්‍යය ලද හැකි වේ.

මරණය පිළිබඳ අවබෝධයට අමතරව ජීවිතය පිළිබඳව මතා අවබෝධයක් ප්‍රපාද අවසාය. අප ගත කරන ජීවිතය බොහෝවේට අප කැමැති ආකාරයට සරල ලෙස ගමන් තො කෙරේ යි.

නිරතුරුව ම ගැටළ භා දුෂ්කරතාවන්ට මූහුණ දීමට සිදුවේ. ජීවාට අප මිය විය යුතු තො වේ. එකී ගැටළ තුළට එකී බැලීමෙන් දුෂ්කරතාවන්හි . ගැලීමෙන් අපට ලැබෙන්නේ ජීවිතය පිළිබඳ ඉතා ගැමුරු සූනෙයකි. ධනය සැප සම්පත් භා උසස් පදවී වැනි ලොකික ප්‍රමාදයන් බොහෝ අය ප්‍රාර්ථනය කළත් ජීවා එක්තරා මායා දරුණුයකි. විශාල ලෙස නිදි පෙනී භා වේදනා නාගක (සිහිසුන්) බෙහෙත් වර්ග අලේවිය මානසික රෝහල් ගතවන සංඛ්‍යාව සියදිවි තසා ගැනීමේ ප්‍රමාණය වර්තමාන ලෙස්කයේ හොඳික ප්‍රගතියට සාපෙක්ෂකව වධිනය වී යුම අන් සැලකිල්ලට යොමුවිය යුතු ය ලොකික ඉව්‍යයන් ගෙන් අප ලබන තාප්තිය ඉක්මවා සත්‍ය යුතුවය සෙවීම සඳහා අප යා යුතු බවට ඒ තත්වය ප්‍රමාණවත් සාක්ෂාත්‍යක් වී ඇත.

## ආගමක අවශ්‍යතාව

පීටිතයේ නියම පරමාන්තීය අවබෝධ කර ගැනීම සඳහා පුද්ගලයකුට දිය හැකි අවවාදය නම් අකුසල් ත්‍රියාවලින් පුද්ගලයා වික්‍රීති ලෙන ආචාර ධ්‍රීඛානුකූල පිළිවෙතක් අනුගමනය කිරීම සඳහා තෝරා ගැනීමට සැලැස්වීම යි. එය ඔහු යහපත් ත්‍රියා සඳහා උනන්ද කරවයි. සිත පිරිසිදු කර ගැනීමට ද ඔහුට හැකි වෙයි. එවන් තුමයක් සරල බැසින් ආගමක් බැවි කිව හැකි ය. උද්ධෘෂාගිමන් මීනිසා ගේ ප්‍රකාශනයක්, ආගම. එය ඔහු ගේ ප්‍රබල තම බැල ගක්තිය වන අතර ස්වයං අවබෝධය තෙක් ඔහු යොමු කරවයි. නුගුණ ගති ලක්ෂණ අනීයවුන් පුගුණ ගතිකයන් බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් එයට ඇතේ. එය අනාර්යයන් ආර්යයන් බවට ද ආත්මානී කාමීන් පරාර්ථකාමීන් බවට ද අභ්‍යාර්ථකාර වූවන් නිරහාර බවට ද උඩහු වූවන් නිහතමානී බවට ද, ලෝහීන් නිරලොහී බවට ද ක්‍රියාත්මක කාරුණික බවට ද මත්‍යාගත හාවයන් විෂය ගත හාවයට ද පෙරලිමට සමත් ය.

සැම ආගමක් ම කොතරම් අසම්පූර්ණ වූව ද සත්වයාගේ ඉහළ තත්වයට යුමේ ගමන් මගක් පෙන්නුම් කරයි. ඉපැරණි කාලයේ සිට ම ආගම මීනිසා ගේ කලාත්මක හා සාංස්කෘතික ප්‍රබාධකය වූයේ ය. “ඉතිහාසයේ සඳහන් ආගම් අතුරෙන් ඇතැම් ඒවා අතුරුදහන් වී අමතකව ගිය ද ඒ සැම එකක් ම ඒවා පැවති කාලයන්හිදී මානව ප්‍රගතියේ එකතුව සඳහා යමිකිසි සේවාවක් කර ඇති බැවි කිව හැකි ය. ත්‍රිස්තු සමය බවහිර ලෝකය ශිෂ්ට සම්පන්න කිරීමට ආධාර විය. එහි බල පැමි දුර්වල වීම් අපර දිග ආධාරන්මිකයේ පහළ වැට්මක් පෙන්නුම් කරයි. අනිතයේදී පෙරදිග විශාල ප්‍රදේශයක් ශිෂ්ට සම්පන්න කළා වූ බුදු සමය ද තවමත් ජීව බල වේගයක් ලෙස පවතී. විද්‍යාත්මක දැනුමින් යුත් තුනන ලෝකය තුළ ද එහි බල පැමි පැතිර යුමෙන් ගක්ති සම්පන්න වීමත් ඉඩ ඇත. එය කිසීම අවස්ථාවක තුනන දැනුම හා ගැටුමක් ඇති කර ගනිතියේ සිතිය නො හැකි ය. එය සියලුල වැළඳ ගනිමින් ඒවා ඉක්මවා යම්න් පැතිරෙන ආකාරය වෙන කිසිදු සිතුවිලි මාර්ගයකට කිසිදුක නො කළ හැකි එමෙන් ම කිරීමට හැකිවෙතැයි සිතිය නොහැකි කරුණකි.

අපර දිග මිනිසා ලොකික අන්තයන් සාධා ගනුවස් විශ්වාස කළ හැකි ජයග්‍රහණය කිරීමට කුත් කරයි. බුද්ධ සමය හා පෙරදිග දරුණුනය වෙර දරනුයේ ස්වභාව ධම්ය හෝ ආධ්‍යාත්මික තාප්තිය හෝ සමග එකඟත්වයකට පත්වීමට ය. ආගම පුද්ගලයකුට උග්‍රවන්නේ තම ඉදුරන් සංස්ක්‍රිතවන්නේ කෙසේද? සිත හා හදවත සාමකාමී කරන්නේ කෙසේද? යන වගයි. ඉන්දියයන් සංස්ක්‍රිත සියලු බාධා කිරීම්වලට මූල්‍ය ත්‍රේහාව දුරින් දුරු කිරීම යි.

අපට ඉතා වැදගත් වන්නේ තාප්තිමත් හාවය ලබා ගැනීම ය. ජනතාව වස්ත්ව ඉපයෝගීමේ ආභාව වැඩිකරගන්නේ යම්තාක් ද? ඒ තාක් ඔවුන් ගේ පිබනය වැඩිවෙ යි. වස්ත්ව මිනිසාට සැපතක් නොදේ යි. අද ලොව සිටින බොහෝ ධනවත්තු අනෙක විඛ යාරික මානසික ගැටළුවලින් පිඩා විදිනි. ඔවුන් සතු මුළු වස්ත්ව දීමෙන් වුව ද ගැටළුවලට විසඳුම මිලට ගත නොහැකි ය. එහෙත් ඉතා දුෂ්පත් මිනිස්ක් කාප්තිමත්ව ධනවතුනට වඩා ජීවිතයේ දී ප්‍රිතිය භ්‍ක්ති විදිනු ඇත. මේ එබදු ගියකි.

කොපමණ ඇතත් ඔහු තව දුරටත්	සොයනී
මම දුෂ්පතෙක් දැඩි ආසාවකුදු	නැති
දනවත් වුවත් කිසිවක් නැතියේ	සිතනී
මම පොහොසතෙක් මාලහ කිසිවක්	නොමැති
ල් දුෂ්පතුන් යදිනා විට මම සතුවන් දන් දෙන්නෙම්	
නැති බැරි ඔවුන් වැළපෙන විට මම සතුරින්	
සැනා සෙන්නෙම්.	

### ජීවිතයේ පරමාර්ථය කුමක් ද?

ඒ ඒ තැනැත්තන් අතර ජීවිතයේ පරමාත්මී ද වෙනස් වෙයි. විතු කරුවකුට තමා ගෙන් පසුව වුව ද පවතින සේ විතු පින්තාරු කළ හැකි ය. විද්‍යාභයකුට ද කිසියම් නායායයක් අනාවරණය කිරීමට, කිසියම් සිඩාන්තයක් ගොඩ නැගීමට නව යන්ත්‍රයක් නිම්‍යණය කිරීමට අවශ්‍ය විය හැකි ය.

මන්ත්‍රීවරයකුට අගමැතිවරයකු හෝ ජනාධිපතිවරයකු වීමට අදහස් කළ හැකි වේ. ගොවුන් විධායක නිලධාරියකුට බහු ජාතික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂයකු වීමට අරමුණු කළ හැකි ය. යම්කිසි විධියකින් විත්‍රූදායා, විද්‍යාදායා, දේශපාලනාදායා හා තරුණ විධායක නිලධාරියා ඇමත්මට ඔබට අවසරයක් ලැබේ ඔවුන් එසේ අරමුණු කෙසේ මන්දුයි විමසුව හොත් ඔවුන් පිළිතුරු දෙනු ඇත්තේ ඒ අපේක්ෂාවන් තම ජීවිතයේ පරමාන්‍ය බවත් ඉන් සතුවට පත් කරන බවත් ය. සියලු දෙනාගේ ම අරමුණ වන්නේ තම ජීවිතයේ සතුව ලබා ගැනීමට ය. එහෙත් අපේ අන් දැකිම් අපට පෙන්වන්නේ ඒ අරමුණු ඉටු කර ගැනීමට අසිරු ගිලිහි යන සාධනයන් ලෙසිනි.

## යථ්ර්යාච්‍රාවලෝකය

ජීවිතයේ ස්වභාවය ද එනම් තෘප්තියට නො පැමිණීම වෙනස් වීම හා අනාත්ම හාවය ආදි ලක්ෂණයන් ගෙන් යුත්ත වීම ද මිනිසා ගේ ලෝහය හා එය ඉටු කර ගන්නා ආකාරය පිළිබඳ ස්වභාවය ද අප වටහා ගත හොත් එවිට සැප සම්පත් සෙවීමේ යෙදන මිනිසුන් ගේ නො සන්සුන් කම නිසා සඳරයේ අතින් අල්ලා ගැනීමට තුත් කිරීමේ දී සඳරයේ අතින් ගිලිහි යන්නා සේ ගිලිහි යුමටත් හේතු කවරේ දැයි වටහා ගත හැකි ය.

ඔවුන් සැප ලැබේමට බලා පොරොත්තු වන්නේ ධනය එක රාශී කර ගැනීමෙනි. ධනය එක් රස් කර ගැනීමටත් තත්වයක් ලබා ගැනීමටත් බලය හා ගෞරවය ලබා ගැනීමටත් ඉන්දිය පිනවීමෙන් සතුව ලබා ගැනීමටත් අසමත් වූ කළේහි ඔවුනු තැවති, වැළපෙනි, සම්පත් ලද්දුවුන් කෙරෙහි උජ්සා කෙරෙනි. යම හෙයකින් ඒවා ලැබේ ප්‍රිතිවීමට තරම සමත් වුව ද ඔවුනු දුකට පත් වන්නේයි. මක් නිසාදයන්? ඔවුන් දැනට ලබාගෙන ඇතින්ද තැතිවේ යයි බියක් දුනෙන බැවැනි. නැතහොත් තව තවත් ධනය වධිනය කර ගැනීමේ දී, උසස් තම තත්වයන් අධික බල හා අධික පිනනයන් සඳහා තෘප්ත්‍යාව වැඩිවන හෙයිනි. ඔවුන් ගේ තෘප්ත්‍යාව පූර්ණ ලෙස තෘප්ත්මත් වීමක් කිසි දිනෙක සිදු නො වේ. ජීවිතය පිළිබඳ අවබෝධයක් ලැබිය යුතු වන්නේ මේ නිසා ය. එවිට සිදු විය නො හැකි දේවල්

සඳහා වටිනා කාලය තැනි කර ගැනීමෙන් වැළකි සිටීමට හැකි වන්නේ ය. ආගමක පිහිට වැදගත් වන්නේ මෙතැන්හි දිය. ආගම මිනිසා තෘප්තිමත් හාවයට උනන්ද කරවයි. තම කායික හා ආත්මිය ඉල්ලුමකට ඉහලින් ලෝකය දෙස බැලීමට පොලුමිවයි. බුදු සමය වැනි ආගමක් පුද්ගලයාට සිහි කරන්නේ ඔහු තම කම්යේ හිමිකරු බවත් ඉරණමේ ස්වාමියා බවත් ය. නියම සැප සම්පත් ලැබීම සඳහා කෙටි කාලීන විනෝද්‍යෝධයන් අත්හැ යුතු ය. පුද්ගලයා මරණින් මතු ජීවිතය විශ්වාස නො කරන්නේ නම් මේ ජීවිතය මේ පොලුම් මත යහපත් ලෙසන් උතුම ලෙසන් ගෙවිය යුතු ය. ඒ සඳහා සාමය සතුට තමාටන් යම් කිසි ප්‍රතිලාභයක් හා සතුවක් අනුත්වන් ලැබෙන ක්‍රියාවන්හි යෙදීම අදහස් කෙරෙයි. එවැනි අංග සම්පූර්ණ නිශ්චිත දිවියකින් මේ මිහිපිට දී තමාට ද අනුත්ව ද සතුවක් ඇති වේ. එය තම තෘප්ත්‍යාචාර හා මමත්වය තෘප්තිමත් කෙරෙන ආත්මාරාක්ෂණී-වය වඩා අගන් ය. කිසි යම් පුද්ගලයකු මරණින් මතු ජීවිතයක් ඇතුයි විශ්වාස කරන්නේ දක්මී ත්‍යායයට අනුව ප්‍රතිත්පත්තිය සිදුවන්නේ ඒ පුද්ගලයා ගේ ක්‍රියාවල තන්වය අනුව ය. යහපත් කල් ක්‍රියාවන් යුත්ත යුත්ත වූ තැනුත්තා යහපත් තන්හි ඉපිද ධනය ජයග්‍රහණය අලංකාරය ගක්නිය යුතුවය මෙන් ම කළුණ මිත්‍‍යන් හා ආධ්‍යාත්මික ගුරුවරුන් ලබයි. යහපත් ගෙවන් අංග සම්පූර්ණ ක්‍රියා ප්‍රතිත්පත්තිය පුරුලොම් වැනි ඉහල ආයතනයට ගොමු කරවන අතර අයහපත් නො භාවන් දුෂ්ක ක්‍රියා ප්‍රතිත්පත්තිය ගොමු කරවන්නේ දුක්ඛිත ආයතනයන්ව ය. යම් කිසි කෙනෙක් කළීන්‍යය අවබෝධ කෙලුළේ ද ඕවිහු නපුරු ක්‍රියාවලින් වැළකි සිටීමට තැනි කෙරෙනි. යහපත් දේ වග කෙරෙනි. එ මගින් මේ දිවියේ දී ම ප්‍රතිලාභ උපද්‍රවයි. මතු ජීවිතය තුළ ද එසේ ම ය. කිසියම් කෙනෙක් මිනිසා ගේ ස්වභාවය අවබෝධ කරන් ද? එවිට වැදගත් වැටුහිමක් ඇති වෙයි. එනම් මිනිසා ප්‍රථිතයක් ගලක් මෙන් නොව ඔහු සතු වධිනය වන විභව්‍යතාවන් එනම් ප්‍රඥුව, කරුණාව, සම්පාදනානාය හෙවත් වැටුහිම ස්වයං වධිනය හේ සංවධිනය අනුව හැඩා ගැසීමට හැකියාවන් ඇත්තතු බවට පත්වේ යි. තව ද මිනිසකු ලෙස ඉපදීම ද එතරම් යුතුකර කායුෂීයක් නො වන බව ද තේරුම් ගනී. විශ්චයෙන් ම මිනිසකු විමෙන් ධ්‍යුම් සවන්

දීමට අවස්ථාව ලැබේ. එයට අමතරව මේ ජීවිතය අනිත්‍ය බවත් ඒ ධීමානුකූලව ජීවත් විය යුතු බවත් දහ ගනී. ධීමානුකූලව හැසිරීමෙන් ජීවිත කාලය පුරා ඉගෙනීම් ත්‍රියාවලියක් සිදුවන බවත් එමගින් තම සිතෙහි රඳී. ඇති අවධාව හා ලෝගය ත්‍රියා වැඩි ත්‍රිමුණු සැබු විහව්‍යතාවත් නිදහස් ව ත්‍රියාත්මක කළ හැකි බවත් අවබෝධ කර ගනි සි.

මේ අවබෝධවීම් හා වැටහිම් පදනම් කර ගෙන ඔහු තව තවත් යුත් යුත් තමා පිළිබඳ දැනුම, එනම් කුමක් සිතම ද? කෙසේ සිතම ද? කුමක් කියම ද? කෙසේ ත්‍රියා කෙරෙම ද? ඇ විසින් වධිනය කර ගනී. ඔහු ගේ සිතුවිලි දමය කාලාච හා ත්‍රියා කළාපය ප්‍රතිඵල දේ බවත් කරුණ භරිත බවත් යහපත් ප්‍රතිඵල තමා වෙත මෙන් ම අනුත් වෙත ද යන බවත් ඔහු සලකන්නේ ය.

බොඳුයේ ආයනී අෂ්ට්‍රාචිනික මාර්ගය නමින් දැක්වෙන පිළිවෙතෙහි ගමන් කරන බව ද එහි සැබු වටිනාකම ද වටහා ගනිනි. තමාට ස්වයං පරිවර්තනයකට යොමු වූ සේ දැනේ. මේ මාර්ගය පුද්ගලයා ගේ සිල්වත් බව සංවධිනය කෙරෙ සි. සාවදා ත්‍රියාවත් පාලනය වෙමින් නිරවදා ත්‍රියාවත් හා ගනී ගුණ ද වධිනය වෙසි. ඒවායින් පෞද්ගලික වෙතසික හා ආධ්‍යාත්මික වධිනය ඇතිකෙරෙ සි. එයට අමතරව එමගින් වූ ශිල්පිය කුමයන් යෙද විමෙන් තම සිතුවිලි පවතු වීම ද සිතෙහි හැකියාවත් පෘථිල වීම ද ඇතුළු මහත් වෙනසකට හාජන වී මහාසි පෞරුෂයක් ඇති බවට පත් වෙ යි.

මේ මානසික අභ්‍යාසය සෙවත් ප්‍රුණුණු වීම හාවනා නම්. එමගින් සියලු මානව අත් දැකීම පිළිබඳ දැනීම ප්‍රථිල් වෙයි. ගැඹුරු වෙයි. සියලු සිදුවීම්වල ස්වහාවය හා ගති ලක්ෂණ ද ජීවිතය හා විශ්වාසය පිළිබඳ දැනුම ද ලැබෙයි. කොට්ඨාසින් ම කිය-තොත් ප්‍රඥාව උපදි. ඔහු ගේ ප්‍රඥාව වැඩෙන් ම දායාව කරුණාව, මෙමත්‍රිය හා ප්‍රිතිය ද වැඩෙ සි. ඔහුට සියලු ආකාර ජීවිතයක් පිළිබඳ ප්‍රථිල් දැනුමක් ද තමා ගේ සිතුම පැනුම හා පිනිදුම පිළිබඳ මනා අවබෝධයක් ද ලැබේ.

ස්වයং ප්‍රතිරූපනයේ දී හෙවත් ආත්ම පරිවර්තනයේ දී පුද්ගලයකු දිව්‍යමය උත්පත්තියක් තව දුරටත් ප්‍රාන්තය නොකරයි. ඔහු ගේ ජීවිතය අවසන් නිෂ්චාච හෙවත් ජය කෘෂ්ව එය නො වන බැවිනි. ඔහු මෙහි දී නිෂ්චාච ලෙස සතිවුහන් කර ගත්තේ එයට වඩා විශේෂයෙන් උසස් වූවකි. එනම් බුදු රදුන් ගේ අනුරුදුක් සේ මානව පාරමී ප්‍රායෝගිතාවෙන් නැගිය හැකි මුද්‍රනට ම නැගිමට ය. නැතහොත් කියා නීමකළ නොහැකි තන්වයක් වූ සත්‍යාචනේයෙදාට හෝ නිරවාණයට ය. මෙහිදී හේ ත්‍රිවිධ රත්තනය කෙරෙහි පුරණ විශ්වාසය තබමින් බුදු රදුන් ආධ්‍යාත්මික විශිෂ්ටාදර්ශය සේ පවත්වා ගනී. ලෝහය දුරු කිරීමට විරෝධ්‍ය ව්‍ය යි. ප්‍රඟාව හා මෙත්‍රිය සංවධිතය කරයි. සංසාරයේ මාධිම්වලින් නිදහස් වේයි.

### සාමාජීය මිනිසා සඳහා බුදු සමය

මෙ ආගම සාමාජීය ලෙස හෝ බුද්ධකලා ව හෝ පුරුණ කළ හැකි ය.

සමහරුන් විශ්වාස කරන අයුරු බුදු සමය වූ කලී උත්තු ග අතිපරිග්‍රැඩ ත්‍රියා පද්ධතියක් බැවින් සාමාන්‍ය ස්ත්‍රී පුරුෂයනට එදිනෙද වැඩ කරන ලොවක සිට පුරුණ කළ තොහැකි එකකි.

සැබු බොඳ්ධයකු වීමට ආරාමයකට හෝ නියයල තැනැකට පිවිසේ ය පුතු යැයි ඔවුනු විශ්වාස කෙරෙනි. එය වූ කලී බුදු රදුන් පිළිබඳ ගරි අවබෝධයක් නොමැති කමින් ඇති වූ බෙද ජනක වැරදි මතයකි. බුදු සමය පිළිබඳ එහෙන් මෙහෙන් ඇපු හෝ කිය වූ අනියම් දැනුමට අනුව ඔවුන් එවැනි නිගමනය කට බැඩිනු ඇතේ. තවත් අය තුළ අත්තේ බුදු සමය පිළිබඳ කිසියම් ලිපියක් හෝ පොනක් කියවීමෙන් ලබාගත් පස්සග්‍රාහී හෝ අස්ථිපුරණ වූ හෝ දැනුමකි. එවැනි පොන් හා ලිපි ලිපු කත්වරයනට ද තිබේ හැක්කේ වූ දැනුම පිළිබඳ සිමිත දනුමෙකි. බුදුරජාණන් වහන්සේ ගේ ධෙළීය ආරාම වායි හික්ෂානට පමණක් සීමා වූ අර්ථවත් වූ එකක් ද නො වේ. ඒ ධෙළීය තම අඩුරුදුවන් සමග ඒවත් වන ස්ත්‍රී පුරුෂයනට ද අදාළ වන්නේ ය. ආය්සී අඡ්‍යාචිතික මාර්ගය නම් වූ බොඳ්ධ ජීවන මාර්ගය සියලු ජනයා

සයදහා අදහස් කරන ලද්දකි. එය කිසිදු විගේෂකායක් නො මැතිව මූල්‍ය මානව වර්ගය වෙනුවෙන් ඉදිරිපත් කළ ජීවන මාර්ගයකි. ලෝකයේ සිටින අනි විශාල ජනකායට හික්ෂු හික්ෂුකින් විම හෝ ප්‍රදෙශකලාව ගල්ලෙන් විභාර ආරාම ගත විම හෝ කළ නො භැක්කකි.

ඩුදු සමය කො තරම් පවිත්‍ර ආයනී ඔම්බයක් ප්‍රච්චර ද එර්තමාන ලෝකයේ මහා ජනතාවට එදිනෙද ජීවත්තයේ දී එය පිළිපැදිමට දුෂ්කර වන්නේ නම් එය නිෂ්පාල ධම්මායකුදී කිව යුතු ය. එහෙන් ඔබ ඩුදු සමයේ හරය අවබෝධ කෙලෙඹි නම් නිවැරදිව නිශ්චිතව එය අනුගමනය කිරීම හා භාවිතා කිරීම සාමාන්‍ය මිනිසකු ලෙස ජීවන් වෙමින් කළ හැකියාය පිළිගනු තිබුණු ය. ප්‍රමදකලාව දුරස්ථ එ ජීවන් වෙමින් ඩුදු සමය පිළිපැදිම පහසු බැවි සලකන අය ද බහුලව සිටිනි. ඔවුනු සෙසු අය ගෙන් වෙන් වී ජීවන් වෙති. එහෙන් සමහර එවැනි බැහැරවීම ගාරීරික හා මානසික වශයෙන් තම ජීවිතය උදාහිනාත්‍යයට හා අවපාතයකට යොමුවන බැවින් තමන් අපේක්ෂිත ආධ්‍යාත්මික බුද්ධි වර්ධනයට අහින කර වෙතැයි ද සිනාති.

අහිනිෂ්තුමණය නොහොත් බැහැර විම ලෝකයෙන් හොතික ලෙස පලායමක් නො චේ. ඩුදු රදුන් ගේ අඟ ග්‍රාවක ගාරිපුත්‍ර තීමියන් වද්‍යුල පරිදිලක් ප්‍රාදේශලයකුව “තාපස ප්‍රවාහාවෙන් වනයේ විසිය හැකි ය. එහෙන් ඔහු අකුසල සිතුවිලි වලින් පිරි ඇතේ. තවත් අයෙක් ගම් වැසි හෝ නගර වැසි වන අතර තවුස් වෙසින් ද නොසිටිනි. එහෙන් ඔහු ගේ සින පවිත්‍ර ය. කුපිද අකුෂල වෙනතාවක් නොමැත. මේ දෙදෙනා අතරෙන් පවිත්‍ර ජීවිතයක් ගත කරන්නා වඩා උසස් වෙයි. වඩා බලවත් වෙයි”  
(මඡකීම නිකාය)

බුඩ දේශනාව අනුව ජීවන් විමව සාමාන්‍ය පවුල් ජීවිතයෙන් බැහැර විය යුතු යැයි සාමාන්‍ය විශ්වාසය ද සාවදු මතයකි.

එය බොඩ ප්‍රතිපත්තින් හාවිතයට හෝ ප්‍රගුණ කිරීමට එරෙහිව අවිභානිකව ඇතිවන එක්තරා වැරදි මතයකි. සාමාන්‍ය ලෙස ජීවන් වෙමින් පවුල් ජීවිත ගත කෙරෙමින් ඉතා සාර්ථක ලෙස ඩුදු රදුන් වද්‍යුල පරිදි නිවන් සුව ලබාගත් ස්ත්‍රී පුරුෂයන් පිළිබඳ බොහෝ කරා පුවන් බොඩ සාහිත්‍යයේ සඳහන් වී තිබේ.

වහු ගොත්ත එක්තරා අවස්ථාවක දී බුදු රඳුන් අමතා සාමාන්‍ය සේෂ්‍රිපුරුෂයන් වගයෙන් ගැහ ජීවිතයක් ගත කෙරෙමින් නිවන් දුටුවන් ඇදේදි ප්‍රශ්නකර ඇත. උන් වහන්සේ එවැනි අය කොතෙකුන් ඇති බව විග්‍රහ කරමින් දක් වූ සේක. තොයෙකුන් සේෂ්‍රා බාධා කිරීම් රහිත නිභංහිතයන්හි සිටිමට සමහරු කුමැත්තාහ. එහෙන් වඩා පැසැසිය යුත්තේ දෙයෙන් කළ යුත්තේ සේසු අය අනර වෙසෙමින් බුදු සමය ප්‍රගුණ කිරීම ය. සේසු අයට සේවාව කිරීම ය. ඇතුම්විට සමහර අවස්ථාවල දී යම් යම් අයට බැහැරව ගොස් එකලාව ජීවන් වෙමින් තම මෙස දියුණු කර ගැනීමත්, හැසිරීමත්, සිල්-සමාධි ප්‍රජා සාක්ෂාත් කර ගැනීමේ පෙර පුරුවක් සේ ප්‍රයෝගනවන් විය හැකි ය. අනතුරුව අනුනට මෙහෙ කිරීම්වස් ගක්ති සම්පන්නව යලි පැමිණිය යුතු ය. කිසියම් කෙනෙක් මූල ජීවිත කාලය ම පුදෙකලා වෙත් ද? තම රිමුක්තිය හා සතාසිම පමණක් සිනත් ද? අසල් වැසියන් ගැන සැලකිලිමත් තොවෙන් ද? එය කිසිසේන් බුඩ දේශනාවට තො ගැලපේ. බුදු සමය පදනාම් වි ඇත්තේ අනුන් සඳහා වූ මෙමත් කරගුණ සහගත සේවාව පිණිස ය. සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවන් වෙමින් බොඩ ප්‍රතිපත්ති රැකිය හැකි තම සංසරත්තය කුමක් සඳහා දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය.

සහ සේසුන පිහිටුවා ඇත්තේ තම ජීවිතය ආධ්‍යාත්මික හා බුඩ වධිනය උදෙසා කුපු කිරීමෙන් තමනට මෙන් ම අනුනට ද මෙහෙයක් කිරීමට සැරසුනු අයට අවස්ථාවක් දීම සඳහා ය. තම පවුල සහිත සාමාන්‍ය මිනිසකුට එවැනි ප්‍රශ්න සේවාවක් අනුන් සඳහා කුප කළ හැකි වෙතායි බලාපොරාත්තු විම උගහට ය. එහෙන් හික්ෂානමකට තම පවුල පිළිබඳ එවන් වගකීම හෝ ලොකික බැඳීම තොමැති බැවින් මූල ජීවිත කාලය ම පරාන්වී සේවාව සඳහා යෙදිය හැකි ය.

අනුනට කරන මේ සේවාව හෝ යහපත හෝ කුමක් ද? හික්ෂානම සත්ත්ව දීමට තරම් ධනයක් නැනහොත් ලොකික සැපු පහසුකම් තොමැත. එහෙන් උන්වහන්සේට ලොකික වගයෙන් බාධිත පවුල් පිළිබඳ ගැවෙන සඳහා ආධ්‍යාත්මික මාර්ගොපදෙශය

සැපයිය හැකි ය. බුදු රජුන් විද්‍යා ධීමිය අනුව තුවිණ වැඩිම හා භැංශිටිම හික්ෂුන් වහන්සේ ගේ පුරණ කාලීන ත්‍රියා කාරිතිය වන ගෙඹින් දහම නොදුන් ගිහියාට එය සැකෙවින් පහැදිලි කර දෙයි. ගිහියා උගෙනකු නම් ඔහුගාධීමිය ගැඹුරින්සාකව්‍යා කිරීමෙන් දද දෙනා ම ධර්ම සාකච්ඡාවේ එල ලබනි. බොඩ රටවල ප්‍රමා අධ්‍යාපනයේ වගකීම සංස්යා වහන්සේ සතු ය. එහි ප්‍රතිථලයක් වගයෙන් බොද්ධ රටවල ආධ්‍යාත්මික එවිනාකම් දැන්නා සාක්ෂර ඇළානය ඇති ජනගහණයක් දැක්ක හැකි ය. හික්ෂුන් වහන්සේ එත්ත වෛගවලින් පිඩින ගොකාකුල පුද්ගලයනට මිනිස් වගියා එවන් අවස්ථාවනට ගොදුරු වීම ස්වභාව කොට ඇත්තවුන් බැවි විවහා දී සිනැසීමට සමත් වන්නා භ. එයට ප්‍රත්‍යුපකාර වගයෙන් සංස්යා වහන්සේ ගෙනික ඉහ සාධනය ආරක්ෂාකර දීම ගිහියන් ගෙන් බලාපොරාත්තු වෙනි. මක්නිසාදයන්? කැම් බිම් ඉදුම් හිටුම් බෙහෙන් වස්තු සපයා ගැනීම් වස් ආදයම් ඉපයිමක් නොමැති නිසා ය. සාමාන්‍ය බොඩ ව්‍යවහාරයට අනුව සංස්යා ගේ පුවිය සඳහා කරන පරිත්‍යාග, දීමනා මහා ප්‍රජාය කරමයේ ය. එය උන් වහන්සේලා ගේ එත්ත ප්‍රජාදියවත් ජනනාව ගේ ආධ්‍යාත්මික අවගාහනා සපුරා ගැනීමටත් එසේ කිරීම අවශ්‍ය සේ සලකනු ලැබේ.

### ගිහියන් සඳහා බොඩ ජීවන මාර්ගය.

ආර්ථික ඉහ සාධනය මානව සැපන සඳහා අවශ්‍ය දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේ දෙසු සේක්. එහෙන් සාම්කාමී තෘප්ති මත් ජීවිතයක් සඳහා ආධ්‍යාත්මික හා වයසාත්මක සංවධිනායක් ද අවශ්‍ය වේ.

දීස ජානු නමැති පුරුෂයෙක් දිනක් බුදු රජුන් බැහැ දැන මෙසේ ප්‍රකාශ කෙලේ ය.

භවත් ගොතමයන් වහන්ස,

අපි සාමාන්‍ය ගිහියේ වෙමු. දරු බිරින්දන් සමග ජීවන්වන ගිහියේ වෙමු. මේ ජීවිතයේදීත් මරණින් පසුන් අපේ සැපන සඳහා උපයාගි වන දීමි කොට්ඨාසයක් දේනා කරනු මැතැවි. ඒ ඇසු බුදුපු ඔහුට මෙසේ කිහි. මේ ලෝකයේ සැපන සඳහා මිනිසාට පුදුපු කරුණු සතරක්. ඇති.

පළමුවැන්න- මිනිසා දක්ෂ, ප්‍රචිණ, අව්‍යාපාරී හා වියනීවන් ලෙස තම වෘත්තියේ යෙදිය යුතු ය.

දෙවැන්න- ඔහු ගේ ආදයම සුරක්ෂිත කළ යුතු ය. එය මහන්සී වී කරන බාර්මික ක්‍රියාවක් විය යුතු ය.

තෙවැන්න ඔහු කළණ මිතුරන් ආසුරු කළ යුතු ය. එකී මිතුරන් උගත් සත්පුරුෂ පාපුල බුද්ධිමත් අය මෙන් ම නිවැරදි මග ගමන් කරන්නන් විය යුතු ය.

සිඩුවැන්න- සාධාරණ ලෙස විය පැහැදිම් කළ යුතු ය. එනම් ආදයමට සරිලන යේ ය.

වැඩියෙන් හෝ අඩුවෙන් නො වේ. ලොජී ලෙස ධනය සැහැරිය යුතු නැත. එසේ ම සීමා රහිත වියපැහැදිම් කිරීම ද තුෂුපුසු ය. කොට්ඨාස් කියතොත් උපයන ප්‍රමාණය ඇතුළත ජීවන් විය යුතු ය. (සම්පූර්ණතාව) ඉන් අනැතුරුව බුදු රජාණන් වහන්සේ ගිහියකු ගේ සැපතට හේතු වන සතරසිලයක් පැහැදිලි කරදුන් සේක.

1 සඳ්ධා - (ග්‍රිඩාව) වාරිතුමය ආධ්‍යාත්මික හා බුද්ධිය විවිධ කම (පුරුෂාර්ථීන්) කෙරෙහි විශ්වාසය හා බැඳීම තිබිය යුතු ය.

2 සිල - ඔහු සක්‍රියන් ගේ ප්‍රාණය විනාශ කිරීමෙන් ද, සොර කමින් ද, වංචාවෙන් ද, පරදර සේවනයෙන් ද, මූසාවාදයෙන් ද, මත් ද්‍රව්‍ය ගැනීමෙන් ද සම්පූර්ණයෙන් වැළකි සිටිය යුතු ය.

3 වාග - පිනට දීමට පුරුදු විය යුතු ය. තාජාග්‍රීලි විය යුතු ය. තම ධනයට තාශ්ණාවක් මසුරුකමක් නො කළ යුතු ය.

4 ප්‍රඡා - ඔහු ප්‍රඡාව සංවිධානය කර ගත යුතු ය. එය දැක සහමුලින් නැති කිරීමටත් නිවන අවබෝධයටත් යොමු කර ඇත.

සමහර අවස්ථාවල බුදු රජාණන් වහන්සේ කොතරම් දුරට කරගුණු සෞයා බලා දහම් දෙයා ආදේශ යනු මූල්‍ය වියදම් කිරීම හා ඉතිරි කිරීම පිළිබඳ විස්තරයෙන් තේරුම් ගත හැකි ය. නිදුසුනාක් ලෙස දැක්විය හැක්කේ සිගාල මානවකායා ව දුන් උපදෙස් ය. එනම් ඔහු ගේ ආදායමෙන් හතරෙන් එක් පාඨච්චක් ඔහු ගේ එදිනෙනාද වියදම සඳහා ද කොටස දෙකක් තම ව්‍යාපාර යේ ආයෝජනය සඳහා ද ඉතිරි හතරෙන් එක් පාඨච්ච හඳිසි ආපදවක දී ගැනීම වස් ඉතිරි කිරීමට ද උපදෙස් දීම යි.

සැවැන් තුවර අලංකාර ජේතවන විභාරය සාධවා දුන් බුදු රඟුන් ගේ බැනීමන් ගිහි දියකයකු වූ අන්තිප්‍රා සැවැවරයා අමතා දිනාක් බුදුහු මෙසේ වදුල හ. පවුල් ජීවිතය ගෙන යන ගිහියකු සඳහා සතරාකාර වූ සැපතක් ඇත්තේ ය.

**පළමුවැන්න-** වූ කලී සාධාරණ හා ධර්මිෂ්ට ලෙස උපයා ගත් ප්‍රමාණවත් දිනය මගින් ඇතිවන ආර්ථික සුරක්ෂිතාව පිළිබඳ සතුව ය. (අන්තී සුඩා)

**දෙවැන්න-** තමන් තම පවුල තම නැදු මිතුරන් හා යහපත් කටයුතු වෙනුවෙන් වියහියදම් කිරීම (හොග සුඩා)

**තෙවැන්න-** ගෙය තුරුස් නො වී සිටීම (අණන සුඩා)

**සිවුවැන්න-** තිදෙරින් කිසිදු අකුසල ක්‍රියාවක් නො කිරීම නිසා පිවිතුරු දිවියක් ගත කිරීමෙන් ලැබෙන ප්‍රිතිය (අනවර්ත්ත සුඩා)

නිදෙස් යහපත් දිවියකින් පැන නැගෙන ආධ්‍යාත්මික සුවය අතිශයින් උතුම් ය.

මුළින් දැක් වූ ආර්ථික හා ලොකික තෙවැදැරුම් සැපත ම අනාවද්‍ය සුබය තරම් නො වටිනා බව මෙහි දිසිත තබා ගත යුතු ය.

෉හත දැක්වුණු නිදුසුන්වලින් බුදු රඟුන් අදහස් කෙළේ කුමක් දැයි අපට ඇසිය හැකි ය. ආර්ථික ඉග සාධනය මානව හිත සුව පිළිස අවශ්‍ය වන්තන් ය. එය ලොකික වූවක් නිසා

සැබු යථාර්ථවාදී ප්‍රගතියක් ලෙස ශිකිය නො හැක්කේ එහි ආධ්‍යාත්මික හෝ ඉණ දහම් විඩින පදනමක් හෝ නැති කළේනි. හොතික ප්‍රගතිය සඳහා උත්ත්සු කරවන අතර බුදු සමය වැඩි-යෙන් අවධාරණය කරන්නේ ආධ්‍යාත්මික හා වාරිතු මය සංවර්ධනය විසින් අනු කරනු ලබන සාමය සතුට හා තාප්තිමත් බව පිරිණු සමාජයකි. බොහෝ අය සිතන්නේ යහපත් ගොඩයකු වීමෙන් පසු කෙනෙකුට හොතික ජීවිතය පිළිබඳ කළයුතු කිසිවක් නිරවශ්‍යයෙන් ම තැනිවන්නේ ය යනුවෙතිනි. එය නිවරද නො වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ කුමක්දයන්? අන්තයට නො ගොස් හොතික සැප පහසු කම් විදිමින් ප්‍රුතිමත් විය හැකි අතර අපේ හඳය සංවර්ධනය කළ හැකි බව යි. ශිකියන් වශයෙන් ඉත්සුයෙන් පිනවීම ක ල යුතු අතර ඒවා අපේ ආධ්‍යාත්මික ප්‍රගතියට බාධාවන සේ ඒවාට වහල් වීමක් නො කළ යුතු ය. බුදු සමය මිනිසා මධ්‍යම ප්‍රතිපද මාරියේ ගමන් කිරීම අවධාරණය කරයි.

# 8

## බොඩ වාරිතු හා ප්‍රහුණුව

බොඩ ආචාර ධර්ම

මිනිසා සාදගත් වාරිතු වාරිතු නීති වලින් බොඩ ආචාර ධම් සකස් වේ තැන.

අද ලෝකය දුඩී කළබෙලකාරී ස්වභාවයක් ගනී. ආචාර ධම් උපු කුරු වේ ඇත. කාරුණික ගනී ගුණ සේ සැලකු පාරම් පරික අදහස් උදහස් මත හෙතුෂිකවාදී වූ ද විශිෂ්ටවාදී වූ ද බලවේගයන් නමැති කපන ආයුධයේ මුවහන් තලය වැටී ඇත.

කිසියම් ප්‍රදේශලයකු සංස්කෘතිය හා ශිෂ්ටවාරය ගැන සැලකිල්ලක් ඇතොත් ඒ ප්‍රදේශලයා විසින් අවධානය යොමු කළ යුත්තේ ප්‍රායෝගික ආචාර ධම් ප්‍රතිඵලයන් ගැන ය. මක්නිසාදයන්? ආචාර ධම් මිනිසා ගේ හැසිරීම සමඟ යන බැවිනි. ආචාර ධම් අවශ්‍ය වන්නේ මිනිසා ස්වභාවයෙන් ම විශිෂ්ටයකු හෙවත් සර්ව සම්පූණ අයකු නොවන බැවිනි. මිනිසා යහපත් වීමට තමා ම ප්‍රහුණු විය යුතු ය. ඒ අනුව සිලය ජීවිතයේ වැදගත් අංශයක් වේ. බොඩ ආචාර ධම් මිනිසා ගේ අහිමතය අනුව තමා ගේ උපයෝගිතා පරමාරථ කර ගෙන ඇති කළා වූ සම්මතයක් නො වේ. එය ජීකමතිකව බැහැරින් පැන වූවක් ද නො වේ. මිනිසා සයුදු නීති හා සමාජ සිරිත්වලින් පදනම් වූවක් ද නො වේ. බොඩ ආචාර ධම් මිනිසා නිදුසුනක් වශයෙන් මේ සේ දැක්වීය හැකි ය.

එක්තරා දේශ ගුණයකට කාල ගුණයකට හෝ ශිෂ්ටවාරයකට යෝගා වූ අදුම් විලාසිතාවක් වෙනත් ස්ථාන යක දී අසිංචර එකක් විය හැකිය. එ මෙනි. එය මුළුමනින් ම සමාජ සිරිතක් විය හැකි අතර කිසිසේන් ආචාර ධම් පිළිබඳ

අදහස් හා පැවලීමක් නො වන්නකි. එසේ ම සමාජ සම්මුතිවල නොහොත් සිරින් වල ඇති කාන්තිමතාවයන් තිරණරුව ම අව්වලු හා වලංගු ආචාර ධීම් මූලිකාංග සමග පටලවා ගනු පෙන්. බොඩ ආචාර ධීමියන් ගේ අන්තිචාරම සොයාගත හැකිකේ වෙනස් වන්නා වූ සමාජ සිරින් වල නොව අව්වලු වූ ස්වභාව ධීමියේ ත්‍යායයන් මත ය. බොඩ ආචාර ධීම් අභ්‍යන්තර වශයෙන් ස්වභාව ධීමියේ ම කොටසකි. නොහොත් වෙනස්වන හේතුපිළි ත්‍යායයකි.

බොඩ ආචාර ධීම් ස්වභාව ධීමි ත්‍යායයේ මුල් බැස ඇති බැවින් ඒ පිළිබඳ මූල ධීමියන් වනිමාන ලෝකය පිළිගෙන ඇති අතර ප්‍රායෝගනවත් ඒවා බවට පත් වී තිබේ එක්තරා සත්‍යයකි. බොඩ ආචාර ධීම් මාලාව සැකැසී දෙනට අවුරුදු 2500 ක් ගත වී ඇත්ත් එහි අකාලික ගති ස්වභාවය වෙනත්කට යොමුවීමක් හෝ අඩු විමක් සිදු නො වේ. සිලය බුදු සමයෙහි අත්‍යවශ්‍ය ප්‍රායෝගිකයෙකි. එය අවසන් නිෂ්චාවට වූ තිවන් සුවයට යොමු කරන ක්‍රමයකි. අවසාන විමුක්තිය සඳහා වූ බොඩ මාවතේ දී ඒ ඒ පුද්ගලයා තම තමන් ගේ වාසනාව හෝ අවාසනාව ගැන වගකිවයුතු බව අදහස් කෙරෙයි. සුම තැනැත්තෙකුට ම තම විමුක්තිය හෙවත් ගැලවීම අපේක්ෂිතව ත්‍යාය කළ පුන්තේ තමන් ගේ අවබෝධය හා ප්‍රයන්තය අනුවයි. බොඩ විමුක්තිය යනු කෙනෙකු ගේ ගිල සංවර්ධනය තමා විසින් ම සිදු කර ගැනීමේ ප්‍රතිඵලය යි. එය බාහිර නියෝජිත යකු විසින් අණ කළ නො භැකි ප්‍රදානය නො කළ භැකි දෙයකි. බුදුරජාණන් වහන්සේ ගේ දුන මෙහෙය මෙලොව ජීවිත ස්වභාවය පිළිබඳව මිනිසුනට සත්‍යාචන් වෙශය කරවීමත් තමන් ගේ සැපත අනුත් උදෙසා කොතරම් හොඳින් ත්‍යාත්මක කළ පුතු දැයි අවවාද අනුගාසන කිරීමත් ය.

එහි ප්‍රතිඵලය වූයේ බොඩ ආචාර ධර්ම ආඳු පනතක් අනුව පිහිටුවා ලු මිනිසුනට අනුගමනය කිරීමට බලපැලීම් කළ ඒවා නො විම ය. බුදු රඳන් මිනිසුනට අවවාද කෙලෙන් අතිශයින් අංග සම්පූජ්‍ය වූ එබැවින් ම හිත කර වූ තමාව මෙන් ම අත්‍යන්තර අංග එකසේ දීර්ස කාලීන ප්‍රතිලාභීය තක්‍යන් පිළිබඳව ය. අකුසල් කරන්නන් දුෂ්චර කාලකණීනි තිවට අධම

නීව ආදි වචන වලින් පරිභව කිරීමට නො වටනේ ය. බුදු රජුන් ඔවුනට පවසා ඇත්තේ මෙසේ ත්‍රියා කිරීමෙන් ඔබ හා අනායන් දුකට පත්වන බැවින් ඔබ ත්‍රියා කර ඇත්තේ මෙයිකු ලෙසය යනුවෙති. බොඩ් ආචාර ධම් නායාගේ ප්‍රායෝගික ප්‍රකාශනයන් විවිධ ශික්ෂා පදචල දක්නට ඇත. තම විමුක්තිය ලබා ගැනීමේ මාර්ගයට පැමිණීම සඳහා බොඩ් යන් විසින් යොමු විය යුතු දිගාව පෙන්වා දෙන මාර්ග දේශක යන් මිස අන් කිසිවෙක් නො වේ. එම ශික්ෂාපදයන් ගෙන් උගන් වන්නේ නො කළ යුතු දේචල් හඳුන්වා දීම යි. බොඩ් ශික්ෂාපද සියල්ලෙහි ම අකුණලින් වැළකීම පමණක් නොව අපමණ යහපත් දේ කිරීම පිළිබඳ අනුසස් අඩංගු වි ඇති බව සැලකිය යුතු ය. සියලු ශික්ෂාපද හෙවත් සිල් පද සරල අන්ත් වාරම් තුනකට බෙදිය හැකි ය.

අකුසල් නො කිරීම, කුසල් කිරීම, තම සිත පිරිසිදු කර ගැනීම යනු සියලු බුදුවරයන් ගේ අවවාදය යි.

-ධම්මපද 183

බුදු සමයේදී හොඳ හා නාරක අතර වූ විශේෂතිය ඉතා සරල ලෙස දක්වා ඇති. සියලු ත්‍රියාවන්හි මුල් ලෙඛ, ද්වේෂ, මෝහයන් තුළ ඇදි පවතී ද, ඒවා ආන්මාර්පකාශීන යෙන් පැන තැගියි. අනාර්පකාරී මෝහයන් යුත් මමනුයක් ඇති කරයි. එම ත්‍රියාවන් සියල්ල ම අකුසල් ය. නැතහොත් නුහුරු හෝ අයහපත් ඒවා ය. ඒවා අකුණල කම් තම වෙයි. සියලු ත්‍රියාවන් සිලයෙහි පරිත්‍යාගයෙහි දායාවෙහි හා ප්‍රජාවෙහි මුල් බැඟ ඇදේද ඒවා ප්‍රත්‍යා ත්‍රියාවේ ය. කුණල කම්යේ ය. යම්කිසි ත්‍රියාවක් වෙතකි, වාචක හෝ කායික වූව ද එය හොඳ හෝ තරක වශයෙන් තීරණය කළ හැකි ය.

### බොඩ් ආචාර බිරුම වෙතනාව පදනම් වේ.

කම්ය යනු වෙතනාවකි. බුදු රජුන් වදුල පරිදි ත්‍රියාවන් පමණක් යහපත් හෝ අයහත් ලෙස සැලකීමක් නැත. එහෙන් එම ත්‍රියාවන් මෙහෙයවනු ලැබූ වෙතනා හා අනිමතය අනුව යහපත් ලෙස හෝ අයහපත් ලෙස සැලකෙයි. බොඩ් ආචාර ධම් අනුව පුද්ගලයකු සම්ප්‍රදායානුකූලව වැරදියයි පොදු

ජනයා විසින් සම්මත වැරදි ක්‍රියා වලින් පමණක් අකුසල් තො කරයි. එවැනි අකුසල ක්‍රියාවක යමෙකු යෙදෙන්නේ නම් ඔහු සිතා මතා තම අභිමතය අනුව එහි යෙදෙන බැවි අදහස් කෙරෙයි. ඒ පිළිබඳ තක්‍රය එසේ වූයේ නම් බුදු සමය මතෝ විද්‍යාත්මක ප්‍රශ්න මාලාවකට සිමා වීමට ද සුළු වැරදි වලින් වලක්වාලන ඉගැන්වීම් සඳහා විනය මාලාවක් ගොනු කිරීම හා ආචාර ධ්‍රමී නායායයන් සඳහා දිර්ස ලැයිස්තු සැකසීමේ අප්‍රිය ජනක කායුසීය ද අන්හැර දුම්මට සිදු වේ. සිතුවිලි හා ක්‍රියාවන් අතර සම්බන්ධය ද වෙනසික හා කායික ක්‍රියා අතර සම්බන්ධය ද සිතුවිලිවල දිර්ස වීමකි.

මෙහිමැරුමක් යහපත් සිතින් කළ තො භැංකි ය. මක්නිසාද යන්? ජීවිත හානියක් කිරීමේ දී දක්නට ලැබෙන්නේ සිත් බල පවත්වන ලෝහය, ද්වෙෂය, පිළිබඳ මනසේ තක්‍රය බාහිර ලෙස ප්‍රකාශ වීමකි. ක්‍රියාව යනු සිතුවිලි කැරීවීමකි. ජල වාෂ්ප කැරීවීම නිසා වර්ෂාව හට ගැනීම වැනි ක්‍රියාවකි. හදෙහි රහස්‍යගත නිහඹ කාමර වල ඒ ඒ වේලාවහි සිදු කෙරෙන කායුසීයන් නමැති ගෙය මූදුනින් නැඟී ක්‍රියාවන් සේ ප්‍රකාශ වෙයි. කිසියම් දුසිරිතක් කරන පුද්ගලයා එම ක්‍රියාවන් මගින් තමා ගේ සිත අපට්‍ර තක්‍රයන් ගෙන් නිදහස් එකක් තො වන බැවි ප්‍රකාශ කෙරෙයි.

එසේ ම පිරිසිදු ජ්වලින සිතක් ඇති පුද්ගලයා තම සිත සියලු අකුසල් සිතුවිලි හා භැංශීම වලින් තොර බැවින් දුසිරි තෙහි යෙදීමට අසමත් වේ. ගොඩ ආචාර ධ්‍රමී දුසිරිත ඇශැයිමෙහි වාස්තවික බව හෙවත් සැබැඳු තක්‍රය හඳුනයි. වෙනත් ව්‍යවහාර වලින් කියනොත් ක්‍රියාවන්හි කම් විපාකයන් සිදු වන්නේ ස්වභාවික කම් නායායයන්ට අනුව ය. එම ක්‍රියාව පිළිබඳ පුද්ගලයා ගේ ආකල්පය හෝ සමාජ ආකල්ප තො තකයි. නිදුසුනාක් දක්වනොත් බිමත්කමෙහි කම්විපාක අති. එය පුද්ගලයා ගේ දුකත් අනායන් ගේ දුකත් වර්ධනය කරන්නාකි. බිමත් කමෙහි කම් විපාක පවතින්නේ ඒ බෙබද්ද ගේ හෝ බෙබදු කම ගැන එම සමාජයේ පවතින අදහස් වලට පටහැනිව ය. බිමත්කම තරක පුරුදේදක් බැවි කරුණු සහිතව පෙනුනාත් අද සමාජයේ හැරියට එවැනි ආකල්ප යක් නැති බව පෙනේ.

විනිශ්චය කරන්නාවුන් ගේ මානසික ආකළුපයන් ගැන නොතකා යම්කිසි ක්‍රියාවක් සිංහලද? අයිත්වද? යනුවෙන් තීරණය කුරනු ලබන්නේ කරමානුකුල සාමාජික හා මනෝ විද්‍යානුකුල කරම විපාකයන් විසිනි. මේ ආකාරයෙන් ආචාර ධර්ම සාජ්‍යකාව පිළිගැනේ. එයින් වටිනාකම් වල හෙවත් පුරුෂාර්ථකව පළුදු කිරීමක් අදහස් නො කෙරේ.

### විනාය යනු කුමක්ද?

ඩුං රඟන් විසින් හික්ෂු හික්ෂුණින්ට ස්වයං පූභුණුව සඳහා පැන වූ නීති රිති මාලාව විනාය නම් වේ. එය සම්බුද්ධ ගාසනයේ ප්‍රේරිතය සේ.

ඩුං රඟන් වහන්සේ එක් අවස්ථාවක දී මූල විනාය මාලාව ම සකස් නො කළ සේන්. එවන් නීති සඳහා අවශ්‍යතාව හා කාලය පැමිණෙන් ම අවස්ථාවෙන්වත නීති පැන වූ හ. විනාය පිටකය හා එහි අවචාවන්හි සඳහන් වන්නේ ඩුං රඟන් කුමක් සඳහා කෙලෙස ඒ ඒ නීති පැනවී ද යන්න පිළිනිසුවන අර්ථාත්විත කථා ප්‍රච්‍රිත ය. ඩුං රඟන් වර්යා ඇති පරදී විශ්චට තම ආකාරයේ විනාය ලෙස දැක්වෙන්නේ මනස ව්‍යවහාර හා ක්‍රියා හික්ම වීම ය. මූල් යුගයේ ග්‍රාවකයන් ආධ්‍යාත්මික වශයෙන් මනා ලෙස සංවර්ධනය වූ ඇත්තන් බැවින් ඔවුන් කෙරෙහි නීති රිති පැනවීමට අවශ්‍යතාවක් තිබුණි නම් ඒ ඉතා මද වශයෙනි. එසේ වී තමුන් පසුව සංස ගාසනය ප්‍රාථමික විය. බොහෝ දෙනෙක් ගාසනය වෙත ඇදි ආ හ. එසේ පැමිණි අය ගෙන් ඇතුම්පු අධ්‍යාත්මික වශයෙන් එතරම සංවර්ධනය වූ අය නො වූ හ. එහෙයින් කළුයන් ම ඉන්දිය පිනත්ම් ඇ ආශ්වාද යනට ගොදුරුවීම් තම දිවි පෙවත සංකීර්ත ගැනීම හිති ක්‍රියාකාර කම්වලට සහභාගිවීම් ආදිය ආක්‍රිතව ගැටළු රාජියක් ඔවුන් ගේ හැඳින්ම හා ජ්‍යෙන්ය පිළිබඳව පැන නැගිණි. එ වැනි සිදුවීම් නිසා ඩුං රඟනට හික්ෂු හික්ෂුණින් සඳහා උපදෙස් ඉදිරිපත් කිරීමටත් එ මගින් හිති පැවැදි ජීවිත අතර වෙනස පැහැදිලි කර දීමටත් සිදුවිය. එ කළ පැවැති සෙසු ප්‍රවෘත්‍යා ව්‍යවහාරයන් හා සයඳන විට හික්ෂු හික්ෂුණි ගාසනය මැනාවින් ස්ථාපිත ආයතනයක් විය. ඩුං රඟන් වහන්සේ විසින් සම්බුඩ ගාසනයේ මනා පැවැත්ම සඳහා අවශ්‍ය මාර්ගාප දේශයන් ජීවිතයේ සුම අංශයක් ම අලා නිරදේශ කර ඇත.

උන් වහන් සේ පරිනිරවාණයෙන් පසු ඒ සියලු නීති රිතින් එකිනෙක නොක සංස්දිග්‍ය කිරීමෙන් අනතුරුව එක් රස් කොට නීති මාලාව ඒ වටා සංවිධාන්මක වන සේ තැවිය. බුද්‍ය රුන් නිරදේශ කළා වූ විනය මාලාව ඉතා පුළුල් කොටස් දෙකකට බෙදිය හැකි ය. එ නම් ගිහිපැවිදි දෙප සට ම පොදුවේ හාවිත කළ හැකි (ලෝකවර්ෂ නම් එක් කොටසකි. කිසියම් රටෙක කිසියම් කාලයකට අවශ්‍ය වූ පරිදි සංස්කෘතික හා සමාජයේ බාධකයනට මුහුණ පැහැකි ලෙස පැනවිය හැකි තවත් කොටසකි.)

පළමු වර්ගයේ සඳහන් වන්නේ පොදු නීති රිති නම් වේ. ඒවා සියලු දුපිරින් ද හානිකර පාප ත්‍රියාවන් ද මැඩ පවත්වයි.

දෙවනී වර්ගයට අයන් නීති රිති හාවිතා වන්නේ කෙළින් ම හික්ෂු හික්ෂුන්නේ ගේ පුරුදු සම්ප්‍රදයයන්, යුතුකම් වාරිතු වාරිතු ගනි පැවතුම් ආදි පිළිවෙන් රැකිමට ය. ලෝක වර්ෂ කොටසට අයන් නීති රිති උල්ලඩිසනය කිරීම තමන් අපකීර්තියට පත් කරවන අතර නපුරු පාප කළීයක් ද වේ. එහෙන් සමාජ හේතු මත ඇති වූ විනය නීතියක් කුඩීම අනිවායීයන් නපුරු පාප කළීයක් නො වන්නේ ය. කොසේ වෙතත් එවැනි උල්ලඩිසනයන් අපහාසයට ලක් වේ. ක්වර ආකාරයෙන් හෝ විනය නීති කුඩීම ගාසනයේ පරිත්‍යාව හා ගෞරවය කෙලෙසීමත්. මේ නීති රිති ගත වර්ෂ විසි පහකට පෙර ඉන්දියාවේ පැවැති සමාජ සංස්කෘතික තත්ත්‍ය හෝ ඒවන තුමය මත විශාල වශයෙන් පදනම් වූ ඒවා ය. මහා පරිනිබාන යුතුයට අනුව මුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ ඇතුම් අප්‍රධාන නීති රිති කාලයට හා පරිසරයට අනුව ඇත්ත්වන වෙනස් කම් වලට ඉඩකඩ ලැබෙන සේ සුළු වෙනස් කිරීම හෝ සංශෝධනවලට යොමු කළ හැකි බව ය.

එහෙන් ඒවා දුරාචාර, හානිකර හැසිරීම්වලට පොලුඡ වන සුළු නො විය යුතු ය. ඇත්ත් වශයෙන් එවැනි සුළු සංශෝධන යන් මුදු රුන් ඒවමානව සිටිද්දී ම උන් වහන්සේ ගේ අවසරය ඇති ව සිදු වී ඇත. රෝගී හික්ෂු හික්ෂුන්න් ඇතුම්

විනය නීති රිතිවලින් තිදහස් කිරීමට ද උන් වහන්සේ උපදෙස් දුන් සේක. බුදු රුද්‍යන් ගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසු පැවැති පළමුවෙනි ධම් සංගායනාවේ දී උන් වහන්සේ ගේ ග්‍රාවකයෝ විනය නීති පිළිබඳව දිසි සාකච්ඡාවක් පැවැත් වූ හ. එහි දී සියලු විනය නීති රිති එසේ ම පවත්වා ගෙන යාමටත් වෙනස් කිරීමක් අවශ්‍ය විට කුමක් වෙනස් කළ යුතු දැයි පහසුවෙන් දන ගැනීමටත් අපහසු බවත් නීරණය කළ හ. අවසන් වරට ග්‍රාවකයන් වහන්සේලා බුදු රුද්‍යන් පැනවූ සියලු ශික්ෂාපදයන් එලෙසින් ම පවත්වා ගෙන යාමට නීරණය කළ හ. කාලය ගෙවී යන්ම ඒ නීතින් යල් පැන ගිය ආකාරයක් දක්වීමට මෙන් ඇතුම් පැරණි මත දාරී ග්‍රාවකයෝ එම නීති රිතිවල හරය නො තකා අකුරට ම ක්‍රියාත්මක කිරීමට තැන් කළ හ. බුදු රජාණන් වහන්සේ තමා ගෙන් පසු අනුප්‍රාප්තිකයකු පත් නො කරන ලද්දේ ඒ අපුරු තමන් ගේ සපුනා දරදු ලෙස නීති රිති ආදිය ඩුදු නීති ම සලකා පාලනය කරනු වැළැක්වීමට ය. උන් වහන්සේ මෙසේ ද විදුල සේක. “ධීමිය අවබෝධ කොට ගෙන ධම්ය යාස්ථා සේ සලකා පිළිපදින් නම් එය කෙනෙ කුට ගුඩ ජීවිතයක් ගත කිරීමට ප්‍රමාණවත් වන්නේ ය.” පැරණි ග්‍රාවකයන් විනය නීති රිති සංශෝධනයට එකඟ නො වූයේ ඒ සඳහා උන්වහන්සේලාට හේතු හෝ අවස්ථා බුඩ පරිනිර්වාණයන් පසු ගත වූ සුළු කාලය තුළ නො යෙදීම ය.

තවද එකල පැවැදි බිමට බව බොහෝ අය ලොකින ජීවිතය හැරද ගියේ අවංක සිතිනි. එකාන්ත විශ්වාසයකිනි. කෙසේ වෙතත් සමාජ තක්‍රයන් වෙනස් විමත් ඉන්දියාවේ දුරස්ථ ප්‍රදේශවලට භා විදේශයන්ට ධම්දුත මෙහෙය පැනිරි යාමත් නිසා පළමු ධම් සංගායනාවේ දී ග්‍රාවකයන් විනය නීති රිති වෙනස් නො කිරීමට ගත් නීරණය මහත් ගැටළුවක් වූයේ ය. මක්නිසාදයන්? ඇතුම් විනය නීති රිති විවිධ සිදු විම යටතේ ඇති වූ දේශපාලනික ආර්ථික වෙනස්කම්වලට මුහුණ දිය හැකි පරිදි සංශෝධනයට හෝ සංයෝගනයට නො හැකි විම නිසා ය.

## සිංහ සමාජයේ සංචිතය

සංස සමාජය කළුයන් ම නිකාය කීපයකට බෙදී ගිය බව පෙනේ. මූදු රදුන් විදුල ඇතුම් ප්‍රධාන හිස්සාපදයන් තොඳින් පිළිපදින අතර අප්‍රධාන විනය රිතින් සම්හරක් නො සලකා හැර ඇති බැවි ඇතුම් නිකායන්හි දක්නට ලැබේ. උරවාදින් වඩා සම්ප්‍රදායානුකූල වූ අතර මහායාන හා වෙනත් නිකායයන්හි වඩාත් ලිඛිල් පාට්ල ස්වභාවයක් ඒ අය ගේ අපේක්ෂාවල ද පිළිවෙත්වල ද දිස් වූයේ ය. උරවාදිහු වෙනස් වන සිදුවීම් හා පරිසරය ගැන නොතකා විනය නීති රිති අකුරට ම පිළිපැදිමට තැන් කළ ය. කළින් කළට හිස්සාපදයන් ගේ සුළු සුළු වෙනස්කම් නො සිදු වූයේ නො වේ. එහෙන් ඒවා නිකායේ සාමාජිකයන් අතර වුව ද නිල වශයෙන් පිළිගැනීමක් නො වී ය. නිදුසුනක් දක්වාතොත් මෙසේ ය. විකාල හෝතනය පිළිබඳව විනය නීතිය දක්විය හැකි ය. කිසියම් වෙනස් කිරීමක් සඳහා සුවිශේෂ සිදුවීම් යටතේ ඉඩ හළ යුතු ය යන්න උරවාදින් ප්‍රසිද්ධියේ පිළි නො ගත් කාරණයකි. සෙසු නිකායින සාමාජිකයේ සිවුර පෙරවීමේ විධිය හා සිවුරේ පාට අහිමත පරිදි කාලානුරුපව ද දේශනානුරුපව ද සකස් කර ගත්හ.

එහෙන් උරවාදිහු වෙනස් වන සිදුවීම් හා පරිසරයන් ගැන, නො තකා මූල් ස්වභාවයේ පිළිවෙළට ම සිවුරු පෙර-වීමත් සම්ප්‍රදායානුකූලව නිරදේශිත තුම්ය දිගට ම පවත්වා ගෙන යුත්ත් කරති. සාම්ප්‍රදික ගොඩ සංස්කානියේ හිමි කම් ලැබුවාහු පමණක් හික්ෂු භාවයේ ව්‍යවභාරයන් පැහැදිලි ලෙස වටහා ගත්තෙක් වෙති. එක්තරා අත්තයක සිටින ඇතුම් හික්ෂුවූ විනය රිතිවල අකුරක් හෝ වෙනස් නොකාට පිළිපැදිය යුතුය සි කියා සිටිනි. එහෙන් ඔවුන් ආසුරු කරන්නන් තුළ පවා ඒ ගැන ප්‍රසාදයක් හෝ පිළිගැනීමක් නැති බව නො තකති. දනට වැඩි වැඩියෙන් හික්ෂුන් වහන්සේලා බවතිර රටවලට වැඩිම කිරීමට ආරාධනා ලැබති. එම රටවල මිනිසුන් ගේ සංස්කානිය ද දේශ ගුණය ද මහත් සේ ආසියාතික රටවලට වඩා වෙනස් ය. එය අනිශ්චිත් ආගත්තුක

හා විදේශීක ලෙස සැලකීමට පිදු වේ. මෙහි දී හික්ෂණ් වහන්සේ තම පොදු දැනුම අනුව කටයුතු කළ යුතු ය.

මිනිසුන් ගේ ඇස් ඉදිරිපිට තමන් විහිජවක් බවට නො පැමිණිය යුතු ය. මෙහි දී පිළිපදිය යුතු වැදගත් රිතිය නම් කිසිදු යුතිරිනක් නාපුරක් හානියක් හා අසංවර්තියාවක් නො කිරීම ය. හික්ෂණ් වහන්සේලා තම ජීවිත අවංක ලෙසන් කරුණා හරිත ලෙසන් අභිජක ලෙසන් මානව අභිමානයන් හා විනය ගරුකට පැවැතිමෙන් මිනිසුන් හා හැසිරිය හැකි අයුරු අවබෝධ කර ගැනීමෙන් ගත කළ තොත් එම ගති ගුණ ලොව කවර පෙදෙසක දී වූවද අයය කරනු ඇත. බුදුරුදුන් දේශනා කළ පරිදි සම්පූද්‍යයන් සිරින් විරින් තමන් අයන් රටට අයන් වූවද ධම්යේ සාරය හා ඇත්තේ සුළු සම්බන්ධයකි. මෙහි තවත් ගැටඹවක් තිබේ. එනම් බොහෝ ජනයා විශේෂයන් බටහිර වාසය කරන්නන් බොඩි ජීවිත පිළිවෙත පිළිගෙන ඇත්තේ ගුන්ප ආශ්‍රිත විනය රිති කියවීමෙනි. ලොව කවර පෙදෙසක විසුවද හික්ෂණ් විනය නීති රිති අකුරට ම පිළිපැදිය යුතු ය දී ඔවුනු සිතති. එබැවින් මේ නීති රිති සියවස් විසි පහකට පෙර පැන වූ ප්‍රගුණ කළ ඒවා බවත් ඇතුම් ඒවා වත්මාන ඉන්දියාවට පවා යෝගා නො විය හැකි බවත් සිහි කළ යුතු ය. එමෙන් ම බුදු රුදුන් පැන වූ ඇතුම් නීති රිති ඉන්දියාවේ සමහර විට උන්වහන්සේ විසි පෙදෙසේ හික්ෂණ් වහන්සේලා ට සරිලන සේ පැන වූ ඒවා විය හැකි ය. ඒ හික්ෂණ් වහන්සේලා වෙනත් රටෙක කිසි දිනෙක ජීවත් නො වූ අතර ඒ පිළිබඳ අත් දැකීම් ද නො තිබිය හැකි ය. උන් වහන්සේලා ගේ ප්‍රධාන අභය වූයේ ආධ්‍යාත්මික සංවර්ධනය තමන් සිවින සමාජයේ අව ම විරැදුෂ්ධක්‍රියකට හෝ දෙපාරෝපනයකට උක් නො වී ජීවත් වීමට දී. එහෙත් උන් වහන්සේලා අද ජීවත් ව සිටියා නම් බොහෝ නව ගැටඹු වලට මුහුණ දීමට හා අත් දැකීම් ලබා ගැනීමට සිදුවනවා ඇත. උන්වහන්සේ සියලු විනය රිති ඉතා තදින් පිළිපැදිම කළත් මිනිසුන් ඇතුම් විට ඇගයීම හෝ අවබෝධ කිරීම නො කරනු ඇත.

ගිහි සැදුගැවතුන් සඳහා වූ නීති මාලාව අනුව ගිහියකුට ලොකික ජීවිතයෙන් වෙන් තොවී සිල්වත් ආර්ය ජීවිතයක් ගත කළ හැකි බැවි පෙන් වා දී ඇත. ගිහියනාට බුදු රඳුන් දේශනා කළ අවවාද අනුගාසනා මංගල, පරාහව, සිගාලොවාද වසල, ව්‍යුග්සප්පේරු ආදි බොහෝ දේශනාවල සඳහන් වේ. බොහෝ විනය නීති අදල වන්නේ ලොකික ජීවිතයෙන් ඇත්තුවන් සඳහා ය. කිසියම් ගිහියකුට වූව ද විනය රිනින් පිළිපැදිමෙන් ආධ්‍යාත්මික සංවධිනය පහසුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇත.

### වෙනස් වන සමාජය

ලොකික සැප සම්පත් හැර දමා ගිය ද සමාජය වෙනස් වන විට සංස්යා වහන්සේට ද වෙනස් තොවී සිවිය තොහැකි ය. එම වෙනස්වීම වටහා ගැනීමට තොහැකි වූ හික්ෂණන් වහන්සේ ජනතාව ගේ විවේචනයට ගොදුරු වනු තොවැලුක් විය හැකි වේ. කෙසේ වූවන් පුළු හිස්සාපදායක් හෝ සංගේ-ධනයට සංස්යා වහන්සේට අවශ්‍ය වූවහොත් ඒ සඳහා සංස්යාවේ අනුමැතිය අවශ්‍ය වන්නේ ය. කිසිදු හික්ෂා නමකට හිතුමතයේ කිසිදු විනය රිසියක් වෙනස් කර ගත තොහැකිය. එවන් හික්ෂා නමකට එරෙහි ව නීති උල්ලයිසනය වෙනුවෙන් සහසුන අපකිරතියට පත් කිරීම පිළිබඳව විනයානුකූලව කටයුතු කිරීම සංස්යාවේ යුතු කමිය. බුදු රඳුන් සංස්යා සමාජය පිහිටුවන ලද්දේ පාපකාරී ක්‍රියා මර්දනයට හා ලොකික ජීවිතයේ පෙළුම් මහජර විම් වස් හික්ෂා හික්ෂානුකූලට සංස්යා ලබා දීමට ය. විනය නීති පුදෙක් මග පෙන්වීම මිස දෙවියන් ගේ බලපූමක් මත පනවන ලද අනුල්ලයිසනීය නීති පදනම්තියක් තොවේ. ආසියාතික රටවල හික්ෂාන් වහන්සේට මහන් ගරුසරු හා උපහාර දක්වනු ලැබේ. ගිහියන් හික්ෂානාට ගරු සරු දක්වන්නේ ධීම් විනයානුකූලව ඉඩ ජීවිතයක් ගත කිරීම වස් ලොකික සැප සම්පත් හැර ද ගිය උසස් පිරිසක් ලෙසින් සැලකීමෙනි. උන්වහන්සේ ධීම් හිස්සාය හා භාවිතය විනා වෙන සෙසු ආදායම් උයින්මක් තොහැකිරෙනි.

ගිහියෝ උන් වහන්සේ ගේ හොතික ගුහ සාධනය ගැන සෞයනි. බලති. ඒ වෙනුවෙන් තමන් ගේ ආධ්‍යාත්මික

අවශ්‍යතා සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙනි. එ බැවින් හික්ෂු-  
හින් ගේ හැසිරිම මහාජනය ගේ තරසරය හා උපහාරය ලැබෙන  
අයුරු පැවතීමේ උන්වහන්සේලා අදහස් කෙරෙනි. නිදුසු  
නාක් දක්වනාත් කිසියම් හික්ෂුනමක් අගෝවර ස්ථානයක  
සිවිනු දුටුවහාත් උන් වහන්සේ කිසිදු දුසිරිනෙක තොයේ-  
දුන ද විවේචනයට ලක්විය හැකි ය. එ බැවින් හික්ෂුන්  
වහන්සේ ගේ පුතුකම වන්නේ කිසියම් අතිතකර වටාපිටාවක්  
අුතොත් තම ගෞරවය රුක ගැනීම්වස් එ වැනි තැන් මග  
හැර යුම ය. කිසියම් හික්ෂුවක් තමන් ගේ ගිහි දියකයින් ගේ  
අදහස් උදහස් ගැන නැකිමක් තො කොට නිවැරදි යයි වැට  
ගෙන සේ හැසිරේද? ගිහි සඳහාවත්තු එ වන් අය ගේ දුක  
සැප සෙවීමට බැඳී තැන්තා හ. බුඩ කාලයේ දී පවා එ වැනි  
සිදු වීම පැවතී බැවි ලබාධ ප්‍රන්ව්වල සඳහන් වේ. ගිහි  
දියකයෝ අභංකාර කළහකාරී හෝ ගරු සරු තැනි හික්ෂුන්  
හට සිවුපසය ගැන ගොයා බැලීම තතර කළ හ. ගිහියනට  
අයන් ලෙඛකින කායනීයන්හි හික්ෂුන් යෙදීම දේශාරෝපනයට  
ලක්වන්නකි.

## බ්‍ර්‍යාහ්‍ර සා මිනය

බොහෝ දෙනා මෙතෙක් වටහා තො ගත් කරුණක්  
නම් බුඩ ධ්‍රීය කිසිදු තත්වයක් යටතේ වෙනස් තො වන  
සුළ බව දේ. ඇතැම් විනය රිතීන් ද එ ලෙසට ම සනාතනික  
ගණයට වැට්ව. එ නාමුන් සම්භර විනය රිතීන් වෙනස් වීමට  
භාජනය කරණුයේ අනවශ්‍ය අපහසුනාවන් ඉක්ම වීමට ය.  
ධ්‍රීය හා විනය එක සමාන තො වේ. ඇතැම් හික්ෂුන්  
වහන්සේ සම්භර සම්පූද්‍යයන් දැඩි ලෙස පවත්වා ගෙන යනි.  
එ්වා ප්‍රබල ආගමික අත්තිවාරම් ලෙස ද සලකනි. එහෙත් සෙසු  
අය එකී සම්පූද්‍යයන් තුළ කිසිදු ආගමික වටිනාකමක් හෝ  
බැඳීමක් ඇතිසේ තො සලකනි. ඒ අවස්ථාවල දී ම කපටි  
ආත්මාර්ථකාම් ඇතැම් පුද්ගලයන් පවත්තුවයේ ලක්ෂණයන්  
බාහිර වගයෙන් පෙන්වීමට තැන් කරමින් අහිංසක සඳහා  
වත්තන් ලබා සුපෙසල අවක හික්ෂුනාට සමවත සේ ගරු මුහුමන්  
ලබා ගැනීමේ යෙදී සිවිනු දක්නට ලැබේ. ආසියානු රටවල  
අුති ර්තියා ලබාධ ව්‍යවහාරයන් වැඩි ගණනක් හික්ෂුන්

වහන්සේලා හා සෙසු අය හාවතා කරනු ලැබුවද ඒවා අනිවායී ආගමික හිජ්‍යාපදයන් නො ව ජනතාව පාරම්පරිකව හාවතා කිරීමට තෝරාගත් ඒවා ය. අනික් අතට විනය ලෙසින් පිළිපැදිමට හික්ෂුන් වහන්සේ වෙත ඉදිරිපත් කර ඇති ඇතැම් ඉටියි නොහොත් ආකාරයන් පිරිසිදු බුදු සමයේ අභිජාතය හා ගාන්ත බව සත්‍ය ලෙසින් නඩත්තු කෙරේ ය.

ආගමික සම්ප්‍රදයන් හා වාරිනු ආධ්‍යාත්මික සංවර්ධනයට හිතකර පරිසරයක් මවන නමුදු සමහර විනය රිනීන් සමාජ තත්ත්වයනට සරිලන සේ සංගේධානය කළ යුතුව ඇත. එසේ නො කළ හොත් හික්ෂුන් වහන්සේට තම පීවිත කාලය තුළ මහාජනතාව හා වැඩ කිරීමේදී ගැටුව රාජියකට මූළුණ දීමට සිදුවනු නියැක ය. හික්ෂුන් වහන්සේ ම්‍රිදල් හදල් හාවතා කිරීම සමහර ගිහි ජනයා ගේ විවේචනයට ලක් වී ඇත. වත්මාන සමාජයේ ආගමික වැඩ කටයුතු ගෙන යුමටත් සමාජයේ ත්‍රියාණිලේ ව සිවිමටත් ම්‍රිදල් ගණ දෙනු නො මැතිව දුෂ්කර ය. සංසයා වහන්සේ විසින් කළ යුත්තේ ම්‍රිදලට නො බැඳුනු පොදුගලික බඩු බාහිරාදිය හෝ දේපල අතිම් අයකු විම යි. බුදු රඟන් අදහස් කළේද එය ම යි. ඇත්ත වගයෙන් ම තමන් ගේ වාසිය තකා විනය රිනි වලට සාවදා ලෙස සමහරු අර්ථ කථනය කළ හ. එවැනි අයට ආධ්‍යාත්මික සංවර්ධනය ප්‍රඛා ගැනීමට නො හැකිවිමේ විපාක විදිමට සිදුවනු නියැක ය.

එ කෙසේ වෙතත් බණ හාවනා කිරීමෙන් වින්ත විවේකය ලැබීමට පුදෙකලා ස්ථාන සෞයාගත් අය තමන් ගේ ආගමික යුතුකම් ලෙසික බාධකයන් ගෙන් තොර ව කිසිදු බරක් නො මැතිව ඉටු කිරීමට සමන් වෙති. නමුත් පළමුවෙන් ම තමන් ගේ අවශ්‍යතාවන් සපුරා ලන්නට තරම් වූ ආධාර කරුවන් දෙකාදින් ඇත් දුයේ නියැක විය යුතු ය.

සමාජයෙන් ඉවත් වි වනගත විමට අදහස් කරන හික්ෂුන් වහන්සේ සිවින කළේහි පොදු ජනතාව ගේ විවිධ ආගමික අවශ්‍යතා ඉටු කිරීමට නරම් වූ හික්ෂුන් සමාජයේ රදි ඇදේදියේ බලිය යුතු ය. එසේ නො වුවහොත් ජනතාව

පිතන්නේ ඔවුන් ගේ එදිනෙද ජීවිතයට පිහිට විය හැකි කිහිවක් බුඩ ගාසනයේ තැනි බවකි.

## හික්ෂ්‍යන් වහන්සේ ගේ මිණෝජ ලක්ෂණ

හික්ෂ්‍යන් වහන්සේ ගේ ගති ලක්ෂණ අතර සිල්වන් බව. අල්ලේජව්‍යතාව නිරහාකාර ගතිය, සරල කම, නිහතමානී බව ස්වයං විනය, ඉච්චීම, කරුණාව හා අවිශිංචක බව ද විශේෂ-යෙන් සඳහන් කළ යුතු ය.

### සිව වැදුරුම් උසස් ශික්ෂා

- 1 ප්‍රාතිමොක්ෂ සංවර ශිලය - මූලික විනය නීති මාලාව ආරක්ෂා කිරීම.
- 2 ඉන්ද්‍රිය සංවර ශිලය - ඉන්ද්‍රිය දමනයට අදාළ ශිලය.
- 3 ආජ්ව පාරිගුද්ධ ශිලය - එවන තුමෙයේ පිරිසිදු බව
- 4 ප්‍රත්‍ය සන්නිඩ්‍රින ශිලය - ජීවිතයට අවශ්‍ය දේ පරිහරණය.

මෙ සිව වැදුරුම් ශිලය පොදුවේ ශිල විශුද්ධි නම් වේ. යම් පුද්ගලයකු සපුනාට ඇතුළු වී ප්‍රවාහ්‍යාව ලබන් ම හේ සාම්බෝර නම් බවයි. ඒ තැනැන්තා දස සාම්බෝර ශික්ෂාපද යන් හා එක්තරා සරල විනය රිති මාලාවක් පැවිදි ජීවිතය සඳහා උපසම්පදව ලබනතුරු තැනහෙත් පුණු හික්ෂ්‍ය හාවය ලැබේම දක්වා රැකිය යුත්තේ ය. පුණු හික්ෂ්‍යන්වය ලැබූ හික්ෂ්‍ය නම පෙර කි සිවි වැදුරුම් ශිලය හා එහි අන්තර්ගත 227ක් තරම්වූ නීති මාලාව සමග තවත් විනය රිතින් ලෙස සලකන හැඟිරීම තුම පිළිපැදිමට බැඳී ඇත. එහි ප්‍රධාන කරුණු වන අඛුජමවයීව, අද්න්තාද්නය, මනුෂ්‍ය සාතනය හා තමන් නො ලැබූ විශිෂ්ට ආධ්‍යාත්මික තත්වයක් ඇති බව වංචාකාරීව ප්‍රකාශ කිරීම යන කාරණ සතරන් වැළැකිය යුතු ය. මෙයින් කුමක් හෝ උල්ලඩ්සනය කළහොත් එම හික්ෂ්‍යව සංස ගාසනයේ පරාජීතයකු ලෙස සලකනු ලැබේ. සංස සහාව ඒ තැනැන්තා ගේ ආගමික අධික්විසිකම් අතිෂ්ථ කරයි. සෙසු විනය නීති පිළිබඳව උල්ලඩ්සනය කිරීමක් වුවහොත් සෙසු විජාකයන්ට මුහුණ දීමට සිදු වේ. සිදු කරන ලද වරදේ

හැටියට නිවරද කිරීම විඳිමට සිදු වේ. හික්ෂුවක් විම්වස් පොරොන්ද ගෙවින් කොන්දේපි තැන. තමා පැවිදි වන්නේ තමා ගේ ම කැමැත්ත අනුවය. පවිත්‍ර ජීවිතයක් තමා කැමැති තෙක් ගත කිරීමටය. ඒ නිසා පොරොන්ද කරයකින් බැඳී මක් ඇති බැවි තො දැනෙන ගෙයින් විනාය රිනි පිළිඳිය යුතු ද තැදෑද යන විතරකයක් ගෝ කපටි කමක් තැනි ව තීරණය කළ හැකිය. ඕනෑම විවෙක ද පැවිදි ජීවිතය හැර යුමට ඔහුට නිදහස කිහිපි. ඉන්පසු ගිහියකු ලෙස ජීවන් විම තම ප්‍රහිමතය අනුව කළ හැකිය.

## දහ කුගල ත්‍රියා හා අකුගල ත්‍රියා

එ ඒ තැනැත්තා ගේ පින් පවි අනුව ජීවිතය වාසනාවන් හෝ අවාසනාවන් වේ.

යහපත් ත්‍රියාවන් සිදු කිරීමෙන් පින් සිදු වේ. පින් කිරීමෙන් සිත පිරිසිදු වේයි. සිත පරිසා තො කරන්නේ තම අයහපත් හැඟීම් විලින් එය පරි යනු ඇත. අයහපත් ත්‍රියාවලට යොමුවීමෙන් මෙනියා කරදරයට පන් වේයි. ප්‍රකාශ ත්‍රියා මගින් මනසේ ඇතිවන ලෝහ ද්වෙත මෝහ යන අකුගල ධීම් මරදනය කරයි. ලෝහයෙන් පිරුණු සිත එක්රස් කිරීමට හා සැහවීමට ද ද්වෙත සහිත ඩිජිතල් තැනැත්තා කුපිත කරවීමට ද මෝහයෙන් බැඳුනු සිත තෙනෙකු ලෝහයේ හා ද්වෙතයේ පටලුවීමට ද යොමු කරයි. අකුගල ත්‍රියා වඩා වඩා දුක් ඇති කරවන අතර පූද්ගලයාට ධීමීයේ හැසිරීමට ඇති අවසාන අඩු කරයි.

අප ගේ ජීවිතයේ ඉදිරි ගමනට ප්‍රකාශ ත්‍රියා උපකාරී වේයි. ඒවා තමන්ට මෙන් ම අන් අයටන් යහපත් ප්‍රතිලාභී දේවලට සම්බන්ධ වන අතර සිනෙහි තන්වය ද උසස් කරයි. යම් පූද්ගලයකු රස් කර ගන්නා ලද ලොකික ධිනය ගොර සනුරන්, ග. වනුර, ගින්න, රාජයන්තක වීම ආදී ත්‍රියා මගින් තැනි විය හැකි අතර පින් විජාක දීම ඔහු පසුපස සයර වසන තුරා පැමිණෙන්නේය. තව දුරටත් පින් රස් කිරීමට උනන්ද තො වුවහොත් පිත අඩු වි යා හැකිය. පින් රස් කරන පූද්ගලයා මෙලොව ද මෙන් ම පරලොව

දින් සැප විදින්නේ ය. පූජා කළීය ඔහුගේ ප්‍රබල ආධාර කාරකයෙකි. එය සැම තැනෙක දීම අවස්ථාවන් ලබා දීමේ දෙරවල් විවෘතකර දෙයි.

පින් කුමැති පුද්ගලයා තමා ව්‍යාචාත වන සැම කතිව්‍යය කින් ම ජය ලබයි. ඔහුට ව්‍යාපාරයක් කිරීමේ අදහසක් ඇතිවුවහොත් නිවැරදි කොන්ත්‍රාත් හා මිත්‍රයන් හමු වෙයි. ඔහුට ගාස්තුඥයකු විමට සිතුනොත් ගිණුන්වයක් ලැබෙන අතර ගාස්තුඥ උපදේශකවරු ද හමු වෙති. ඔහුට හාවනා වෙන් ප්‍රගතියක් ලැබීමට අදහසක් ඇතිවුවහොත් පළ පුරුදු කම්ම්වයිනාවායීවරයකු ආධ්‍යාත්මික සංවිධානයට මග පෙන් වනු ඇතේ. ඔහු දකින සිහින සියලුලක් ම ඔහුගේ පූජා කාරකයා නිසා සැබු කර ගනියි. මිනිසකුට සුර පුර ඉපදිය හැක්සේ ද පින නිසා ය. ඔහුට නිවින සාක්ෂාත් කර ගැනීමට මග පැනෙන්නේ ද පින නිසා ය. පින් ලබාගත හැකි සරු කෙන් කිපයක් ඇතේ. එහි ප්‍රිය ජනක ප්‍රතිඵල පින් කරන්නා වෙන පැන නැගි. එය සාරවත් පසකින් භාඳ අස්වැන්නක් ලබා ගන්නාක් මෙති. පින්වතෙකුට මහන්ත්ල මහානිසාස වෙන අයට වැඩියෙන් ලබා දෙන්නේ ය. සංසයා වහන්සේ, මව, පියා හා දුරි දුප්පත් අය පින් කෙන් සේ සලකනි. එවන් අය වෙනුවෙන් කළ පින්කම් විවිධ මාරුග විලින් ප්‍රකාශ වේ. එමත් ම පින පුදුම එලවන ප්‍රතිඵලයන් ඇති කරන උල්පත් බඳු ය. බුදු රජාණන් වහන්සේ දශ කුගල කරම දේශනා කර ඇත්තේ සතුව හා සාමය ලබා ගැනීමට ය. දැනුම හා අවබෝධය සංවිධානය කර ගැනීමට ය.

දැඩිය කුගල කරම මෙසේය.<sup>1</sup>

1 දානය, 2 සිලය, 3 හාවනාව 4 පිදිය යුත්තන් පිදීම 5 වතාවන් කිරීම 6 පින්දීම 7 පින් අනුමෝදන් කිරීම 8 බණ දෙසීම 9 බණ ඇසීම හා 10 අෂ්ට්‍රිය සාජ්‍ර කිරීම යි. මේ කුගල ක්‍රියා සම්පූර්ණ කිරීමෙන් උගාර්ල සංසිද්ධිය ම සිදු වෙයි. දෙප්ජයට ම අත් වන්නේ ප්‍රතිලාභයකි. දානය දෙක ප්‍රති

1. දාන පිලා ව හාවනා - පත්ති පත්තානුමෝදනා  
වෙයාවත්වා පවායාව - දේශනා පුත් දිවයිසු.

ග්‍රාහක යන දෙපසයට ම වැඩ දෙයක ය. සිල්වත් පුද්ගලයින් ඇසුරු කරන්නාවුනට ද සෙනක් සැලුමෙයි. හාවනාව සෙසු අයට ද සාමය ගෙන දී ධර්මානුකූල හැසිරීම පුරුදු ප්‍රහුණු කරයි. පිදිය පුත්තන් පිදීම සමාජයේ සම්බන්ධතාව ඇති කරයි. වනාවත් කිරීමෙන් අනුත් ගේ ජීවිත ප්‍රශ්නයේ වේ. පින්දීම මගින් පුදර්ගනය වන්නේ අනුත් ගේ ගුහ සාධනය ගැන සැලකිලිමත් වීම ය. පින් අනුමත්දන් කිරීමෙන් සෙස්-සෝ ද පිනට දැමට වඩ වඩා තැකුරු වෙති. දහම් දේශීම හා ඇසිම දේශක ග්‍රාවක යන දෙපසට ම සතුට සම්පත උද කරව යි. දෙපස ම ධර්මය සේවනයට උනන්දු වෙති. දාෂ්චිරය සෘජු කර ගැනීමෙන් ධර්මයේ මහිමය අනුතාට දැක්විය හැකි වේ. ධම්ම පදනෙහි මුදු රුද්‍යන් දේශනා කර ඇත්තේ මෙසේ ය.

යමෙකු පින්	කරනොත්
කළ පුතු තැවත	තැවතන්
ඉත් ලැබෙන	සැපතන්
පිණිස පවතී නිවන්	සුව සෙන් 118

වැවෙන දිය බිඳුවෙන් - කළය පුරවා ගතහැකි  
එ ලෙස ම තැණුනී දනා - පිනෙන් සපිරෙනි වික වික 122

## දැ අකුෂල ක්‍රියා

බොඩියින් වැළකී සිටිය යුතු ය දී බුදුරුදුන් අනුශාසනා කළ වැරදි දහයක් වෙයි. මේ ක්‍රියා ලෝහ ද්වෙශ මෝහ යන්හි මූල් බැස ඇත. එ හෙයින් අනුතාට දුක් ගෙන දැයි.

විශේෂයෙන් තමනට මේ හවයේ දී ද මතු හවයන්හි දී ද එසේ ම වෙයි. යම් පුද්ගලයෙක් කරම නායාය අවබෝධ කර ගනී ද එ විට අකුෂල කරමයන් නරක විපාක ගෙන දෙන බව වටහා ගත හැකි වෙයි. එවිට හේ නිවරද අවබෝධ යෙන් එම නපුරු ක්‍රියා කිරීමෙන් වැළකෙයි.

කායික ක්‍රියා තුනෙකි. ප්‍රාණ සාතය, (සතුන් මැරිම) අදන්තාදනය (සෞරකම) කාම මින්ල්‍යාවාරය (කාමයන්හි

වරදවා හැසිරිම) මේ ක්‍රියා ඉතින් වැළකීම පාව සිලයේ මුල් ශික්ෂාපද තුනයි.

ප්‍රාණසාතයේ විපාක වගයෙන් ඩුහු ගේ ආයුෂ තෙවී වෙයි. රෝගී වෙයි. ප්‍රියයන් ගෙන් වෙන්වීමේ ගේකය නිතර ඇති වෙයි. නිරතුරු බියෙන් ජීවත් වෙයි. සෞරකමට සිදුවන නරක විපාකය දුරි බවට පත්වීම යි. කාලකන්නී හාවය හා බලාපොරාත්තු සුන්වීම යි. එයේ ම පරපුදු ජීවිතයක් ගෙවන්නට සිදු වෙයි. කාම මියුණාවාරයේ ආදිනව වනුයේ සතුරන් ඇතිවීම නිරතුරු වෙවරයට ලක්වීම හා අභිජිත ස්වාමිදරකාදීන් ලැබීම යි. වාවසික අකුගල ක්‍රියා සතරකි. බොරුකීම, කේලාම කීම, එරුෂ වවන කීම හා හිස් වදන් බිංම යි.

මුසාවාදයේ ආදිනව ලෙස බොරු කියන්නාකුට ලැබිය හැකි නරක විපාකයන් අතර නිතර පරිභවයට හා දද්‍යා රෝපණයට ලක්වීම, අවශ්වාසය, දුගඳ මූවින් හා සිරුරෙන් පුක්තවීම ආදිය මුල් තැන ගනියි. කේලාම කීමේ විපාක නම් හේතු රහිත ව සිය මිතුරන් අතර ජනප්‍රියත්වය නැතිවීම ආදිය යි. එරුෂ වවන කීමේ විපාක නම් අනුන් ගේ පිළිකුලට හාජන වීම හා අමිහිරි කටහඩ ඇතිවීම යි. හිස් වදන් බිංම තෙනා වැළක් විය හැකි විපාකය නම් අධිග විකලත්වය හා කිසිවකු විශ්වාස තෙනා කිරීමයි. සිනින් සිදුවන තවත් අකුගල තුන් වර්ගයක් ඇත්තේ ය. 1. අහිඛාව අන්සතු දෙයට ඇඳුම කිරීම 2. ව්‍යාපාදය තෙනාධයෙන් සින් වෙනස්වීම 3. මියුණාදාශ්විය වැරදි දකීම යි. මේ ක්‍රියා තුන ලෝහ ද්වෙශ හා මේහ යන අකුගල තුනට අනුරුප වේ.

පස්වැනි ශික්ෂාපදය ප්‍රි මත් ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන්වීම මේ අකුගල කම් තුනට පමණක් තොට කය වවන යන දෙකින් සිදුවිය හැකි අකුගල් රසකට හේතු විය හැකි ය. අන්සතු දෙයට ආගා කිරීමේ අප්‍රසන්න ප්‍රතිඵලය නම් තෙහෙකු ගේ ආගාවන් තෙනා සන් සිදුම යි. අවසන් වගයෙන් මියුණාදාශ්වියේ විපාකයෙන් වත්තේ ප්‍රජා උංගතාව - දාඩි තෘත්තාව - ලාමක අදහස් දරුණු රෝග හා අපවාද ලැබීම යි.

පුද්ගලයකු නීරතුරු යෙදිය පූත්තේ යහපත් ක්‍රියාවන්හි ය. අයහපත් ක්‍රියාවන්හි යෙදීමෙන් හැකිතාක් වලකි සිටිය යුතු ය. කෙසේ වෙතත් පුද්ගලයකු යම් අකුගල කම්මියක යොදෙන් නම් එම වරද කෙලෙළේ කොතුතැකදී දැයි වටහා ගැනීම ඔහුට අවශ්‍ය වෙයි. ඉන්පසු තවත් එවැනි වරද නො කිරීමට ප්‍රයත්තායක් දුරිය යුතු ය. පසු තැවීම යනුවෙන් අදහස් කරන්නේ එය යි. ඒ මගින් පුද්ගලයකුට තම ප්‍රගතිය ආයි මාර්ගයේ ගෙන යමින් විමුක්තිය ලබාගත හැකි ය. සමාච ඉල්ලා යාවිජු කිරීමේ තේරුමක් නොමැත. යාවිජු වට පසුත් පුද්ගලයා යලි යලින් පාප ක්‍රියාවන්හි යෙදේ නම් ඔහු මිස වෙන ක්‍රමරෝක් ඔහු ගේ පවි සේදීමට ඉදිරිපත් වෙත් ද? ගොඳින් කරුණු වටහා ගැනීමෙන් ධම්‍යාකුල දිවිපෙවතක් ගෙන යුමෙන් තමා ගේ පාරිගුද්ධිය තමාට ම ඇතිකර ගත හැකි වෙයි.

පළමුව ඔහු ගේ කායුසීයේ ස්වභාවය ද, එයින් සිදුවන භාතියේ ප්‍රමාණය ද රේලුහට එම කායුසීය අයාගා බවද උගතී. ඉන්පසු එය නැවත නැවත නො කිරීමට අදිවන් කර ගනියි. එවිට සහනෙම යහපත් ක්‍රියාවන් එයට භාජන වූ අයටද වෙනත් අයටද හැකි තරම දුරට සිදු කෙරෙයි. එ මගින් තමා කළ අකුගල කම් විපාකයන් වැසි යන සේ කුගල කම් කළ හැකි ය. බුද්ධ සමයට අනුව කිසිදු වරද කරුවකු විශේෂයන් වරද වටහා ගැනීම හා සම්පත් ප්‍රයත්තායක් ඇතෙනාත් පුනරුජ්‍යාපනය හා ප්‍රතිශේෂිතය ඉක්මවා නො සිටිනු ඇත. පුද්ගලයකු ගේ පවි සේදු හැරීම අනාය ප්‍රාතිභායුෂීයක් මගින් කළ හැකි යයි විශ්වාසයක් ඇතෙනාත් එය මායාවකි. එ මෙන් ම ඒ පුද්ගලයා ගේ ආධ්‍යාත්මික සංවිධානය කිරීමට එය ආධාරයක් නො වන අතර තව දුරටත් එය බරපතල විය හැකි ය. පුද්ගලයා තව දුරටත් අවිද්‍යාවේ රදි සිටීමටත් එසේ හැසිරීමෙන් සැහීම වත් පත් වේ. රැනියා අස්ථාන ගත විශ්වාසය ඇත්ත වශයෙන් පුද්ගලයාට කරණුයේ බලවත් භාතියකි. ඒ භාතිය අතුම විට ඔහු බියට පත් කළ හැකි අකුගල කම්යේ විපාකයටත් වැඩිවිය හැකි ය.

## ශික්ෂණ පද

ශික්ෂාපදයන්හි පිහිටිමෙන් කෙනෙකු තම වරිත ගක්තිය වගා කර ගැනීම මෙන් ම ඇසුරු කරන්නනට ඉමහත් සේවා වක් ද ඉටු කරන්නේ ය.

එනෑම රටෙක හෝ සමාජයක අර්ථවත් කෙරෙන නීති මාලාවක් නිඩි. එම ව්‍යවස්ථාමාලාව බොහෝ විට සමාජයේ අභිරුවිය හා රටේ ව්‍යවස්ථා මාලාව හා සම්බන්ධ කර ඇත. කිසියම් ක්‍රියාවක් නිවැරදි ලෙස සලකනු ලබන්නේ යම්තාක් දුරට එය නීතිය බිඳ නො ගෙලමින් පොදු හෝ පුද්ගලික හැඳුම්වලට පටහැනි නො වෙතෙන් පමණි.

මිනිසා විසින් තැනුනු නීති මාලාව නැවත සූළු ය. අවස්ථාවන්ට සරිලන සේ විවින් විට සංගේධනය වේ. සමාජයට වැදගත් වන නමුදු මිනිසා තැනු එවැනි සම්මතයන් සාම්ඛ්‍යය මාලාව හැකි ශිලය පිළිබඳ මූල ධීමිය නට විශ්වසනිය මග පෙන්වීමක් දිය නො හැකි ය. වෙනස් කම් අනින් බලන විට බොඩ ශිලය මිනිසා ගේ නීතේ හැරියට නිර්මිත එකක් නො වේ. කල්යාමේ දී මානව නීති පද්ධතින් බවට පත්වන සූළු ගෞත්‍රික ආචාර ධීමි මාලාවක් ද නො වේ. එය පදනම් වී ඇත්තේ සාම්ඛ්‍යය නීතියක් වූ හේතු එල ත්‍යාය මත ය. එය භාදු හෝ නොඟාද ක්‍රියා ලෙස සලකන්නේ මේ ක්‍රියාවන් ගේ විපාකය තමන්වත් අනුත්වත් බල පවත්වන ආකාරය අනුව යි.

යම කිසි ක්‍රියාවක් එම ක්‍රියාව කරන්නාට ප්‍රතිලාභයක් උපයා දුන්නේ වී තමුන් එය යහපත් ක්‍රියාවක් සේ සැලකිය නො හැක්කේ එම ක්‍රියාවෙන් වෙනත් අයකුට ගාරීරික හෝ මානසික වෙදනාවක් ඇති වුවහොත් ය. බොඩ ශිලය පොදු වූ එහෙත් බැරුරුම් ප්‍රශ්නයක් මතු කරයි. කිසියම් ක්‍රියාවක් යහපත් ද? අයහපත් ද? යනුවෙන් අප නිශ්චය කරන්නේ කෙසේ ද? බුද්ධ සමයට අනුව එය සරල ප්‍රශ්නයකි. කිසියම් ක්‍රියාවක ගති ස්වභාවය රඳා පවත්නේ එම ක්‍රියාව හට ගැනීමට හේතු වූ සිතුවිලි මත ය. පුද්ගලයකු කිසියම් ක්‍රියාවක් කරන්නේ ආත්මාරාලකාමීකාය ද්වේෂය හා මෝහය

නිසා ද? එසේ නම් ඔහු ගේ ක්‍රියාව පාපකාරී එකක් වන්නේ ය. එසේ ම යම් ක්‍රියාවක් කරන ලද්දේදී දායාව මෙමත්‍ය ප්‍රජාව හේතුකොට වෙයි ද එ විට ඔහු ගේ ක්‍රියාව අඟ සම්පූර්ණ කුගල ක්‍රියාවක් වන්නේ ය. ලෝහය ද්වේෂය හා මෝහය හඳුන් වන්නේ අකුගල මූල ලෙසිනි. දායාව, මෙමත්‍ය හා ප්‍රජාව යනු කුගල මූලයෝ තිදෙනෙකි. මූල යන වචනයෙන් අදහස් කරන්නේ එම ක්‍රියාව හට ගැනීමට හේතු වූ වේතනාව ය. එම නිසා පුද්ගලයකු තම ක්‍රියාවන් ගේ ස්වභාවය හැඟීමට හෝ වෙනස් ආකාරයක් පෙන්වීමට කොතරම් තැන් කළත් එම ක්‍රියාවට තුපියුන් වෙනතා හෙවත් සිතුවිලි පරිණා කිරීමෙන් සත්‍යය සොයා ගත හැකි ය. මහය අප ගේ කථාවේ හා නිසාවේ ප්‍රහවස්ථානය වන්නේ ය.

බුද්‍ය සමය අනුව පුද්ගලයකු ගේ ප්‍රථම යුතුකම තැතැනාත් වගකීම වන්නේ තමන් විසින් තම අකුසල් සිත ලෝහය ද්වේෂය හා මෝහයෙන් ඉවත්කර පිරිසිදු කර ගැනීම ය. එසේ කිරීමට ගේතුව කිසියම් දෙවියකුට ඇති බිය හෝ ප්‍රසාදය ලබා ගැනීම නො ටේ. එ වැනි දෙයක් සඳහා නම් ඉන් පෙනෙන්නේ පුද්ගලයා ප්‍රජාවන්තයකු නො වන බව ය. කුඩා දරුවකු දහකාර කමට බිය වන්නා සේ හෙතෙම ක්‍රියාකර ඇත්තේ ද බිය නිසා ය. ගොඩයකු ක්‍රියා කළ යුත්තේ අවබෝධය හා ප්‍රජාව අනුව යි. ඔහු කුගල ක්‍රියාවල යෙදෙන්නේ එසේ කිරීමෙන් ඔහු ගේ ගිලයේ සවිය වූතාය වේ ආධ්‍යාත්මික ප්‍රගතියට පදනම වැට් වූම්ක්තියට යොමුවන බව වැට්හීම නිසා ය.

එයට අමතරව කළී නිසාම ය ක්‍රියාත්මක වීමට අනුව ම සැපන හෝ විපත තමා විසින් ම නිම්මාණය කර ගන්නක් බැවි ද වටහා ගනිදි. තම ජීවිතයේ සිදුවන කරදර හා ගැටුව අවමය කර ගැනීමට ද අකුසලින් වැළකීමට ද ප්‍රයත්න දැරිය යුතු ය. ඔහු යහපත් ක්‍රියාවන්හි නිරත වන්නේ එ මගින් සමගිය හා සතුව ලැබෙන බව දන්නා නිසා ය. සැම කෙනෙකු ම ජීවිතයේ සතුව සොයන නිසාත් තමාට ද සතුව සඳහා අවශ්‍ය තත්ත්‍යන් සපයා ගැනීමට හැකි නිසාත් යහපත් දේ කිරීමටන් අයහපත් දෙයින් වැළකීමටන් ඔහුව ඕනෑ

තරම හේතු ඇත. තවද අකුසල මූලයන් මූලිනුප්පටා දැමීමෙන් සියලු සමාජ විරෝධී ක්‍රියාවන් ගේ ප්‍රහාරය නැති වේ. එය සමාජයේ සිටින සෙසු අයට මහත් ප්‍රතිලාභයකි.

## ප්‍රච්ච ශ්‍රීලංකා

හින් බොඳු සියලු විනය පන්සිල් පදනම් ගැබේ වී ඇති අතර එය අංග දෙකක් සේ සැලකේ. පළමුවැනි ව එය මිනිසුනට ශිෂ්ට සම්පන්න ලෙස සමාජයක් වශයෙන් අනෙකුතා භා ගරුණුවය ඇතිව ජීවන්වීමට උදව් වෙයි. දෙවනුව විමුක්තිය සඳහා ඇති ආධ්‍යාත්මික මාර්ගයේ ආරම්භක ස්ථානය වෙයි. මිනිසුන් මත දෙව නියමයන් පැන වූ ආභ්‍යන්තර මෙන් නොව ශික්ෂාපද මිනිසුන් පිළිපදින්නේ ස්වේච්ඡනුගතව තම තමන් විසිනි. විශේෂයෙන් මතම සිත කය වවනය හික්මතීමේ පුදුණු මාර්ගයක් ලෙස එහි එලදි බව අවබෝධ කර ගැනීම නිසා ය. දඩුවමට ඇති බිජා වඩා අවබෝධය නිසා ම ශික්ෂාපද අනුගමනය කෙරෙනි. යහපත් බොඳු විසින් දිනපතා පන්සිල් සමාදත් වනු ලැබේ.

- 1 මම සතුන් මැරිමෙන් වැළකීමේ සිල්පය රකිති.
- 2 මම කුදාන් දෙය ගැනීමෙන් „ „ „
- 3 මම කාමයෙහි වරදවා හැසිරීමෙන් „ „ „
- 4 මම මූසාවාදයෙන් „ „ „
- 5 මම මත් ඉවා හැවිතයෙන් „ „ „

පන්සිල් පද ප්‍රාදු වැළකීමේ නියමයන් ලෙස අවබෝධ කර ගැනීමට අමතර ව බොඳු මතක තබාගතයුතු කාරණය නම් පන්සිල් රකින අතර එහි ගුණාත්මක පක්ෂය ද දියුණු කළ යුතු බව යි. පන්සිල් විලින් නො කළ යුතු ක්‍රියා පහකින් වැළකීම දක්ව යි. එසේ ම සන්නානයේ වගාකරගත යුතු ගති පැවතුම් පෙන්වුම් කරයි. එනම් මෙත්තිය, පරිත්‍යාගය, සංයිදිම සත්‍යවාදී බව භා ඇනාන්විත බව යි.

පළමු ශික්ෂාපදය වූ ප්‍රාණ සාතය නො කිරීම පිළිපදින කල්හි හෙතෙම තෙකුඩය පාලනය කොට මෙත්තිය වගා කෙරෙයි. දෙවනි ශික්ෂාපදයෙන් ලෝහය පාලනය කොට

පරිත්‍යාගය හෝ නො බැඳීම උගන්වයි. තෙවෙනි සිස්‍යාපද යෙන් සරාගි භැඳූම් පාලනය කරමින් සංභිදියාව දන්වයි. සිවවුනි ශික්ෂාපදයෙන් මූසාචාදයෙන් වැළකෙමින් සත්‍ය-චාදින්වය ඇති කරයි. පස්වුනි ශික්ෂාපදය පිළිපදිමින් අයෝග්‍ය මානසික අව්‍යුහයේම්වලින් වැළකි ප්‍රතිච්‍රියා සිහියෙන් යුත්තෙවයි. ඒ නිසා යම් පුද්ගලයෙක් ඒ පස්වුදුරම් කුළු ධම්යන් අවබෝධ කෙරේද? පන්සිල් පිළිපැදිම තිසා කිසි මුද්‍රාගෘහකු ඉටන්වන පුළු බව, ස්වයා විවේචනය නැහැ බැඳු කියන නාස්තික වාදියකු නොවන බව වටහා ගනු ලබන අතර අස්ථ්‍යර්ථයේ පොරුෂයකින් හෙති අනුන් වෙත ආදරය කරුණුව ආදි යහපත් ගතිග්‍රෑහ ඇති සත් පුරුෂ දිවියක් ගත කරන්නාකු වන්නේ ය.

ශික්ෂාපද බුදු සමයේ මූලික පුහුණුවේම් ය. එහි පරමාර්ථය සිත කය හා ව්‍යවහාර මගින් ප්‍රකාශ විය භැඳි රෙඛ පරළ ආගා මූලිනුප්‍රවා දැමීම යි. එය සිත දියුණු කිරීමට අදහස් කරන තැනැත්තන්ට අත්‍යවශ්‍ය වූවකි. ශික්ෂාපද මූලික හිස්මීම් නාස්තිකයක් නොමැති වීමෙන් හාවනා කිරීමට ඇති භැඳියාව සාවදා ආත්මාර්ථකාම් අරමුණු කරා යොමුවීමට ද ඉඩ තිබේ.

## අවසිල් පද

බොඩ රටවල බැහිමතුන් පුරුදුව ඇත්තේ පුන් පොහේ දිනවල හා සෙසු පොලොය දින වැනි විශේෂ දිනවල අවසිල් සමාදන් වීමට ය. බැදුහැවත්ත උදුසනින් විභාර ආරාම වෙත පැමිණ සිල් සමාදන් වී මුළු ද්‍රවය ම එහි ගත කරති. අවසිල් සමාදන් වීමෙන් ඔවුන් ගේ එමෙනාද ජීවිතයේ ඉදිරිපත්වන හොතික හා වින්දන ඉල්ලුම් වලින් වෙන් වී සිටිය භැඳි වේ. අවසිල් සමාදන්වීමේ පරමාර්ථය නම් විවේකය සන්සුන් බව වඩා ගනීමින් සිත පුහුණු කරමින් තමා ගේ ආධ්‍යාත්මික වධිනය ලබා ගැනීම යි. සිල් සමාදන් වන කාලය තුළ දී බණ පොන් කියවීමෙන් ධම්ය ගුවණය කිරීමෙන් හාවනාවේ යොදීමෙන් ආරාමයේ ආගමික වැඩ්ව සහාය වෙමින් කල් ගෙවති. පසුද උදුසන අවසිල් මිදි පන්සිල් ගැනීමෙන් පසු ඔවුන් ගේ සාමාන්‍ය ජීවිතය ඇරකීම වස් ගේ දෙර බලා

ආපසු එති. අටසිල් සමාදන් විමෙන් අදහස් කරන්නේ මෙවන් වැළකීම් ය. 1 සතුන් මැටිම 2 සොරකම 3 කාමයේ වරදවා හැඳිරීම 4 මූසාචාදය 5 මත්පැනා 6 හිර අවරට හැඳි මෙන් පසු ආහාර ගැනීම 7 නැවුම් ගැයුම් වැයුම් අයෝගා දරුණන මල්දම සුවද විලුවින් ආලේප ඇ අලාකාර විවිත ඇ පරිගර කාය 8 උස සුව පහසු අපුන්හි හිඳිම ආදිය යි.

අනුමැති අයට මේ ශිජාපද වලින් අනුමැති ශිජාපදයක වැදගත්කම අවබෝධ කර ගැනීම දුෂ්චර වි ඇති බැවි පෙන්. ඔවුන් සිතන්නේ බොඩියින් නැවුම් ගැයුම් වැයුම් සිනමාව, සුවදවිලුවින් විසිනුරු ආහරණ ආදි සුව පහසු ඇ කෙරෙහි විරුද්ධ බවකි. සැම ගිහියකු ම එවැනි ඇ කෙරෙන් වෙන්විය යුතු යයි කිසිදු තීතියක් බුදු සමයේ කො තැනාක වන් සඳහන් වි තොමූන. එවන් දෙධින් වැළකීම තෝරාගනු ලබන්නේ සැදුහැවන් බොඩියන් අටසිල් සමාදන් වන තකටි කාලයේදී ස්වයං ඩික්මිමේ මාර්ගයක් ලෙස ය. එයට ප්‍රධාන හේතුව රීතියා සංග්‍රහයන් ගෙන් විවිත කරණයෙන් ඉඩත්වීම නිසා ඉන්දියයන් ඉතා කෙටි කාලයකට තීයාසල කිරීමටන් ඒ අනුව සිත ඉන්දියනට වහල් නො වී ප්‍රහුණු කර ගැනීමටන් හැකිවීම ය. ආදර සංග්‍රහයන් සිතෙහි අනුරතිය වඩායි. එ මෙහින් ඇතිවන වින්තෙවිග පුද්ගලයා ගෙ ආධ්‍යාත්මික සංවිධානයට බාධා පමුණුවයි. එවන් සංග්‍රහාදියෙන් යම් කිසි අවස්ථාවල වැළකී සිටීමට තන් කිරීමෙන් තම දුරවලතා ජයගැනීමන් තමා පාලනය කර ගැනීම පුළුල් ලෙසින් ප්‍රහුණු වීමත් නියා ප්‍රගතියක් ඇති වේ. බොඩියෝ ප්‍රිති සම්භාෂණ ප්‍රතිශේප නො කරති. පන්සිල් හෝ අටසිල් සමාදන්වීම අවංක සිතින් කරන්නේ එම එය නිශ්චිත ප්‍රකාශ ත්‍රියාවකි. එයින් මහන් වූ ප්‍රතිලාභයක් මේ තලාව හා පර්ලාව සඳහා ගෙන දෙයි. එබැවින් සැම පුද්ගලයකු ම හැකි සැම අවස්ථා වක ම අවබෝධයෙන් යුතුව සිල් සමාදන්වීමට තමනට හැකි තරම් උත්සාහ ගත යුතු ය.

## ගමෙත්තිය

අද ලෝකයේ අඩුවෙන් ඇත්තේ මෙමත්‍ය හා ගොඳීන ය.

අද ලොව සිනෑ තරම හොතික සැප සම්පත් ඇත්තේ ය. උසස් විද්‍යාර්ථීග්‍ර ද දිප්තිමත් ලෝකයේ ද, වතුර කැලීකයේ ද, සුප්පිඩ දරුණුනිකයේ ද, විශාරද මනෝ විද්‍යාඥයේ ද විවිධ විෂය පිළිබඳ තීර ප්‍රාප්ත විද්‍යාඥයේ ද, විවිධ ආගමික උප දේශකවරු ද, ප්‍රතිභා සම්පත්නා කවියේ ද, විෂයග්‍රාහී ලෝක නායකයේ ද, එමට ඇත්තා හ. මේ සියලු ප්‍රඛ්‍ය විද්‍යාර්ථීන් කොපමණ ඇත්ත් ලෝකයේ සාමයක් හෝ සුරක්ෂිත බවක් ජේනතෙක් මානායේ නැත. කො තුනෙක හෝ කිසියම අඩුවක් ඇති බවක් ඉපුරා ම පෙනෙන්නට තිබේ. ඒ අඩුව නම් ඉතාමත් ම අවශ්‍ය මෙමත්‍ය හා ගොඳී හිත මානව වර්ගයා තුළ නැති කළයේ. හොතික සැප සම්පත් හෙවත් වාසිය කිසි දක සඳහනික සාමය හා සැපත නො ගැනෙයි.

සාමය අනුත් වෙතටත් ලෝකයටත් ගෙන ඒමට පෙර පළමුව තමා තුළ ප්‍රතිශ්‍යාපනය කරගත යුතු ය. සාමය ලබා ගැනීමේ නො වර්දින මාර්ගය වන්නේ සාමයික ගාන්ත්වරයන් ගේ අවවාදනුජාසනා අනුගමනය කිරීම යි. මෙමත්‍ය ප්‍රග්‍රහණ කිරීමට අවශ්‍ය නම් කෙනෙකු පළමුව කළ යුත්තේ අහිංසා මූල ධ්‍රීය හඳුනු විගාකර ගැනීම යි. ආත්මානී කාමික්‍යය යටපත් කිරීම යි. අනුත්ව ද නියම මග පෙන්වීම යි. කායික සටහින් වැළකීම යි. මක් නිසාදයත්? මිනිසා ගේ කෘෂි ගති පවතින්නේ ඔහු ගේ ගැරියේ නොව මනසේ ය. නාපුරට විරුධ්‍ය යෙදිය හැකි ප්‍රබිල ආයුධය පලි ගැනීම නොව අවිහිංසාව යි. පැලිගැනීමෙන් කෘෂි කම විදාහා දක්වෙයි. මෙමත්‍ය ප්‍රග්‍රහණ කිරීම සඳහා ආත්මානීකාමික්‍යය අඩුකර ගත යුතු ය. ආදරය යන්තෙන් පෙනී යන්නේ තමා ගේ අභිමතාන්‍යයන් ඉෂ්ටකර ගැනීමට ඇති ආසාවයි. නැත්හොත් මමන්යයට ඇති කැමැත්තයි. ස්වාම්ප්‍රාජ්‍යයන්ට දක්වන ආදරය නියම ආදර හැඟීමෙන් නුපන් හැඟීම් නොව තමා කෙරෙහි වූ ආලය නිසා කෙරෙන්නකි. දෙමාපියේ තම දරුවනට ආදරය කෙරෙනි. එය දරුවන් කෙරෙහි වූ ආදරයක් නිසා ඇති වූවක් නොව තමන් ගේ කම නිසා උපත් සෙනෙහසකි. දෙවියන්ට දක්වන ආදරය දෙවියන් කෙරෙහි පවත්නා හක්ති යෙන් පැන නැගුනක් නො වේ. මමන්ය පදනම් මකාව ජනින වූවකි. කිසිවකු කෙරෙහි ඇති ආලය ආලය නිසා ඇති

ව්‍යවක් තොට තමා ගේ ජීවිතයට ඇති ආලය නිසා ආලය කිරීමකි. මිනිසා සැබු සාමය හා ගැලවීම පවත්වා ගැනීමට නම් ආත්මාභී කාමිකියෙන් තොර ආදරය පැවැත්වීම කෙසේ පූහුණුවිය යුතු ද?

සියදිවි නසා ගැනීමේදී තමන් ගේ ගරීරය නැසන පරිදි ආත්මාරාථකාමය නිසා ආධ්‍යාත්මික ප්‍රගතිය බිඳ වැට් තෙළ අධික වෙයි. බුදු සමයේ දැක්වෙන මෙත්තිය විත්තවේයක් හෝ මමායනයක් තො වේ. මෙත්තිය වනාහි පිරිසිදු මනස කින් එහා මෙටරය රේෂ්පීව, කෘෂරභය, පසම්බුරු බව පළිගැනීමේ අදහස දුරුවීමෙන් පසු ඇත්තිවන ප්‍රසන්න බව සේ සැලකිය හැකි ය. බුදු රජාණන් වහන්සේ වදරා ඇති පරිදි මෙත්තිය මනස පවිත්‍ර තබා ගැනීමේ හා මනෝදුමිත වාතාවර ණය පවිත්‍ර කිරීමේ මහත්ලදයි ක්‍රමයකි. මිනිසා ඔවුනෙවුන් ප්‍රිය කරන්නා වූ ආවෙශයන් රසක් හැඳින්වීමට ආදරය හෝ ආලය යන පදය හාවිනා කෙරේ. එක් සන්වයකු අතර ඇති විය හැකි මෙම මෙත්තිවය පිළිබඳ යෙකල්පය පහත වැට් ඇත්තේය. උඩිගිනකත්වය තමැති තිරිසන් කාමාභාව අගය කිරීම නිසා ය.

බුදු සමයට අනුව එ වැනි විත්ත වේග රසක් ඇත්තේ : . ඒ සියලුල ආදරය හෝ ආලය නමුති පෙළාදු නමින් හැඳින් වේ. පළමුව ආත්මාරාථකාමී ආදරය හා ආත්මාරාථකාමයෙන් තොර ආදරය ගැන පිතමු. යමෙකු තමා ව තාප්තිමත් විය හැකි පරිදි යමක් ලබා ගන්නේ ද සිය තොටස් කරුවකු ගේ හැඟීම් හා අවශ්‍යතා ගැන තැකීමක් තො කරන්නේ ද? එය ආත්මාරාථකාමී ආදරය යි. එහි තවත් ලක්ෂණයක් තම් රේෂ්පීව යි. ආත්මාරාථකාමී තොවන ආදරය පිළිබිඳු වන්නේ කිසියම් ප්‍රදේශලයකු මුළුමනින් ම වෙනත් අයකු ගේ යහපත සඳහා කුපවන විට ය. දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් එවැනි ආදරයක් දක්විය හැකි ය. සාමාන්‍යයෙන් මිනිසුන් ඔවුනෙවුන් අතර සම්බන්ධනා පැවැත්වීමේදී ආත්මලාභී හා ආත්මලාභී තො වන ආදරය මිශ්‍රිතව ආදරය කරනු දක්විය හැකි වේ. මිනිසුනක් වශයෙන් දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් මහත් පරිත්‍යාගයක් කරන අතර සාමාන්‍යයෙන් ඔවුනු එය ප්‍රත්‍යුජපාර බලාපොරොත්තු වෙති. තවත් විධියක

ආදරයක් ඉහත දැක් වූ සෙනෙහසට තරමක් සමාන වේ. එනම් මිතුයන් අතර පවතින සෞඛ්‍යරු ජ්‍යේමය යි. එය ද ආත්මලාභී එකක් සේ යැලකීමට සිදු වේ. මක්නිසාදයක්? එය ද කිහිප දෙනෙකුට පමණක් සීමාවන අතර වෙනත් අය එයට ග්‍රහණය නො වීම යි.

තවත් විධියක ලිංගික ජ්‍යේමයක් ද දක්ක හැකි ය. එහි දී ජ්‍යේමය පෙන්වන්නේ ගාරිරික ආකර්ෂණය නිසා ය. ඒ වර්ගයේ ලදීයාව අද බහුල ලෙස සුරා ගැනීම නාවින සම්භාෂණ හා ප්‍රසාගයන් මගින් සිදු වේ. රීතියා ප්‍රසාග කො තරම් දුරට විහිදි නිබැදයන්? සරල බාල වයස් කාරයන් පවා සරාගි හැඟීම් වලින් පටන් ගෙන අතිගය සංකීර්ණ වැඩිහිටි සම්බන්ධතා දක්වා ඒ හැඟීම් පවත්වා ගෙන යනු දක්නට ඇති. කිසිදු වෙනස්කමක් නැති ආලය තොහොත් මෙමත් ආලය පිළිබඳ පරිමාණයේ ඉහළ තලයක පවතී. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි ඒ නිදහස් ආලය සියලුල වැළඳ ගන් ප්‍රබල ග්‍රණයකි. නිදුෂ්‍යනාක් වශයෙන් බුදු රජාණන් වහන්සේ උන් වහන්සේ ගේ රාජධානිය, පථුල හා යැප සම්පත් හැරදු ගියේ මිනිස් වර්ගයා ගේ සංසාර දැක නැති කොට ඔවුන් මුදවා ගැනීමේ මාර්ගය තුළයාගත හැකි වන සේ ප්‍රයත්න දැරීමට ය.

සම්බොධිප්‍රාප්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා උන් වහන්සේට අනන්ත ජීවිත කාලයක් පරිග්‍රම දැරීමට සිදුවිය. බුඩ්‍යන්ට තේරුණු තැනැත්තේකුට මිස සාමාන්‍ය පුද්ගලයකුට එ වන් පරිග්‍රමයක දී අගෙඩයීය නො වී සිටිය නො හැකි ය. එ බැවින් උන් වහන්සේ සුගත නම් වන්නේ බුදුරජාණන් වහන්සේ අපරිමිත දායාව මිනිස්නට පමණක් නො ව සියලු සත්වයන් කොරහි පැතුරු බැවිනි. එය ආත්මලාභී වුවක් නො විය. නිදහස් ආලය බලාපොරොත්තු පුන් වීමෙන් හෝ ඉවිතා හඳුනුයෙන් කිසි දිනෙක අවසන් නො වන්නකි. මක්නිසාදයන්? එය ලාභයක් අපේක්ෂා නො කරන්නක් බැවිනි. එය වැඩි සතුවක් යැනාසීමක් උපද්‍රවන ආලයකි.

මෙ වැනි ආලය වගා කරන්නා සාහුකම්පික ප්‍රිතිය දැඩ්ස්ජාව ද වගා කරයි. ගේ නිවතට පත් වෙයි. සූජ්‍ය පියදස්සි හිමියන් ගේ “මුදු රදුන් ගේ පැරණි මාවත” නැමැති ගුන්පරයේ මෙයේ දක්වා ඇත. “‘ආලය ක්‍රියාකාරී බලවේගයකි. ආදරය කරන්නා ගේ සැම ක්‍රියාවක් ම සිදු වන්නේ නිර්මල මනාසකින්, ආධාරය, උපකාරය, ප්‍රෙබ්ඩය ඇතිකර අනායා ගේ මාරගය පහසු වූ ද මාදු වූ ද දුක ජයග්‍රහණය සඳහා සකස් කර දෙන්නා වූ ද උසස් තම සුවය දිනාගත හැකි වූ ද එකක් කරනු සඳහා ය.” දායාව නොහොත් ආලය සංවර්ධනය කිරීම වෙටරයේ හානිකර බව මෙනෙහි කිරීම තුළින් සිදු වෙයි. එමත් ම එය අවෙටරයේ වාසිය ගැන සිනිමෙකි.

ඇත්ත වශයෙන් කියතොත් වෙටර කළපුනු කිසිවකු නැත. වෙටරය තම අභ්‍යන්තර හැඟීම් මගකි. එය වැඩි වැඩියෙන් අදුර දන්වයි. නිරවද්‍ය අවෙටරයට අකුල් හෙලයි. වෙටරය අවහිර කරන්ම ආලය මතු වෙයි. වෙටරය හේදය උදාකරයි. ආලය සාමය උදාකරයි. වෙටරය උද්සේෂ්‍ය ණය මතු කරයි. ආලය සන්සුන් බව ඇති කරයි. නිසල බව ඇති කරයි. තෙළාධිය හේද කරයි. ආලය එකමුතු කරයි. වෙටරය දැඩිවෙයි. ආලය මොලොක් වෙයි. වෙටරය බාධා කරයි. ආලය ආධාර කරයි. මේ අයුරු නිවැරදි අයය කිරීමකින් යුත් අධ්‍යාපනයකින් වෙටරයේ හානිකර ප්‍රති විපාක ද ආලයේ ප්‍රතිලාභකර විපාක ද දැන ආදරය වැඩිය යුතු ය.

කරණීය මෙන්ත සුතුයේදී මුදු රදුන් පැහැදිලි කර ඇත්තේ මුදු සමයේ ආදරයට හිමි ස්වභාව මේ පරිද්දෙනි.

“යම් සේ මවක් තම එක ම පුතු තම දිවි නොතකා රකි ද, එ සේ ම සියලු සකසයන් කෙරෙහි අපරිමිත දායාවක් ද ඔහු තුළ වගා කළ සුතු ය. ඔහු ගේ අපරිමිත දායාව සකල ලෝකය තුළ ඉහළ පහල හා හරහා බාධා විරහිතව ද්වෙනු රහිත ව අවිරුධ ව පැනිර සිටිනු ඇත.”

## නියම පරිත්‍යාගය

ප්‍රතිපකාර වශයෙන් කිසිවක් අපේක්ෂා නො කරමින් ස්වාධීන ලෙස පරිත්‍යාගයිලිව අනුත්‍ය දෙන දෙය සැබෑ දනයකි.

සැබෑ දනයේ හරය නම් දෙන දෙය වෙනුවෙන් ආපසු යමක් අපේක්ෂා නො කර දීම ය. කිසියම් පුද්ගලයකු ත්‍යාග වශයෙන් දෙන දෙයින් ප්‍රතිචාර වශයෙන් කිසියම් ප්‍රතිලාභ යක් ඇතිවෙති යි අපේක්ෂා කරන්නේ නම් ඔහු විසින් දෙන ලද්දේ දනයක් නොව භාෂ්ච පුවමාරුවකි. ත්‍යාගයිලි තැනැත්තා අනුත්‍ය තමාට කිසිසේත් ජාය ගැනී නො වැඩී. නැත හොත් ත්‍යාග මගින් යමෙකු පාලනය කිරීමක් අදහස් නො කරයි. කුමක්නිසායුහෝ? බොමග් අය අකෘතඡ් නො වන අතර අමතක කරන්නන් විය හැකි බැවිනි. සත්‍ය වූ දනමය ත්‍යාව පුණුස ත්‍යාවකි. එයට බැඳීම ඇමිනි නැත. දෙන්නා භා ලබන්නා ද ස්වාධීන වෙති. සැම ආගමක් ම දනය මහන් ගේ අඟය යි. යැමිමට තරම් ධනය ඇත්තේ අනුත්‍යානු ගැන ද සිනිය යුත්තා භ. තම ත්‍යාගයිලි භාවය සුදුසු අය වෙත යොමුවිය යුතු ය. දත් දෙන්නන් අතර සිටින සමහරුන් දත් දෙන්නේ තම සමය, වර්ගය වෙත හරවා ගැනීමට ය. එවන් ක්‍රියාවල යටි අදහස තම ආගමට හරවා ගැනීම බැවින් එය සැබෑ දනය ලෙස නම් කළ නො හැකිය. එය නම් අල්ලසකි.

දනය පිළිබඳ බොඩ් මතයනම් දනය තමැනි ත්‍යාවෙන් ආධ්‍යාත්මික ප්‍රගතියට බාධක යුතු පොද්ගලික ලෝහය ඇති කරන අධිනකර වේතනාවන් අඩු කිරීම යි. ආධ්‍යාත්මික ප්‍රගතිය වෙත ගමන් කරන්නා ආත්ම ලාභය අඩු කර ගත යුතු අතර වැඩි වැඩියෙන් පින් රස් කිරීමේ ගක්තිමත් අධිෂ්ථානය විශ්‍යා කළ යුතු ය. ඔහු ගේ දේපල භා ඇති වූ බලවන් බැඳීම ලිභා දැමීය යුතු ය. ඔහු අධිෂ්ථාන සහගත නො වූවහොත් ලෝහයට වහලකු විය හැකි ය. තමාට අයන් භා තිබෙන දී අනුත්‍ය ගේ සනුව භා ප්‍රතිලාභය සඳහා තෝරා ගත යුතු ය. දීමේ ද යම්කිසි පුද්ගලයකු විසින් කරනු ලබන ක්‍රියා ගාරිරික වීම ප්‍රමාණවත් නො වේ. තම සිත ද ඒ සඳහා

යොද ගත යුතු ය. සැම ක්‍රියාවකින් ම සොම්නස ලැබේය යුතු ය. ත්‍යාගයක් හා සාමාන්‍ය දීමනාවක් හා ද්‍රාය අනර විශේෂනවයක් දක්විය හැකි ය.

යම් කිසිවකුට ආධාර අවශ්‍ය බැවි වැට්පූණු කල්හි ආධාර කිරීමට හැකි තත්ත්වයක තමා සිටින නියාත් තම දායාව හා කරුණාව හේතු කොට ගෙන එම පුද්ගලයාට උදිවිවක් කිරීම එකකි. එහෙත් නියම ද්‍රාය දීමක දී යමෙකු යමක් දෙන්නේ පින් තකා ද්‍රාය ප්‍රගුණ කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ය. තම ත්‍යාගයාව හා ආත්මාරාක්ෂණීය කම අඩුකර ගැනීමට ය. ද්‍රාය බොධියන් පුරුදු කළ යුතු වැදගත් අංශයක් බවත් ව්‍යුදු රුද්‍යන් පෙර උපන් ජාතිවල දී බුඩත්වය පතා පෙරුම් පුරද්දී පළමු පාරමිතාව වූයේ ද්‍රාය බවත් ද්‍රායගත යුතු ය. පුද්ගලයකු ද්‍රාය මානාදිය සිදු කෙළේ ත්‍රිවිධ රත්නයේ ප්‍රබල ගති ලක්ෂණ හා පුණු මහිමය අඟය කිරීමක් ලෙස ය. පුද්ගලය කුට දිය හැකි බොහෝ දේවල් ඇත්තේ ය. ඔහුට හොතික දේවල් දිය හැකි ය. කුස ගිනි ඇත්තන්ට ආහාර ද දුගියනට මිල මූදල් හා අද්‍රුම් පැළඳුම් ද දිය හැකි ය. ඔහු සතු දැනුම ද දක්ෂතාව ද කාලය, ප්‍රමය හෝ ප්‍රයත්නය වැනි දේ ද අනුත් ගේ දියුණුව සාර්ථක කිරීම සඳහා යොදාවිය හැකි වේ.

කරදරයට පත් මිතුරන් සඳහා සානුකම්පික අවධානය යහපත් මාරුග දේශකන්වය යොමු කළ හැකි වේ. සෙසු පණ ඇති සතුන් මරා දැමීමෙන් වැළකී සිටිය හැකි ය. එ මගින් කිහිදු පිළිසරණක් නැති සතුනට ජීවිත ද්‍රාය දී මරණයෙන් ගෙවාගත හැකි ය. තම රුධිරය, අස්, වකුගත් ආදී ගාරීරික කොටස් දීමෙන් අනුත් සුවපත් කළ හැකි ය. මෙවත් ද්‍රායමය පුණු කම්ය ප්‍රගුණ කරන ඇතුම් අය අනුත් කෙරෙහි උපන් කරුණාව හා සැලකිල්ල නියා තම ජීවිතය පවා කුප කිරීමට සුදුනම් වෙති. පෙර උපන් ජාති වල දී බේදිසන්වයන් තම සිරුරේ කොටස් අනුත් ගේ යහපත සඳහා පරිත්‍යාග කොට ඇත. තම ජීවිතය ද අනුත් ජීවිත් කරනු සඳහා දීමෙන් උන්වහන්සේ ගේ ත්‍යාගයිලි කරුණාහරිත දායාපරවශ බව පැහැදිලි කොට තිබේ. එහෙත්

මූද රඟන් ගේ මහා කාරුණිකාවයට ඇතිප්‍රධාන සාක්ෂිය හා මානව වර්ගයාට හිමි කළ අලිල තීව්‍යය උන් වහන්සේ ගේ සඩ්මීයයි. සත්වයන් සසර දැකින් මුදවා ගැනීමේ මාර්ගය එය යි. බොඩ දිනාවන් අතර සඩ්මීදානයට වඩා ඉහළ වූ වෙනත් පරිනාශයක් නැත. එම පරිනාශයට ජීවිතයක් වෙනස් කිරීමේ ගක්නියක් ඇත. පුද්ගලයෙක් ධමිය අසා පිරිසිදු සිනින් අවංකව ඒ ධමිය පිළිපදිද? කිසිලෙසකින් හේ නෙම වෙනස් නොවේ. ඒ පුද්ගලයා ප්‍රබල ලෙස සතුව සම්පන සාමය නියා සිනෙහි ඇතිවන ප්‍රමෝද්‍යාය ප්‍රත්‍යක්ෂ කරන්නේ ය. මූල දී සිහු කුරිරු අයකු වී නම් දැන් ගේ කරුණා හරින වුවෙකි. පලිමරාධියකු වී නම් දැන් සම්පන දෙන්නෙකි. ධමිය තුළින් ද්වාපය කාරුණිකන්වයට හැර යි. ලෝගය ත්‍යාග ශිලින්වයට ගොටු වේයි. නො සත්සුන් බව සංඛිදියාවකට තැමේයි. ධර්මයේ රස දෙනු ලැබූ තැල්හි පුද්ගලයා සුවය ප්‍රත්‍යක්ෂ කරන්නේ දැන් ගෝ මෙහි දී පමණක් නොවේ. නිවනට පැලීණෙන තෙක් ඒ මාර්ගයේ උපනුපන් ජාතිවල දී ද එම සුවය විදින්නේ ය.

### කිරීසන් සක්‍රියන් මිශ්‍යෙහි බොඩ ආකල්පය

මෙ ලදාව සතුන් මිනිසා සදහා මෙවනු ලැබුවන් යයි අප විශ්වාස කරනාත් ඒ අනුව මිනිසා ද සතුන් සදහා තිරිමින වූයේ යයි සලකන්නට සිදු වේ මක්නිසාදයන්? සමගර සතුන් මිනිමස් කන බැවිනි.

සතුනට ඇත්තේ වර්තමානය පිළිබඳ සිහිය පමණකැයි කියනු ලැබේ. අනිතය ගෝ අනාගතය පිළිබඳ සැලකීමකින් උන් ජීවන් වන බවක් නො පෙන්නේ. එමෙන් ම කුඩා ප්‍රමාධිනට ද අනාගතය ගැන හැඟීමක් නො මැත. ඔවුන් ද තම ස්මාජිය ඩා සඩ්කල්ප ගක්නින් සංවිධාය වනතාක් ජීවන් වන්නේ වහුමානයේ ය. මිනිසාට තරකන ගක්නිය හිමි ය. මිනිසා හා නිරසනා අතර පවතින පරතරය වඩා පුළුල් වන්නේ මිනිසා තම තරකන පියය සංවර්ධනය කර ගැනීම හා ඒ අනුව ත්‍රියා කිරීම නියා ය. බොඩයෝ නිරීසන් සතුනට ඉව පමණක් නොව එක්නරා ඇව ප්‍රමාණයක සිනිමේ හැකියා

වක් ඇතැයේ පිළිගනිති. ඇතැම් ආදාවලින් තිරිසන් සතුන් මිනිසුනට වඩා උසස් ය. බල්ලනට බොහෝ බාහිර ගබා ඇසීමේ ගුවනු ගක්තියන් ඇත. කුහුණුවන් ගේ ආසාණය තියුණු ය. උකුස්සා වේගවත් ය. ගිපු ලිජිතියා දුර දකීමට සමත් ය. තිසැකයෙන් ම මිනිසා සූදාන්විත ය. එහෙත් මිනිසුනට මි මැස්සන් ගෙන් හා කුහුණුවන් ගෙන් බොහෝ දේ ඉගෙනීමට ඇත. අප තුළ ද තිරිසන් ගනි තව ම ඉතිරිව ඇත. ඒවා තව දුරටත් තබා ගැනු බැරි නැති. එහෙත් ආච්‍යාත් මික සංවිධානය සඳහා ගක්තිය අපට ඇත්තේ ය.

තිරිසන් සතුන් මිනිසා උදෙසා යම්කිසිවකු විසින් මවන ලදායි බුදු සමය නො පිළි ගනි. මිනිසුන් සඳහා තිරිසනුන් නිරමාණය කෙලේ නම් තිරිසනුන් සඳහා මිනිසුන් ද උත්පාදනය කළයේ නිගමනය කළ ගැනී ය. මක්තිසාද්‍යයන්? මිනිමස් කනා තිරිසනුන් සිටින බැවිති. බුදු අහම බෙංධිනට සියලු සත්වයන් කෙරෙනි කරුණාවන්ත විම්ට උගන්වා ඇත. ඔවුන් ගේ කරුණාව තම මිනිස් වර්ගයාට ම සීමාකර නැත. ඔවුන් සියලු සත්වයන් වෙත මෙන් සින හාවතා කටයුතු යි. බුදුරුදුන් ගේ අනුගාසනය නම් සියලු සත්වයනට ම ජ්වන් වීමට අයිතියක් ඇති බව ය. එ බැවින් කිසිදු සත්වයකු ගේ ප්‍රාණය හානි කිරීමට අපට අයිතියන් නැති. මිනිසුනට මෙන් ම තිරිසනුනට ද හය හා වේදනාව ඇත්තේ ය. උන් ගේ දිවි හානි කිරීම වරදකි. ඇතැමැවිට අපට කරදර කාරේ වුව ද අප ගේ බුද්ධිය හා ගක්තිය වැරදි ලෙස යොදා ඔවුන් විනාශ නො කළ යුතු ය. තිරිසනුනට අපේ සානුකම් පිකන්වය අවශ්‍ය යි. විනාශ කිරීම ඔවුන් ඉවත් කිරීමේ එක ම මග නො වේ. සුම ඒවියකු ම මෙ ලෙව නැඩත්තුව සඳහා කිසියම් මෙහෙයක් කරයි. උන් ගේ ජීවත්විගම් අයිතිය උදුරා ගැනීම සාධාරණ නො වේ. ඩි රියුනිස් නමැති කතුවරයා ඔහු ගේ හේතු පිළිබඳ අන් පොනෙහි මෙස්ස් කියයි. “අතැම් විට අමුවෙන් ද බොහෝ විට ගින්නොන් දැව්මෙන් ද න්‍රමානු කුලව අප ගිල දමන්නා වූ සත්වයන් ගැන සලකා බලන විට අප ගේ වරිත ගැන කරා කිරීමට තරම් අගයක් නැති බව කිව යුතු ය. ඇතැම් ස්ත්‍රී පුරුෂයේ අශ්ච ආදරය, පුනබ ආදරය, බලල් ආදරය ප්‍රගුණ කරනි. එහෙත් එම පුද්ගලයේ

මුවෙකු ගේ හෝ වස්සකු ගේ බෙල්ලන් අල්ලා උදුරු දැන්වී කිහිපයි. උන් ගේ රැකිරිය අමුවෙන් හෝ තැලප සමග හෝ ගොනි. මස් ගිල දමති. ඔවුන් ඇති කරන අශ්වයා මුවාට වඩා උතුම යයි කාට කිව හැකි ද? ඇත්ත වශයෙන් ම බලුන් බෙල්ලන් අශ්වයන් මරා මස් කන්නොද ද පිටිනි.”

එළඳෙන පමණක් වැඩ කරන සත්‍ය සේ සලකනි. මිය ගිය කුඩා කුරුල්ලකු හෝ රන් මාඟවු වෙනුවෙන් අඩින අය ද පිටිනි. තවත් සමහරු ඉකා දුරක් ගමන් කර විනෝද දයට හෝ ආහාරයට හෝ නාස්තිකාර බිලි කුවුවලින් මාඟ අල්ලනි. විනෝදයට කුරුල්ලන් මරා දමති. සමහරු සතුන් දඩියම සඳහා වන ගහනයට පිටියෙනි. වෙනත් අය මහන් සේ වියදම් දරමින් එම සතුන් සුරතුලුන් සේ ගේ දෙර ඇති කරනි. සමහරු කාලගුණික අනාවැකි කියවා ගැනීමට ගෙමු බන් ඇති කරනි. සමහරු උන් ගේ අඩු කඩා තෙලෙන් බඳිනි. සමහරු රන් ආලේපිත කුඩාවල දමා කුරුල්ලන් රැක බලා ගනිනි. සෙස්සෙස් උන් උදුසන ආහාරයට ගනිනි. මෙවා ගැන සිතන විට මේනිස් සිත අවුල් සහගත එකක් බව ඉදුරාම පෙනී යයි.

එක් මේනිසකු යමක් ලබා ගැනීම වස් තවත් මේනිසකුට පොලු පහර දෙන ලේ භලන මේ ලෝකයේ එක් සිතුවිල්ලක් තවත් සිතුවිල්ලක් අහිඛාවා පිටිනු ඇතේ. මේනිසා සත්වයන් කෙරෙහි දක්වන ආකල්පයන් ගැන සිතීමට පවා අපහසු ය. සැම ආගමක් ම අපට අනුගාසනා කරන්නේ ඇසුරු කරන්නවුනට දයාව දක්වීමට ය. යමහරුන් උගන්වන්නේ ඔවුන් තම ආගමට අයන් නම වැඩි වැඩියෙන් ආදරය දක්වීමට ය. නමුන් බුද්ධ සමය ඒ අතින් උසස් ය. මක්නිසාදයන්? මේ ලෝකයේ සිටින සියලු සත්වයනට දයාව කරුණාව එක සේ දක්වීමට බුද්ධ සමය අපට උගන්වයි. කිසියම් සත්වයකු විනාශ කිරීම විශ්ව නීතියට බාධා කිරීමක් සේ පෙන්වයි. බුද්ධ රජුන් ගේ අවවාදය ජීවත්වන සත්වයනට කුරිරු ලෙස සැලකීම වැරදි බව ය.

එක් දිනක් බුද්ධ රජාණන් වහන්සේ මේනිසකු කිසි යම බිලි පූජාවකට සත්‍ය සුදුනාම කරනු දුටු සෙක. අහිඛක

සතකු කුමක් නිසා මැරිමට යන්නෙහි දැකී? විමසු කල්හි මේනිසා පිළිතරු දුන්නේ එය දෙවියන් සතුවූ කිරීම සඳහා කරන්නක් බවය. එ විට බුදු රජුන් තමන් වහන්සේ බිජි ප්‍රජාවට ගන්නා ලෙස ඉල්ලමින් මෙසේ වදුල සේක.

තිරිසන් සතකු ගේ ජීවිතයට දෙවියන් සතුවූ වන්නේ නම් මේනිස් ජීවිතයක් එයට වඩා වරිනා බැවින් දෙවියන් වඩා සතුවූ නො වන්නේද? යහු යි. තිරිසන් සතුනට කුරිරු විම මේනිසා ගේ පාලනය නො කළ ලෝහි තත්වය ප්‍රකාශනය කිරීමක් සේ දක්විය හැකිය. අද අපි සතුරන් විනාශ කරමින් උන් ගේ ස්වභාවික අධිත්වාසිකම් උදුරා ගනිමින් අපේ පහසුව තකා පරිසරයන් පුළුල් කරමින් සිටිමු. එ බැවින් එ කෘෂර ආත්මාසීකාම් ත්‍රියාවේ ප්‍රතිඵල අපට දැනටමත් විදිමට සිදු වී ඇත. අපේ පරිසරය තර්ජනයට මුහුණ පා ඇත. අප තද ක්‍රියා මාර්ගයක් සෙසු සත්වයන් ජීවන් කිරීම සඳහා නො ගත හොත් මේ පොලෝ තලයේ අප ගේ පැවැත් ම ගැන ද වගකීමක් තැනි විය ගැනීය. ඇතැම් ප්‍රාණීන් ගේ පැවැත් ම මේනිසා ගේ පැවැත්මට තර්ජනයක් වන අවස්ථා ද ඇත. එහෙත් අප කිසි විටෙක මේනිසා පොලොවේ හා අහසේ වෙසෙන සෙසු සතුනට අනි ප්‍රබල තම තර්ජනය බව නො සිති යි. සෙසු ප්‍රාණීන් ගේ පැවැත්මට තර්ජනයක් වෙතොත් එය සිදුවන්නේ කිසියම් ප්‍රාණීන් කොටසකින් පමණි. සැම ප්‍රාණීයක් ම මේ ප්‍රහ ලෝකයේ හා වාසු ගෝලයේ පැවැත්මට යම්කිසි පරිත්‍යාගයක් කෙරෙන බැවින් උන් විනාශ කිරීම අපේ බාධා ජය ගැන්මට ඇති විසඳුම නො වේ. ස්වභාව ධ්‍යාමේ සමතුලිතතාව රකීමට සුදුසු වෙනත් ත්‍රියා මාර්ග අප විසින් ගත යුතුව ඇත.

## ඉච්චිත අද අවශ්‍යය.

“පුද්ගලයෙක් අනුවත් කමින් මට වරදක් කරයි ද, මගේ අයිමින දායාන්විත ආරක්ෂාව ඔහු වෙත පත් කරමි. ඔහුගෙන් පැමිණෙන වැඩි නපුර වෙනුවට මගෙන් වැඩි යහපතක් ඔහු වෙත පැමිණෙනු ඇත. මම නිරන්තරයෙන් කුසල් සුවඳ පමණක් විහිදු වමි.” — බුද්ධ රජාණන් වහන්සේ

අද මිනිස්සු අවිවේකි ය. ඩිඩාපන් ය. බියෙන් හා අතාප්තියෙන් පිරි සිරිනි. කිරනිය, දිනය, බලය පිළිබඳ තාප්තාවෙන් මත් වී ඇත. ඉන්දියයන් පිනවීමේ ආගාවෙන් හරිත ය. ජනතාව තම දිවි ගෙවන්නේ බියෙනි. අනාරක්ෂිත ලෙසිනි. මෙවන් කළහකාරී උග්‍ර අවධියක ඇපුරු කරන්නන් හා සාමකාලී සහ ජීවනය මිනිසුනට අති ද්‍රූෂ්කර ය. එ බැවින් අද ලෝකයේ මිනිසුන් අතර සාමකාලී සහ ජීවනය ඇති විය හැකි ප්‍රබලතම අවශ්‍යතාව ඉච්චිම ය. අන්තවාදී විමත් නො ඉච්චිමත් යන මානසික රෝගයන් නිසා ලෝකය මහත් පිඩාවන්, ලේ වැශිරීම් වළවන් හාජන වූයේ ය. බොහෝ රටවල පොලොව විවිධ දේශපාලන අල්තාරයන් මත සිදු වූ ගැටුම් නිසා වැගුරුණු රුධිරයෙන් තෙන් වී ඇත.

විවිධ ආගමික විශ්වාසයන් නිසා පූජ්‍යසා මරනු ලැබූ බැනිමත් විරවරයන් ගේ දුම්පටලයෙන් පසුගිය අවුරුදු දහස තුළ අහස වැඩි නිනිහි. දේශපාලනය අනුව හෝ වේවා, ආගම අනුව හෝ වේවා. මනුෂා වර්ගයා සිය ජීවන මාර්ගයට යොමු කිරීමේ දාන මෙහෙවර පිළිබඳ හැඳිමක් මිනිසුන් තුළ තිබූ නමුත් ඔවුන් බොහෝ විට ජීවිතයේ සෙසු මාර්ග කෙරෙහි ආක්‍රමණයිලි බවක් පෙන්වා ඇත. ඇත්ත වශයෙන් නො ඉච්චිම නැමැති සටන් කාමයෙන් ආගමික වාර්තාවන් කෙලෙසී පළ දු වී ඇත.

ප්‍රගතිය පිළිබඳ මහත් සේ ප්‍රසිද්ධියට පත් මේ සියවස දෙස හැරි බලමු. නව නිෂ්පාදන හා ආම්පන්න පිළිබඳ ගත වර්ෂයකි. මනස්කාන්ත වූ නව විද්‍යානුකුල තාක්ෂණික සොයා ගැනීම් මාලාවකි. දුරකථන විද්‍යාලි ජනක යන්ත්‍ර අහස යානා වන්දිකා හා විද්‍යුත් කරන යන්ත්‍ර රසකි. එසේ වුව ද

මේ ගතවර්ෂයේ ඒසා මහත් නව නිර්මාණයන් බිජිකර ප්‍රගතිය වෙත පැමිණ ඇති මිනිකත ගේ දරුවේ දසලක් සංඛ්‍යාත සෙසු අය බදිනෙන්තුවෙන් වෙබි උණ්ඩවලින් විෂ වායුවලින් මරා දූම් පුද්ගලයෝ මය. අති මහත් මේ ප්‍රගතිය තුළ ඉවසීමේ හැඳිමට නැහි සිටිය හකි ද? සි ප්‍රශ්න කළ යුතුව ඇත. අද මිනිසා අජට්වාකාශ ගැවීෂණයට ඇඟිල් කරයි. එහෙත් මුළු මනින් ම මිනිසා මිනිසා පරිදි සාමයෙන් හා සබැදියාවෙන් විසිමට අපානෝස් වී ඇත. එ බඳු මිනිසා අවසානයේදී වන්දුතල්කය හා සෙසු ගුහ ලෝක ද දූෂණය කරනු නො බැරිය. තුනන මිනිසා ගොනික ලාභ ප්‍රයෝගනා තකා ස්වභාව දළීයට පවත්තිව සිටී. මිහු ගේ මානසික ත්‍රියාකාර කම් සියල්ල තම ප්‍රිතිය සඳහා යොමු වී ඇති බැවින් ජීවිතයේ පරමාන්ත්‍රිය අනාවරණයට අසමත් වී ඇත. එකී අස්වාහාවික හැඹිරීම හෙවත් වයසීවේ ප්‍රතිඵලය නම් අද මුළුමාවර්ගයා ගේ ජීවිතය හා අවසාන පරමාන්ත්‍රිය පිළිබඳ ඇති වැරදි සංකල්පය හෙවත් අදහස් උදහස් වේ. අද පවතින ඉවිතා හඩිගන්වය බිජ සුරක්ෂිත බව නොමැති කම් නො ඉවසීල්ලට හේතුවද එය මය. ඇත්ත වගයෙන් අද පවා ආගමේ නාමයෙන් නො ඉවසන සුළු ගතිය තවමත් ත්‍රියාත්මක වේ. මිනිසු පුදෙක් ආගම පිළිබඳව කරා තරති. පාරාදීසයට කෙටි මාර්ග සෞයනි. එහෙත් ඒවා ප්‍රගුණ කිරීමට එ තරම් ඇඟිල් නො කෙරනි. කිතු බැහියන් කන්ද උඩ දේශනාවට අනුවද මුදුනුවන් ආයස් අෂ්ට්ටාචිගික මාර්ගය අනුවද ද මූසල් මානුළන් සහෝදරත්ව සංකල්පයට අනුවද ද හින්දුන් එකගත්වාස්ථා අනු කුලවද ජීවත්වන්හු නම් මේ ලෝකයේ සාමය සබැදියාව රජයනු ඇත. එහෙත් එවන් අගනා දේශනායන් ප්‍රබල ආගමික ගාස්තුවන් මගින් ඉවසීම කුමක් දැයි ජනනාව තවමත් වටහා ගෙන ඇති සැටියක් නො පෙනෙන්. ආගමේ නාමයෙන් පවත්වා ගෙන යනු ලබන නො ඉවසීම වඩා අවජ් සහගත ය. එය පිළිකුල් කළ යුතු ය. බුදු රඟුන් ගේ අවවාදුනුගාසනය මෙසේ දැක්වෙයි.

“අපි සුවසේ ජීවත් වෙමු. අපට ද්වෙප කරන්නනට අපි එසේ නො කරමු. අපට ද්වෙප කරන්නන් අතර අපි ද්වෙපයෙන් නොර ව සතුටින් ජීවත් වෙමු. වේදනා වෙන් නොර ව සතුටින් ජීවත් වෙමු. ලෝහයෙන් නොරට ලෝහීන් අතර සතුටින් ජීවත් වෙමු.”

## බොද්ධ අවමතිලු වාරිතු

සැබු බොධ අවමංගල සරල සාන්ත එහෙත් අහිමානවත් ආගමික මෙහෙයකි.

බොහෝ බොධ රටවල හාවිතා කෙරෙන පරිදි බොධ අවමංගලයක් සරල සාන්ත අහිමානවත් විය යුතු නමුත් අවසනාවකට මෙන් අවමහුල් සිරිත් තුලට අනවශ්‍ය බාහිර මිසුෂාවාවහාරයන් වැද්ද ගෙන ඇති බැවි දැක්ක හැකි ය. එකී බාහිර හාවිතයෙන් ඒ ඒමිනිසුන් ගේ පාරම්පරික සම්පූද්‍ය යන් සිරිත් විරිත් වලට අනුව වෙනස් වේ. මිනිසුන් විසින් ආදි කාලයේ එවැනි දේ ඉදිරිපත් කරන්නට ඇත්තේ ඔවුන් අනුම්‍ය විට ජීවිතයේ ස්වභාවය අවබෝධකර තො ගත් නිසයි. මරණයේ ස්වභාවය ද මරණින් මතු ජීවිතය පිළිබඳව ද නො දත් කම නිසා විය යුතු ය. බොධ ව්‍යවහාරයන්ට එ වැනි අභය් එකාබද්ධ කළවිට ඒ අවමහුල් වත් පිළිවෙත් නිසා මිනිසුන් දෙයේ පැවරිමට පතන් ගත්තේ බුදු සමයට ය. බොධ සිරිත් හා බුදු සමය තව්‍ය ලෙස තොදින් දත් කෙනෙකු වෙත ගොස් විමසුයේ නම් බොධ අවමහුල් වත් පිළිවෙත් කෙසේ කළ යුතු ද යන උපදෙස් පොදු බොධ ජනතාවට ලබාගත හැකිව නිවිණි. බුදු සමය අනවශ්‍ය ලෙස මූදල් හා කාලය ප්‍රාපත් යවමින් අනවශ්‍ය අවමහුල් වාරිතු පිළිවෙත් කිරීමට මිනිසුන් උන්දු කරවනිසි යන නරක තාමයක් බිජි කරවා නිවිම ඉනා අවසනාවන්ත දෙයකි. බුදු සමය අනුගමනය කරන්නේ එවැනි නිරක්ෂික දේව කිසිලෙසකින් වත් අනුබල නො දෙන බැවි පැහැදිලි ලෙස මතක තබාගත යුතු ය.

ඩුමදානය හෝ ආදහනය යන දේවියියේ ම වෙනසක් බොධියන් වෙත නැත. බොහෝ බොධ රටවල ආදහන කිරීම සිරිතක් ලෙස පවතී. සෞඛ්‍ය හා ආර්ථික හේතුන් මත ආදහන කිරීම තුවනුට තුරු ය. අද ජනගහනය වර්ධනය වෙමින් පවතින නිසා මළ සිරුරු වලට වටනා බිම වෙන් කර දීමට ගියහොත් යම් දිනාක දී මූල බිම ප්‍රමාණය ම මළ ගිය ඇත්තත්ට වෙන්වන අතර ජීවත්වත්තාවුනට විසිමට තැනක් නැතිවිය හැකි ය.

මියගිය වුන් ආදහනය කිරීමට එරහි වත්තන් තවමත් සිටින අතර ඔවුන් කියා සිටින්නේ ආදහනය දේව නීතියට පටහැනි බව ය. ඒ අතර ම අනිතයේ දී ඔවුන් බොහෝ කරණු වලට විරෝධය ප්‍රකාශ කර ඇත. එවැනි අයට

හුමද්‍යතායට වඩා ආදහනය පුදුසු බවත් යෝගා බවත් වැටහිමට තවත් කාලයක් ගනවනු නො අනුමාන ය. අනිත් අතට එක් තරා දිනායක කිසියම් අයක් පැමිණ මියගියවුන් ගේ ආත්මය මිනි වලෙන් හෝ අල් තැන්පත් කළ බළුන් වලින් අවදි කරවා කවරකු ස්වර්ගයටත් කවරකු අපායටත් යැවිය පුතු දැයී විනිශ්චය කරති. එය බොඩයෝ කිසිසේත් විශ්වාස නො කරති. මළ ගිය ඇත්තන් ගේ මළ සිරුර හෝ ඇට සැකිල්ල හෝ අල් සමග හෝ ඒ තැන්තා ගේ ආත්මයක් හෝ විජුනස්කන්ධය චෙතනා භාවිතයීය බද්ධ වී ඇතුයේ සිතිය නො හැකිය. බොහෝ දෙනා අතර පවතින තවත් විශ්වාස යක් නම් මිය ගිය ඇත්තතුව උවිත බුම දායක් සිදු නො කිරීම නිසා මළ ගිය ප්‍රාණකරු ගේ ආත්මය ලෝකයේ සතර දිසාවෙහි ම ඇවිද අඩංගු වැළපෙමින් යළි පැමිණ ඇාතීනට කරදර කළ හැකි බවකි. බුදු සමයේ කිසිදු තැනෙකින් එබඳු විශ්වාසයක් ඇති බව සොයා ගත නො හැකිය. බොඩ යන් විශ්වාස කරන්නේ කෙනෙකු මිය ගිය විට ඔහු ගේ කුගල හෝ අකුගල ක්මීයට අනුව යම්කිසි තැනෙක ප්‍රහරුන් පත්තියක් සිදු වන බව ය. පුද්ගලයා තුළ පැවතීමක් සඳහා තෘප්තාවක් වේද? හේ පුනර්හවය බෙදී. රහන් එලයට පැමිණි ක්මිණාග්‍රවයන් පමණක් තමන් සියලු ආභා නැති කළ හෙයින් යළි තුපදින බව ද නිවන සාක්ෂාත් කරන බව ද පෙන්වා දී තිබේ.

## ධ්‍රී නිසා අප ගේ සරණගමනය

කුමක් නිසා අප බුදුන් සරණ යමුද?

බොඩියින් බුදු රුදන් සරණ යන්නේ උන් වහන්සේ කෙරෙහි ඇති බිඟ නිසා නොව නිවරද අවශ්‍යෝග ලබා ස්වයං පාරිගුද්ධියට පත්වීමට ය.

බුදු රුදන් දෙවියකු හෝ දේව පුත්‍රයකුය යන විශ්වාසය මත බොඩියේ උන් වහන්සේ සරණ නොයනි. බුදු රජාණන් වහන්සේ ද කිසි විටෙක දේවන්‍යයක් ආරෝපනය කර නොගත් අතර බුඩකුයට, කාරුණිකන්‍යට සුවිඳුනාවට භාග්‍යවත් බවට පත් මෙලොව පහළ වූ එක ම ගාස්තාවරයන් වහන්සේ වූ සේක. එ බැවින් ජනතාව උන් වහන්සේ ගේ සරණ පැතුවේ විමුක්තියේ සැබු මාර්ගය පෙන්වූ ගාස්තාවන් වහන්සේ කෙනෙකු ලෙසට ය. මිනිසුන් උන් වහන්සේට පූජ්‍යාපනාර ප්‍රවත් වන්නේ ඔවුන් ගේ කාන්තාවේදී බව හා ගෞරවය දැක්වීම්ව මුන් ලොකික උද්ධි උපකාර අපේක්ෂාවන් නො වේ. බොඩියින් බුදුන් කෙරෙහි යාජු නො කරන්නේ උන් වහන්සේ ලොකික සැප සම්පත් ලබා දෙන හෝ දිඩ්වම කරන සපල කරන හෝ දෙවියකු ලෙස නො සලකන නිසා ය. ඔවුන් සූත්‍ර ස්ථේකුයනා කරන්නේ ආයාවනා අඩ්‍යියන් නොව උන් වහන්සේ ගේ ප්‍රබෝධය හා මාර්ගෝපදේශකන්‍ය ලබමින් උන් වහන්සේ ගේ සඳ්‍යම්‍ය අනුගමනය කිරීමට අවශ්‍ය ස්ව විශ්වාසය සංවධිනය කර ගැනීමට ය. සරණගමනය පිළිබඳ ආකල්පය ගරහිත එකක් සේ විවේචනය කරන්නේ ද වෙති. ඒ ප්‍රබල ගාස්තාවන් වහන්සේ කෙනෙකු සරණ යුතු හා ගරුසරු දැක්වීමේ සැබු අදහස ගැන නිවරද දැනීමක් ඔවුන්

තුළ නොමැති නිසාය. සිවුන් උගෙන ඇත්තේ ආගමේ නාමයෙන් සමහර මිනිසුන් කරන එක ම.කායෝය වූ යාදු කිරීමය. බොබධින් ගේ සරණ මෙන යන්නාන් ප්‍රභාස් කරන්නේ බුඩ ධම්ම යංස යන ත්‍රිවිධ රත්නය පිළිගැනීමන් එ මගින් මිවුන් ගේ ජීවිතයේ සියලු බිය පැතුව මානසික පිඩිනයන් ඇති කරන්නා වූ හේතුන් මුලිනුප්‍රටා දැමීමන්ය. බොහෝ අය විශ්වාසයෙන් ම ආත්මවාදීන් යම් යම් ආධ්‍යාත්මයන් ආරුස්ථිත ඇතුළු දිසිනන තමා අවට ඇති දේ වලින් ආරක්ෂාව පත්ති. මුදු රජාණන් වහන්සේ කළු ගෙල් වනාන්තර, තුරු ලතා මධ්‍යලු ගස්වල් ප්‍රතිමා ආදියෙහි පිහිට යැදිමෙන් තම බිය සැක දුරකර ගත හැකි යයි සිනිම නිෂ්ප්‍ර කායෝයක් බැවි වදා සේක. එ වැනි පිහිට පැහැම ආරක්ෂාකාරී නොවන බවත් උසස් ත්‍රියාවක් නොවන බවත් වදා ඇත. එ වැනි සරණගමනයකින් කෙනෙකුට දුවපන් විය නො හැකිය.

“ත්‍රිවිධ රත්නයේ පිහිට පැතු අය වතුරායේ සත්‍යය පිළිබඳ ත්‍රිවරද දක්ම ලැබේ භ. දුකන්, දුකට හේතුවන් දක ඉක් මවා යුමන්, දුක ඉක්මවා යුමේ මගන් එනම් ආයෝ අෂ්ට්වාධිගික මාර්ගයන් දුක නැති කිරීමට යොමු කරන්නේය. මේ සත්‍ය සරණ ලැබීම ය. එ සරණය සෞයා යුමෙන් කෙනෙකුට දුකින් මිදිය හැකිය.”

(ච්‍රිමපද)

ධිජ්ග සූත්‍රයේ මෙස් දක් වේ.

“දෙවියනට අධිපති ප්‍ර ගකු දෙවෙන්ද්‍රයා ගේ සරණ යුමෙන් අනුගාමිකයේ තමන් ගේ ලොකික ගැටුව්හා බිය සැක දෙකින් දුරු නො වන්නා භ. එයට හේතුව එම දෙවියන් ද ලෙස ද්‍රව්‍ය මෙස්හ භා භයන් විනිරුම්ක්ත නො වීම ය. නමුත් මුද්‍ර ධම්මි සංස යන සරණගමනය නිසා විමුක්තිය ලදුගැනී ද වෙනි.”

ප්‍රතිසිස් ස්වේරි තමැනි උගෙන යුරෝපීය බෙඳීයා බුදුන් සරණ යුම පිළිබඳව සිය අදහස මෙස් දක්වයි.

“මම බුදුන් සරණ යම්. උන් වහන්සේ ගේ මහා කාරුණිකත්වයෙන් ඒ තළාගතයන් වහන්සේ සොයා ගතිමි. උන් වහන්සේ ගේ ගාන්ත පෙනුමෙන් මම සංසාර සාගරය තරණය කරමි. උන් වහන්සේ සාක්ෂාත් කළ නිවන් පුවය සහතික වනු දකිනින් ලොකික සිතුවිලි හා ආශාවන් නැමැති මඩ වගුරින් මට එතෙර විය හැකි වේ. දුකෙහි දී හා වෛද්‍යාවේ දී උන් වහන්සේ වෙතට හැරමි. මගේ සැපතේ දී උන් වහන්සේ ගේ සන්පූන් බැල්ල සොයමි. උන් වහන්සේ ගේ පිළිරුව අධියස මල් පුවද දුම් පමණක් නො ව මගේ අවෝවෙක සිත දචන ගිනිදැල් ද නිවි නො සැලී යන ලෙස පුද්ලි. මගේ අභ්‍යාරය හා අභ්‍යාරය ද බලාපොරොත්තු හා සැලකුම් ද නමැති අධික බෙරින් පුත් නො නවතින ඉපදීම් හා මරණ සහිත මා වෙහෙසට පත් කරන බඩු පොදිය බිම තබමි.”

ශ්‍රී රාමවන්දු කවි භාරති නමැති ඉන්දියානු කවියා තවත් අර්ථාන්විත පැහැදිලි කිරීමක් මෙසේ දක්වයි.

වැඩි සැප ලබනු වස් මම සරණ නො පතමි  
මම බිය නො වෙමි කින් පැසපුම් නොම පතමි  
හිතුනොන් ඔබට සමවන්නට නොම සිතමි  
දනුමෙන් පිරිතිරෙන්නට වත් රිසි නො වෙමි

සමහරුන් ගේ හැඟීම් වලට අනුව බුදු රජුන් මනුෂ්‍යයකු නිසා උන් වහන්සේ ගේ සරණ පැතිමේ තේරුමක් නැත. බුදු රජාණන් වහන්සේ සැම විට ම තමන් වහන්සේ මනුෂ්‍ය යෙකුදී වදරා ඇති නමුත් උන් වහන්සේ අප මෙන් සාමාන්‍ය මිනිසකු නොවන බැවි ඔවුනු නො දැනිනි. උන් වහන්සේ උන්තිරිතර මනුෂ්‍යයෙකි. අසම සම ප්‍රාග්නිය උන්තමයෙකි. සම්බෝධ ප්‍රාප්තිකයෙකි. සියලු සත්වයනට මහා කාරුණික යෙකි. සියලු මිනිස් දුබල කම්වලින් හා අකුසලින් පමණක් නොව සාමාන්‍ය මිනිස් ආවේගයන් ගෙන් ද තොර වූ සේක.

උන් වහන්සේ පිළිබඳව මෙසේ දකියා ඇත.

“බුදු රජුන් වැනි දේවත්වයෙන් තොර වූ වකු තවත් නො මැත. එහෙන් දෙවියන් වැනි වූ වෙනත් අයකු නැති

තරම් ය. බුදු රජුන් තුළ සියලු ශිල්පයන් ද පූජනීයන්වය ද ප්‍රජාව හා සාරීඥතාඳතාය ද ගැබේ වී ඇත්තේ ය. ජනයා නිතර අසනු ලබන තවත් ප්‍රශ්නයක් නම් බුදුන් වහන්සේ දෙවියකු ද නො වි මේ ලොව ජීවමානව නො සිට මිනිසු නට කෙබලු ආගිරවාදයක් කළ ගැකිද? යන්නයි. නමුත් උන්වහන්සේ වදුරා ඇත්තේ මිනිසුන් තමන් වහන්සේ ගේ ධ්‍රීය අනුව දිවි පෙවෙත ගෙන යන්නේ නම් ඔවුන් එහි ආගිරවාදය ලබන බව ය. බොඩ මතය අනුව ආගිරවාදය යනුවෙන් අදහස් කරන්නේ ස්ව විශ්වාසය හා තාජේතිමත් හාවය ය.වධිනය කිරීම මත ඇත්තිවන ප්‍රමෝදාය යි. බුදු රජාණන් වහන්සේ වරක් මෙසේ වදුල සේක. “කිසිවෙක් මා දකිනු කැමැති වේද? එසේ නම් මගේ ධ්‍රීය දෙස බලා ඒ අනුව හැසිරිය යුතු ය.”

(සංයුත්ත නිකාය.)

උන් වහන්සේ ගේ ධ්‍රීය අවබෝධ කළ පුද්ගලයෝ බුදු රජුන් ගේ ස්වභාවය තමන් වෙත පරාවත්තිනය වී ඇති බැවි දකිනි. පුදුළුන මත ඇති බුදුරුවට වඩා සැබු වූ ප්‍රතිචිත්තබයක් තමන් ගේ සිත් තුළ රඳි පවතී. ධ්‍රීයේ තන් වූ පරිදි හැසිරෙන්නේ ධ්‍රීය විසින් අරක්ෂා කරනු ලබති.

(ලේරගාථා)

වෙනත් ආගම් අදහන අය ඔවුන් ගේ දෙවියන් යදී තමාට උදවි උපකාර ලපා දෙන ලෙස යදිනි. බොඩයෝ බුදුන් වැද ලොකික ආයාර උපකාර නො යදිනි. උන් වහන්සේ ගේ අති උතුම් සාධනයට ගරු බුහුමත් දක්වති. බුදු රජුන් විඛාන පූදන බොඩයෝ අනියමින් තම සිත් සැදුහැ වඩිමින් කිසියම් දිනෙක තමන් ද අහිසම්බාධියට පැමිණ මිනිස් සංඡනියට සේවාව කරනු සඳහා බුදු බව පතනි. බොඩයන් බුදු රජුනට ගරු බුහුමත් දක්වන්නේ තම ගාස්තාවරයා ලෙසට ය. එම හරසර දක්වීමෙන් උන් වහන්සේ වෙත බැඳුමක් හෝ පරායන්ත බවක් අදහස් නො කෙරේ. එකි ගරු සරුව උන් වහන්සේ ගේ දේශනාවට අනුකූල වන්නේ ය. ඒ මෙසේ ය.

“මහණෙනි, යම් හික්ෂු නමක් මගේ සිවුරු පටක් අල්ලා ගෙන මා තබන පියවර අනුව පියවර තබමින් මා පසු පස පැමිණිය ද ඔහු ආත්මලාභී පසිදුරන් පිනවීමෙහි ඇල්ලු ප්‍රතිලාභී නොවන සිතුවිලි සහිත දූෂිත සින් ඇති අල්ප වූ ස්මාතියෙන් යුත් අනවධානී, ප්‍රත්‍යාච්චන රහිත විසුරැණු බුද්ධියෙන් යුත් නොහික්මුණු සූජ ඉන්දිය ඇති අයකු වී නම් ඔහු මගෙන් ඉතා ඇත් වුවෙක් වෙමි. මම ද ඔහු ගෙන් ඉතා ඇත් වුවෙක් වෙමි.

මහණෙනි, යම් හික්ෂු නමක් සැතපුම් සියක් ඇතින් සිටින්නකු වුව ද ගෙතෙම ආත්මලාභී නොවේ ද, පසිදුරන් පිනවීමේ නො ඇලේ ද, ප්‍රතිලාභී සිතිවිලි තිබේ ද, සිත හා පරමාර්ථ පවත්ත ද භාද සිහියෙන් යුක්තවේ ද, අවධාන යෙන් හා ප්‍රත්‍යාච්චනයෙන් යුක්ත ද සිත ඒකාග්‍ර ද සූජන්දියෙන් හික්ම විද ඒ තැනැත්තා මට සම්පූර්ණවෙක් වෙමි. මම ද ඔහුට සම්පූර්ණවෙක් වෙමි.”

(සංයුත්ත නිකාය)

## කිඩිවකුට ගැනී පිමක් තැන.

බුද් සමය සරල ආගමකි. එහි සමානාත්මනාව සාධාරණය හා සාමය විසින්ට ලෙස රැඟයයි. විමුක්තිය සඳහා කෙනෙකු මත රඳීමක් නැත. තම තමන් ගේ පරණ පතයි. අනුත් වෙත පරායන්ත විම කෙනෙකු ගේ බුද්ධිය හා ප්‍රයන්නය පරාජය විමකි. මානව වර්ගයා ගේ දියුණුව හා ප්‍රගතිය මිනිසා සතු වුවෙකි. මිනිසා ගේ දියුණුව ඔහු ගේ දැනුමෙන් ද අවබෝධ යෙන් ද ප්‍රයන්නයෙන් හා අන් දැක්මෙන් ද මිස සුර ලොවින් නො ලැබේ. මිනිසා ස්වභාව ධර්මයේ බල වේගයක් වුව ද එයට වහලකු නොවිය යුතු ය. එකී බලවේගවලින් ඔහු මරදනය කළ ද ඒවා පිළිබඳ අවබෝධය ඇතෙනාත් එම සත්‍යය නිසා ම ඔහු උසස් ව සිටියි. බුද් සමය ඒ සත්‍යය තවත් ඉදිරි යට ගෙන යයි. අවබෝධය නිසා මිනිසාට තම පරිසරය හා සිද්ධිම් පාලනය කරගත හැකි බව පෙන්වයි. ඔහු තව දුරටත් මරදනය කරනු ලැබීමට හසු නොවී ඒවායේ බල ගක්තිය යොද ගනිමින් තමාට තව දුරටත් ආධ්‍යාත්මික

හාටයේ හා ආරය හාටයේ ඉහළ ස්ථිරයනට තැග ගත හැකි වේ. මිනිසා ගේ බුද්ධිය හා ප්‍රයත්තය සතු සම්මානය උවිත ලෙසින් බුදු සමය දෙන්නේ මිනිසාට යි. එය දේවී යනට නො දෙයි. සඟූ ආගම යනු මිනිසා ගේ යහපත තුළ වූ අවබෝධය යි. නො පෙනෙන බල වේගයන් තුළ තබන විශ්වාසය නො වේ. ඒ අයුරින් බුදු සමය බුදු ආගමක් නො වන අතර වැදගත් ජීවිතයක් ගත කරමින් සදකාලික විමුක්තිය හා සාමය දිනා ගන්නා වූ ආය්ස් ක්‍රමයකි. මුල් ආරම්භයේ සිට ම බුදු සමය ඇදි ගියේ සංස්කෘතික විද්‍යාභිලාභී සින් ඇත්තන් වෙත ය. හැදියාවක් ඇති සැම ලෝ වැසියෙක් ම බුද්ධ රුද්‍යනට උසස් ශාස්තාවරයකු ලෙස ගරු කෙරෙයි. බුද්ධ රජාණන් වහන්සේ දේශනා කෙලේ මිනිසා ගේ සුබ විහාරණය සඳහා අවශ්‍ය වන්නේ අන්තයන් හා නායායන් පද්‍යයකින් යුත් ආගමක් නො වේ. විශ්වය හා ජීවිතය ගැන යටා තත්ත්‍ය දා ගැනීම පිළිබඳ දැනීමකි. එය හේතුවේ නායාය අතර තුලනාත්මක බවයි. එම මූල ධීමිය එනම් ජීවිතය ස්වභාව ධීමියේ බුදු අසංගත ප්‍රකාශයක් බව හොඳින් අවබෝධ වන තෙක් කිසිදු මිනිසෙක් සුණු විමුක්තියක් ලැබූවෙක් නො වේ. බුදු රුද්‍යන් විශ්වය පිළිබඳ නව පැහැදිලි කිරීමක් දී ඇතේ. එය සයන්තනික සුවය පිළිබඳව නව දාශ්චේරියකි. පැරුම දම පිරිමකි. බුදු සමයේ මානව නිෂ්පාදා සාධනය හෙවත් දිණුම් කැණුවට ලංවීම අනිත්‍ය තත්ත්‍ය ඉහළින් වූ සයන්තනිකක්‍රියට පත්වීම ය. සංස්කාර ලෝ කයට එනම් වෙනස් වන ලොවට ඉහළින් සිටි නිවන සාක්ෂාත් කර ගැනීම යි. බව දුකින් අවසන් මිදීම යි.

## පතිචන් තැන

බුදු සමයට අනුව නරක ත්‍රියාවන් නම් කරන්නේ අකුසල් යනුවෙන් මිස පාපිෂ්ට හෙවත් පාවිත්‍ර නම් නො වේ.

බෙංඩ්ධයේ මිනිසින් ස්වභාවයෙන් පාපිෂ්ට හෝ දේවීයනට එරෙහි වූවන් සේ නො සලකනි. සැම මිනිසෙක් ම යමකිසි වටිනා කමක් ඇති පුද්ගලයෙකි. ඔහු තුළ යහපත් වූ මෙන් ම අයහපත් වූ පුරුදු රසක් ගබඩා වී ඇතේ. පුද්ගලයකු සතු

යහපත් ගති මල් පල දුරීමට සූයුසු අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටී. මේ කියමත මතක තබා ගත්තා. “ඉතා නරක අය අතර ද යහපත් ගති ගුණ ඇති අතර ඉතා ගොදා අය තුළ ද නරක ගති ද තිබේ.” බුදු සමය දේශනා කරන්නේ සැම කෙනෙකු ම තමා ගේ යහපත් හෝ අයහපත් ත්‍රියාචනට වග කිවුපුතු බවයි. සැම පුද්ගලයකුට ම තම ඉරණම සකස් කර ගත හැකි බැවි ද බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. “මේ අකුෂල ත්‍රියාචන් කර ඇත්තේ ඔබ ය. සිඛ ගේ දේමාපියන් මිතුරන් හෝ නැදුයන් හෝ නො ටො වේ: ඔබ ම ඒවායේ නපුරු විපාක ලබන්නෙහිය.” (ධම්මපද)

මිනිසා ගේ දුක ඔහු ම රස්කර ගත් දෙයකි. එය ප්‍රවූලේ ගාපයකින් හෝ පැරණි මින්යා පැවැතෙන්නෙකුගෙන් හට ගැණුනු පාපකරුමයක් නො වේ. එමෙන් ම බොඩියේ මේ ලෝකය පොදු අත්හද බැලීම පිශීසය යන අදහස් ද නො පිළිගනිති. මේ ලෝකය අපට උත්තරීතර විශිෂ්ටක්‍රියාට පත්විය හැකි තුනක් බවට යොදා ගත හැකි ය. විශිෂ්ටක්‍රියා යන්න වාසනාවන්ත යන අරුත නගන්නකි. මිනිසා යනු යම් කිසිවකු විසින් නිර්මාණය කළ නිර්මාතාවරයාට අවශ්‍යවූ විටෙක ඉවත දුම්ය හැකි ජීවන අත්හද බැලීමක් නො වේ. පාපයට සමාව දිය හැකි නම් එය වාසිය බවට හරවා ගත්තා මිනිසුන් වැඩි වැඩියෙන් පවි නොකරනි සි කිව නො හැකිද? බොඩියාට විශ්වාස නො කළ හැකි කරුණක් නම් යම් බාහිර බලවත්කු ගේ අනුහසින් පාපිෂ්ටයකුට පාප ත්‍රියාචන් ගේ විපාක නො ලබා බෙරිමට ඇති හැකියාවයි. මිනිසකු තම අත උදුනක් තුළ දැමීමාත් එය වහා දැවෙයි. කො තරම් යාදා කළ ද ඒ තුවාල කබල මැකිය හැකි නො වේ.

පාප ත්‍රියා නමුති ගින්නට පනින පුද්ගලයකු ගැන ද කිව යුත්තේ එය ම ය. බුදු රඳන් දුක නැමැති ගැටුවට ප්‍රභා වන්නේ මනා: කල්පිත හෝ පාර ලොකික හෝ ආකාර යෙන් නොව අත්‍යවශ්‍ය අනුහතිය නොගොත් අන්වෙෂණ පයෙෂීංසා සහිත ප්‍රායෝගික ආකාරයෙනි. වෙනත් සමයන්හි පැහැදිලි කර ඇති පරිදි පාපයන් බුදු සමයේ නැතු. බොඩි සිනට පාප යනු අකුසල් හෝ නුපුරුසු ත්‍රියාචනි. එය පාපය

නිරමාණය කරයි. මිනිසාට පරාහවය දුක සහ අසතුට ගෙන දෙයි. නපුරු මිනිසා යනු අනුවණ පුද්ගලයෙකි. ඔහුට ගැරහිමට හා දඩුවමට වඩා උපදේශය අවශ්‍ය වේ. දේව අභ්‍යාය උල්ලඩිසනය කළ අයෙකු සේ ඔහු සලකනු නො ලබයි. දේව සමාච හා අනුකම්පාච යැදිය පුන්තේක් ද නො වේ. ඔහුට අවශ්‍යව ඇත්තේ සත්‍යාච්චේඩය සඳහා මාරග දේශකන්‍යය යි. ඒ සඳහා යම් කිසිවකුට අවශ්‍ය වන්තේ ඒ පුද්ගලයට තම තරකනය යොදා තමා කළ වැරදි ක්‍රියාවට වග කිව පුන්තේ තමා බැවි වටහා ගැනුමට උද්වී උපකාර කිරීම ය. සිදු කළ වරදේ විපාක විදිය යුතු බැවි වටහා ගැනීමට ආධාර වීම ය. ඒ අනුව පාපෝච්චිවාරණය වූදු දහමට නුපුරු දෙයෙකි.

වූදු රුද්‍යන් මේ ලොව පහළ විමම් පරමාන්ත්‍රිය නම් මේ ලොව වැසියන් තුළ කළ පති සේද හැරීමට හෝ දඩුවම් කිරීමට හෝ නපුරු මිනිසුන් වැනැසිමට හෝ නොව අකුගල ක්‍රියාවල යෙදීම කො තරම් අනුවණ ද ඒවායේ විපාක කොතරම් බරපතල ද යනු පෙන්වා දීමට ය. එහි ප්‍රතිඵලය බූදු සමයේ ආජුපනත් නො වේ. ඒවා ස්ථේවිජානුගත පිළිපැදිම් ය. වූදු රුද්‍යන් මෙයේ දේශනාකර ඇත. එනම් කරුණාකර සවන් දෙන්න. ‘‘මේ අවවාදය පිළිපදින්න, ඒ ගැන යලි සිතා බලන්න, මාගේ අවවාදය හාවිතයට යුදුසු නම් හාවිතා කරන්න. එහි ප්‍රතිඵල ඔබේ අන් දැකීම් මගින් ම ඔබට දැකිය හැකි ය’’ යනුයෙනි. අවබේදය හා යෝග්‍ය පිළිගැනීමක් නො මැතිව අන්ධානුකරණයෙන් ආජුවන් පිළිපැදිම ආගමික වට්නාකමක් ඇති ක්‍රියාවක් නො වේ. ඒ කෙසේ වෙතන් බූදු රුද්‍යන් අපට කැමතියේ ක්‍රියා කිරීමට ද ඇති නිඛාසින් අපුතු ප්‍රයෝගන ලබා නො ගත යුතු ය. අප ගේ යුතුකම වන්තේ සිංච සම්පන්න හික්මුණු හා අවබේදය ඇති මිනිසුන් ලෙස ආගමික ජීවිතයක් ගෙන යුම ය. එය අපට වටහා ගත හැකි නම් ආජුපනත් එ තරම් වැදගත් නො වනු ඇත. සත්‍යාච්චේඩය කළ යාස්තාචරයක වගයෙන් බූදුරජාන් වහන්සේ අපට පවිත්‍ර ජීවිතයක් ගත කළ යුතු ආකාරය ආජා පැනවීමෙන් නොරව බිඟ වැද්දීම හෝ දඩුවම් නො මැතිව උගන්වා විදළ සේක.

## බඩ ම ක්‍රියාත්මක වන්න

තමා කෙරෙහි විශ්වාසය මිනිසා ගේ ජීවිතයේ සැම අංග යක ම ප්‍රධාන වගයෙන් බලපාත්නකි.

කිසිදු බාහිර බලවේගයකින් හෝ වෙනත් කෙනෙකු ගේ බලපූමකින් එසේත් තැන්නම් පුද පූජාවකින් හෝ හක්නිය පමණක් දියුණු කර ගැනීමෙන් ගැලීමක් සිදු නො වන බැවි දන්නා බොංචියා තමන් ගේ ම ප්‍රයත්තය මත විශ්වාසය තැබීමේ අවශ්‍යතාව දනියි. තමා ගේ උත්සාහයන් සැලකිල්ලන් දැනීමත් දියුණු වූ තරමට දුකින් මිශීම පහසුවෙන් කළ හැකි ය. මේ ජීවිතයේන් මතු ජීවිතයේන් රඳා පැවැත් ම පිළිබඳ වග කිම සම්පූර්ණයෙන් ම තමා පිට පැවරී ඇති බව හෝ වටහා ගනියි. සැම කෙනෙකු ගේ ම විමුක්තිය සොයාගත යුත්තේ ඒ ඒ තැනැන්තා විසින් ම ය. විමුක්තිය ලහාකර ගැනීම රෝගයක් සුවකර ගැනීමට සමාන ය. කෙනෙකු රෝගී තම් ඔහු වෙදාවරයකු සොයා යා යුතු ය. වෙදාවරයා රෝගය තේරුම් ගෙන ඕඟඩ නිරදේශ කරයි. ඕඟඩ පාවිච්චිය ලෙඩා විසින් ම කළ යුතු ය. ඔහුට තම බෙහෙත් තමා වෙනු වෙන් ගැනීමට වෙනත් නියෝජිතයකු නම් කළ නො හැකි ය. වෙදාවරයා අගය කිරීමෙන් හෝ බෙහෙත් වශ්නා කිරීමෙන් රෝගය සුව නො වේ. රෝගය සුවකර ගැනුමට අවශ්‍ය නම් කළ යුත්තේ දෙන ලද වෙදාපදේශ හා ප්‍රතිකාර ඒ පරිදි පිළිපැදිම ය. එනම් ඕඟඩ ගන්නා ආකාරය, වාර ගණන, දිනපතා ආහාර ගැනීම ඇතුළු අදාළ වෙදා පිළිවෙත් ආදිය යි. ඒ ආකාරයෙන් ගිණුපදද උපංද්‍ර අවචාද අනුශාසනා ද බුදු රදුන් විදාහ පරිදි තමන් ගේ ලොහ, ද්වෙෂ, මෝහ පාලනය කරමින් හා යහපත් කර ගනීමින් ක්‍රියාවට තැගීය යුතු ය.

කිසිවකුට උන් වහන්සේ ගේ ගුණ ගැයීමෙන් හෝ පුද පූජා පැවැත්වීමෙන් විමුක්තිය සාධාගත නො හැකි ය. බුදු රදුනට ගොරට උපහාර දැක්වීම් වස් විවිධ උත්සව පැවැත් වීමෙන් ද විමුක්තිය නො ලැබේ. යාඛ කිරීමෙන් හෝ නිදහස වෙනුවෙන් කන්නලට කිරීමෙන් විමුක්තිය ලබා ගත හැකි

ආගමක් ලෙස බුදු සමය දැක්විය නො හැකිය. විමුක්තිය ලබා ගැනීමට කැමැත්තෙන් තම ආන්මලාභී තාෂේණාවන් අවශ්‍යයන් පාලනය කරමින් වියවිත් ලෙස ක්‍රියා කළ යුතු ය.

### මිනිසා සියල්ලට ම වගකිව යුතු ය

අනුත්ව බාධා නො වන සේ සැබූ මිනිසකු වගයෙන් කෙසේ ජීවන් විය යුතු දැයි මිනිසා උගත් විට තම සිතෙහි කිහිදි තියක් නොමැතිව සාම කාමී ලෙස ඔහුට පුවසේ ජීවන් විය හැකි ය.

බුදු රඳුන් වදුල පරිදි මිනිසා ගේ ඉරණම සකස් කරන්නා එම මිනිසා ම ය. ඔහු ගේ දුක ගැන දෙස් පැවරිය හැකි කිහිවකු තැනි අතර ඔහු ගේ ජීවිතයේ මුළු වගකිම ඔහු වෙත ම පැවතෙර. තම ජීවිතයේ ගොඳ භේද නරක සියල්ල ම ඇතිවන්නේ මිනිසා නිසා ම ය. අපේ සියලු දෙමිනස් අතුරු අන්තරා උත්පාදනය අප ගේ පිත් සහන්ති අසම්පූජ්‍යතාය මිස අන් ප්‍රහාරයකින් උද්ගත වීමක්. නො වේ. අතිතයේ අප ගේ තාෂේණාවන් මෝහය නිසා ඇති වූ ක්‍රියාවන් ගේ විපාකය ලෙස විත්මාන ජීවිතයේ ඇතිවන ග්‍රහාගුහ දේ පෙන්විය හැකි ය. ඒවා අප විසින් ම ජනිත කළ බැවින් අයහපන් විපාක මරදනයන් යහපත් ස්වභාවයන් වගා කර ගැනීමේ ගක්තියන් අප විසින් ම ඇති කර ගත යුතු ය. මිනිස් මනස ද තිරිසන් මනස මෙන් ඇතුම් විට පාලනය වන්නේ තිරිසන් ඉව හා සමාන මූලික ආගාවලිනි. නමුත් තිරිසන් මනස මෙන් නොව මිනිස් මනස උසස් පුරුෂාර්ථ සඳහා පුහුණු කළ හැකි ය. මිනිසකු ගේ මනස තුමානුකුලව හික්මවතු නො ලැබූ හොත් එවන් නො ඩික්මුණු මනසකින් මෙලොවට දහසක් කරදර ඇති කළ හැකි ය. සමහර විට මිනිසා ගේ හැසිරීම තිරිසන් හැසිරීමට වඩා අනතුරු දයක ය. තිරිසනුත්ව ආගමික ප්‍රශ්න, හාඡා ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජ, ආචාර, සමාචාර වෙශජේද ආදි ප්‍රශ්න නැත්තේ ය. ඔවුන් සටන් කරනාත් ඒ උත් ගේ ආභාර, වාසස්ථාන හා සම්භාගය සඳහා පමණකි. එහෙත් මිනිසුන්ට තමන් උත්පාදනය කළ දහසකුන් එකක් ප්‍රශ්න ඇත. ඔවුන් ගේ හැසිරීම කෙසේදයන්? වෙනත් ප්‍රශ්න ඇති

නොකොට දැනට ඇති ප්‍රශ්න විසඳිය නො හැකි තත්වයක් පවතී. මිනිසා තම දුරවලනා පිළිගැනීමට මැලි වේ. තම වගකීමෙන් උරදීමට අකමැති ය. ඔහු ගේ ආකල්පය තම වරද අනුන් පිට පැටවීමට ය. අප තව දුරටත් අප ගේ ක්‍රියා වගකීම් සහිතව කළඹොත් අපට සාමාජික හා සතුව පවත්වා ගෙන යා හැකි ය.

### මිනිසා ගේ පාලකභා මිනිසා ම ය

මානව ස්ථායින්ත්වය ගැන සිත්ත විට මිනිසා සැබැවීන් ම තමාට රිසි පරිදි ක්‍රියා කිරීමට තරම් නිදහස්ව සිරිදුයි සොයා ගැනීම දුෂ්කර ය. මිනිසා අභ්‍යන්තර හා බාහිර තත්ව රසකින් බැඳී ඇත. රජය පනවා ඇති නීති රිතිවලට අවනත වීම ඔහු ගෙන් අපේක්ෂිත ය. ආගමික මූලධීම් අනුගමනය බලා පොරාත්තු වෙයි. ඔහු ජීවත් වන සමාජයේ සාමාජික හා වාරිතුමය තත්වයනාට සහයෝගය දැක්වීම අවශ්‍ය වේ.

ජාතික හෝ ගොත්‍රික සිරිත් හා සම්ප්‍රදයන් රකුමට ද බල කෙරෙයි. වත්මාන සමාජයේ දී ඇතැම් විට ජීවන කරුණු වලට එකඟ නො වීමට ද නැඹුරු විය හැකි ය. ඇතැම් ජීවන මාරුග සඳහා යථායෝගය වීමට ද සිදු වෙයි. ස්වභාවික නීතියට සහයෝගය දීමට බැඳි සිටියි. විශ්ව බල වෙශයන් පිළිබඳව ද එසේ ය. ඔහු ද එම බලවිගයේ කොටසක් වන හෙයිනි. ප්‍රදේශයේ දේශ ගුණික කාල ගුණික තත්වයනාට ද හෝ විෂය වෙයි. තම ජීවිතයට හෝ හොතික පදනම් නො ව තම ආච්ච්‍යතා පාලනය කළ හැකි මනසකින් යුත්ත වීමට ද සිදු වේ. වෙනත් වචනවලින් කිවහොත් ඔහුට නිදහස් සිතීමට නිදහස් නැතු. මක්නිසාදයන්? තව සිතුවිලිවල බලපෑමට පූජාවීමෙන් ඔහු ගේ පැරණි අඛයේ උදහස් තීරණ ඉවත ලැබූමට හෝ ප්‍රතිච්‍රියා කාරණයට හෝ යොමු වී තිබේයි. ඒ අතරතුරෙහිදී ම දෙවියන් ගේ කැමැත්ත පරිදි ඔහුට කිකරුව ඔහු කියන පරිදි වැඩ කිරීමටත් තම අභ්‍යන්තරය අනුගමනයට ඉඩක් නොමැති බවත් විශ්වාස කිරීමට සිදු වේ. මිනිසා බැඳී ඇති ඉහත කි වෙනස් වීම තත්වයන් සලකා

බලැලිමෙන් අපට මේ වැනි ප්‍රග්‍රහ පැන තැකිය ගැකිය. එහිම මිනිසාට තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට නිදහස තිබිය යුතු ය යන අයිතිය තුළ සත්‍යතාවක් තිබේ ද යනුයි. මිනිසා ගේ දැන් තදින් බඳු තබා ඇත්තේ මත්ද? එයට හේතුව ඔහු තුළ විවිධ අයහැන් මූල්‍යවායන් ඇති නිසා ය. ඒ මූලික ආගාමන් සකල ජ්‍යෙෂ්ඨ ප්‍රාණීන්ට ම අනතුරු දයක හා විනාශකාරී වේ.

පසුගිය අවුරුදු සිය අභය් ගණන තුළ සියලු ආගම් තැන් කරමෙන් සිටිමේ විශ්වාසය තැබිය නො ගැකි මිනිසා ගේ රීතියා ආකළුපායන් හිලුකර ඔහුට උත්තරිතර ජීවිතයක් ගත කිරීමට කෙසේ ඉගැන්විය යුතු ද යන්න අධ්‍යායනට ය. නමුන් අවාසනාවකට මෙන් මිනිසා කොතරම් භෞද මූණක් පෙන්තුවද විශ්වාස කළ ගැකි තත්ත්‍යක් නොමැත. මිනිසා තවමත් ඔහු තුළ අකුළල මූලයන් සහවා ගෙන සිටී. එකී අකුළල මූලයන් බාහිර ප්‍රහවියකින් ඉදිරිපත් කළ ගෝ බලපෑම් කළ භෝ ඒවා නොව මිනිසා විසින් ම අභ්‍යන්තරයේ ජනිත කළ ඒවා ය. ඒ මිනිසා විසින් ම නිර්මින හේසින් ඒවායේ අන්තරාය කාරී බව වටහා ගැනීමෙන් පසු මහත් ප්‍රයත්තයක් දරා ඉන් මීදිය යුතුව ඇතේ. අවාසනාවකට මෙන් වැඩි කොටසක් කුරිරු ය, කපවී ය, දුෂ්චරි ය, අකාන්තං ය, අවිශ්වාසදයක ය, අවිනිශ්චිත ය. මිනිසාට තම අභි මතය පරිදි ස්වාධීනව හා මධ්‍යස්ථානාවය හා වැළකීම් රහිතව කටයුතු කිරීමට ඉඩ දුන්හෙන් අහිංසක මිනිසුන් ගේ සාමය හා සතුව විනාශ සරණු නිසැක ය. ඔහු ගේ ගැසිරීම රුදුරු තිරිසැනුන් ගේ වයස්වට වඩා තරකා එකක් විය ගැකි ය.

ආගමක් අවශ්‍ය වන්නේ ඔහුට වැදගත් ජීවිතයක් ගත කිරීමට මෙන් ම සාමය හා සතුව මේ ලොව දී හා පරලොව දී ලැබිය ගැකි සේ පුරුදු පුහුණු වීමට ය. ආගමික ජීවිතයට හා ආධ්‍යාත්මික ප්‍රගතියට එරෙහිව ඇති තවත් බාධකයක් නම් වර්ගවාදී අභ්‍යන්තරයේ යි.

බුදු රජාණන් වහන්සේ තම ප්‍රාවකයනට ආගමික ක්‍රියා කාරකම්වල දී ජාතිගේද ප්‍රග්‍රහන් මතුවීමට ඉඩ නො තබන ලෙස අනුගාසනා කළ සේක. බොංඩිනට උගන්වා ලුයේ තම ජාති කුල පත්ති විශේෂත්වයන් යටපත් කිරීමට ය. ආගම අදහන සියලු ජනයා තම තමන්ට ආවේනික පොදුගලික

ඡීවන මාරග ඉස්මතු කර සෙසු අය කොන් කිරීමට තැන් නො කළ යුතු ය. සියලු දන එස් සැලකිය යුතු ය. ආගමික කටයුතුවලද දී ඒ ඒ ආගමිවල අනුගාමිකයන් වෙනත් ආගමිකයනට වෙනස්කම් විරුධවාදී කම් කරන බව කිව හැකි ය. තම තමන් ගේ රේතියා සම්ප්‍රදයයන් හෝ සිරින් තිසා අනුන් සමග වැඩි කිරීමේදී එකිනෙකා ගේ හක්තියට බාධා කිරීම හෝ රිදුවීම නො කළ යුතු ය.

තමන් අදහන ආගමේ මූලධම්මවලට-හැසිරීම් මාලාවනට පටහැනි නො වන සේ තමන් ගේ සම්ප්‍රදයයන් හා සිරින් පිළිපැදිය හැකි ය. ජාතිවාදී උඩඛකම ආගමික හා ආධ්‍යාත්මික ප්‍රගතියට මහත් බාධාවකි. වාර්ගික උඩඛකම අන්හැරීමටත් ඉගෙනීමෙන් ලැබේය හැකි ප්‍රත්‍යාශ්‍යාණය කළ හැකි සාම්‍රිය බුදුරජාණන් වහන්සේ සාගර ජලය උපමාවෙන් වදුරා ඇතේ. නොයෙක් නාම වලින් යුත් ගංගාවෝ වෙති. ඒ එක් එක් ගංගාවෝ ජලය සාගරයට වැදි සාගර ජලය බවට පත් වේ. එසේ ම විවිධ සමාජයන් ගෙන් විවිධ කුලයෙන් සපුළුවනට ඇතුළු වන්නන් එහි දී ඔවුනොවුන් ගේ වෙනස් කම් අමතක කොට එක ම මිනිස් ජාතියක් මෙන් සිටිය යුතු ය.

### ඡබ ඡබ ම ආරක්ෂා කරසි

ඡබ ඡබ ම රකින විට - අන් අය ද රකෙනු ඇතේ  
අන් අය ද රකෙන විට - ඡබට රකවරණ ඇතේ

මෙය එක් අවස්ථාවක හාගාවතුන් වහන්සේ සංසයා වහන්සේ අමතා වදුල කළාවකි. එක් කලෙක පිතුම් කරුවෝ දෙදෙනෙක් උණ රිටක් මත නැගී පිතුම් දැක්වීමට පුරුදුව සිටිය හේ. දිනක් ඔවුන් ගේ උපදේශකයා තම ආධ්‍යාත්මිකයාහට කළා කොට දැන් මගේ උරහිසට පා තබා උණ රිට මුදුනට නැගෙව සි වේඩාන කෙලේය. ආධ්‍යාත්මිකයා එසේ කළ කළේහි ආචාර්යීවරයා මෙසේ කිවේය. දැන් ඡබ මා ආරක්ෂා කරන්නා. මම ඡබ භාජින් ආරක්ෂා කරන්නෙමි. එසේ එකිනෙකා ගේ ආරක්ෂාව රකිතින් අප ගේ ද්‍යුම්කම් මැනවීන් පෙන්විය හැකි ය. වැඩි වැඩියෙන් ලාඛ ලැබේය හැකි ය. ඡබට උණ රිටෙන් බැසිම සුරක්ෂිතව

කළ භැකි ය. එ බස් ඇසුළු ආධිනිකයා කියන්නේ එය පූදුසු තො වෙයි. ආචාර්යීතුමනි, ඔබ ඔබ ගේ ආරක්ෂාව සලසා ගත යුතු යි. මම ද මගේ ආරක්ෂාව සලසා ගන්නෙමි. එවිට ස්වයා ආරක්ෂාවන් ස්වයාංචාරක්ෂණයන් යන දෙක ම ඇති බැවින් අපේ හජන්කම් සුරක්ෂිතව දැක්විය භැකියි.

එය නිවරද මග බැවි පැවසු භාගයවතුන් වහන්සේ තව දුරටත් මෙසේ ද වදළ සේක. “මම මගේ ආරක්ෂාව සලසා ගන්නෙමි යන්නෙන් ආධිනිකයා කි පරිදි සත්‍ය මාර්ගයේ පදනම වැඩිය යුතු ය.” මම අනුන් ආරක්ෂා කරමි කි පරිදි ම සත්‍ය මාර්ගයේ පදනම ප්‍රේන කළ යුතු ය. එවිට තමා ද අනායා ද එකසේ සුරක්ෂිත වෙති. තමන් ආරක්ෂා විමෙන් අනුන් ආරක්ෂා කරන්නේ කෙසේද? භාවනාව නිරතුරුව තැවත තැවත වැඩිමෙනි. අනුන් ආරක්ෂා කිරීමෙන් තමා සුරක්ෂිත වන්නේ කෙසේ ද? ක්ෂමාවෙන් භා ඉවසීමෙනි. මෙත්‍යි සහගත කරුණුවෙති.

ඔබ ඔබ ම රකින විට - අන් අය ද රෙකනු ඇත  
අන් අය රෙකන විට - ඔබට ද රෙකවරණ ඇත

දෙපදය එකිනෙකට පරිපුරුණය වන සේ ගත යුතු ය. අද වැනි කාලයක ඉහළන් අවධාරණයකින් සමාජ සේවාව ගැන සඳහන් කරයි. නිදුෂුනක් වශයෙන් තම අදහස් තහවුරු කිරීම් වස් දෙවන පදය සඳහන් කිරීමට පෙළුමෙනි. එසේ පදයක් පිරුළක් සේ යොදා ගතහොත් බුදු රුද්‍ය වදළ අදහසට වැරදි අරුතක් ලැබේ. හෝදින් මතක තබාගත යුතු කරුණක් තම් මෙහි දක් වූ උපමා කථාවේ බුදු රුද්‍ය විවෘත ලෙස අනුමත කෙලේ ආධිනිකයා පැවසු අදහස් ය. එනම් කිසියම කෙනෙකු විශේෂයෙන් පැලකිය යුත්තේ ඒ තැනැත්තා ගන්නා පියවර ගැනයි. එවිට අනික් තැනැත්තාට භානියක් තො වන සේ ය. මධ්‍යිනි ගිලුණු තැනැත්තකුට එහි ගිලිපිටි අනික් අයට ආධාර දිය තො භැකි ය.

ල් අදහසට අනුව ආන්ම ආරක්ෂණය ආන්මලාභී ත්‍රියාවක් තො වේ. එය ආධ්‍යාත්මික වශයෙන් ස්වයා සංවධිනායකි. තමා තම ආරක්ෂණයෙන් අනුන් ආරක්ෂා කරයි. යන

ප්‍රකාශනයේ අර්ථය ආරම්භ වන්නේ ඉතා සරල ප්‍රායෝගික තත්ත්වයකිනි. ගොනික තත්ත්වයට අනුව මේ සත්‍යය කොතරම් පැහැදිලි ද කිවහාන් ඒ පිළිබඳව එතරම විස්තර සිරිම අනවශ්‍යයයි. වසංගත රෝගක් පවත්නා කුල්හි අප අප ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නා විට අප ගේ අසල් වැඩියන් ගේ සෞඛ්‍යය ද ආරක්ෂා වන බැවි සිනාගත හැකි ය. අප කරන යම් යම් වැඩි හා ක්‍රියා පටිපාටින් භාඳින් පූදුනම් වී ප්‍රවේශම් සහිතව කිරීමෙන් සෙපු අයට ආරක්ෂාව සැලැමයි. එසේ නො වුවහාන් අප ගේ නො සැලකිල්ල හා පමාවීම් නිසා ඔවුනට හානි සිදු විය හැකි ය. ප්‍රවේශම් සහිතව රිය පුද්වීමෙන් මෙදාසාරය පිටු දැකීමෙන් හිංසාවට තුවුදිය හැකි අවස්ථාවන්හි ස්වයං සංවර්ගත ගති ඇතිකර ගැනීමෙන් හා වෙනත් එවැනි මාර්ගවලින් අපට අනුන් ආරක්ෂා කිරීමෙන් අප ගේ ආරක්ෂාවක් සලස්වා ගත හැකි ය.

දත් අපි සත්‍යය පිළිබඳ ආචාර ධ්‍යාම් තත්ත්වය දෙස බලමු. හැඹිරීම් පිළිබඳව අප තුළ ඇති ස්වයං ආරක්ෂණය තීයා සෙපු අය තනි තනිව හෝ සමාජයක් ලෙස හෝ අප ගේ නො හික්මුණු අනුරාගයන් හා ආත්මලාභී හැඟීම්වලට ගොදුරු නොවී ආරක්ෂාව ලබති. සියලු අකුසල් වලට මූල්‍ය ලෝහ ද්වෙශ මෝහ යන තුනට අප සින් සතන් තැන් ගුහණය කිරීමට ඉඩ දුනහාන් එම අකුෂල මූලයන් ගේ වැඩිම කාලයේ ගස් කොළඳු වසාගෙනා පැතිර යන මහ වැළක් සේ අප ගේ යහපත් ගුණවල හිරකර විනාශ කරනු ඇත. එහෙන් එකී ත්‍රිවිධ අකුෂල මූලයනට එරෙහිව අප ගේ ආරක්ෂණය සලසාගත හාන් අප අසල් වැඩි සෙපු අය ද අප ගේ ඉවක් බවක් නැති බලකාමය හා වස්තු කාමය ද අසිම්ත අනුරාග යන් හා ආස්ථාදායන් ද ද්වේෂ හා ඊරිජ්‍යාව ද යන අන්තරා දායක දේවලින් වැළකිය හැකි ය.

තව දුරටත් අප ගේ හේදකාරී, විනාශකාරී- මිනිමරු ක්‍රියා වලින් ද අප ගේ නොධය හා විරුද්ධත්වයේ විපාකයන් ගෙන් ද, කොහුවිෂ්ටවීම් වලින් ද, අප අවට සිහින්නන්ට දරා සිවිය නො හැකි තරම් වූ කළහකාරී හතුරු කම් වලින් ද වැළකිය හැකි ය. අප ගේ ලෝහ ද්වෙශ විපාකයනට ලක් වන්නේ

අප ගේ තෙකුධයට කෙලින් ම හසුවන ක්‍රියා විරහිත අරමුණු හා අප ගේ ලෝහයට අරමුණු වූ අනුන් සතු දේ පමණක් නො වේ. ලෝහයට හා ද්වෙශයට මහත් බලයක් තිබේ. ඒවාට අයහපත් විපාකයන් වැඩි කළ හැකි ය. අප වෙනත් දෙයක් ගැන නො සිතා තිතර ම අදහස් කරන්නේ යම් යම් දේ කෙරෙහි මහත් අහිරතියක් හා ගුහණයක් නම් අත්කර ගැනීමට හා ප්‍රක්තිවිදිමට නම් තධින් අල්ලා ගෙන එල්බ සිටීමට නම් අප අනායන් ගේ ද එම අදහස්, එනම්:- අයන් කර ගැනීමේ මූලික ආගාව පුහුදු කර කුඩ ගැන්වීම කරවන බැවි නිසැකයි. අප විසින් ඒ ආකාරයෙන් දෙනු ලබන නරක ආර්යය සමාජය පිළිගත් හැසිරීම් සම්මතයක් වී ඇත් ප්‍රමාදින් ද මිත්‍රයන් ද, වෙනත් අය ද අනුකරණයට පුරුදු වන බව කිව හැකි ය.

අපේ හැසිරීම අන් අය අප සමග හවුල් වීමට පොලඹ වන අතර අන් සතු දේ කඩා වඩා ගැනීමේ තෘප්තාව පොයි තෘප්තියක් බවට පත් කෙරේ. ඇතැම් විට අප හා කරඟ කොට අප පරාජය කිරීමට තරම් ඇලම්වත් වූ තරගකාරී හැඳිම් අනුන් තුළ පුහුදු කළ හැකි ය.

අප නොයක් ආජ්වායන් ගෙන් පිරි පවතී නම් අනුන් තුළ ද අනුරතිය දැල්වීමට හේතු වේ. අපේ තෙකුධය අනුන් තුළ වෙටරය හා පලි ගැනීම ඇතිවීමට හේතු වේ. මෙහි ද සිදුවිය හැකි තවත් දෙයක් නම් අප එවැනි අය සමග සංඛ්‍යා වීම හෝ අනුන් සාමාන්‍ය ද්වෙශ සහගත එදිරිවාදුකම් සඳහා කුඩා කරවීමයි.

## බඩ ආරක්ෂා වන්නේ කෙසේද?

තමන් ආරක්ෂා කරගන්නා ඇත්ත වශයෙන් තමාම ය. කවර නම් ගැලවුම් කරුවකු එහි සිටීය හැකි ද? බාහිර ගැලවුම් කරුවකු සෞයා ගැනීමේ ගැටළුව සඳහා ඇත්තේ තමා, හොඳින් පාලනය වී සිටීම යි.

බුදු රඳුන් පිරිනිවන් පැමට ආසන්න වන් ම උන් වහන්සේ වෙත තමන් වහන්සේ ගේ ග්‍රාවකයෝ සියලු ම දෙසින් පැමිණ

ලං ව්‍යුහ. සෙසු ප්‍රාවකයෝ නිරතුරුව උන්වහන්සේ වෙත රඳී සිටිමින් තම කාස්ථාවරයා ගේ අභේක්ෂිත වියෝවීම ගැන සිතමින් මහන් දෙමිනයින් සිටියහ. අන්තදත්ත තම වූ එක්තරා හික්ෂුනාමක් තම කුටියට වැදි හාවනානුයෝගී වුහ. සෙසු හික්ෂුන් වහන්සේලා එම හික්ෂු තම බුදුරජාණන් වහන්සේ ගේ තත්ත්වය නො තකන්නෙකැයි සිතමින් විමතියට පත් වූ අතර ඒ පුවත බුදු රඳුනට දන්වා සිටියහ. ඒ හික්ෂුන් වහන්සේ ද ඒ අනුව බුදු රඳුන් අමතා මෙසේ පැවුසුහ. හාගාවත් බුදු රජාණන් වහන්සේ තව සුළු කාලයකින් පිරිනිවන් පානා සේක. උන් වහන්සේට ගොරව කිරීමේ භොඳ ම මාරුගය තම බුදු රඳුන් ජීවමානව සිටිය දී රහන් බවට පත් වෙමියි මම හාවනා කෙලෙමි. බුදු රජාණන් වහන්සේ ඒ හික්ෂුන් වහන්සේ ගේ ආකල්පය හා හැඳිරීම ගැන පැහැදුන අතර අනුන් නිසා තමා ගේ ආධ්‍යාත්මික ගුහ සාධනය අත් නො හැරිය යුතු බැවි විද්‍යා සේක.

මේ කථා පුවතින් බුදු සමයේ එක්තරා වැදගත් අංශයක් නිරුපනය වෙයි. එනම් සෑම පුද්ගලයෙකු ම නිරන්තර යෙන් ම තමා ගේ සාසාර විමුක්තිය සඳහා සුදනමින් සිටිය යුතු අතර ඔහු ගේ ගැලවීම ලබාගත යුත්තේ ඒ පුද්ගලයා විසින් ම බව යි. නිවන සාක්ෂාත් කර ගැනීමට බාහිර බලවේගයක හෝ නියෝජිතයෙකු ගේ සහාය පතා සිටිය නො හැකි බව ය. බුදු සමය තෝරුම නො ගත් ජනය මේ සංකල්පය විවේචනය කරනි. බුදු සමය ආත්මලාභී ආගමක් බවත් එය නිතර ම කථා කරන්නේ දෙකන් හා වේදනාවෙන් පුද්ගලයෙකු නිදහස් කර ගැනීමට අදහස් කිරීම පිළිබඳව බවත් බුදු සමය යථාර්ථවාදී ලෙස අවබෝධ කර නො ගත් අය කියනු ලබන්නකි. එහෙන් එය සම්පූර්ණ සත්‍යයක් නො වේ.

බුදු රඳුන් දේශනා කර ඇත්තේ සෑම අයෙකු ම සෑම දෙනා ගේ ම ආධ්‍යාත්මික හා ලොකික ගුහ සිද්ධිය සඳහා නො නවත්වා ත්‍රියා කළ යුතු බව ය. ඒ සමග ම සාක්ෂාත් කර ගැනීමේ නිෂ්ටාව කරා යුමට හැම කෙනෙකු ම විය යුතු ය. මමත්වයෙන් තොර සේවාව බුදුරජාණන් වහන්සේ අය කළ සේක. භොඳ මනසකින් යුත් වාසනාවත්

පුද්ගලයන්ට තම ප්‍රයත්නය මගින් ම නිවන ලැබීම කළ හැකි ව්‍යවන් එසේ මානසික හෝ ගාරිරික හෝ ලොකික වශයෙන් පසුබව බැවින් යුත් අය කෙසේ නිවන් සාධාරණිත් ද? ඔවුනු කෙසේ ස්වයං විශ්වාසයක් ඇතිකර ගනිත් ද? ඔවුනට බාහිර බල වශයක දෙවියකු ගේ ආධාරය අවශ්‍ය නොවන් නේ ද? යනු ප්‍රශ්නයකි.

එයට දිය හැකි පිළිබුර නම් බොඩියන් අවසාන විමුක්තිය එක් ජීවිත කාලයක් තුළදී සිදු විය යුතු යයි නො සිතන බව ය. සම්බේදිය අපේක්ෂා කරන පුද්ගලයා විසින් තම ගක්ති ප්‍රමාණයෙන් ස්වයං විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් සංවධිනය කරගත යුතු ය. ඒ නිසා පසුබවන පුද්ගලයා ද මානසිකව ආධ්‍යාත්මිකව හා හොතිකව ක්‍රම ක්‍රමයෙන් තම ප්‍රයත්නය ත්‍රියාත්මක කළ යුතු ය. ඉතා පූජා වශයෙන් ව්‍යවන් විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට පටන් ගත යුතු ය. රෝද කුරුකීමට සැලැස්වූ කළේහ ඒ තැනැත්තා හෙමින් හෙමින් තෙමේ ම තම ස්වයං විශ්වාසය දියුණු කර ගනු ඇත. කුඩා බිජය යම් දිනොක වැඩි මහත් දුවැන්ත ගසක් බවට පත්වෙන්නාක් මෙනි. එය සතියක දී දෙහෙක දී සිදු නො වේ. ඉවසීම මේ හාරදුර ත්‍රියාවලියේ වැදගත් අංගයකි. තීදුෂුනක් ගනිමු. දෙමාපියෝ තම දරුවන් තමන් ගේ බලාපොරොත්තු හා ප්‍රාරුණාවනට සරිලන සේ හද වඩා ගැනීමට තමන් ගේ මූල ගක්තිය යොදු කළ යුතු සියල්ල කරනි. එහෙන් එම දරුවන් වැඩෙන් ම ඔවුනට රිසි පරිදි මුත් දෙමාපියන් අපේක්ෂිත පරිදි සංවධිනය නොවන බැවි පෙනේ. මූදු සමයට අනුව අපි විශ්වාස කරන්නේ ද යම් කිසිවකු ගේ ජීවිතය කෙරෙහි අන් අයට බලපැමි කළහැකි ව්‍යව ද ඒපුද්ගලයා ගේ අහිමතය අවසානයේ ද ඔහු විසින් ඔහුගේ ම කම්ය උපද්වන බවත් ඔහු ගේ ත්‍රියාවන් සඳහා ඔහු ම වශකිව යුතු බවත් ය.

අවසාන විමුක්තිය ලබා ගැනීමට මෙහෙයවීම හෝ පාලනය කිරීම කිසිදු දේවතාවකුට හෝ මිනිසකුට බැරි බව අවසන් විශ්වාසය දී අපට දක්නට ලැබේහි. ස්වයං විශ්වාසය යන්නෙහි තෝරුම එය වේ. යමෙකුට ආත්මලාභී වීමට මූදු සමය උගන්වතියි මෙයින් අදහස් නො කෙරෙයි. මූදු

සමයට අනුව යම් කිසි කෙනෙක් තම ප්‍රයත්තයෙන් නිවැන සාන්ක්ෂාත් කෙරදී? හෙතෙම අධිෂ්ථාන කරගෙන ඇත්තේ ප්‍රාණසාතය, සොරකම, කාම මිත්‍යාචාරය, මූසාචාදය මත් පැනින් හා ඉන්දිය අසංවර්තනාවෙන් වැළකීමට ය. මෙසේ තමා විසින් ම පාලනය කරනු ලබදී ඔහු නිරායාගයෙන් අනුන් ගේ සුව පහසුවට කිසියම් පරිත්‍යාගයක් කෙරෙයි. එය රීතියා ආත්මරාකාමිත්වය නො වේ. සත්ව ජීවිතය ගැන හරිහැටි නොදන්නා අය අසනු ලබන තවත් ප්‍රශ්නයක් නම් පහත් ගණයේ සතුන්ට කිසිදු අර්ථයක් නැති යළි යළින් ඉපදිමේ තත්වයයන් නිදහස් වීමට හැකිකෝ කෙසේ ද යන්නයි. ඇත්ත වශයෙන් ම එවැනි භවිත හරණක් නැති තත්වයක දී බාහිර ප්‍රඛුඩ බලවේගයක් ඒ අව්‍යාචනාවන්ත තත්වයෙන් එරි ඇති මඩ ගොඩින් ඇද දුම්ම සඳහා අවශ්‍ය වන්නේ ය. එම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා අප පරිනාම න්‍යාය දෙස බැලිය යුතු ය. එය ඉතා පැහැදිලි ලෙස දක්වන දෙයක් නම් ජීවිතයේ ආරම්භය සිදු වූයේ ඉතා පැරණි රුපකායකිනි. එය තනි ගෙල ජීවියෙකි. වතුරේ පාවෙමින් තිබුණු එකකි. අවුරුදු දස ලක්ෂ ගණනක් ඇවුමෙන් මේ මූල ජීව ආකෘතිය පරිනාමයට පත් වී සංකීරණ විය. වඩා බුද්ධිමත් විය. වඩා බුද්ධිමත් අවස්ථාවට ජීව ආකෘති පත්වීමෙන් පසුව සංවිධාන හැකියාව නිදහස් සිතිවිලි හා සංකල්පනා හැකියාවන් ආදිය වැඩි ඇතේ.

බුදු රජාණන් වහන්සේ දේශනා කරන තිට දී සඳහන් කළ ස්වයං ආරක්ෂණ හැකියාවන් අදහස් කෙලේ මනය උසස් තත්වයෙන් සංවිධානය කරගත හැකි ජීව ආකෘතින් ගැනයි. රේට පෙර අවධිවල දී පරිනාමන කම්පනීයන් හා මානසික බලවේගයන් අතිය තත්වයෙන් තිබු නාමුන් අනන්ත සංඛ්‍යාත ඉපදිම් හේතු කොට සත්වය නිදහස්ව සිනිමට හා තරක කිරීමට සමත් ජන්ම හැසිරීම ඉක්මවා ගිය තත්වයකට නාගියි. එම අවධියේ දී ය සත්වයාට ප්‍රකරුත්පත්තියේ අප්‍රමාණ වූ අරථ විරහිත වූ ඉපදිම් හා ඒහා බැඳුන වෙදනා හා දුක පිළිබඳ දැනුමක් ලැබෙනුයේ. ඒ අවස්ථාවේ දී සත්වය පුනාරුත් පත්තිය අවසන් කර සත්‍යාචන්දය හා නිර්වාණ සුවය

සොයා යාමට අවශ්‍ය අධිෂ්ථානය ලබාගෙන එකී උසස් බුද්ධීමත් හාවයෙන් පුද්ගලයා ඇත්ත වගයෙන් ම ස්වයං දියුණුව හා ස්වයං සංවේදනය සඳහා උදෙශාගීමත් වෙයි. එවිට මිනිසා බුද්ධීයෙන් හා තරක කිරීමේ හැකියාව ඇතිව උපත ලබයි. සමහර වාසනාවන්තව උපදිති. එම විනිදිමේ අනිත් කෙළවර අවම බුද්ධීයෙන් උපත ලබන අය ද වෙති. එහෙත් සැම ජීවියකුට ම ජීවත්වීමේ අංශයෙන් බැලුවාත් කිසියම් දෙයක් තෝරා ගන්නා ආකාරය පිළිබඳ හැකියාවක් ඇත. ජීවත්ය නිධහස් කර ගැනීමේ හෙවත් ජීවත්ව සිටිමේ සාධකය තිරියන් ලෝකය තෙක් දිර්ස කළහොත් උසස් ගණයේ හා පහත් ගණයේ සතුන් වෙන්කර ගැනීමට අපට පිළිවන් වේ. එනම් පණ බෙරා ගැනුම් වස් ඔවුන් සතු යම් යම් තේරීම් හැකියාවනට අනුව ය. ඒ නිසා පහත් ගණයේ ජීවියකුට වුව ද කුඩල කළීයන් නිමාණය කිරීමේ විභව්‍යතාව ඇත. එහෙත් එය පවු සිමාවක් තුළ ය. ඒ කටයුත්ත වියනිවත් උසස් හාවිතා කිරීමත් කුඩල කළීයන් තුමානුකූලව වධිනය කිරීමත් නිසා සත්වයකුට ඉහළ තත්ත්වයකට පැමිණිය හැකි ය.

මේ කාරණය ම වෙනත් කෝණයකින් බැලුවහොත් මූල් ම යුගයේ කරාවක් වූ බොධිසත්වයන් පළමුවරට බුඩත්වය ලැබීමට පෙරුම පිරීමට ගත් තීරණය සලකා බැලිය හැකි ය. සිඩාර්ථ කුමරුන් උසස් ඉපදීමට පෙර බුදු රදුන් ඉතා බොහෝ වාර ගණනක් සාමාන්‍ය මිනිසක උසස් පුනරුත්පත්තිය ලබා ඇත. එක් දිනක් බොධි සත්වයේ සිය මැණියන් සමග මූහුදු යාත්‍රාවකින් යද්දී වෙශ්ච කුණාවුවකට ගසුවී යාත්‍රාව පෙරලි මූහුදු බත් වූහ. තම පෙද්ගලික ගැලවීම තොතකා බොධිසත්වයේ සිය මව කර මත තබා ගෙන ගොඩිම කරා පිහිනමින් රු සමග පොර බැදුහ. ඉමක් කොණක් තො පෙනෙන සාගරයේ ගොඩ බිමට පහසුවෙන් ලභා විය හැකි මගක් තො දුටු හෙතෙම විසඳාගත තොහොතා ගැටුවකට මැදි විය. ඔහු ගේ තීරණීත හාවය දුටු එක් දේවතාවක් කායික වගයෙන් ආධාරයට පැමිණිය තො හැකි බැවින් බෝසතුනට පහසුවෙන් යා හැකි මාර්ගය වටහා ගැනීමට සැලැස් විය. ඒ අනුව බොධිසත්වයේ මව සමග බෙරි ගත්හ.

එහිදීද බෝධිසත්වයෝ මතු බුදු වීමෙන් මිය නො නවත්මියි තිර ලෙස අදිවන් කර ගත්හ. මේ කට්‍යා ප්‍රවතින් නිරුපනය වන්නේ බොඩියිනට තම එදිනෙද ජීවිතයේ දී දේවතාවන් ගේ සහාය පැතිමට හැකි වීම යි. දේවතාවේ ද සෙසු සත්වයනට උදව් කිරීමේ ගක්තිය ඇති ජීව විශේෂයකි. නමුන් ඒ බලය සීමා වි ඇත්තේ ලොකික හා භෞතික දේවලට ය. අපේ එදිනෙද ජීවිතයේ දී අව්‍යාචනාවන්ත සිදුවීමක දී සැනසිමක් අවශ්‍ය වූ විට දී රෝගයක් බිජක් වැනි අවස්ථාවක දී දේවතා වන් ගේ සහාය පැතිය හැකි ය.

දෙව් දේවතාවන් ගේ සහාය පැතිමෙන් අදහස් වන්නේ අප තව දුරටත් භෞතික ලෝකය හා බැඳ තබා ඇති බව ය. අප පිළිගත යුතු සත්‍යයක් තම අප ඉපදී අත්තේ භෞතික ආගාමන් හා අවශ්‍යතාවලට අපුවන සේ ය. එ බැවින් ඒ අවශ්‍යතා සීමිත පරිමානයක් තුළ තෘප්තිමත් කර ගැනීම වරදක් නො වේ. බුදු රජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදව පෙන්වා දී ඇත. උන් වහන්සේ එයින් පෙන්නුම් කර ඇත්තේ අප සුබාපහේගි නො විය යුතු අතර ජීවිතයේ මුලික අවශ්‍යතා මුළුමනින් ම අත් නො හැරිය යුතු බවකි. කෙසේ වෙතත් අප එතැනින් නො නැවතිය යුතු ය. අප ගේ උත්පත්තිය අප පිළිගන්නා අතර අප ආයි අශ්‍යාචිගික මාරුගය ඔස්සේ යුමට හැම ප්‍රයන්තයක් ම එක්තරා සංවධීන මටවමකට පැමිණ එහිදී භෞතික ලෝකය හා බැඳීමෙන් ජනිත කරන්නේ වේදනාව හා දුක බව වටහා ගැනීම ය. අපමණ ඉපදීම් පිළිබඳ අවබෝධය සංවධීනය කරන විට ඉන්දියන් පිනවීම ගැන ඇති තෘප්තාව අධික වෙයි. ඒ අවස්ථාවේ දී අප සැබැවින් ම ස්වයං විශ්වාසය ඇතිකර ගනිමු. ඒ අවධියේ දී තව දුරටත් අපට සහාය වීමට දෙව් යනට හැකි නො වේ. අප භෞතික අවශ්‍යතාවන් සපුරා ගැනීමට නො යන බැවිති. බොඩියෝ වහා වෙනස් වන ලෝක ස්වභාව යථා පරිදි අවබෝධය ලැබ ඇති නිසා භෞතික දේවල් විලින් වෙන්වීම ප්‍රගුණ කරනි. අනවශ්‍ය ලෙස ලොකික දේවලට පැමුම නොකරනි. එ බැවින් තම සතු දේ අනුතාව බෙද දී ත්‍යාග ශේෂිතය පුහුණු කරනි. මේ ආකාරයෙන් බොඩියෝ අනුන් ගේ ගුහ සිද්ධිය අරහයා පරිත්‍යාග කෙරෙනි.

බූදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ගේ ප්‍රයත්තයේ ප්‍රතිඵලයක් වශයෙන් සම්බෝධියට පැමිණීමෙන් පසු තමන් වහන්සේ ගේ ආත්මලාභය තකා ඒ අවබෝධකරගත් සඩ්මිය තමන් වහන්සේ වෙත ම තබා නො ගෙන හතුලිස් පස් අවුරුදුදකට නො අවු කාලයක් මිනිසුනට පමණක් නො ව දෙවි දෙවතාවුනට ද බෙදු උන් සේක. මෙය බූදු දහමේ උත්තරීතර නිදර්ශනයක් ලෙස දැක්වීය හැකි පරාන්ත්‍රීකාමිකය හා සංඝීම් ලෝක ගුහ සාධනයකි. විපතට පත් බැඳීමතුනට බූදු උන් උපකාර කළ අවස්ථාවන් ද නිතර කියවෙයි. එහෙත් ඒ උදව් මලුවුනට පණදීම වැනි භාස් කම් නො වේ. උන් වහන්සේ කළ උදුටි දූනාන්විත කාරුණික ක්‍රියා ය. එක්තරා අවස්ථාවක දිකිසා ගෙතම් නමැති කාන්තාවක් තම මිය ගිය පුතුට යළි පණ ලබාදීම් වස් බූදු උන් කරා එළුණියා ය. ඇය කො තරම් ඉරුමුවට සොවීන් ඇළඹි සිටියා ද යනු සැනින් දන වදාල බූදු රජාණන් වහන්සේ ඇයට කරුණු අවබෝධ කිරීම පසෙක තිබිය දී ඇය අමතා කිසිදු ප්‍රියයකු නො මළ ගෙයකින් අඛ මිටක් රැගත ආ යුතු යයි කි සේක. සොවීන් වියකුණු කාන්තාව ද ගෙයක් ගෙයක් පාසා දුවමින් අඛ ඉල්ලා සිටියා ය. අඛ දීමට මැලි නො වුව ද කිසිවිකු නො මළ ගෙයක් නොවුයෙන් අඛ නො ලැබේනි. හෙමින් හෙමින් කිසා ගෝතමියට වැටහි ගියේ මරණය ස්වාහා වික සිදුවීමක් බවත් ඉපදුණු සුම සකයකුට ම මරණය හිමිවන බවත් ය. එම වැටහිමන් සමඟ ඇ බූදුන් වෙත පැමිණ බූදු උන් ප්‍රශ්නය කරන ලද්දේ තමා හට මරණය පිළිබඳ සත්‍යය පෙන්වීම ගැන ය. මෙහි ප්‍රධාන කාරණය නම් බූදු උන් වැඩි සැලකීමක් දැක්වූයේ ඒවත ස්වභාවය පිළිබඳ ඇය ගේ අවබෝධය කෙරෙහි මිස ලදරුවාට පණදීමෙන් ඇයට තාවකාලික සැනැසීමක් ලබාදීමට නො වේ. පළදරුවා වැඩි වියපත්ව යළි මැරෙනු ඇති. කිසා ගෝතම් මරණය නමැති කාරණය අවබෝධ කළා පමණක් නො ව බන්ධනයේ විපාක වශයෙන් දුක ඇතිවීම ගැන ද ඉගෙන ගත්තා ය. බන්ධනය හේතු කොට දුක ද බැඳීම විනාශ කළ කළේ දුක ද විනාශ වී යන බැවි වටහා ගැනීමට ඕ සමත් වුවා ය. බූදු සමයේ දී පුද්ගලයකුට බාහිර නියෝජනයක එනම් දෙවි

දේවතාවකු ගේ ආධාරය සෞයා යා හැකි ය. එය ලොකික සුවයක් පතා විය හැකි ය. එහෙන් අවසාන සංචිතයේ දී ලොකික කාරණ සඳහා බැඳීම ඒ අවස්ථාවේ විමුක්තියට භා සම්බෝධියට යොමු වන බැවින් ඩුදෙකලාව ම එයට මූහුණ දිය යුතු ය. කිසියම් මිනිසේක් විමුක්තිය සෞයයි ද? අප්‍රමාණ ජාති මරණ වනුයෙන් වෙන් වී යයි ද සත්‍යාචනේය භා බුඩ්ඩිය ලබා ද? එය සාදගත හැක්සේ ද ඉමහත් ප්‍රයත්තය කිනි. එකාග්‍රතාවට පත් අධිෂ්ථානයෙනි. වුද් සමය මිනිසාට මහත් අභිමානයක් ගෙන දෙයි. මිනිසාට තමා නිදහස්කර ගැනීමටත් බලයක් ඇතැයි ප්‍රවසන එක ම ආගම බුඩාගම යි. තමා ගේ සංචිතය පිළිබඳ අවසන් අවධිවල දී වන්දනා මාන බලි බිලි වලින් තුම් කළ හැකි බාහිර බලවේග නියෝජන ආදියේ කිසිදු දයාවක් අපේක්ෂා නො කරන්නේ ය.

## යාච්ඥව හා වනාව හා ආගමික ව්‍යවහාර

අදේහීම විශ්වාසය හා සක්තිය

නිවුරදි අවබෝධය විශ්වාසයට මග පෙන්වයි. විශ්වාසය ප්‍රජාවට මග සලසයි.

දේව ආගම් අදහස් කරන පරිදි අදහිල්ලක් බුදු සමයේ නො මැත. බුදු අහම අවධාරණය කරන්නේ අවබෝධ යයි. දේව ආගමික අදහිල්ල ආවේගයන් පිරි මනසට ඕංශධයක් බැඳු ය. දැනගත නො හැකි දේවල් ගැන විශ්වාස කිරීමට බල කරයි. දැනීම අදහිල්ල විනාශ කරන අතර අදහිල්ල ද එ මගින් තැනි වී යන්නේ කිසි යම් අද්ඛුත අදහිල්ලක් තරකානුකූල විසඳීම නමැති ද්වල් එලියෙන් විහාර කර බලන විට ය. අදහිල්ල තරකය හොඳින් අවධාරණය නො කරන බැවින් එයට විශ්වාසයක් දැනාගත නො හැකි ය. එය ලබාගත හැක්කේ අවබෝධයෙනි. අදහිල්ල පිළිබඳ අන්ධ ස්වභාවය හා බුද්ධි රෝටර නො වන ගනිය ගැන වෝල්ටොයාර මෙසේ කියයි. “අදහිල්ල යනු තරකය විසින් ඔබට විශ්වාස කළ නො හැකි යසි කිහිපා දේවල් විශ්වාස කිරීම ය. මක්නිසා ද යන්? ඔබේ තරකය ඒ දෙය අනුමත කළේ නම් අන්ධ විශ්වාසය නමැති තරකය පැන නො නැගී.” විශ්වාසය කෙසේවත් අදහිල්ල හා සමාන කළ නො හැකි ය. දැන ගැනීමට අපහසු දෙයක් පිළිබඳ මානයික එකඟතාව විශ්වාසය නො වේ. විශ්වාසය යනු රක්ෂිත අපේක්ෂාවකි. එය ඉහළින් ඇති නො දන්නා දෙයක් නො ව පොදුගලිකව අවබෝධ කරගත හැකි හා ප්‍රත්‍යාස්ථ කළහැකි ටේ පරික්ෂායට ලක් කළ හැකි එකකි. නිව්වත් ප්‍රකාශ කළ ගුරුත්වාකර්ෂණ න්‍යායයේ

ප්‍රතිලේංම වර්ගය පත්තිකාමරගේ දී ගුරුවරයා විසින් පැහැදිලි කර දුන් පරිදි ශිෂ්‍යයා ලබු අවබෝධයට විශ්වාස බව සමාන කළ හැකි ය.

මෙහි දී ශිෂ්‍යයා තම ගුරුවරයා ගේ අත්පොත පිළිබඳ ප්‍රශ්න නොඅුසිමේ විශ්වාසයක් ඇති කර ගත යුතු නො වේ ඔහු කරුණු හා සාධක උගණි. විද්‍යානුකූල තරක විග්‍රහ කරයි. නොරතුරු පිළිබඳ විශ්වාසය තක්සේරුවක් හෝ නිගමනයක් කරයි. ඔහුට සැකයක් ඇතිවිනි නම් ඔහු විනිශ්චය කළේ තබන්නේ තමනට ම ඒ නොරතුරු යුතින් සලකා බලා ඒවායේ සත්‍යතාව අවබෝධ වන තෙක් ය. පූජා වල්පොල රාජුල නිමියේ මෙසේ පවසනි.

“අදහිල්ල තමනි ප්‍රශ්නය පැන නැගෙන්නේ එන කිසි දෙයක් නො පෙනෙන බැවිනි. නො පෙනීම යන පදයේ ප්‍රශ්න අරථය ම මෙහි දී අදහස් කෙරෙයි. යමක් ඔබට පෙනෙන හෝ දකින විග්‍රහ අදහිල්ල තමනි ප්‍රශ්නය පහව යයි. මම මැණිකක් මිට මොලොවා ගෙන සිටිමිය කි විට එය ඔබට නො පෙනෙන බැවින් අදහිම පිළිබඳ ප්‍රශ්නය ඔබට ඇති වේ. ඔබ ඒ මැණික දුටුවිට ඔබ ගේ අදහිම පිළිබඳ ප්‍රශ්නය නැතිව යයි. ඒ බැවින් පැරණි ගුන්පටල සඳහන් තේරු මෙසේ කිය වෙයි. යමෙක් අත්ලෙහි ඇති මැණිකක් හෝ අතැහුලක් දක්නා සේ සැබැවෙයි. නොගොන් වැටහෙයි.”

## යාචිංකාවේ අදහස

ස්වභාව ධ්‍යාමිය අපසුපාත ය. යාචිංකාවෙන් එය රටවිය නො හැකි ය. එය පුව්වෙශ්‍ය උදව් ඉල්ලීම් සලකා නො බලයි.

මිනිසා අද වැටුණු ප්‍රාණීයක් නො වේ. අනුකම්පාව අභේක්ෂිතව සිටිමින් සම අවශ්‍යතා යදින්නාකු ද නො වේ. බුදු සමය දක්වන පරිදි මිනිසා තමාගේ ම විභව්‍ය ස්වාමීයා ය. තමා ගේ ප්‍රනාර විහව්‍යතාව අවබෝධ කර ගැනීම්ට අසමත් වී සිටින්නේ ඔහු ගේ නො දැඟුවන් කම නිසා ය. බුදුරජාණන් වහන්සේ ඒ සැහැවුණු බලය පෙන්වා දී ඇති බැවින්

මහු ගේ මනය සංවර්ධනය කිරීමට තැන් කරනු වස් තමා ගේ සහඟ හැකියාවන් වටහා ගත යුතු ය. බුදු සමය මිනිසාට මූල වගකීම ද අහිමානය ද දී ඇත. ඒ අනුව මිනිසා මහු ගේ ම ස්වාමීය කෙරෙයි. බුදු සමය දක්වන පරිදි මිනිසා ගේ කටයුතු හා ඉරණම තීරණය කරනුවස් කිසිදු උත්තරීනර සන්නියකු විනිශ්චයාසනයේ නැත. එසේ කියන්නේ අපේ ජීවිතය, අපේ සමාජය, අපේ ලෝකය යනු ඔබටත් මටත් අවශ්‍ය පරිදි තනා ගෙන ඇති බැවින් ය. එය වෙනත් අප නො දන්නා අයෙකුට අවශ්‍ය පරිදි සුදුනාක් නො වේ.

ස්වභාව ධ්‍යාමිය අප්පාපාත බැවි වටහා ගත යුතු ය. එය යාභ්‍ය කිරීමෙන් රටවා දිනිය හැක්කක් නො වේ.

ඉල්ලු පලියට විශේෂ උදව් ලබා නො දෙයි. ඒ අනුව බුදු සමයේ යාචිකුව හාවනාව යි. එහි අරමුණ ස්වයං වෙනස් විම යි. හාවනානුයොගී යාචිකුව යනු කෙනෙකු ගේ ස්වභාවය ප්‍රති තත්තාරෝපණය කිරීමකි. සිත කය හා වටනය යන තුන්දෙර පිරිසිදු වීමෙන් ලබාගත් අභ්‍යන්තර ස්වභාවය ප්‍රති තත්තාරෝපණය කිරීමකි. සිත කය හා වටනය යන තුන් දෙර පිරිසිදු වීමෙන් ලබාගත් අභ්‍යන්තර ස්වභාවය ප්‍රති රුපනය වීමකි. හාවනාව තුළින් අපට අවබෝධ කරගත හැක්කේ අප සිතන දෙයට අප පත්වන බව ය. එය මතෙන් විද්‍යානුකුල අනාවරණයක් හා එකඟවන්නාකි. අප යාචිකු කරන විට අප සිත්ති කිසියම් සහනයදී බවක් අත් දකිදී. එය මතෙන් විද්‍යානුකුල ප්‍රතිඵලයකි. එම ප්‍රතිඵලය අපේ විශ්වාස හා හක්තිය නිසා උත්පාදනය වූවකි. පදා ගායනයෙන් පසුව ද එ වැනි ප්‍රතිඵල අපට ප්‍රත්‍යාශ වේ. හක්තිය විශ්වාසය සංවධිනය කර ගැනීමට ද එකතරා ප්‍රමාණයකට ආගමික නාම හා සංකේත වැදගත් වේ.

බුදු රුද්‍යන් ඉතා පැහැදිලි ලෙස වදුරණ ලද්දේ ධම් ග්‍රන්ථ සර්ක්කායනය ආත්ම දෙශඩනය, බිම නිද ගැනීම, නැවත නැවත යාචිකු කිරීම, පාපොව්චාරණය, ගිනිකා යන්තු මත්තු ජප කිරීම යාදිනි ආදි කිසිවකින් සැබු නිවන් සුවය ලබා නො ගත හැකි බව යි. අවසාන නිෂ්පාදන ලබා ගැනීම වස් යාචු පැවැත්වීම ගැන බුදු රජාණන් වහන්සේ එකතරා

උපමාවක් වදුරා ඇත. ගහක් තරණය කිරීමට සිටින මිනිසකු තමාට එතෙර වී යුමට හැකිසේ එගාඩ මෙගාඩ යවන සේ කො තරම යාචිකු කළත් පිළිතුරු නො ලැබේ. ඔහුට සත්‍ය වශයෙන් ගහින් එගාඩ වීම අවශ්‍ය නම් ඔහු ඒ සඳහා ප්‍රයත්නයක් කළ යුතු ය. ලි කැබලි කිපයක් සොයා ගෙනවුත් පහුරක් තනාගත යුතු ය. නැතහොත් පාලමක් තිබෙන තැන සොයා යා යුතු ය. බෝට්ටුවක් තනා ගැනීම හෝ පිහිටීම කළ යුතු ය. ගෙසේ හෝ ගහ හරහා යුම සඳහා යමක් කළ යුතු ය. එසේ ම සංසාර ගහ තරණය සඳහා ද යාචිකුව ප්‍රමාණවත් නොවේ. ආගමික පීවිතයක් ගත කරමින් අනුරූපීන් පාලනය කරමින් සිත සංස්ක්‍රිත කරමින් සියලු අකුසල් මල සිතින් දුරු කරමින් මහත් පරිග්‍රමයෙන් කටයුතු කළ යුතු ය.

ඡ්‍යෙව ඔහු අවසාන දිනුම කණුව වෙත ලාභාවනු ඇත. යාඟ කිරීමෙන් පමණක් කිසි දිනෙක එහි ලාභාවිය නො හැකි ය. යාඟ කිරීම අවශ්‍ය ම නම් එය කළ යුත්තේ මනස ගක්තිමත් කර ගැනීමට මිස ලාභ ප්‍රයෝගන සිහා කුමට නො වේ. යාචිකුව ගෙසේ කළ යුතු දැකි අපට උගන්වන එක්තරා කවියකු ගේ පදාශ්‍රවලියක් පහත දැක්වේ. බොඩියේ එය සිත දියුණු කරනා හාවනාවක් සේ සලකනි.

අනතුරින් රෙකන තැන් ලබන්නට නොම	යදිමි
ඉදිරියට යනු පිණිස අවිත්ව මුහුණ	දෙමි
මගේ දුක නිවාලනු පිණිස මම නොම	යදිමි
එ දුක ජය ගනු පිණිස නිසි විලස සිත	වඩමි.

### භාවනාව

භාවනාව වනාහී මානසික හැඳියාව ප්‍රහුණුව හා පවිත්‍ර කරණය සඳහා යෝගා වූ මනෝවිද්‍යානුකුල පිවිසීමෙකි.

යාඟ කිරීම වෙනුවට බොඩියන් ප්‍රහුණු වන්නේ මනසේ හැඳියාව හා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා යෝගා නො කළාත් කිසිවකුට නිවන හෝ විමුක්තිය සාධාගත

නො භැකි ය. කො තරම් ප්‍රමාණයක් පුණුණුකම් කළ ද එයට අනුරුප වූ මතනා ප්‍රවීතු කරණයක් සිදු නො වුවහොත් පුද්ගලයකුට තම පුණුණු ත්‍රියා පමණක් අවසාන නිෂ්පාච්‍ය ජය ගැනීමට ප්‍රමාණවත් නො වේ. ස්වාභාවික වශයෙන් නො පුහුණු මනස විවෘත එකක් නො වන්නේ ය. එය බොහෝ විට පුද්ගලයා තම ඉදුරනට වහලකු කරයි. නැතහොත් යම් යම් අකුසල් කිරීමට පොලුඩුවනු ලබයි. මනස යථා පරිදි පුහුණු නො කළ කළහි මිනිසු මනාකළපිතයන් හා වින්ත වේයන් මගින් නො මගට හෙලනු ලබනි. හාවනාව පුහුණුවීම හොඳින් දත් තැනැප්තා තම මනස පාලනය කිරීමට ඇති භැකියාව නියා තම ඉදුරනට තමා නො මග යැවීමට ඉඩ නො දෙයි. අද අපි මුහුණු පානා කරදර කම් කටෙවාදු බොහෝමයක් අප මානසික භැඳියාව හා පුහුණුව නැති නියා ඇති වූ ඒවා ය.

බොහෝ ගාරිරික හා මානසික ලෙඛිවීම්වලට ප්‍රතිකාරය හාවනාව බව අද ස්ථාපිත කර තිබෙන්නාකි. ලෝකයේ වෙද්‍ය විශේෂඥයින්, මනෝවිද්‍යාඥයින් පවසන්නේ ඉවශා හඩිය, මනස්තාපය, දුර්මුඛතාව, කණස්සල්ල අසහනය හා ඩිය බොහෝ රෝගයන් ගේ එනම් උදර පිළිකාව, උදර ඉදිමුම, හෙවත් බඩි පිපුම ස්නායු ආබාධ හා මානසික රෝගයන් ගේ නිධානය බව යි. එ වැනි මානසික තකියන් මගින් ඊතියා සැහැවුණු රෝගයන් උගු අවස්ථාවට ගෙනෙනු ලබයි.

ගාරිරියේ සංවර්ධනය වන අපහසු කම් හෝ කරදර බොහෝමයකට හේතුව “මම” යනුවෙන් පෙනී සිටින විභුනය පමණිට වඩා දුකක්, වැඩි මනස්තාපයක්, වැඩි කාලයක්, වඩා තදින් විදිමට යාමයි. ආමාග ගත පිළිකා, ක්ෂේර රෝගය හා හාස්‍ය ආග්‍රිත රෝග වැනි වෙනත් ආක්‍රුමික ත්‍රියාකාරීත්වයන් මානසික හා වින්ත වේග අසමතුලිත හාවයේ ප්‍රතිඵල වේ. කුඩා ප්‍රමාදයින් ගේ දත් දිරායුම හා දුවිල ඇයේ පෙනුම ද බොහෝ විට වින්තවේග ආක්‍රුමිකතාව හා බැඳී ඇත්තේ ය. මිනිසුන් දිනපතා විනාඩි කිපයක් සිත හා ඉත්සුයයන් සන්සුන් කිරීම් වස් හාවනාව පුහුණු කරනාත් එකී අසනීප හා වේදනාකාරී අවුල්වීම බොහෝමයක් මගහරවා ගත භැකි ය.

බොහෝ දෙනා නො දත්තා කම නිසා හෝ අලස බව තියා හාවනාවේ ස්වල්ප කාලයක් යෙදීමට හෝ විශ්වාස කිරීමට මැලිවෙති. සමහරු හාවනාව කාලය නාස්ති කිරීමක් ලෙස සලකනි. අප මතක තබාගත යුතු කරුණක් නම් සෑම ආධ්‍යාත්මික ගාස්තාවරයෙකු ම තම ජීවිතයේ උච්චතම අවස්ථාව ලඟාකර ගත්තේ හාවනානුයෝගී විමෙනි. එකී හාවනාවේ යෙදීමෙන් ලබාගත් උත්තරිතර දැනුම සම්භාරය හා ඉවසීම නිසා මිනිස් වර්ගයාට මහත් මෙහෙයක් ඉටු කළ බැවින් දස දහස් සංඛ්‍යාත ජනනාව ගේ ගෞරවාදරයට ඔවුනු ලක් වී සිටිනි.

හාවනානුයෝගී විම දත් විකාගෙන අත මිට මොලවා ගෙන අපේ මූල්‍යක්තිය යොද කළ යුතු කායීයක් නො වේ. එය අප ඇද ගන්නා එකක් වැනි ය. මක්නිසාදයන්? එය අප තුළ ප්‍රිතිය හා ප්‍රාබේදය ඇති කරවයි. බල කිරීමක් අවශ්‍යවන තාක්කල් හාවනාව සඳහා අප තුළ සූදනමක් නැතු. එහි දී සිදුවන්තේ හාවනා කිරීමක් නො ව අප ගේ ගති ස්වභාවය උල්ලුඩිසනය කිරීමකි. පහසු විවේකි ඉරියවු වෙනු වට මමකයේ හෝ අධිෂ්ථානයේ තරව එල්ලී සිටීමෙකි. ඒ අනුව හාවනාව ද යසස්කාමී ක්‍රිඩාවකි. පොදුගලික අභිවර්ධනයක් හා විෂිෂ්ටාවක් හෙවත් ජය ප්‍රාර්ථනයක් වේ. මේ හාවනාව ආලය වැඩි ය. නිතුනින් වන්නා වූ ප්‍රත්‍යාග්‍යාලයකි. එය බලපැශීකින් හෝ අප්‍රතිඵත ප්‍රයත්නය කින් හෝ ලබාගත හැකි දෙයක් ද නො වේ. එ බැවින් බෙංචි හාවනාවේ පරමාර්ථය වෙනත් කිසිවක් නොව මනස වර්තමාන තත්ත්වය ගෙන ඒම ය. හෙවත් හොඳින් පිනිදුනු සිහියකින් සිටීම ය. එසේ නැතහෙත් සියලු පුරුදු හෝ ගතානුගතිකකියෙන් ඇති කළ බාධකවලින් සිත නිදහස්ව තබා ගැනීම ය. බුදුරජාණන් වහන්සේ බුඩ්ඩිය ලබාගැනීමේ දී උන්වහන්සේ ගේ ආධාරයට දේව බලයක් නො පැතුහ. හාවනානුයෝගීව ස්වප්‍රයත්නයෙන් ම ප්‍රජා මහිමය ලබා ගත් සේක. හාවනාව කෙසේ පුගුණ කළ යුතු දැයි දැන හාවනා වැඩිමෙන් නිරෝගී ගිරිරයකින් හා ප්‍රංශුඩ මනසකින් ද සාමයෙන් ද පිරි දිවියක් ගත කළ හැකි වන්නේ ය.

## වත්මාන ජීවිතයේ ස්වභාවය

භාරිරික වගයෙන් හා මානසික වගයෙන් මහත් පරිග්‍රම යක් දුරිය යුතු ලෝකයක අපි ජීවත් වන්නෙමු. වත්මාන සමාජයේ තැනක් ලැබීමට නම් මහන්සි වී වැඩ කළ යුතු ය. බොහෝ විට තියුණු තරගයක් හැම තැනෙක ම දක්නට ඇත. කෙනෙකු අනෙකා අභිබ්‍රා යුම ජීවිතයේ සැම ආගයක ම දක්නට ඇති බැවින් මිනිසාට විවේකයක් තැනි තරම් ය. ජීවිතයේ නාස්ථිරය බවට පත්ව ඇති මනසට සැබෑ සාමයක් විවේකයක් නොමැති විට මුළු ජීවිතය ම බිඳ වැටිය හැකි ය. මිනිසුන් ස්වභාවික ලෙස තම කම්කටොලු ජය ගැනුමට තැන් කරන්නේ ඉන්දියයන් පිනාවීමට යැමෙනි. ඔවුනු මත් පැන් පානය කරනි. දු කෙළිනි, ගයනි, වයනි, නටනි. එසේ කොට සැම කළේ ම තම ජීවිතයේ සැබෑ සතුව විදිමියි මුලා වී ඇත. ඉන්දිය ප්‍රබෝධනය විවේක පුවිය සඳහා සැබෑ මග එය නො වේ. යම්තාක් අපි ඉන්දියයන් පිනාවීමේ අනුරතියෙහි යෙදෙමු ද ඒ තාක් අපි ඉන්දියයන් ගේ වහලන් බවට පත් වෙමු. එ විට තාප්තිමත් විමේ තාප්ත්‍යාචාවේ කෙල වරක් නො දැකිනු ඇත. විවේකයට සැනැසීමට සැබෑ මග නම් ඉඹුරන් සාචර කරනු වස් සිත දමනය කර ගැනුමයි. අපට අපේ සිත දමනය කරගත හැකි නම් අන් සියලු ම දෙය දමනය කරගත හැකි ය. සිත දමනය වී පිරිසිදු වී ඇති විට සිත අවුල් කරන සියලු දෙයින් මිදිය හැකි ය. වියවුලින් මිදුනු සිතට සෙසු අය නො දැකින බොහෝ දේ දැකිය හැකි වේ. අවසන් විසින් අපට අපේ විමුක්තිය ද සාමය හා සතුව ද ලහා කර ගත හැකි ය. හාවනාව පූජාණුවීම් වස් කෙනෙකු විසින් සට්‍රීමත් අධිෂ්ථානයක් ද ප්‍රයත්නයක් ද ඉවසීමක් ද දුරිය යුතු ය. හාවනාවෙන් වහා ප්‍රතිඵල බලා-පොරෝත්තු විය නො හැකිය. අප මතක තබා ගත යුතු කරුණක් නම් පුද්ගලයකුට පිළිගත් වෙදාවරයකු, නිතිඥයකු, ගණීතඥයකු, දරුණුනිකයකු, ඉතිහාසඥයකු හෝ විද්‍යාජයකු වීමට අවුරුදු ගණනක් ගත විය හැකි බව යි. එමෙන් ම භොඳ හාවනා යෝගියකු වීමට ද සැහෙන කාලයක් ඒ පුද්ගල යා ගේ දස අත දිවෙන මනස හා ඉඹුරන් සංචර කිරීම

අවශ්‍ය වේ. භාවනාව පූහුණු විම ගහක ඉහලට පිහිනීම මෙනි. එ බැවින් වහා ටේගවත් ප්‍රතිඵල ලබා ගැනීමට අසිරුවීම ගැන නො ඉවසිලිමත් නො විය යුතු ය. එමෙන් ම භාවනා යෝගියා ද තම සිලය වැඩි වැඩියෙන් වගා කටයුතු ය. භාවනාවට මතොයි ස්ථානයක් තිබීම ද වැදගත් කාරණයකි. භාවනාකරුට භාවනා අරමුණක් තිබීම ද අත්‍යවශ්‍ය ය. අරමුණක් නො මැති විට පැනයැමට තැන් කරන සිත හසු කර ගැනීමට පහසු වේ.

භාජනා ආරම්මණ තාෂ්ණා, දේව්‍ය, මොහ යන ආච්චිය යන් යෝගාවවරයා ගේ සිතෙහි ඇති නො කරන සුළු ඒවා විය යුතු ය. අප භාවනාව පටන් ගත් විට අප මනය ත්‍රියාත්මක වන්නේ පැරණි සංකල්පනික සිතීම මග ඔස්සේ ය. නැතහොත් පුරුදු සිතිවිලි නව බාධා රහිතව හෝ තුපුරුදු සිතීම ලෙසිනි. භාවනාවේ යෙදෙමත් සිතියෙන් යුත්තව ආශ්චර්ය කරන විට අප පූජා ගාන්තිය උරා ගනු ඇත. මෙත්‍රී සහගත සිතියෙන් යුත්තව ප්‍රශ්චර්ය කරන විට වායු ගෝලය පවිතු වෙයි. වින්ත වේගයන් භා ආධ්‍යාත්මික පැටලිලි මැඩ පැවැත්වීමට කුණුය අවශ්‍ය වන්නාක් මෙන් කුණුයේ සීමාවන් භා සංකල්පනික විශ්‍ර්යක්ත කරණය සඳහා බුද්ධිය අවශ්‍ය වෙයි.

අපි ගරිරය වෙනුවෙන් අප ගේ කාලයෙන් වැඩි කොට සක් මිඩිගු කරමු. එනම් පෝෂ්‍ය කිරීමට ආයිත්තම් කිරීමට පවිතු කිරීමට සේදීමට හැඩ රුව ගැන්වීමට සන්සුන් කිරීමට ආදී වශයෙනි. එහෙත් මනසේ එවැනි පැවැත්ම සඳහා කො තරම් කාලයක් අප මිඩිගු කරන්නේ ද? සමහරු මුද්‍ර රුව අරමුණක් ලෙසින්. ගෙන සිත එකඟ කරනි. සමහරු ආශ්චර්ය ප්‍රශ්චර්ය තෝරා ගනිනි. කුමය කුමක් වුව ද කිසියම් කෙනෙකු භාවනාව පුරුණ කරන්නේ ද ගෙනෙම කියන ලෙසින් ම සංඛිදියාව ලබා ගනු ඇත. භාවනාව ඔහුට ගාරීරික මානයික සුවය ද සිත දමනය ද අවශ්‍ය වූ විට ලබා ගැනුමට ආධාර වන්නේ ය. අකුසල් වලින් වැළකීමෙන් සමාජයට කළ හැකි ඉහළ ම සේවාව මිනිසාට සැලසිය හැකි ය. භාවනාව මගින් සංවර්ධනය වූ සැකසුණු සිතින්

සෙසු අයට විපුලතර සේවාවක් සැලසිය හැකි ය. භාවනානු යෝගියකු ගේ උසස් මතයින් මානුසික ප්‍රශ්න රෝපක් විසඳිය හැකි ය. එය අනුත්‍රාව සක්‍රීලභා බාධාවන් සඳහා ගෙදවිය හැකි ය. වත්මාන ලෝකයේ පවතින විවිධ බාධාවන් ගෞදරු නොවී සාම්කාමීම ජීවත් වීමට පුද්ගලයකුට බෙහෙවින් උපකාර වන්නක් බවට භාවනාව පත් වේ. අපට වනගත වීමට හෝ එක්වැම් ගෙයකට වී පිස්සු තවන මිනිසුන් ගෙන් වෙන් වී සිවීමට හෝ අපේක්ෂා කළ නො හැකි ය. භාවනාව නිවරද ව අභ්‍යාස කිරීමේදී තාවකාලික අදාශ්‍යමාන වාස භූමියක් ලැබේය හැක්කේ ය.

අප ජීවත් වන මේ ලෝකයේ ඇතුම් තත්ත්‍යන්ට මූහුණ දීමත් ඒවා අවබෝධයටත් ජය ගැනුමටත් පුද්ගලයා පුහුණු කිරීම භාවනාවේ පරමාන්ත්‍යය යි. භාවනාව අපට උගන්වන්නේ මේ ලෝකයේ ඇති සීමා රහිත බාධකයන් විද දරාගත හැකිසේ පුද්ගලයා සකස් කිරීමට ය. සමහරු භාවනාව පුහුණු කරන්නේ හොතික ආශාවන් සන්තර්පණය කරනු සඳහා ය. හොතික ලාභ ප්‍රයෝගන තව දුරටත් ලබා ගැනීමට ය. වඩා හොඳ තනතුරු ලබා ගැනීමට ද භාවනාව යොද ගැනීමට සමහරුන්ට අවශ්‍ය වී ඇත. වැඩිපුර මුදල් උපයා ගැනීමට හෝ තම ව්‍යාපාරයන් වඩා කාර්යාලියම ලෙස ත්‍රියාත්මක කිරීමට හෝ උපයෝගි කර ගන්නට අදහස් කරති. ඇතුම් විට ඔවුනු භාවනාවෙන් අදහස් කරන්නේ ප්‍රධාන ඉලක්කය ආශාවන් අඩු කිරීම මිස ආශාව වැඩි කිරීම නො වන බව වටහා ගැනීමට අසමත් වූවෝ වෙති. හොතික අරමුණු සැබු භාවනාවට කිසි යෝගා ගො වේ. එහි නිෂ්පාදන ලොකික කටයුතු වලට ඉහළින් පිහිටියේ ය. කෙනෙකු භාවනාව කළ යුත්තේ මුදලට ගෙන්වා ගත නොහෙතු මිලදී ගනු බැරි දේවල් සාක්ෂාත් කර ගැනීමට ය. ඔබ භාවනාව පුහුණු කළහොත් සෙසු අය ගෙන් වන කරදර මැද වුව ද මහන්මයකු ලෙස හැඹිරීමට ඔබ උගනිනි. භාවනාවෙන් ගත සැහැලේ කර ගැනීමටත් සිත සන්සුන් කර ගැනීමටත් උගත හැකි වේ. එයින් සෞම්‍ය භා සන්හිදියාව ලබාගත හැකි ය. කිසියම් යන්ත්‍රයක් නො නවත්වා

දිගු කළක් ධාවනාය කරන විට ඇමිසේ රත් වන්නේ ද සිසිල් කිරීමක් අවශ්‍ය වන්නේ ද, එමෙය ම මනස ද කිසියම් මානසික ප්‍රයත්තායක දිගින් දිගට නො භැවති ඉහළ ප්‍රමාණයකින් යොදුවනු ලැබුව හොත් පිඩිනයට පත් විය හැකි ය. එනැන්හි දී භාවනාව නමැති සිසිල් කරණයෙන් සින සැහැල්ලු කළ හැකි ය. සිසිල ලබාගත හැකි ය.

භාවනාව මනස ගක්තිමත් කරයි. එසේ ම මානව වින්තා වේගයන් උද්දීපනාය කරන්නා පූ ගාස්තික සිතුවිලි එනම් රිරෝහ්‍යාව, කේපය, අභ්‍යාරය හා ද්වෙගය ද පාලනාය කර ගත හැකි වේ. භාවනාව පුහුණු කිරීම නිසා සෙෂනෙකුට තම ජීවිතයේ හැමුවන බැයරුම් සහ්යිස්ථානවල දී නො භැවති කෙසේ යා යුතු දැයි තානාදත් කළේහි නිවරද තීරණයන් ගැනීමට උගත හැකි ය. මේ ගනී ගුණ මිලට ගත හැකි තැන් තැතැ. කො තරම් ධෙනය විය කළ ද ගත හැකි නො වේ. එහෙන් භාවනාව තුළින් ඒවා ලබා ගත හැකි ය. අවසන් වශයෙන් බෙඇඩ භාවනාවේ අවසන් අරමුණ මතකින් සියලු අකුසල් මුලිනුප්‍රවා දැමීමෙන් තීවන යාක්ෂණත් කර ගැනීම යි. ඒ එසේ වෙතත් මේ කාලයේ භාවනාව පුහුණු කිරීම මිනිසුන් වැරදි ලෙස කරනු පෙනේ. ඔවුනට වහා ක්ෂණික ප්‍රතිඵල අවශ්‍ය වේ අත. එදිනදා ජීවිතයේ ඔවුන් කරන කියන දෙයෙහි ප්‍රතිඵල ලබා ගන්නාත් මෙහි. වෙනත් පෙරදිග සංස්කෘතින්හි මෙන් බුදු සමයේ ද ඉවසීම මහඟ ගුණයකි.

මනස පාලනයට ගත යුත්නේ හෙමි හෙමින් ය. ඉහළ අවස්ථාවලට ලඟා විය යුත්නේ යෝගා පුහුණු විමතිනි. වඩා උදෙශාගිමන් වූ තරුණ තරුණීයන් භාවනාව කෙරෙහි වැරදි ඉරියව් පැවැත්වීම නිසා සිහිය විකල් වූ අවස්ථා ද අසන්නට ලැබේ තිබේ. බොහෝ දෙනෙකු බලාපාරොත්තු වන්නේ භාවනාවෙන් යම් කිසි බලයක් ලබා ගෙනා එය අනුන් ඉදිරියේ විදහා පෙන් විමෙන් පුරසාරම කිමට ය. එය මේ බෙදු පවිත්‍ර වින්ත සංස්කෘති මාර්ගයට කරන නිගුහයකි. ප්‍රද්‍රේශයා ශිලයෙහි පුහුණු විය යුතු ය. විශේෂයෙන් අවබෝධ කරගත යුත්නේ ලොකික සාධනයන් ආධ්‍යාත්මික සංවර්ධනය හා තුළනාය නො කළ යුතු බවයි. ඉතා විශිෂ්ට වන්නේ

පල පුරුදු ගරුවරයකු යටතේ ඉමගනුම ය. යහු තම හිම්‍යය නට නිවරද මාර්ගයේ යින් සංවර්ධනය වීමට උද්වී දෙනු ඇත. ඒ සියල්ලට ම ඉහලින් මතක තබා ගත යුත්තේ කිසිවෙකු කිසිවෙක වැඩි යමක් අඩු කළකින් ලාභකර ගනුමට ඉක්මන් නො විය යුතු බවයි.

### පිරින් සංස්කායනාවේ වැදගත්කම

පිරින් සංස්කායනාව යනු බුදු රජාණන් වහන්සේ පාලි භාෂාවෙන් දේශනා කරන ලද සූත්‍ර ධම් බැහැමතුන් ගේ ආරක්ෂාව සඳහා ආයිරවාද අශ්‍රෝක්ෂා වෙන් දේශනා කිරීමයි.

ලෝකයේ සැම පෙදෙසක ම විශේෂයෙන් පාලි භාෂා වෙන් සංස්කායනා කරනු ලබන පෙරවාදී බොංඩ රටවල ප්‍රචණ්ඩව ලබන පිරින් දෙසුම මාහැනි ඉතා ප්‍රසිද්ධ බොංඩ ගාන්ති කළීය යි. බුදුරඳන් ගේ ග්‍රාවකයන් විසින් තෝරාගනු ලැබූ උන් වහන්සේ ගේ මූල් දේශනා ඇතුළත් වැදගත් සූත්‍ර රසකි. අපුරුදු දෙදාසට පමණ පෙර තල්පන්වල ලියාප්‍රිණු මූල් සූත්‍රය. පසු කාලයේදී එකී සූත්‍රයන් ඇතුළත් නොව පිරුවානා පොත් වහන්සේ නමින් ග්‍රන්ථයක් නිෂ්පාදිත විය. එම සූත්‍ර උප්‍රවා ගෙන නිබෙන්නේ සූත්‍රපිටකයෙනි. මේක්මීම, සංයුත්ත, අඩ්‍රිත්තර හා බුද්ධක යන නිකාය ග්‍රන්ථ වලින් ආරක්ෂාව සඳහා බොංදියින් සංස්කායනා කරනු ලබන සූත්‍ර පිරින් දේශනාවේ අන්තර්ගත ය. මෙහි ආරක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ අප විවිධ ආකාර නපුරු අඡ්‍රී, දුරභාග්‍යයන් මෙඩ රෝග, හා ග්‍රහ අපළයන් ගෙන් වන උපද්‍රව මගහැර වීමට හා අප සින් තුළ තද හක්නියක් හා විශ්වාසයක් ඇති කර වීම ය. පිරින් දෙසිමේ ලයාන්විත හඩින් අපට පරිසරය තුළ තුවු පහවු බව ජනිත කරයි. ගායනයේ රිද්මය ද වැදගත් ය. විවිධ කොටස්වලට අදල එය හැකි විවිධ සූත්‍රයන් ගායනා කිරීමේදී ඒ ඒ සූත්‍රවලට ගැලපෙන සේ විවිධ භැඩැවීම නොහොත් නාද රවාවන් පිරින් දේශනා කරන හික්ෂුන් වහන්සේලා ගොදු ගන්නා සැරී දක්ක හැකි ය. මිනිසා ගේ ආධ්‍යාත්මික සංවර්ධනයේ මූල් කාල වල දී සොයාගන් කරුණක් නම් මිනිස් හඩිහි ඇතැම් රිද්මයන් සාවධානව

අයන්නන් කුළ එක්තරා අනීවත් මතොශගත හාවයන් එනම් සාමය සංඝිලුයාට වැනි දැ ධවතින බවයි.

තවද ඇතුම් නාදරටා දේවතාවනට ප්‍රිය වේ. එමෙන් ම තවත් රිද්මයක් පහල ගණයේ සතුන් කෙරෙහි එනම් සිවුපාවුන් උරගයන්, භුතයන් හා ප්‍රේතයන් වෙත යහපත් බලපූම ඇති කරන්නේ යයි ද විශවාසයක් තිබේ. එ බැවින් උචිත මිහිරි රිද්මයන් පිරින් දේශනාවේ වැදගත් අංගයක් වේ ඇති. රිද්මය හාවතා කිරීම බුදු සමයට පමණක් සීමා නො වුවකි. සුම ආගමක ම අනුගාමිකයේ තමන් ගේ යාදු සඳහා ගුඩ වූ තම ගුන්ප යොද ගැනීමේදී කිසියම් රිද්මයක් යොද ගතිනි. මුස්ලිම බැනිමතුන් ගේ කේරාන් පොන කියවීම ද, හින්දු ප්‍රාජක වරුන් වෙද මන්ත්‍ර සංස්කෘත හාජාවන් ගායනය ද, ඇතුම් කිතු බැනියන් හා ග්‍රීක සතාතනික නිකාධිකයන් ගේ මිහිරි ගායනයන් ද දක්වීය හැකි ය. සුත්‍ර සජ්‍යෝගනයේදී බලවත් බලවේග ක්‍රියාත්මක වේ. එනම්, බුඩ, ධම්ම, සංසයන ත්‍රිවිධ රත්නය යි. බුදු සමය යනු මේ ත්‍රිවිධ රත්නයේ එකතුව සි. එකී ත්‍රිවිධ රත්නයේ ආරාධනය එකතු වූ කළේහි මිනිස් වර්ගයාට මහන් සෙන් සාන්තියක් ගෙන දිය හැකි ය.

## බුද්ධ

බුදු රජාණන් වහන්සේ සකල විධ යහපත් ගුණාධිගයන් ගෙන්ද ප්‍රජාවන් හා සර්වඥතාඡානයෙන් ද පරිපූජ්‍ය වූ සේක. ආධ්‍යාත්මික බලය සංවර්ධනය කොට උන් වහන්සේ ආයෝ ධම්මිය අපට බෙද දුන් සේක. උන් වහන්සේ ගේ රුපකාය තවදුරටත් අප අතර තැන් ධර්මස්කන්ධය මානව වර්ගයා ගේ යහපත සඳහා නො තැසි පවත්නේ ය. ඒ කෙසේදයන්? විදුලිය බලය නිපදවූ විද්‍යාඡ්‍යයා අද අප අතර තැනිවාක් මෙන්ම ඔහු ගේ දැනුම හාවතායෙන් එහි ප්‍රතිඵල අදන් පවතී. විවිත ආලොක කරණය ඔහු ගේ ප්‍රජාවේ එලය යි. පරමාණු ගක්තිය අනාවරණය කළ විද්‍යාඡ්‍යයා අද අප අතර තැත. එහත් එය හාවතා කිරීමේ දැනුම තවම අප ලහ පවතී. ඒ ආකාරයෙන් බුදු රුන් තමන් වහන්සේ ගේ ප්‍රජාවන් සම්මා සම්බුධත්වයෙන් දෙසා වදුල සංම්මිය මිනිස්නට ප්‍රබොධය ලබා දෙන එලදීයි බල වේගයක් ව

පවත්නේ ය. ඔබ උන්වහන්සේ පිහිකර ගොරවාදර දක්වනවිට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය දැඩි වෙයි. උන්වහන්සේ දේශනාකර වදුල සඩරමයට සවත් දෙන විට සංස්ක්‍රිතයනා කරන විට ඒ ආගිරවාද බලය ඔබ වෙන පැමිණෙන් ය.

## බමම

සාමය හා සතුව බැඳී මතුන් අතර පවත්වා ගැනීම වස් ඔවුන් අතර ආධ්‍යාත්මික සැනසුම සපයනු සඳහා ප්‍රිය රුද්‍යන් නිරාවරණය කළ සත්‍යය, සාමය, සාධාරණත්වය පිළිබඳ බලය ධම්ම තම් වේ. ඔබ ගේ කරුණාව හක්තිය හා අවබෝධය සංවර්ධනය කළවිට ධර්මයේ බලයෙන් ඔබට ආරක්ෂාව ද ආධාරය ද ලැබේ ඔබ ගේ මනස තව දුරටත් විශ්වාසයෙන් ගක්ති-සම්පත්තා බැඳීන් යුතුක්තවේයි. එවිට ඔබේ මනස ඔබ ගේ ආරක්ෂාවේ ප්‍රබල බල වේගය බවට පත්වේයි. ඔබ ධර්ම මාමක බව දැන ගනින් ම ජනයා හා වෙනත් සත්වයේ ඔබට ගොරවාදර දක්වනි. ධර්මයේ බල අනුහසින් විවිධ අයහපත් බලපූම්වලින් ද අකුණල් බලවේගවලින් ද ඔබට ආරක්ෂාව සැලැස්. ධර්මයේ බල මහිමය අවබෝධ කරගත තො තුළු අය කිසිදු වෙනසක් තොමැනිව සියලු ආකාරයේ මින්ල්‍යාදාළීන්ට යටත් වෙති. එවැනි කත්වයට පාතු වූ විවිධ දෙව භුත අදාශයමාන බල වේගවලට හසුව ඒවායේ නියමයන් පරිදි විකාර පුද පුරා, වත් පිළිවෙන් පවත්වනි. එසේ පැවැත්වීමෙන් ඔවුහු වැඩි බිජක් හා තො දත් කමින් ඇති වන සැකය ද විර්ධනය කරගන්නාහු ය. විශාල මුදල් ප්‍රමාණයක් ද එ වැනි ව්‍යවහාර සඳහා වැය කරනි. ධර්මය කෙරෙහි විශ්වාසය තැබූ කළහි රීතියා නාස්තිකාර ව්‍යවහාර මග හරවා ගත හැකිවනු ඇතේ. ස්වභාව ධර්මය හෝ සාලීභාමික නායායයක් ලෙස ධර්මය විස්තර කළ හැකි ය. යමෙක් මේ නායායයන් ගේ ස්වභාවය උගත්තේ නම් එම බල වේගයන් ගෙන් තම ආරක්ෂාව සලසා ගත හැකිවේ. ධර්මය නිසා මනස සංසුන් වූ විට මනසෙහි බිය ඇති කිරීමට කිසිසේන් තො හැකි ය.

## සිඩික්

ලොකික ජීවිතය හැර පියා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා කැප වූ පවිතු වූ හික්ෂු සමාජය සංස නාමයෙන් හැදින් වෙයි. බුදු රජාණන් වහන්සේ ගේ ප්‍රාවකයන් ලෙස උන් වහන්සේ හැදින් වෙති. උන් වහන්සේ සිල් රකිතින් ගාන්ත පදච්චය හෝ අරහත් තත්චටය ප්‍රාතිනා කෙරෙති. ගාසනයට අප ගෞරවාදර දැක්වන්නේ හික්ෂුන් බුදු සපුනේ ආරක්ෂකයන් ලෙස සලකා ගෙන ය. අවුරුදු දෙදහස් පන්සියයක් බුදු සපුන රැකගත් අනාගතයෙහින් සපුන රකිතම කැපවී සිටින පූජ්‍යයන් ලෙස ය. සංස සමාජයෙන් මිනිස් වර්ගයාට සන් පුරුෂ ආයුෂී ජීවිතයක් ගත කිරීමට මාගේාපදෙශය ලැබේ. උන් වහන්සේලා ජීවමාන පුරුෂක් ලෙසින් හාගාවතුන් වහන්සේ ගේ සාමයේ පණ්ඩිව්‍යය ධර්ම දේශනා මාර්ගයෙන් අප වෙත ගෙන එති. බුදු රඣන් ජීවමාන කාලයේ සිට ම ආයිරවාදය සඳහා සූත්‍ර සංඛ්‍යායනාව පැවැත් වෙයි. පසු කාලයේ දී ඇතැම් බොඳ රටවල දිග්‍රී ලංකාවේද තායිලන්තයේ හා බුරුමයේද මේ සූත්‍ර සංඛ්‍යායනාවට වැඩි කාලයක් ඇතැම්විට දින ගණනක් හෝ ගත කරති. මහත් බැඳීයෙන් බැඳීමන්හු සූත්‍ර දේශනා සැසිවලට සහභාගි වෙමින් බුඩීමන් ලෙස ද සාමාන්‍යව ද සවන් දීමට පුරුදු වූහ. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සිය ප්‍රාවකයන් සමඟ සූත්‍ර දේශනා පවත්වා ජනතාව ගේ රෝග හය දුර්භික්ෂ හය, හා ස්වභාව ධර්ම ආපද්‍යවත් ගෙන් මිශ්‍රිත සඳහා ආධ්‍යාත්මික සූච්‍ය දැනවීමට තියා කළ සේක. එක්තරා අවස්ථාවක කුඩා ලුමයකු නාපුරු අමත්‍යාංශ බලපෑමකට ගොදුරු වූ ප්‍රවත ඇසු බුදුරජාණන් වහන්සේ සිය ප්‍රාවකයන් අමතා, ඒ ලදුවාට ආරක්ෂාව සඳහා පිරින් දේශනා කරන ලෙස තියම කළ සේක. මේ ආයිරවාද සේවාව සංඛ්‍යායනා මාර්ගයෙන් පැවැති එලදීයේ එකක් විය. ඇතැම් අවස්ථාවල පිරින් දෙශීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල තො ලද බැවිද අසන්නට ලැබේණි. ඒ පිඩිතයා කරන ලද මහා අකුසල කරමයන් ගේ කරම විපාක නිසා ය. එසේ නොවන්නට සුඡ අකුසල කරම විපාකයන් යටපත් වී යුතුමට පිරින් දෙසීමේ ගබද තරුග ඒ හා බැදුනු ප්‍රබල ගණාගත් දෙශකයන් වහන්සේලා ගේ කරුණා මහිමයන් හේතුවන්නේ ය. මෙහි සුඡ කරම විපාක

යටපත් වීම යනුවෙන් එය සම්පූර්ණයෙන් අහොසි වීමක් අදහස් නො කරයි. එකි විපාක තාචකාලික අත් හිටුවීමක් සේ විය හැකි ය. සූත්‍ර දේශනයනට සවන් දෙන විට විඩාවට හා වෙහෙසට පත් වුවන් සැහැල්ලු විවේකී සන්සුන් තත්වයට පත්වනු ප්‍රත්‍යාක්ෂ වී ඇත. එම තත්වය සංගිනයට සවන් දීමෙන් ලැංඛන අත් දැකීමට වෙනස් ය. මක්නිසාදයන්? සංගිනය අප මනස කුල්මන් කර විත්තවේයනට ආ වඩියි. ආධ්‍යාත්මික කැපවීමක් හෝ විශ්වාසයක් නො උපද්‍යවයි. පසුගිය දෙදහස් පත්සිය විසරගණකා තුළ බුදුනු බැහිමත්පු සූත්‍ර දේශනයේ යහගුණ ප්‍රත්‍යාක්ෂ කළාභු ය. බුදු රුදන් වදු වදන්වලින් අදහස් කෙරෙන ආකිරවාදය උන් වහන්සේ පිරිනිවන් පැමෙන් පසුන් එලදි ලෙස පවතින්නේ කොසේ දැයි දානගැණීමට අප උනන්දු විය යුතු ය.

බුඩ දේශනාවේ සඳහන් වී ඇති පරිදි උන්වහන්සේ පෙර ආත්මවල දී බුදු බව ලැකීමට පෙරුම් පුරද්දී එක්තරා විශේෂ මූලධර්මයක් බලසම්පන්න ලෙස පවත්වා ගෙන ආ සේක. එනම් මූසාවාදයෙන් වැළැකීම යි. තමන් වහන්සේ ගේ වවත නිසි විධියට භාවිතා කිරීම හෝ නො නිසි විධියට භාවිතා නො කිරීම ය. අනුන් ගේ හැඳිම්වලට පිඩා නො වන අපුරු මොලොක් ලෙස උන් වහන්සේ කරා කළහ. බුදුරුදන් වදු බස කරුණා භරිත ය. සත්‍යය පදනාම් කොට ඇත්තේ ය. එකි සත්‍යයේ බලය උන් වහන්සේ ගේ වදන් වල සවීමන් බව ප්‍රහව කොට ඇත්තේ ය. එසේ වුව ද බුදු රුදන් ගේ වවතවල ගක්තිය පමණක් අකිරවාදයට ප්‍රමාණවන් නො චේ. බැහිමතුන් ගේ අවබෝධය හා කැපවීම ද තැනිව ම බැරි ය. සූත්‍ර දේශනා මගින් ගාරීරික ආබාධ හා මානසික අසහනයන් තුරන්කර ගැනීමේ අසිරීමන් අත් දැකීම් ප්‍රතිඵල නිසා ජනකාව තමන් ගේ විශ්වාසය තව දුරටත් පිරින් දේශනාව කෙරෙහි සංවර්ධනය කරමින් සිටින්නාභු ය.

### බොඳු පෙනී පිළිම වදින්නො ද?

බොඳු පෙනී පිළිම වදින්නො ද නො වෙති. එහෙන් විශිෂ්ට වන්දනා කරුවේ නො වෙති.

මුදු පිළිම තබා ගතිමින් මුදු රදුනට දක්වන ගෞරවය පූද කරන නාමුදු බොඩියෝ ප්‍රතිමා වන්දනයෙන් අදහස් කරන්නේ නො වෙති. සාමාන්‍යයෙන් ප්‍රතිමා වන්දනයෙන් අදහස් කරන්නේ නො දුටු දෙවියන් හා දෙවිනාවියන් ගේ විවිධ රුපාකාරයන් හා විවිධ ප්‍රමාණයනුට දෙවිරුප තනා ගෙන එම ප්‍රතිමාවලට නියම වගයෙන් වැළැම් පිදුම් කිරීම ය. කරනු ලබන යාදුවන් ද දෙවියන් ගේ මග පෙන්වීම හා ආරක්ෂාව සඳහා කරන ඉල්ලීමය. එස් දෙවි දේවිනාවියන් ගෙන් ඉල්ලා සිටින්නේ සොඩිය, ධනය, දේපල හා විවිධ අවශ්‍යතා සපය දීම ය. කළා වූ නොපනන් කම්වලට ස්ථාපාව අයුරිම ය. මුදු පිළිමය වෙත වැළැම් මෙයට ඉදුරා ම වෙනස් ත්‍රියාවකි. බොඩියන් මුදු පිළිමයට ගරු සරු දක්වන්නේ ප්‍රශ්නයේ, ප්‍රඟාම්පිමය, ප්‍රඩ්‍ර්‍ය්‍යාච්න්වය, කාරුණි-කන්වය, පාරිභුර්දීය යන ග්‍රණා-ගයන් ගෙන් පරිපුරුණ ගාස්තා-වරයාණන් වහන්සේ කෙනෙකු කෙරෙහි දක්වන කෘතවේදින් වයේ සංකේතයක් වගයෙනි. ඒ අයිරීමන් පුද්ගලයා මෙලොව ජීවන් වූ බව මෙතිහාසික සත්‍යයකි. උන් වහන්සේ ගේ මානව හිතවාදී සේවාව ද එසේ ම ය. මුදු රජාණන් වහන්සේට වන්දනා මාන කිරීම උන්වහන්සේට හරසර දක්වීමෙකි. ප්‍රජනීයන්වය හා හක්නීය උන්වහන්සේට හා උන්වහන්සේ ගේ නියෝජනයට ප්‍රකාශ කිරීමක් විනා සස්ලේමුවා හෝ ලෝගමය පිළිරුව සඳහා කරන්නක් නො වේ. මුඩ ප්‍රතිමාව දාන ආධාරයකි. එය අපට අප සින්හ මුදු රුව මවා ගැනීමට රැකුල් දෙන අතර උන්වහන්-සේ ගේ ග්‍රෑශ්‍ය ගතිග්‍රණ ද ඉන් ප්‍රෙක්ඩවන් වූ ශිෂ්ටවාර ලෝකයේ කෝට්‍ය සංඛ්‍යාත ජනනාව සිංහ කරනි. බොඩියන් මුදු පිළිමය හාවිනා කරන්නේ සංකේතයක් ලෙස ය. සිත එකඟ කර ගැණීමේ අරමුණක් ලෙස ය.

මුදු පිළිමය දකින බොඩියා ගේ සිතෙහි කළබල සිත්වීලි පහවෙයි. සාමය සතුට සංගිධියාව හා නිහැඩියාව සංවර්ධනය වෙයි. බුඩ ප්‍රතිමාව බොඩියා ගේ මනයට මුදු රජ කැඳවයි. බැඳීමනුතට උන්වහන්සේ ගේ ආදර්ය හා උපදෙශය අනුගමනයට හැකියාව ලබා දෙයි. හක්නීමන් බොඩියා තම මනසෙහි ජ්‍යෙෂ්ඨ ගාස්තාන් වහන්සේ වැඩු වසන සේ හඟියේ. එම හැඳුම ඔවුන් ගේ වන්දනා

කිරීමේ අර්ථවත් වූ ද ජ්වලිත වූ ද ඒවා බවට පත්කරයි. බුදු රුවෙහි සාහ්ත දන්ත ගනිය පුද්ගලයා කෙරෙහි බලපාන අතර නිවැරදි සිතුවිලි හා හැඳිම පැවැත්වීමට ප්‍රභාධවත් කරයි. අවබෝධය ලත් බොධිය කිසිවිටෙක බුදු රුවෙන් ආධාර තො පතයි. පවි සමා කිරීමට්-යාච්ඡ නො කරයි. තෙමෙ ම තම මතස පාලනය කර ගනියි. බුඩාභුජායනය පිළිපදියි. ලොකික දුක් කම්කටොලුවලින් මිදෙයි. විමුක්තිය සොයා ගනියි. ප්‍රතිමා වන්දනය කරන්නාන් ලෙස බොධියින් විවේචනයට ලක් කරන්නේ ඔවුන් ගේ ත්‍රියාව වැරදි ලෙස අභ්‍යකථනය කළාභු වෙති. ජනතාව තම දෙමාපියන් ගේ මුතුන් මින්තන් ගේ ජායා රුප ඔවුන් ගේ ස්මෘතියේ රැක ගැනීම් වය් තබා ගන්නේ නම් රජ දරුවන් බිසේවරුන් මහාමාත්‍යාධින් ප්‍රබල එරයන්, දර්ශනික යන්, හා කවියන්ගේ ද රුප තබා ගන්නේ නම් තම ග්‍රුහ්ය ගාස්තාවරයන් වහන්සේ ගේ රුපය ගේ ප්‍රතිරූපය සිහිවතනයක් සේ ගරසුරු දුක්වීමක් ලෙස තබා ගැනීමට බොධියිනට කිසිදු බාධාවක් ඇතිවිය නො ගැකි ය. තම ගාස්තාවරයා ගේ යහපත් ගුණාග අලපා යගාගිනියක් ගැයීම් කටව නාම් වරදක් ඇද්ද? මිය පරෙලාව ගිය තම හිතවතුන් ගේ සොහොන් මත මල් වඩුම තබා කාන්තලේදී බව ප්‍රකාශ කිරීම වැරදි ත්‍රියාවක් ද?

බොධියින් මල් පහත් පුදු සුවද දුම් දී තම සඳහර ගාස්තාවරයාට උන්වහන්සේ සමස්ත මානව වර්ගයා ගේ දුක් නැති කිරීමට සිය ජීවිතය කැප කිරීමෙන් කළ උදර මහ මෙහෙයට ගරු කිරීම කටව වරදක් ද? මිනිසුන් ගොඩ නැගු ඇතුම් ප්‍රතිමා රටවල් විෂය ගුහනය කළ විරවරයන් වෙනුවෙනි. ඔවුනු ඇත්ත වශයෙන් මිනිමරුවේ ය. බලය ලැබීම සඳහා ලක්ෂ සංඛ්‍යාත අභිංශක මිනිසුන් ගේ මරණය වෙනුවෙන් ඔවුන් වග කිවුශ්‍යතාය. රීනියා විෂයග්‍රාහකයින් මිනිසුන් සාතනය කරන ලද්දේ තොඨය කාරන්වය, හා ලෝගය නිසා නො වේද? ඔවුන් ආනුම්ජ්‍යය කෙලේ දුරවල රටවල් ය. කිව නො ගැකි තරම වේදනාවන් ඇතිකරමින් දේපල ඉඩ කඩම පහැර ගැනීමෙන් මහත් විනාශකාරී ත්‍රියාමගින් ඇති කළ පිඩිනය කොතරම් බිය දනවන සුජ්‍යද? මේ විෂයග්‍රාහී ආක්‍රමණිකයේ ජාතික විරයන් ලෙස හරසර ලබති. වසරක් පාසා සිහි කිරීම වස් ආගමික උත්සව පවත්වති. ඔවුන් ගේ සොහොන් කොත්මත මල්වඩම් තබති.

බොඩින් තම ලෝක පුරිත ගාස්තාවරයන් වහන්සේට උන්වහන්සේ ගේ ජීවිතයේ සියලු සැප සම්පන් සම්බෝධීප්‍රාථ්‍යාචාරිය වෙනුවෙන් කුපකාට සෙසු ලෝකයාට සැනසීමේ මාරගය පෙන්වාදීම වෙනුවෙන් ගෞරවාදර දැක්වීම කෙසේ නම් වරදක් වේද? ප්‍රතිරූපය උප විභානික භාෂාවකි. එ බැවින් සම්මුදු රුව මැවි ඇත්තේ කළා කරු ගේ මනසේ ප්‍රතිච්මිත්ව පාරමිතාවන් ගේ ප්‍රතිමුරතියක් සේ ය. එම පිළිරුව උපවිභානා මනස තුළට කිද බැස ස්වයං ක්‍රිය නිරිංගයක් ඇල්ලුවා සේ ක්‍රිංක හැඟීම් වලට එරෙහිව ක්‍රියා කළ හැකි ය. බුදු රඳන් අනුස්මරණය කිරීම ප්‍රතිතිය උපදවයි. මනස ගක්තිමන් කරයි. මිනිසා සංසුන් අවස්ථාවකට උසස් කරයි. අධිමානය ඉව්‍යාභාගය නැති කරයි. මේ අනුව බුදුන් වැදිම සාමාන්‍ය ස්වරුපයේ යාභාවක අර්ථය නොව භාවනාවක අරිත නාගයි. එය රුපවන්දනාවක් නො වන්නේ ඒ නිසා ය. එහන් එය විශිෂ්ට ගනයේ වන්දනාවකි.

මේ අනුව බොඩිනාට තමන් ගේ ජීවිතය අනුව ප්‍රතිමාවක් ගොඩ නැගීමට නව ගක්තියක් ලබාගත හැකි වේ. ඔවුනු තමන් ගේ සින්වල බුඩ රුපය දරා සිවේමට තරම් සුදුසු තත්වයක් ඇති වන තුරු සින පිරිසිදු කරනි. බොඩියෝ මහන් බැඳීයෙන් හරසර දක්වනු ලබන පුද්ගලයා ගේ පිළිරුවය යි වෙනු සලකනි. උන් වහන්සේ ගේ පෞරුෂයෙන් ප්‍රබෙදවන් වීමට දතුත් කෙරෙති. උන්වහන්සේ අනුකරණය කෙරෙති. බුදුරුව ප්‍රපාණික මැවි පිඩක් ලෝහ කුරියක් හෝ දඩු කඩික් සේ බොඩියෝ නො දකිනි. තම සිතුවිලුවලින් ව්‍යවහාරයන් භා ක්‍රියාවන් පවිත්‍ර වූ ද මනා අවබෝධයක් ඇත්තා වූ අයට බුඩ ප්‍රතිමාවන් නියෝජනය වන්නේ යම්කිසි ත්‍රාසයකි. බුඩ ප්‍රතිමාවන් නිරුපනය වන්නේ උන්වහන්සේ ගේ ග්‍රේෂ්‍ය ගුණාගයි. ලෝකයේ දක්නට ලැබෙන විශිෂ්ට ගනයේ කළා භා ප්‍රතිමා ශිල්ප විලාසිතා වනට අනුව උන්වහන්සේ කෙරෙහි වූ ගෞරවාදරය ප්‍රකාශනය කිරීම අස්වාභාවික නො වේ. ආගමික ගාස්තාවරයන් පිළිබිඳු කරන ප්‍රතිමාවලට ගරුසරු දක්වන්නන් විවේචනයට ලක් කිරීම තේරුම් ගන නො හැකි කාරණයකි. නිසංසල ගාන්ත බුඩ රුපය ලැඹිත කළාව පිළිබඳ පොදු සංකාල්පයකි. එය ආසියානු

සංස්කෘතියේ පොදු වූ ද ඉතා වටිනා වූ ද වස්තුවකි. බුදු පිළිමය හැර වෙනත් ගාන්ත ප්‍රභාශ්වර ආධ්‍යාත්මික ස්වාධීන පොරුණ-යක් සෞයාගැනීමට ඇතැයි සිතිය නො හැකි ය.

බුදු පිළිමය අගය කරනු ලබන්නේ බොඩියා-තිකයින් පමණක් නො වේ. ඇනටෝල් ප්‍රාන්ස් තැමැශ්තා තම ජීවිත කරාවේ මෙසේ ලියයි. “1890 මැයි 13 ද පැරිපියේ කොත්කාගාරය බැලීමට මට අවස්ථාවක් ලැබේන. නිහඹ සරල අසියානු දෙවිවරුන් අතර වූ බුදු රුව වෙත මගේ නොත් යොමු විය. එය දුකින් පෙළුන මානව වර්ගයාට අවබෝධය භා කරුණුව සංවර්ධනය කර ගැනීමට සංඛා කරන්නාක් මෙන් විය. මේ මිතිපිට යම් අදවියකු ගමන් කෙලේ නම් ඒ දෙවියා මොහු විය යුතු යැයි මට හැඳුනා. එතුමා වෙත දැකින්වැටී දෙවියකුට මෙන් එතුමාට යාභා කිරීමට මට සිතිනි.”

එක් අවස්ථාවක හමුදාපතියකු වූ වින්ස්ටන් වර්විල් මහතාට බුදු පිළිමයක් සුදුසු පරිත්‍යාගයක් වශයෙන් පවරා දී ඇත. හමුදා පත්වරයා පවසා ඇත්තේ “යම්කිසි විධියකින් ඔබ ගේ මනස අවුල් වී හිතේ කරදර ඇති වූ විටෙක මේ පිළිමය දෙස බලා සිනැසෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.” යනුයි. බුදු රදුන් ගේ පණ්ඩුවිය දැනුම වවාගත් ජනයාට මේ තරම් ආකස්මික විමට තරම් වූයේ කෙසේ ද? ඇතැමිවිට බුදුරුවේ ගාන්ත සුන්දරත්වයයි පිළිතුරු දිය හැකි ය. වර්ණයෙන් භා රේඛාවලින් පමණක් උන්වහන්සේ ගේ නිමිල ධ්‍යිය කෙරෙහි වූ හක්ත්‍යාදරය මිනිසුන් විසින් ප්‍රකාශ කළා නොවේ. මිනිස් හපන් කමේ ඉලහන් නිරමාණයන් ලෙසින් මිනිස් අනින් නිමැවුණු ලේඛමය භා ගෙළුමය බුඩ ප්‍රතිමා ද ඇත්තේ ය. ශ්‍රී ලංකාවේ අභයගිරි විහාරයේ ඇති සුප්‍රසිද්ධ බුඩ ප්‍රතිමාව ද, සාරානාන් බුදු රුව ද, බොරෝ බුදුරුහි සුජනිය පිළිම ද එයට කදිම නිදුසුන් ය. බුදු පිළිමයේ ද ඇස් කරුණා හරින ය. ද අත නිර්භීත භාවය සුහ සිද්ධිය භා ආගිරවාදය පළ කරයි. නැතහාත් සිතුවිලි රෙනක් ඇද හෙලයි. එසේන් නැත්තම් උන්වහන්සේ ගේ ප්‍රබල සත්‍ය ගවෙශණය කෙබලු දැයි බලන ලෙස මහා පාසුවියට ආරාධනා කරනු වැනි ය. උන්වහන්සේ ගේ ධ්‍යිය ප්‍රවාරය වූයේ යම්

පෙදෙසක ද එතැනට ඒ සමග බුදු පිළිමයද පැමිණියේ ය. එසේ ගියේ වන්දනා මාන ලැබීමේ අරමුණින් නො ව භාවනාවට ගරු සරු දැක්වීමට සුදුසු සංකේතයක් ලෙස ය. කෙසියර ලිං කියන පරිදි මේ “ලොව බුදු පිළිමය තරම් උසස් කිසිදෙයක් මම නො දකිමි. දාගාමාන ලෝකයේ ඇති පරම විශිෂ්ට ආධ්‍යාත්මික ප්‍රතිරූපය එය වන්නේය.”

අලංකාත ජීවනයකින්, දායාන්විත ප්‍රසන්න හදවනකින්, ප්‍රතුව මනසකින්, පරාර්ථකාලී පොරුෂයකින් හෙති එවන් විශිෂ්ට ජීවිතයක් එවන් කරුණා හරිත හදවනක් නොසුලෙන මනසක් ගාන්ත පොරුෂයක් සැබුවින් ම ගෞරවාදර ලබනු වටනේ ය. ප්‍රමෝජනාර ලබනු සුදුස්සේයි. මානව වර්ගයා ගේ විශිෂ්ටතම තත්වය බුදුරජාණන් වහන්සේ ය. බුදු පිළිමය සංකේතයක් මිස පුද්ගල ප්‍රතිරූපයක් නො වන්නේ ය. බුඩ්ඩ් වය පිළිබඳ රුපිත නිරුපනයකි. හැම දෙනාට ම සාක්ෂාත් කළහැකි සුඡ පිරිසකට ලඟා පිය හැකි තත්වයකි. බුඩ්ඩ් වය කෙනෙකුට සිමා නො වේ. හැම ම පොදුය. “පෙර සිටි බුදු වරු ද මතු එන බුදු වරු ද මම හැම ද බැහියෙන් වඳුම්” බොඩියකුට බුදු සමය ප්‍රගත් කිරීමට බුදු පිළිමයක් අනිවාය්‍යෙන් තිබිය යුතු ය ඒ කිසිවෙක් නොකියති. සිත භා ඉන්දිය සංචිත කර ගැනීමට සමන් අසම බුදු පිළිමය ආරම්මණයක් සේ නොමැතිව ද එසේ කර ගත හැකි වේ. බොඩින් සැබු සිතින් බුදු රජාණන් වහන්සේ ගේ විශිෂ්ට දරුණාය උන් වහන්සේ ගේ මගේකාකා ශ්‍රී විභුතියෙන් අලංකාතව දකිමට අදහස් කෙරෙන් නම් උන්වහන්සේ ගේ දේශනායන් ත්‍රියාවට පරිවර්තනය කිරීම එදිනෙදා ජීවිතයේ දිකළ යුතු ම ය. එකි දේශනාවන් භාවිතයට ගැනීම අනුව කෙනෙකුට උන්වහන්සේට සම්පූර්ණ විය හැකි ය. උන්වහන්සේ ගේ ප්‍රභා මහිමය අමරණීයප්‍රභාව කාරුණිකත්වය වින්දනාය කළ හැකි ය. උන් වහන්සේ ගේ අති උතුම් ධ්‍රීයෙන් බුදු පිළිමයට ගරුසරු පැමෙන් පමණක් නිදහස්වීමේ මාරුගයට පිවිසිය නො හැකි ය. බුදු රජාණන් වහන්සේ ගේ අගය අවබෝධ කර ගැනුමට අප උදොගිමන් විය යුතු ය. උන් වහන්සේ ගේ ධ්‍රීය මෙලොව කම්කටොලුවලින් බැබිමට ඇති එක ම මාරුගය යි.

විද්‍යා හා තාක්ෂණයේ ලාභ ප්‍රයෝගන අති මහත් වූව ද අද තෝකයේ මතුප්‍රයෝගන් මහත් බියෙන් කනස්සල්ලෙන් හා බලා-පොරොත්තු සුන් වීමෙන් සිටිති. අපේ මේ කළබල කාරී ලොවට ඇති පිළිතුර බුදු දහමීන් සෞයාගත හැකි වේ.

## උපවාසයයේ ආගමික වැදගත්කම

ලොව බොහෝ මිනිසුන් අකල් මරණයට මූහුණ පාන්තේ අධික ආහාර අනුහවය නිසා ය.

බුදු සමයේ උපවාසය පිළි ගැනෙන්නේ ස්වයං පාලන ක්‍රම පූහුණුවීමක් ලෙස ය. බුදු රජාණන් වහන්සේ මහා සංයාච්‍යාච්‍රියා අවරට හැරීමෙන් පසු ආහාර තොගන්නා ලෙස අවවාද කළ සේක. පෙගෙවස් සමාදන් වූ ගිහි සිල්වනුවට ද අපර හාගයේ බර ආහාර ගැනීම තොගන්නා අනුදත් හ. විවේචකයන් ඇතැම් විවේක දී මේ පූහුණුව ආගමික පිස්සුවක් ලෙස දක්වන නැමුත් එම හාවිතයන් මානසික හා වාරිතුමය අන්තර් දරුණුයක් සේ පෙනෙයි. බුදු සමයේ උපවාසය ස්වයං විනයේ ආරම්භක පියවරක් මෙන් ම ස්වයං පාලනයට ලැභා වීමකි. යුම ආගමික ම විවිධ උපවාස ක්‍රම තිබේ. උපවාසයෙහි යෙදීමෙන් දිගෙක හෝ වෙළඳ ආහාරයන් වැළකීමන් එය නිරාහාරණයන් සිටින්නකුට හෝ නියම ආහාරයක් නැත්තකුට පරිතාශක කළ හැකි ය.

ලියෝ ටෝල්ස්ටෝයි මෙසේ ලියයි. වැඩියෙන් ආහාර අනුහව කරන මිනිසා අලසකමට එරෙහිව තදින් ත්‍රියා කිරීමට අපොහොසත් වේ. එමෙන් ම බඩුජාරී අලසයකුට ලිංගික ආයා-වන් ජයගත තොග හැකි ය. එබැවින් සියදු හැසිරීම් ස්වහාවයනට අනුව ස්වපාලනය සඳහා දරුණ ප්‍රයත්නය ආරම්භ කළ යුත්තේ බඩුජාරී අනුරාගයට එරෙහිව සටන් වැදීමෙනි. උපවාසය පටන් ගැනීමෙනි. යහපත් ජීවිතයක ප්‍රථම ස්වහාවය ස්වයං පාලනය වන්නාසේ ම ස්වයං පාලිත ජීවිතයයේ ප්‍රථම ගති ස්වහාවය උපවාසය සේ. විවිධ රටවල සාමීන් ස්වයං පාලනය පූහුණු කළේ එකතරා ක්‍රමානුකූල උපවාස ක්‍රමයක් මගින් ආධ්‍යාත්මික උවිච ස්ථානයට ලැභාවීමට තො සිතු පරිදි පිළිවන් වන බැවිනි.

එක්තරා තවුසේකුට පා පහරදීම් ආදි නොයෙකුන් වධඩිංසා කිරීමෙන් අතපය කඩා බිඳ දැමීමෙන් පවිත්‍ර අදම්ටු රජෙකු විසින් අණ කරන ලදී. බොඩ කඩා පුවතකට අනුව ඒ තවුසා උපෙක්ෂා සහගතව ඒ වධඩිංසා ඉවසා සිටි අතර කිසිදු වෙටරයක් තෙශාධයක් නො දැක්වී ය. එ වන් සමය මාමක ජනය තම වෙතසික බලය සංවර්ධනය කර එ මගින් ඉපුරන් දමනය කරගත් බව පෙනේ.

## ඡ්‍රාවල් ආභාර පමණක් ගැනීම ගැනීම මන්සේදය

පුද්ගලයා ගේ පවිත්‍ර අපවිත්‍ර හාවය ඔහු අනුහව කරන ආභාර නිරික්ෂණය කිරීමෙන් විනිශ්චය නො කළ යුතු ය.

ආමගන්ධ සූත්‍රයේ බුදු රජාණන් වහන්සේ මෙසේ වදුල සේක.

“විවිකිව්‍යාවෙන් වැඩුනෙකු මසින් වැළකුණ ද, උපවාස කළ ද, නිරුවත් වුව ද, හිස මුඩි නො කළ ද හිසකේ පළ නො ගැසුන ද කුණුවකුණ ද රඟ හමින් වැසි ගිය ද ගිනි පුද නොකළ ද මේ ලොව ඇතිතාක් පසු තැවිලි කළ ද යාතිකා යාග හෝම කළ ද කාලීන පුද කෙළි පැවැත්වුව ද පවිත්‍ර වීමක්සිදු නො වේ ම ය”

මස් මාඟ ගැනීමෙන් පමණක් මිනිසේක් අපවිත්‍ර නො වේ. මිනිසා තමන් විසින් ම අපවිත්‍ර වනු ලබන්නේ අමනොයිකම, කපටි කම, ර්රේමිසාව, මහන්තත්වය, අවමානය ආදි නපුරු වූ බලවත් සිතුවිලි නිසා ය. තම ක්‍රෘඩ සිතුවිලි හා ක්‍රියා මගින් මිනිසා තෙමේ ම අපවිත්‍ර වෙයි. බොඩියන් ආභාරය සඳහා මස් මාඟ නො ගත යුතු ය දී දැඩි නිතියක් බුදු සමයේ නැත. බුදු රජාණන් වහන්සේදුන් අවවාදය නම් කිසිවෙකු හිතා මතා සතුන් නො මැරිය යුතු අතර තමන් සඳහා සතුන් මරණ ලෙස කිසිවෙකු-ගෙන් ඉල්ලා නො සිටිය යුතු ය යන්න යි. කෙසේ වෙතන් යම් කෙනෙකු මස් මාලු අනුහවයෙන් වැළකී එළවුල පමණක් ගත හොත් එය ප්‍රයාසා ජනක ක්‍රියාවකි. බුදු රජාණන් වහන්සේ එළවුල පමණක් ගත යුතු ය දී හික්ෂුන්ට උපදෙසේ තුදුන් අතර

ලන්වහන්සේලා ගේ ආත්ම ගොරවය හා ආරක්ෂාව සඳහා ආහාර විරශ දහයකින් වැළකෙන ලෙස උපදෙස් දුන් ගේකු. එනම් මිනිස්, අලි ඇත්, අශ්ව, සුනාබ, සර්ප, ව්‍යාපු, සිංහ, දිවි වලස් හා වෘක් යන සත්‍යන් ගේ මාසාහාරයෙනි. සමහර තිරිපත් සත්‍යයෝ මිනිසුන් ගේ සිරුරෙන් පිටවන ගඳ දැනුහුවිට පහර දෙනි. (විනය පිටකය)

එළවුල් පමණක් වැළදීමේ නීතිය හික්ෂානව පනවන ලෙස බුදුරුදුන් ගේ ප්‍රාවක්‍යකු වූ දෙවිදත් තෙරණුවේ වරක් බුදු රුදුන් ගෙන් ඉල්ලා සිටියහ. බුදු රජාණන් වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතිතිශ්චේප කළ සේකු. බුදු දහම ස්වාධීන සමයකි. උන් වහන්සේ ගේ අවවාදය වුයේ එළවුල් පමණක් වැළදීම පිළිබඳ නීරණය ගැනීම පොදුගලික දෙයක් බව ය. එයින් පැහැදිලි වන්නේ බුදු රුදුන් එය එතරම වැළගත් ආගමික පිළිවෙතක් සේ නො පිළි ගැනීම යි. ගිහි බොධියන් උදෙසා ද ඒ ගැනා සඳහන් කිරීමක් නැත්තේය. ජීවක කෝමාර හවිව නැමැති වෙදාවරයා ද මේ මත හෙදයට තුබුදුන් ප්‍රාන්තය බුදු රුදුන් සමග සාකච්ඡා කෙලේ ය. ස්වාමීන්, මුළුණ හවත් ගොතමයන් උදෙසා සත්ව සානනය කරන බව මම අසා ඇත්තේම්. හවත් ගොතමයන් ද දැන දැන ම එසේ මරණු ලබු සතුන් ගේ මස් වළදති යි මිනිසු කියන් ද? ඔවුනු බුදුරුදුනව බොරු වෝදනා කෙරෙන් ද? නැත්හොත් ඔවුනු බුදුරුදුනව ප්‍රකාශයක් පවසන් ද? ඔබ වහන්සේ ගේ ප්‍රකාශයන් හා අතුරු ප්‍රකාශයන් මේ අයුරු අන්‍යයන් ගේ විවිධ ආකාරයේ පරිභවයට හාජත නො වන්නේ ද? ජීවකයින්, එසේ කියන්නා වූ ප්‍රදේශලයෝ මා හට බොරුවෙන් වෝදනා කෙරෙනි.

ජීවකයින්, මවිසින් ප්‍රකාශ කරන ලද්දේ කිසිවකු හික්ෂාන් සඳහා සත්‍ය මරණු ලබන බව දක්නා ලද ද? ඇසේ ද? සැක කරයි ද? ඒ සතා ගේ මස් අනුහව නො කළ යුතු බව යි. හික්ෂානමක් සඳහා දෙන අදහසින් යම් සත්‍ය මරණු ලබන බව සැක නො කෙලේ ද, නො ඇසු ද, නො දක්නා ලද්දේ ද, එසේ තුන් ආකාරයකින් පවිත්‍රවූ මසහික්ෂාන් උදෙසා අනුදනිම්. (ජීවක සුත්ත)

ඇතුම් රටවල මහායාන අනුගාමික බොධියෝ එළවුල් පමණක් ආහාර වශයෙන් ගනිති. ඔවුන් ගේ ඒ පැවුන්ම අඩි අගය කරමු. එහත් එළවුල් පමණක් නො ගන්නාවුනට

ගරහා කිරීම නො කළ යුතු බැවි පෙන්වා දෙනු කැමැත්තෙමු. මූල් බොඩි දේශනාවල කිසිදු තැනෙක බොඩින් එළවු ආහාර පමණක් වැළඳීම් අවශ්‍ය තැනැයි බුදු රජාණන් වහන්සේ වදුරා නොමැති බව ඔවුන් මතක තබා ගත යුතුව ඇත. බුදු සමය ඔධ්‍යම ප්‍රතිපද්‍යවක් බව අමතක නො කළ යුතු ය.

බුදු රජාණන් වහන්සේ ගේ උපදෙස් පරිදි උන් වහන්සේ ගේ ධ්‍යුම් පිළිපැදිමට අන්තරාම් වීම අනවශ්‍ය ය. එළවු පමණක් වැළඳීමෙන් මත්‍යා ඉණදම් දියුණුවට පිහිටිවක් වන්නේ තැනු. එළවු පමණක් නොව මස් මාඟ වළදන මිනිසුන් අතර ද කාරුණික තිහතමානී, හික්මුණු සමය මාමක අය සිටිති. එනිසා කිසිවෙක් එළවු පමණක් වළදන්නේ පවිතු ආගම මාමක වූවෝ ය යන මතය තරයේ අනුමත නො කළ යුතු ය. අනින් අතට ය මිකිසිවෙකු මස් මාඟ අනුහව නොකිරීමෙන් සැපුවන් ජීවිතයක් මිනිසුනට ගත කළ නො ගැනීයයි සිනිම ද වැරදිය. මස් මාඟ අනුහව කරන්නන්ට වඩා සෞඛ්‍ය සම්පන්න ගක්තිමත් කොට්ඨ සංඛ්‍යාත ජනකායක් ලෙව පුරා සිටීමෙන් පෙනී යන්නේ රීතියා මතය සත්‍යයක් ලෙස නො පිළිගත යුතු බව ය.

මස් මාඟ අනුහව කරන බොඩියන් විවේචනය කරන ජනයා ආහාරය පිළිබඳ බොඩි ආකලුපය මැනැවින් වටහා ගත්තේ නො වෙති. ජීවන් වන ඕනෑම ප්‍රාණීයකුට පෝෂණය අවශ්‍ය වෙයි. අප අනුහව කරන්නේ ජීවන් වීම සඳහා ය. මිනිසුන් වගයෙන් අප ගරීරයට අවශ්‍ය ආහාර සැපුයය යුතු ය. එය අප සෞඛ්‍ය සම්පන්න කරන අතර වැඩි කිරීමට අවශ්‍ය බල ගක්තිය ලබා දේයි. එසේ වී තමුන් ධිනය වැඩි වීම නිසා වැඩි වැඩියෙන් සංවර්ධනය වූ රටවල මිනිසුන් අනුහව කරන්නේ ඔවුන් ගේ රසනාහර පිනාවීමට ය. යම් කිසිවකු කිසියම් ආහාර-යක් පිළිබඳව තුෂ්ණාවෙන් හෝ මාඟයෙහි ගිෂ්‍ය බැවින් සතුන් මරවනාන් එය වැරදි ත්‍රියාවකි. එහෙන් යමෙකු ගිෂ්‍ය බැවින් නොරව සතුන් මැරවීමේ ත්‍රියාවට නියම ලෙස හවුල් නොවී ආහාර වගයෙන් ලැබෙන ඕනෑම දෙයක් ගරීරයේ පැවැත්ම සඳහා ගත්තේ ද හෙතෙම ස්වයං දමනාය ප්‍රගුණ කරන්නෙකි.

## වත්දියා හා ආගමික වත් පිළිවෙන්

මුදු රජාණන් වහන්සේ ගේ ජීවිතයේ ප්‍රසිඩ්හිදුවීම් සියල්ලක් ම සිදු වී ඇත්තේ පුර පසලාස්වක් පොහොස් දිනායන්හි ය.

පුර පසලාස්වක් දින හාතට සඳ පානයදින (පුර අවවක් දින) වල ආගමික වටිනා කම දැන ගැනීමට බොහෝ දෙන කැමැතිය. බොඩියිනට පුර පසලාස්වක සුවිශේෂ දිනයක් වත්තේ මුදු රදන් ගේ ජීවිතයේ වැදගත් හා ප්‍රසිඩ්හිදුවීම් පුර පසලාස්වක් දිනායන්හි සිදු වූ තියා ය. මුදු රජාණන් වහන්සේ පුර පසලාස්වක් දිනයක උපන් සේක. අහිතිශකමණය දසම්බෝධිපාජිතිය ද, ප්‍රමා ධ්‍රමී දේශනය ද. පරිතිර්වාණය ද ඇතුළු සෙසු සියලු වැදගත් සිදුවීම් ද උත්වහන්සේ ගේ අසු වසරක් වූ ජීවිතය පුරා සිදු වී ඇත්තේ පුර පසලාස්වක් පොහොය දිනවල දි ය. ලෝකයේ වෙසෙන සියලු බොඩියෝ පුර පසලාස්වක් පොහොයට උසස් සැලකිල්ලක් දක්වනි. ඔවුනු මේ දිනය උත්සවාකාරයෙන් ගත කරනි. ආගමික උදෙෂාගයෙන් සිල් සමාදන් වෙති. බණ හාවනා කෙරෙනි. ලොකික හැඟීම් පුෂ්චර කිරීමෙන් වැළකෙනි. මෙදින ඔවුන් ගේ අවධානය යොමු කරන්නේ ආධ්‍යාත්මික සංවර්ධනයට ය. බොඩියින් පමණක් තොට අපට වැටහි ඇති පරිදි සෙසු ආගමිකයන් ද වත්දියා ගේ කළුවන් හා සම්බන්ධ අවධි හා බඳුනු ආගමික වටිනා කම ඇතැයි විශ්වාස කරන බවක් පෙනේ. ඔවුනු ද ඇතැම් ආගමික පිළිවෙත් එනම් උපවාසය හා යාභාවන් පුර පසලාස්වක් පොහොස් දිනවල කෙරෙනි.

ඉන්දියාවේ පුරණ විශ්වාසයක් මෙසේ කියවෙයි. වත්දියා සාගර ජලය පාලනය කරන්නේ ය. විශ්වය තුළකුර කෙන්නේ ය. ලෝකයේ සියලු ප්‍රූණීන් ආරක්ෂා කරන්නේ ය. අමාන සුර පුරෙහි පොලාවට පෙනෙන ප්‍රතිරූපකයා ය. අමානය දෙවියන් ගේ පානය වත්නේ ය. වැස්ස හා පින්න ගාක යුෂය යි. ඒ යුෂ ගව දෙන ගේ කිරී වත්නේ ය. ඉන්පසු ඒ කිරී රුධිරය බවට පරිවර්තනය වේ. අමාන ජලය යුෂ සහ කිරී හා රුධිරය එක ම දිව්‍ය ඔඩඟයේ විවිධ අවස්ථා ය. එකී අමරණීය දියවර පානය කරන බලුන වත්දියා යනු යි. වත්දියා ද වෙනත් ග්‍රහයන් මෙන්

මිනිසුන් කෙරෙහි මහත් බලපැමක් කරන බැවි විශ්වාස කරනි. දැනට නිරික්ෂණය කර ඇති පරිදි මානසික ආධාරයන් ගෙන් පෙළෙන ඇතැම් අය ගේ අනුරාගයන් හා විත්ත වේගයන් පුර පසලාස්වක් දිනයන්හි නියත ලෙස උත්සන්න වේ යයි කියනු ලැබේ.

ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වන පුළුනෙටික් යන පදයන් උමතු බව ද පුළුනෙටික් යන පදය වන්දුයාට නම් වූ දුනාර යන පදයන් තද්දව වූ නිසා උමතුව හා වන්දුයා අතර සම්බන්ධය ද එය මිනිසා කෙරේ බලපෑවන්වන බව ද පෙන්නුම් කරයි. විවිධ රෝගයනට ගොදුරු විමෙන් වේදනා විදින රෝගින් ගේ රෝග ලක්ෂණ ද පොහො දිනවල නො වෙනස්ව උත්සන්න වන බව ද දක්නට ඇත. පයෝජකයන් සොයාගත් සාක්ෂිවලින් ද වන්දුයා ගේ යම් යම් කළාචන්හි දී මිනිසුන් හා සන්වයන් කෙරෙහි පමණක් නොව වෘක්ෂ ජීවිතය ද නියම ලෙස වන්දුයා ගේ බලපැමව ගොදුරුවන බිව ද වඩිය බාධිය වැනි ස්වභාව ධ්‍යාමේ මූලිකාංග වන්දුයා ගේ මර්දන කාරි බල වේගයේ ප්‍රතිඵල බැවි ද පෙන්වා දෙයි.

අපේ මිනිස් සිරුර සියයට හැත්තුවක් පමණ දියරයන් ගෙන් සමන්විතය. වෙවදාවරුන් ගේ මතය අනුව පසලාස්වක පොහාය දිනවල ගාරිරික ද්‍රව්‍යයන් නිදහසේ ගලන බවන් පැවසේ. ඇයුම සෙන්ගෙඩි භා ව්‍යුහා මිරෝගයන් වන්දුයා මගින් උත්සන්න වන බැවි කියවේ. අවුරුදු පන්දහසකට පමණ පෙර සිට වන්දුයා ගේ බල පැම ගොවිතුන කෙරෙහි යොමුවන බැවි මිනිස්සු දැන සිටියහ. ගොවියෝ තම වගාවන් කෙරෙහි වන්දුයා ගේ ඇති බලපැවැත්ම ගැන විමසිලිමන් වෙති. ඔවුන් ගේ ඇතැම් ධානාය හා වී පුර පක්ෂයේ සඳ පවතිදී මල් හට ගැනීමෙන් අවාසිසිදු විය හැකි බැවිද දනිනි. වෙවදා විද්‍යාවද ඇතැම් ඔංශය වහිවල විවිධ ප්‍රතිචාරයන් පුර අව පක්ෂවල වන්දුයා අනුව මිනිස් සිරුර තුළ දී වෙනස් වන බැවි සොයා ගෙන ඇත.

පැරණි සාම්ප්‍රදාය මේ බුදු වන්දු බල පැම ඇති විය හැකි නිසා යම් යම් වැඩ වලින් වැළකෙන ලෙසන් හැකි තරම් දුරට පොහාය දිනවල දී බර වැඩවල නො යෙදී සිටින ලෙසන්

අවවාද කළහ. හැකිතාක් මනස විවේකීව තබා ගැනීමෙන් ආධ්‍යාත්මික කටයුතු වල යෙදීමෙන් මේ විශේෂ දිනය ගත කිරීමට උපදෙස් දී ඇත. එක්තරු ප්‍රමාණයකට මනස සංවර්ධනය කරගන් අයට මේ දින බුද්ධිය ප්‍රබුද්ධව ඇති බැවින් පහැදිලි අවබෝධය සිතට ලබාගත හැකි වින්නේ ය. ආගමික විනය මගින් තම සිත ප්‍රහුණු නො කළ අය වන්ද්‍යා ගේ සට්මන් බල පැමිට ගොදුරු විය හැකි බවට ද සැක කරනි. දිසි කාලයක් සංවර්ධනය කිරීමෙන් හා නිවරද ව සිත දියුණු කරමින් සිටි නිවා බුද්ධරජාන් වහන්සේ ද බුද්ධිය ලබාගන්නේ පසලාස්-වක පොහොය දිනක දි ය. මූත අතිතයේ බොහෝ බොඩි රටවල් පුර පසලාස්-වක හා නවසද නැගෙන දිනයන් රජයේ නිවාඩු දිනයන් සේ ප්‍රකාශ කරනු ලැබූ අතර ජනතාව තම කාලය ආධ්‍යාත්මික සංවර්ධනයේ යෙද්වීමට උන්දු කරවනු ලැබේ ය. ඉරුදින නිවාඩු දින බවට පත් වූ යෙයේ යටත් විෂිත යුගයේ දිය.

ඒ දරුණයට අනුකූලව ඇතුම් බොඩි රටවල් වන්ද්‍රමාසයන්ට අනුව නිවාඩු දින යළි ඉදිරිපත් කිරීමට සැරසෙනු පෙනේන්. පසලාස්-වක පොහොය දිනය ආගමික දිනයක් සේ ඉන්දිය දමනයටත් සාමය හා සතට සඳහා සිත එකඟ කිරීමේ පිළිවෙත් සඳහාත් යොද ගැනීම ප්‍රජා ගොවර ය. මෙයේ බොඩියේ පුන් පොහෝ දින අවසිල් සමාදන් වෙති. පවුල් වල බර අඩුකර ගනිති. ලොකික විනෝදය පසෙක තබා සිත්ති සාමය දනාවමින් තම ආධ්‍යාත්මික දියුණුව ගැන උත්සුක වෙති. ඒවිතය හා පාලීය කෙරෙහි වූ වන්ද්‍යා ගේ ප්‍රතිච්ඡාකයන් විද්‍යාත්මකව විශ්ලේෂණය කරනු ලැබේ ඇති.

එක්තරු ඇමෙරිකානු විද්‍යා සහරාවක නිබු ලිඛියක එහි කනුවරයා මෙසේ කියයි. “පුර ගණනක් පැරණි මේ ආකාශ වස්තුව විශේෂයෙන් ම දින 24ක් වූ වනුය තුළ දී එය පසු කරන අවධි භතරේ එක් එක් අවධියේ දී අප ඒවිත කෙරෙහි කෙසේ තීරණාත්මක බලපූම් කරනු ලැබේදීයේ ස්ථිර කිරීම සඳහා වන්දු විෂය අලා කළ වර්තමාන පයෙනිෂණයක් ගෙන හැර දක්වයි. එම පයෙනිෂණය එක් අනෙකින් සේල් සියුක් නොරුන් වෙස්-ටරන් විශ්වවිද්‍යාල මහින් ඇමෙරිකාවේ කරන ලද්දකි. අප ගේ එදිනේද ඒවිතයට පමණක් නොව සියලු සහිතී දේ කෙරෙහි ම වන්ද්‍යා මහන් බලයක් පවත්වන බවට ප්‍රදුම උපදෙශන සාක්ෂි ඔවුන් වෙන වෙන ම සොයා ගන්නා ලද්දේ ය. එම ස්වාධාවික සියුවීමවල කිසිදු ගුඩ්වයක් නොමැති බව ද අපට ඒන්තු ගන්වා ඇති අතර වන්ද්‍යා ගේ එක් එක් කළාවන් සැබු ලෙසින් ම

ගැටිරයේ ක්‍රියාකාරීත්වයන් එනම් ආහාර පිළිස විද්‍යුත් කරණය හා රුධිර අමුල් කරණය, අදිය කුම්වත්ව පැවතීමට ප්‍රත්‍යාග්‍යන් ඇති කෙරෙයි. මේ සත්‍යය තහවුරු කරනුවස් කරන ලද ප්‍රධාන පරිජ්‍යණයක් කැකුලුවන් මීයන් හා ඇතැම් ගාක අපුරෙන් කර ඇත. එවා කාලගුණික තත්වයන්ට හසු නො වන සේ හොඳින් කාමර වල තැබූ අතර ව්‍යුත් පිඩිනයට ආර්ද්‍යනාවයට ආලෝකය හා උෂ්ණත්වය හාජන කරන ලද්දේ පාලිත තත්වයන් යටතේ ය.

සිය ගණනක් තරම් පරිජ්‍යණයන් කළ අතර ඉන් පුදර්ගනය වූයේ ඉතා විශේෂිත සත්‍යයකි. එනම් සියලු සත්වයන් හා ගාක දින 28ක් වූ වනුයක ක්‍රියාත්මක වන බව සේ. අවත් සඳ පැයිමන් සමඟ ආහාර පිරිණය පහත වැවෙන අතර පුර සඳ අවධිය වන විට එය සියයට විස්සකින් පමණ වැඩිවන්නේ ය. මෙම වෙනස විස්තර කෙරෙනුයේ ප්‍රබල විවෘතාවක් ලෙස ය.

එක් දිනක් ඒමලාරිඩාවේ සාත්ත්‍ය සේවකාවක් වෛද්‍යවරයු අමතා පුර පසලාස්වක් පොහොෝ දිනවල ලේ ගැලීම වැඩියෙන් සිදුවන බව පවසා ඇත. එවන් විශ්වාසයන් තුරුස්සා වෛද්‍යවරු බොහොෝ වෙති. මේ වෛද්‍යවරයා ද එබදු අයෙකු වූයෙන් සාත්ත්‍ය සේවකාව කී පුවතට සිනාසුන්නේ ය. නමුත් සාත්ත්‍ය සේවකාව ඉන් දුරුමුබ නො වී ගලුකම් වාරතාවන් මගින් පසලාස්වක පොහොය දිනවල අයික රුධිර ගලනයක් සිදුවන බව පෙන් වූවා ය. බොහොෝ රෝගින් අයික රුධිර වහනයට ප්‍රතිකාර ගැනීම සඳහා ගලුයාගාරයට යැවීමට වෙනසට වඩා මේ දිනවල සිදුවිනි. තමන් ද සැහීමට පත්වෙනු පිළිස ඒ වෛද්‍යවරයා ද තමන් ගේ ම වාරතා තැබීමට පටන් ගැනීමේ ප්‍රතිලියක් වශයෙන් ඔහු ද එම නිගමනයට බැස්සේ ය. මේ සියලු සිදුවීම සලකා බලන කළේ අප මුතුන් මිත්තන් හා ආගමික ගාස්තාවරයන් අප ගේ දිනපතා පුරුදු හැසිරීම වෙනස් කිරීමටත් ගාරික හා මානසික වශයෙන් සැහැල්ලු වීමටත් පුන්සඳ දින හා නව සඳ පායන දිනයන්හි බොඳුයේ ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් ලබති.



## සංස්කෘතිය හා ජීවිතය

සම්පූද්‍ය සිරින් හා උත්සව

අනුන් ගේ ගුහ සාධනයට හානිකර නො වනතාක් මූදු සමය ද සම්පූද්‍යයන්ට හා සිරින් වලට විවෘතව ඇත.

සාම්පූද්‍යික සිරිතක් වූ පමණින් කිසියම දෙයක් විශ්වාස නො කළ යුතු බැවි මුදුරජාණන් වහන්සේ අපට අවවාද කළ සේක. එසේ වුව ද සම්පූද්‍යයන් එක් වර ම බැහැර කළ යුතු නැතැයි ද අවවාද කර ඇත. ඔබ එවැනි දේ ගැන අන්වේජන ගවේජන තදින් කළ යුතු ය. එවා ඔබටත් අනුන්ටත් සාධාරණ හා ඩිතකර වේ නම් ප්‍රිඩියට හා ගුහ සිද්ධියට හේතු වේ නම් එවැනි සම්පූද්‍යයන් හා සිරින් පිළිගත යුතුය. හාවෙතා කළ යුතු ය

(කාලාම පූතුය)

මෙය ආගමික ගාස්තාවරයෙකු විසින් මෙනෙක් කර ඇති විශිෂ්ට ප්‍රකාශනයකි. වෙනත් සාමයිකයනට ඇතැම් විට මෙවත් අනා සම්පූද්‍යයන් හා සිරින් පිළිබඳ ඉවසීම නො ඇසු විරු දෙයක් විමටද ඉඩ ඇත. බොහෝ ආගමිකයන් සිරිතක් වගයන් තම ආගමේ නව ප්‍රවේශකයනට ඔවුන් ගේ සංස්කෘතිය සිරින් හා සම්පූද්‍යයන් යහපත් වුව ද ඉවත ලැබුව බල කරනු ලැබේ. එහත් බොඳේ ධර්ම දුනයෝ ධර්ම ප්‍රවාරයේ දී මිනිසුන් සතුව තිබු සම්පූද්‍යයන් සාධාරණ ඒවා විනි නම් ඒවායින් වැළකීමට කිසි දිනෙක අවවාදනුගාසනා නො කළහ. එහත් එකී සම්පූද්‍ය හා සිරින් ආගමික මූල ධර්ම රාමුව කුළ රැඳිය හැකි ඒවා විය යුතු ය. වෙනත් ව්‍යවහාරින් කිවහොත් කිවෙකුට ආගමික සිංහාපදානක් උල්ලා සනය කරමින් සම්පූද්‍ය යන් රැකීමට ඉඩ දිය නො හැකි ය.

ආගමික වට්නාකමීන් තොර යම් සම්ප්‍රදයයන් රැකිමට මේනිපුන් උදෙස්ගයක් දක්වන්නේ නම් එකි සම්ප්‍රදයයන් ආගමේ නාමයෙන් තොරව පවත්වා ගෙන යා හැකි ය. එසේ හැකියාව ඇත්තේ ඒවා තමාටත් අනුනාටත් හානිදයක නො විය යුතු ය.

## ආගමික පුද පුරා

මේවා සම්ප්‍රදයනාට හා සිරිත්වලට ඇතුළත් වූ ඒවා විය හැකි ය පොදු ජනයා ආගම වෙත ආකර්ෂණය වීම වස් ආගමේ අලංකාරය විසිනුරු බව සඳහා පුදුපුරා පැවැත්වේ. ඒවා සමහර අයට මත්තා ආධාරයන් ද විය හැකි ය. තමුන් කිසිදු පුද පුරාවක් තොමැත්ත්ව ආගම ඇදහිය හැකිය. තමන් ගේ ගැලවීම සඳහා වැදගත් යයි සැලකෙන බොහෝ අය අනුගමනය කරන පුද පුරා අංගයන් බුදු සමය එ තරම් වැදගත් සේ තො සැලකීමට ඉඩ ඇත. බුද්ධ වචනයට අනුව කිසිවකු මානසික පාරිඥුද්ධිය හා ආධාර්ථික සංවර්ධනය සඳහා එවන් හාවත-යන්හි එල්ඩි තො සිටිය යුතු ය.

## උත්සව

අවංක අවසාන බොඳ්ධගය් බොඳ්ධ උත්සව සුරාවෙන් මත් වී උපුල් විපුල් කරමින් හෝ සභුන් බිලිකරමින් තො පවත්වනි. සැබු බොඳ්ධ උත්සව පවත්වන්නේ මෙයට ඉදුරා ම වෙනස් අයුරකිනි. බොඳ්ධගය් සියලු අකුසල් වලින් මේම්මට තම කාලය යොදති. අනුන් ගේ දැක් වේදනාවන් සැහැල්ලු කිරීමට අනුනාට උපකාර කිරීමට පින් රස් කර ගැනීමට උත්සව සංවිධාන කරනි. තම හිත මිතුරාවට තැදුළිනට සංග්‍රහ කෙරෙනි. ආගම සමග ඇදගත් ඇතැම් උත්සව විලාසිතාවන් නිසා ආගම තො කෙලෙසෙන්නේ ද තො වේ. අනික් අතට උත්සව තො මැති ආගම අප්‍රාණික උදුසීන එකක් සේ මේනිපුනාට පෙනිය හැකි ය. සාමාන්‍යයන් බාල තරුණ ලමඳි ආගමට යොමුවන්නේ ආගමික උත්සව තුළිනි. ඔවුන් ආගමට ඇලම කරන්නේ ආගමික උත්සව නිසා ය. හාවනාහිලාපිත්ව නම් උත්සව කරවිවලයක් විය හැකි ය. උත්සව සමයක දී ආගමික වත් පිළිවෙත් වලින්

පමණක් සැහීමකට පත් විමට සමහරුන් රුවී නො කරනු ඇත. ඔවුන් ස්වභාවයෙන් ම කිසියම විනෝදයක් හා බාහිර පෙනුමක් සඳහා රුවී කරනු ඇත. පුදු පූජා උත්සව පෙරහර වැනි උදේශයන් සංවිධානය කරන්නේ ආගම ක්‍රිඩින් විත්තාවෙගයන් පිළිබඳ පිපාසය තීවා ගනු සඳහා ය. එ බැවින් කිසිවකුට එ වන් ව්‍යවභාරයන් සාචදා ය යයි කිව නො හැකි ය. නමුන් බැනිමතුන් උත්සව සංවිධාන කළ යුත්තේ හොඳ හැඳියාවක් පිළිබඳව ලෙසට ය. කරදරයක් හෝ හිරිහැරයක් නො වන ලෙසට ය.

### ඛුදුසමය හා වනිතාවෝ

පිරිමි දරුවකුට වඩා ගැහැණු දරුවකු යහපත් ප්‍රමාදකු විය හැකි බව සනාථ කළ හැකි ය.

ඛුදු සමයේ වනිතාවට හිමි වී ඇත්තේ උසස් තැනෙකි. ආගමික ජීවිතයක ව්‍යාච්‍යාවෙමට වනිතාවට පූජීනිදහසක් ඛුදු රජාණන් වහන්සේ දුන් සේක. වනිතාවට ආගමික නිදහස දුන් ප්‍රථම ගාස්ත්‍රවරයා ඛුදුරජාණන් වහන්සේ ය. ඛුදු රඳුනට පෙර ස්ත්‍රීය සීමා වූයේ මූල්‍යතැන් ගෙට ය. පූජනීය සාමාන්‍යකට ඇතුළුවීමට හෝ ආගමික කටයුතුවලට සහභාගිවීමට ඕ කිසින් ඉඩක් නො ලැබුවා ය. ඛුදුන් ද්‍රව්‍ය ස්ත්‍රීයට හිමි වූයේ ඉතා පහත් තැනෙකි. උත්වහන්සේ ස්ත්‍රීයට සමතැන් දුන් විට එය සමකාලීන ආයතනයන් ගේ විවේචනයට ද භාජන වූයේ ය. වනිතාවට සහ සපුනට පිවිසීමට ඉඩ කඩ සැලසීමේ ගොජනාව ඒ යුගයේ වූ විෂ්ලවයකි. එසේ ක්‍රියා කෙළේ පිරිමියාට මෙන් ම ආගමික ජීවිතයේ උච්චතම අවස්ථාව වූ රහත් බව ලැබීමට තරම හැකියාවක් ඔවුන් ක්‍රිඩි නිබෙන බව ලොවට ස්ථීර කර පෙන්වා දීමට වනිතාවට ඉඩ සලසා දීමට ය.

ලෝක ඉතිහාසයේ පළුමුවරට සැබු ආගමික ජීවිතය ඔවුනට පෙන්වා දීමත් ඒ සඳහා නිදහස ලබා දීමත් නිසා ලොව සිටින හැම කාන්තාවක් ම උත්වහන්සේට කානවේදී වියපුතු ය. මාරයා ගේ පහත දැක්වෙන වදනින් එද වනිතාවන් කෙරෙහි තිබූ ආකල්පය මැනිවන් පැහැදිලි වන්නේ ය. “සාමිවරයන් සිසින් සාක්ෂාත් කරගත යුතු ඒ උච්චසාමානයන් දැඟුලක්

තරම් නො වන තුවණුන් කිසිදු ස්ත්‍රීයකට ප්‍රහාරිය ගැකි ය සි කවද ඩිතිය ගැකි ද එ වන් ආකල්පයන් නිසැකයෙන් ම තදින් ප්‍රතිඵෝප කර විදරන බුදුන් වහන්සේ මාරයා අමතනු ලැබූ හිකුණුය වෙනුවෙන් මෙසේ පිළිතුරුදුන් සේක. “කෙනකු ගේ සිත එකඟ වූ කල්හි ප්‍රජාව කිසි ලෙසකින් ඇසමන් නො වන කල්හි එය ස්ත්‍රීයක් විම නිසා වෙනස් නො වන්නේ ය,” කොසොල් රජත්‍යමා තම බිසවුනට ගැහැණු දැරුවකු උපන් කල්හි මහන් දෙමිනසට පත් විය. ඔහු අපේක්ෂා කමල් පුතෙකි.

රජු අය්චුසීම සඳහා බුදුරජණන් වහන්සේ ගම්සේ විඳුල සේක.

නිරිදුනි, එම දු  
ප්‍රතිඵු පරද උපනියක බැවි තිර කරනුයේ  
ගුණ නැණයෙන් වැඩි  
සැමියා ගේ මවක මෙන්  
ගරුයරුව බිරියක වී  
මහත් වැඩ කළ ගැකි ප්‍රතිඵු බිජි කළගෙන්  
සුවිසල් රජදහන් රජයන එපින්වත් ප්‍රතු  
ලැබුම් බිරිය සිය රටට මග පෙන්වයි. -සංයුත්තනිකාය

උත් වහන්සේ තහවුරු කළ තවත් දෙයක් තම මිනියා සැම කල්හි ම එක ම නැණවතා නො වන බව සි. ස්ත්‍රීය ද එනරම් ම නැණවත් වන බව සි. මෙ කළ බොහෝ ආගමිකයේ තම ආගම වනිතාවට සමත්තු දී ඇති බැවි කියා පාති. අප අවට ලේඛය දෙස බැලිමෙන් ස්ත්‍රීයට සමාජයේ දී තිබෙන සාහාය දැක්ක ගැකි ය. ඔවුනට දේපල අයිතිය නැතු. විවිධ ශේෂවල දී වෙනස් කම් දැක්වෙයි. සාමාන්‍යයෙන් සියුම් ලෙස ගර්හාවට ලක් කෙරෙයි. බටහිර රටවල පවා තම අයිතිවාසිකම් සඳහා වනිතාවනට සටන් වැදිමට සියුම් තිබෙ. බුදුසමයට අනුව ස්ත්‍රීය පහත් ලෙස සැලකීම ඉතා අසාධාරණ ත්‍රියාවකි. බුද්ධිකාය සඳහා පෙරැම්පිරු ඇතුම් අවසානවල දී ස්ත්‍රීයක සේ ඉපදී ඇති අතර ස්ත්‍රීයක ලෙස ද ආර්ය ගුණාග හා ප්‍රජාව සංවේදනය කර ගැනීමෙන් බුද්ධිත්වය ලැබීමට සමන්වූ බැවි ජාතක කරා විමසීමෙන් පෙනිය සි.

## බුද්ධසමය හා දෙශපාලනය

බුද්ධරජාණන් වහන්සේ සියලු ලොකික ත්‍රියාවන් ඉක්ම වූ නමුත් යහපත් රාජ්ට්‍ර පාලනය සඳහා උපදෙස් දුන් සේක. උන් වහන්සේ ගාකුව වැංගයේ උපන් බැවින් සවහාවයෙන් ම රාජ රාජ මහාමානාධීන් ගේ ඇසුරට නිතර පත් වූ සේක. උපන හා ආග්‍රය ගැන නො තැකු උන්වහන්සේ තම ආගමික මාරුග ඉදිරිපත් කිරීමට දෙශපාලන බලපෑම් කිසි දිනෙක නො සෙවු සේක. එ මෙන් ම තමන් වහන්සේ ගේ ධර්මය දෙශපාලනය සමග වරදවා යොදවා ගැනීමට ද ඉඩ නොදුන් සේක. එහෙත් අද බොහෝ දෙශපාලකයේ දෙශපාලනයට උන්වහන්සේගේ නම සමසමාජවාදීයකු බිජාවාදීයකු හෝ ඇතැම් විට අධිරාජ්‍ය වාදීයෙකු ලෙස ඇදා ගැනීමට තැන් කරනි. බුද්ධ කාලයෙන් ඉතා මැත් බටහිර රටවල සංවර්ධනය වූ එය අප දැන්නා තුතන දෙශපාලන දරුණනයක් බව බොහෝ දෙනා අමතක කරනි. උන් වහන්සේ ගේ භෞද නම තම වාසියට යොද ගැනීමට තැන් කරන අය මෙක තබාගතයුතු කරුණක් නාම් උන්වහන්සේ සකළ විධ ලොකික ආගාවන් නයා අති උකුම් ලොවිතුරා පුදුබව ලැබූ ගාස්තාවරයන් වහන්සේ බව යි. ආගම දෙශපාලනය සමග සම්පූර්ණය කිරීමට තැන් කිරීමේ ද මහන් ගැටළවක් ඒ තුළ පවතී. ආගමට පාදක වන්නේ ශිලය යි. පවත්තාව හා ගුඩාව යි. දෙශපාලනයට පදනම වන්නේ බලය යි. ඉතිහාසය පුරා ආගම දෙශපාලකයන් ගේ තීතුනුකුලතාව හා බලය යෙක ගැනීමට යොද ගනු ලැබූ ආකාරය පෙනී යයි.

පුද්ධය, ජයග්‍රහණය, මරණය, සම්මුළුසාතනය, කුරලී ගැයීම කළායිල්ප විනාශය සාධාරණ ක්‍රියා ලෙස සනාථ කිරීමට ආගම දඩිමීමා කරගෙන ඇති. දෙශපාලන හැඳිමීවලට ආධාරයක් සේ ආගම යොද ගත් කළේ එහි උසස් වාරිතුමය විශිෂ්ටවාදරුග තැනි වි යයි. ලොකික දෙශපාලන ඉල්ලුම නිසා ආගම පහත් තක්වයට වැශ්වාද ඇත. බුද්ධ දහම පෙරට පැමිණියේ නව දෙශපාලන ආයතනයන් තිරමාණය සඳහා නො වේ. එම වැඩ පිළිවෙළ ස්ථාපිත කිරීමට ද නො වේ. මූලික වශයෙන් එය බලාපොරොත්තු වන්නේ සමාජය ගැටළවලට ප්‍රභාවීමකි.

සමාජය ගොඩ නැගී ඇත්තේ ප්‍රතිසංස්කරණයට හා සමාජය මානව සිත්වාදීන් විෂ වස් පොදු මූලධර්මයන් යොජනා කොට මගපෙන්වීමට සි. සාමාජිකයන් ගේ ගුහ සාධනය දියුණු කිරීම. හා නිබෙන සම්පත් සාධාරණ ලෙස බෙදා ගැනීමට රුකුල් දිමුව සි. මිනිසුන් ගේ සමාද්ධිය හා සතුට ආරක්ෂකර දීමේ දෙගපාලන පද්ධතියට ඇති හැකියාවට සිමාවක් ඇත්තේ ය කිසිදු දෙගපාලන ක්‍රමයකින් කො තරම් විශිෂ්ට ලෙස පෙනුන ද මිනිසුන් තුළ සාමය හා සතුට ඇති කිවීමට එම දෙගපාලන ක්‍රමය තුළ සිටින මිනිසුන් ලෝගයට, ද්වෙශයට හා මෝගයට යට වි සිටිනතාක් නො හැකි වන්නේ ය. එයට අමතර ව ක්විපුණු දෙයක් ඇතේ. කවර දෙගපාලන ක්‍රමයක් පිහිටුවා ගන්තන් එම සමාජයේ මිනිසුන් විසින් ප්‍රත්‍යාශ්‍ය කළ යුතු ලෙක සාධක කිපයක් ඇතේ. එනම් කුගලාකුගල ක්මියන් ගේ විජාක එසේ ම දුකා ගෙවන් අයතුවුදායක තන්විය අනිතා ගෙවන් මමය මාගේ ය කියා ස්ථිර වශයෙන් පවත්නා දෙයක් නොමැති කම යනුවෙන් දක්වා ඇති යැබූ තෘප්තියක් හෝ සඳහනික සුවයක් නොමැති බව සි.

බෙඳාධයිනට මේ සසර දි දැකිය හැකි යැබූ නිදහසක් තැනු. එය දෙවලාව තබා බැඩිලාව ද නැත්තේ ය. එහෙත් යහපත් හා සාධාරණ දෙගපාලන ක්‍රමය වූලික මානව අයිති-වාසිකම් රුකුණෙයත් බලය පාවිච්චී කිරීමේ පාලනය හා තුලනයන් සමාජ පීටිතයේ තාජ්තිමත් හාවයට අවශ්‍ය තන්වයන් පවත්වා ගනී. ජනතාව පූජා නිදහස ලැබේය හැකි අවසාන දෙගපාලන ක්‍රමයක් සොයුම්න් තමන් ගේ කාලය නිකරුනේ වැය නො කළ යුතු ය. මක්නිසාදයන්? පූජා නිදහස කිසිදු දෙගපාලන ක්‍රමයකින් සොයාගත නො හැකි ය. එය සොයාගත හැක්කේ සංඛ්‍යාව මනසක් තුළින් පමණකි. නිදහස්වීමට නම් ජනතාව බැලිය යුත්තේ තම මනස දෙස ය. ක්‍රියා කළ යුත්තේ කම තමන් විසින් ම අවිද්‍යාව හා තාජ්තාව නැමැති යදුන් මිදීමට ය.

නිදහස ලබා ගත හැක්කේ දහමෙහි හැසිරෙමින් තම එරිනය ගැන සිනිමෙන් වවනයෙන් හා ක්‍රියාවෙන් සංවධිනය කර ගැනීමෙන් හා තම මනස ප්‍රහුණු කර ගැනීම මගින් මානසික

විහව්‍යතාව පුළුල්කර අවසාන පරමාර්ථය වූ සත්‍යාච්චාධය ලෙහා කර ගැනීමෙනි. ආගම දෙශපාලනයන් ඇත් කර තැබේමේ එදායකත්වය හා සාමය හා සතුව ඇතිකිරීමට දෙශපාලන ක්‍රමයට ඇති සීමාවන් ද පිළිගනු ලැබූ අතර අද දෙශපාලන සංවිධාන කිරීම්වලට අනුරුප වන බුදු දහමේ ඇතුම් කරගැනු ද නැත්තේ නො චේ. ඒ අතර පළමුවන තැන ලැබෙන්නේ සමානාත්මකවය යි. බුදුරජාණන් වහන්සේ එය ඒමගම් ලින්කන්ට කළින් දෙශනා කර ඇත. එසේ ම කුල හා පත්ති ක්‍රමය සමාජය විසින් ඇති කළ කාත්‍රිම කපොල්ලකි. බුදුරජාන් වදු පරිදි මිනිස් සංඛතිය පිළිබඳව කළහැකි එක ම වර්ගී කරණය පදනම් වී ඇත්තේ ඔවුන් ගේ සදාචාරාත්මක හැසිරීම පිළිබඳ ගුණාග මත ය. දෙවැන්න සමාජ සහයෝගය හා ත්‍රියාකාරී සමාජීය සහභාගිත්වය පිළිබඳ වැදගත් කමයි. වර්තමාන සමාජයයෙහි දෙශපාලන ත්‍රියාච්චිය වඩා උනන්දුවන්නේත් අවධාරණය කරන්නේත් එකි වැදගත් කමයි. තුන්වැන්න බුදුරජාණන් වහන්සේ ගෙන් පසුව සිටිය යුතු අනුපාතීතිකයකු පත්. නො කළ අතර තමන් වහන්සේ ගේ ධීම් විනයට තම සාසනයේ මාරුග දෙශකත්වය පැවරීම යි. කොට්ඨාසියෙන් තෙනෙතික පාලනය යි. එය මාරුගොපදෙශය දෙන අතර පාලනය ද ගෙන යයි. අද දක්වා ම සංස සමාජයේ සූම සාමාජීකයකු ම එකි නීති යේ පාලනයට බැඳී සිටින අතර ඔවුනට මාරුගොපදෙශකත්වය ඔවුන් ගේ හැසිරීම ද පාලනය කරනු ලබයි. සිවුවැන්න බුදු රජාණන් වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී ත්‍රියා පිළිවෙළක් හා උපදේශයේ වැදගත් කමක් කෙරෙහි උනන්දුව ඇති කිරීම යි. මෙය දක්වනු ලැබූයේ සංස සමාජය තුළ යි. ඒ අනුව සියලු ම සාමාජීකයිනට ද සාමාන්‍ය වැදගත් කමින් යුත් දෙයක් තීරණය කිරීමේ අධිතිය ඇති කළහ. ඉතා බරපතල ප්‍රශ්නයක් පැන තැගි කළේහි අද පවතින ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමය සේ සංස සහාව ඉදිරියේ එම ප්‍රශ්නය සාකච්ඡාවට ගන්හ. මේ සවයා රාජ්‍ය ක්‍රමය බොහෝ දෙනා පුදුමයට පත් කරන්නේ එය මෙයට අවුරුදු 2600 ට පෙර ඉන්දියාවේ බොඳ්ධ රාජ්‍යාචාරයන්හි මූලික ලක්ෂණ ඒවායේ පැවතී නියාත් ය.

විශේෂ නිලධාරයකු වත්මාන කථානායකවරයා ගේ සහාවේ අභිජනවත් හ්‍රියාකාරිකිය සඳහා සිටී අතර දෙවන නිලධාරයකු අද පාරලිමේන්තුවේ ප්‍රධාන සංවිධායක තනතුර හ්‍රියාත්මක කරන්නාක් මෙන් ගණපුරණය තිබේ ද? සාකච්ඡාව සඳහා ඉදිරි පත් කෙරෙන යෝජනා ව්‍යවස්ථාපුලුව ගෙනැනු ලැබේ දැයි සොයා බැලීමට සිටී බැවි පෙනේ. ඇතුම් කරුණු පිළිබඳව එක් වරක් ද තවත් ඒවා තෙ වරක් ද, වශයෙන් පාරලිමේන්තු හ්‍රියා පරිභාවියට අනුව කිසියම් පනතක් තුන්වත්ති වරවත් කියවීමෙන් පසු ව්‍යවස්ථාවක් වන්නා සේ සාකච්ඡා කොට සම්මත කර ගන්හ. කිසියම් සාකච්ඡාවක දී අදහස්වල එකඟත්වයක් නො වී නාම් කැමුත්ත ප්‍රකාශ කිරීමෙන් වැයි ජන්දයෙන් එය නිරාකරණය කර ගන්හ. දෙගෙනාලන බලය සඳහා බොඳු ප්‍රවේශය වන්නේ පොදු ජන බලය වශයෙන් පූඩුවූ යෙදිම ය. සූධාරණත්මක විම ය. අවිභිංසාව හා සාමය විශ්වප්‍රකාශනයක් සේ මුදු රඳු දෙසුහ. උන්වහන්සේ කිසි විටෙක රිංසාව පිවිත විනාශය අනුමත නො කළහ. යුධිය සාධාරණ වන්නා වූ අවස්ථාවක් නැතැයි වදාලහ. ජයග්‍රාහකයා තෙවරය බේ කරයි. පරාජීතයා දුක්ඛිත වෙයි. ජය පරාජය ප්‍රතිශේප කරන්නා සාමය හා යතුව විදියි. බුදුරජාණන් වහන්සේ අවිභිංසාව හා සාමය පමණක් දේශනා කළා නොවේ. යුද පිටියට පිටිසි උන්වහන්සේ යුද ගිනි ඇවිලිම වැළැක් වූ එකම ආගමික ගාස්තුන් වහන්සේ ය. රෝහිං නදියේ ජලය පිළිබඳව යුද වැදුණු ගාක්ෂයන් හා කෝලියන් මැදට වැඩිමවා දෙපස යුද නො සන්සුන් කම තුනී කළ සේක. අජාසන් රජුන් ව්‍යැඩි රාජධානිය ආක්‍රමණය කිරීමෙන් වලකා ලු සේක.

යහපත් රාජ්‍රේ පාලනයක වැදුගත් කම මූලික අපේක්ෂාවත් බුදුන් වහන්සේ සාකච්ඡා කළ සේක. රාජ්‍යයක් දුෂ්චිත වන්නේ පරිභාණියට පත් වන්නේ අවාසනාවන්ත වන්නේ රාජ්‍ය පාලකයා දුෂ්චිත හා අසාධාරණ වූවිට බැවි උන්වහන්සේ පෙන්වා යුත්හ. උන්වහන්සේ දුෂ්චියට විරැද්ධ වූ අතර මානුෂික මූල ධම්යන් පදනම් කොට රාජ්‍යය කරවන ආකාරය කෙ බැඳු දැයි දැක්වූ සේක. එක් අවස්ථාවක මෙසේ වදාරා ඇත. “රටක පාලකයා යහපත් හා සාධාරණ වූකළ උසස් නිලදරුවෝ ගුණ-

යහපත් කමින් යුක්ත වෙති. මලුන් ගුණගරුක වූ කළ සෙසු නිලධාරීනු ද ගුණගරුක වෙති. මලුන් ගුණවත් වූ කළ වැසියේ සාධාරණ යහපත් අය වෙති.” (අධිගුන්තර නිකාය.) වක්කවත්ති සිහනාද සූත්‍රයේ බුදු රුද්‍යන් ව්‍යාල පරිදි සොරකම, ගොරුකීම, තීසාව, වෛවරය හා කුරිරු කම වැනි දුෂ්චරිත හා අපරාධ දුෂ්චරිත බව නිසා පැන නැගිය හැකි ය. රජවරු අපරාධ නැවැත්වීමට දඩුවම් කෙරෙනි. බලය යොදා අපරාධ මූලිකුප්‍රවා දුම්මට යුම නිෂ්ප්‍ර ක්‍රියාවකි. කුට දන්ත සූත්‍රයේ දක්වා ඇත්තේ අපරාධ අඩු කිරීම වස් බලය යෝධීම වෙනුවට ආර්ථික සංවර්ධනය යි. රජය රටෙනි සම්පත් යොදා ආර්ථික තත්ත්‍ය නාංචාලීමට කටයුතු කළ යුතු ය. කෘෂිකාර්මික සංවිධාන ඇරැසීය යුතු ය. වෙළෙඳුමට හා ව්‍යවසායකයනට මුදල් ආධාර සූප්‍රධීය යුතු ය. කම්මිකරුවනට ප්‍රමාණවත් වෙතන ගෙවිය යුතු ය. එ මගින් මානව අභිලාභය යෙකෙන සේ සහා ජීවිත පවත්වා ගත හැකි ය. ජාතක කාලාච්‍යත්ව යහපත් රාජ්පුර පාලනය සඳහා දසරාජ ධීමිය නැමින් නායුයයක් බුදුහු දේශනා කළහ. ඒ දස පනත කවර රජයකට වුව ද රටක් සාම්යෙන් පාලනය කිරීමට අදත් හාවිත කළ හැකි ය.

එම් මෙසේ ය.

- |  |            |
|--|------------|
| ආත්මලාභී නො වී පෙනු විය යුතුය.   | - දාන      |
| සදාචාරය ඉහළින් පවත්වා ගතයුතු ය.  | - සිල      |
| තම ප්‍රිතිය වැසියා ගෙන් ගුහ සිඩියසදහා පරිත්‍යාග කිරීමට සුදානම් විය යුතු ය. | - පරිව්වාග |
| අවංකවිය යුතු ය. උතුම් එකඟත්වයෙන්   |            |
| යුත්ත විය යුතු ය.  | - අජ්පව    |
| කරුණාවෙන් හා මැදු ගතියෙන් යුත්ත විය යුතු ය. - මජ්පව                        |            |
| වැසියනට අනුගමනයට සුදුසු සේ සරල දිවියක්                                     | -          |
| ගත කළ යුතු ය.  | - තපස      |
| කිසිදු ආකාරයක වෛවරයක් නො කළ යුතු ය. - අක්කොඩ                               |            |
| අවිහිංසාව ප්‍රග්‍රහණ කළ යුතු ය.  | - අවිහිංසා |
| දුවසීම පුරදු කළ යුතු ය.  | - බන්ති    |

මහජන මතයට ගරු කරමින් සාමය එකඟත්වය වධීනය කළ යුතු ය. අවිරෝධතා පාලකයන් ගේ හැඳිරීම පිළිබඳව උන්වහන්සේ තව දුරටත් මෙයේ අවවාදනුගාසනා කළ සේක.

- i එක් රටවැසියන් කණ්ඩායමක් තවත් කණ්ඩායමක් හා හේද වන සේ පක්ෂග්‍රාහීවීම්, නොන්කිරීම්, නොකළ යුතු අතර යහපත් පාලකයා අපක්ෂපාතීව ත්‍රියා කළ යුතු ය.
- ii යහපත් පාලකයා තම රට වැසියනට එරෙහිව කිසිදු ආකාරයක වෙටරයක් නො පැවැත්විය යුතු ය.
- iii සාධාරණයයිසිනහා නීති ත්‍රියාත්ම කිරීමට යහපත් පාලකයා බිජයක් වෙනි පැයුතු ය.
- v ධර්මීෂ්ට පාලකයාට පනවන නීති රිති පිළිබඳ මනා අවවායියක් ත්‍රියා යුතු ය. නීති පැනවීමේ බලය ඇති නිසා ම නීති නො පැනවිය යුතු ය. පොදු දනුමට අනුව සහෙතුක හා සාධාරණ ලෙසට එය කළ යුතු ය.

මිළින්ද ප්‍රශ්නයේ මෙයේ සඳහන් වි ඇත.

කිසියම මිනිසේක් අයෙකාතු ද, ප්‍රවීන නො වන්නේ ද, දුසිරිතෙහි ගැලුණේ ද, අනුවිත ද, තැදුකමට නො හොඳී ද, අද්‍ය ද එවැන්නකු සිහසුනට පත්වූයේ තම රජේක් හෝ පාලකයේක් වේද? හෙතෙම වධහිංසාවට ගොදුරු වන්නේය. විවිධ දැඩිවම ලැබීමට ගොදුරු වන්නේ තුපුදු පුද්ගලයෙකුව සිටිය දී සාමාධිපත්‍යය ලබා ගැනීම නිසා ය. පාලකයා සෙසු අය මෙන් සදවාර නායායයන් උල්ලඩිසනය කරමින් ඒවා ඉක්මවා යයි ද මත්‍යාෂ්‍ය වර්ගයා ගේ සමාජ නීති රිති පිළිබඳ මූලික නායායයන් පිළිබඳව ද ඒ අයුරු ත්‍රියා කෙරෙන් ද මහජනයා අතර මං පාහරන්නකු සේ හැඳිරේ ද, එ වන් පාලකයාත්තනාමට ලක්විය යුතු ය. එක්තරා ජාතක කළාවක සඳහන් පරිදි අතිංසක මිනිසුනට දැඩිවම කරන අතර වුද්ධිතයාට දැඩිවම නො කරන පාලකයා රට පාලනයට තුපුදුස්සෙකි. රජු නිතර ම තමන් ගේ ක්‍රියා උසස් කරගත යුතු අතර සුපරික්ෂාකාරී ලෙස තමන් ගේ හැඳිරීම ත්‍රියා වෙන හා සිතුවිලි විභාග කළ යුතු ය. තමන්ගේ රට පාලනය කිරීමේ දී කිසියම අත්වැයද්දක් හෝ බරපතල

වරදක් සඳහා තමා වරදකරු වී පිටිදුසී අතාවරණය කර ගැනීමට මහජන මතයට සවන් දීමට තැන් කළ යුතු ය. ඔහු ගේ පාලනය අධර්මිෂ්වබව සෞයාගනු ලැබුව හෝ මහජනයා එම දූෂ්චර්ජා පාලකයා නිසා විනාශ වූ බව පැමිණිලි කරන අතර අසාධාරණ ප්‍රතිකම්, දුව්වම්, අයබඳ හෝ වෙනත් පිඩිනයන්, සියලු ආකාර දූෂණයනට එරෙහිව නැගී පිටිනු ඇත. ඔහු ධර්මිෂ්චට ලෙස පාලනය කරනාත් ජනතාව ඔහුට ආසිරවාද කෙරෙනි, මහ රජු දිනේවායි කියති.

(ම්‍යෙකීම නිකාය)

මුදුරජාණන් වහන්සේ අවධාරණය කළ පරිදි රජකු ගේ වාරිතුමය යුතුකම වියපුත්තේ මහජන බලය මහජන ඉහ පිසිය සඳහා යෙද්වීම ය යන්තෙන් ප්‍රශ්නවත් වූ අගෙක අධිරාජයා ක්‍රි. පු. තුන්වැනි සියවසේ දී ඒ අපුරු ක්‍රියාත්මක වූයේ ය. අගෙක අධිරාජයා එකී මූල ධීමියේ දියුලන නිදරණයක් ලෙස දීමින් ක්‍රියාත්මක දියුලන නිදරණයක් ලෙස දීමින් ක්‍රියාත්මක දියුලන නිදරණයක් ලෙස රජයෙහි එකී මූල ධීමියනට අනුව ජීවත් වෙමින් ධීමි දෙශනා කරවමින් තම රට වැසියනට පමණක් නොව මනුෂ්‍ය වර්ගයාට ම සේවාව කෙලෙළේ ය. එනුමා අසල්වැසි රාජ්‍යවලට තමා ගේ සාමකාමී පැණිවුඩිය දැන්වූයේ ය. ඔහු ගේ ඉහ පැතුම සැබු කරනු පිණිස ඇත රාජධානිවලට ද රාජ දූතයන් තානාපිටිවරුන් මගින් තමා ගේ අවිරෝධ සාමයේ පැණිවුඩිය යවූයේ ය. අවංක හාවය, සංකල්පනාව, කරුණාව, පරිත්‍යාගයිලි බව, අවිහිංසාව, සානුකම්පික බව, අර පිරිමසුම, අල්ජේවැත්තාව, සත්ව කරුණාව ආදි සමාජයිලි ගුණධීම් තරයේ ප්‍රග්‍රහණ කිරීම වධිනය කෙලෙළේ ය. ආගමික නිධාස හා අනෙකානාය ගොරවය සඳහා උනාන්දු වූයේ ය. ග්‍රාමීය ජනතාවට ධීමි දෙශනාව සඳහා කාලීන සංවාරයන්හි යෙදුවූයේ ය. මිනිසුනට හා තීරසනු නට ආරෝග්‍යාලා තැනවීම, මාශය සැපයීම මග දෙපස වෘක්ෂලකා රෝපනය, ලිං කැනීම, පැංතාලි තැබීම හා අම්බලම් තැනවීම කරවී ය. සත්ව හිංසාව මුළුමනින් ම නතර කරවී ය.

මුදුරජාණන් වහන්සේ එක් අනෙකින් සමාජ ප්‍රතිසංස්කාර කයකු ලෙස දැක්විය ගැනී ය. උන්වහන්සේ කුලහෙදය ගරහීත කළ සේක. ජනතාව එක සමාන සේ සැපලුහ. සමාජ ආර්ථික තත්වයන් දූෂ්ණ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් සේක. දූපත් පොහොසත් අය අතර ඩිනය සමසේ බෙදී ය යුතු බවත් එහි

වැදගත්කමක් කියා පැහැ. වනිතාව ගේ තැනෑ උසස් කළ සේක. රාජ්‍ය පාලනයේ දී මානව දායාව අනුබඩ විය යුතු බව නිරදේශ කළ සේක. සමාජය ගෙන යා යුත්තේ ලෝහය මූල් කොට තොට පරිත්‍යාගය කරුණාව හා සානුකම්පිකත්වය සමඟ බැවි උගන්වා ලු සේක. මේ සියල්ලට ම අමතරව මානව සංඛතියට උන්වහන්සේ ගෙන් සිදු වූ සේවාව අනිමහන් ය, මක්නිසාදයන්? උන්වහන්සේට පෙර හෝ පසුව හෝ සිටි කිසිදු සමාජ ගොධක-යකු තො ගිය දුරක් ගොස් මිනිසා ගේ දුකට හේතු සොයා මිනිස් සන්තානය තුළට පිවිසියහ. සැබු ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කළ හැක්කේ මිනිස් මනස මගින් බැවි වටහා දුන් සේක. බල පැමි මගින් බාහිරව ඇති කරනු ලබන ප්‍රතිශාධනයන් වැඩිකල් තො පවතින්නේ ඒවා මූල් බැසු නැති නිසාය. නමුත් මිනිසා ගේ අභ්‍යන්තර දැනාය ප්‍රතිරූපණය නිසා එහි ප්‍රතිඵල වගයෙන් උද්‍යත වන ප්‍රතිසංස්කරණ කළේ පැවතීමට තරම මූල් විහිදෙනු ඇත. එහි අතු පතර දස අත විහිදී කිසිදු අඩු තො වන ප්‍රහවය-කින් පොෂණය ලබයි. එකි ප්‍රහවය ජීවන ප්‍රථාගයේ පවතින උපවිශ්ෂාදාන ගත විධානය යි.

එසේ ප්‍රතිසංස්කරණයන් සිදුවිය හැක්කේ මිනිසා ගේ සිත ඒ සඳහා සුදානම් කර තිබෙන විට ය. එවිට ඒ ප්‍රතිසංස්කරණයන් මිනිසා යතායට සාදාරණයට හා අවට තමන් සමඟ එවත් වන්නන්ට ගරු කරනතාක් කළේ නාව ජීවයක් ලබමින් ඒතාක් කළේ පවතිනු ඇත. බුදුරජාණන් වහන්සේ ඒ අයුරින් දෙගනා කළ ධීය දෙගපාලන දර්ගනය පදනම් ව්‍යුක් තො වේ. මිනිසුන් ලොකික සුබ විහරණයට යොමු කරවනු ලබන්නාක් ද තො වේ. එය තිවන් මගට යොමුකර වන්නකි. වෙනත් වචනවලින් කිව-හොත් තාජ්ණාවේ අවසානය ලාකරන අවස්ථා ඉලක්ක ය යි. තාජ්ණාව මිනිසා මේ ලෝකයේ බැඳ තබයි. ධමමපදයේ එක් ගාලාවක ඒ අදහස ගොනුකර ඇත්තේ මෙසේ ය. ලොකික ජයග්‍රහනයට මග පෙන්වන්නේ එක් මගකි. නිවන්ට යොමු කරන මග අනිකකි. කෙසේ වෙතත් බෙංචියාට දෙගපාලන ක්‍රියාවලියේ තිරත්වීමට මෙයින් තහනමක් හෝ බාධාවක් පැන තො නැගි. මක්නිසාදයන්? දෙගපාලනය සමාජ යථාර්ථයකි. සමාජයක සාමාජිකයන් ගේ පීවිත තීතියෙන් හා ව්‍යවස්ථාවන්

ගෙන් ද ආර්ථික පිළිවෙත් භා එරට පවතින ආයතනික සැකසුම් මගින් ද ගැඹ ගැසෙයි. සමාජයේ වූ දේශපාලන උදෙසාය ඒ සඳහා බලපෑම් ඇති කරයි. එසේ වී තමුන් බෞඩ්‍යකු දෙශ-පාලනයේ නියුත්ත වීමට අදහස් කරයි තම ඔහු එහි වාසිය සඳහා ආගම යොදා තොනා ගත යුතු ය. එසේ ම ලෙඛකික ජීවිතය හැරදා පවිත්‍ර ආගමික ජීවිත ගත කිරීමට ගිහි අය දෙපාලන තුමියේ නිමැත්ත වීම තුවණට හෝ වින්තපාරිඥ්චියට අහිනකර ය.

## විවාහය උප්පත්ති පාලනය හා මරණය

### විවාහය පිළිබඳ බොඩ මතය

බුදු සමයට අනුව විවාහය සලකනු ලබන්නේ මූලමනින් ම ඒ තැනැත්තා ගේ පොදුගලික අවශ්‍යතාවක් මිස ආගමික වගකීමක් ලෙස නො වේ.

විවාහය සමාජ වාරිතුයකි. මිනිසා විසින් මිනිසා ගේ ගුහ සිඝිය සඳහා නිර්මිත ආයතනයකි. එ මෙන් ම නිරිසන් ලොවින් මිනිස් සමාජ වෙන්කර හැඳුනා ගත හැකි සේ පරපුර ගෙන යුම සඳහා එකඟ බව හා ක්‍රමවත් බව පවත්වා, ගැනීමේ මාර්ගයක් ද වේ. බොඩ ග්‍රන්ථවල එක විවාහක හේ බහු හායී බහු පුරුෂ විවාහ ගැන සඳහන් එම නැතත් හිසියෙකුට අවවාද දිනිබෙන්නේ එක් හායීවකට සීමා වීමට ය. බුදුරජාණන් වහන්සේ විවාහ ජිවිතය ගැන නිති පැනවීමක් කර නැතත් වාසනාවත් විවාහ ජිවිතයක් පවත්වා ගෙන යන්නේ කෙසේ ද? යනුවෙන් අවවාද අනුශාසනා කළ සේක. උන්වහන්සේ ගේ දෙගතා වලින් උපුටා ගත හැකි නැණවත් උපදෙස් එක් හායීවක් කෙරෙහි විස්වාසය තැබීමට ගොඩු කෙරෙයි. සෙසු ගැහැණුන් පසුපස අනුරාගී ලෙස යුම වළක්වයි. බුදුරුද්‍යන් වහනා දුන් මේ කරුණක් නම් මිනිසුන් ගේ පරිභානියට සේතු වූ වකි එනම් අත් ස්ථීත් හා සබඳ කම් අද්ධිකර නො ගැනීමයි.  
(පරාහව සූත්‍රය)

මිනිසා තම බේරිද හා පවුල තබිත්තු කිරීමට ගන්නා දුෂ්කරතාව විදින වද වේදනා වටහා ගත යුතු ය. කිසියම්

ආපදාවක දී එය වඩා විශාල ලෙස දැනෙයි. මිනිස් දුබලතා වහා ගත් උන්වගන්සේ තමන් ගේ හිසාපදවලින් එකක දී තමන් වහන්සේ ගේ අනුගාමිකයනට කාමලීයාවාරයෙන් වලකින ලෙස උපදෙස් දුන් යේක. විවාහය පිළිබඳ බොඩි දර්ගනය බෙහෙවින් පාපුල ය. බුදු සමයට අනුව විවාහය සලකනු ලබන්නේ මුළුමනින් ම ඒ තැනැත්තා ගේ නැත්ගෙන් පුද්ගලයා ගේ තීරණයක් ලෙස ය. එය ආගමික යුතුකමක් හෝ වගකීමක් නො වන බව ය. පුද්ගලයනට විවාහ ඩීමට බල කෙරෙන නීති බුදුයමයේ නොමැතු. එමත් ම අව්වාහකව පිටිම හෝ මුළුමවයකාව රැකිම ගැන ද විශේෂන්වයක් නො දැක්වේ. බොඩයන් දරුවන් බිජිකළ යුතුය යි ද දරුවන් ගණන මේ තරම් විය යුතුය යි ද දැක්වෙන නිර්දේශ ද තැනු. විවාහයට සම්බන්ධ වූ ද එයින් පැනා නගින්නා වූ ද කරුණු පිළිබඳව තීරණ ගැනීමට බුදුයමය පුද්ගලයාට නිධයස දී ඇත. ඇතැමැවිට හික්ෂුන් විවාහ නො වන්නේ මන්දුයි කෙනෙකුට ඇයිය හැකි ය. මක්නිසාදයන්? බුදුයමයේ විවාහයට පක්ව හෝ විප්පාව යමක් සඳහන් නො වුවත් මානව වර්ගයාට වඩා ගොඳ සේවාවක් සැලැසිය හැකිවිම සඳහා හික්ෂුන් වහන්සේලා තෝරාගත් ජීවිතයේ එක් අංශයක් වන්නේ අව්වාහක මුළුමවරිය ජීවිතය යි. ලොකික ජීවිතය භැර යන්නත් විවාහ ජීවිතයන් ඇත්වන්නේ ස්වේච්ඡනුගතව යි. එ මගින් මනස විවේකිව පවත්වා ගැනීමට අසිරි වූ සියලු ලොකික ත්‍රියා කලාපයන් ගෙන් වෙන්වී තමන් ගේ ජීවිතය ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට තැන් කරන සෙසු අයට සේවාව කිරීම සඳහා මුළුමනින් ම කැප කළ හැකි වන්නේ ය. හික්ෂුන් වහන්සේ විවාහ මංගලය්න්සා නො කරන නාමුන් විවාහවන යුත්ති ප්‍රතිඵලට සුඩායිරි පැනීම් සඳහා ආගමික වනාවන් කෙරෙනි.

### දික්කතාදීම

වෙන්වීම නොගෙන් දික්කතාදාය බුදු සමයේ තහනම් කර තැනු. බුදු දහමේ එන කරුණු අනුව විවාහ ජීවිතය ගන කළ හැකි නම් එ බඳු අවශ්‍යතාවක් ඇති නො වෙයි. සේවාමීයා හා බැංකි හැටියට ඔවුනාවුනට නිසි පරිදි එකඟන්වයෙන් ප්‍රවත්න්

විය නො හැකි නම් වෙන්වීමට නිදහස තිබිය යුතු ය. දිරස කාලීන දැක්වීත ජේවිතයක් ගත කිරීම මග හැරීම වප් දික්කතාය අපෙක්ෂා කළ හැකි ය.

වයස් ගත මිනිසුන් ආබාල තරුණියන් බිරියන් කර ගැනීමෙන් මිනිසා ගේ පිරිහිම ඇති විය හැකි බැවි බුදුරුදුන් පෙන්වා දී ඇත. වයස් ගත හා ආබාල වුවිට ගැලපීමක් නො මැති බැවින් අනවියා ප්‍රශ්න ඇති කෙරෙයි. විසංගතිකව පරිභාෂ්ඨයට පත් කෙරෙයි. (පරාභව සූත්‍රය)

සමාජය වැඩින්නේ අනෙකානා සම්බන්ධතාවල එකට බැඳීමත් අන්තරායන්ත බවන් නිසා ය. සමාජයේ එක් කණ්ඩා යමක ආරක්ෂාව හා ආධාරය අනික්. අයට ලැබෙන්නේ සම්බන්ධතාවල ඇති හාදායා-ගම ක්‍රියා කළාපය තිසාය. විවාහය ආරක්ෂාව හා ආධාරය සලසන මේ ගක්නිමත් සම්බන්ධතා ජාලයෙහි වැදගත් ආරක්ෂායක් පවතී. යහපත් විවාහයක වැඩිම හා සංවධීනය රදා පවත්නේ ක්‍රමානුකූල අවබෝධය මත මිස බලපෑම් මත නො වේ. සත්‍ය ප්‍රකාශනීවය මිස බුදු ආලි-ගනය උඩ නො වේ. විවාහය නාමැති ආයතනය සංස්කෘතික සංවධීනයට මාහැණි පදනාමක් සපයයි. ස්ත්‍රී පුරුෂ දෙදෙනකු ගේ ප්‍රිය ජනක එකතු විමෙන් ප්‍රාදෙකලා බවන් නිදහස් වේයි. බිය අහිමි බව නො ගෙනැයි. විවාහය තිසා සහකරුවන් දෙදෙනාට පරිපුරක තුමිකා දෙකක් සංවර්ධනය කර ගැනීමට ඇති අතර තම සවිය හා දෙධාන්‍ය එකිනෙකා අතර බෙදෙන හැකි ය. එකෙකු අනිකා ගේ දස්කම් පිළිගැනීම පිළිබු කළ යුත්තේ ආධාර වීමත් අගය කිරීමත් ලෙස ය. එකෙකු අනිකාට වඩා උසස්ය යන සිතුවිලි නො තිබිය යුතු ය. එකිනෙකාට පරිපුරක ලෙස, සමාන කොටස් කරුවන් ලෙස මාදු බව, ක්‍රියා ගැනීමේ බව නො සැලෙන හා කුප්‍රවීමෙන් යුත්තව සිටිය යුතු ය.

## දාරන් පාලනය-කඩිසාව හා සියදිවී න්‍යාමනීම

මිනිසාට තමා ගේ පහසුව සඳහා සිය පැවුල් දරුවන් ගේ ගණන සීමා කළ හැකි නාමුදු ගබයා කිරීම සාධාරණ කළ නො හැකි ය.

බොජ්ඩ් පාලනයට විරුධ විමර්ශන හේතුවක් නො මැත්. පැරණි හෝ තුළන උපන් පාලන ක්‍රම යොදා ගැනීමට ඔවුනට නිධහස තිබේ. උපන් පාලනයට විරුද්ධ අය එය දෙවා නියමයට විරුද්ධ පුරුද්දක් බැවි කියනත් ඔවුන් ගේ අදහස මේ පිළිබඳව හේතු රහිත බැවි වටහා ගත යුතු ය. උපන් පාලන-යෙන් අදහස් කරන්නේ උපනක් ඇති විමර්ශන හේතුවන කාරණා වළක්වා ලිමයි. එහි දී ජීවිත හානියක් නො සිදුවන බැවින් අකුණු කළියක් සිදු නො වේ. එහෙත් ගබඩා කිරීම සඳහා කිසියම් ක්‍රියා මාර්ගයක් ගතහොත් එය වැරදිය. මක්නිසාදයත්? එය දායා හේ අදායා ජීවිතයක් විනාශ කිරීම හා සම්බන්ධ වන නිසා ය. එ බැවින් ගබඩා කිරීම සාධාරණ නො වේ. වුදු දහමට අනුව පස්වැදුරුම් තත්ත්වයක් ප්‍රාණසාතය සඳහා තිබිය යුතු ය, ඒවා මෙසේ ය.

### 1 ජීවියකු විම

- 2 ජීවියක් ඇති බව වටහා ගැනීම හෝ දැන සිටීම
- 3 මැරීමේ වෙනතාව
- 4 මැරීමේ ප්‍රයන්තය හා
- 5 සිදුකරනු ලබන මැරීම සි

ජීවිතයක් පිළිසිද ගැනීමේ දී මව ගේ ගරහා ජයයේ ජීවියෙක් ඇතිවිම පළමු තත්ත්වය සි. සහි හෝ දින කිපයකට පසු අයේ තුළ නව ජීවිතයක් ඇති බැවි ඕ දැන ගති. එය දෙවන තත්ත්වය යි. ඉන්පසු කිසියම් හේතුවක් නිසා ඇයට ඇයෙනු පිටින ජීවියා නැති කර ලිමට අවශ්‍ය වෙයි. ඒ අනුව ඕ ගබඩා කරන්නකු සොයා යයි. ඒ තත්ත්වන අවස්ථාව යි. ගබඩා කර තමනට හිමි කොටස කළ කළේහි සතරවැනි අවස්ථාව සම්පූණ වී අවසානයේ දී ඒ සියලු ක්‍රියා ගේතු කොට ගෙන ජීවිතය විනාශ වෙයි. සියලු තත්ත්වයන් සිදුවෙයි. ඒ අනුව පළමුවන ගිණුපදය වූ “නො මැරීම” පිළිබඳ වෙනතාව උල්ලාසනය වේ. එය මිනිසාකු මැරීමක් වෙයි. වුදු දහම අනුව අන් සතු ජීවිතයක් නැයිමට අපට අයිතියක් ඇතැයි කිමට තරම් වූ පදනමක් නොමැත්තේ ය. ඇතැම් තත්ත්වයන් යටතේ ජනයා තම පහසුව තකා එවැනි දේ කිරීමට පෙළමෙනි. තමුන් එය සාධාරණ ක්‍රියාවකැයි ස්ථිර

කිරීමට නො යා යුතු ය. මක්නිසාදයන්? මොන ක්‍රමයකින් හෝ ඒ අකුරල කළීයේ විපාකයනට මූහුණ දීමට ඔවුනට සිදුවන බැවිනි. ඇතැම රටවල ගබඩා කිරීමට නීතියෙන් ඉඩ දී තිබේ. එය ඇතැම් ප්‍රශ්න වලින් බේරිම සඳහා ය. ආගමික මූලධරම මිතිසුන් ගේ විනෝදය හෝ සැප සඳහා පාචාදීම කිසි දිනක නො කළ යුතු ය. මක්නිසාදයන්? මූල මානව වර්ගයාගේ ම ගුජ සාධනය සඳහා එම ප්‍රතිපත්ති වෙනස් නො කළ යුතු බැවිනි.

### සිය දිලි නසා ගැනීම

කවර තත්වයක් යටතේ වූව ද සිය දිවි නසා ගැනුම ආධ්‍යාත්මික භා වාරිතු මය වශයෙන් වැරදි ය. ඉවතා හංගකිය හෝ අපෙක්ෂා ගුනාත්මකය නිසා සිය දිවි නසා ගැනීම ප්‍රබල වේදනාවලට හේතු විය හැකි ය. ජීවිතයේ ප්‍රශ්නයන් අවසාන කර ගැනීම වස්සියදිවි නසා ගැනීම බිඟගුල් මගකි. පුද්ගලයකු ගේ මනස සන්සුන් භා පවිතු වේ නම් සියදිවි භානිකර ගත නො හැකි ය. කෙනෙකු වියවුල් සහගතව ඉවතා හංගව මෙලොව අතහැර ගියහොත් ඔහුට තැවත වඩා යහපත් තත්වයක උපතක් ලබාගත හැකි වෙතැයි සිනීම අති දුෂ්කර ය. සිය පණ තැසිම මනස, ලොහ, ද්වේෂ මෝහයෙන් වැසියුම නිසා සිදු කෙරෙන අකුරලයක් වන බැවිනි. සිය පණ භානිකර ගන්නේ තමන් ගේ ප්‍රශ්නවලට මූහුණ දීමට නො දන්නේ ය. එවැන්නේ ජීවිතයේ ස්වභාවය ද ලොකික තත්වයන් ද අවබෝධ කර ගැනීමට නො හැකි වූවේ ය. යටපත් හෝ උතුම හේතු ලෙස සැලකු දේ සඳහා කම ජීවිත පරිනාශක කළ සමහරු සිටිනි. එසේ නමන් වෙසින් තම ජීවිත බිලිගත් ක්‍රම වන්නේ ආත්ම ද්‍රාන්ධනය, වෙබි උණ්ඩ භා නිරාභාරය යි. එම ක්‍රියා නිර්භීත භා ගෙබර්ය සම්-පන්න ඒවා ලෙස ද සැලකෙනි. ඒ කෙසේ වෙතත් බොද්ධ මතය අනුව ඒවා අනුමත නො කළ යුතුය. බුදුන් වහන්සේ පැහැදිලි ලෙස වූරා ඇත්තේ සිය පණ නසා ගන්නා මානසික තත්වය කළ දුරටත් දුක් වේදනා කරා යන්නක් වන බවකි. සුගතියකට නො යන බවකි.

## ලෝක ජනගහනය වැඩි වන්නේ මත් ද?

ලෝකයේ ජන ගහනය වැඩි වූයේ මේ යුගයේ දී පමණකැයි සිනිමට පාදක වන කාරණ සත්‍ය ලෙසට ඉදිරිපත් කළ නො ගැකි ය.

ආත්මය දෙවියන් විසින් මැවුවක් සේ බොඩියන් විශ්වාස නො කරනාත් ඔවුන් ලොව ජනගහන වර්ධනයට හේතු දැක්වීමට යන්නේ කෙසේ ද? මෙය බොහෝ මිනිසුන් අද අසනු ලබන ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය නගන එය කළුපනා කරන්නේ ජීවමාන සත්වයන් වසන ලෝකය මෙය පමණක් බව යි. යහපත් දේශගුණය, සෞඛ්‍ය පහසුකම්, සුලභ ආහාර පාන, භා සුරක්ෂිත භාවය ඇති ක්‍රියා පෙදෙසක වූව ද ජනගහන වර්ධනය ස්වභාවික කාරණයකි. භැම කෙනෙකුගේ ම අවධානයට භාජන විය යුතු තවන් කරණක් නාම් මේ යුගය පමණක් ලෝකයේ ජනගහනය වර්ධනය වූ කාලයක් සේ සැලකීමට තරම් සත්‍ය පදනමක් නො, මැති බව යි. වෙනත් යුග භා සැසදීමට තරම් මාරුග පැරුණි ඉතිහාසයේ නැතු. මධ්‍යම ආසියාවේ විශාල ශිෂ්ටවාරයන් පැවැති අතර අද අවිද්‍යාමාන වේ. මැද පෙරදිග ද අමුකාවේ භා පැරුණි ඇමරිකාවේ ද එසේ ම ය. එකී ශිෂ්ටවාරයන්හි සංගණනය පිළිබඳ සංඛ්‍යාලේඛන වල දුරට්ති සලකුණු පවා අද නැතු.

ශිෂ්ටවාරයන් ද මේ විශ්වයේ වෙනත් දේ මෙන් නැගීම් බැඩිම් වනුයට ගොරු වී ඇත. ජනගහන වර්ධනයේ උපත් වෙගය (එ වන් බිඟ කරු සංසරණයේදී) අනුව මේ ලොව හෝ වෙනත් ලොවක ප්‍රතාන්පත්තියට විරුධ්‍ය තරකා කිරීමට ද කෙනෙකු පෙළියිය ගැකි වේ. මක්නියාදයන්? ප්‍රසුරිය අවුරුදු දහස් ගණනක කාලය තුළ ලෝකයේ ඇතුම් ප්‍රදේශවල අද සිටින ජනගහනයට වඩා වැඩි ජනගහනයක් පැවැති බව ස්ථුති කිරීමට තරම් වූ සාක්ෂි නො තිබීමයි. විවිධ ලෝක පද්ධති වල සිටිය ගැකි සක්‍යයන් ගේ සංඛ්‍යාව ඇත්ත වශයෙන්ම අවිනිශ්චිතය. මේ ලෝක ධාතුවේ සිටින සක්‍යයන් ගණන මේ ලොව සියලු ම මුහුදු තීරයන් ගේ ඇති වැළැ කැට ගණනට සමාන වෙනෙන් මානව ජීවිත් ගේ සංඛ්‍යාව එක් වැළැ කැටයක් පමණි. එකී අපමණ ජීවිත් අතරින් මිනිසන් බව ලබා යලි උපදින්නේ

ඉතා ස්වල්ප ගණනකි. එය ද සිදු වන්නේ ඒ සක්‍රියන් ගේ තත්ත්වය ද උන් ගේ කුගල කම් බලය ද යහපත් වූ විවක දී ය. 19 වන, 20 වන සියවස වලදී වෙටුළ ගාස්තුයේ වූ දියුණුව නිසා මිනිසුන් ගේ ජීවිත කාලය ද දික් විය. නීරෝගිලේන් ජීවිත ද ඇති විය. මෙය ද ජනගහන වධිනයට හේතු වූ කාරණයකි. දැනුමැති අය පාලන තුම සහ විධි භාවිතා නො කළහාන් ජනගහන වධිනය තව දුරටත් වධිනය වනු ඇත. එ බැවින් ජනගහන වධිනයේ ගෞරවය .හෝ වගකීම හිමිවිය යුත්තේ වෙටුළ පහසුකම් වැනි වෙනත් තුනන ආධාරක වෙත ය. එකී ගෞරවය හෝ වගකීම විශේෂ ආගමිකට හෝ බාහිර ප්‍රහවයකට දිය නො ගැනී ය. සම්භර මිනිසුන් අතර පවතින විශ්වාසයක් නම් සියලු අවාසනාවන්ත සිදුවීම් වලින් වූ ජීවිත භාගිය දෙවියන් ගේ වැඩක් බව යි. එය ලෙඛ ජනගහනය අවු කිරීම් වස් ඇති කළ යේ සලකනි. තමන් නිර්මිත ස්ක්‍රියනට ඒයා විශාල විනාශයක් නො කර ජනගහනය පාලනය නො කරන්නේ මන් ද? ජනගහනය අයික පෙදෙස් වල ආභාර වස්තු නිවාස ආදි යෝජු මූලික අවශ්‍යතාවන් නැතිලන සේ තව තවත් ජනගහනය නිර්මානය කරන්නේ කුමට ද? සියලුල ම මෙහා ලද්දේ දෙවියන් වහන්සේ යයි විශ්වාස කරන අයට මේ සඳහා සතුවුද්‍යක පිළිතුරක් දිය ගැනී ද? දුර බව, දුක, යුද්ධිය, කුසැහින්න, ලෙඩ මරුග, යා යාගත යනු දේව අහිමනය හෝ යක්ෂයා ගේ බලපූමක් නිසා කොරෝන දේවල් නො ටේ. ඒවාට හේතුව පහසුවලන් සොයාගත ගැනී ය.

### ලිංගික ආභාව හා ආගම

“අපේ පහල කොටස තවමත් තිරිසන්ය”-මහන්මා ගාන්ධි.

මනුෂය ස්වභාවයේ බලවත් ආභාව ලිංගික ගැනීම් ය. ලිංගික බල වෙශය කො තරම් දුරදිග යන්නක් දැයි කිවහාන් සාමාන්‍ය ලෙස පිවත්වීමට වුව ද එක්තරා ප්‍රමාණයක ස්වයං පාලන මීමෙක භාවිතය අවශ්‍ය වන්නේ ය. ආධ්‍යාත්මික අපේක්ෂකයකු ගේ වෙනත් කවරකු හෝ වේවා තම මනස සම්පූර්ණ පාලනයට නැතු කිරීමට නම් සැහෙන ප්‍රමාණයක

සේවය විනාය ප්‍රේමක් භාවිත කිරීම අවශ්‍ය වන්නේ මය. මිනිස් හැඳිරීම පිළිබඳ එවැනි ගක්තිමත් බලවේගයක් ජය ගත හැකිණේ අප්පේක්මින පුද්ගලයා තම සිතුවීලි පාලනය කර ගැනීම භෝ සිත එකඟ කර ගැනීම පූජා කළහොත් පමණි. ලිංගික බල සංරක්ෂණය නිසා මේ ගක්තිය සංවධිනය කර ගැනීමට ආධාර වෙයි. පුද්ගලයා ලිංගික ආශාවන් පාලනය කරයි ද සුළු සෙසු පුළු වින්තාගෙවිගයන් අනිබවා නමා ගේ මුළු ක්‍රියාකාරීකාරීයම පාලනය කිරීමේ හැකියාව ලබා ගනියි. තමන් ගේ ආධ්‍යාත්මික විශිෂ්ටතාව තෙක් සංවධිවාය කිරීමේ බලාපෑයාරාත්තු වන කෙනෙකුට අව්‍යාහ කන්ථය අවශ්‍ය එස්තරා අංගයකි. අකස්සේ වෙතන් බුදු සමය එහා ලෙස ප්‍රභුත් කිරීමට සැවෙම අව්‍යාහකට සිටිය යුතු ම යයේ අනිවායක කිරීමක් ද නැත.

බුදු රජුන් විහාරීන් ගේ අවවාදය භාම් අව්‍යාහකය ආධ්‍යාත්මික සාධනයන් වග කර ගැනීමට අප්පේක්මින තැනැප්තනාට වඩා මා හැඳි තුමය වන බ වයි. සාමාන්‍ය බොඩු ගිඹියනාට භාම් පිළිබඳ කික්සා පදය වන්නේ කාමයේ වරදාතා තොරා හැඳිරීම රටි. විකානි කාමාගාවන් මේ ගණයට ඇතුළත් වි නොමැති වුව ද විකානි පුද්ගලයා නිරායාගයෙන් ම එම තොරා මිනා ප්‍රාතිත්‍රියාලන් නිසා ගාරීරික භා මානසික අංශ දෙකින් ම වෙද්‍යා විදිනු ප්‍රස්ථාන් ය. ගිහි බොඩියාට තම ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට අවශ්‍යතාවක් තිබිය යුතුව ය. රාජාගයන් මන් වූ ලිංගික නිරිසනාවන් වඩා අන්ත ලෙස හැඳිරීමට හැකියාව ඇති බැවින් තිනිසා ගේ ලිංගික භාෂ්ණාට තුළවන් එ පාලනය කර ගැනීම වැදගත් ය. පහන් ගනයේ නිරිසනුන් ගේ ලිංගික හැඳිරීම බැඳු හැඳිරීම ඇති මිනි යුත්න් ගේ එම ක්‍රියාවන් ද, පහන් ගණයට ම වැවෙයි. එ බැවින් ලිංගික හැඳිරීම පිළිබඳ යුවාගාවික ගාතුමලන් විධිය අනුව මිනිසාද පැහැදුන් නිරිසනා ද යන වග තීරණය කරගත හැකි ය.

මාභාපික හැකියාව නිවරදී ලෙස යයදුවහොත් මිනිසාට තම ලිංගික හැඳිලි පාලනය කරගත හැකි ය. ඒ තුළින් එහි සේවාමීත්‍රය ද ලද හැකි ය. එහෙන් සත්‍ය ලෙස සේදු වී ඇත්තේ එකී හැකියාවන් ඉතා පහන් ලෙස යොදා ගැනීම නිසා එකී හැඳිම්වල වහලකු වී සිටීම ය. මෙයේ බැලනවිට ඇතුම්

අවස්ථා වල මිනිසා තීරිසනාට පහළින් සිටින සේ සැලකීමට සිදු වේ. අපේ පැරණි මූත්‍රන් මින්නෝ ලිංගික හැඟීම් යටපත් කළාපු වෙති. අමතර ප්‍රබේදක නැතත් එය ගක්තිමත් එකක් බැවි දන ගත් හ. නමුත් අද අපි එය දහස් ගණන් විවිධ මාදිලිවලින් කුපිත කර පොලුඩිවා ඇත. හැඟීම් දෙන සුළු ප්‍රවාරණ පුද්ගලන හා අවධාරණයන් කෙනෙක් ඇත්ද? ලිංගික ලැදිකම එසේ ආයුධයුයන්න කරනු ලැබුවේද යත්? එය මැඩ පැවැත්වීම් පවා, අනතුරු දෙක විය හැකි ය. ශිෂ්ටවාරයේ ප්‍රථම මූල ධීමිය හැඟීම් පාලනය කිරීම සි. නමුත් වතිමාන ශිෂ්ටවාරයන්හි අප වටා ඇති ලිංගික පරිසරය අයුතු මගට භරවා ඇත. එ බැවින් ගාරිඹක මානසික ආචෙශීය ලිංගික ආය්චාදය කෙරෙහි ඇති ප්‍රබල ලෙස බිලපානු ඇත. වතිමාන සමාජයේ සැහැලි ගත් පොලුඩි වන්නන් ලිංගිකනිය තම වාසියට යොදු ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද තරුණ තරුණීයන් සංවිධානය කරගෙන ඇති ලිංගික ආකල්පයන් සමාජයට හිස රදයක් වී ඇත. අනිසක තරුණීයකට හිරි හැරයකින් තොර ව තිදහසේ මහමග යා තො හැකිය. අනින් අතට ස්ත්‍රීන් ද අදුම් පැලදුමෙන් සැරසීම ද කළ යුත්තේ තාරුණ්‍යයේ සැහැලි ගත් තීරිසන් ස්වභාවය උදෑස්පනය තො වන පරිද්දෙනි. සෙසු සියලු සතුනට මෙන් මිනිසාට පමණක් ලිංගික ක්‍රියා විරහිත කාල පරිවෙශදයක් ගරීරයේ ජීව බලය ප්‍රතිග්‍රහණය සඳහා තො මැත.

අවාසනාවකට මෙන් මිනිසා ගේ රේනියා පූඩ්‍රුවන සරාගී ස්වභාවය වෙළෙඳ ව්‍යාපාර සඳහා යොදු ගැනීමෙන් තුළතන මිනිසා අඛණ්ඩ ලිංගික ප්‍රබේදක හරස් කිරීම් මාලාවකට සැම අනින් විවෘත වී සිටිනු ලැබේ. තුළතන ජීවිතයේ පිස්සු වැඩ බොජාමයක් මේ වැනි අසමතුලිත ක්‍රියා වලින් සොයා ගත හැකි ය. මිනිසුන් එක් හායෝවක ගෙන් සැඟීමකට පත්විය යුතු අතර කාන්තාවන් වැඩි වැඩියෙන් තම තමන් විසින් ම ලිඛිගිකාකරණීය ගෙවන් අනුරාගී වෙළ තීරුප්‍රණයට යොමු වන්නේ තම සැමියන් සඳහා තොව සමාජය විසින් තො විදිය යුතු යයි තහංවි පැන වූ අනුරාගය සැම මිනිසුන් තුළ ම දැල්වීමට ය.

එක භායෝ සම්බන්ධතාව පිළිබඳ ව බොහෝ සමාජයන් ගේ අනුකූලතාව ලැබේ තිබේ. ඒ අනුව මීනිසාට කොනේකුත් අසමත් කම් සහිතව වුවත් තවමත් සදුවාර වීමට බුරුකමක් නොමැත. එනම නීතිය අනුදත් පරිදි ඔහුට හිමි එක ම බිරිය කෙරෙහි විශ්වාසවත් ව සිටීම යි. සාමාන්‍ය මීනිස් ජීවිතයේද ලිංගිකත්වයට ද හිමි තැන දිය යුතු ය. එය අධිෂ්ථානයේ පාලනයට නිරන්තරයෙන් හසුවිය යුතු ය. අදාළ පරිදි එය තැණුවත් සේ සලකනු ලැබීමද, එයට අයන් සේවානයේ එය තබා ගැනීම ද කළ හැකි ය. විවාහක ජීවිතයේ සතුව සඳහා අවශ්‍ය වැදගත් ම අන්තර්ගතය ලෙස ලිංගිකත්වය සැලකිය යුතු නැත. ප්‍රමාණයට වඩා එහි තිමෙන්ත වන අය ලිංගිකත්වයේ වහැළුන් විය හැකි ය. ඒ අනුව ආලය භාවිතාගයේ මානුෂීක සැලකීම් අවසන් වශයෙන් විනාශ විය හැකි ය. සැම දෙයක දී මෙන්ම ම යමෙක් තම ලිංගික ඉල්ලුම් වලදීද මධ්‍යසේව භාවාරකිකව ක්‍රියා කළ යුත්තේ ඔවුනොවුන් ගේ ලෙන්ගතු හැඟීම සැලකිල්ලට ගනිමින් ය. පුරුෂයකු භාවිත්තියක විසින් එකට ජීවන්වීම සඳහා සකස් කරගෙන ඇති අනෙකාන්‍ය සම්බන්ධය භාවිත්වය කසාද බැඳීම යි. ක්ෂමාව ඉවසීම භාවිත්වය යන වැදගත් ගුණාගයන් විවාහ වූ යුත්තිපතින් විසින් වැඩිය යුතු ය. ආලය ඔවුන් දෙදෙනා එකට බඳින ගැටය යි. වාසනාවත් ජීවිතයකට අවශ්‍ය ගොනික ද්‍රව්‍ය සපයා දීම ස්වාමියා සතු අතර දෙදෙනා එය බෙදා ගත යුතු ය. පවුල් සුදුසු කම් වන්නේ අභේ අප ගේ යන්න මිස තුළු මගේ යන්න නොවේ. යහපත් යුවුලක් විවාහ හදුවත් වලින් ඔවුනොවුන් ඇමතිය යුතු ය. රහස් තබා ගැනීම නීසා එයින් වැළකිය යුතු ය. එයින් විවාහ ජීවිතයේ පදනම විනාශ විය හැකි ය. අවිශ්වාසය ර්ම්‍යාච්චාව ජනිත කරයි. ර්ම්‍යාච්චාව තරහ උපද්‍රවයි. තරහව කෙශාධය ජනිත කරයි. කෙශාධය වෙරයට හැරයි. වෙරය කිව නො හැකි වේදනා එනම් ලේ වැගිරීම, සියපණ නැසීම මීනිමැරුම් වලට හේතු වේ.

## ආගමික විශ්වාස පිළිබඳ ස්වභාවය ඇගයීම හා තේරීම

මිනිසා සහ ආගම

ආගමක් අනාවරණය කොට වැදුම් පිදිම් යාදු පවත්වන  
එක ම උච්චියා මිනිසා ය.

මිනිසා ආගමක් සංවධිනය කර ගත්තේ මිශ්‍ර කුල හා  
අවච ලෝකය කුල ඇති ජීවිතය අවබෝධ කර ගැනීමට  
හා ආගාම තැප්තිමත් කර ගැනීමට ය. පැරණි ආගම්  
ආත්මවාදී ය. මිනිසාට තේරුම් ගත නො භැං දේ තෙරෙහි  
ඇති බිය නිසා ඒ ආගම් හටගන් අතර එ වැනි අඩිව වයෝග  
වලට අරක් ගත් බලවේග සමනය කිවිමෙ තද බල ආගාම  
නිසා ද ආගම් ඇති විය. කාලයා ගේ අවුමෙන් මෙවැනි  
ආගම වෙනස් වීම වලට ලක් විය. ඒ ඒ අවධිවල පැවැති  
හොගේලික, මෙනිභාසික, සමාජ ආර්ථික, මද්‍යපාලන හා  
ගාස්ත්‍රිය පරිසරයන්හි බලපෑම නිසා ආගම එසේ වෙනස් වීමට  
ලක් විය. එ වැනි බොහෝ ආගම් හොඳින් සංවධිනය  
වූයෙන් අද දක්වා පවතී. එයට උර දී පිටින ප්‍රබල භක්තිමත්  
අනුගමිකයේ ද සිටිනි. හොඳින් සංවධිනය එ ආගම් වෙන  
ජනතාව ඇදී ආයේ ඒවායේ පැවැති විවිෂු විෂ්ඨාකරණයේය  
සුජේත්ස්සව නිසා ය. නවන් සමඟරු ඔවුන් ගේ එදිනෙදු  
ජීවිතයේ හාවිතා කෙරෙන සිරින් විරින් ප්‍රභාම් තොට  
මුවුන් ගේ ආගමික ගාස්තාවරයනට ගොරව උපභාර දැක්වීමෙන්  
අභ්‍යන්තර වශයෙන් මුවුන් ගේ ආගම් ඇදිමට ද පුරුදු වූහ.  
ආගමික ව්‍යවභාරයන් හෙවත් හාවිතයේ වූද්‍යන්කම තිසා  
බොහෝ ආගම් විශ්වාසය හෙවත් භක්තිය උඩි ජීවන මාරුග

බවට පත් වී ඇතු. ඒපායේ විවිධ ප්‍රහාරයන් හා අනුගමනය කළ සංවිධාන මාවත් ගැන බලන විට මිනිසා ගේ ආගම් ඒවාට පිවිසීම අනුගාමිකයන් ගේ අවබෝධය හා අර්ථ කථනය ආගමික පරමාත්මීය හා එය සාක්ෂාත් කරගත හැකි තුමය එයින් ලැබෙන දූෂ්චරණ හා ලාභ සත්කාර එකිනෙකින් වෙනස් වන බව ද කිවි යුතු ය. ග්‍රුඩාව හා හක්තිය පදනම් වූ බොහෝ ආගම් සම්බන්ධ ව්‍යවහාරයන් සංවිධානය වී ඇත්තේ මිනිසා ගේ බිජ හා අවශ්‍යතා සපුරා ගැනීමට ය.

තාත්ත්ව පදනම් කොට ලොකික ලාභ ප්‍රයෝගන පිළිබඳ බලාපාරුත්තු ඇතිකර ගැනීමෙන් මූලාව හට ගනියි. එයින් උපද්‍රවන්නේ බිජය යි. එකි බිජ වාසියට හරවා ගැනීම් වස් සාද්ධිප්‍රාතිභාය්‍යීයන් හා අරුම පුදුම බලයන් දක්වීමට උත්සාහ කරන ආගම් ද වේ. හක්තිය හෝ ග්‍රුද්ධාව මත ගොඩ නැගුණු එවතින් ආගම් වින්තාවේග හා බිජක් දෙවියන් වෙත දක්වයි. එසේ විශ්වාස කරන බැවේන් පුද් පුජා වනාවත් මගින් දෙවියන් සතුවූ කිරීමට කළුපනා කරනි. මත්‍යාභා පිවිතයේ අවශ්‍යවාසය හා ඉරණම උදෙසා විශ්වාසය ලබා ගැනීමේ ප්‍රබල ආභාව මත හක්තිය මූල්‍ය ඇත්තා ආගම් පවතී. ඇතැම් ආගමික ව්‍යවහාරයන් විධීනය වූයේ මිනිසා ගේ දැනීම පලපුරුදේද හා ප්‍රජාව සංවිධානය වීමත් සමග යි. ආගම කොරේහි තාරකිකව ප්‍රවේශවීම යොද ගත්තේ මානව වට්නාකම් හා විශ්වයට ම අයන් නීති පිළිබඳ මූල ධ්‍යාම් ආගම හා සම්බන්ධ කර ගැනීම සමග ය. මානව වාදය මත පදනම් වී මානව ගුණාංශ විධීනය කිරීම මධ්‍යගතව සිතිමෙනි. ගහ්තු ප්‍රත්‍යාය මත හෝ කළීය මත පිහිටි ආගම් පදනම් වී ඇත්තේ ස්වයං ආධාර මූල ධ්‍යාම් කොරේහි ය. එයින් උගන්වන්නේ ඒ ඒ තැනැත්තා තම තමින් ගේ දුක සැප හා ගැලවීම ගැන වග කිවුශ්ච බව ය. ප්‍රජාව ආග්‍රිත ආගම් පදනම් වී ඇත්තේ තරකාය හාවතා කරලින් ඒවිතයේ හා ලොකිකතයේ යථාර්ථය විශ්ලේෂණයන් අවබෝධ කර ගැනීම මත ය.

අවිහිංසාව හා ගුහ සිද්ධිය ආගමක් දක්නට ලැබෙන මූලික ලක්ෂණ යි. සාමාය පිළිබඳ ආගමක් කිසිවකුට හිංසා නො කිරීමේ මූල ධ්‍යාම් කළීය. පදනම් කොට සිටී. එහි අනුගාමික

යන් ද සාමකාමී පාපුල සංයත ස්වභාවයක් අනුත් කෙරෙහි දක්වනු ලැබේ. සුහ සාධක ආගම මෙමත් සහගත යි. එහි පදනම් පරිත්‍යාය හා සේවාව යි. අරමුණ අනුත් ගේ සුහ සිද්ධිය හා සතුට කෙරෙහි යොමු වීම යි. ආගම් එකිනෙකින් වෙනස් වන්නේ එහි අනුශාමිකයන් ගේ අවබෝධ කර ගැනීමේ ගක්තිය මත ය. ආගමික ව්‍යවහාරයන් හා දේශනා පිළිබඳ බලය පවත්නේ ඒ ආගම පාලනය කරන්නන් ගේ රුචියට අනුව යි. ඇතැම් ආගම පාලනය කරන්නොයේ ආගමික නීති රිති හා වාරිතු මාලාවක් ගක්තිමත් සේ ස්ථියාවේ යොදාවනි. සමහරු එම නීති රිති අනුගමනය කිරීම සඳහා අවශ්‍ය බලතල භාෂා ගනිනි.

සැම ආගමක් ම මානව ගැටළ හා අසමානකම් වලට ඇති ගේතු පහැදිලි කරදීමටත් ඒවාට ප්‍රතිකාර මාර්ග සෙවීම වන් තැන් ගකාරයි. එසේ පහැදිලි කිරීම මගින් ඇතැම ආගම් දූක්ෂිතමත අදහස් කරන්නේ මිනිසා එවන් ගැටළවලට මූහුණ දිය යුතු බව ය. මක්නිසාදයන්? ඔහු මේ ලොව ජ්වලන් වන්නේ ඒවාට මූහුණ පාවිසදීම සඳහා ය. එ වැනි පහැදිලි කිරීමක් කළ විට යමෙකුට මෙසේ ප්‍රශ්න කළ හැකි ය. ඒ කවර පරමාර්ථයක් සඳහා ද? මිනිසුන් එක් ජීවිතයක දී වුව ද ඔහුන් ගේ අන් දැකිම අනුව හොතික ගාස්ත්‍රිය සාමාජ දිය ආර්ථික හා පාරිසරික සාධක හා තක්සයන් අනුව මිනිසා මැනීය හැකි ද යන්නයි. සැම ආගමක් ම තම ආධ්‍යාත්මික ජීවිතයේ අවසාන නිෂ්ධාව ලෙස සලකනු ලබන සංකල්ප යක් ඇතිව සිටියි.

ඇතැම් ආගමවල ස්වර්ගයේ සඳහනික ජීවිතය හෝ පාරාදීසය හා සාම්බලධාරි දෙව්දුන් හා ව්‍යාය අවසාන නිෂ්පාව ලෙස සැලකෙයි. ඇතැම් ආගමක දැක්වෙන පරිදි ජීවිතයේ අවසාන පරමාර්ථය විශ්වයේ ඇති පොදු විජ්‍යනය සමග එක්වීම යි. මක්නිසාදයන්? ජීවිතය එක්තරා විජ්‍යන එකකයක් නිසා එය මූල්‍ය විජ්‍යන ප්‍රහවයට එකතු විය යුතු බැවිති. තවන් ආගමක් විශ්වාස කරන්නේ දක අවසන් කිරීම හෝ අවශ්‍ය උත්පන්නි හා මරණ අවසන් කිරීම නිෂ්පා අන්තය බව යි. වෙනත් සමහරු මොස් සුවය හෝ මාස්මයා (නිරමාතාවරයා) සමග එක්වීමෙන් වුව ද අනිත්‍ය ස්වභාවයෙන් නිදහස් තැනි බවන් එ බැවින් කවර ජීවිතයක් ලැබුණත්

එහැකිවේ වැදගත් නො වන බවත් සිතනි. තවද මේ ජීවිතය ම ජීවිතයේ පරමාර්ථය පරීක්ෂණය සඳහා ප්‍රමාණවත් බව ද කෙනෙක් විශ්වාස කෙරෙනි. අපේක්ෂිත නිෂ්චිත සාක්ෂාත් කර ගැනීම සඳහා සැම ආගමක් ම එක්තරා ක්‍රමයක් ඉදිරිපත් කරයි. සමහර ආගමක් තම අනුගාලිකයනට දෙවියනට යටත්වීමට හෝ දෙවියන් කෙරෙනි පරායන්ත වීමටත් සියල්ල ඔහු වෙනින් ලබා ගැනීමටත් ඇරුපුම කෙරෙයි. තවත් අය ඉතා කුටුක තාපස ප්‍රවිත්තාවෙන් හෝ අන්තකිලමජාතු යෝගයෙන් සියලු නපුරු පාපයන් පවතින කරගත හැකියයි සිතනි. තවත් සමහරුන් නිරදේශ කරන්නේ සතන් බිලිදීම විවිධ යාග හෝම පිදිවිලි යන්තු මන්ත්‍ර ගායනා මගින් අවසන් පරමාර්ථය ලැබීම සඳහා පිරිසිදු වීමට ය. එසේ ම තවත් කොටසක් විවිධ ක්‍රම හා හක්තිමාර්ගය උපයෝගි කර ගැනීමෙන් සත්‍යය සෙවීමෙන් ද අවබෝධ ශක්තිය හාවනා මගින් දියුණු කිරීමෙන් විතෙකාග්‍රනාව ලැබීම ගැන ද සිතනි. සැම ආගමක් ම පාපත්‍රියාවනට දැඩිවම දීමේ විවිධ සංකල්ප දරයි. ඇතැම් ආගම්වලට අනුව මේ ජීවිතයේ දී මිනිසා කෙරෙන අගතිගාමී වැඩ ගැන දෙවියන් විසින් මිනිසා සඳහනික නිරයට යවනු ලැබේ. සමහරුන් පවසන්නේ ක්‍රියාව හා එහි ප්‍රති ක්‍රියාව (හේතු එල විසින්) ක්‍රියාත්මක වන්නේ ස්වාහාවික නීතියට අනුව බවත් ක්‍රියාවක විපාකය එක්තරා කාලයක් තුළ ප්‍රත්‍යාශ්‍ය කිරීමට සිදුවන බවත් ය.

එ අතර තවත් ඇතැම් ආගමක් ප්‍රකාශ කරන්නේ මේ ජීවිතය එවැනි ජීවිත රසකින් එකක් බවත් පුද්ගලයාට තමා විසින් ම පියවරෙන් පියවර ප්‍රතිගෙෂ්‍යවනය වීමට බොහෝ සෙයින් අවස්ථාවන් අවශ්‍ය නාමන්තර සුවය නාමැති නිෂ්චිත ලබා ගන්නා තෙක් ලැබෙන බවකි. මානව වර්ගය විසින් ගොඩ නායා ගෙන ඇති විවිධ ආගමික නිෂ්චිතවන් ද අර්ථ කළන යන් ද අනෙක විධ ප්‍රවෙශයන් ද දී ඇති බැවින් ජනතාවට මහත් සේ එලදී වන්නේ තමන් ගේ ආගමිහි අන්තවාදී අදහස් තරයේ අල්ලා ගෙන සිටීම තොට අනා ආගම්වල දරුනා ඉවසා සිටීම ය. බුදු රජුන්න් වහන්සේ මෙසේ වදරා ඇත. “යමෙකු මගේ ධම්ය පිළිගත යුත්නේ මට ඇති

ගොරවය නිසා නොවේ. එය පළමුව පරිජා කළ යුතු ය. හින්තට අල්ලා රන් පරිජා කරන්නාක් මෙනි.”

ආගමික ධම් කොට්ඨාග කෙරෙහි විවෘත මනසක් පවත්වා ගැනීමේ වැදගත් කම අවධාරණය කිරීමෙන් පසු මතක තබා ගැනීම එලදායී වන තවත් කරුණක් ඇත. එනම් ආගම භාවිතා කළ යුත්තේ ජීවත් වන සියලු සත්‍යතා ගේ සූභ සාධනය නිදහස භා සැපත සඳහා ය. ඒ ආගමික මූල දේශීයන් නියම වශයෙන් ම සියලු සත්‍යතා ගේ ජීවත් තත්ත්වය දියුණු කිරීම සඳහා යෝදා යුතු ය. එහත් අද මානව සංඛතිය දුෂ්චර ය. මූලික ආගමික මූල දේශීයන් ගෙන් වෙන් ව ගො මග ගොස් ඇත. අභිජ්වත තපුරු ව්‍යවහාරයන් බොහෝ මිනිසුන් අතර පොදු ඒවා බවට පත් වී ඇත. සමයමාමක පුද්ගලයන් යම් යම් ආගමික ප්‍රතිපත්ති අවංකව ම පවත්වා ගැනීමට ගොස් ජන සමාජයේ ඇති දූෂණ නිසා පිබාවලට මූණ පා නිවෙ. ඒ අතර ම මූලික ආගමික මූල දේශීයන් ගේ සම්මත මට්ටම ද පහළට ඇද වැට් ඇත්තේ ආන්මාර්පකාම් දුෂ්චර වූ සින් සතන් ති තැල්ලුමට වහල් වී ඇති බැවිනි. අව්‍යාදයෙන් පිළිගත් සදවාර ප්‍රතිපත්තින් තම තාෂ්ණාව සත්ථුවා ගැනීම සඳහාත් තම පහසුව තකාත් උල්ලඩිසනය නො කළ යුතු ය. කළ යුතු කාරිය වන්නේ ආගම මගින් දේශීය ප්‍රතිපත්ති මාලාව අනුව හැඩා ගැසීමට හැකිනාක් වෙර දැඩීම ය.

ආගමික ගිජාපදයන් ඉදිරිපත් කර ඇත්තේ සාමය භා සකුට වෙත ගොමු කෙරෙන උත්තරිතර ජීවත් මාර්ග අවබෝධකරගත් ප්‍රබුද්ධ ආගමික ගාස්තාවරයන් විසිනි. එම ගිජාපදයන් උල්ලඩිසනය කරන්නේ විශ්ව නීතිය ද ඉක්මවා අගතිගාමී වන්නේ ය. එය බුදු සමයට අනුව නරක විපාක ගො දෙන්නකි. අනික් අතට පුද්ගලයා ද තම ආගමේ නිවෙන දේ වහලකු සේ අතුකරණය නො කළ යුතු ය. තුනන කාලයට ගෝගාස ද යනු සැලකිය යුතු ය. ආගමික නීති භා ගිජාපදයන් මිනිසුනට අර්ථවත් ජීවතියක් ගො යැමට උදව් විය යුතු ය. ඒවා ඔවුන් බැඳ තබන යල් පැන ගිය ව්‍යවහාරයන් හෝ මින්නා පිළිවෙත් හෝ විශ්වාසයන් නො විය යුතු ය.

මූලික ආගමික මූල ධීමියන් පිළිපදින තැනැත්තා මානව බුද්ධියට ගරු කළ යුතු ය. මානව අභිමානයෙන් ගෞරවන් වින ලෙස ජීවන් විය යුතු ය. අපේ ආගමික ක්‍රියාකාරකම්වල යම්කිසි වෙනසක් අධ්‍යාපනයට හා වෙනස්වන සමාජයට අනුරූපව දියුලිමේ වරදක් නැත. එහෙන් පොදු මූල ධීමි අත්හැර දැම්මක් දිය නො විය යුතු ය. නමුන් පිළිගත යුතු එක්තරා කරුණක් තිබේ. එනම් කිසියම් යල් පැන ගිය ආගමික හා විනයක් වෙනස් කිරීමට යැමෙ දී බොහෝ ආච්ච්‍ය කළුවින මත දරන්නේ එ වැනි සකස් කිරීම්වලට විරුද්ධවීම තියා ඇතිවන ද්‍රූෂ්කරණව දිය. ඒවා යහපත් වුව ද විරෝධය දුක්විය ගැනී ය. එකී සංරක්ෂණ දරුණුනයන් ගලා නො බැඩින දිය ඇති ජලායක් බඳු ය. අංත් අදහස් දිය අලේලක් බඳු ය. එහි ජලය නිතර අංත් වන බැවින් ප්‍රයෝගනයට ගන හැකි ය.

### ආගම විකෘති කිරීම

පද්ධාරාත්මක උන්නතිය සඳහා ආගමේ ව්‍යුහාකමක් ඇත්ත් ආගමික කඩතුරාවෙන් වැයිගිය කපටි ගුද්ධාව හා මින්නාම්යන් සංවිධාය වීමට ආගම ඉතා සරු බිමක් වී ඇතුළු කිමිවන් එය තිවැරදි ය. බොහෝ ලිනිස්සු කිවිනයේ යථාර්ථයන් ගෙන් පලා යුමට ආගම උපයෝගී කර ගනිනි. ආගමික පළදායා හා ආගමික සංක්ත යොදා ගනිනි. වන්දනා මාන තරතා තත්ත් බොහෝ විට යාචු කෙරෙනි. එහෙන් ඔවුන් අවංක ලෙස ආගම පවතින්නේ කුමක් සඳහා ද යනු දැනාගන් අය නො මෙනි. ආගම මේහය තියා හෝ ලෝහය තියා හෝ ආන්මාර්පණාම් බව තියා හෝ පහතට වැටුණු කළේ ලිනිසුන් තරුණාගලිය ඔසොවා කියන්නේ ආගම අකාර්කික බව දිය. නමුන් ආගම (කිසියම් ආගමක බාහිර පුද පිළිවෙන් ව්‍යවහාරයන්) දේශනාවෙන් (ධීමියන්) වෙන් කොට භදුනා ගත යුතු ය. විවේචනය කිරීමට පළමු යමකු විසින් ගාස්තාවරයා ගේ දේශනායන් අධ්‍යයනය කළ යුතු ය. එහි කිසියම් වරදක් අදේදය විමසා බැලීය යුතු ය. ආගම මිනියාට අවවාද අනුගාසනා කරන්නේ යහපත් වීමට හා යහපත් දී කිරීමට දිය. ඒ වෙනුවට ඔහු කරන්නේ ආගමික

සැබු වටිනා කමත් නොමැති දේවල එල්ල සිටීම සි. ඔහු තම සිත දමනය කර ගැනීමට ප්‍රයත්නයක් දරමින් රීෂ්පීව, උඩඩුකම, කෘෂර බව හා ආත්මලාභී බව මුලිනුප්‍රවා දුම්මෙන නම් ආගම සැබු ලෙස හාවිනා කිරීමේ නියම මගට පැමිණියා විය හැකි ය. අවාසනාවකට මෙන් ඔහු සංවධීනය කරන්නේ රීෂ්පීව අහංකාරය කෘෂරත්වය හා ආත්මාරූපකාමින්වය සි. ඒවා මුලිනුප්‍රවා දුම්මක් නො කෙරෙ සි. බොහෝ අය ආගම මාමකයන් ලෙස පෙනී සිටීමට තැන් කෙරෙනි. ඒ අතර ම ආගමේ නාමයෙන් කෘෂර ක්‍රියාවල නිරත වෙති.

ආගම සඳහා යයි කියමින් මිනි මරති. වෙනස්කම කෙරෙනි. සාමය කඩ කෙරෙනි. ආගමේ විශිෂ්ටවාදරු අමතක කෙරෙනි. රීනියා විවිධ ආගමික ක්‍රියාකාරකම වධිනය අනුව ආගමික ප්‍රගතියක් ඇතැයි යන අදහස් අප තුළ ඇතිවිය හැකි ය. එහත් ඇත්තේ එයට ප්‍රතිචිරුඩි දෙයකි. එනම් ඉතා ස්වල්ප වූ හෝ මානසික පවිත්‍රතාවක් අවබෝධයක් ඇති නො වන ව්‍යාජ වැඩ පිළිවෙළකි. ආගමක් ඇදහිම යනු අන්කිසිවක් නොව කෙනෙකු ගේ ආධ්‍යාත්මික බුද්ධිය පුහ සිද්ධිය හා අවබෝධය සංවධීනය කර ගැනීම සි. කෙනෙකු ගේ ආධ්‍යාත්මික ශක්තිය කෙරෙහි විශ්වාසය තැබිය හැකිනාම් ඔවුනට ඕනුම ගැටළුවකට අභින ලෙස මුහුණ පැහැකි ය. ගැටළුවලින් ආගමික නාමයෙන් පලායුම දෙයසීවත් බවක් නො වේ. එය ආධ්‍යාත්මික වශයෙන් අවතක්සේරුවක් ලබන්නාකි. අද පවත්නා අවුල් සහගත තත්වය තුළ ස්ත්‍රී පුරුෂයන් වේශවත්ව ප්‍රපාතයට ලිස්සා යමින් විනාශය කරා ලහා වීමෙකි. අවාසනාවකට මෙන් ඔවුන් කළුපනා කරන්නේ තමන් එක්තරා ප්‍රගතියක් ඔස්සේ මෙතෙක් වටහා නොගත් ගෞෂේයිෂ්ටවාරයක් වෙත ගොමුවන බව ය. එවත් වියවුල් සහ ගත තත්වය තුළ මිනිස් සිත අවුලෙන් අවුලට වැටෙන ප්‍රකෝප වීම ජනිත කරවන මනාකළුපින හා රිසිසේ හැඩ ගැස්විය හැකි ආගමික සංකළුපයන් ද ඇති කරන බව පෙනේ.

ආගම පෙෂද්ගලික බලය හා වාසිය තකා සාවදා ලෙස හාවිනා කෙරෙනි. ඇතැම් අශිෂ්ට ව්‍යවහාරයන් එනම් ස්වාධීන ලිඛිතකත්වය වැනි දෑ වගකීම් රහිත කණ්ඩායම් ඉතා උදෙස්ගිමත්

ලෙස තම ආගම සේ තරුණයන් අතරට පත් කෙරෙනි. අනුරාගී හැඳිම් පූඩ්‍ර කරමින් මෙකී කණ්ඩායම් තරුණ තරුණීයන් තම නිකාය අනුගමනය කරනු වස් දූෂණය කිරීමට බලා සිටිනි. වෙළඳ පොලෙහි ඉතා ලාබ බඩුවක් බවට ආගම අවනිශ්චිත ඇත. පූඩ්‍ර හා අගයන් පිරිභි ගොස් තිබේ. ඇතැම් ආගම පූඩ්‍ර කයින් පූඩ්‍ර කරන්නේ පූඩ්‍ර ආචාර ධ්‍යුම් හා ගිකුණාපද පූඩ්‍ර කිරීම එ තරම් වැදගත් නොවන අතර පූඩ්‍ර ගලයා ගේ ගක්තිය හා යාභ්‍ය දෙවියන් කෙරෙනි පවතී තම දෙවියන් තම තමන් ගේ ගැලවීම ලබාදීමට එය ප්‍රමාණවත් බව ය යන විශ්වාසය යි. පූරෝපයේ ඇතැම් ආගමික බලධාරීන් තම අනුගාමිකයන් ගේ ඇස් බැඳ නො මගට යැවීම කො තරම් දුරට කර ඇත්දියේ දුටු කාර්ල් මාක්ස් දරුණනිකයා මේ වන් දැවන පූඩ්‍ර ගයක් කෙලේ ය.

“ආගම යනු පිඩිත පන්තියේ ඉකිනිදිමෙකි. හදවතක් නැති ලෝකය පිළිබඳ වින්දානයකි. ආත්මය නැති තත්ත්වයන්හි ඇති කළ ආත්මයකි. එය මිනිසුනට අනිං වැනි ය.”

මිනිසාට ආගමක් අවශ්‍ය වන්නේ ඔහු ගේ රේඛ දිවිය පිළිබඳ සිහින මැවීමට නො වේ. තමා ඇසුරු කරන්නන්ට කන්දේස් ක්‍රියාවක් විමට හේ තම වුද්ධිය යටත් කර පාවා දීමට හේ කිසියම් ආගමික අන්තර්යන් පිළිබඳ අදහස් උදහස් ගැන වාද විවාද කිරීමට හේ නො වේ. ආගම මිනිසාට විශ්වාසය තැබිය හැකි සාධාරණ ජීවිතයක් ගෙන යා හැකි ක්‍රමයක් විය යුතු ය. මේ ලෙව වයන සන්වයා හැඳියාවෙන් අවබෝධයෙන් හා ආදර්ශයෙන් යුත් අයකු විය යුතු ය. බොහෝ ආගම මිනිසා ගේ සිනිවිලි මිනිසා කෙරෙන් ඉවත් කර බාහිර දෙවියකු කරා යොමු කරවයි. එහෙත් බුද්ධ සමය මෙහෙය වන්නේ මිනිසා ගේ ඇඟ්‍යන්තර සාමය ගෙවී ස්ථානය කරමින් ඔහු තුළ සැහැවී ඇති මානසික බලවේශය මතුකර ගැනීමට ය. ධම්ය (දරා ගැනීම) තමා ගෙන් බාහිර ව ගෙවීම්ප්‍රාය කළ යුතු දෙයක් නො වේ. මන්ද? අවසාන විශ්ලේෂණය වන්නේ මිනිසා යනු ධම්ය යි. ධම්ය යනු මිනිසා යනු යි. එ බැවින් සත්‍ය වූ ආගම ධම්ය යි. එය අපට බාහිරව තිබේ ලබා ගන්නා දෙයක් නො වේ. ප්‍රජාව කරුණාව හා පවිත්‍රතාව අප තුළ සංවිධාය කිරීමෙන් සැබෑ කරගන්නා එකකි.

## නියම ආගම කුමක් ද?

කිසියම් ආගමක වතුරායන් සත්‍යය හා ආයන් අප්ට්ටාසිංහ මාර්ගය ඇත් ද එවිට එය නියම ආගමක් ලෙස යැලුකිය හැකි ය.

නියම ආගම කුමක් ද? විවිධ ආගම තිබෙන්නේ මක්නියාද? යන්න මිනිසා ව තේරුම් ගත නො හැකි දූෂ්ඨර එකක් විය හැකි ය. අනුගාමිකයෝ තම ආගම උත්තරිතර බව පෙන්වීමට නැත් කෙරෙනි. විවිධවිය කිසියම් එකඟවායක් බිජිකර ඇත. නමුත් ආගමික කරුණු ඇතින් මිනිසුන් එකිනොකා කෙරෙහි ඊෂ්ඨී පරවා ද්වෙන සහගත අවදාහිලි බැඳුම හෙලීමට පුරුදු වි ඇති යැවියකි පෙන්නුම් කරන්නේ, කිසියම් ආගමක මහත් ගෞරවාදරයට පත් ව්‍යවහාරයන් වෙනත් අයට අපහාසාන්මක ලෙස පෙනිය හැකි ය. නමන් ගේ සාම්කාමී දිවාන් පැකිවුදිය ඉදිරිපත් කිරීම් එස් යුද වැශ්‍යාතු අවශ්‍ය ඇත් අවස්ථා ඇත. ඔවුන් ආගමේ භෞද නම කෙලෙසුම් නැදුදු? මානව වර්ගයා එක්සත් කරනු ලෙනුවට හේද බින්න කිරීම ගැන ඇතුම් ආගම වි කිව් යුතු වෙයි. සැබු නියම ආගම ගොයා ගැනීම් වය් අප අප්පානා මහස කින් වැරදි ආගම තත්වාකාරයෙන් කුමක්දැයි කිරා බැලිය යුතු ය. සාච්‍යා ආගම හා දරුණායන් අනරට ගෞතික එදය වැශ්වාසී. එය මරණින් පසු පැවත්තේ නැතුයි කියයි. අවසානය එදය භෞද නාරක දෙකක් නො පිළි ගනියි. කිසියම් ආගමක් මිනිසා ගේ ගැලුවීම හා විනාශය ප්‍රාතිඵලිය කින් සිදු වෙතියි තරේ ඒන්තු ගැනීමට යයි නම් එය සාච්‍යාය ය. දේව වාදයේ පරිනාමය අනුව යියුතු දදය පුරාකාන බවත් පිළිගැනීම සැම කෙනෙක් ම ගක්ති මාර්ගයට අනුව අවසාන ගැලුවීම ලබා ගන්නා බවත් විශ්වාස ශෙරුණි. මුදු සමය එ වැනි අසම්පූර්ණ අවශ්වාස අන්තිවාරම් වලින් නිදහස් ආගමකි. මුදු සමය යථාර්ථවාදී ය. හට වැරදි බැලිය හැකියෙන් ය. මුදු රඳන් පවා හරි ද වැරදි ද යනු ගොයා බැලිය යුතුය. ප්‍රාවකයෝ ද සම්ක්ෂණය කළ හ. කැමැති සිනැම කෙනෙකු ව සම්ක්ෂණය සඳහා විවාතව ඇත. අද බොඳ

දේශනය විද්‍යානුකූල අන්වීජණ ක්‍රමයන් යටතේ තදින් විමර්ශනය කරති. බලනි. බුදුරජාණන් වහන්සේ ගේ අනු ගාසනාව වන්නේ වතුරායී සත්‍යය ආරිය අෂේෂාගික මාර්ගය අන්තර්ගත ක්‍රම ආගමක් කෙබඳ රුවකින් නිඩුන ද උචිත බවයි.

මෙයින් පැහැදිලි ව පෙනෙන්නේ බුදු රඟහට සුවිශේෂ ආගමක් පිහිටුවීමට අවශ්‍ය නො වූ බවයි. උන් වහන්සේට අවශ්‍ය වූයේ අප පිවිතයේ හා ලෝකයේ අවසාන සත්‍යය නිරාවරණය කිරීම ය. බුදු රජාණන් වහන්සේ වතුරායී සත්‍යය හා ආරිය අෂේෂාගික මාර්ගය සවිස්තර කළ නමුදු එම ක්‍රමයේ හිමිකම් තමන් වහන්සේ වෙන ම තබා නො ගත් හ. එය සාම්භාම සත්‍යයක් බව ප්‍රකාශ කළ හ. බොහෝ අය තමන් අදහන ආගම වලංගු එකක් බැවූ ස්ථුට කිරීමට බොහෝ තරක විතරක හා සාධක සෞයනි. සමහරු තම ආගම පැරණි තම බවන් එ බැවින් එහි සත්‍යය ගැබේ වී ඇති බවන් පවසනි. සෙසු අය තම ආගම ඉතා තුළන හා නව තම බැවින් සත්‍යයයෙන් සමන්විත බැවූ ප්‍රකාශ කෙරෙනි. තවන් සමහරු අධිකතම අනුගාමිකයන් ඇති බැවින් තම සමය සත්‍යයයෙන් සම්ලංකාතව ඇතැයි කියනි. කෙසේ වෙනත් මේ කිසිදු තරකයකින් ආගමේ සත්‍යතාව ස්ථාපිත කිරීම වලංගු නො වේ. ආගමක වටහා කම විනිශ්චය කිරීම සාමාන්‍ය දැනුම හා අවබෝධය මගින් කෙනෙනුට කළ ගැඹු ය. සමහර ආගමික සම්ප්‍රදයන්ට අවශ්‍යව ඇත්තේ මිනිසා තමාට වඩා ප්‍රබල බලවේගයකින් පෙළුම්‍යය වන්නකු නැතහොත් දෙවැනිනාකු කිරීම ය. එයින් මිනිසා ගේ මැවිම, පැවැත් ම හා ගැලවීම වෙනත් බලවේගයකට පවරා තිබේ. බුදුරජාණන් වහන්සේ එ වන් බලවේග නො පිළිගත් යේක. ඇත්ත වගයෙන් උන් වහන්සේ කෙලේ එකී බලවේග මිනිසා සතු බව ඔහුට තහවුරු කර දීමටත් මිනිසා තමාගේ ම නිම්‍යතා වරයාත් ගැලවුම කාරයාත් බව පිළිගන්වීමටත් ය. එ බැවින් මෙසේ වදුරා ඇත. “බුදු රඟ වැනි දෙවියෙක් නැත. දෙවියක වැනි බුදුවරයෙක් ද නැත.” කියා යි.

ඩුදු සමය මිනිසාට මහත් අහිමානවත් අරුතක් ගෙන දෙයි. මහත් වගකීමක් ද පවරයි. විපතක් පැමිණි කළ බොඩ්‍යාට වෙන කිසිදු තෙකනෙකුට දේස් පැවරිය නො හැකි ය. ඔහු තම අවාසනාවට උපේක්ෂා සහගත ව මූහුණ දිය යුතු ය. මක්නිසාදයත්? ඔහුට එම දුර්භාග්‍යයයෙන් මිදිමට ගක්නිය ඇති බැවි ඔහු දති. ඩුදු සමය උගත් විද්‍යාර්ථීනට ප්‍රියවීමට එක් ජේතුවක් නම් ඩුදු රදුන් ඉතා පැහැදිලිව වදා ඇති කියමනකි. එනම් කිසිදු අනුගාමිකයකු ඔවුන් අසන දෙය (ඩුදු රදුන් දෙපුවක් වුවද) විමසීමෙන් තොර ව නො පිළිගත යුතු බවය. බුඩ දේශනාව අද නිර්මලව ගේෂව පවතින්නේත් ඉදිරියේ දී පවතින්නේත් මන්දුයි කිවහාන් එයට ජේතුව ඩුදුරජාණන් වහන්සේ ගේ ධ්‍රීයේ හැම අංගයක් බොහෝ ගාස්තුඡයින් ගේ වාදරෝපනයට හේ අහියෝගයනට ලක් වී අනාතුරු ව ඩුඩ වවනය නිර්විවාද සත්‍යයක් ලෙස නිගමනය කිරීම ඔවුන් අතින් සිදු වීම ය. වෙනත් සාමධිකයේ තම ගාස්ත්‍යවරයා ගේ දේශනය තුනන විශ්ව දැනුම සම්භාරයට අනුව ප්‍රතිනිෂ්පිතය කරදිදි දුදුරජාණන් වහන්සේ ගේ දේශනාව විද්‍යාජ්‍යයන් විසින් සම්ක්ෂාය කරනු පෙනේ.

### ආධ්‍යාත්මික සඳවාර ව්‍යුහය

ආධ්‍යාත්මික පසුතලයක් නොමැති විට මිනිසා පුසිරින් කෙරෙහි වග නො කියන අතර සඳවාර වගකීමක් නැති මිනිසා සමාජයට අනාතුරුයක වෙයි.

ඩුදු සමය බොහෝ බැහිමතුනට සඳකාලික පුවය සඳහා විමුක්තිය ලබා ගැනීමට පිහිට වූ අනාගි ප්‍රදීපසභමයක් වැනි ය. විශේෂයෙන් ම ඩුදු සමය වාර්ෂික ආර්ථික හා මත් මතාන්තර පිළිබඳ වැරදි අවබෝධ යේ ප්‍රජේලිකාවට වැටුණු ලෝකයට අත්‍යවශ්‍ය වේ. මෙයි වැරදි අවබෝධය එලුදයක ලෙස එහි පෙහෙලි කළ හැක්කේ ප්‍රබුඩ ඉවසීම ගුණය අනායා වෙන යොමු වුවහොත් පමණි. එම ගුණාගය ඩුදු සමයේ මාරුග දේශකන්‍ය යටතේ හොඳින් වග කළ හැකි ය. එය පොදු යහපත සඳහා වූ වයසාත්මක හා ආචාර විද්‍යාත්මක සහයෝග තාවකි. ආචාරයීවරයකු නො මැතිව පහසුවෙන් උගත හැකි

දෙයක් නම් දුසිරින් ය. සූයිරින ඉගෙනීමට උපදේශකයකු අවශ්‍ය ය. ගුණබලී ආදර්ශයෙන් හා ගිණුපදයෙන් ඉගැන් විමේ අවශ්‍යතාව ඉතා ප්‍රබල වේ. ආධ්‍යාත්මික පසුතලයක් තොමූත්‍රිව මිනිසා තුළ වයසාව පිළිබඳ වගකීමක් තොමූත්‍රි. වයසාන්මක වගකීමක් තොමූත්‍රි මිනිසා සමාජයට අනතුරු දනාවයි. බුදු සමයේ සඳහන් පරිදි මිනිසා ගේ ආධ්‍යාත්මික සංවිධානය ඔහු ගේ ගොතික ගුහ සාධනය සංවිධානය කිරීමට වඩා අගන් ය. ලොකික සැපන හා සදනතික සැපන එකවර දිනා ගැනීමට තො හැකි බව ඉතිහාසය අපට උගන්වා ඇත. බොහෝ දෙනා ගේ පේවිත සාමාන්‍යයෙන් පාලනය විනු ලබන්නේ ආගමින් එදුසී ලෙස සපයන ලද ආධ්‍යාත්මික අගයෙන් යුත් මූලධම් මගිනි. මිනිසුන් ගේ පේවිත/ පිළිබඳ රාජ්‍ය මැදිහත්වීම ක්‍රාන්කාන්මක ව අවශ්‍යතාවක් තො වීමට නම් මිනිසුන් තේරුම් ගත යුත්තේ සේවාව, සාධාරණයෙහි, සත්‍යමය විශ්වාදර්ශය හා විතා කිරීම හා හක්තිය පිළිබඳ වටිනා කමිය.

විමුක්තිය ලබා ගැනීම සඳහා සත් පුරුෂ ගුණාග අවශ්‍යවේ. නැමුත් එකී ගිලය ම අනුමැම විව ප්‍රමාණවත් තො විය හැකි ය. එම සිල්වන් බව ප්‍රජාව හා ඒකාබද්ධ විය යුතු ය. ගිලය හා ප්‍රජාව පක්ෂීයකු ගේ පියාපන් දෙක බඳු ය. ප්‍රජාව මිනිසා ගේ අයේ දෙකට උපමා කළ හැකි ය. සිලය පාද දෙකට සමකළ හැකි ය. සිලය මිනිසා විමුක්තිය කරා ගෙන යන දායක් වැනි ය. නමුත් ප්‍රජාව තර්‍ය යතුරකි. එ මගින් දෙරවුව විවෘත කළ හැකි ය. ආය්‍ය පේවිතයේ කුළල ක්‍රියාවල සිල්ප ධීමිය ගිලය යි. මේ හැඟීම බර පැවැත්මේ අකුසල් පවිත්‍ර කිරීම ආචාර ධීමානුකූල විනයක් තොමූත්‍රිව තො කළ හැකි ය. බුදු සමය බහු බුත පිදවිල්ලක් තො වේ. මිනිස් සිත විකසිත කරන සුරාගනා කාලාවක් තො වේ. මානව විත්තවේග තාප්ති මත් කරන්නාක් ද තො වේ. පාපුල ආය්‍ය මාර්ගයකි. එය පේවිතයේ යථාර්ථය ප්‍රත්‍යාස්‍ය කළ හැකි හඳුනුවීගම ලෙස අවබෝධය රිසි වූ අය සඳහා වෙන් වුවකි.

## දේව විශ්වාසය

මිනිසා ගේ අවබෝධ ගක්තිය හා මානසික පරිණත බව මත දේව විශ්වාසයේ නීතුනුකුල බව හා තාත්විකත්වය පදනම් වී ඇත.

## දේව සංකල්පය සංචීනයටම

දේව සංකල්පය සංචීනය විමෙ සූළ මුල සෙවීම් වස් කෙනෙකුට සිෂ්ටාචාරයේ ලදරු අවස්ථාව හා තුනන විද්‍යාව්ත් කුමක් ද යනු නො දත් ඇත්තියට යා යුතු ය. ආදී ම පුගයේ මනුෂ්‍යයේ සවාහාවික සිදුවීම් කෙරෙහි ප්‍ර බිජ හෝ ප්‍රබෝධය නිසා ඒවා දෙවියන් හෝ අවතාර ලෙස විශ්වාස කළ හ. ඔවුන් ගේ එම විශ්වාසයන් මත ඒ ඒ දෙවියන් හා අවතාර ආශ්‍රිතව ඔවුන් ගේ ආගම් ගොඩ නැඟී ඇත්තේය. ඔවුන් ගේ ඒ ඒ සිදුවීම් හෝ අවබෝධ ගක්තිය අනුව ඒ ඒ අය ඔවුන්නොවුන් ගේ දෙවි දේවතාවුන් වන්දනාමාන කළහ. විවිධ ඇදහිලි ආරම්භ කළ හ. දේව අදහස් පිළිබඳ මුල් පුගයේ දී ඔවුන් දෙවිවරුන් රෘසක් වන්දනා කළහ. වෘෂ්ම, ගාගා, විදුලිය, කුණාම්‍ර, පුළුහ, සුයුත්‍යා ඇතුළු හොමික සිදුවීම් දෙවි දෙවතාවුන් සේ සැලකු හ. ස්වභාව ධම්මේයේ සියලු ක්‍රියාවනට දෙවියන් ආරුස් කරන ලදී. ඉන්පසු මිනිසා විසින් තුම තුමයෙන් මේ දෙවියනට ලිංග රුප හා ගාරීරික මානසික ගති ස්වභාවයන් මානවයනට මෙන් ආරුස් කරන ලද්දේ ය. දෙවියනට දුන් මානව ආරෝපනයන් අතර ආලය, වෛරය, රීඛාව, හය, අහංකාරය හා ද්වෙෂය ද වෙනත් විත්තාවෙග යන් ද මිනිසුන් ගේ මෙන් විය. මේ දෙවිවරුන් ගෙන් හොමින් සිරුවේ විධිනය වූ එක් වටහා ගැනීමක් නම් විශ්වයේ අරුම යන් බොහෝමයක් නොව එකක් බව ය. එම අවබෝධය පසු කළෙක දී එකදේව ආගමික දෙවියකු පැන නැඟීමට හේතු විය.

සංචීන ක්‍රියාවලියේ දී දේව අදහස විවිධ සාමාජික හා දේශගුණික වෙනස්වීම්වලට හාජන වූ යේ ය. එය විවිධ මනුෂ්‍යයේ විවිධ ලෙස සලකන්. සමහරු දෙවියන් ස්වර්ගයේ

හා මිහිතලයේ රපු ලෙස සංකල්පනය කළ හ. සෙසු අය දෙවියා විශ්වාස් ත්‍රිල ධීමියක් සේ සැලකුහ. සමහරු ප්‍රෝජිත දෙවතාවන් පිළිබඳ විශිෂ්ට අද්‍යත උසම දෙවලොට වෙත ගෙන ගිය හ. අතින් අය තමන් ගේ පොලොට යට පිහිටි පානාල ලෝකය තෙක් ගෙන ගිය හ. සමහරු දෙවියා පාරා දිස්සයේ සිතුවම් කළහ. තවන් අය ප්‍රතිමාවන් සාදගෙන එයට වැනිද හ. සමහරු කො තරම් දුරට ගියේද යන්? දෙවියන් තො මැතිව විශ්වාස් නැතැයි කිවේරි ය. “බඩ කො තරම් යහපත් දේ කළන් ඔබ ගේ ත්‍රියා වල එලය ලැබෙන්නේ ඔබේ දෙවියන් ගේ ප්‍රධානට අනුකූල වුවහොත් පමණකි.”

අද්ව වාදියා එසේ තො වෙනියි කියයි. තව ද දෙවියකු සත්‍යවශයෙන් තො පවතින්නකු බැවි තහවුරු කිරීමට ද යෙති. “අපි තො දිනිමු, දනගත තො හැක්කෙමු.” යනුවෙන් ඉව්‍ය වාදින් හා සංගය වාදින් කියනු ඇත. “දේව අදහස යනු අරථ විරහිත ගැටළුවෙකි. දේව යන පදය ද පැහැදිලි නැති එකකි.” යනුවෙන් නිශ්චිත වාදින් කියනු ඇත. මේ අපුරු විවිධ අදහස් ද විශ්වාසයන් ද නම ගම ද දේව අදහසට එක් විය. එනම් බහු දේව වාදය, ප්‍රතිමා වාදය, අරුපාවටර දෙවිවරුන්, බහු ගද්ව දෙවතාවියන් ආදි වශයෙනි. තුනනා එක දේවවාදී දෙවියා පවා විවිධ වෙනස්වීම්වලට ලක්වූයේ විවිධ ජාතින් හා මිනිසුන් අතරට ගෙන යුතෙනි. හින්දු දෙවියා කිතුනු දෙවියාට වඩා වෙනස් ය. කිතුනු දෙවියා සෙසු දෙවියන් ගෙන් හා ගක්කී යෙන් වෙනස් ලෙසි. මේ අපුරු අප්‍රමාණ ආගම් විද්‍යාමාන වූයේ ය. සුම එකක් ම වෙනත් එකක අවසානයන් සමග වෙනස් වෙයි. එහෙන් සුම එකක් ම කියන්නේ එක දෙවියකු බව යි.

### දේව අදහස හා මැලිම

බොඟෝ ආගම් ඇති වීමන් ඒවා දේව සංකල්පය වටා සංවධීනය වීමන් සිදු වූ අතර ආගම් ද සිය මැවිම පිළිබඳ සුවිශේෂ පැහැදිලි කිරීම සංවධීනය කරගෙන ඇත්තේ ය. මේ අනුව දේව සංකල්පය විවිධ අද්ඛත කරා ආග්‍රිතව උද්‍යාත

වන්නට විය. මිනිසුන් දේව සංකල්පය මිනිස් පීටිතය හා විශ්වයේ ස්වභාවය පිළිබඳ දරණ අදහස් පැහැදිලි කිරීමේ වාහකයක් ලෙස ද යොදු ගෙන ඇත. අද බුද්ධිමතුන් සෞයා ගතහැකි හැම සාධකයක් ම සැලකිලිමත් ලෙස පරිජ්‍යා කිරීමෙන් පසුව බැසගෙන ඇති නිගමනය නම් “දේව සංකල්පය මෙන් ම පාරම්පරික ප්‍රවාද නිම්මාණය ද ස්වභාවික අපුරු සිදු විම වැරදි ලෙස අවබෝධ කිරීම මත ගොඩ නැගුණු මානව මන්ස්කල්පිතයන් ගේ පරිනාමයන් බවයි. ආදි කාලීන මිනිසාගේ අවිද්‍යාව හා හය තුළ එකී වැරදි අවබෝධයන් මූල් බැස ඇත. අද පවා මැවීම පිළිබඳ ඔවුන් ගේ ආදි කාලීන අරථ කථනයන් මිනිසුන් වෙත රැඳී පවතී. විද්‍යාත්මක වින්තනයේ ආලේඛය අනුව දෙවියන් උපිබඳ දේව ආගමික විවරණය අපහැදිලිය. එ බැවින් සම කාලීන නිරමාණවාදී සිද්ධාන්ත හෝ පැරණි වෘත්තාන්තවලට තැනක් නො ලැබේ. මිනිසා බාහිර ප්‍රහවයකින් මෙහි ලද්දකු නම් ඔහු ඒ ප්‍රහවයට අයන් විය යුතු අතර ඔහුට ම අයන් වන්නේ නො වේ. බුදු සමයට අනුව මිනිසා කරනු ලබන සැම කටයුත්තක් පිළිබඳව ම ඔහු වගකිව යුතු ය. ඒ අනුව බොඳ්ධයීනට මිනිසා බාහිර ප්‍රහවය කින් පැමිණියකු ලෙස විශ්වාස කිරීමට කාරණා නැත්තේ ය. ඔවුන් විශ්වාස කරන පරිදි මිනිසා අද මෙහි සිවින්නේ ඔහුගේ ම ත්‍රියාචල ප්‍රතිලාභයක් වශයෙන් බව ය. ඔහුට දූෂණ කිරීමට හෝ ත්‍රියාචල ප්‍රදානයට චෙන කෙනෙක් නැත. හෙතෙමේ තමා ගේ යහපත් හෝ අයහපත් ක්‍රියා අනුව එල නොලා ගනියි. මානවයා ගේ පැවැත් ම ආයේ පරිනාමය අනුව දේ. බුදු වැන මෙ ලොව කිසිවකු විසින් මෙහි ලද්දයි යන විශ්වාසයට කිසිදු අඩාරයක් නො දෙයි. බුඩ දේශනාව මෙ ලොක පද්ධතිය ක්‍රමානුකූල ව සංවර්ධනය වුයේ යයි කියන විද්‍යානුකූල අනාවරණය හා සැසදේ.

### මිනිස් දුබලකම් හා දේව සංකල්පය

දෙවියන් හා ඒ ගමග බැඳුණු ඔහු ගේ මැවීම පිළිබඳ පුරාන වෘත්තාන්ත යන සංකල්ප දෙක, ම ආරජ්‍යා කරන්නේන් එය අදහන අය පමණි. ඔවුන් එසේ කරන්නේ එම අදහස් සනාථ කිරීමට අවශ්‍යව ඇත්තේ ඔවුන් ගේ පැවැත්ම හා

එලදයක බව මානව සමාජයට පෙන්වීමට ය. එසේ විශ්වාස කරන්නන් සියලු දෙනා ම කියා පාත්තන් ඔවුන් ලබා ගෙන ඇති ඒ ඒ ධම් ගුන්පයන් ගූඩ වූ එලිදරවිව හෙවත් ගූඩ නිරාවරණය හෝ නව තෙස්තමේන්තුව ලෙස ය. වෙනත් වචන වලින් කියනාත් එක ම දෙවියන් වහන්සේ ගෙන් සාපුරුලස ලබාගත් ඇදහිලි බව ය. සැම දේව ආගමක් ම කියා පාත්තන් එය විශ්ව සාමය, විශ්ව සහෞදරණය වැනි උත්තරිතර විභිත ආදර්ශයන් වෙනුවෙන් තැගි සිටින බව ය. ආගම වල ඇති විශිෂ්ටවාදරුගයන් එසේ තිබුනේ වී තමුන් ලෝක ඉතිහාසය පෙන්නුම කරන පරිදි අද දක්වා බොහෝ ආගම ආධාර කර ඇත්තේ මියුණාවන් පැතිරේමට ය. ඇතුළු අය විද්‍යාවට හා දැනීම වර්ධනයට එරෙහි ව වෙරය මනුෂ්‍ය සාතන හා යුද්ධිවලට යොමු කිරීම ද කර ඇත. ඒ අනුව දේව ආගම මානව වර්ගයාට සත්‍යය අවබෝධ කරවීමට අයමන් වී ඇත. නිදුසුනක් දක්වනාත් ඇතුළු රටවල මිනිසුන් පවිච්චාව අයිනා විට ඔවුන් ගේ දැන්වල තුවරි ඇත්තේ අසරණ තිරිසන් සතුන් බිජිලීම් සාතක රුධිරය යි. ඇතුළු විට මනුෂ්‍යවර්ගයා ගේ රුධිරය ද විය හැකි ය.

එකී අසරණ දුබල ප්‍රාණීන් සාතනය කළ පවිත්‍ර අල්තාර යන් අන්කිසිවකු ගේ තොව ඔවුන් ගේ මනාකල්පිත හා සංජානනය කළ තොහැකි දෙවියන් ගේ ය. ආගමේ තාමයෙන් කෙරෙන එකී කෘත පිළිවෙන් වල තිසරු බව අවබෝධයට මිනිසුනට බොහෝ කාලයක් ගත වී තිබේ. ඔවුනට සත්‍ය පාරිඹුද්ධියට මාවත වැට් ඇත්තේ ආදරය කරුණාව හා අවබෝධය තුළින් බව වටහා ගැනීමට දන් කාලය එපුණ ඇත්තේ ය. “කිතුනු දේව සංකල්පය පිළිබඳ බොඩ වීමසුම” තමැනි ආචාර්ය ජී. ධම්පිර මහතා-ගේ ගුන්පයේ මෙසේ සඳහන් වේ. “ස්ථිබලධාරී දෙවියන් පිළිබඳ අභ්‍යන්තර ඉතා උසස් සුපිරින් සංවධිනයන් ගෙන් යුක්ත බැවි මට පෙනෙන තමුදු එයට අයන් එක්තරා ඇහවිලි මනුෂ්‍යවර්ගයාට පමණක් තොව මේ ප්‍රහ ලෝකයේ වෙසෙන සෙපු සක්‍යයනට ද අධික ලෙස අනාතුරු දෙයකය.” මිනිස් සංජනියට ප්‍රධාන තරජනයක් වන එකක් තම ස්ථිබලධාරී දේව සංකල්පය මගින් පත්වනු ලෙන

එකාධිකාරය නම් වූ ඇයේ බැඳීම ය. සියලු දේව ආගම් අධිකාරය පලකුණු ලෙන්නේ අවසාන වූ ද සූප්‍රතීය වූ ද එකක් ලෙස ය. බුදු රුදුන් කාලාම සූත්‍රයේ දක්වා ඇත්තේ එම අනතුර ගැන ය. මේ අවස්ථාවේදී මානව පුද්ගලිකකායට හා තිද්‍යාසට බලවන් ම තර්ජනය එල්ල වන්නේ විවිධාකාරවූ අධිකාරයන්ගෙනි. විවිධ අධිකාර ඔබ අනුගාමිකයකු කිරීමට මහත් සේ වෙරදරමින් සිටිනු පෙනේ. අපේ සාම්ප්‍රදායික අධිකාරයන්ට ඉහළින් නව එකාධිකාරී ස්වරුපයක් ‘විද්‍යාව’ නම්නේ විද්‍යාමාන වේ. මැතක සිට මෙය හතු පිපෙන්නාක් මෙන් නව ආගම් ද ඒවායේ ගුරුන් ගේ කරදරය ද (පිම් ජෝන්ස් සේ ලතාව) සහිතී තර්ජනයන් වී ඇත්තේ මානව අනිමානයට හා එම තිද්‍යාසට ය. බුදු රජාණන් වහත්සේ ගේ සඳතනික ඉල්ලීම හෙවත් තාරකික ලෙස එම විශිෂ්ටවාදරුගය සාක්ෂාත් කර ගැනීමට අප සැම කෙනෙකු තුළ ම විශිෂ්ට විභ්වයනාවක් හා බාරිතාවක් ඇති බව ද ඒ සඳහා මාරුගය ද පෙන්වා යුත් සේක.

දේවාගම දේවියන් තො මැතිව ගැලවීමක් ප්‍රදනය නො කෙරෙයි. ඒ අනුව සිල්වන් කමේ උස් කොත මුදානට ලාභ වී ඇති බව දත් සිටිය ද දහුම් ඩිවන මගක යයදී සිටිය ද ගාන්ත හාවයේ මස්තකයෙහි සැහ වී සිටිය ද දේවියකු සිටින බැවි විශ්වාස තොකරතොත් ඔහු සඳතනික නිරයට යවතු වස් පාග දූමිය භැකි ය. අතික් අතට මිනිසකු ඉතා ගැහුරින් දේව නිතිය කැඩුව ද එහෙත් වෙලාසනින් පාපෝච්චා රණයක් කළගෙන්ත් ඔහුට සමාව ලැබීම නිසා ගැලවීම ද ලබාගත හැකි ය. බුදු දහමට අනුව එවැනි මතයක කිස්ද සාධාරණත්වයක් තැක්. දේව ආගම් වල කොතෙක් පරස්පර විරෝධතාවන් පෙනෙන්නාට නිඩුණේ වී නමුත් දේව විරෝධී ධම් කොට්ඨායන් දේශනා කිරීම උවිත තො වන්නේ දේව විශ්වාසය නිසා මිනිස් වර්ගයාට අපමණ සේවාවක් සිදුවන බැවිනි. විශේෂයෙන් ම දේව සංකල්පය මිනිසුනට අතිශයින් අවශ්‍ය නම් එයට එරෙහි ව කමා තො කළ පුතු ය. දේවියන් කොරහි විශ්වාසය නිසා මනුෂ්‍ය වර්ගයාට තම නිරිසන් ස්වභාවය පාලනය කර ගැනීමට ආධාර ලැබේ ඇත.

දෙවියන් ගේ නාමයෙන් අනායනට ආධාර දෙනි. ඒ සමග ම මිතිසා දේව විශ්වාසය තොමැනී විට අනාරක්ෂිත හැඳිමෙන් යුත්ත වේ. ඔහු ගේ සිතෙහි දේව විශ්වාසය ඇති විට ඔහුට ආරක්ෂාව ද උදෙශ්‍යය ද උබෙන්නේ ය. යථාරථවාදී බව හෝ වලංගු බව එවැනි විශ්වාසයන් පිළිබඳව පදනම වී ඇත්තේ මිතිසා ගේ අවබෝධක ශක්තිය හා ආධ්‍යාත්මික පරිණාමණය මත ය. ඒ කෙසේ වෙතත් ආගම අපේ ජීවිතයේ ප්‍රායෝගික අංශය කෙරෙහි සැලකිලිමත් විය යුතු ය. ලෝකයේ අප ගේ හැසිරිම් වල ක්‍රමානුකූල බව රැක දෙන මාරගොපමද්‍යය සේ යොදගත යුතු ය. ආගම් අපට කළපුතු හා තො කළ යුතු දේ කියා දෙයි. අප හඳුනුවිගම ව ආගමක් අනුකරණය තො කරන්නේ නම් ඩුදෙක් ආගමික පළදානා හෝ දෙවියන් කෙරෙහි විශ්වාසය හා පිළිවෙත් වලට ගරහා කරමින් දෙවියක් සිටි ද? නැද්ද යනු තිර කිරීමට හෝ තො කිරීමට කළ කෝළාහල කෙරෙත් ද? මසපු ආගම්වලට විරෝධයක් විවිධ ආගමින් දරුණා තිසා සිත්ති රදවා ගනිත් ද? එසේ නම් ඔවුනෙනුව් කරන්නේ විවිධ ආගමින් සමාජයන් අතරේ බරපතල විසංගත හාවයක් මැවීමකි. අප අතර ඇති ආගමික වෙනස් කම් කුමක් වුව ද අපේ යුතුකම ඉවසීම පුරුදු කිරීම ය. අනික් මිතිසා ගේ ආගමික අදහස් අප අනුවර්තනය කළත් තො කළත් එයට ගෞරව දැක්විය හැකිය. සාමකාමී සංගත ජීවිතයක් සඳහා ඉවසීම ඉතා වැශ්‍යතාවයෙන් ය. දේව සංකල්පය අඟය තො කරන්නට එය ඉදිරිපත් කිරීමෙන් කිසිදු පරමාර්ථයක් ඉටු කර ගැනීමට අවස්ථාවක් තො සැලසේ. සමහර අඟට එම විශ්වාසය සත් පුරුෂ ජීවිතයක් ගත කිරීම සඳහා එ තරම් වැදගත් තො වීමට ද ඉඩ තිබේ. එ වැනි විශ්වාස විරහිත ව උතුම ජීවිත ගත කරන්නේ එමට සිටිනි. එ බඳු විශ්වාස ඇත්තවුන් අතර ද අසරණ මිතිසුන් ගේ සැපත සාමය උල්ලධිසනය කරන්නේ ද බහුලය හ. දේව විශ්වාසය ඇත්තවුන් හා සහයෝගයෙන් වැඩ කිරීමට බොඩිහිනට පිළිවන. එසේ වන්නේ එම සංකල්පය මිතිසා ගේ සාමය සතුව හා සුං සිද්ධිය සඳහා වුවහාන් පමණකි. දේව සංකල්පය වැරදී ලෙස යොද ගනිමින් ඔවුන් ගේ වාසිය හා වෙනත් අරමුණු සාද ගැනීමට මිතිසුන් බිය වද්දන සේ

ත්‍රියා කිරීමෙන් නො වේ. පුරා අවුරුදු 2500 ක් ලෝකය පුරා සිටින බොද්ධයෝ බුදු සමයේ පිළිවෙන් රකිතින් අනුත් වෙත ඉදිරිපත් කරමින් සාමයෙන් විසුහ. ලොව නිර්මාතා දෙවියකු ගේ සංකල්පයක් තබා ගැනීමේ අවශ්‍යතාවක් මුළුනට නො වේ ය. ඔවුනු සෙසු ආගම් අදහන්නාවුනට බාඩා නො කොට ඉදිරියටන් තම ආගම පවත්වා ගෙන යුම එ ලෙසින් ම කරනු ඇතේ. එම නිසා සෙසු ආගම් වලට දියපුතු ගෞරවය පුද් කරමින් සඳහන් කළ යුතු දෙයක් නම් දේව සංකල්පය බුදු සමය කුළට රිංඡලීමේ අවශ්‍යතාවක් නොමැති බව යි. පරනට හිංසාවක් නො වන නිසා බුදු සමය සිය විශ්වාසය හෙවත් අදහන්ල තව දුරටත් පවත්වා ගෙන යනු ඇතේ. මූලික බෙංච් දේශනා තව දුරටත් පවත්වා.

දැනා දීර්ඝ කාලයක සිට ම බොධියෝ පුවිගේ දේව සංකල්පය ඒකාබද්ධ කර ගැනීමක් නො මැතිව සාමකාලී ආගමික ජීවිතයක් ගත කරති. මේ අවස්ථාවේ දී පවා මුළුන් ගේ අපෙක්ෂාවක් නොමැතිව බලයෙන් දේව විශ්වාසය ඇති කිරීමට තැන් කිරීම වරදකි. එවැනි විශ්වාසයක් තම ආගම තව දුරටත් පවත්වා ගෙන යුමට අවශ්‍ය බුවක් ලෙස මුළු නො යුතු යුතු ය. මුඩි ධ්‍යායෙහි සම්පූර්ණ විශ්වාසය ඇති නිසා බාහිර ප්‍රහාරයන් ගේ මැදිහත් වීම රහිතව බොධියනට තම කායේය කරගෙන යුමටත් විමුක්තිය ලබා ගැනීමටත් ඉඩ දිය යුතු ය. සෙසු අයට තම තමන් ගේ සංකල්පයන් හා විශ්වාස පවත්වා ගෙන යුමට හැකි අතර බොධියන්ට ද කිසිදු බාධකයක් නොමැතිව තම විශ්වාසයන් පවත්වා ගත හැකි වේ. අපි අනුත් ගේ ආගමික පෙළඹීම ගැන ඔවුනට අනියෝග නො කරමු. අපි අප ගේ විශ්වාසයන් හා පිළිවෙන් සඳහා අනෙකානාය සහයෝගය අපේක්ෂා කරමු.

## මරණයට පෙර ආගම වෙනස් කිරීම

අපේ සිත් සතන්හි නපුරු වෙනතා මැඩි, පැවැත්වීමක් තොමැතිව අප ගේ පවි සෝද හැරීමට සමත් යම් කිසිවකු ඇතැයි යන විශ්වාසය බුඩ දේශනාවට අනුකූල තො වන්නකි.

ඇතැම් අය ප්‍රාණය නිරුධිවීමට මොහොතකට කළින් සිය සමය වෙනස් කරනු බොහෝ විට දක්නට ලැබේ ඇත. වෙනත් ආගමක් පිළිගැනීමෙන් තම පවි සෝදගත හැකි වෙතැයි ද ස්වර්ගයට පහසුවෙන් යා ගත හැකි වේ යයි ද යන සාචදා විශ්වාසයට ගොදුරුවූ අය ද වෙති. මුළු ජීවිතකාලය ම කිසියම් විශේෂ ආගමකට අනුව ජිවත් වෙමත් සිට මුළුමතින් අභින්වූ තුහුරුවූ ආගමකින් පවත්න ගැලවීම වහා ලබා ගැනීමට තැන් කිරීම ඇත්ත වශයෙන් කො තරම අස්වාහා වික ද? එය සිහිනයක් බෙදා ය. ඇතැම් අය එසේ අනා ආගමකට පරිවර්තනය වන විට හොඳ සිහියෙන් තො සිටිනි. ඇතැම් අය මිය ගොසිනි. එසේ මිනිසුන් අනා ලබාධිකයන් බවට පත් කිරීමට තරම් උමතු උදෙස්ගයක් ඇත්තේ තුළුන් තො මගට යවති. ඔවුන් ගේ ලබාධිය ස්වර්ගයට යන එක ම කෙටි මාර්ගය හෝ පහසු තුමය ලෙස විශ්වාස කිරීමට පොලු වනු ලබති. යම් කිසිවකු යම් තැනෙක සිටිමින් මිනිසුන් ජීවිත කාලයක් පුරා කරන ලද පවි සෝද හැරීමට සමත් වෙතියි විශ්වාස කරවීමට ගියහොත් එම විශ්වාසයෙන් සිදු වන්නේ මිනිසුන් තව දුරටත් පවි කිරීමට උදෙස්ගිමත් කිරීමකි.

බුදු දහමට අනුව එ වැනි පවි සෝද හැරීමට සමතෙකු ඇතැයි යන විශ්වාසයක් තැන්. තමන් කරන්නේ වරදක් බව වතහා ගැනීමෙන් පසුව මිනිසුන් තමන් ගේ වැරදි මාර්ගය නිවරද කරගෙන යහපත් ක්‍රියාවල නිරත වන්නේ නම් තම අකුසල් ක්‍රියාවල විජාක මැඩ පවත්වා ගැනීමට ද නරක ප්‍රතිඵාරවලට ප්‍රතිඵාරියා දැක්වීමට ද හැකියාවක් ලැබෙනු ඇත. බොහෝ ආරෝග්‍ය ගාලාවල දී දක්නට ලැබෙන සාමාන්‍ය දර්ශනයක් නම් ඇතැම් ආගමික ප්‍රථාරකයන් ලෙඩුන් වටා යමින් මරණින් පසු ජීවිත සපයා දීමට පොරොන්දු දීම සි.

මෙය රෝගීන් ගේ මූලික නො දැනුවත්කම හා මානසික හය වාසියට හරවා ගැනුමකි. එබදු අයට සැබු ලෙසින් උද්වි කිරීමට අවශ්‍යතාවක් ඇත්තාම ඔවුන් ගේ ගුඩ ප්‍රන්තයන්හි ඇතැයි උඩගු ලෙස කියාපාන සංද්ධිප්‍රාතිභාය්‍යන් දැක්විය හැකිනම් අපට මෙ තරම් ආරෝග්‍ය ගාලා අනවශ්‍යයි. මෙ වන් අයට බොංඩයන් කිසිවිටෙක ගොදුරු නො විය යුතුය. ඔවුන් තම උතුම ධ්‍යාමේ මූලික උපදේශ උගත යුතු ය. සියලු දුක් වේදනා නැති කිරීමේ එක ම මග සිත පිරිසිදු කර ගැනීම ය. දුක් වේදනා මිනිසාට මූල්‍ය කාරණයක් බව බුඩ ධ්‍යාමේ මූලික දේශනාවේ කියා තිබේ. මිනිසා විසින් ම දුක් වේදනා උපද්‍යනු ලබන අතර ඒ තැනැත්තා විසින් ම එය අවසන් කරගත යුතු ය.

මරණයේ දෙරවුව අනියස දී කෙනෙකු ගේ ආගමික ලේඛලය වෙනස කිරීමෙන් ඔහු ගේ අකුගල ක්‍රියවල ප්‍රතිච්‍රියාකායන් මූලි තුප්පා දුම්ම කිසියේත් බලාපාරොත්තු විය හැකි දෙයක් නො වේම ය. මරණායන්න මිනිසු ගේ රේඛන ජීවිතයේ ඉරණම රඳා පවත්තේ ඔහු තම ඒවින කාලය තුළ කළා වූ කුඩල් අකුගල් ලෙස ඔහුට පෙනෙන අවසාන වෙතනාව මත ය. අන් තීම මොහොතේ පැලුදීමට රුවීකළ ආගමික ලාංඡනය හෝ ලේඛල යට අනුව සිදු නො වේ.

### පාරාදිසයට ගෙවීම මග

පාරාදිසය කිසියම් විශේෂිත ආගමක් අදහන්නවුනට පමණක් විවෘතව ඇති තැනැක් නොව සත් පුරුෂ හා උතුම ජීවන මාරුගයන් ඇති සියලු දෙනාට ම විවෘතව ඇති තැනෙකි.

බොංඩයිනට සුරපුර යුමට අවශ්‍යතාවක් ඇතොත් එයට කිසිදු බාධාවක් නො මැත. තමුන් බොහෝ අය ගෙයක් පාසා යෙන් අනාය ආගමිකයන් තම ඇදහිල්ල වෙත හරවා ගනු ලබන්නේ තමන් ගේ උරහිස්වල එල්වා ගෙන යන ගමන් මලු වල බහාලු ස්වර්ගය ලබා දීමට මෙන් පාරොන්දු විමෙනි. ඔවුන් තීතර ම කියාපාන්නේ ස්වර්ගයට යුමට හානුවන් වූ අය ඔවුන් පමණක් බව ය. එමෙන් ම ඔවුන්ට පමණක් සීමා වූ අනායන් සුරපුර යුවීමේ අධිකාරය ඔවුන් සතුව තිබෙන බව ය.

මුතුන් සිය ආගම ඉදිරිපත් කරන්නේ නිෂ්පාදන අධික්වාසිකම සහිත මාශය විශේෂයක් මෙනි. එය අද පොදු කන්දෙස් ක්‍රියා වක් බවට පත් වී තිබේ. තම ආගම පිළිබඳ හොඳ අවබෝධ යක් නො මැති අභිජනක ජනයා රීතියා පාරාදීස වෙළෙන්දන්ට ගොරු ව සිටිනි. බොඳු විශ්වාස මේ ආයා දේශනාවේ වටිනා කම හොඳන් වටහා ගෙන සිටිත් නම් ඔතුන් නො මග යුතු වැළකෙනු ඇත. රීතියා පාරාදීස වෙළෙන්දන් කියනු ලබන තවත් කරුණක් නම දෙවියන් විසින් නිරමිත මේ ලෝකයේ අවසානය ඉතා ප්‍රමා එන බවය. ලෝකාන්තය ජීමට පළමු ස්වර්ගයේ සාතන්තික අරමු පුදුම ජීවිතයක් ගත කිරීමට කුමැත්තෙක් ඔතුන් ගේ ආගම පිළිගත යුත්තෙක් ය. එසේ නො කරන්නත් ඒ ස්වභේදය අවසාව නො ලබා සාතන්තික අපා දුක් විඳුමට හාජන වෙතියි ඔවුනු කියති. ලෝකය විනාශ වේ ය යන මේ තරජනය බොහෝ කළක සිට පවතින්නකි. පුදුමය තම් තවමත් ලෝකයේ බොහෝ දෙනෙකු මෙක් මත්ස්කල්පිත අවවාරාත්මක ප්‍රකාශ විශ්වාස කිරීම ය. එවන් දේශනා වළට සවන් දෙන සාමාන්‍ය දැනීමක් තැනි අය ආගම වෙනස් කරනි. බුදු සමයට අනුව තවත් කෙනෙකු උසස් කිරීමේ හෝ පහත් කිරීමේ පොදුගලික විනිශ්චය කරුවෙක් නො මැත්තෙක් ය. එහත් ස්වභාව ධ්‍රී ත්‍රාය හා පුද්ගල බලපූමක් තැනි සාදාවර නීතිය හේතුවිල නියමයන් ක්‍රියාත්මක විය තැකි ය.

## නරක මිනියා වැජකීමටත් ගොඳ මිනියා දුක් වෙදනා ටැඳීමටත් සිදුවෙන් මන් ද?

සමහරුන් අසන ප්‍රශ්නයක් මෙසේ ය: යහපතෙන් යහපතන් අයහපතන් අයහපතන් උපදිනම් බොහෝ යහපතන් අය දුක්විධින් නොන් ප්‍රතිවන් ලෝකයේ වැජකීන්නේන් මන්ද? යනුයි. බොඩ මතයේ භැවියට මෙයට පිළිතුරු වන්නේ බොහෝ අය යහපත් වූව ද ඔවුනු පුළු අත්බැවුහි දී ප්‍රමාණවත් කුසල් වත්මාන ජීවිතයේ අයහපතන් කළී බලයන් දුරු කිරීමට තරම් රස් කර ගෙන තැනි බව යි. පෙර ආත්මයේ කිසියම් තැනෙක යමකිසි දුළුලතාවක් ඇති බව යි. අනික් අතව සමහරු ගති ස්වභාවයෙන් තපුරු වූව ද

පූර්වීයහි කළ කුසල් එකතු විමේ හේතුවෙන් මේ ජීවිතයේ කෙටි කාලයක් ප්‍රතිමත් ලෙස සිටිය හැකි වේ. නිදුසුනක් වශයෙන් සමහර මේනිසුන් ස්වංඡාවික වශයෙන් ගක්තිමත් යැකසීමක් හිමි වී ඇති බැවින් විශිෂ්ට සෞඛ්‍යයෙන් යුත්තව සිටින අතර ඔවුන් ගේ සිරුරුවල ඇති ඔරොත්තු දීමේ ගක්තිය නිසා ලෙඩ රෝගවලින් බෙරිමේ ප්‍රතිඵක්තියක් ඇත. අනික් අතට විවිධ ගක්ති ජනක පානයන් හා විවෘතින් වර්ග මගින් ආහාරය පොළොසත්කර ගනිමින් ආරක්ෂාව වැඩිකර ගන්නේ ද සිටිනි. එහෙත් ගක්තිය හා නිරෝග බව සඳහා තු ඒ සියලු ප්‍රයත්ත්‍යාන් පැවැත් වුව ද තමන් ගේ සෞඛ්‍යයේ කිසිදු දියුණුවක් නො ලබන්නේ ද වෙති. කවර යහපත් හෝ අයහපත් ක්‍රියාවන් මේ ජීවිත කාලය තුළ දී නියත වශයෙන් ප්‍රත්‍යාශ කිරීමට සිදුවනවා ඇත. එකී ක්‍රියාවන් ගේ විපාක වලින් බෙරිමට කො තෙක් යායා කළන් නො හැකි වන්නේය. නමුත් මනස දියුණුකර ගනිමින් උතුම් ජීවිතයකට යොමු විමෙන් ඉන් වුළකිය හැකි ය. බොඩියන් යහපත් වැඩිව උනන්දී කරවන්නේ පුර පුර සැප ලබා ගැනුම සඳහා නො ටේ. එම යහපත් වැඩ වලින් ඔවුන් ගේ ආත්මාරාජකාමීන්වය මුළු තුප්පා දැමීමටත් සතුට සාමය ප්‍රත්‍යාශ කිරීම අප්ස්සා කරනු ලැබේ.

## සැලු මානව සංස්කෘතිය උසස් කරන්නා

අම්ත් ආගම

ආගමට අහියෝග කරන ඕනෑම නුතන දරුණනවාදයකට ම මුහුණ දීමට තරම් වූ ගක්තියක් බුදු සමය සතුව ඇත.

නුතන හා පුරාණ වින්තනය යන දෙක ම ගක්තිමත් කිරීමට බුදු සමයෙන් ලැබේ ඇත්තේ මහත් පිටුබලයකි. ගේතු එල නායාය, තුලනාත්මක වාදය, එයට අයත් දත්ත දැනුම් පිළිබඳ ධ්‍රේම් එහි උපයෝගීතා වාදය හැසිරිම් පිළිබඳ අවධාරණය සඳහනික අනාත්මවාදය, බාහිර දේව බලවේග නො තැකීම අතවශය ආගමික පුද පිළිවෙත් විශ්වාස නො කිරීම තරකයට හා ප්‍රත්‍යාශයට ඇති අහිරුවිය නුතන විද්‍යාත්මක ගවේෂණයට ඇති එකඟත්වය ආදි සියලු අංග එහි නවීනක්‍යයට ඇති උසස් තක්‍යය හා අයිතිය ප්‍රතිශ්ථාපනය කරනු ඇත. අනාගත ලෝක යට උවිත හා අවශ්‍ය විවාරණ්මක ආගමක අවශ්‍යතා සියල්ල සපුරාලීමට බුදු සමය සමත් වේ. එය එ තරම් විදුහුරු ය. විවාරණ්මක ය. එ තරම් ම ප්‍රගතියිලි ය. එ බැවින් නුතන ලෝකයේ බොඩයෙක්මේ යනුවෙන් උදම් වීමට තීනිසාට හැකි වනු ඇත. ඇත්ත වගයෙන් බුදු සමය ප්‍රවේශය අතින් බලන විට විද්‍යාවට වඩා විද්‍යාත්මක ය. සමාජවාදයට වඩා සමාජ වාදි ය. නමත් වහන්සේ දේශනා කළ ධ්‍රේම් වූවද අන්ධ විශ්වාසයෙන් ගො පිළිගන්නා සේ තම අනුගාමිකයනට ද අනුගාසනා කළ බුදු රජාණන් වහන්සේ විමර්ශනයේ සාරය කෙරෙහි උදෙස්ගීමත් වූ ප්‍රබල ආගම් නිම්‍යාත්‍යවරයන් අතර සිටි එක ම ගාස්ත්‍යවරයාණන් වගන්සේ ය. එ බැවින්

බුදු සමය තුතන ආගමක් සේ නම් කිරීම අතිශයෙක්තියක් තො වේ. ප්‍රායෝගික ජීවිතයක් කෙසේ ගත කළ යුතු ද? යන්නත් සැලකිලිමත් ලෙස සිතා බලා සැකසු ස්වයා සංස් කෘතික පද්ධතියක් ලෙසත් මතා සේ විස්තර කළ ධීම් මාරුග යක් සේත් බුදු සමය හැකිය. එයටත් වඩා, එය විද්‍යාත්මක අධ්‍යාපන තුමයකි. කවර උගු අවස්ථාවක දී වුව ද අප සිත්ති සාමය රැක දීමටත් අනාගත වෙනස්වීම් කුමක් වුවත් සංස්කීර්ණ ලෙස ඒවාට මූලුණ දීමටත් බුදු සමය අතිශයින් සමත් වෙයි. ඉන්දිය පිනාවිමෙන් තොරව ජීවිතය ඉසිලිය හැකි ද? අමරණීයක් ගැන විශ්වාසය තො තබා මිනිසා වරින්වත් වෙයි ද? දේවත්වය ගැන තොබලා මිනිසාට සන් පුරුෂයකු විය හැකි ද? මේ ප්‍රශ්න වලට බුදු සමයෙන් ලැබෙන්නේ 'මුව' යන පිළිතුරයි. එම අන්තයන් සාක්ෂාත් කරගත හැකුණක් අවබෝධයෙන් හා මානයික පරිභුඩිතාවයෙන්. දිනීම උසස් මාවත විවෘත කරන යතුරයි. පාරිභුද්ධිය සාමය හා සන්හිදියාව ජීවිතයට ලබා දෙයි. ලොකික ජීවිතයේ අරුම පුදුමයන් ගෙන් වෙන්වීම හා තො තැකීමට මිනිසා යොදුවනු ලබයි. තවින විද්‍යාත්මක ලෝකයට සැබු ලෙසින් උචිත වන්නේ බුදු සමය යි. සවහාවධීමියෙන්, විද්‍යාවෙන්, ඉතිහාස යෙන්, මානව අන්දකීම් වලින් විශ්වයේ සැම ලක්ෂයකින් ම ලැබෙන ආලෝකය ප්‍රහාවත් වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධම්‍ය සමග ය.

### විද්‍යාත්මක පුරුණයේ ආගම

විද්‍යාව රහිත ආගම කොරය. ආගම රහිත විද්‍යාව අන්ධය.

අපේ ජීවිතයේ සැම අංගයකට ම විද්‍යාව බලපවත්වන විද්‍යාත්මක පුරුණයක ඇද අපි ජීවත් වන්නෙමු. දහත්වන සිය වහස් සිදු වූ විද්‍යා විෂ්ලවය නිසා විද්‍යාව අප සිතන කරන දේ කෙරෙහි මහත් බලපුමක් ඇති කරයි. පාරම්පරික ආගමික විශ්වාසයන් හා විද්‍යාව අතර ගැටුම විශ්වාසයන් ම ප්‍රබල වී ඇත්තේ ය. බොහෝ මූලික ආගමික සංකල්පයන් තුතන විද්‍යාවේ පිඩිනය නිසා කඩා වැටෙන අතර බහු ප්‍රැතියන් හා ගාස්තු වේදීන් අතර තව දුරටත් පිළිගත තො හැකි තත්ත්‍යයට ද

වැටී ඇත. දේව ආගමික කල්පිතයන් ගෙන් ව්‍යුත්පන්න සත්‍යයන් තව දුරටත් සත්‍ය කරණය සඳහා යොදු ගැනීමට හැකියාවක් නිබේද? නැත්හාත් ආගමික ප්‍රන්තවල අධිකාරය මත පදනම් වූ දේ විද්‍යාත්මකව සලකා බැලීමෙන් තොරව එ ලෙස ම පිළිගනින් ද? නිසුපාත් වශයෙන් ඇතුම් ආගම් දේශනා කර ඇති පරිදි තුතන මනෝවිද්‍යාඥයන් ගේ සොයා ගැනීම් ද පෙන්නුම් කරන්නේ මිනිස් සිත හොතික ගරිරය මෙන් ම ක්‍රියා කරන්නේ ස්වාභාවික හේතුවෙන් තාක්ෂණය පරිදි බවකි. වෙනස් නො වන ආත්මයක ඉදිරිපත් විමක් නොමැති බවකි.

ඇතුම් ආගමිකයේ තම ආගමික අන්ත හා ගැටෙන විද්‍යාත්මක අනාවරණයන් නො සලකා හැරීමට පුරුදු වී සිටිනි. එවත් දළ දඩු මානසික පුරුදු මානව ප්‍රගතියට අන්ත වශයෙන් බාධක බව කිව යුතු ය. තුතන මිනිසා අන්ත විශ්වාසය ප්‍රතිසෞප කරන බැවින් පාරම්පරිකව පිළිගන් දෙයක් පවා එක වරට නො පිළිගනියි. බොහෝ ආගමික දේශකයන් තමන් ගේ සාච්‍යාච පිද්ධාන්ත නිසා විශ්වාස නො කරන්නන් ගේ සංඛ්‍යාච තවත් වැඩිවන බව පෙනේ. අනින් අතට ඇතුම් දේශකයන් තම ආගමික අන්තයන්ට තව අරථකාලනයන් දෙමින් ජනප්‍රිය පිළිගන් විද්‍යාත්මක සිඩාන්තයන් වැද්ද ගැනීම ගෙවත් ඉඩකඩ සැලැසීම අවශ්‍ය බැවි සොයා ගෙන ඇත. බාවින් ගේ පරිනාම සිඩාන්තය එ වැනි සිදුවීමකි. බොහෝ ආගමික දේශනයන් තහවුරු කරන්නේ මිනිසා දෙවියා ගේ මැවුමක් ලෙස ය. අනික් අතට බාවින් කියා සිටින්නේ මිනිසා වානරයා ගෙන් පරිනාමය වූ බවයි. ඒ සිද්ධාන්තය දේව නිම්‍යාණය පිළිබඳ දිමිය අවුලකට මිනිසා ඇද අමයි. සියලු ප්‍රඛුඩ වින්තකයන් බාවින් ගේ සිඩාන්තය පිළිගෙන ඇත. අද දේව දිම්වායිවරුනට වෙනත් තොරා ගැනීම් අඩු නිසා මෙතෙක් එරෙහි ව සිටී එම සිඩාන්තයට ගැලපෙන සේ තම ධර්ම කොට්ඨාසයනට. තව අරථකාලනයක් දීම හැර කළ හැකි වෙනෙකක් නොමැත්තේ ය. තුතන විද්‍යාත්මක අනාවරණය තව අනුව අවබෝධයට එ තරම් දුෂ්කර නො වන කරුණක් නම් මෙතෙක් බොහෝ ආගම් විශ්වය හා එහි වූ ජීවය පිළිබඳ

දුරු මතයන් පුදු ගතානුගතික සිතුවීලි බවත් ඒවා අද වෙනත් සෞයා ගැනීම් වලට යට වී ඇති බවත් ය.

මානව සංවිධිනය උදෙසා ආගම් මගින් මහ මෙහෙයක් කර ඇති බව සාමාන්‍ය සත්‍ය කියමනකි. මානව ප්‍රගතිය පිළිබඳව ද එසේ ම ය. ආගම් විවිධ පුරුෂාච්චියන් සම්මතයන් හා මූල ධර්මයන් මානව ජීවිතයට මග පෙන්වීම ඇති කෙතළේ ය. ඒසා මහන් යහපතක් සිදු කළ ද නුතන විද්‍යාත්මක යුගයේ සිය අනුගාමිකයන් අතර නො මැරි සිටීම සඳහා කළින් සකස් කර ගත් ආකෘති හා දේශනායන් තුළ සත්‍යය හිර කර තැබීමට අනුගාමිකයනට බල කිරීම හෝ මූල් අරුත් ගිලිනි සිය පිළිවෙන් හා ආගමික විශ්වාස දිගට ම ගෙන යුමට උනන්දු කිරීම හෝ නො මැනවි.

## බුඩාගම හා විද්‍යාව

පසුගිය සිය වස තෙක් ම බුදු සමය සිමා වී තිබුනේ නුතන විද්‍යාව ස්ථාපිත නො වූ රටවල ය. එය එසේ වුව ද බුදු රඳුන් ගේ දේශනාව ආරම්භයේ සිට ම විද්‍යානුකූල වින්තනයට විවෘත වූ එකක් විය.

බුඩ දේශනාව විද්‍යානුකූල ගතිය පිළිගැනීමට එක් හේතු වක් නම් බුදුරඳුන් කිසි විටෙක අන්තරාමීවිශ්වාසයන් කෙරෙහි උනන්දු කිරීමක් නොකළ නිසා ය. උත් වහන්සේ කිසි විටෙක තමන් වහන්සේ ගේ ධර්මය හක්තිය පමණක් හෝ දේව එම දුරව්‍ය මත පදනම් නො කළ අතර මහන් සේ ඉඩ සැලැස්වූයේ වින්තන තිඛ්‍යයට හා නම්තාවට ය. දෙ වැනි කරුණ නම් උත් වහන්සේ ආධ්‍යාත්මික සත්‍යයට ප්‍රවේශ වීමේදී දක් වූ විද්‍යාත්මක අවබෝධය හෙවත් හැඟීම යි. බුදුරඳුන් ගේ සත්‍ය අනාවරණ ක්‍රමය හා ආධ්‍යාත්මික සත්‍ය ගැවීමෙන් විද්‍යාභාෂ්‍ය යෙකු ගේ පරීක්ෂණ ක්‍රමයට සමාන ය. විද්‍යාභාෂ්‍ය බාහිර ලෝකය අවලෝකනය කරන්නේ වාස්ත්‍රවික ලෙසිනි. හෙවත් විෂය ගත ලෙසිනි. විද්‍යාත්මක සිද්ධාන්ත ප්‍රතිඵ්‍යාපනය කරන්නේ බොහෝ සාධාරණ, සාර්ථක, ප්‍රායෝගික පරීක්ෂණයන් ගෙන් අනතුරුව ය. සියවස් විසිපහකට පෙර එ වැනි ප්‍රවේශයන්

යොද ගනීමෙන් බුදු රුදුත් අභ්‍යන්තර ලෝකය අවලෝකනය කෙලේ මධ්‍යස්ථා ලෙසිනි. තමන් වහන්සේ ගේ ප්‍රාවකයන් උනන්දු කෙලේ ද කිසිදු දේශනයක් විවේචනාත්මක විමර්ශනයකින් තොරට පොද්ගලිකව සත්‍යය හරි වැරදි බව ඒත්තු නො ගෙන නො පිළිගැනීමට ය.

තුතන විද්‍යාජයන් තම අත්හද බැලීම වෙනත් අය විසින් නො කළ හැකි යයි නො පිළිගන්නාක් මෙනි. බුදු රජාණන් වහන්සේ ගේ සම්බෝධ ප්‍රාප්ත්‍යිය අත් දැකීම් ගැන තමාට ම සීමා වූ එකක් සේ තම හටම අයිතියයි නො විදුල යොක. මේ අනුව සත්‍යයට උන් වහන්සේ ප්‍රවේශ වූ ආකාරය තුතන විද්‍යාජයකු ගේ විශ්ලේෂණ තුමය මෙනි. උන් වහන්සේ ප්‍රතිශ්‍යාපනය කෙලේ ප්‍රායෝගික වූ ද විද්‍යාත්මකව සැලසුම් කළා වූ ද තුමයකි. එය අවසාන සත්‍යයන් බුබනය පිළිබඳ අත් දැකීමන් ලඟාකර දුන්-ගෙන් ය. බුදු සමය විද්‍යාවේ හරය හා සම ලෙස එක ම පරියේ පිහිටිය ද බුදු සමය විද්‍යාව හා සළිකරණය නිරවදා නො ටේ.

විද්‍යාවේ ප්‍රායෝගික හාවනයන් නිසා මේනිස් වර්ගයාට ඉතා පහසු එවිනයක් ගත කිරීමට හැකිවීමන් පෙර සිහි-නොන් පවා නො දුවු පුදුම දේවල් පිළිබඳ අත් දැකීම් ලබා ගැනීමන් සත්‍යයකි. විද්‍යාව නිසා මේනිසුනට මුහුටට වඩා වේගයෙන් පිහිටිමට ද, පක්ෂීන්ට වඩා ඉහළින් පියාසර කිරීමට ද සඳහන සක්මන් කිරීමට ද හැකි විය. එහෙන් ගතාතුළතික විද්‍යාත්මක සැණුයට පිළිගත හැකි දැනුම් ගෝලය අනුඛතික සාක්ෂිවලට සීමා වන්නකි. විද්‍යාත්මක සත්‍යය ද නිරන්තර වෙනස්වීම් වලට හාජන ටේ. විද්‍යාවට මේනිස් සින පාලනය කළ නොහැකි ය. පුසිරන් පාලනය හෝ මාරුග දේශකන්වය නො කළ හැකි ය. එහි පුදුම සහගත හාවය නිවුණ ද බුදු සමය හටුල් නො වන බොහෝ සීමාවන් විද්‍යාවහි ඇත්තේ ය.

### විද්‍යාවේ සීමාකරණය

එනෑ ම කෙනෙකුට නිතර ඇසෙන්නේ විද්‍යාව ගැන යි. එසේ ම විද්‍යාවට කළ හැකි දේවල් ගැන යි. විද්‍යාවෙන් නො කළ හැකි දේවල් ගැන අසන්නට ලැබෙන්නේ ඉතා පුළුවනි. ඇනෙන්දියයන් මගින් ගෙනෙන දත්තයන්ට විද්‍යාත්මක දැනුම

සීමා වන්නේ ය. හැඟීම් දත්තයන් ඉක්මවා යන යථාර්ථය හැඳුනා ගැනීමට එයට බැරි ය. විද්‍යාත්මක සත්‍යය ගොඩ තැනී ඇත්තේ තාරකික අවලෝකනය හා සම්බන්ධ නිතර වෙනස් වන පුළු හැඟීම් දත්ත මත ය. එ බැවින් විද්‍යාත්මක සත්‍යය ද කුලප්‍රහාත්මක සත්‍යයකි. එය කාලයා ගේ පරිජ්‍යයට එරෙහිව නො සිටින්නකි. විද්‍යාජ්‍යයා ද ඒ සත්‍යය දන්නා බැවින් නිරන්තර යෙන් ම සූදනම් වී සිටින්නේ සිඩාන්තයන් එයට වඩා හොඳ සිඩාන්තයක් මගින් ඉවත් කිරීමට ය. විද්‍යාව තැන් කරන්නේ පිටපසර ලෝකය අවබෝධය සඳහා ය. මෙනිසා ගේ අභ්‍යන්තර ලෝකයේ මතුපිටට යන්තමින් තිය පහරක්වන් දිනැත. මනේ විද්‍යාව පවා මෙනිසා ගේ මානසික අස්ථ්‍යායට හේතු සෙවීම් වස් සැබු ලෙස ගැනුම් අධ්‍යායනය කර නැත. මෙනිසකු තම ජීවිතය පිළිබඳ ඉවහාජංගක්‍රියයට හේ අප්‍රියත්වයට පත් වී ඔහුගේ ඇතුලුන්ත ලෝකය කළබල වලින් හා අවශ්‍යාචනයෙන් පිරි ගියගොන් එයට ආධාර විමට තරම් විද්‍යාව ආයුධ සම්පන්න නො මේ. සමාජ විද්‍යාවන් මෙනිසා ගේ පරිසරයට අවශ්‍ය දැ සපයන බැවින් එකතුරා ප්‍රමාණයක සතුවක් ගෙන දිය හැකි ය. නමුත් තිරිසනාකුට මෙන් නොව මෙනිසාට හොතික සුව පහසු කම් පමණක් නො ව එහිනෙද ඇත් දැකීම් වලින් පැන නැගෙන දුක් කම් කට්ටාව හා ඉවහාජංගක්වයන් ගැන කටයුතු කිරීමද අවශ්‍ය වේ. අද ගොනෝ මෙනිසුන් පෙළනු ලබන්නේ බිය අවශ්‍යාචනය හා අනාරක්ෂිත බවත්. විද්‍යාව ඒ පිළිබඳව ආධාර දීමට අස්ථ්‍යායක් ය.

සාමාන්‍ය මෙනිසාට තම මනස පාලනය කර ගැනීමට විගේෂ යෙන් ම ඔහු තුළ දැවන ත්‍රියින් ගති හෙවත් මූලික ලැදීකම් වලින් ත්‍රියාත්මක කරනු ලබන විට විද්‍යාවට ඒ සඳහා ඉගැන් විය හැකි දෙයක් පාඨ්‍යාන් ය. විද්‍යාවට මෙනිසා යහපත් අයකු කළ හැකි ද? එසේ පුළුවන් නම් විද්‍යාවන් අඟ තැන්පත් රට වල සීංහල ත්‍රියාත්මක දුෂ්ක්වරිතයන් ගෙන් පිරි පවතින්නේ ඔක්නිසාද? විද්‍යාත්මක ප්‍රගතිය ලබා ගැනීමන් එහි වාසි මෙනිසුන් වෙත දෙයක වී තිබියැන් විද්‍යාව මෙනිස් අභ්‍යන්තරය මූලික වශයෙන් වෙනස් නො වීමට ඉඩ දීමත් එය මෙනිසුන් ගේ පරායන්ත හැඟීම් හා උගාණකාව උත්සන්න කිරීමත් කර ඇතුළුයි කිවහොත් එය

සාධාරණ කීමක් නො වන්නේ ද? මෙහිසුනට සුරක්ෂිත බව ලබා දීමට අසමත් වීමට අමතර ව විද්‍යාව සියලු සත්වයන් වැඩි වැඩියෙන් අනාරක්ෂිත කර ඇත්තේ ලෝකය ම තොග පිටත් විනාශ කළ හැකි තරජනයක් ඇති කිරීමෙනි. විද්‍යාව පීටිනයට අර්ථවන් පරමාර්ථයක් සැපයීමට ද අසමත් විය හැකි ය. මෙහිසාට පැහැදිලි ගේතු සහිතව ජ්වත්වීමට පහසුකම් සැපයිය හැකි ද නො වේ. ඇත්ත වශයෙන් විද්‍යාව වූ කලී ඉමහන් ලෞකික ස්වභාවයක් ඇති විශයයකි. මෙහිසා ගේ ආධ්‍යාත්මික නිෂ්චිත කෙරෙහි එය සැලකිලිමත් වීමක් නො මැත. විද්‍යානුකූල වින්තනයට ගැබී වූ හොඳික වාදය ද්‍රව්‍යාත් මක තෘප්තියට ඉහළින් ඇති වෙනත් නිෂ්චිත සාධා නොදෙයි. එයට අයන් වාරික සිද්ධාත්ත කරණය හා කළාත්මක සත්‍යයන් මගින් විද්‍යාව නො සලකා හරින අතර ඇතුම් අත්‍යවශ්‍ය පැන නැඟීම් හා ප්‍රශ්නයන්ට පිළිතුරු නො සපයයි. උදහරණයක් ලෙස මෙහිසුන් අතර විශාල අසමානතාවක් පවත්නේ මන්දයි අසුවහොත් විද්‍යානුකූල පැහැදිලි කිරීමක් දිය නො හැකිකේ ය. මක්තිසාදයන්? එවැනි ප්‍රශ්න විද්‍යාවේ පවුසීමාවන් ඉක්මවා යන ගෙයිනි.

### උගන් මෙයිඩයයේ

මුදු රජාණන් වහන්සේ සංවධීනය කළා වූ සවීජනාජනය සංවේදන දත්තයනට සිමා නො වූ තුළනාත්මක සංඛ්‍ය සිමාවන් තුළ හිර වූ තරකනය පවා ඉක්මවා යන්නාකි. මානව දානය අනික් අතින් බලන විට කළා විද්‍යා, දරුණන ආගම් සෙසුවලින් රස් කොට ගබඩා කරගත් තොරතුරු පදනම් කොට ත්‍රියාත්මක වන්නාකි. මනස සඳහා තොරතුරු රස් කරනු ලබන්නේ අපේ සංවේදන ඉන්දියයන් මෙහිනි. එම ඉන්දියයන් නොයෙක් අපුරින් පහළ ගණයට වැවෙන සුළු ය. එසේ ප්‍රත්‍යාග්‍ය කළ සිමිත තොරතුරු ලෝකය පිළිබඳ අපේ අවබෝධය විකෘති කෙරේ. සමහරු බොහෝ දේ දතිතියි උඩිගු වෙනි. ඇත්ත වශයෙන් අප යමක් අඩුවෙන් දන්නා විට අප කරන පැහැදිලි කිරීම් වඩා ස්ථීර සේ අපට හැගෙන අතර අප වැඩිපුර දන්නා විට අප ගේ සිමාවන් වැඩි වැඩියෙන් දැනෙයි.

එක්තරා දීප්තිමත් ගාස්තුඥයකු වරක් ලියන ලද ග්‍රන්ථයක් ඔහු සලකනු ලැබුයේ අවසාන ග්‍රන්ථය ලෙස ය. ඔහුට හැඳුනේ එම ග්‍රන්ථයේ සියලු ගාස්ත්‍රීය රුච්චන් හා දරුණන අඩංගු බවකි. ඔහු ගේ ජයග්‍රහණය පිළිබඳව උදෑම් වී ඔහු ගේ මාහැණි කෘතිය ඔහු හා සම තත්ත්වයෙන් සිටි එවැනි ම දීප්තිමත් යහළවතුව පෙන්වමින් එම පොත පිළිබඳ සමාලෝචනයක් කරන ලේස අයදිය. එසේ කරනු වෙනුවට ඔහු තම යහළ කතුවරයා ගෙන් ඉල්ලා සිටියේ කඩිසි කැබේල්ලක් ගෙන එහි තමා දන්නා හා නො දන්නා කරුණු ලියාදෙන ලෙස ය. කතුවරයා ඉතා ගැහුරු සිතුව්ල්ලට වැටෙමින් ලිවිමට තැන් කළත් ඔහුට ඔහු දන් කිසි වක් ලියා පෙන්වීමට නො හැකි විය. ඉන්පසු ඔහු දෙවනි ප්‍රශ්නයට සින යොමු කෙලේ ය.

එ වරද තමා නො දන් කිසිවක් ලිවිමට අසමත් විය. අවසන් වගයෙන් ඔහු ගේ මමත්වය බැය ගියෙන් ඔහු එය අන්හැර දමා දැන සිටි සියල්ල සැබැ ලෙසින් ම අවධාව බැවි වටහා ගත්තේ ය. ඒ අනුව සලකා බලන විට ප්‍රකට ඇතිනියන් (ග්‍රික) දරුණනිකයකු වූ සොකුරිස් නම් පැරණි ප්‍රච්චරයා කුමක් දන්නේ දැයි විමසනු ලැබූ අවස්ථාවේ මෙසේ කියන ලද්දේ ය.

“මා දන්නා එක් දෙයක් ඇතු. එය මා නො දන්නා බව ය”

### විද්‍යාව ඉක්මිම

බුදු සමය තුතන විද්‍යාව ඉක්මවා යයි. මක්නිසාදයන්? විද්‍යාත්මක මනසට ග්‍රහණය කළ හැකි තරමට ම වඩා ප්‍රාථමික දැනුම සම්භාරයක් බුදු සමය පිළිගනු ලබන බැවිනි. ඡ්‍යෙනෙන්සිය යන් මගින් පැන නැගින දනුමත් මානසික යෘෂ්කාතිය තුළින් පොදුගලිකව ලබන ප්‍රත්‍යාවෙශෙන් ඇතායන් බුදු සමය අනුදකිනි. ප්‍රහුණුවෙන් හා සංවිධානයෙන් ප්‍රබල එකඟ මනසකින් පමණක් ආගමික අන් දැකිම් අවබෝධය හා සම්භාරය කළ හැකි වේ. ආගමික අන් දැකිම් යනු අන්වික්ෂණයකින් හෝ පරිශ්වය නාල යොදා අන්හද බැලීම කිරීමෙන් අවබෝධ කළ නො ගැක්කකි. විද්‍යාව මගින් අනාවරණය වන සත්‍යය තුළනාත්මක ය. වෙනස් වීම ස්වභාව කොට පවතියි. එහෙන් බුදු රඳන් සොයා ගත් සත්‍යය අවසාන එකකි. පරම සත්‍යය කාලය

හා අවකාශය අනුව වෙනස් නො වේ. තවද එය වාරික සිද්ධා න්ත කරණයට ද ප්‍රතිච්චිරුද්ධ ය. බුදු රජාණන් වහන්සේ විද්‍යාත් මක හෝ වෙනත් සිඩාන්තවල එල්ලී නො සිටීමට බුද්ධිමත්ත් උනන්දු කළ සේක. සිඩාන්ත කරණය වෙනුවට බුදු රඳුන් මිනිස් වර්ගයට උගන්වා ලුයේ අවසාන සත්‍යය අනාවරණය වනස් සත් පුරුෂ ජීවිතයක් ගත කළ යුත්තේ කෙසේද? යන් නයි. ධර්මිෂ්‍ය ජීවිතයක් ගෙන යමින් ඉත්දියයන් සංවර කර මින් තාෂණාව ඉවත ලැමින් බුදු රඳුන් පෙන්නුම් කෙලේ ජීවිතයේ ස්වභාවය අප තුළින් ම අපට ම අනාවරණය කර ගත හැකි අපේ ම මාර්ගයකි. එයින් ජීවිතයේ සැබූ පරමාර්ථය සොයා ගත හැකි ය. පුහුණුව තොහොත් ප්‍රතිපත්තිය බුදු සමයේ ඉතා වැදගත් වේ. පුද්ගලයක බොහෝ දේ අධ්‍යයනය කරමින් එය හාවිතයට නො ගොන්නේ නම් ඔහු අගනා සුප ගාස්තු පොතකින් යම් කුමක් පිළියෙළ කර ගන්නා අසුරු කට පාඨ මින් කිව හැකි එහෙන් එ වැන්නක් සකස් කිරීමට තැන් නොක රන්නකු බඳු ය. ඔහු ගේ කුස ගින්න පොතේ දැනුමෙන් නිවා ගත නො හැකි ය. සම්බොධී ප්‍රාථ්‍යාය සඳහා පුහුණුව කො තරම් වැදගත් පූඩ් අවශ්‍යතාවක් වේද? ජෙන් වැනි ඇතැම් බොඩ සාම යික සම්ප්‍රදයන්හි පුහුණුව දැනුමට පෙරවුව යොද ඇත. විද්‍යාත් මක ක්‍රමය මෙහෙයවනු ලබන්නේ පිටතිනි. තුතන විද්‍යාභයා ස්වභාව ධ්‍යාමිය හා මූල ද්‍රව්‍ය (ධාතු) ඔවුන් ගේ පහසුව තකා උප යෝගී කරගනු ලැබේ.

බොහෝ විට අවට පරිසරය හා සංගත වීමේ අවශ්‍යතාව නො සලකා ගරියි. එ මගින් ලොව දූෂණය වේ. බුදු සමය එයට ප්‍රතිච්චිරුධි ලෙස මෙහෙයවනු ලබන්නේ ඇතුළතිනි. මිනිසා ගේ අභ්‍යන්තර සංවිධාය ගැන සැලකිලිමත් වේයි. අවම මටට මේ දී බුදු සමය උගන්වන්නේ සාමාන්‍ය ජීවිතයේ දී පුද්ගලයාට ඉදිරිපත් වන සිදුවීම හා ස්වභාවයන් හසුරුවා ගැනීමට හැකි වන සේ තමා සංයෝජනය වන්නේ (යෝගා කරණය) කොඩස්ද යනු යි. උපරිම මටටමේ දී එය නියෝජනය කරන්නේ මානව ප්‍රයන්තය තමන් ඉක්මවා යමින් මානසික සංස්කෘතිය ප්‍රගුණ කිරීම, වධිනය හෝ මනස සංවිධාන යයි. බුදු සමය සතු මාන සිකු සංස්කෘතිය පිළිබඳ අංග සම්පූර්ණ තුමාවලියක් ඇත. එය ඒ ඒ ද්‍රව්‍යයන්හි ස්වභාවය පිළිබඳ අන්තර්භානය ලබා ගැනීම

සඳහා ය. එය සම්පූණී ස්වයං අවබෝධය මගින් අවසන් සත්‍යාච බෙවැඩයට හෙවත් නිවනට යොමු වන්නකි. එක් තුම් ප්‍රායෝ ගික හා විද්‍යාත්මක යන දෙකින් සැදුනු පද්ධතියකි. එය විත්ත වේග සංඛ්‍යාත මනෝ තත්වයන් අවලෝකනයට මැදිහත් ලෙස හවුල් වෙයි. පරිශ්‍යකයකුට වඩා විද්‍යාඥයකු ලෙස හාවනානුයේගියකු අභ්‍යන්තර ලෝකය අවලෝකනය කරන්නේ සතිපටියානයෙනි හෙවත් සතින්දියෙනි.

### ආගම රැකිණ විද්‍යාව

සුයිරින් පිළිබඳ විශ්වාදර්ශක නොමැති බැවින් විද්‍යාච මානව වර්ගයාට අනතුරු දයක ඉරියවිවක් පෙන්නුම් කරයි. විද්‍යාච මැශින් සාද ඇති අතර ඒවා රුප්‍රන් බිජි කරයි. ලෝකයේ ඉරණම රඳා පවත්නා වූ බලයේ සිටින කිප දෙනකු එසේ බලයට පත් වී ඇත්තේ විද්‍යාවේ දයකයන් වූ ගෝමන හා වෙඩි උණ්ඩ වලිනි. මේ අතර සෙසු මානව වර්ගය දුකින් හා බියෙන් පසුවන්නේ කොයි මොහොතක තමන් වෙත පතිත විය හැකි කාශ්‍රේක ආසුද - විෂවාසු - මාරක ආසුද වැනි කායිසිජ්‍යම ලෙස මැරිය හැකි විද්‍යානුකූල පෘයෙෂණ වැල එලයන් නිසා ය. සඳවාරාත්මක මග පෙන්වීමට විද්‍යාච මුළුමනින් ම අසමන් වූවා පමණක් නොව මානව තාශ්ණාච නමැති ගිනි දැල්ලට ඉන්ධන පෙවීම ද කරන ලද්දේ ය. කිසිදු හිලයක් නොමැති විද්‍යාච විනාශය ගැන කියයි. එය මේනිසා විසින් අනාවරණය කළ කෘෂික නොතික රකුසෙකු වැනි ය. අව්‍යාචනාවකට මෙන් එම රකුසා පාලනයට හා මැඩ පැවත්වීමට ඉගෙන නොගතහාත් රකුසා විසින් මේනිසා යටපත් කරනු ලබනවා ඇත. ආගමික මාර්ග දේශකන්වය නො තිබුණහාත් විද්‍යාච ලෝකය විනාශ කිරීමට තරුණන කරනු ඇත. එසේ නොමැතිව විද්‍යාච වූදු සමය වැනි ආගමක් හා සම්බන්ධ කළහාත් මේ ලෝකය සාමය සතුව හා සුරක්ෂිත හාවය සහිත දෙපම හුම්යක් බවට පරිවර්තනය කළ හැකි ය. මානව වර්ගය ගේ සේවාච හා මනා අහිරුවිය සඳහා දරුණු අවශ්‍යතාවක් ලෙස විද්‍යාච හා ආගම අතර සහයෝගිතාව කිසි කලෙක නොවූ විරු ලෙස අද පවතී. ආගමක් නොමැති විද්‍යාච අන්ධයකු වන අතර විද්‍යාච නො මැති ආගම කොරේකු බඳු ය.

## ඩූට්‍ර සමයට කුවු පඩුරක්

කරුණාව, දයාව, මත ගොඩ නැගුණු බූද්‍ර සමයේ ප්‍රඥාවට ඇති සපීටි භූමිකාවක් තම තුතන විද්‍යාව ගමන් කරන්නා වූ අනාතුරු දයක ගමනාන්තය නිවරද කිරීම ය. අනාගත දීප්ති මත් සංස්කෘතියක් ඇති කරනුවස් විද්‍යාත්මක පෙයෝජන හා නිපැයුම් උසස් කර ලිමට අවශ්‍ය නායකත්වය හා මග පෙන්වීම ආධ්‍යාත්මික අංශයෙන් සැපයීය හැක්කේ ද බූද්‍ර සමයට ම ය. තම නිර්මානයන් ගේ ම වහලකු බවට පත් වී අර්ථා හැගත් වයට මුහුණ පා යා පුහු මගක් නො පෙනෙන තන්වයට වැටී ඇති විද්‍යාත්මක දියුණුවට සරිලන නිෂ්පාදන් සැපයීම ද බූද්‍ර සමයට කළ හැකි තවත් කායේයකි. ඇල්බට අඩින්ස්ට්‍රින් බූද්‍ර සමයට දුන් පුද පඩුරක් සේ ඔහු ගේ ජීවන කරාවේ මෙසේ කියා ඇත. “‘තුතන විද්‍යාත්මක අවශ්‍යතාවන්ට සරිලන සේ ත්‍රියා කළ හැකි කියීයම් ආගමක් වෙතෙන් එය බූද්‍ර සමය විය හැකි ය.’” ‘තුතන විද්‍යාත්මක සෞයා ගැනීම් සමග යාවත් කාලීක ලෙස සිටීමට හැකිවීම් වස් බූද්‍ර සමයට පූනරික්ෂණ වීමක් හෝ කිරීමක් අවශ්‍ය නොවේ. බූද්‍ර සමයට තම අදහස් විද්‍යාවට යටත් කර දීමක් ද අවශ්‍ය නො වේ. මක්නිසාදයන්? එය විද්‍යාව වැළඳ ගනු පමණක් නොව එය ඉක්මවා යා හැක්කක් නිසා ය. බූද්‍ර සමය විද්‍යාත්මක හා ආගමික සිතුවීලි යා කරන පාලමක් මෙන් ත්‍රියා කරන්නේ මිනිසුනට තමා තුළ භා තමා ගේ පරිසරය තුළ සැහැවුණු ව්‍යවස්ථාවන් අනාවරණය කිරීමට ප්‍රශ්නයන් දෙම්නි. බූද්‍ර සමය සනානතනික ය.

## නිදහස් ආගම

මෙය මිනිසා ධර්මිෂ්‍ය ජීවිතයකට යොමු කළ හැකි ස්ව-  
ධීන වූ හේතු පුක්නි පෙන්වන ආගමකි.

බූද්‍ර සමය අනායාගමික දේශනා ඉගෙනීමට කිසිවකු නො වළාක් වියි. ඇත්ත වශයෙන් බූද්‍රන් වහන්සේ තම අනු-  
ගාමිකයන් උදෙසාගිමත් කරන ලද්දේ සෙසු ආගම් උගෙන තම  
දේශනායන් හා සංසන්ද්‍යය කර බලන ලෙස යි. උන් වහන්සේ  
විද්‍යා තවත් කරුණක් නම් සෙසු ආගම් වල සාධාරණ හා තාර්  
කික ධම් කොට්ඨාස අනුතාන් එවාට ගරු කිරීමට තම අනුගා  
මිකයනට තිදහස තිබෙන බව යි.

අනුමත ආගමික දේශනයන් තම අනුගාමිකයන් අදුරෝ ම තැබීමට තුන් කරනු පෙනේ. කුමක් තිස්‍යාදයන්? වෙනත් ආගමික දේවලට හෝ ග්‍රන්ථවලට අත තැබීමට වත් අනුමත අයට ඉඩ නො දේ. ඔවුනට උපදෙස් දී තිබෙන්නේ වෙනත් ආගමික දේශන වලට සවන් නො දීමට ය. තම ආගමේ දේශනා ගැන සැක පහළ නො කිරීමට ද නියෝග කොට ඇත්තේ ය. තමන් හට ඒත්තු නො යන යමක් වූව ද එය තම ආගමික දේශන වලට ඇතුළත් නම පිළිගත යුතු ය. ඔවුන් තම අනුගාමිකයන් ඒක මාර්ගික සිතීමකට වැඩි වැඩියෙන් යොමු කරන විට වඩා පහසුවන් ඔවුන් පාලනය කළ හැකි වේ. ඔවුන් අතුරන් කිසිවකු සිතීමේ නිදහස ලැබ මෙතනක් කළේ ඔහු අදුරෝ සිටි බව වටහා ගතහාන් එයින් අදහස් කරන්නේ යක්‍යයා ඔහු ගේ සිතට ආරුසි වී එය අයන් කර ගත් බව ය. දුවීල මිනිසාට කිසි විටෙක ඉඩ තුළත්තේ ඔහු ගේ සාමාන්‍ය දැනීම උගත්කම හෝ බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමට ය. තමන් ගේ ආගම පිළිබඳ මති මතාන්තර බෙනස් කිරීමට අදහස් කළ අයට උගත්වා ලුයේ තමන්ට තමන් පිළිබඳ තීරණ ගැනීමට තරම ඔවුන් ප්‍රශනස්ත නො වන බැවින් ස්වාධීන ලෙස තීරණ ගැනීමට ඔවුන් නො තරම බව ය. බුදු සමයට අනුකූලව එකිනොකා ගේ නිදහස් තෝරීමට අනුව ආගම තීරණය කොරයේ. ආගම තීනියක් නො වේ. එය විනය තීති රිති මාලාවකි. අවබෝධය සහිතව අනුගමනය කළ යුත්තකි.

බොඳියනට සත්‍ය ආගමික මූල ධ්‍යාම් වූකලි දේව තීනියක් හෝ මානව තීනියක් නො වේ. තමුන් ස්වාහාවික තීනියකි. අද ලෝකයේ කිසිදු තැනෙක ආගමික සැබු නිදහසක් නොමැති බව කටයුතුන් දත්තා සත්‍යයකි. මිනිසාට නිදහස් සිතීමට පවා ඉඩ තැත. මිනිසාට තමා අදහන ආගමින් තාප්තියක් ලබා ගත නො හැකි බව වටහා ගත් කළේහි ද ඔහු ගේ අනුමත ප්‍රශන වලට පිළිබඳ ලබාගත නො හැකි බැවි වටහා ගත් කළේහි ද, ඔහුට එම ආගම අත්හැර වෙනත් ආගමක් පිළිගැනීමට තමා ගේ රුවීය පරිදි නිදහසක් නොමැත්තේ ය. එයට හේතුව ආගමික අධිකාරීන් ද, නායකයන් ද, ප්‍රවාහේ සාමාජිකයන් ද ඔහු ගෙන් එම නිදහස උදුරා ගෙන තීනීම ය. තමන් තීරණය කළ පරිදි ආගමක් තෝරා ගැනීමට මිනිසාට ඉඩ තීනිය යුතු ය. කිසි

වහුම තවත් අයෙකුට බලෙන් ආගමක් පිළිගැන්වීමට අපිතියක් නැත. සමහරු තම ආලය වෙනුවෙන් තමා ගේ ආගම තම සහකරු ගේ හෝ ඇගේ ආගම ගැන අවබෝධයක් නො මැතිව පාවා දෙති. මිනිසුන් ගේ විත්තාවේග මානව දුරවලකම්වලට සරිලන පරිදි ආගම වෙනස් නො කළ යුතු යි. ආගම වෙනස් කිරීමට පළමු හොඳින් සිතා බැලිය යුතු ය. ආගම ලාභ ලබන් නට කේවෙල් කරන හාන්ධයක් නො වේ.

පොදුගැලික ලොකික වාසි ලැබේමේ අපේක්ෂාවෙන් වෙනස් කළ යුත්තක් නො වේ ආගම. ආධ්‍යාත්මික සංවධිනය හා ස්වයං විමුක්තිය සඳහා හාවිත කරනුයේ ආගම යි. ලොකික ලාභ අපේක්ෂාවෙන් බුදු සමය වැළඳ ගැනීම සඳහා අන් අය කොරේ බලපෑවැත්වීමක් බොඩියෝ කිසි දිනෙක නො කොරනි. යුත්පත් කම, ලෙඩ රෝග, සාක්ෂර ඇත්තාය, නොමැති කම හා මෝඩ කම තම වාසියට හරවා ගනිමින් බොඩියන් ගේ ගණන වැඩිකර ගැනීමට ද කිසි දිනෙක තුන් කර නැති. බුදු රජාණන් වහන්සේ ගේ අවවාදය වූයේ ද තමන් වහන්සේ ගේ ගාසනායට ඇතුළු වන්තට කැමැත්ත පළ කළ අයට ද ඒ සඳහා ඉක්මන් නො වන ලෙසට ය. තමන් වහන්සේ ගේ ධ්‍යාම සුපරික්ෂාකාරී ලෙස සලකා බලා එය තම තමනට ප්‍රායෝගික ලෙස අනුගමනය කළ හැකි ද? නොහැකි ද? යනු තිරණය කිරීමෙන් පසුව පිළිගත යුතු බවයි. බුදු සමය උගන්වන්නේ බුදු විශ්වාසය හා පුද්‍ය ප්‍රජාව හා ප්‍රගස්ත හාවය සාක්ෂාත් කර ගැනීමට ප්‍රමාණවත් නො වන බවය. ඒ අදහසට අනුව බාහිර පිළිගැනීම් අත් විරහිත ය. බුදු සමය බල පැමෙන් ප්‍රව්‍යිත කිරීමට තුන් කිරීම යනු සාධාරණත්වය හා ආදරය කරුණුව පිඩිනයෙන් හා අසාධාරණයෙන් ප්‍රවාරය කිරීමක් නො වේ ද?

බුදු රජාණන් වහන්සේ ගේ අනුගාමිකයකුට බොඩියෝක් ද නැදිද යන්න එ තරම් අවශ්‍ය නො වේ. බුදු රුදන් දේශීන තිෂ්‍යාච හෙවත් ජය කෘෂ්‍යව වෙත පැමිණීම මිනිසා ගේ ප්‍රයත්නය හා අවබෝධය කරන කොට සිදුවන දෙයක් බැව් බොඩියෝ දැනිති. සෑම ආගමක ම අනුගාමිකයන් අනර ආගම පිස්සෝ ද වෙති. ආගමික උමතුව ඉතා අනතුරු දෙයක ය. එ වැනි පිස්ස කුට මාරුග දේශකන්ත්වය දීමට කිසිසේන් හැකියාවක් නො ලැබේ.

හේතු සාධක හෝ විද්‍යානුකූල මූල ධ්‍යැයන් වූ අවලෝකනය හා විශ්ලේෂණය කිරීමට හෝ අසුමත් වේ. බුදුරජාණන් වහන්සේ වදරා ඇති පරිදි බොඩියා නිදහස් අදහස් ඇත්තකු විය යුතු ය. ඔහුට විවෘත මනසක් තිබිය යුතු ය. හෝ ආධ්‍යාත්මික සංවර්ධනය අතින් කිසිවකු ව නො දෙවෙනි විය යුතු ය. හෙතෙම බුදුරජන් අනුව ගියේ උන් වහන්සේ ගේ උත්තරිතර මාරුග දේශකන්වය හා ප්‍රබුත්වය පිළිගැනීම නිසා ය. බුදුන් සරණ ගියේ අන්ධානුකරනයෙන් නො වේ. අවබෝධය තුළිනි. බොඩියන්ට බුදුරජ තෙමේ ගැලවුම් කරුවෙක් නො වේ. අනුන් ගේ පවි සේදු හැරීමට සුදුනම් වුවෙක් ද නො වේ. බොඩියන් සිය ගාස්තාවරයා හට ගොරට දස්වන්නේ විමුක්ති මාරුගය පෙන් වූ ගාස්තාවරයාන් වහන්සේ ලෙසට ය. මානව වර්ගයා ගේ ප්‍රගතිය හා නිදහස සඳහා බුදු සමය නිරතරු ව ආධාර දෙයි.

ඡීවිතයේ සෑම අංශයක් ම සඳහා වූ මානව නිදහස හා දැනුම වූ දැනය සඳහා එය නැගි සිටියේ ය. බුඩ ධ්‍යැයේ කිසිවක් නැවත විද්‍යාත්මක උත්පාදක හෝ දැනුම් සමඟාරය ඉදිරි පිට දී ඉවත් කිරීමට දෙයක් නැත්තේ ය. විද්‍යාඥයන් නව නිපැයුම් අනාවරණය කිරීම නොපමණ කළන් ඒවා බුදුරජන් වහන්සේ උන් වහන්සේ මිනිසා ආගමික වහල් හාවයෙන් මුදවා ගත් සේක. පුජා පක්ෂයේ එකාධිකාරී දේශී බැවින් ද නිදහස් කළ සේක. ආගමික අන්තයන් පසු පස දුවන බිජිරි ගවයන් සේ, කළුටේ වූ එලවා දැමිය හැකි තත්වයෙන් මුදවා ගැනීම වස් මිනිසාට තරකානුකුලව ක්‍රියා කිරීමට පළමු වරට උන් වහන්සේ අවවාද කළහ. උන් වහන්සේ විවාරාත්මක වාදය - පුජාතන්ත්වාදය - ආචාර බහ්මානුකූල හැසිරීම ආගම තුළින් ක්‍රියාත්මක කළ හ. උන් වහන්සේ බුදු සමය ඉදිරිපත් කෙලේ මිනිසුනට මානව අභිමාන යෙන් යුතුව පිළිපැදිමට ය. අනුගාලිකයනට කිසිවක් හොඳින් වීමසා නොබලා නො පිළි ගන්නා ලෙස අවවාද දුන්හ. උන් වහන්සේ වෙත පැමිණී තරුණ පිරිසකට කාලාම සූත්‍රයේ දී මෙසේ අවවාද කළ සේක.

නො පිළි ගනු කිසිවක්	-	අතින් නැති කිසු සැටියෙන්
අප සිරිත මත හෝ	-	අසු දුටු විරු අයුරින්

සදහම බල මහිම  
නීයනය වාද රහිත ය.

සැක හැර දත් දෙය ම - සැබවක් ගෙසට දිස්වෙමු.

සිද්ධිය හැකි දෙයකි - එහි මහඟ බලයක් අතේ.

තම ගුරු දෙවී වුව ද - පිළිගත යුතු වීමසම්න්

“එනමුත් යම් දෙයක් අකුසල් සහගත ද නරක ද එය ඔබට හෝ අනුතට භානි දයක දැයි වැටහි ගියහොත් එය අත්හැර දීමිය යුතු ය.”

“එසේ මකිසියම දෙයක් කුසල් සහගත ද යහපත් ද ඔබ ගේ භා අනුත් ගේ ආධ්‍යාත්මික ගුහ සාධනයට හිත කර ද එය පිළි-ගෙන අනුගමනය කරන්නා.”

බොධියනට අවවාද දී තිබෙන්නේ ආගමික වත් පිළිවෙත් ඉතා සැලකිල්ලෙන් අවලෝකනය භා විශ්ලේෂණය කොට පසුව පිළිගැනීමට ය. තමාටත් අන් සියලු දෙනාටත් යහපත් වූ ද හිතකර වූ ද එමත්න් ම සහෙතුකට එකඟ විය හැකි ක්‍රමයක් බැවි නිසැක ලෙස දැන ගැනීමෙන් පසුව ය.

සැබු බොධියා තමා ගේ විමුක්තිය ලබා ගැනීමට බාහිර බල වේගයක පිහිට නො පත්දි. අදිසි බල වේගයක මැදිහත් වීමක් ද තම දැක් කම් කට්ටාලු වලින් මිදිම් වස් අපේක්ෂා නො කරදි. තමා කළ සියලු අකුසල් සාධනික සුවය සොයා යැම සඳහා මූලිකුපුරා දැමීය යුතු ය. ප්‍රදා රජාණන් වහන්සේ මෙසේ වදුල සේක.

“යම් කිසිවෙකු මට හෝ මාගේ ධම්යට හෝ ග්‍රාවකයනට හෝ දොඡාරෝපනය කරනාත් ඒ ගැන කුපිත නොවිය යුතු ය. එ වැනි ප්‍රතිච්‍රියකින් ඔබට භානියක් ම සිද්ධිය හැකි ය. අනික් අතට යම් කිසිවෙකු මා කොරෝන් මාගේ ධර්මය භා ග්‍රාවකයන් කොරෝන් ප්‍රශ්‍යා මුබයෙන් කඩා කොරෝන් ද ඒ ගැන මහත් සේ සොම්නාසට තුළයට උද්දමයට පත් නො විය යුතුය. මක්නියාද යන්? එ වැනි ප්‍රතිච්‍රියන් නිවැරදි විනිශ්චයක් ඇතිකර ගැනීමට බාධාවක් විය හැකි හෙයිනි. ඔබ උද්දම වූයෙහි නම් එසේ ප්‍රශ්‍යාවට ලක් වූ ගති පැවැතුම සැබු වූ ද යම් පරිදි අප තුළ ඇත්තා වූ ඒවා දැයි විනිශ්චය කිරීමට ඔබට නො හැකි වන්නේ ය.”

- මූහ්මජාල සුතුය.

ගෞත්ය බොඟයකු ගේ ආකල්පය එයේ අපක්ෂපාත වූවකි. බුදු රජාණන් වහන්සේ නිධාසය යන්නෙන් අදහස් කෙලෙළු එහි උච්චතම අංශකය යි. එය ද මානව හරය ලෙසින් නො ව දේවන්‍යට ද සරිලන සේය. එකිනී නිධාස මිනිසා ගේ ඇඟිමානය තැනි නො කරන්නාකි. එසේ ම ආගමික අන්තර්ගත්ව හෝ එකාධිපති ආගමික නිතිවලට හෝ ආගමික ද්‍රුවම් වලට හෝ වහල් විමෙන් මුද හරිනු ලබන්නාකි.

### බොඟ බර්ම දුනයෝ

මහණෙනි, බහු ජන හිත සුව පිණිස ලෝකයා තකරෙහි කරුණාවෙන් සියලු දෙවි මිනිසුන් ගේ හිත සුව පිණිස සැරී සරන්න.

-මහා වශ්‍යාපාලි

බුදු සමය පිළිබඳ ඉතිහාසයේ පිටු පෙරලන විට බොඟ බර්මදුනයන් වහන්සේලා බුදු රඳන් ගේ අති උත්තම දහම් පණිවුඩය සාම්කාමීව ගොරවාන්විතව බෙදු දුන් හැටි අපට පෙනේ. තම ආගම් ප්‍රවාරයට බිජිසුණු කුම හාවිතා කළ අයට එම සාම්කාමී දැන මෙහෙය ලඟ්‍යාවට කාරණයක් විය හැකි ය.

බොඟ බර්ම දුනයෝ (සෙසු ආගමික දේශකයන් හා) මිනිසුන් සිය සමයට හරවා ගැනීමට ගම් නියමි ගම් වලදී තරග නො වැදුනාහ. තම සමය විශ්වාස නො කරන්න වූනට වෙවර කිරීමක් බොඟ බර්මදුනයන් කිසි දිනෙක නො සිතන්නාකි. ආගමික සංස්කෘතික හා ජාතික ගති නො ඉවසීම අබොඟ ආකල්පයකි. සැබු බොඟ ගනිය පෙවුණු ජනනාව විශේෂ වූහ. බුඩ දේශනාවේ අනුමතිය කිසි දිනෙක ආක්මණය සඳහා නො ලැබෙන්නේ ය. මේ ලෝකය ඇති තරම් ලේ වගුරුවා හැකි තරම් පිඩා විදු ඇත්තේ ආගමික මති මතාන්තර පිළිබඳ රෝගයෙනි. ආගමික උමතුවෙන් හා ආගමික අසහනයෙනි. ආගම පිළිබඳව හෝ වේවා, දේශපාලනය පිළිබඳව හෝ වේවා, මිනිසුන් දැන දැනම ප්‍රයත්න දරන්නේ මානව වර්ගයාට තම තමන් රැවී කරන ඒවන මාර්ග පිළිගැනීමට ය. එසේ කරමින් ඔවුනු ඇතැම් විට සෙසු ආගමික අනුගාමිකයනට විරැද්ධවාදිකම් දක්වනි. බුදු සමයන් බුදු සමය වැළදගත් අය ගේ සංස්කෘතියන්

අතර කිසිදු අවුලක් හෝ ගැටුමක් ඇති නො වී ය. මක්නිසාද යන්? ජාතික සම්ප්‍රදයයන් සිරින් විරින් කළා ගිල්ප හා සංස්කෘති නින් ඇ යමක් ජනතාව පිළිගෙන නිඩිණි නම් ඒවා තව දුරටත් පණ පෙවී හැඩි ගැසී පැවතිමට මහන් සේ ඉඩ කඩ ලැබූණු නිසා ය. බුදු රජාණන් වහන්සේ ගේ සාමයේ පණිවුවය මිනි සුන් ගේ හදවත් විවෘත කෙලේ ය. ජනතාව විසින් කැමැත්තෙන් ම බුදු දහම පිළිගනු ලැබේ ය.

ල් අනුව බුදු සමය ලෝක ආගමක් වූයේ ය. ස්වාධීන රාජ්‍යයන් විසින් බොඩ ධර්ම දුනයනට ආරාධනා කර ඔවුනු මහන් බැති යෙන් පිළිගනු ලැබේ ය. බුදු සමය කිසිදු රටකට යටත් විජිත බලපැමි හෝ දේශපාලන ගත්තිය මත හෝ ඉදිරිපත් නො කෙරිනි. බුදු සමය පළමු වැනි ආධ්‍යාත්මික බලවේගය මගින් ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ විශාල ජාතින් ඇති ද්‍ර්ජකර බාධක වලින් වෙන් වූ දුරස්ථ වූ හාජාව, සිරින් විරින්, සංස්කෘතිය නිය, අතින් වෙනස් වූ රටවල් සම්පූර්ණ මෙහෙයුම් සමන් වූ නිසා ය. එහි අරමුණ වූයේ අන්තර් ජාතිනා වෙළෙඳාම අයන් කර ගැනීම, අධිරාජ්‍ය ගොඩ නැගිම හා නව ජනාචාර සඳහා සංක්‍රමණික ආගාධන් සපුරා ගැනීම, නො වේ. එහි පරමාප්‍රේය වූයේ ජනතාවට ආගම හාවිතයෙන් වැඩි සාමයක් සතුවක් ලබා ගත හැකි ක්‍රමය පෙන්වා දීම ය. අගෝක අධිරාජ්‍ය බොඩ ධර්මදුන මෙහෙයේ තත්ත්වය හා ප්‍රමේශයට ඇති දියුලනා නිදරණයනි. බොහෝ පෙරදිග හා අපරදිග රටවලට ධර්මදුන මෙහෙය පැතිර ගියේ අගෝක අධිරාජ්‍යන් ද්‍රව්‍ය ය. අගෝක මහ රජු බුදු රුද්‍යන් ගේ සාම පණිවුවය බොහෝ රටවලට ඉදිරිපත් කෙලේ ය. එතුමා සියලු ආගම වලට ගොරවය දැක්වූයේ ය. නොමුදුරුව ආධාර දුන්නේ ය. අනා ආගම ඉවසීම එතුමා ගේ විශේෂ ලක්ෂණය වූයේ ය.

අගෝකස්තම්හයක ලියන ලද එතුමා ගේ එක් ලිඛියක් අදත් ඉන්දියාවේ නැගි සිටිමින් මෙසේ කියයි. “කෙනෙකු තම ආගමට පමණක් ගොරව නො කළ යුතු ය. සෙසු ආගමවලට ගර්හා නො කළ යුතුය. නමුත් මොන හේතුවක් නිසා ගේ අනා ආගම වලට ද ගොරව කළ යුතුය. එසේ කරමින් කෙනෙකු තම ආගමට ආධාර දෙන අතර අනුන් ගේ ආගමවල

වධීනයට ද සේවාවක් කළ යුතු ය. එයට විරැද්ධිව කටයුතු කරන්නේ තම ආගමේ මිනිවල කපන්නේ ය. අනු ආගම් වලට ද භානි පමුණුවන්නේ ය. කිසියම් කෙනෙකු තම ආග මට ගරු කරමින් සෙසු ආගමවලට නිගරු කරන්නේ ද එසේ කරන්නේ තම ආගමට ඇති හක්තිය නිසා ‘‘මම මගේ ආගම ප්‍රහාවත් කරමි’’යි සිතිමෙනි. එහෙත් එයට ප්‍රතිපක්ෂව එසේ කිරීමෙන් ඔහු ඔහු ගේ ආගමට තදබල ලෙස භානි කෙරෙයි. එබැවින් එකඟන්වය යහපත් ය.’’ සියලු දෙන අසන්වා අනායයන් අදහන ආගම ධර්මයට ද සවන් දීමට කැමැති වෙත්වා.’’ ක්‍රි. ව. 283 දී බුදු රදුන් ගේ ධර්මය ඉන්දියාවේ ප්‍රීති බලවේයක් බවට එතුමා පන් කෙළේ ය. ආරෝග්‍ය ගාලා සමාජ සේවා ආයතන ස්ථීරුපැශයන් යදහා විද්‍යාස්ථාන, ලිං පොකුණු විනෝද මධ්‍යස්ථාන ආදිය නව ව්‍යාපාරය අනුව රට පුරා පැන නැගිණි.

අරථ විරහිත යුතු කළ කේලාහල වල ක්‍රෘත්වය මිනිසු නට වැටහි ගියේ ය. ඉන්දියාවේ හා සෙසු රටවල ඉතිහාසයේ රන් යුගය සේ සැලකෙන්නේ කළා ශිල්ප සංස්කාන්තිය හා ශිෂ්ටවාරය මූදුන් පෙන්තට ම ලහා වූ විට ය. එසේ සිදු වූයේ බොඩ් බලපැමි ගක්තිමත්ව පැවැති රටවල හා එම වක වානුවල ය. ගුඩ යුතු, කුරුස යුතු, ධර්මාධිකරන ආගමික හේද වීම බොඩ් රටවල ඉතිහාසයට බාධා පමුණුවා නැත. මානව වර්ගයාට උඩහා විය හැක්කේ එවැනි ඉතිහාසයකට ය. නාලන්ද මහා විශ්ව විද්‍යාලය ඉන්දියාවේ පැවතියේ ක්‍රි.ව. දෙවන සියවසේ සිට නව වැනි සියවස දක්වා ය. එය බුද්ධ ගාසනයේ නිෂ්පාදනයකි. අප දන්නා පළමු විශ්ව විද්‍යාලයන් අන්තර් ජාතික ශිෂ්‍යනට විවෘත විද්‍යාලයන් එය ම ය. අනි තයේ පෙරදිග බොහෝ රටවලට බුදු සමය කුමක්දයි දහා ගැනීමට සැලැස්වීමේ හැකියාවක් නිවිණි. සන්නිවේදනය හා ප්‍රවාහනය ඉතා දුෂ්කර බුව ද මිනිසුනට කදු හෙල් මරු කනර හරහා යුමට සිදු වූව ද, එකී දුෂ්කරතා නො සලකා බාධක මැඩ ගෙන බුදු සමය දිගට හරහට පැතිරි ගියේ ය. අද මේ සාම පණිච්චිය බවහිරට ද පැතිරේ. අපර දිග රටවල බුදු සමයට ඇල්ම් කරන්නේ නූතන විද්‍යාව හා සංගත වන්නේ බුදු සමය පමණක් බැවි විශ්වාස කරන නිසා ය. බොඩ් ධර්ම දුතයෝ

යම කිසි තේරුමක් ඇති ආගම් ඇඟු මිනිසුන් තම ආගමට හරවා ගැනීමට එ තරම් ආගාචක් අහ් අවශ්‍යතාචක් නො පෙන් වුහ. එකි ජනයා ඔපුන් ගේ ආගමින් නෑප්‍රිමන් ව සිටින් නම් බොඩි ධ්‍යමි දුතියනට එ වැනි අය තම ආගමට හරවා ගැනීමට අවශ්‍යතාචක් නො විය. ඔවුනු සෙසු ධ්‍යමි දුතියන්ට ද පූජ්‍ය සහයෝගය දුන්නේ එ අය නැපුරු පවිචු නො දැමුණු ජනයාට ආගමානුකුල ජීවිතයක් ප්‍රගැන කිරීම් වස් කරන සේවාවට සහ-යෝගය දීමට ය. බොඩියෝග සෙසු ආගම්වල ප්‍රගතිය ද දකිනු රිසියෝග ය. යම්තාක් දුරට සැබු ලෙසින් ජනතාවට ඔවුන් ගේ ආගම අනුව ආගමික ජීවිතයකට ගොඹුවීමට ආධාර කරනොත් එසේ ම ඕවිඩු සාමයෙන් සතුවෙන් ස්වාච්ඡායෙන් සංගතව සිය ජීවිත ගෙන යනි. එ කාක් දුරට අනා ආගමික දේශක යනට ද සහයෝගය දෙනි. අතික් අනට ඇතුම් ධ්‍යමියෝග අත්‍යාමිකයනට තම තමන් ගේ ආගම් ඇඟිල්මට බාධාකර වෙනත් ආගමකට හරවා ගැනීමට කරන සටන හෙලා දකිනි. මිනිසුනට ආගමික ජීවිතයක් ගෙන යන සැවි කියා දීමේ පරමාප්‍රේයන් ධ්‍යමිදාන මෙහෙයේ යෙදෙන විට ආගම් වලට හරවා ගැනීමේ තරගයක්, අපුබද්‍යයක වාකාවරණයක් ඇති විමට හේතුවක් නො මැත්. අනායනට බුදු සමය ඉදිරිපත් කිරීමේ දී බොඩි ධ්‍යමියෝග කිසි රටෙක දිවා සම්පත් අතිශයාක්ෂියෙන් කාල්පනික ලෙස ඉදිරිපත් නො කළහ. මක්නිසාදයන්? එසේ කිරීමෙන් මානව ආගාචක් ආකර්ශනය කරවා තණ්හාට පූජ්‍ය කර වන හෙයිනි. එ වෙනුවට බුදු රුදුන් විදාහ පරිදි මනුෂා ජීවිතය සහ දිවාලෝක ජීවිතය පිළිබඳ යථා කත්තකය පැහැදිලි කරදීමට ප්‍රයත්න දුරුහ.

## යුද්ධය හා සාමය

**සාමය නැත්තේ මක්නිසාද?**

තමාට හදවතක් ඇති බව මිනිසා අමතක කර තිබේ. තමා ලෝකයට දායාවන් සැලකුවහාත් ලෝකයා ද ප්‍රතිපූජකාර වශයෙන් තමාට දායාවන් සලකන බව නො සිතයි.

අත්තෙනත් ම අද අප ඒවත් වන්නේ පුදුමාකාර ලෙස සත්‍යය වසන් කරන ලොවක ය. එක් අතෙකින් මිනිසුන් යුතුවට බිජ වී ඇත. අතික් අතින් ඔවුනු ඒ සඳහා උමතු ලෙස පුදුනම් වෙති. වැඩි වැඩියෙන් නිෂ්පාදනය කෙරෙනි. එහෙත් මසුරු ලෙස බෙදු හරිති. ලෝකය වැඩි වැඩියෙන් තද බද වෙයි.

මිනිසා වැඩි වැඩියෙන් කොන් වී පුදෙකලා වෙයි. විශාල පවුලක් සේ මිනිසු එකිනෙකාට සම්පූර්ණ ඒවත් වෙති. එහෙත් සැම තිනැත්තකට ම වෙන කිහිකලෙකට වඩා තම අසල්වැඩියාගෙන් වෙන් වූ සේ දිනෙයි. අනෙකානා අවබෝධය හා ගෘදයඩිගම බව අතිශයින් ම අවශ්‍යව ඇත. එක මිනිසකුට තවත් අයෙකු කෙතරම් හිතවත් වුව ද විශ්වාස කළ නො භැකිය. දෙවන ලෝක මහා යුතුවයේ බිජිසුණු බවෙන් පසු එක්සන් ජාතින් ගේ සංගමය ගොඩ තැගැනී ද එම ප්‍රජාත්තියට අත්සන් තැබීමට රස්වුණු රාජ්‍ය නායකයන් එකඟ වුයේ පහත දක්වෙන පූර්වීකාට අනුව එය පටන් ගැනීමට ය. “‘යුතු පටන් ගන්නේ මිනිසුන් ගේ මනස තුළින් බැවින් සාමයේ බල පවුරු ඉදිකළ යුත්තේ මිනිසුන් ගේ මනස තුළ ය.’’ ගම් රංජනය එලෙසින් ම පිළිරවි දීම දම්මපදයේ පළමු ගාලාවන්ම හෙළිවෙයි. එය මෙසේ ය. “සියලුමානසික ආයතනයනට හෙවත් සිතුව්විලුවලට පෙරවුව යන්නේ මනසයි. සිතුව්විලි ඇති කරන්නා ද සිතුව්විලි වල මූලිකයා ද මනස යි. කිලිටි වූ මනසකින් යමෙකු යමක්

කියයිද, කරයිද මිහු පසුපස දක් වේදනා ලුහු බැඳ එන්නේ ගැල අදින ගොනු ගේ පා අනුව ගැල් සක (රෝදය) ඇදී එන්නා සේ ය. කිසි යම බලවිගයකට ප්‍රතිචිරුද්ධ විය හැක්කේ එයට වඩා ප්‍රබල බලවිගයක් යෙද්වීමෙන් ය. යන විශ්වාසය නිසා මහා ජාතීන් අනර දූතට පවතින මහා අව් තරගය ඇති විය. එකි යුද අව් වැඩි වැඩියෙන් තැහිමේ තරගය අද මිනිස් වර්ගයා පුණ් ස්වයා විනායගක කෙළවරට ගෙනවිත් නිබේ. අප ඒ පිළිබඳව කිසිවක් නො කළහාන් මි ලැහැට ඇතිවන යුතු බයක දී මේ ලොව සුණු විසුණු වී ජයග්‍රාහකයෙක් හෝ පරාලීතයෙක් ඉතිරි නො වේ. ඉතුරුවතොන් මල කෘන් පමණකි. වෙර යෙන් වෙරය නො සඟ්‍යාපිලේයි. එය සංයිද්ධ විය හැක්කේ මෙන් සිතිති. බුදු රජාණන් වහන්සේ ගේ ඒ අවවාදය වෙරය පතුරු වන්නනට, ප්‍රතිචිරුඩ්‍යානිත්තට, එකිනොකාට විරුධව යුද වදින්නනට, විශ්වාස ඇති කරන්නවුනට දේශනා කරන ලද්දකි.

බොහෝ දෙනකු කියා සිටින්නේ බුඩ දේශනාට අනුව අයහපතට ප්‍රතිච්චාරය වශයෙන් යහපතක් කිරීම ක්‍රියාත්මක කළ ගැකී දෙයක් නො වන බව යි. සතාය වශයෙන් ම ඕනෑම ගැටළු වක් විසඳුමට ඇති නියම ක්‍රමය එය යි. මේ ක්‍රමය ආස්ථාන් වහන්සේ සිය අත් දැකීම අලලා ඉදිරිපත් කරන ලද්දකි. අප බොහෝ විට උඩහු මමනුය නිසා නපුර වෙනුවෙන් යහපතක් කිරීමට මැලි වන්නේ මිනිසුන් අප බිජ ගුල්ලන් සේ සිතනු ඇතුයි යන අදහස් නිසා ය. සමහරු ඇතුම් විට දායාව මඟ බව ගැහැණු ගති සේ සලකනි. පිරිමින් හට තරම නොවතියි සිතනි. එහෙත් එයින් සිදුවන හානියක් නැතු.

අප අප ගේ ප්‍රයානයන් නිරාකරණය සඳහා සාමය සතුව උදි කරනු වස් අප ගේ අන්තරාය කාරී අභ්‍යාකාරන්වය පරිත්‍යාග කර එ වැනි සහය ක්‍රමයක් උපයෝගී කර ගැනීම කො තරම් වටනේද? මේ මිනිතලයට සාමය උදුවීමට නම් ඉවයිම ප්‍රගුණ කළ යුතු වෙයි. බලපෑම භා අනිච්චයේ කිරීම නො ඉවසිල්ල ජනිත කරවයි. සාමය සංගත භාවය මනුෂ්‍ය වර්ගයා තුළ ප්‍රති-ෂේධාපනය කිරීමට නම් වෙරය තුරන් කිරීමේ මාරුග යොද ගැනීමට සෑම දෙනා ම පළමුවෙන් උගත යුතු ය. අකුසල් බල වේගයන් වූ ලෝහය ගැන ද කිව යුත්තේ එය ම ය. මානව

වර්ගයාට ර්තියා නපුරු බලවේග මූලිනුප්පටා දැමීමට හැකි වුව නොන් සාමය හා ඉවසීම මේ නො සන්සුන් ලොවට පැමිණෙනු ඇත. මහා කාරුණික බුද්ධරජාණන් වහන්සේගේ අනුගාමිකයනට විශේෂ වශයෙන් වෙයි. එ නම ලෝකයේ සාමය තහවුරු කිරීමට හා ගාස්තුන් වහන්සේ ගේ අවවාදය පිළිපිළිමින් එය පෙන්වා දීමයි. “සියල්ලෝ ම දුව්වමින් සැලෙනි. මරණයට බිඟ වෙති. එසේ අනුන් තමා කෙරෙහි උපමා කර ගනිමින් කිසි වකු මැරීමට හෝ මැරීමට තැන් නො කළ යුතු ය. (ඩම්මපදය)

සාමය සැම කළේහි ම ලබාගත හැකි ය. එහෙන් සාමයට මග මිනිසා හා අසල්වැසියන් ගේන්, අවට පරිසරයේන්, අතර ඇති සංගත හාවයේ ප්‍රතිඵල යයි. බලයෙන් ඇති කරනු ලබන සාමය තාවකාලික ය. එය ආත්මාක්‍යිකාම් ආභාවන් හා ලොකික තත්ත්වයන් අතර පවත්නා ගැටුමේ අන්තර විවේක කාලයක් බඳු ය. ඉවසීම හාවතා නොකර මේ මිනින්ලයේ සාමයක් පවත්නු නො හැකි ය. ඉවසීමෙන් වීමට නම් කරන රීෂ්පීය අප මනසේ නැවති සිටීමට ඉඩ නොදිය යුතු යි. එ බැවින් බුදු රඳුන් වදලේ, “යම් කෙනෙකුට තම තෘප්ත්‍යාචාර වෙටරය හා රීෂ්පීය නිසා සිදුවනා හානිය තරම්වූ විනාශයක් තමා ගේ සතුරන් අතින් සිදු විය නො හැකි ය.” (ඩම්මපදය)

බුදු සමය ස්‍යාන්තිවාදී ආගමකි. මක්නිසාදයන්? එහි උගෙන් වන්නේ ස්වය. ගික්මීම යි. බුදු සමය උගෙන්වන්නේ ජීවිතයේ පදනම වන්නේ නීති රිති මත නො ව මූල ධ්‍යාම් මත බව යි. බුදු සමය කිහිදු අවස්ථාවක ආගමට විරුධ මත දුරු අයට වද නිසා දුව්වම් පමුණුවා නැත. කිසිවකුට තමා බොඩියකි යන අඩ්‍යා ලම හෝ ලෝබලය අනිවායනීය යි බුදු සමයේ නීතියක් නැත. බොඩියකු වරයෙන් ආගමේ දක්වා ඇති උනුම මූල ධ්‍යාම් ප්‍රගුණ කිරීමප්‍රමාණවත් ය. මේ ලෝකය දර්ගන තලයක් හෙවත් මුහුණ බලන කන්නාධියක් බඳු ය. සිනහ මූෂ්‍ය මුහුණින් දර්ගන තලය දෙස බැලුවාන් ඔබ ගේ සියකරු සිනහ මූෂ්‍ය මුහුණ දැකිය හැකි ය. අනික් අතට ඔබ නපුරු මුහුණකින් එ දෙස බැලුව හොත් කිසිදු වෙනසක් නො මැතිව ඔබේ අප්‍රසන්න මුහුණ එහි දක්ක හැකි ය.

එසේ ම ඔබ ලොව දෙස දායාවෙන් බලා කටයුතු කළහොත් එකාන්තයෙන් ම ලෝකය ද ඔබ වෙත දායාන්වීත ව බලනු ඇත. ඔබ කෙරෙහි සාමකාමී වීමට ඔබ උගා හොත් ලෝක ය ද ඔබ කෙරෙහි සාමකාමී වනු ඇත. මිනිසා ගේ මහස ස්වය. විවේචනයට කො තරම් පුරුදු ව ඇත් දැයි කිවහොත් ඔහු ගේ දුබල කම් පිළිගැනීමට ඔහු මැලි වෙයි. ඔහු කිසියම් කරුණක් සමාව සඳහා සොයා ගනිමින් තම ක්‍රියා සනාථ කිරී මට කැන් කරයි. නැතහොත් කිසියම් ව්‍යාජ දරුණයක් මවා පාමින් නිරදේශකය දක්වයි. මිනිසකුට සත්‍ය වගයෙන් ස්වාධීන වීමට අවශ්‍ය නම් තමා ගේ දුර්වල කම් පිළිගැනීමට තරම් වූ ගෙයීයක් ඔහු සතුව තිබිය යුතු ය. එ බැවිනි බුදු රඳුන් වහන්සේ මෙයේ වදුලේ “අනුන් ගේ වැරදි පහසුවෙන් පෙනෙයි. තමා ගේ වරද දැකීම ඉතා දුෂ්කරයි.” (ධම්මපදය)

### සුද්ධීය සාධාරණ කළ හැකිද?

ජන කොට්ඨ දෙකක් අතර පුද්ධීයක් හෝ බුදු පොරයක් අතර ඇති වෙනස පවතින්නේ ඒවායේ සංවිධානයට අනුව ය.

මනුෂ්‍ය වර්ගයා ගේ ඉතිහාසය යනු මිනිසා ගේ ලෝහය ද්වීපය, අභ්‍යාකාරය, රීරුෂ්‍යාව, ආත්මාන්ත්‍යිකාමීත්වය හා මූලාවේ අඛණ්ඩ ප්‍රකාශනයකි. පසුගිය අවුරුදු 3000 තුළ 15000 වරක් ඔහු යුද බිමට වැදි ඇත. එය මිනිස් ධ්‍යාමීයක් ද? ඔහු ගේ ඉරුණම කුමක් ද? එකිනෙකා ගේ විනාශය මිනිසා ගෙන යන්නේ කෙසේ ද? මිනිසුන් බොහෝ වැදගත් දේ අනාවරණය හෝ උත්පාදනය කළ ද ස්වකීය වර්ගයා ගේ විනාශය උදෙසා ද බොහෝ දේ දියුණු කර ඇත. මේ මිහිතලයෙන් බොහෝ ශිෂ්ටවාරයන් සහමුලින් විනාශ වී ගියේ ද ඒ මිසයි. එ බැවින් තුනන මිනිසා ඔහු ගේ අරුම පුදුම ශිල්පය හා තාක්ෂණය මගින් පුද්ධ ශිල්පය කෙ තරම් දියුණුකර ඇත් ද යන්? තන්පර දෙක තුනක දී මුළු මිනිස් සංභනිය අප්‍රුද්‍යීලි බවට පත් කිරීමට ඔහු සමත් ය. ලෝකය පුඩාපුද ගබඩාවක් බවට පත් වී ඇත්තේ ‘පුද්ධ සුපිරිතාවය’ නාමැති සුළු තරග තීඩාව මගින් අපට දැන ගැනීමට ඇති සැයියට අද නිපද්වා ඇති න්‍යාම්‍යික ආයුධ 1945 අගෝස්තු මස ජපානයේ හිරෝෂීමා නාගරයට හෙලු පරමාණු බෝමයට වඩා ඇති ප්‍රබල ඒවා ය. එයටත් වඩා

ප්‍රබල දැ නිෂ්පාදනයට සැලසුම් කර ඇත. විද්‍යාඥයන් ගේ විශ්වාසය අනුව තාප තාප්පේලික ආසුධ සිය ගණනකට විශ්වයේ විනාශය දැක්වෙන මග සටහන් කළ හැකි ය. අප ගේ මානව සංභනිය සඳහා අප කුමක් කරන්නේ දැයි සිතා බැලීය යුතු ය. කවර නම් වූ විද්‍යාත්මක සංවිනයක් ද ඒ මිනිසා කො තරම් මෝඩ ද? ආන්මානීකාම් දැයි බලන්න.

මිනිසා තමා ගේ ආක්‍රමණ ලැයිකමට වහල් නොවිය යුතු ය. ආගමික ගාස්තාචරියන් ගේ ඉගැන්වීම් වල ඇති ආචාර ධීමියන් රැකගත යුතු ය. ඔවුන් ගේ සාධාරණත්වය සිල සම්පන්න ලෙසින් ප්‍රදර්ශනය කරමින් සාමය පවත්වා ගැනීමට හැකි විය යුතු ය.

ලිවිපුම් සන්ධාන හා සාම උපනුම කො තෙකුන් ඇතිකර ගනු ලෙනි. අපමණ ලෝක නායකයන් ලක් සංඛ්‍යාත වදන් එහිලා ප්‍රකාශ කරනු ලැබ ඇත. ඔවුන් මේ මීහිපිට සාමය පැවැත්වීම් හා වධනය කිරීමට යෝගා මාරුග සොයා ගත් බැවි ප්‍රකාශ කෙරෙනි. එහෙන් ඔවුන් ගේ සියලු ප්‍රයත්නයන් මානව සංභනියට තරජනාත්මකව පවතිනවා මිස එය ඉවත් කිරීමට සමන් වී ඇති බවක් නො පෙනේ. එයට හේතුව අපි අපේ බාල පරපුරට ආන්මානීකාමින්වයේ බියකරු බව හා මමණයෙන් තොර සේවාවක් කිරීමේ අයය වටහා ගැනීම් වස් උගෙන්වා නො තිබේ. සැබු සාමය සහනික කිරීමට අපට දැනට ඇති සැම පුමයක් ම යොද අපේ බාල පරපුරට ආරුය ගුහ සිද්ධිය හා ඉවසීම අනුන් කෙරෙනි දැක්වීම ප්‍රගුණ කිරීම සඳහා උගැන්වීමේ වැඩ පිළිවෙළක් තිබිය යුතු ය.

### බෙංඩ ආකල්පය

තම ආගම ගේ පෙනන් කිසිදු දෙයක් රෙක ගැනීම් වස් ආක්‍රමණයීලි වීම බොඩයකු විසින් නො කළ යුතු ය. ඔහු කවර අන්දමේ දරුණු ත්‍රියාවන් ගෙන් වුව ද වැළකී සිටීමට උපරිම වගයෙන් උත්සාහ කළ යුතු ය. ඇතුම් විට ඔහුට පුද්ධියට යුමට බලකරන අය සිටිය හැකි ය. ඒ අය මුදු රජා ණන් වහන්සේ ගේ දේශනය පරිදි මනුෂ්‍ය සහෝදරත්වය පිළි බඳ සංකල්පයට ගරු නොකරන්නේ ය. තම අසල් වැසියන් ආක්‍රමණයෙන් මුද ගැනීම් වස් ඔහුට ආරාධනා ලැබිය හැකි ය. එ මත් ම ඔහු ලොකික ජීවිතය ප්‍රතිසේප නො කළ අයක් ද විය හැකි ය. සාමය හා නිදහස රෙක ගැනීමේ ප්‍රයත්නයට හටුල් විමේ වගකීමෙන් ද බැඳී සිටිය හැකි ය. එ වැනි තත්ත්වයන්

යටතේ මූහු ගන්නා ක්‍රියා මාර්ගයට එනම් සෞල්දුවකු විම හෝ ආරක්ෂක සේවාවන්හි තිරත වීමට හෝ දෙස් පැවරිය නො හැකි ය. කෙසේ වෙතත් සියලු දෙනා ම බුදු රඟන් ගේ උප දෙස් අනුගමනය කරන්නේ නම් මේ ලොව පුද් බිජ ඇති වීමට කිසිදු හේතුවක් නොමැත. එ බැවින් සියලු සැදුහැවත්තන් හේ යුතුකම විය යුත්තේ හැකි සෑම මගක් ම යොදා මත හේදයන් සාම්කාමී ලෙස විසඳා ගැනීම ය. පුද්ධ ප්‍රකාශ කොට සිය අසල් වැසියන් මරා දුමීම නො වේ. බුදු රජාණන් වහන්සේ කිසිදු තපුරු බලවේගයකට මානව හෝ දේව හෝ වෛවා බලපූමකට යටත් වීමට දේශනා නො කළ සේක.

අුත්ත වශයෙන් ම මිනිසාට විද්‍යාව හා තර්කය නිසා ස්වභාව ධම්ය ජයග්‍රහණය කිරීමට සිදු වී ඇත. එහත් තව මත් මිනිසා සිය ජීවිතය පවා සුරක්ෂිත කරගෙන නැත. ජීවිතය එසේ අනුතුරහි පවත්තේ මන්ද? තර්කයට ඇප කැප වී විද්‍යාවෙන් පාලනය කරනු ලබද්දින් මිනිසාට හදවතක් ඇති බැවි අමතක කර එය අනුරාගයන් ගෙන් දුෂ්ණය වීමට ඉඩ දී අන්හර දමා ඇත. අපට අර්ථ ජීවිත සුරක්ෂිත කර ගැනීමට බැරිව තිබේදී ලෝක සාමයක් ඇතිවිය හැක්කේ කෙසේ ද? සාමය ලබා ගැනීමට නම් අර්ථ මනස සත්‍යයට මූණ පූම සඳහා පුහුණු කළ යුතු ය. අප වාස්ත්වික හා නිහතමානී විය යුතු ය. අප තවත් වටහා ගත යුතු දෙයක් නම් එක් පුද්ගලයකු හෝ එක් ජාතියක් හෝ නිතර ම වරද කරු නොවන බව යි.

සාමය ලභාකර ගැනීමට නම් මිනිතලය සතු ධනය බෙදී යා යුතු ය. එක සමාන බෙදීමක් අවශ්‍ය ම නො වේ. කිසියම් සාධාරණ බෙදීමක් විය යුතු ය. පරම සමානතාවක් ක්‍රියා දෙයක් තිබිය නො හැකි ය. නමුත් නියත ලෙස ප්‍රබල ප්‍රමාණයක සාධාරණකියක් තිබිය හැකි ය. ලෝක සම්පත් විශිෂ්ට සියයට පනහක් පනහක් භුක්ති විදින්නේ ලෝක ජනතාවෙන් සියයට පනහක් තරම් වූ සුළු පිරිසකැයි කිවොත් එය විශ්වාස කළ නො හැකි තරම් ය. තවද මැනවින් කැම ඇදීම ඇත්තේ ලෝක ජන ගහනයෙන් සියයට විසිපහකට පමණි. සියයට හැත්තු පහක් පමණ ජනයා කුසැගින්නේ ය. ජාතින් අතර සාධාරණ ලෙස ධනය බෙදීයත්ම, බෙදා ගනින් ම සාමය ද හෙමින් සිරුවේ පැමිණෙනු ඇත. ධනවතා දුෂ්පතාට පිහිට්වීමටත් බලවතා දුබල

යනට ආධාර වීමත් අනුව ගුහ සිද්ධිය ජනිත වෙයි. මෙකි තන්තියන් යම් කලෙක යම් තැනේක සපිරිරේද? සටන් වැදුමට තරම් වරදක් සොයා ගත නොහැකි ලෝකයක් අපට දරුණු ය කළ හැකිකේ ය. අවි ආයුධ නිපදවීමේ උමතු තරගය අත්හිට විය යුතු ය. කෘෂිර තොකා වෙනුවට පාසල් ගොඩ නැගිය යුතු ය. නාම්වික ආයුධ වෙනුවට ආරෝග්‍ය ගාලා තැනිය යුතු ය. විවිධ ආණ්ඩිතුම යුද් පිටිවල විනාශ කරවනු ලබන මිනිස් ජීවිත හා ධින සම්භාරය ආර්ථිකය නාවා ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා හරවා යැවිය යුතු ය.

ලෝකයට සාමය උද කළ හැකිකේ මිනිසුන් හා ජාතීන් තම ආත්මායීකාමී ආභාවන්, බොරු අභාකාරය, බලය හා අයි තිය උදෙසා ආත්මිකරණ අනුරාගය අත්හරිතු ලබන්නේ නම පමණකි. ධිනයට සැපත පුරක්ෂිත කළ නොහේ. ආගමට පමණක් අවශ්‍ය වෙනස හදවත් තුළ ඇති කළ හැකි ය. තියම අවිහරණය එ නම් මනස මුල් වූ අවිහිංසාව උද කළ හැකි ය. සියලු ආගම ප්‍රාණයාතෘයන් වැළකීමට ජනතාවට උගන්වයි. නමුත් අවාසනාවකට මෙන් මේ වැදගත් ගිණුව ඉතා පහසු වෙන් අමතක කර ඇත.

අද නවීන ආයුධ වලින් මිනිසුන් ලක්ෂණනින් එක් තිමේ හයක දී මැරිය හැකි ය. එය ගත වර්ෂ ගණනකට පෙර වනවාරි ගෝත්‍රිකයන් කරන ලද්දකි. ඉතා අවාසනාවන්ත ලෙස ඇතුළු රටවල සමඟ මිනිසුන් ආගමික අඩියාලම් හෙවත් ලාංඡන, සටන් පාය, කොඩි, සේසන්, ඔවුන් ගේ යුද පිටිවලට ගෙන ආ හ. ඔවුන් තම ආගම වල හොඳ නම ඉන් කෙලෙසන බව නො දැනා සියුවත්ද? මූදුරුණන් ව්‍යෙන්සේ විසින් වරක් මෙයේ වදුරා තිබේ.

“මහණෙනි, ඉන්දිය ගෝවර ආගාවන් නිසා රජවරු ඔවු නොවුන් හා සටන් කෙරෙනි. කුමාරවරු කුමාරවරුන් සමග ද, පුරුෂයේ පුරුෂයන් සමග ද, පුරවැසියේ පුර වැසි යන් සමග ද, මව පුතා සමග ද, පුතා පියා සමග ද, සහෝදරයා සමග ද, සහෝදරිය සහෝදරිය සමග ද, යහළවා යහළවා සමග ද දබර කෙරෙනි.”

අඩිගුත්තර නිකාය.

අපට ඉතාසත්‍යවින් කිවහැකි දෙයක් නම් පසුගිය අවුරුදු 2500 කාලය තුළ බොඩියන් ඇති කළ කිසිදු විසංගතයක් හෝ විය වුලක් හෝ ආගමික සටනකට යොමු නොවුන බව ය. එය මුඩ දේශනාවේ බුදු රජුන් ඇතුළත් කළ අධිවාසනා සංකල්පයේ ගතික ස්වභාවයේ ප්‍රතිලිපියයයි.

### තෙවාඩියකුට බුදු හූම්දුවට බැඳීය නැකි ද?

මිලට සත්‍යයේ සෞල්දුවක් විය හැකි ය. එහෙත් ආක්‍රමණිකයකු විය නො හැකිය. එක් දිනක් සිංහ නමැති සෙනෙවි යෙක් බුදු රජුන් වෙත පැමිණ මෙසේ කියේ ය.

භාග්‍යවතුන් වහන්ස, මම සෞල්දුවෙක් වෙමි. රජතුමා විසින් මා පත් කරනු ලැබ ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට හා එතුමා වෙනුවෙන් බුදු කිරීමට ය. බුදු රජාණන් වහන්සේ අනත්ත වූ කරුණාවෙන් මෙත්තියෙන් සියලු සතුන් ගේ දුක් වේදනා සනසන ලෙසින් දහම් දෙසන සේක. අපරාධ කරුව නට දඩුවම දීමට බුදු රජුන් අවසර දී වදුල සේක් ද? බුදු රජාණන් වහන්සේ අප ගේ ගේ දෙර රකිම සඳහා අප ගේ හායෝ වන් දරුවන් හා අපේ දේපල රකිම සඳහා අප යුද්ධියට යුම වරදක් සේ ප්‍රකාශ කළ සේක් ද? ඔබ වහන්සේ සම්පූජ්‍ය ස්වයං යටත්වීමක් දේශනා කළ සේක්ද? මා සතු දෙය හිංසාකාරී ලෙස ගැනීමට තර්ජනය කරන්නාට බැගැපන් ලෙස යටත් වී ඔහුට රිසි සේ ක්‍රියා කිරීමට ඉඩ දී දුක් වේදනා ඉසිලිය යුතු ද? බුදු රජාණන් වහන්සේ සියලු කළ කෝලාභල එ නම් යුද්ධිය කිසි යම් ධර්මිෂ්ඨ හේතුවක් සඳහා යොදු ගැනීම තහනම් කළ යුතු යයි කියා සිටින සේක් ද?

ඒ අසූ බුදු රජාණන් වහන්සේ මෙසේ වදුල සේක. දුවම් ලැබීමට පුදුස්සා දඩුවම ලැබිය යුතු ය. ආධාර දීමට වටිනා තිනැත්තාට ආධාර දිය යුතු ය. සංඝී කිසිදු සත්වයකුට උපදුවයක් නො කළ යුතු ය. නමුත් සාධාරණ විය යුතු ය. මෙත්ති සහගත විය යුතු ය. මෙක් නීයෝග වෙනස් නො කළ යුතු ය. මක්නිසායන්? තමා කළ අපරාධයට දඩුවම විදින්නා එම දුව වම වේදනාට විදිනු ලබන්නේ විනිශ්චය කරු ගේ පලිගැනීමක් නිසා නො වේ. ඔහු කළ තපුරු ක්‍රියාව ම නිසා ය. නීතිය ක්‍රියාත්මක කරන්නා ඔහුට විදින්නට සැලැස් වුයේ ඔහුගේ ම ක්‍රියාව විසින් කළ වේදනාට ම ය. මහෙස්ත්‍රාත්වරයකු දුවම්

නියම කරන විට ඔහු ගේ හද්වතෙහි වෙටරය රදවා ගැනීම නො කළ යුතු ය. මිනි මරුවක මරණ දැන්වනයට යටත් කරන කළ එම දැඩිවම ඔහු ගේ ක්‍රියාවේ ප්‍රතිඵලය බව මිනි මරුවාට වැටහි යා යුතු ය. එම අවබෝධය නිසා ඔහු ගේ ඉරණම ගැන තවදුරටත් නො වැළපෙනු ඇත. සිත ද සනසා ගත හැකි වේ.

සියලු ම පුද්ධේපනුම මගින් මිනිසා තැන් කරන්නේ තම සෞඛ්‍යරකු මරා දැමීමට බැවින් එය වැළපීමට කරුණක් වන බව බුදු රජාණන් වහන්සේ දේශනා නො කළ දෙයක් ඇත. එ නම් සාම පිළි වෙල රකිම වස් පුද්ධයට ඇදි යන්නන් එකී වියවුල මග හැර වීමට ඇති වෙනත් සියලු ක්‍රමයන් යොදා අවසන් වීමෙන් පසු ඇදි ගියේ නම් එය වරදකාරී නො වන බව යි. අරගලය පැවතිය යුත්තකි. මක්නිසාදයන් මූල ජීවිතය ම එක්තරා වර්ගයක අරගලයකි. එහෙත් නිසැක ලෙස දතුපුතු කරුණක් වෙයි. එ නම් ඔබ අරගල කළ යුත්තේ ස්වයං අහිරුවිය, සත්‍යය හා සාධාරණන්වයට එරෙහිව නො වේ. ස්වයං අහිරුවිය උදෙසා යමෙකු අරගල කොට ප්‍රබිලයකු බලවත්කු ධනවත්කු කීර්ති ධරයකු වෙතොත් හේ සම්මාන ලාභී නො වේ. නමුත් සාමය සත්‍යය, උදෙසා කළ අරගලයෙන් නම් මහන් අනුසස් ලබයි. එම අරගලයෙන් පරාපර වුව ද එය ජයග්‍රහණයක් ලැබූ සේ සලකනු ලැබේ. පුද්ගලයකු සත් පුරුෂ කාය්සීයන් නිසා සටනට ගිය ද සිංහයෙනි! ඔහු මරණයට සූදනම් විය යුතු ය. මක් නිසාදයන්? සටන්කාමිය ගේ ඉරණම මරණය බැවිනි. ඔහු ගේ ඉරණම ඔහු කරා පැමිණිය ද ඔහුට ඊට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් නැත්තේ ය. එහෙත් ඔහු ජයග්‍රාහී වූයේ නම් ඔහු ගේ ජය ඇති මහන් සේ සැලුකෙයි. එය කෙතරම් මහන් වුව ද කම් නැත. ඉරනම වනුය යලිත් කැර කැවී ගොස් ඔහු ගේ ජීවිතය පුලි බවට පත් වෙයි. ඒ ගොස් වෙනත් ඔහු මධ්‍යස්ථා යකු වී ඔහු ගේ හද්වතෙහි රුදුණු වෙටරය නිවා දැමුව හොත් ඔහු වියින් බිම හෙළනු ලැබූ විරුද්ධ වාදීයා යලි හිස ඔසවා වෙඩි තබා නම් දන් මෙහි එට අපි සාමකාමි වී සහෝදරයන් වෙමු.” එ විට ඔහු ලබන ජය තාවකාලික ජයක් නො ව ජය ග්‍රාහී බවේ නියම එල යයි. එය සඳ පවත්තේ ය. සිංහයෙනි, හෙතෙම ප්‍රබිල ජයග්‍රාහී සෙනෙවියෙකි. නමුත් තමන් ම ජයග්‍රාහී

කරනු ලැබේම ප්‍රබලතම ජයග්‍රහණය යි. මේ ස්වයං ජයග්‍රහණය පිළිබඳ ධීමිය සිංහයෙහි, අනුන් විනාශ කිරීම සඳහා දේශනා කරනු ලැබූවක් නො වේ. ඔවුන් ආරක්ෂා කිරීම සඳහා වූවකි. කිසියම් පුද්ගලයකට තමා විසින් තමා ම ජයග්‍රහණය කිරීමට සමන් වූයේ නම් හේ ජීවත් වීමට යෝගා පුද්ගලයෙකි. එසේ ජයග්‍රාහීව තව දුරටත් ජයග්‍රහණය ලබන පුද්ගලයා තම මමන් යට වහල් වූ පුද්ගලයාට වඩා වටනේ ය. තම මනස මමන් මායාවන් නිවහල් කළ පුද්ගලයා ජීවීත සටනේ දී නො වැළැ තැගී සිටි යි. ඔහු ගේ ස්ථීර වේතනාවන් බාර්මික නම් සාධා රණ නම් පරාජයට මුහුණ නො පායි. ඔහු සැම විට ම ඔහු ගේ වාචසායෙහි ජයග්‍රාහී වෙයි. එමත් ම ඒ ජයග්‍රහණයන් දරා සිටිය හැකිවනු ඇති. ඔහු ගේ හද්වතෙහි සත්‍යයට ඇති ආදරය රඳවාගෙන ඇත්තාම ඔහු ගේ ජීවිතය වේදනාවන් නොර ය. අමරණීයක් ජලය පානය කළ අයක් වෙති. තම අරගලය විය සිටත් ලෙස ද, ප්‍රඡාවත් ලෙස ද සිදු කරන සත්‍යයේ සොල් දුදුවෙක් වන්නේ ය. පුද්ධිය හා බිජිපුණු ක්‍රියාවල සාධාරණත් වයක් තැති. අප පුද්ධි ප්‍රකාශ කළහාන් එයසාධාරණ කිරීමට අපි තැත් කරමු. අන්‍යයකු යුතු ප්‍රකාශ කළහාන් එය අසාධාරණ යයි ක්‍රියාවල සාධාරණ යයි කිව හැක්කේ කාට ද මානව ප්‍රශ්න ජය ග්‍රහණය සඳහා මිනිසා අමානුෂීක ගති අනුගමනය නො කළ යුත්තේ ය.

### සානුකම්පික සානනය

කරුණාවත් මැරීමත් කිසි දිනොක එකට නො යයි.

බුදු සමයට අනුව අනුකම්පා කිරීම වශයෙන් සත්‍ය මැරීම සාධාරණ යයි ඔප්පු කළ නො හැකි ය. මක්නිසාදයන්? අනු කම්පාව දැක්වීමත් මැරීමත් කිසිවිටෙක එකට යා නො හැකි ය. සමහර මිනිස්පු තමන් සුරතලයට ඇති කරන සතුන් වේදනා විදිනු දක්නට නො කැමුණි බැවින් මරා දමනි. ඒ කෙසේ වෙනත් සානුකම්පිකක්වය නිසා මරා දැමීම නිවරද නුමයක් සේ සුරතලයට ඇති කරන සතුන් හා වෙනත් සතුන් මරා දැමීම පුරුදේක් සේ කරන්නේ නම් දෙවන් ආදරය කරන පුද්ගලයා වත් එසේ කිරීමට මැලි වන්නේ මන්ද? සමහරු තමාගේ බල්ලන් බලුන් හමේ රෝග වලින් පිඩා, විදිනු දකින විට උන් මරා

දැමීමට කටයුතු කෙරෙනි. ඔවුන් එම ක්‍රියාව හඳුන්වනු ලබන්නේ සානුකම්පික මැරිම ලෙස ය.

අැත්ත වගයෙන් ඒ සතුන් වෙත ඔවුන් ගේ ඇති අනුකම් පාවක් නො මැත. තමුන් උන් මරා දමනු ලබන්නේ ඒ ඒ අය ගේ වැඩි ආරක්ෂාවට හා ඒ පිළිකුල් දර්ගනය නො රිසි බැවින් එයින් මිදිමට ය. වේදනා වේදන සතුන් කෙරෙහි අනුකම් පාවක් ඇත්තම් උන් ගේ දිවි තොර කිරීමට කිසිදු අධිතිවාසි කමක් ඔවුනට තැන. කො තරම් හඳුයාචිගම ලෙස අනුකම්පා සහගත වුව ද ඒ නිසා ම උන් මරා දැමීමට සැලැස්වීම තිබුරදී මගක් නො වේ. කෙසේ වෙතන් මේ සේ සතුන් මැරිමන් වෙටරයෙන් සතුන් මැරිමන් අතර වෙනසක් ඇත. තමුන් බොඩයෝ ඒ දෙක ම අනුදත්තේ නො වෙති. ඇතැම් අය සානුකම්පික මරා දැමීම සාධාරණය කිරීමට තැන් කරන්නේ මැරිමේ අරමුණ වරදවා වටහා ගැනීමෙනි. එනම් අරමුණ හෝ හේතුව යහපත් නම් ක්‍රියාව ද යහපත් වේ. ඔවුන් කියා සිටින් නේ තම සුරතල් සතුන් මරා දැමීමේ අදහස අන් කිසිවක් නොව අභිජක සතා ගේ වේදනාව සැනින් අවසන් කිරීමට ය. එය යහපත් ක්‍රියාවක් බව යි ඔවුන් ගේ පිළිගැනීම. ඔවුන් ගේ අරමුණ හෝ ආරම්භක සිතුවිල්ල යහපත් බවට සැකයක් තැන. එහෙත් සානනය කිරීමේ දෙවනි සිතුවිල්ල අකුගල වෙතනා වකි. නිරායාසයෙන් ම එයින් අකුගල විපාක ඇති වන්නේ ය. එකී අපුරු සතුන් මරා දැමීම අන් හැරීම කෙනෙකුට මහන් කරදරයක් විය ගැනී ය. එසේ වුව ද බුදු සමයට එය සාධාරණ සේ නො පෙනේ. මක්නිසාදයත්? එය මුළුමනින් ම අකුගල් විපාක රහිත නො වන හෙයිනි. එහෙත් අවශ්‍යතාව අනුව මැරිම තොරයක් වෙටරයක් නො මැතිව මැරිම නිසා එම දිවි තොර කිරීම වල විපාක තරම් ප්‍රබිල නො වේ. අනින් අතට මිනිසකු හෝ සත්‍ය වේදනා වේදන්නේ තමන් ගේ අකුගල කම් යක් නිසා නම් සානුකම්පික දිවි තොර කිරීමෙන් අප කරන්නේ එකී අකුගල කම්යේ විපාක විදිම කලදැමීම පමණකි. එහි ගේෂ ණය ගැනී හාවය වෙනාන් හවයක දී විදිමට සිදු වේ. බොඳුයෙන් වගයෙන් අපට කළ ගැනී වන්නේ අනුන් ගේ වේදනාව අඩු කිරීම සඳහා කළ ගැනී යම් කිසි ප්‍රතිකම්යක් කිරීම ය.

## ආත්මාරක්ෂාව සඳහා මැරීම

බුදු රජාණන් වහන්සේ සියලු දෙනාට ම සතුන් මැරීමෙන් වැළකීමට අවවාද කළ සේක. එම අවවාදය සියලු දෙනා ම පිළි ගතිතොත් මිනිපුන් ඔවුනෙනුවුන් මරා ගැනීමක් නො කරනු ඇත. පූද්ගලයකු ගේ ජීවිතයට තරජනයක් කළ අවස්ථාවක දි වුව ද ආත්මාරක්ෂාව සඳහා මිනි මැරුම නො වටින බැවි බුඩ දේශනාවයි. ආත්මාරක්ෂාවේ ආසුදය කරුණාවයි. මෙත්‍යයි. කරුණාව හා මෙත්‍ය ප්‍රගුණ කරන්නකුට අවාසනාවන්ත අවස්ථාවන් පැමිණෙන්නේ ඉතා කළාතුරෝකිනි.

මිනිසා තම ජීවිතයට කො තරම් ආදරය කරන්නේද යත්? ඔහු එය අනුත්‍ය යටත් කර ගැනීමට ඉඩ නො දෙයි. ඉතා අවශ්‍ය විටෙක බොහෝ එය ආත්මාරක්ෂාව සඳහා සටන් කරනි. සැම ජීවිතය ම ආත්මාරක්ෂාව සඳහා සටන් කිරීමට හෝ මැරීමට පෙළුස්ම ස්වාහාවික යි. නමුත් එයින් ඇත්තිවන කම් විපාකයන් ඔවුන් ගේ වේදනා මත රඳා පවතී. කෙනෙකු තම ආරක්ෂාව සඳහා සටන් කරන විට ප්‍රතිචාරීය මරණයට පත්වුවහොත් මැරීමේ අදහසක් නො තිබුණි නම් එම මරණයට ඔහු සම්පූර්ණ වග කිවුයුන්නා නො චේ. අනින් අතට මැරීමේ වේනතාවක් ඇත්ති වෙන කවර හේතුවක් යටතේ මැරුව ද එහි කම් විපාක යෙන් ඔහුට බේරිමක් නැතු. එහි ප්‍රති විපාකයට මුහුණ දිය යුතු ය. අප මතක තබාගත යුත්තේ මොන හේතුවක් උඩ වුවද මැරීම ජීවිතය නැති කිරීමක් බවයි. අනුමතියක් නො මැතිව මරා දැමීම මනුෂ්‍ය සාතන යයි කියති. මිනි මැරුමට දෙන දුවුවම මරණීය දණ්ඩින යයි කියති. එය අඟේ සොල්දුවන් සතුරන් විසින් මරණු ලැබූ විට අප එය හඳුන්වන්නේ සාතනයක් ලෙස ය. මැරීම අප විසින් අනුමත කළ විට අපි එයට යුබයයි කියමු. මේ විටන වලින් අප ගේ අඟේ යන ආවේග අන්තර ගතය අස් කළ හොත් ඒ සියල්ල කිසියම මැරීමක් ලෙස අපට අවබෝධ කරගත හැකි ය. බොහෝ උගත්තු හා ඇතැම් ආග මික දේශකවරු ද නිර්වින්දන මැරීම, සානුකම්පික මැරීම, මඟ හිතින් මැරීම වේදනා රහිත මැරීම යනුවෙන් ජීවිතක්ෂයට පත් කිරීම සාධාරණ බව ඔප්පු කිරීමට ඔවුන් උත්සාහ කරනි. ඔවුන්

තරක කරන්නේ මරණයට ගොදුරු වන්නාට වේදනාව තො දැන් නම් බෙල්ල කපන පිහිය ගොදුට මුවහන් නම් මැරීම සාධාරණ බවයි. බුදු සමය එ වැනි තරක පිළිගන්නේ නැත. මෙහි දී අවශ්‍ය වන්නේ මරණය සිදු කෙලේ කෙසේ ද යන්න තොට එකකු ගේ ජීවිතය තවෙකකු විසින් නැයිම සි. සිරුරෙන් ජීවිතන්දීය වෙන් කිරීමයි. එසේ කිරීමට මොන ම හේතුවක් මත හෝ කිසිවකුටත් අයිතියක් නැත.

## මෙලොව හා සේසු ලෝක

**ලෝක ස්වභාවය**

“ලෝකයේ ආරම්භයක් තිබුණා දැයි සිතීමට තරම් හේතුවක් නැත. යම්කිසි දෙයක ආරම්භයක් තිබිය යුතුය යි යන අදහස තරුවගෙන් ඇති වන්නේ අපේ සිතුවිලි වල දුට්ලිලකම නිසා ය.” -බරුන්ධි රසල්

ලෝක සම්භවය ගැන සැලකීමේ දී තුන් ආකාරයක අදහස් දක්වන්නේ සිටිනි. එයින් පළමු වැන්නෙන් කියන්නේ මේ ලෝකය ස්වභාවික ලෙස පහළ වූ බවත් ස්වභාව ධ්‍යාම්‍ය බුද්ධිමත් බලවේගයක් නොවන බවත් ය. ඒ කෙසේ වෙතත් ස්වභාව ධ්‍යාමය එයට අනුරූප ලෙසින් ත්‍රියා කරමින් වෙනස් වෙමින් ගමන් කරන බවත් ය. දෙවන අදහසින් කියන් නේ මේ ලෝකය ස්විබ්දාරී දෙවියන් ගේ නිරමාණයක් බවත් සියල්ල ඔහු ගේ වගකීම බවත් ය. තුන්වන අදහසින් කියන්නේ මේ ලෝකයේ හා ජීවින් ගේ මූලාරම්භයක් ඇතැයි සිතිය නො භැකි අගක් මූලක් නො මැති එකක් බවයි. මුදු සමය මේ තුන්වැනි ගණයට අයත් වෙයි. ලෝකයේ මූලාරම්භයක් ඇතැයි යනු සිතීමට තරම් හේතුවක් නොමැති බව එයින් පැවසෙයි.

කිසියම් දෙයක මූලාරම්භයක් තිබිය යුතු ය යන අදහස තරුව වශයෙන් ඇති වූයේ අපේ සිතීමේ ගක්තිය මදිකම නිසා ය. නුතන විද්‍යාව පවසන පරිදි අවුරුදු තක්ටි ගණනකට පෙර අභින් සිසිල් වූ ලෝකයේ ජීවීහු නො සිටිය ය. ජීවින් ගේ මූලාරම්භය සාගරයේ සිදු වූවකි. මුදු සමය කිසි විටෙක මේ ලෝකය වන්දියා, සුයියා, තාරකා, සුලං, වතුර හා දිවා රාත්‍රි ප්‍රබල දෙවියකු ගේ හේ මුදුවරයකු ගේ මැවීමක් සේ විශ්වාස

තො කරයි. ලෝකය එක්තරා කාලයක නිරමාණය කරනු ලැබූ වක් ලෙස බොඳ්ධයේ විශ්වාස තො කරති. එය සුම තත්පර යකදී ම ලක්ෂවාර ගණනින් මැවි මැවි ඇති වෙයි.

එම ස්වයං මැවිම එලෙසින් ම සිදු වෙමින් පවතින අතර ඒ අයුරු නැතිවිම ද සිදු වන්නේ ය. බුදු සමයට අනුව ලෝක පද්ධතිය විශ්වයේ ඇති වි නැති වි යන්නකි. එච්. ඩී. ටෙල්ස් ඔහු ගේ ‘සංක්ෂිප්ත ලෝක ඉතිහාසය’ නමැති පොතෙහි මෙයේ කියා ඇත. “විශ්ව සම්මතය පරිදි අප ජීවත් වන විශ්වය, සියලු ආකාරයෙන් පෙනී යන්නේ අති දිරිස කාල පරිවේශයක් නැත හොත් අනන්ත අප්‍රමාණ කාලයක් පැවති බව ය. අප ජීවත්වන විශ්වය අවුරුදු හය හත් දහස් ගණනක් පමණ පැරණි ය.” යන අදහස බිඳ හෙලි ගිය එකකි. මිහිතලය මත ජීවය ඇතිවිම එක වර සිදු වූ දෙයක් සේ තො පෙනේ. විශ්වයේ උපත හා විපත පැහැදිලි කිරීම සඳහා බොහෝ ආගම් දරු ප්‍රයත්නයන් ඇත්ත වශයෙන් ම සාචදා කළේපනා ය. විශ්වය කිසියම් දෙවියකු ගේ මැවිමක් ලෙස දුටු බොහෝ ආගමිකයේ එම දරුණනය තහවුරු කිරීමේදී දෙවියන් එක්තරා නියම කරගත් කාල සීමාවක් තුළ නිරමාණය කළයි යන කියමන නුතන විද්‍යා දැනුමට අනුව සනාථ කිරීම අති දුෂ්කර ය. අද බොහෝ විද්‍යාඥයන්, ඉතිහාසය ඇයන්, තාරකා විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන්, උද්භිද විද්‍යාඥයන්, පුරා විද්‍යාඥයන් හා ප්‍රබල වින්තකයින් මේ ලෝකයේ සම්භවය පිළිබඳ දැනීම සමඟ හා පරස්පර විරෝධ තො වේ. බරවෙන්ඩි රසල් යළින් බුදු රජුන් අගය කරන්නේ වෙනත් ගාස්තාවරයන් මෙන් ලෝක ස්වභාවය පිළිබඳ බිඳ වැවතෙන සාචදා මත ප්‍රකාශ තොකළ නිසා යයි පවසා ඇත.

නවීන විද්‍යාඥයනට හා ගාස්තාවරයනට හාරගත තො හැකි විශ්ව ස්වභාවය පිළිබඳ කළේපිත පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ ආගම් ඇත්තේ ය. බොඩ් අටුවා කළාවල පවා ඇතැම් බොඩ් ලෙබෙකයන් මේ ප්‍රයත්නයට අදාළව ලියු දේ විද්‍යානුකූල වින්තන යට අහිමියෝග කළ තො හැකි යයි කිව හැකි තො එවි. බුදු රජාණන් වහන්සේ මේ ප්‍රයත්නය උදෙසා කාලය නාස්ති තො කළ සේක. උන් වහන්සේ එයට හේතු වශයෙන් දක් වූයේ එම

ප්‍රශ්නය ආධ්‍යාත්මික සංචිතයට යොමු නො වන ආගමික විතිනා කමක් තැනි එකක් ලෙසිනි. ඒ අනුව විශ්වයේ මූලා රම්භය පිළිබඳ විවරණය ආගමට අදාළ දෙයක් නො වේ. අප ගේ අනාගත ජීවිතය සකස්කර ගැනීමට හා ධර්මිෂ්‍ය ජීවිතයක් පවත්වා ගැනීමට එකී සිද්ධාන්ත අවශ්‍ය නො වේ. ඒ කෙසේ වෙතත් යමෙකු එය අධ්‍යයනය කරන්නට පොත්සාහී වන්නේ නම් ඔහු විද්‍යාව, තාරකා විද්‍යාව, හු ගර්හ විද්‍යාව, ජීව විද්‍යාව හා මානව විද්‍යාවත් ගැවෙළණය කළ යුතු ය. එකී විද්‍යාවන්ට වඩා විශ්වසනීය වූ පරීක්ෂණයන්ට හාජනය වූ තොරතුරු මේ පිළිබඳව සැපයිය ගැනී ය.

ඒවාට වැඩි යමක් ආගම් වලින් දිය නො ගැනී ය. ආගමක පරමාන්තීය මේ ලොව පර ලොව ජීවිත අවසාන විමුක්තිය ලැබෙන තුරු වගා කර දීම ය. බුඩ ඇනායට ලෝකය අන් කිසි දෙයක් නොව සංසාරය යි. ජීවිතය මරණය හා පුනරුත්පත්තිය ඇතුළු වනුය යි. උන් වහන්සේට ලෝකයේ අග මූල සංසාරය තුළ තිබෙන්නකි. මූල ද්‍රව්‍ය හා මූල ගක්තින් තුළනාත්මක හා අන්තරායන්ත බැවින් මෙය මූලය අයය යන විසින් තෝරා ගැනීමට යුතු අරථ විරහිත ක්‍රියාවකි. ලෝකයේ මූලාරම්භය සෙවීම සඳහා අප ගේ කළුපිතයන් කුමක් වුව ද අප ගේ අදහස් වළ පරම සත්‍යයක් තිබිය නො ගැනීය.

1. ආකාශය නිමක් තැනි ජීවින් අන්තය.
2. විශ්වය අපරිශ්‍යනය ලෝකය ද අසඩ්බ්‍යය.
3. බුදුන් වහන්සේ මෙය පැවසු සේක.
4. මෙන් කුළුණෙන් ලතෙන් සැසී දම දෙසමින්

-ග්‍රී රාමවන්ද කවි හාරති

එක දිනක් මාලුඩිකා පුන්ත නමැති පුද්ගලයෙක් ගාස්තාසන් වහන්සේ වෙතට අවුන් මේ ලෝකයේ සම්භවය පැහැදිලි කරන ලෙස උන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියේ ය. බුදු රජා මෙන් වහන්සේ ගේ පිළිතුර අසතුවූ දෙක වුවහොත් තමා තව දුරටත් උන් වහන්සේ ගේ අනුගාමිකයකු සේ නො සිටින බව ද කිවේ ය. තවාගතයන් වහන්සේ ඉතා සන්සුන් ලෙස දුන් පිළි-තුර වූයේ මාලුඩිකා පුන්ත තමන් වහන්සේ ගේ අනුගාමික

යකු වුව ද නොවුව ද තමන් හට එයින් කිසිදු ප්‍රතිච්චාකයක් තොටා බවත් සත්‍යයට කිසිවෙකු ගේ ආධාරයක් අනාවශ්‍ය බවත් ය. අනතුරුව බුදු රුද්‍යන් වදා ඇත්තේ ලෝකයේ මූලා රම්හය පිළිබඳ සාකච්ඡාවකට උන් වහන්සේ නො යන බව ය. එ වැනි දැනුම් ලබා ගැනීමට යුම් කාලය නාස්ථි කිරීමකි. මක් නිසායාත්? මිනිසා ගේ මහත්ම කායුසිය වන්නේ වත්මානයේ දී ඔහු ගේ විමුක්තිය ලබා ගැනීම මිය අතිතයේ හෝ අනාගත යේ දී ලබා ගැනීම නො වේ. එය පැහැදිලි කිරීම වස් සම්බුද්‍ය රඳු විෂ කැඳු රියකින් විද තුවාල ලැබූ පුද්ගලයා ගේ උපමා කථාව වදා ය. එකී අනුවත් පුද්ගලයා ඊතලය ඉවත් කිරීමට ඊතලය විදි පුද්ගලයා ගේ සියලු තොරතුරු දැන ගන්නා තෙක් ඉඩ නුදුන්නේ ය. ඔහු ගේ සේවකයන් ඒ තොරතුරු නිරා වරණය කර බැඳු විට පුද්ගලයා මිය ගොස් ය. ඒ අනුව අප ගේ වඩා ඉක්මන් කායුසිය විය යුත්තේ නිවන සාක්ෂාත් කර ගැනීම විනා මූලාරම්හයන් සෙවීමට වෙහෙසීම නො වේ.

## සෙසු ලෝක පද්ධතිය

නුතන විද්‍යාත්මක ගෛවේෂණයන් ගේ ආලෝකය අනුව මානව ලෝකයේ සීමාකරනයන් අගය කළ හැකි අතර මේ විශ්වයේ වෙනත් තැන්වල ලොක පද්ධතින් තිබිය හැකි බැවි කළේනා කළ හැකිය.

අැතැම් අවස්ථාවල දිබුදු රජාණන් වහන්සේ විශ්වයේ ගොඩ තැගිල හා සේවනාවය ගැන ද සඳහන් කිරීම කළ මේක. බුදු රුද්‍යන් වදා පරිදි විශ්වයේ අැතැම් සාක්ෂාත්වල වෙනත් ආකාර ජීවීන් ඇති බැවි සිනා ගත හැකි ය. බුදු රජාණන් වහන්සේ මේ විශ්වය තුළ පැවතෙමින් ඇති ආයතන තිස් එකක් ගැන සඳහන් කළහ. ඒවා

4 අසුහ ආයතන හෝ අර්ධ මානව රාජධානී සතරකි.  
(නිරය නිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, අසුරනිකාය)

1 මිනිස් ලෝකය

6 සඳිවා ලෝකය

16 රුපකාර ඇති රුප ලොක, (සියුම් හොතික ආකෘති)

4 අරුප ලොක හෙවත් (ආකෘතියක් නැති රාජධානී)

මෙකී සෙසු ලෝකයන් ගේ පැවැත්මක් ඇති බව සනාථ කර ගැනීම නැවින විද්‍යාව සතු ය. නැවින විද්‍යාඥයේ ද සෙසු ගහ ලෝකවල සිටිය හැකි ජීවින් ගැන සෙවීම කරනි. තුළන විද්‍යාත්මක ප්‍රගතියේ වෙශවත් ප්‍රතිඵලයක් ලෙස මන්දකිනියේ දුරස්ථ ගහ වස්තුවල සිටිය හැකි ජීවින් ගැන දත්ත ගන්නට හැකි වනු නො අනුමාන ය. ඇතැම්විට ඔවුන් ද අපට බැංශපාන න්‍යායයනට විෂය වී ඇත්දයි දත්ත ගත හැකි ය. ගාරිරික වශයෙන් ඔවුන් අපට වඩා දේ විධියකින් වෙනස් වීමට ද එනම් පෙනුමෙන් හා මූල ද්‍රව්‍ය හා රසායනික ගොඩ නැගිමෙන් (සංයුතියෙන්) හා විවිධ ප්‍රමාණයන් ගෙන් යනුවෙනි. තවද ඔවුන් අපට වඩා බොහෝ උසස් හෝ උෂ්ණත්වයක සිටිමට බැරිකමක් ද නැත. විවිධ සංඝී ආකෘති ඇති සෞරගුහ මණ්ඩලයේ එක ම ගහයා බවට පාලිවිය පත් වූයේ මක්නිසා ද? විශ්වයේ එය කුඩා තිතක් බඳු ය. සර ජේම්ස් ජීනස් නමුනි පුප්පූඩි අජ්වාකාය හොතික විද්‍යාඥයා ගේ මතය අනුව දුරදරුණක පථයට අසුවන අවකාශයේ ප්‍රමාණය මෙන් දෙ ලක්ෂ එක් දහස් ගුණයක් පමණ (අභ්‍යාචකායය) විශ්වය ලොකා ය. ඔහු ගේ “අද්‍යත ජනක විශ්වය” නමුනි ගුන්තයේ මෙයේ සඳහන් කර ඇත. “විශ්වයේ සංඛ්‍යාව කො තරම වේදුයේ කිවහොත් මේ ලොව ඇති සියලු ම මූහුදු වෙරලු වල ඇති වැලිකැට සංඛ්‍යාවට සම්විය හැකි ය. “එබඳ විශ්වයන් සංඛ්‍යාවක් අතර පාලිවි ගහයා වැලිකැටයකින් දෙ ලක්ෂයෙන් පා-ගුවක් තරම වන එකකි.”

ඔහු තවදුරටත් අපට සපයන තොරතුරක් නම් සුයීයා ගෙන් පිටවන ආලෝකය පොලොවට පතින වීමට ගතවන කාලය මිනිටට 8.3 පමණ වෙයි. එහෙන් විශ්වය හරහා එම ආලෝකය ගමන් කිරීමට වූම් දෑ ලක්ෂ 100,000 පමණ ගත විය හැකි ය. විශ්වයේ විශාලත්වය එතරම ය. විශ්වයේ විශාලත්වය ගැන සලකා බැලීමේදී අභ්‍යාචකාය නමින් ජනප්‍රියව ඇති අප දැන්නා විශ්වය අනුව කළේපනා කළ හොත් සෙසු ලෝකවල පැවැත්ම විද්‍යාත්මකව සනාථ කළ හැකි වන්නකි. තුළන විද්‍යාත්මක අනාවරණයන් ගේ ආලෝකය නිසා මානව ලෝකයේ සීමාවන් කවරේදයි අපට අයය කළ හැකි ය. අද විද්‍යාව අපට ප්‍රදරුණය කර ඇති පරිදි මානව ලෝකය පිහිටියේ අප ගේ සංවේදීය ඉන්දියයනට ලබාගත හැකි කම්පන සංඛ්‍යාන

යන් ගේ සීමාවන් අතරේ ය. විද්‍යාව අපට පෙන්වා දී ඇති තවත් කරුණක් නම් තවත් කම්පන සංඛ්‍යානයන් අප ගේ ප්‍රති ගුහණ පරාසයනයට ඉහළින් හෝ පහළින් තිබෙන බවයි. ගුවන් විද්‍යාලිතරංගත් එක්ස්කිරණන්, රුපවාහිනී තරංගත් සූක්ෂම තරංගත් අනාචරණය කර ගැනීමන් සමඟ අප ගේ සංවේදී ඉන්දියයන් අපට සීමා කළා වූ දරුණනයන් අතිශයින් අයය කළ හැකි ය. කුඩා අමයකු අඩක් විවෘත කළ දෙරක විවරයෙන් පිටත එකී බලන්නා සේ අපට ද විශ්වය දෙස එකී බැලිය හැක්කෙක් අප ගේ සංවේදීය ඉන්දියයන් මගින් ඇති කළ විවරය තුළිනි.

අප ගේ සීමිත සංඡ්‍යවන් (භැජීම්) ගෙන් ලබන සංඡ්‍යනානය හෙවත් දැනීම අපට පෙන්වන (පුදරගන) දේ නම් සෙසු ලෝකයන් ගේ පැවතීමේ හැකියාව හා ඒවා අප ගේ ලෝකයෙන් වෙන් වී හෝ අප ගේ ලෝකයන් සමඟ අන්තර කාවැළීමක් තිබිය හැකි බවය. විශ්වයේ ස්වභාවය ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද්දේදේ එහි ආරම්භය හෝ අවසානය සිතාගත නො හැකි බවය. බොඩියෝලෝකාන්තය සූක්ෂ්මකවසම්පූජීවිනායුයක් කරා යොමුවන බවක් විශ්වාස නො කරනි. මූල විශ්වය එකවර විනාශයට යැමක් ඇති විය හැකි නොවේ. විශ්වයේ එක්තරා කොටසක් අනුරුදු දහන් වූව ද වෙනත් කොටසක් ගෙජ වේ. තවත් කොටසක් නොපෙනී යනාවිට තවත් කොටසක් යළි ප්‍රාදුරුහුත්වය හැකි ය. නො එසේ නම් පුළු විශ්වයේ විසුරුණු කොටස් වලින් වෙනත් එකක සම්භවය සිදු වේ. එය සිදුවන්නේ එක් රස්වන අනු, මූල ද්‍රව්‍ය, වායු හා අප්‍රමාණ බල ගක්නීන් හා ගුරුත්වය හා විකිරණ මෙහෙයුමෙන් ආධාර ලැබෙන සංයාගයන් නිසා ය. එවිට වෙනත් නව ලෝකයක් ඇත්තේ එක්තරා කාලයක් පවතින්නේය. මෙය විකිරණ ගක්නීන් ගේ ස්වභාවයයි. බුදු රජාණන් වහන්සේ විශ්වයේ අගමුල සිතිය හැකි දෙයක් නො වන බව වදුලේ එ නිසා ය. විශ්වයේ ස්වභාවය හා සංයුතිය පිළිබඳව කරුණු දැක්වීමක් බුදු රජුන් කර ඇත්තේ පුවිගෙජ අවස්ථාවක දී ය.

ල් පිළිබඳව උන් වහන්සේ දේශනා කෙලේ ග්‍රාවකයාට තමා වදුරන දේ අවබාධ වේදුයි සෞයා බැලීමෙන් පසුව ය. උසස් ආධ්‍යාත්මික සංවර්ධනයට යොමු නොවන රේනියා පාර ලොකික කළුපිතයන් කෙරෙහි උන් වහන්සේ එතරම් අහිරුවියක් නො

දුක්වූ සේක. බොධියන් විශ්වාස නො කරන ඇතැම් මීනිසුන් ගේ පිළිගැනීමක් නම් දෙවියන් විසින් මේ ලංකා විනාශයට පත් කරනු ලබන බවත් එම දෙවියන් ගැන විශ්වාස නො කරන මීනිසුන් මහත් සේ දුෂ්ණයන් ගෙන් පිරි ඇති කාලයක මේය සිදු වන බවත් ය. මේ විශ්වාසය පිළිබඳව මීනිසුනට ප්‍රශ්න කළ හැකි කාරණයක් වන්නේ දෙවියන් තම බලය ගොදු විනාශ කරනු වෙනුවට ඔහු ගේ එම බලය ගොදු තම ආගම නො අදහන්නාන් අදහන්නාවුන් කිරීමටත් දුෂ්ණ මීනිසුන් ගේ සින් පිරිසිදු කිරීමටත් බැරි මක්නිසාද? යනු යි. දද්විදුන් එසේ විනාශ කළත් නො කළත් යම්කිසි ද්‍රව්‍යක මේ සියලු දෙය ම නැතිවන දිනයක් එළැමිනු ඇත. මක්නිසාදයන්? ඇතිවන සියල්ල පැතිවන බැවිනි. ඒ කෙසේ වෙතත් බුද්ධ වචනයෙන් කියන ගොන් මේ ලංකා විනාශ නාම රුප නම් වෙයි. එනම් මේ ලංකා අන් කිසිවක් නොව ඇතිවෙමු හා නැතිවීමේ සමඟන්ය හා වින්න හෝතික ප්‍රතියංශය යි. අවශ්‍ය විශ්ලේෂණයේ දී බුද්ධ ධ්‍රීඛාන විද්‍යාත්මක අනාවරණයෙන් කොතරම් පුද්‍රම සහගත හා වශිකාන ව්‍යව ද ඒවා ඉක්මවා යන්නේ ය.

විද්‍යාවේ දී විශ්වය පිළිබඳ දැනුම මීනිසාට තමා ගේ ලංකාකික සුව පහසුව හා ආරක්ෂාව පිළිබඳ යායිනාන්වය ලබා ගැනීමට උදව් වෙයි. එහෙත් බුදු රුදුන් විදරා ඇත්තේ කො තරම් දැනුම සමඟාරයක් ලබා ගන්ත ද අවසානයේ දී මීනිසා බව දුකින් ගෙරු ගත නොහැකි බවයි. ඔහු තෙමේ ම අයිත්තාන පුළුළුව ගෙයයී-වත් ලෙස තම සවභාවය වටහා ගැනීමත් විශ්වයේ වචනයේ වන ස්වභාවය අවබෝධනයන් සිදුවන තුරු සුළාන්මක විය යුතු ය. සහර දුකින් නිධනයේ වූ මීනිසාකු විම සඳහා සින ද්‍රානාය කළ යුතු ය. මීනිසා සැබැඳු ලෙසින් ම අවබෝධ කරගත යුතු කරුණක් නම් විශ්වය ජය ගැනීමට යුත් අස්ථිර එකක් බවත් එසේ කිරීමෙන් තමා ද සුළං මෝල් සමග සපනට ගිය තවත් ක්වේ සේවී කෙනෙකු විය හැකි බවත් ය. කිසියම් කෙනෙකු කළ යුත්තේ තමා පිළිබඳව සම්සාද දාම්ප්‍රේය සහිතව තම සින ද්‍රානාය කර ගැනීම වසේ තම කාලය හා ගක්තිය ගොදුවීන්. අනවශ්‍ය නො වැදගත් සිද්ධීන් කෙරෙහි කාලය හා ගුමය වැය නො කොට තමා ගේ මමන්වය පිළිබඳ මායා බැමී විනාශ කිරීම ය.

## සුර පුර හා අපාය පිළිබඳ බෙංදු සංකල්පය

තුවණීත්තා තම සුර පුර තමා ම සාද ගත්තා අතර අනුවත්තා තැනෑත්තා තම නිරය ගතමේ ම සාද ගත්තේ ය.

පුර පුර හා නිරය පිළිබඳ බොඳ්ධ සංකල්පය වෙනත් ආගම් වල එම සංකල්පයට වඩා බෙහෙරින් වෙනස් ය. බොඳ්ධයෝ එම ආයතන සඳතනික සේ නො සලකති. මිනිසු නිරයට සඳතනිකව ගරහිත කරනු ලැබේම අයාධාරණ ය. ඔහු ගේ මානුෂික දුරවලතා නැති කර ගැනීමට හා තම සංවධීනය ඇති කර ගැනීමට හැකි සැම අවස්ථාවක් ම ලබා දීම පුක්ති සහගත ය. බොඳ්ධ මතයට අනුව අපාගත වන්නට ද පුරව ජාතියේ කළ කිසළයන් ඇතොත් ඒවා පලදීමෙන් ඉහළට පැමිණීමට ද ඉඩ ඇත්තේ ය. නිරයේ දෙරවුවිලට යතුරු දමා නැත. නිරය තාවකාලික එකකි. එහි සඳතනික තැවීමකට සන්වයාට කිසිදු හේතුවක් නො මැත. බුද්ධ දේශනාවට අනුව සුරපුර හා නිරය ඇත්තේ මෙලාව ඉක්මවා යැමෙන් පමණක් නො වේ. මේ ලෙළාවදීමත් ලැබිය හැකි ය. ඒ අනුව සුරපුර හා නිරය පිළිබඳ බොඳ්ධ සංකල්පය ඉතා සහභාක ය. නිසුනාක් ලෙස බුදු රඳුන් වදුල කරුණක් දැක්විය හැකි ය. එනම් කිසියම් සාමාන්‍ය අඹුන පුද්ගලයකු මහ සයුර යට නිරය හෝ පාතාල ලෝකයක් ඇතිබව නිර කෙරෙන කාරණා ගෙනාගැර දක්වන්නේ නම් ඔහු ගේ ප්‍රකාශනය සාවදා ය. පදනම් විරහිත ය. නිරය හෝ අපාය යන පදයන් අදහස් වන්නේ පිඩාකාරී වේදනාත්මක හැඟීම් ය.

බොඳ්ධ සංකල්පයට අනුව නිරය යනු දෙවියන් මැඩු එකක්තරා බිමක් හෝ සූදනම් කළ තැනක් ලෙසින් නො පිළිගැනේ. මෙලාව ඇති නිරයේ තාපය මේ ලෙවින් පිටත ඇති නිරයේ තාපයට වඩා වැඩි ගින්නක් තිබේ ද? කාමය, හෝ ලෝහය, හා අවිද්‍යාව ද එසේ ම ය. බුද්ධමතයට අනුව එකාලාස් විරෝධයක ගොනික වේදනා හා මානසික පිඩිනයන්. ගෙන් තැවෙන්නේ ය. කාමය, ද්‍රාව්‍යය, මායාව, ලෙඩ රෝග දිරීම, මරණය, මතාස්තාපය, වැළුම් (ඁාරිරික මානසික) වේදනාව කනස්සල්ල හා දුක ආදිය යි. මිනිසුනට එකී මතො විසංගත තත්ත්වයන් සමහරක් නිසා ඇතිවන ගින්නෙන් මුළු ලෙවා ම වුව ද ද්වා අළුකළ හැකි ය. බොඳ්ධ දරුණයට අනුව

සුරපුර හා නිරය ඉතා පහසුවෙන් නිරවචන කළ හැකිවේ. එනම් මහත් දුක් වේදනා ඇත්තේ යම තැනෙක ද? එය මෙලාට හෝ වේවා. අන්කිසියම් තලයෙක වේවා, එතැන දුක් පිඩා, විදිනුවුනට අපායෙකි. එමෙන් ම මහත් සුව සතුව ඇත්තේ යම් තැනෙක ද? එය මෙ ලොට හෝ වේවා, අන් කිසි තලයෙක හෝ හෝ වේවා එතැන ලොකික සුව විදින්නවුනට සුරපුරයෙකි. ඒ කෙසේ වෙනත් මානව ජීවිතය දුක සැප දෙක ම ප්‍රත්‍යාශණය වූ තැනාක් සෙයින් මිනිසුන් දුක සැප දෙක ම ප්‍රත්‍යාශණය කරන අතර මනුෂ්‍ය ජීවිතයේ සැබු ස්වභාවය අවබාධකර ගැනීමට සමත් විය හැකි ය. නමුත් බොහෝ වෙනස් තලයන්හි ජීවත්-වීමේ දී එහි විසන්නනාට එබදු අවබාධයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ ප්‍රස්තා අඩු ය. ඇතැම් හවයන්හි සතුවට වඩා දුක් වේදනාවන් අඩු ය. තවත් තැන්වල දුක් පිඩිනවලට වඩා සතුව ප්‍රිතිය ඇත්තේ ය.

බොඳ්ධයන් විශ්වාස කරන්නේ මරණීන් මතු පුනරුත්-පත්තිය ක්‍රියාත්මක වී කිසියම් හවයක ඉපදිය හැකි බව යි. එකී අනාගත හවය තීරණය වන්නේ පුද්ගලයා මැරෙන මොහොතේ ප්‍රතිසංවේදනය කරන ප්‍රතිසන්ධි විත්තය අනුව ය. හෙවත් මැරෙන මොහොතේ දැනෙන අවසාන නිමෙෂය අනුව ය. එකී පුනරුත්පත්තිය තීරණය කරන අවසාන සිතුවිල්ල මිනිසාගේ පුළු ආත්මයේ හෝ මේ ජීවිතයේ දී කරනු ලැබූ ක්‍රියාවන් ගේ ප්‍රතිඵලයෙකි. මේ නිසා ප්‍රබලතම සිතුවිල්ල පරාවතීනය වූයේ කුසල ක්‍රියාවන් අනුව නම් ඒ තැනැත්තා ගේ අනාගත හවය සුවදයක තැනාක් වේ. නමුත් ඒ හවය තාවකාලික ය. එය ගෙවී අවසන් වන් ම නව ජීවිතයක් පටන් ගැනීම යළි ඇරණී. එය ද තීරණය වන්නේ වෙනත් ප්‍රබල කම් බල වෙශයකිනි. යමෙකු නිවරද දැකුම ලබන තොක් මේ අවශ්‍යතාතියා පිළිවෙළ අවසානයක් තො මැනිව සිදු වන්නක් බැවින් අධිෂ්ථානයිලිව අවසාන සුවය වූ නිවන උපද්‍රවන ආයනී මාර්ගය අනුගමනය කළ යුතු ය. සුරපුර ද තාවකාලික ය. එහි ද කුගල ක්‍රියාවන් කළ තැනැත්තනට අධික ඉන්දිය පිනාලීම සහිත දිසි කාලයක් ප්‍රත්‍යාශණය කළ හැකි ය. අපාය ද තාවකාලික ය. එහි ද අකුසල් කළ තැනැත්තාට අධික කායික මානසික දුක්වේදනා ප්‍රත්‍යාශණය හෙවත් ප්‍රතිසංවේදනය සිදුවෙයි. එකී ආයතනයන් ස්ථීර ඒවා

ලෙස විශ්වාස කිරීම සාධාරණ නො වේ. සුර පුර නිරය යන දරුණා දෙකකි ම පිටුපස දෙවියක් නො මැත. ප්‍රතිසංඝ්‍ය සඳහා ඇත්තේ ඔහු ගේ කුගල කළීය හෝ අකුගල කරමය යි. බොඳු බිජෝය් කිසි දිනක නිරයේ ගිනි දුල් පෙන්වා මිනිසුන් බිජෝ තර හෝ පාරාදිසය පෙන්වා මිනිසුන් කුල්මන් කර බුද්‍ය සමය ඉදිවිපත් නො කරනි. ඔවුන් ගේ ප්‍රධාන අදහස බොඳු බිජෝ ගේ විරිකය ක්‍රමානුකූලව ගොඩ නැගිම යි. මනස පුහුණු කිරීම යි. බොඳු බිජෝ නම ප්‍රගුණ කිරීමේදී සුරපුරය ඉලක්ක කර ගැනීමක් හෝ නිරය කෙරෙහි බිඡ වැඩිකර ගැනුමක් නොව කළ හැකි ය. ඔවුන් ගේ වගකීම වන්නේ මානසික සාමය සාධාරණ ගතිග්‍රණ වලින් හෙති සිල්වත් දිවිපෙවනක් ගෙනා යැමි ය.

## දේව විශ්වාසය

බොඳු බිජෝ දේවතාවුන් ගේ පැවැත්මක් නැතැයි නො කියනි.

ඉදුරන් පිහාවීම අනින් බලන විට දෙව දෙවතාවේ මිනිසුන්ට වඩා වාසනාවන්තයේ ය. මිනිසුන්ට නැති ඇතැම් බලයක් ඔවුනු ද තමනට ඇති බලය කෙනරම වුවන් ඇතැම් සීමාවනට යටත් ය. තාවකාලික ය. ඔවුනු මිනිසුන්ට වඩා දිසි කාලයක් එවන්වන්නාගු ය. සැපවන් වාසස්ථාන ඇත්තේ නො ය. ප්‍රිතිමන් පීටින ගත කරන්නේ ය. ඔවුන්ගේ ද කුගල කළීයන් ගෙවී යන්ම (පුරුව හවයන්හි දී රස්කර ගත් පරිදි) කුගලා කුගල කළී බල අනුව යළි ප්‍රතිත්ස්ථාපන්තියක් යම් කිසි තැනෙක ලබන්නාගු ය. බුද්ධ මතය අනුව මිනිසන් බව ලැබීම නියා වඩා යහපත් තත්ත්වයන්හි ඉපදිමුව කුසල් රස්කළ හැකි ය. ඒ සඳහා දෙවියනට ඇත්තේ අවම අවස්ථාය. බොඩයන් අතර ඇති පොදු විශ්වාසයක් නම් කියියම් කුගල කළීයක් කළ කළුහි ඒ කුගලානිඟංසයන් දෙවි දෙවතාවුනට අනුමෝදන් කිරීමෙන් ඔවුන් ගෙන් පිහිටාධාර ලබා ගත හැකි බව යි. මේ මතය පදනම් වී ඇත්තේ බුදු රුයන් විසින් දෙවි දෙවතාවනට ආගම ධ්‍යාමානුකූලව පීටින ගත කරන්නවුනට ආරක්ෂාව සැලසිය යුතු ය යන නියෝගය යි. බොඳු බිජෝ දෙවියනට පින් අනුමෝදන් කිරීමට

හෝ ඔවුන් සිහි කිරීමට සැම පූජ්‍යකම්යකින් පසුව පුරුදු වී පෙනින්නේ එම හේතුව නිසා ය. එහෙන් ඒ දේවියනට වැදුම් පිදුම් කිරීමට උනන්දු කිරීමක් නො කළ ගේක. එහෙන් ඇතැම් බොඳ්ධ සිරින් දේවියන් වටා සිදු කෙරෙනු පෙනේ. මිනිසුනට මහන් දුෂ්චරණ පැමිණි විට ඒ දුක්මුසු ප්‍රකාශනයන් ඉදිරිපත් කර අස්-වැසිලි ලැබේම් වස් දේවාලයට පිවිසෙන බැවි පෙනේ. එසේ කිරීමෙන් කිසියම් සැනැසිලි සුවයක් ඔවුන් ගේ හදවත් තුළ ඇතිවේ. එයින් සැනැසිමක් ද ලබති. එසේ වෙනත් විද්‍යාර්ථී-යකු ප්‍රබල අධිෂ්ථානයක් ඇත්තකු භාද අධ්‍යාපනයක් හා අව-බොධයක් ඇත්තකු එවැනි විශ්වාසයට හා පිළිවෙත්වලට නැඹුරු වීමක් ඇති නො කරනු පෙනේ. බුදු සමයෙහි නියත වගයෙන් ම සඳහන් නැති දෙයකි තිවන් සුවය පතා දෙවි දෙවනාවුන් වන්දනා කිරීම. බොඳ්ධයන් විශ්වාස කරනුයේ කුසල් අකුසල් පුද්ගලයා මත පිළිටා ඇති බවත් කිසිදු බාතිරයකුට අනිකාශ පවතු කළ නො හැකි බවත් ය. (ඩිම්පල) බුද්ධත්වය හා නිරවාණය සාක්-ෂාත් කර ගැනීම බාහිර මූලාශ්‍රයක ආධාර නො මැතිව කරගත හැක්කකි. බොඳ්ධයනට තම ආගම පිළිපැදීම දේවියන් ඇතිව හෝ නැතිව කළ හැකි ය.

## අවතාර ලේකය

පෙනෙන නො පෙනෙන ආලෝක තිබෙන්නා සේම දායා-මාන හා අදායාමාන සහයන් හෝ දාෂ්ටේ තිබිය හැකි ය.

යහපත් හෝ අයහපත් දාෂ්ටේ නැතැයි බුදු සමය නො කියයි. පෙනෙන හා නො පෙනෙන සත්වයන් හෝ දාෂ්ටේන් පෙනෙන නො පෙනෙන ආලෝකයක් තිබෙන්නාක් මෙන් තිබිය හැකි ය. නො පෙනෙන ආලෝකයන් දැකිම සඳහා විශේෂ උපකරණ අවශ්‍ය වන්නා සේ නො පෙනෙන සත්වයන් දැකිම සඳහා විශේෂ සංවේදනයන් අපට අවශ්‍ය විය හැකි ය. අප ගේ මසැසුට නො පෙනෙන නිසාම එවැනි ඇතැම් දිෂ්ටේ නැත්හාන් අවතාර-යන් ගේ පැවතීමක් නැතැයි අපට කිව නො හැකි ය. මෙකී දිෂ්ටේ ද ඉපසීම හා මරණයට යටත්ව ඇත්තේ ය. ඇතැම් ඒවා දිෂ්ටේ රුපයෙන් සඳකාලිකව ම නො පවතිනු ඇත. ඒවා ද අප පිවත්වන ලේකයේ ම පවතින්නේ ය.

ඩුංගු රජාණන් වහන්සේ ගේ අනාචරණ පර්යාපත් මාලාවට අනුව ජීවිතය හැඩා ගසාගත් තැනැත්තා පරම බොඳේධයෙකි. ඔහු මේ දෙවිදෙවතාවූන් හා අවතාර සඳහා කෙරෙන පුද පුජාවන් කෙරෙහි සැලකිලිමත් නො වෙයි. ඒ කෙසේ වෙතත් මෙකී පුද පුජා බොහෝ දෙනෙකු ගේ අභිරුවියට හා ආකර්ෂණයට යොමුවීම නිසා මෙකී ක්‍රියාකාරකම්වලට බොඳේධයන් සම්බන්ධ වීම ස්ථවාහාවික ය. අහඟපත් දාෂ්ට්‍රිවලින් ආරක්ෂා වීම ගැන සලකා බැලීමේ දී යහපත් හාවය නපුරට විරුද්ධ පලිනක් බඳු වෙයි. සම්ස්ක් දාෂ්ට්‍රිවිය පාපයන්ට කඩා වැදිමට නො හැකි පවුරක් බඳු ය. යහපත් මනුෂ්‍යයා එහි දෙර විවෘත නො කළහොත් පවිත්‍ර බලවේශයන්ට එහි ඇතුළත් විය නො හැකි ය. පුද්ගලයකු සැංසු සිල්වන් හා පවිත්‍ර ජීවිතයක් ගත කරදේදී සයවාර සම්පන්න උණුම් ජීවනයක මතා ආචරණය ලබද්ද පටා ඒ පුද්ගලයා කිසියම් පවිත්‍ර බලයකින් තමාට හානි පැමිණිය හැකියයි සිතිමෙන් ඔහුගේ ආරක්ෂණ ආචරණය මදක් පහත වැටිය හැකිය. ඩුංගු රජාණන් වහන්සේ කිසිදු අවස්ථාවක දී තමන් වහන්සේ ගේ අනුගාමිකයනට රීතියා දාෂ්ට්‍රින් නොහොත් අවතාර තැමැදැමට හෝ බිජිමට අවවාදුනුගාසනා නො කළ සේක. ඔවුන් කෙරෙහිවූ බොඳේධ ආක්ල්පය නම් ඔවුනට පුණුණුමාදනා කිරීම හෝ පින් පැවතීම ය. ඔවුන් කෙරෙහි මෙමත්‍රිය පැනිරවීම ය. බොඳේධයේ ඔවුනට හානි නො පමුණුවති. අනික් අතට පුද්ගලයකු ආගම මාලක නම සිල්වන් හා මනස පිරිසිදු නම් ඔහු බුඩ්මන් අධිජ්‍යනාගිලි අව්‍යුත්‍යාධ ශක්තියක් ඇත්තකු නම් එවැනි තැනැජ්‍යතකු රීතියා දිෂ්ටිරී, අවතාර ආදියට වඩා ප්‍රබල වෙනු නියත ය. පවිත්‍ර අවතාර ඔහු ගෙන් මැත් වෙයි. යහපත් දිෂ්ට්‍රින් ආරක්ෂාවට එනු ඇතේ.

### මලුකිය ඇශ්චනතට පින් අනුමෝදන් කරවීම

ඔබට සිල් මියගිය අයට සංඛ්‍යා ලෙස ගරුයරු දැක්වීමටත් උදව් වීමටත් වූවමනා නම් එවිට කළ යුත්තේ කිසියම් පුණුණු ක්‍රියාවක් ඔවුන් ගේ නමින් සිදු කොට පින් අනුමෝදන් කරවීම යි.

ඩුංගු සමයට අනුව යහපත් ක්‍රියා හෝ පුණුණු ක්‍රියා එම ක්‍රියා කාරකයනට මෙලාවදීන් පරලාවදීන් සැප සම්පත් ගෙන දෙයි.

පුණුත්‍රියා අවසාන නිෂ්චිත වූ සඳහනීක පුවය කරා යොමු කරවන්නට ද විශ්වාස කරන්. පුණුත්‍රියා සිත කය වචනය යන තුන් දෙරින් ම කළ හැකි වේ. සැම සහපත් ත්‍රියාවකින් ම කුසල් ඇති වෙයි. ත්‍රියා කාරකයා වෙනුවෙන් ඒ කුසල් රස්වෙයි. බුදු සමය පවසන පරිදි රස්කළ කුසල් අනුත්‍රේදන් කළ හැකි ය. එය අනුත්‍රේද සමග ඔවුන් වෙනුවෙන් බෙදු හඳුනා හැකි ය. වෙනත් වචන විශ්වාස කියනාත් එම පින ආපසු සිති කර තවත් අය සමග බෙදු ගත හැකි ය. එම පින ලබන්නා ජීවත්වන්නාකු හෝ මිය ගිය අයකු විය හැකිය. පින් අනුත්‍රේදන් කරන්නේ ඉතා සරල ක්‍රමයකිනි. පළමුව කිසියම කුසල් ත්‍රියාවක් කෙරෙයි. එම ක්‍රියාව කළ තැනැත්තා බුදු ප්‍රාරුථායක් මගින් තමන් ලබා ගෙන ඇති පින “අනුත්‍රේද අත්වේවා” සිටි මිශේපයෙන් යමෙකුට හෝ නැත්තාම සියලු සන්වයන් සඳහා වේවායි ද, යනුවෙන් ප්‍රාරුථනා කිරීම යි. එකි පැතුම මානසිකව ද වාචිකව ද ප්‍රකාශ කළ හැකි ය.

එකි පැතුම එම පින ලාභියා ගේ දැනුම ඇතුව කළ හැකි ය. ප්‍රතිලාභියා එම පින්දීම දීකි නම් අනෙකුනා වශයෙන් පින භක්තිවිදීමේ ප්‍රිතියක් ඇති වේ. ප්‍රති ලාභියා ද එම ප්‍රති ත්‍රියාවට එකතු වීම නිසා එයට මූලින් සහභාගි වුවකු ගේ තත්ත්වයට පත් වේ. ප්‍රති ලාභියා ද එම පුණුත්‍රියාව හා කරන්නා තමන් සේ හළුනා ගැනීම කළහොත් ඔහුට ඇතුම් විට මුල් ත්‍රියාව කළ තැනැත්තාට වඩා වැඩි පිනක් අත්කර ගත හැකි ය. මක්නිසාදයන්? ඔහු එම පිනෙන් ප්‍රමෝදයට පත්වීම හෝ එම ත්‍රියාව ඇගයීම තම දහම් දැනුම මත කළ නිසා මහත්ථිල මහානිසාස දයී වෙයි. එවන් සිදුවිම පිළිබඳ කරා ප්‍රවත් බොද්ධ ගුන්වල දක්නට ලැබේ. පුණුත්‍රියාව කළ තැනැත්තා ගේ දැනුමක් ඇතිව හෝ තැනැත්තා අතිව විමෙ අනුත්‍රේදන් විමෙ ප්‍රිතිය සිදුවිය හැකි ය. මෙහි දී අවශ්‍ය වන්නේ ප්‍රති ලාභියා පුණුත්‍රියාව දන ගැනීම නිසා ඔහු ගේ සිතෙහි පහළ වන සෞම්බස් සහගත වින්දනායයයි. ඔහු කුමති නම් ඔහු ගේ ප්‍රිතිය සාමු නැදින් ප්‍රකාශ කළ හැකි ය. එහි තේරුම යහපති, කඩීමයි යනු යි. මෙහි දී ඔහු කෙලේ එක්තර මානසික හා වාචික ප්‍රිති සෞජාවක් මවා පාමින් අනුයයකු කළ ක්‍රියාව හුවුල් විමකි. තව ද මෙහි දී වැදගත් වන කරුණක් නම් එකි කුසල් ත්‍රියාව යථා පරිදි අනුමත කිරීම හා

ප්‍රති ලාභියා ගේ සිත්හි පැන නගින්නා වූ ප්‍රිති ප්‍රමාදය සේ. කිසියම් පුණුස් කම්මියක් කරන්නාට එහි පින අනුත්ට අනුමෝදන් කිරීමේ ආශාවක් නො මැති වුව ද අනායයන් ඒ පින් අනුමෝදන් විම ඕහුට වැළකිය හැකි නො වේ. මක්නිසායයන්? අනුන් ගේ සිතුවිලි වලට ඉහළින් බලපෑමෙ ගක්නියක් නොමැති බැවිනි. බුද්ධ වචනයට අනුව සියලු ක්‍රියාවන්හි දී සිතුවිල්ල වඩා වැශයෙන් වන්නේ ය. අනුමෝදන් කිරීම ද මනොමය හෙවත් තෙවත් සිතුවික ක්‍රියාවකි. පින් අනුමෝදන් කිරීමෙන් තමන් කළ කුගල කම්මියේ පින පුද්ගලයකුට අඩුවිමක් නො වන්නේ ය. රීත ප්‍රතිවිරැද්ධ ලෙස දක්වනාත් පුණුසානුමාදනා ක්‍රියාවම කුගලයෙකි. ඒ අනුව මෙනෙක් කරන ලද කුගලයේ පින ද කවදුරටත් වැඩි වේ.

### මය පරලොව ශියවුනට දියහැකි අග්‍ර නීලිණයකි

යම කිසිවකුට පිරිනැමිය හැකි මහඟ තිළිණය ලෙස බුද්ධ රජාණන් වහන්සේ වදරා ඇත්තේ මිය ගිය සූතින් වෙනුවෙන් පින්දහම කිරීම හා එම පින අනුමෝදන් කරවීම සේ. තව ද පින් අනුමෝදන් කරන්නා එ මගින් තවත් පින් රස් කර ගන්නා බව ද උන්වහන්සේ වදුල සේක. කුසල් කිරීමේ යෝදුනු විශේෂ-යෙන් ම මහණ බමුණන්ට දත් දීමේ යෝදුනු අයට එම කුසල් තම මිය පරලොව ගිය සූතිනට අනුමෝදන් කරන ලෙස බුද්ධ රුණ සිවුනට උපදෙස් දී ඇත. දන්දීමේ දී මියගිය සූතින් වෙනුවෙන් දත් දීමට ද දන් දෙනවිට මෙසේ සිහිපත් කරන ලෙස ද උන්වහන්සේ උනන්දු කළ සේක. එනම් ඔහු ජීවත්ව සිටිය දී ඔහු මෙවත් සම්පත් මට දී ඇත. ඔහු මේ දේ මා වෙනුවෙන් කර ඇත. ඔහු මගේ අසවල් සූතියා ය. මගේ හැඳුව්ල් කරු ය. යනාදි වශයෙනි.

-නිරෝකුඩි සූත්‍රය බුද්ධකථාය

අශ්‍රීමෙන් පලක් නැත. දොම්නස් වැළඳීම්, ප්‍රාන්ත්‍ය දීම වලින් මළගියවුනට කිසිදු යහපතක් නො වන්නේ ය. මළගිය සූතින් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමේ පොදු විශ්වාසය පදනම් වී ඇත්තේ කෙනෙකු මිය ගියවිට ඔහු ගේ පින්පව් එකිනෙක ගෙන තුලනය කිරීමෙන් ඔහු ගේ ඉරණම තිරණය කිරීම ගැන ය. ඔහු ගේ ක්‍රියා කලාපය ඔහු යහපත් ස්ථානයක ප්‍රති-

සන්ධිය ලබා ගනී ද අයහපත් රාජධානියකට වැමේ ද යන්න තීරණය කරන්ම මිය ගිය අය ගේ ආත්මය අනික් මිය ගිය අය ගේ ආත්ම ඇති ලෝකයකට ගමන් කරන බව සමහර අය ගේ විශ්වාසයකි.

පහත් ලෝකවල උපදින අයට අභිතෙන් පින් රස්කර ගැනීමට නො භැකි ය. මෙලොව දී උපයාගත් පින් මහිමයෙන් එහි ජීවත් විය යුතු ය. අනුතට භානි නො කර ජීවිත කාලය තුළ දී කුසල් රස් කරගත් අය නිරායාසයෙන් ප්‍රහෘෂ ස්ථානයන්හි උපත ලබන්නට වාසනාව ලබති. එ වැනි අයට ජීවත්ව සිටින සූතින් ගේ ආධාරය අනවශ්‍ය යි. කෙසේ වෙතත් සුව්‍යයක ස්ථානයන්හි ඉපදීමට තරම් අවස්ථා තැනි අය ජීවත්ව සිටින සූතින් ගේ පින් ලබා ගැනීමට අපෙක්ෂාවෙන් සිටින්නේ තමන් ගේ උණුනාව සපුරා ගෙන සතුව්‍යයක වාසස්ථානයක ඉපදීමට භැකිවීම සඳහා ය. අවසනාවත් ආත්මභාවයන්හි ප්‍රතිඵ්‍යුත්පත්තිය ලැබූ වන් ඔවුන් ගේ වේදනාකාරී තත්වයන් ගෙන් මුදවාගත භැක්කේ තම මිතුරන් සූතින් කරන්නා වූ කුණු කරමයන් ගේ පින පවරා දීමෙන් හෙවත් අනුමෝදන් කිරීමෙනි. මිය ගිය සූතින්ට පින් අනුමෝදන් කිරීමේ බොද්ධ මතය පැරණි යුත සිසාර පැමිණි හින්දු සමයේ වාරිතුයක අනුරුපයකි. මිය ගිය සූතින් ගේ ආත්මයට සාමයෙන් ජීවත්වීමට විවිධ උන්ස්ව පවත්වීන් ආධාර කරති. මේ වාරිතුය ඇතැම් බොද්ධ රටවල සමාජ ජීවිතයේ මහන් බල පැමක් කෙරෙයි. කිසියම් යහපත් වැඩික් කළ කළේ මිය ගිය අය සිහි කරති. බොහෝ විට එය කරනු ලබන්නේ ඔවුන් ගේ ජීවිත හා සම්බන්ධ අවස්ථාවලදී ය. එනම් උපන් දිනය හෝ අභාවය ස්මරණය කරන සංවත්සරවල දී ය. එවැනි අවස්ථාවල සාමාන්‍යය ගෙන් පවත්වනු ලබන පුද පුරා ද මෙයි. පවත්නා හෙවත් අනුමෝදකයා යම් භාෂනයකින් ජලය ගෙන වෙතත් භාෂනයකට වත් කරමින් පාලි ගාරාවන් කියයි. එහි අන්තර්ගත අදහස මෙසේ ය.

යම සේ ගංගාවන් පිරි ගිය කළ  
වහා ගලා ගොස් මහ සමුද්‍රට වදී ද

එසේ ම මෙතනින් වැහෙන ජලය ගලායන සේ  
එහි සිටින මියගියවුනට එලදුයි වේවා

ලස් තැනින් වැගුරු මේ ජලය  
පහළට වැහිරි යන සේ මේ දැන් පින  
එහි සිටින ඒවින්ට අත්වේවා

### නිධිකණ්ඩ සුත්‍ය-මුද්‍යක පාය

පින් අනුමෝදන් කිරීමේ මූලාරම්භය හා වැදගත් කම ගාස්ත්‍රීය විවාදයකට විවාත වුවකි. මෙකි පැරණි සිරිත අද දක්වා බොහෝ බොඳු රටවල පවතින නමුදු මෙය අනුගමනය කරන බොඳුයන් අනුරෙන් මෙම පුණුෂානුමෝදනාවේ අර්ථය හා ගොඟා ක්‍රියා පිළිවෙළ අවබොධ කර ගෙන ඇත්තේ ඉතා වික දෙනෙකි. සමහරු නිකරුනේ කාලය හා ධනය මිය ගිය අය සිහි කිරීමේ උත්සව සහ පරිසාධනයන් සඳහා නාස්ති කෙරෙනි. මේ පුද්ගලයේ අධික වියදීමින් ගුමුදනාගාර, ගොහොන් කොත් තොරණ හා වෙනත් ආම්පන්න ගොඩ නැගි-මෙන් මිය ගිය වුවනට සෙනක් සැලසිය නො හැකි බැව් වටහා ගෙන නොමැති. හඳුන්කුරු සුවද කඩිසි දැල්වීමෙන් පරලොව ගිය අයට ආධාර දිය හැකි ද? තැනහොත් සත්ව සාතනය කර-මින් සතුන් බිලිප්පාවලට ගොදු ගනිමින් ආහාර පානාදිය දීමෙන් මිය ගිය ඇත්තනට පිළිසරණ විය හැකි ද? තවද දුෂ්පතනට දිය හැකි මියගිය ඇත්තන් පරිහරණය කළ දෑ ගිනි දෙවියනට පුද කිරීමෙන් මිය ගිය අයට සැලසෙන සෙනක් නැති. එය නාස්ති කිරීමක් පමණකි. මිය ගිය අයට උග්‍රවී විය හැකි එකම තුමය නම් ඔවුන් සිහිකර ආගමානුකුල තුමයකට කිසියම් කුළු තුළා-වක යෙදීම ය. එකි පුණුෂා ක්‍රියාවකට දත්තීම්, පාසල් ගොඩ-නැගිලි ඉදිකිරීම, විහාරස්ථාන, අනාථ නිවාස, පුස්තකාල ආරාගාසාලා දහම් පත් පොත් බෙදිම් වැනි කටයුතු ඇතුළත් විය හැකි ය. බුදුරුන් ගේ අනුගාමිකයන් නැශ්වන් ලෙස කට-පුතු කළ යුතු ය. කිසිවක අන්ධානුකරණය නො කළ යුතු ය. වෙනත් අය මිය ගියවුන් වෙනුවෙන් යාඛ පවත්වන අතර බොඳුයේ ඔවුන් ගේ මෙමත් සහගත වෙතසික තරංග මිය ගිය අය වෙත පත් වුවූවති. පුණුෂා ක්‍රියාවල යෙදෙමින් එම පින් මිය පරලොව ගියවුන් ගේ ගුහ සාධනය සඳහා අනුමෝදන් කෙරෙනි. මිය ගිය අය ගේ නම පැවතීමටත් ඔවුනට සැබැ අන්ත්මින් හරසර දක්වීමටත් භෞද ම තුමය එය යි. ඔවුන් සුවපත් වුවිට මිය ගිය ඇත්තනට ද ඔවුන් ගේ ඒවමාන සැනි මීතුදීනට ද ඒ අය ගේ ආගිරවාදය ද අනෙකානා කරණය ද සිදු විය හැකි ය. එ බැවින් ඒවතුන් අතර සිටින සැතින් ගේ යුතු-කම වන්නේ පින් අනුමෝදන් කරවීමෙන් හා කෙලින් ම මෙමත් පැනිරවීමෙන් තම මිය පරලොව ගිය අය සිහිපත් කිරීම ය.

## අනාවැකි සහ සිභින

### ජ්‍යාතිෂය සහ තාරකාණ්දුය

මම ජ්‍යාතිෂය විශ්වාස කරමි. එහෙත් ජ්‍යාතිශ්‍යාස්ථූද්‍යන් විශ්වාස නො කරමි.

මානව පුරාගයේ ආරම්භයේ පටන් ම මිනිසා තාරකාවලට වහිනෙන වූ අතර තමා ගේ ඉරණම හා ඔවුන් අතර කිසියම සම්බන්ධයක් ඇත්දැයී විපිළිසර විය. තාරකා හා ඒවායේ වලනය පිළිබඳ අවලෝකනය නිසා ඉතා විදෙන් අධ්‍යායන ක්ෂේත්‍ර දෙකක් බිඟි විය. එනම් ජ්‍යාතිර විද්‍යාව හා තාරකා විද්‍යාවයි. තාරකා විද්‍යාව එයට අයත් මිනුම්, දුර ප්‍රමාණයන් තාරකාවල බිඟිවීම සැයැවීම ඒවායේ වලිනය හා වෙනත් දේ ඇසුරෙන් ගුඩ විද්‍යාවක් බවට පත් විය. ඇත්ත වශයෙන් ඒ සියලු ගණනය කිරීම සැම කළුහිම කරන ලද්දේ පාලීවී ප්‍රහාර අන්තර ප්‍රහාරයන් හෝ වශයෙන් වලිනයන් හෝතික මිවිතීන් මානව සංඛ්‍යා කෙරේ කෙසේ බලපාන්නේ ද? යන්න ආපුරුෂ කර ගෙන සි. නුතන තාරකා විද්‍යාව පිළිතුරක් සොයා ගැනීමට තැන් කරන්නේ මෙතෙක් පිළිතුර තො පැමුණු මිනිසා ගේ මූලාරම්භය හා මානව වර්ගයා ගේ සාමාජිකයකු වශයෙන් ඔහු ගේ පැවතීමට සිදු විය හැකි අන්තිම අවසානය පිළිබඳ ප්‍රශ්නයන් ය. එය ඉතා ආකස්මික අධ්‍යායන වෙශ්‍යායක් ද වේ. එමත් ම ජීවිතයේ තිර්මාණය හා නිර්මාතාවරයා පිළිබඳව ඇති අති පැරණි දෙව මතයක් තක්සේරු කිරීමටහා බොහෝ ආගම්වලබලපැමික කිරීමටද විශ්වය හා මන්දකිනිය පිළිබඳ අපේ නව දැනුමට ද එය ඇතුළත් වන්නේ ය. බුදු සමයට කිසිදු උහන්තාකාටික ප්‍රශ්නයකට මූහුණ දීමට සිදු නො වේ. මක්නිසාදයන්? බුදු රුදන් නිකමමට හෝ තම අනුගාමිකයනට තමන් ගේ තන්වාවබෝධනය ඉක්මවා යන දේවල් පිළිබඳ කළුපිත ගැන උනන්දු කිරීමක් නො කළ බැවිනි.

කෙසේ වෙතත් උන් වහන්සේ අනීයමින් උපමා ලෙස කරනු ලැබූ සඳහන් කිරීම විද්‍යාව අනුව ලැබුණු අපගේ නව දැනුම් ආලෝකය තුළින් බලනාවට විශ්වයේ ස්වභාවය පිළිබඳ උන්-වහන්සේ ගේ හැඟීම තේරුම ගත හැකි ය. එනම් එක්තරා ප්‍රභා සම්පන්න දිනයක දි කරන ලද මැවිමක් තො වන බව ද අහ්‍යව-කාගයේ කුඩා තීතක් මෙන් පාඨුවිය පටතින බව ද එහි බොහෝ දේ ඇතිවිනැතිවි යන බව ද සියල්ල නිරුතු වලනය වන බව ද දැන්හ.

ජ්‍යානිජය මුළුමනින් ම වෙනස් වූ අධ්‍යායන ශේෂයයකි. මිනිසා සිනිමට පටන් ගත්තේ යම් ද ද්‍රව්‍යක ද එද සිට ම ඔහුන් විශ්වයන් අතර ඇති සම්බන්ධතාව ගැන ගැඹුරෙන් සැලකිලිමත් විය. මානව සමාජය කෘෂිකාර්මික ත්‍රියාකාරකම්වල නිමග්නවී දඩියම් ජීවිකාවෙන් ඉවත් වී ප්‍රගතියිලි වෙත් ම අවුරුද්ද පුරා තමා ගේ ත්‍රියාකාරකම් හා සුයෝගයා ගේ ගමන, අතර සම්බන්ධ කමක් ඇති බව පැල සිටුවිම්, වගා කිරීම්, අස්වන්ත නෙමීම, වෙනත් ව්‍යාපාතින් තුළින් දක්නා ලදී. ඔහු තවදුරටත් නවී-කරණය වෙත් ම ඔහුට සුයෝගයා ගේ ගමන පිළිබඳ අනාලැකි කිමට ද වේලාව මැනීමේ ක්‍රම උත්පාදනයට ද එය අවුරුදු, මාස දින, පැය, විනාඩි, තත්පර සේ බෙදා ගැනීමට ද සමන් විය, මිනිසා ඒ දැනුම තමා ගේ පැවත් ම හා එකාබද්ධ කිරීම නිසා තමා ගේ ජීවිත වතුයන් ප්‍රහයන් ගේ සංසරණයන් අතර සම්බන්ධයක් ඇති බව දනිනි. ඒ අනුව සෞර ග්‍රහ මණ්ඩලය හා සුයෝගයා වළවී වූ ගමන මාරගය සොයා ගැනීම සිදුවිනි. එහි ඇතුළත් තාරකා පන්ති දෙළය ද හෙවත් රාශී දෙළය ද සොයා ගත්තේ ය. ඒවායේ සාමුමණය හා මිනිසා ගේ පොදුගලික ජීවිතය අතර ඇතැයි සිතු සම්බන්ධය ඇසුරු කර ගෙන ඇති වූ අධ්‍යායනය ජන්මපත්‍රය, කේන්ද්‍රය, හඳහන, වේලාපන්කඩය යන නම්වලින් හැඳින් වේ.

ජ්‍යානිජාස්ත්‍රය අධ්‍යායනයට මානව ස්වභාවය හැදුරිම මහන්සේ ඇතුළත් වෙයි. එමෙන් ම ග්‍රහ ගමන නිවැරදිව තක්සේරු කළ යුතු ය. පැහැදිලි කිරීමට දුෂ්කර විශ්වයේ අරුම ප්‍රදුමයන් ගැන ද හොඳ අවබෝධයක් ඇතුළත් වෙයි. අනිතයේ දිප්තිමත් ජ්‍යානිජාස්ත්‍රයේ සිටියක. අදත් සිටිනි. නමුත්

අවාසනාවකට මෙන් බොහෝ කපටි අය නිසා ජේජාතිෂයේ නම නරක් වී තිබේ. ඔවුහු අතාගතයේ සැබුලිය නො හැකි දේ කියමින් මිනිසුන් මූලා කෙරෙනි. ඉතා පහසුවෙන් රච්චා ගත හැකි අය ගේ බිය නො දැනුවත් කම වාසියට හරවා ගනිමින් ඔවුන් ගේ මූදල් සූරා ගනිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විද්‍යාභයේ ජේජාතිෂ මත කෙරෙනි විශ්වාසය නො තබනි. එය පිටුදැකිනි. කෙසේ වෙතන් ඔවුන් ගේ විරෝධ ආකල්පය සාධාරණ නො වේ. යමෙකු ගේ ජන්ම පත්‍රය හෝ වේලාපන්කඩය බැලීමේ ප්‍රධාන පරමාර්ථය නම් ඒ තැනැත්තා ගේ ස්වභාවය පිළිබඳ ආන්තර්ජාත්‍යයක් ලබා ගැනීම ය. එනම් එකස් රේජ්‍යාරුපයකින් මිනිසා ගේ ආරිරික සැකැස්ම බලා ගැනීම මෙනි. සංඛ්‍යාලෙනවලින් පෙනෙන පරිදි සෞරගුහ මණ්ඩලයේ ඒ ඒ රාජි-වලට හිරු ගේ බලපෑම අනුව ඇතැම් මාසවල උපදින අමුතු ගති ගුණ ඇති ප්‍රාග්‍රහයන් ගැන ප්‍රහාරය අනුව තීක්ෂනර සැපයීය හැකි ය. අවුරුද්දේ ඇතැම් මාසවල රාජි වකුයට ලැබෙන හිරු ගේ සංක්‍රමණ බලපෑම වලට අනුරුපව ඇතැම් අපරාධයන් සිදුවන බැවිද සොයා ගෙන ඇත. මේ අනුව ජේජාතිෂයේ සම්බන්ධතාව පිළිබඳ දැනීම මිනිසාට කිහිප විධියකින් ආධාර විය හැකි ය. එනම් එවිතය වඩා අර්ථවන් විධියට භා ගෙනසරික ගති පැවතුම් භා සැසැදෙන පරිදි ජීවන ගමනේ දී ඇතිවන ගැටුම් අඩුකර ගැනීම ආදි වශයෙනි. අවශ්‍ය උපන් ලදරුවා බිජුවටක් බඳු ය. සියලු මිනිසුන් ගෙන් වෙනස් විය හැකි වෙනස් ආකාරයකින් යුත් තැනැත්තකු හෝ සමාන විය හැකි තැනැත්තකු සේ වැඩිමට අවශ්‍ය සියලු අංගෝපාංශයන් එහි අන්තර්ගතව ඇත. එහි විභ්වාසනාව සංවර්ධනය වීම රඳු පවත්නේ එයට ලැබෙන පෙළුණයට අනුව යි. බිජුවටයේ වැඩිම ද එසේ ම ය. මිනිසා ගේ ස්වභාවය ද ඔහු සමගම ඉපදී ඇත. නමුත් ඔහු ගේ තීදහස් වින්තනය ඔහු ගේ හැකියාවන් භා දැක්වා මතා ලෙස යොද ගනී ද නැද්ද යන්න තීරණයකරනු ඇත. දුෂ්කරිත භා දුර්වලතා සඳහා වූ විභ්වාසනාවන් ජයගැනීම ඔහු තරුණ කාලයේ ලබන ප්‍රහුණුව කෙබඳ ද යන්න මත රඳු පවති. අපි අප ගේ ස්වභාවය එනම් අලස බව තරග වීම පසු තැවීම ඉව්‍යාභාගය රෙඛකම, කපටිකම, භා ර්ම්පිසාව වෙත ඇදි යුම් හඳුනා ගත්තෙමු නම් අපට ඒවා ජයගැනීමට ස්ථීර පියවර ගත හැකි ය.

ගැටළුවක් විසඳීමේ ප්‍රථම පියවර නම් එම ගැටළුව කුමක් පිළිබඳව දැකී පළමුවෙන් හඳුනා ගත යුතු ය. ජෝජාතිය අර්ථ කථනය අප ගේ ආනති හා ඇලිම් පෙන්නුම් කරයි. එසේ පෙන්නුම් කළ විට ලෝකයේ වැඩිදියක පුරවැසියන් විම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හැකිවන සේ අප ගේ ජීවිත එක්තරා තුමයකට සැලසුම් කර ගත යුතු ය. අපරාධයට නැමුණු පුද්-ගලයකුට වුව ද සාන්නු වරයකු විය හැක්කේ ඔහු ගේ ස්වභාවය ඔහු ම හඳුනා ගෙන යහපත් ජීවිතයකට යොමුවන පියවරවල් ගැනීමෙනි.

කේන්ද්‍රය හෙවත් වේලාපත්කඩය එක්තරා තොරතුරු පත්‍රිකාවකි. එය මිනිසා ගේ උපතේ සිට තම කරුම ගක්තිය ගෙන යන ආකාරය පෙන්නුම් කරන්නාකි. පුද්ගලයා ගේ කම් ගක්තිය උපදින වේලාව තීරණය කරයි. විවෘත නැකස්තු කරුවාට එම වේලාව පදනම් කරගෙන තිබුරදිව ඔහු ගේ ජීවිත කාලය තුළ ඔහු ගේ ඉරණම් ප්‍රස්ථාරගත කළ හැකි ය. පාලීවිය ආසන්න වගයෙන් අවුරුද්දක කාලයක් සුයාසා වටේ යැම සඳහා ගත කර යි. මේ පරිභුමණය පොලොලේ සිට බලන කළ අවුරුද්ද තුළ සෞර ප්‍රහ මණ්ඩලයේ විවිධ රාජිවල හිරු පිහිටිය හැකි ය. පුද්ගලයකු බැහි වන්නේ හදිස්සියකින් තොව කරුම ගක්තියේ බලයෙනි. සුයාසා රාජි දෙළසේ එක් රාජියකට සංක්‍රාන්තිව සිටින විට ය. කෙනෙකු ගේ කේන්ද්‍රය මගින් තම ජීවිතයේ එක්තරා කාලයක යම් යම් දේ අඩු වෙගයෙන් කිරීමට, යම් යම් දේ නිරමාණය කිරීමට හා තමා ගේ ක්‍රියාකාර කම් හා සෞඛ්‍යය ගැන සුපරික්ෂණය විමට තීරණය කර ගත හැකි වේ.

## ජෝජාතියේ ගාස්තුය පිළිබඳ බොඳ්ධ ආකල්පය

බුදු සමය ජෝජාතිය ගාස්තුය පිළිගනී ද නැද්ද යනු බොහෝ දෙනා ආසන ප්‍රයෝගකි. ස්ථීර ලෙසින් කියතොත් බුදුරජාණන් වහන්සේ වෙනත් විෂයයන් ගැන දක්වා ඇති පරිදි ජෝජාතියේ ගාස්තුය ගැන නියම වගයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැතිසේ ය. උන්වහන්සේ වදරා ඇත්තේ මෙවැනි ලොකික විෂයයන් පිළිබඳව සාකච්ඡා ආධ්‍යාත්මික සාච්‍යාධිතා අදාළ නො වන බවකි. ඇතැම් වෙනත් ආගම් මෙන් බුදු සමය ජෝජාතිය ප්‍රතිශේප කර නැතු. එබැවින් මිනිසුනට එම විෂය අධ්‍යාථ්‍යාය කර ලබන

දැනුමෙන් ජීවිතය අර්ථවත් කර ගැනීමට නිදහස තිබේ. ඒ තෙක්සේ වෙතන් අපේ ඉතා සලුකිලිමන් ලෙස වුද්ධ දෙශනාව අධ්‍යයනය කරන්නෙමු නම් ජෝනිස්ගාස්ත්‍රය පිළිබඳ යොගය බුද්ධිමත් අවබෝධය ජීවිතයට එලදි උපකරණයක් බැවි පිළි-ගැනීමට සිදු වෙතවා ඇත. කියියම් මේතිසකු ගේ ජීවිතයන් විශ්වයේ විකිරණ ත්‍රියාචනුන් අතර නියම සම්බන්ධයක් පවතින බව ද පෙනේ. නුතන විද්‍යාව බුදු සමයට එකඟ වුවකි. නිදෙසු-නක් ලෙස අප දැන්නා දෙයක් නම් වන්ද්‍යා ගේ සංසරණය හා අපේ හැඟිරීම අතර ඉතා ආසන්න සම්බන්ධයක් පැවතීම යි. මෙය ඉතා පුවිගෙහ ලෙස දැකිය හැක්කේ මානසික ආබාධ ඇති අය හා විකාති පුද්ගලයන් සම්බන්ධයනි. එසේ ම අදුම ගල-පවලය වැනි රෝගාතුරයනට පුර පසුයේ සඳ ඇති කාලවල දී රෝගය වඩා උත්සන්න වනු ඇත. එබැවින් එය සෙසු ගහ ලොකයනට ද අප ගේ ජීවිත කෙරෙහි බෙලපෑම් ඇති කළ හැකි බැවි සිතීමට කදිම සාධකයකි. පැලැටි ඇතුළු සංඝිත් තුළ ගැස්සිම ඇති කිරීමට තරම් වූ විශ්ව විකිරණ ගක්තියක් ලැබෙන බව ද බුදු සමය පිළිගනි යි. මෙකි විශ්ව විකිරණ ගක්තිය හා කම්ඛානුකුල ගක්තිය ද අතර සිදුවන අන්තර සර්පණය හෙවත් අනොයානාය කරණය නියා පුද්ගලයා ගේ ජීවිත මාර්ගය තීරණය කිරීම හා ජනනය කිරීම සිදුවන බව කියයි. පුද්ගලයකු ගේ ඉහදීම ජීවිතයේ පළමුවන නිරමාණය නො වේ. එය දිගින් දිගට පවත්නා වූ ද, හෙතු ප්‍රත්‍යාය නො මැති වූ අවසාන විමුක්තිය සහිත සාමාන්‍යට පත්වීමෙන් පසු සංඝිදෙන කළී බෙලය පවතින තාක් සිදුවන්නා වූ ත්‍රියාචලියකින් හට ගැනෙන්නකි. මනුෂය ජීවිතයේ නිරන්තර වෙනස් විම් ඇති කරන සුළු හැමවීම ම අන්තරායන්ත්වන හා අන්තර සර්පණය වෙමින් පවතින මූල්‍යව්‍යයන් වූ මනොගක්තිය හා කරම ගක්තියේ ආධාර ලැබේ පවතින්නකි. එය ජෝනිස් ගාස්ත්‍රයන් ගේ මතයට අනුව මේතිසකු උපදින වේලාව තීරණය කරන්නේ විශ්ව විකිරණ ගක්තිය හා කරම බෙලය යි. එබැවින් ජීවිතය අභ්‍යන්තරයක් සිදුවන්නක් නො වන බව අපට නිගමනය කළ හැකිය. එය පුද්ගලයා ගේ කළීය හා විශ්ව බල ගක්තියේ ප්‍රතිච්ඡලයකි. මානව ජීවන මාර්ගය ද පූරී තීරණයකි. පුද්ගලයා ගේ ඇති ත්‍රියාචන් ද විශ්වයේ ත්‍රියාත්මකවන බල වේගයන් ද නිසා සිදුවනු ලබන්නකි. වරක්

එය ඇරුමුණු විට ජීවිතය පාලනය කරනු ලබන්නේ එම බලවග දෙක අතර සිදුවින අන්තර කරණය සේ. එය උපදින මොහොන දක්වා ක්‍රියාත්මකව පවතී. කායනීශුර නැකුතු කරුවාට විශ්ව විකිරණ ගක්තිය ද කම්මානුගත ගක්තිය ද අවබෝධ කළ අයකු සේ කෙනෙකු ගේ ජීවිතය පිළිබඳ සැලපුම් ප්‍රතිකාවක් පුද්ගලයා ගේ උපන් මොහොන පාදක වශයෙන් ගෙන සකස් කළ හැකි ය.

අප එක් අතකින් මෙකි බලවේගයන් ගේ අනුකම්පාව යටතේ සිටින නමුදු වූදු රඟන් උපන්වා දීන් පරිදි එකි බලවේගයන් ගෙන් මිදිමට හැකි මාර්ගයක් ද තිබේ. සියලු කම් ගක්තින් අප ගේ උප විශ්වැකුණයේ තැන්පත්ව ඇත්තේ සාමාන්‍යයන් මානසික කුගලාකුගල යන නම්හි. කම් ගක්තිය කෙනෙකු ගේ ඉරණම තීරණය කරන හෙයින් පුද්ගලයකුට තම මහාස සංවර්ධනය කර ගැනීමෙන් පුද්වහවයේ පාපකම් හෙතුකාට ඇත්තිවන අයහපත් බලපූම් නැති කර ගත හැකි ය. එසේ ම පුද්ගලයකුට තම මහාස විරිසිදු කර ගැනීම තිසා කම් ගක්තිය ද ඉවත් කර පුනරුත්පත්තියෙන් ද වැළකී සිටිය හැකි ය. පුනරුත්පත්තිය නැති කළ විට ජීවිතය පිළිබඳ විහාරුකාට ද නැති වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අනාගතය ද නැතිව යයි. ප්‍රස්තාර ගත කළ හැකි හෝ ආධ්‍යාත්මික භාෂ්‍යන් මෙවත් ජීවත්වීමක් නැති වේ. එවැනි ආධ්‍යාත්මික හා මානසික සංවර්ධන අවස්ථාවක දී කෙනෙකුට තමා ගේ ජීවිතය ගැන දැන ගැනීමේ අවශ්‍යතාව ඉක්මවා යා හැකි ය. මක්තිසාදයන්? බොහෝ අයම්පූජීතා හා අයත්වුද්‍යක තත්වය තමා වෙතින් ඉවත් වී ඇති බැවිනි. උසස් ලෙස සංවර්ධනය වූ මනුෂ්‍යයකුට ගක්න්දුයේ හෝ වේලා පත්කඩයේ අවශ්‍යතාවක් නො මිත. විසිවෙනි සියවෙස් ත්‍රිල් හාගයේ දී මතෙනා විද්‍යාඥයන් හා මතෙනා විකිත්සකයන් හඳුනා ගැනීමට සමත් වූ එකක් නම් ඉතා තාද මහාත්මිකවාදීන් හාර ගැනීමට කුමති වූ දේවලට වඩා වැඩි දදයක් මානව මනසට අවශ්‍ය බව සේ. දැකිය හැකි ස්පර්ශ කළ හැකි ලෝකයට අවශ්‍ය බොහෝ දේ තිබෙන බව සේ. කාරල් ජ්‍රු නමැති සුප්‍රසිද්ධ ස්විස් මතෙනාවිද්‍යාඥයා සිය රෝගීන් ගේ ගක්න්ද - හඳහන් සකස් කෙලේ ය. එක් අවධියක දී විවාහ 500 ක පමණ ජෝනිස් විශ්ලේෂණයක් කෙලේ ය. කිහු අනාවරණය කරගත් දේ අතර

බටහිර ජ්‍යෙෂ්ඨ පාදක පු වෛලම් ගේ සෞයා ගැනීම් ද වි. ඒවා තවමත් වළැංග ස්වභාවයෙන් පවතී. විවාහක යුවල ගේ දායාවල වන්දු සුයෝ දෙපෙනා ගේ බලපෑම් අනුව සාර්ථක විවාහ ඇතිවේ නිශේ.

ඉතා ප්‍රසිද්ධ ප්‍රංශ ජාතික මතභාවිද්‍යාඥයකු එම මිලේල් ගේ ගුලියන් මූලදී ජ්‍යෙෂ්ඨාස්‍යායට විරුද්ධ මතයක් දුරට ද කේන්ද්‍ර 2000 ක් පමණ විශ්ලේෂණය කිරීමෙන් සෞයාගත් කරුණුවලින් ප්‍රදුමයට ජන් එමයේ පුද්ගලයන් ගේ පොද්ගලික ගනී පැවතුම් වෙනස් කම් තුනන මතොවිද්‍යාඥයන් ගේ ක්‍රම මගින් කෙරෙන වර්යා වර්ගිකරණය හා මුදාවින් සංසන්ධාය වන බැවි තම අධ්‍යායනයෙන් දුටුවේ ය. අවුරුද්දේදේ විවිධ කාල පරිවේෂදායන්හි සිදුවනු ලබන එක්තරා මල්ගස් හා රක්ද එළවා වර්ගවලද කිසියම් වෙනසක් ගස් පෙනුමේ හෝ ගක්තිමත් බවේ දක්නට ලැබේ. ඒ අනුව අවුරුද්දේදේ ඒ ඒ වකවානුවල උපදින මිනිසුන් අතර වෙනස් කම් ඇතිවේ ගැන සැකයක් මත් නො වේ. ඒ ඒ අයගේ දුබල කම්-අසංවිධාන ගැනීමෙන් මිනිසාට ඒවා ජයගැනුම්වත්ස සමාජයට ඔබිනා, යහපත් වැඩිදියේ අයකුම්වත්ස හැකි වේ. එය ඔහුට වඩාත් ආධාර වන්නේ අසතුවුදෙක හාවය හා බලාපොරොත්තු පුන්වීම අමතක කර ඉවත ලැමට ය. පුද්ගලයා උපත් රට හැරදාමා යුමෙන් ද ඇතුළුවිට සමහර අයට තමන් ගේ ග්‍රහ අපළයන් ගෙන් මිදිය හැකි බව ද නිදුසුන් මගින් පෙනී ගොස් ඇතේ.

ශේක්ස්පියර කියන පරිදි “උරද ඇත්තේ අපේ ග්‍රහයන් වෙත නොව අප වෙත ය.” තවත් සුප්‍රසිද්ධ භාෂ්‍ය කරුවකු කියන පරිදි “ග්‍රහයන් සිදුවිය හැකි දේ පෙන්නුම කරන නාමුන් එයට නො ප්‍රාග්‍රැන්ඩ යි.” සාන්ත තෝමස් අක්වයිනාස් දක්වන පරිදි “මිනිසා ගේ මූලික කොටස්වලට ග්‍රහයන් බලපාහ නමුත් අනුරාගය තරම් බලයක් නො පානු ඇතේ.” මිනිසා ගේ ඇන්දාය අනුව ග්‍රහයන් ගේ සංගත බව රැකෙන පරිදි එවිතය හැඩා ගසා ගත හැකි ය. එමස් ම ඔහුට ආගේවිකි දැක්වනා වගා කර ගැනීමට ද තමා ගේ යහපත සඳහා වර්ධනය කර ගැනීමට ද හැකි වේ. ජ්‍යෙෂ්ඨාස්‍යායට ස්වයං ත්‍රිය ලෙස ඔබ ගේ ප්‍රශ්න විසඳු දිය නො හැකි ය. එය ඔබ විසින් ම කළ යුත්තකි. වෙවදාවරයකු

රෝගය අනාවරණය කර එහි ස්වභාවය හඳුනා ගන්නා සේ නැකුස්තු කරුද ඔබ ගේ ජීවිතයේ ඒ ඒ අංශ හා වයසාට පෙන්-නුම් කරයි. එයට පසු ඒ අනුව සංයෝජනය වීම ඔබ ගේ කායනීය යි.

ඇතැම් අය ජේජාතිය්ගාස්තුය මත ඕනෑම වඩා විශ්වාසය කබති. පිහිට පතනි. සමහරු යමක් සිදු වූ විට හෝ හිනායක් දුටුවිට නැකුස්තු කරුවන් පසුපස දුව යනි. ජේජාතිය්ගාස්තුය අයම්පූජී විද්‍යාවක් බව මතක තබා ගත යුත්තකි. විශිෂ්ට ජේජාතිය්ගාස්තුඡුදින් පවා බැරුම් වැරදි වලට වැටිය හැකි ය. එබැවින් ජේජාතිය්ගාස්තුය බුද්ධිමත් ලෙස යොදා ගත යුතු ය. එනම් ජීවිතය වඩා පූවදායක හා ආස්ථාද ජනක කළහැකි මෙවලමක් හාවිත කරන්නාක් මෙති. ඒ සියලු-ලට ම ඉහලින් බොරුකාර ගාස්තුඡුදියන් ගෙන් ප්‍රවේශම් විය යුතු ය. ඔවුන් සැරසි සිටින්නේ ඇත්ත නොකියා ඔබ රට්ටිමට නොව ඔබ ඇස්මට කැමති දේ කියා රට්ටිමට ය. ඔබේ ප්‍රයත්නයක් නො මැතිව පහසුවෙන් ඔබ වෙත පැමිණෙන හෝ ඔබ මත පතිත වන ව්‍යාසනාවන් අපෙක්ෂා නො කළ යුතු ය. අස්වන්නක් ලැබීමට නම් බිජුවට වපුල යුතු ය. එවා නොද බිජ විය යුතු ය. තවත් මතක තබා ගත යුත්තකි. “අවස්ථාව දෙරට තට්ටු කරන නමුත් ඇතුල්වීම සඳහා යතුරු අගුල නො කඩ යි.”

### පලාපල කීම හා මන්තු ගුරුකේම් උච්චියාන වියනීය හාගාවත් යුහාය ය.

ଆරුඩ්වීම්, පලාපල කීම්, දෙව විශ්වාසය ආදිය ගැන බුද්ධ සමය වාදුරෝපනය නො කරන නමුත් බුදුරජාණන් වහන්සේ ගේ අවවාදනුගාසනය වූයේ එවැනි බිල වේගයන්ට මිනිසා වහල් නො විය යුතු බව යි. බුද්ධිමත් බොධියාට තමා ගේ සියලු දුෂ්කරතා ජය ගැනීම ස්වකිය බුඩිය හා අධිෂ්ථාන ගක්තිය යොදාවා ඉටු කර ගත හැකි ය. මුලින් දක් වූ කිසිදු විශ්වාසයක ආධ්‍යාත්මික හරයක් හෝ විනාකමක් නැත්තේ ය. මිනිසා තම දුෂ්කරතාවන් හා ගැටුව ජයගත යුත්තේ තමා ගේ ප්‍රයත්නයෙන් මිස එවන් මාධ්‍යයන් මගින් එනම් දෙවිදෙවනාවන්, ආත්මය, නැකුස්තුස්, හා පේනකීම ආදියෙන් නො වේ. ජාතක කරාවක බොධිසත්වයේ මෙසේ කිහි.

අනුවණයා පූඛ දවස් බලා සිටියි.  
එහෙත් වාසනාව හැමද ඔහු ගෙන් ගිලිහෙයි  
වාසනාවේ ප්‍රහයා වාසනාව ම ය.  
ඩුදු ප්‍රහයනට ලැබිය හැක්කේ කුමක් ද?

මහු විශ්වාස කළ පූත්තේ උදෙශාගය ඉතා වාසනාවත් ප්‍රහයා බව යි. කිසිවකු පූඛ ප්‍රහයන් පූඛ දිනයන් බලමින් සාර්ථකත්-වය ලබා ගැනීමට කාලය නාස්තිකර ගත යුතු නො එවි.

තමාට ආධාර විය හැක්කේ විශිෂ්ට ලෙස කායනීය කිරීමෙන් පමණකි. එය බාහිර ප්‍රහයන් කෙරෙහි විශ්වාසය තබා සිටීමට වඩා යහපත් එකකි. ඇතුම් බොද්ධයින් ජේනා කීම, යන්ත්‍ර මන්ත්‍ර හාවිතය, පූරුවම බැඳීම් ආගමේ නාමයෙන් කරතත් බුදු රජාණන් වහන්සේ එවැනි දේවල් ප්‍රගුණ කිරීම ගැන උදෙශාගයක් නො දැක් වූ සේක. ගාස්තු කීම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීම අයන් වන්නේ මිත්‍ර්‍යාචන්ට ය. ඒ ක්‍රියාවල ආගමික වට්නා-කමක් නො මැත. ලේඛි රෝගවල නිධානය හා අවාසනාවන්ත සිදුවීමෙන් හේතු සොයා ගත නො හැකිවන විට බොහෝ අය විශ්වාස කරන්නේ ඒවායේ හේතුව මන්ත්‍ර ගුරුකම් හෝ වෙනත් බාහිර ස්වභාච්‍යන් බව යි. ඔවුනු දැනාට තමන් ජීවත් වන්නේ විසිවැනි සියවසේ අග හාගයේ බව අමතක කරති. විද්‍යානුකූල සාධන හා සංවර්ධන සහිත තුනන යුගය බව නො දනිති.

අපේ ප්‍රමුඛ විද්‍යාඥයෝ මිත්‍ර්‍යා විශ්වාස ඉවත් කළා පමණක් නොව මිනිසා සඳ මතට බැස්සවූ හ. සියලු අසනීපයන් ගේ ආරම්භය අයන් වන්නේ මානයික තැන්තොන් ගාරීරික හේතුන්ට යි. ජේක්ස්පියර ගේ මැක්බන් නාට්‍යයේ දී මැක්බන් වෙළදුවරයා ගෙන් අසා ඇත්තේ තම බිජිඩ පූවපත් කළහැකි ඕනෑමයක් තිබේ ද යනු යි. එයට වෙළදුවරයා ගේ පිළිතුරවුයේ “අයට වඩා අවශ්‍ය ජේනා කරුවන් මිස වෙළදුවරුන් නොවේ.” ඔහු ඉන් කුමක් අදහස් තකළේද යන්? ඇතුම් රෝගයන් පූව කළ හැක්කේ මතය පිරිසිදු කළහොත් පමණක් බවයි. ඇතුම් උග්‍ර මානයික ආධාරවලින් ප්‍රකාශ වන්නේ පූව නොවන තුවාල බඟි අමාරු ආදිය ය. ඇත්ත වශයෙන් ම රෝග ගාරීරික ඒවා නම් පළපුරුදු වෙළදුවරයකුට ඒවා පූවකළ හැකි ය. සිතා ගත නො හැකි ඇතුම් ආධාර ඇතිවීමට හේතු වන්නේ බොද්ධයන්

කියන පරිදි අන් කිසිවක් නොව කම් එලය පලදීමට ය. එහි තෝරුම පෙර ආන්මයේදී අප කළ පාපකම් වල විජාක ගෙවීමට සිදුවීම යි. නිෂ්චිතව සුවකළ නො හැකි ඇතුම් රෝග පිළිබඳ මේ අවබෝධය ඇතිකර ගත ගොන් එහි සැබු හේතුව දන් බැවින් බොහෝ ඉවසිලිමන් ලෙස වේදනාව දරාගත හැකි වන්නේ ය.

තම රෝගය සුවකර ගත නොහැකි අයට වෙදාහ විශේෂයන් හමු එම විශේෂය ප්‍රතිකාර ලබා ගැනීමට උපදෙස් දිය යුතු ය. වෙදාහ පරිභාශකයකට පෙනී සිටිමෙන් පසුව තව දුරටත් වෙදාහ අවධානය අවශ්‍ය බැවි දැන් නම් රේඛට ඇවැසි වන්නේ ආධ්‍යාත්මික මාර්ගය්පදෙශය යි. එය සුදුසු ආගමික ආචාර්යීවරයකු ගෙන් ලබා ගත යුතු ය. බොද්ධයිනට දෙනු ලබන ප්‍රබල අවවාදය නම් මින්ත්‍යා විශ්වාස නමුත් වලට නො වැටී පදනම් රහිත අනවශ්‍ය බිජක් සිතෙහි ඇතිවීමට ඉඩ නො දීම යි. ගක්තිමන් අධිෂ්චිතයක් සිතෙහි වශා කළ යුතු ය. මන්ත්‍ර ගාස්තුයේ බලපූමට යටත්වීම ප්‍රතිශේප කළ යුතු ය. කෙටි කාලීන හාවනා මාර්ගයක් මානසික අපරිශ්‍ය සිතුවීලි කුරන් කිරීමට අවශ්‍ය විය හැකි ය. හාවනාව සින් පිරිසිදු බවත් ගරිර සෞඛ්‍යත් ගෙන දෙයි. බුදු රජාණන් වහන්සේන් උන්වහන්සේ දෙසු ධ්‍යුමියන් අසනීප සඳහා ප්‍රත්‍යාස්‍ය ආලෙපයකි.

### භුත්තාපදේශය

භුත්තාපදේශ බොද්ධ ව්‍යවහාරයක් නො මේ. එය මෙන්ම මය හෝ ගතානුගතීක විශ්වාසයකි.

බොහෝ රටවල මිනිසුන් භුත උපදේශකයන් ගේ අවවාද හා උපදේශ සොයා යන්නේ තමන්ට අවබොධ කර ගැනීමට දුෂ්චර අවස්ථාවල පැන තැංින ගැටලු විසඳ ගැනීමට ය. භුත උපදේශකයන් ගේ ආධාරය විවිධ මාර්ගවලින් හා විවිධ හේතු නිසා සොයා යනි. එනම් රෙගානුර එම වෙදාහාධාර එතරම් එලදායී නො වන බව පෙනෙන විට ද මිනිසුනට වෙන කර කියා ගතහැකි දෙයක් නො මැතිව සැනැසුමක් සොයාමින් එහේ මෙහේ යන විට ද භුත උපදේශ සොයනි. සමහරුන් භුත්තාපදේශයනට යොමුවන්නේ ඔවුනට සංකීර්ණ ගැටුවකට මුහුණ දී පිළිගත-හැකි විසඳුමක් සොයාගත නොහැකුණු විට ය. සෙසු අය භුත්තාප-

දෙය පතන්නේ ලෝහය පෙරදුරිව බනය ඉක්මනින් ලබා ගැනීමට ය. සමහරුන් ගේ විශ්වාසය නම් යම් තුනයෙකු මේහනයට පත් වූ විට කිසියම් දෙවියකු ගේ බලපෑමන් භුතයා කුලින් සංනිවේදනය කරන බව හා උද්වි බලාපොරොත්තු වන අයට උපදෙස් හෝ සහනයක් හෝ ලැබෙන බව ය. සෙසු අය විශ්වාස කරන්නේ මේහන අවස්ථාව යනු උපවිභ්ජනයේ ක්‍රියා-කාරිත්වය විභ්ජනයට බලපෑමෙන් මතුපිටව පැමිණීම බවත් ය. භුතොපදෙශ වැඩිවිශයෙන් මිනිසුන් අතර පවතින පොදු ව්‍යවහාරයකි. බොද්ධ ආකල්පය භුතොපදෙශ කෙරෙහි දක්-වන්නේ ඔබයස් මතයකි. තුතයන් ප්‍රවාහනය කරනු ලබන දේ වැයදිද කිවැයදිද කියා බැලීම ද දුෂ්කර වේ. තවද භුතොපදෙශ හාවිතය බොද්ධ ව්‍යවහාරයක් හෝ හාවිතයක් නො වේ. එය ගතානුගතික පුරුද්දකි. භුතොපදෙශ ලොකික හා ඉව්‍යාන්මක වාසි තකා පවතින්නකි. බැඳ්ද දෙගනාව ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා වූ දෙයකි. කෙසේ වූවත් භුතයන් පෙන්වනු ලබන කරුණු නිවැරදි හා සත්‍යලෙස මිනිසුන් විශ්වාස කරන්නේ නම් බොද්ධයනට එවැනි ව්‍යවහාරයනට විරුද්ධවීමට තරම් වූ හේතු නො පෙනේ. කිසියම් පුද්ගලයකු බැඳ්ද දෙගනාව යථාපරිදි වටහා ගෙන හාවිතා කළහොත් නම් ඔහු ගේ ගැටුවවල ස්වභාවය ඔහුට ම වටහා ගත හැකි ය. භුතොපදෙශ සෙවී-මෙන් තොරව ඔහුට ඔහු ගේ ගැටුව විසඳ ගත හැකි ය.

### සිහින හා එකී වැඩගත් කම

ප්‍රේචිතය ද සිහිනයකි.

මිනිසා ගේ තො විසඳුනු ප්‍රබල ගැටුව අතර සිහිනය ද ගුෂ්ත දෙයකි. ඉතා ඇත අතිනයේ සිට ම මිනිසා සිහින විශ්-ලෝජ්‍ය කර අනාගත වාක්‍ය මගින් හා මතො විද්‍යානුකුල තරක මත පැහැදිලි කිරීමට තැන් කෙළඳා ය. මැත කාලයේ ඒ පිළිබඳ එක්තරා ප්‍රමාණයක සාර්ථක හාවයක් තිබුණ ද අප තවමන් මේ අවුල් සහගත ප්‍රශ්නයේ පිළිතුර හරියාකාරයෙන් තේරුම් ගැනීමට තවම දීන්නේ තැන්. වර්ධිස් වරන් නමුනි ගෙෂ්ඨ අද්ඛනාත්මක කවියා වෙත අමුතුම සංකල්පනයක් විය. ‘අප ඒවින්වන මේ පිළිතය ඩුදු සිහිනයකි. අපි අවදි විසින්නෙම්.

සැබු දෙය නම් මරණ් යයි. යථාර්ථය ද එය යි. සිහින-  
ය ද අවසන් වෙයි. තවද අප ගේ උපත එක් අමතක  
වන නීත්දකි.

අපේ ආත්මය අප සමග තැගෙයි. එය පැප දිවියේ  
තරුවයි. එය වෙනතක බැසුරියේ නම් ඇත සිට පැමිණයි.

මෙයට සමාන සිත් ඇදගන්නා සංකල්පයක් පැරණි බොඳු කරා පුවතක දක්වෙයි. එක්තරා දේවතාවෙක් වෙනත් දේවතා-වුන් සමග ක්‍රිඩා කෙරෙයි. විඩාවට පත් හේ විවේක ගනුවයි  
වැනිරෙන් ම මිය යයි. හේ මිහිතලයේ ගැහැණු ලමයෙක්ව යලි  
ඉපදෙයි. එහි දී අය විවාහ වෙයි. දැරුවන් කිහිප දෙනකු  
ලැබීමෙන් පසු මහඟ වියට පත් ඕ මරණින් පසු තැවතත් තමන්  
සමග ක්‍රිඩා කොට ක්‍රිඩාව නතර කළ එක් දේවතාවුන් අතර  
උපදියි. මේ කරා පුවතින් පැහැදිලි වන්නේ කාලයේ සම-  
තුලිත බව යි. එනම් මිනිස් ලෙළාවේ කාලය පිළිබඳ සංකල්පය  
වෙනත් ජීවන තලයක දී කෙතරම් වෙනස් වේ ද? යන්න යි.  
සිහින ගැන බුදුසමයට කිමට ඇත්තේ කුමක් ද? වෙනත් සංස-  
කෘතින් මෙන් බුදු සමයෙහි ද සිහිනයන්ට අභ්‍යන්තර කළ  
හැකි යයි බොහෝ දෙනා විශ්වාස කරනි. යමක් කමක් හරිහැරී  
අවබොධ කළ නො භැකි මේ මිනිස්සු සිහිනයක් ම අනාගත  
අදහසක් හෝ ආධ්‍යාත්මික වැදගත් කුමක් ඇතැයි සිතන අතර  
අනුන් ගේ මුදල්සුරාකමින් ජීවත් වෙති. බොඳු මෙනා විද්‍යාවට  
අනුව සිහින යනු ආත්මකරන ක්‍රියාවලියකි. ඒවා මානසික  
ක්‍රියාකාරකම් ලෙස පැන නැති. සිහින පෙනීම ගැන සලකා බැලි-  
මේ දී එයට අයත් සේ මතක තබා ගත යුතු දෙයක් නම් නිදන  
ක්‍රියාවලිය ද පස් වැදුරුම් එකක් බව යි.

- |                 |                     |            |
|-----------------|---------------------|------------|
| 1 නිදිමත ගතිය   | 2 අඩ නින් ද         | 3 තද නින්ද |
| 4 අඩු නින් ද භා | 5 අවධියන් සිටීම යි. |            |

මිශින්ද පක්ෂ හෙවත් මිශිලු රජු ගේ ප්‍රශ්න නමැති ප්‍රසිද්ධ  
ග්‍රන්ථයේ සිහින එහි අදහස භා තේතු සාකච්ඡාවට භාරන වී ඇත.  
එහිදී නාගසේන තෙරුන් වහන්සේ සිහිනවලට හේතු භයක් ඇති  
බව පවසනි. ඉන් තුනක් ඉන්දිය සංගත ය. එනම් වාතය, පිත,  
භා සේමයි. සිවවුන්න අත්මානුෂීක බලපූම් ය. පස්වුන්න  
පසුගිය අත්දැකීම පුනර්දර්ශනය යි. සවුන්න ආනාගත සිදුවූම-  
වල බලපූම් ය. සිහින පෙනෙන්නේ අඩ නින්දේ දී බව වෙන්

වෙන් වගයෙන් විස්තර කර ඇත. අඩ නින්ද වදුරකු ගේ නින්දට සමාන ව්‍යවකි. දක්වන ලද හේතු සය අනුරෝධ් නාග-සේන සේවිරයන් වහන්සේ නිශ්චිතව වදරා ඇත්තේ සයවැනි වර්ගය යි. එනම් අනාගත සුවක සිහින නම් වූ වැදගත් ඒවාය. සෙසු ඒවා තුලනාත්මක ව අඩු වැදගත් කමින් යුත්ත ය. සිහින මනසින් ජනිත වන අරුම පුදුම දර්ගනය යි. ඒවා මනසේ ක්‍රියා කාරකම් ද වෙයි. සියලු මිනිසුනට ම සිහින පෙනේ. නමුත් බොහෝ දෙනාට ඒවා මතකයේ තබා ගත නො හැකි ය. පුදු සමය දෙගනා කර ඇති පරිදි ඇතුම් සිහින මතා විද්‍යානුකූල වැදගත් කමක් ඇති ඒවාය. සිහින පිළිබඳ සය වැදුරුම් හේතුන් ඉහතින් දක් වූ පරිදි තව දුරටත් පහත සඳහන් පරිදි වර්ග කරණය කළ හැකි ය.

1 ජනිතවන සැම සිතුවිල්ලක් ම මනසේ උපවිභ්‍යන කොටසේ තැන්පත් වෙයි. ඉන් සමහරක් අජේ සිත්වල අහිලාපයට අනුව තදින් බලපෑම් ඇති කරයි. අප නිදගත්තා විට සමහර සිතුවිලි ක්‍රියාත්මක වී සිහින වගයෙන් පෙනි යයි. මෙසේ සිදුවන්නේ අප නිදගත්තා විට අජේ සංවේදී ඉන්දියයන් පිටස්තර ලෝකය සමග ස්පර්ශයක් නොමැතිව තිරවී සිටින නිසා ය. ඒ අනුව අජේ උපවිභ්‍යනය නිදහස්වී ප්‍රබල තත්ත්-වයට පැමිණ එහි අඩංගු වී ඇති සිතුවිලි ප්‍රතිරාජනය කෙරේ යි. මතා විකිත්සකයනට සිහින වැදගත් වෙයි. නමුත් අනාගත සුවක ලෙස වර්ග කළ නො හැකි ය. ඒවා විවෙකි මනසේ ප්‍රතිනිම්ඛයක් පමණි.

2 දෙවනි වර්ගයේ සිහින ද එ තරම් අර්ථවත් ඒවා නො වේ. ඒවා ද අභ්‍යන්තර බාහිර වගයෙන් කුපිත කිරීමේ හේතු-වෙන් ඇරෙහින සිතුවිලි දර්ගනාවලියකි. ඒවා විවෙකි මනස දකින සිහිනය අභ්‍යන්තර සාධක නම් ගාරිරිකව ඇතිවන බාධාවන් ය. උදහරණ බර ආභාරයක් ගැනීම නිසා කෙනෙකුට හොඳ සන්සුන් නින්දක් නො ලැබේ යි. නැත් භොත් අසමතුලින බව ගරිරයේ මූල ද්‍රව්‍ය අතර ඇතිවන සර්ථකය විය හැකි ය. බාහිර ප්‍රකොප කිරීම නම් මනසට කළබල ඇති කළ විට (ඇතුම්විට නිදගත්තා ගේ දැනුමක් නොමැතිව) එනම් ස්වභාවික සිදුවීම් මගින් කාලගුණය, සුළඟ, සිතල, වැස්ස, ගස් කොලන් වල හඩ, දෙර ජනෙල්

වල ගඩ වැනි දෙයින් ප්‍රකාප වෙයි. එයට උපවිජුන ය ප්‍රතිච්චාර දක්වමින් ඒවා පැහැදිලි කරමින් ඉවත් කිරීම සඳහා එතුනාය කරයි. ප්‍රකාප කිරීම්වලට මනස ඉඩකඩ සලසන්නේ විවාරාත්මක බෙවක් දක්වන අයුරෝගනි. එබැවින් සිහින දකින්නා ගේ නින්දට බාධාවක් තොවී නිශ්චාත හැකි ය. සිහින දකින්නා එතරම් වැදගත් කමක් නොදක්වන හෙයින් ඒ පිළිබඳ අර්ථ කරනයක් කිරීම ද අනවශ්‍ය ය.

- 3 අනාගතය පවසන සිහින වැදගත් ය. එය කළාතුරකින් ලැබෙන අන් දැකිමෙකි. කිසියම් දෙයක් සිදු වීමට ඇති අවස්ථාවක දී පමණක් පෙනේ. සිහිනය දකින්නා කෙරෙහි යම් සම්බන්ධයක් ද ඇත. බුදු සමයේ ඉගැන්වීම් අනුව අපට ප්‍රත්‍යාස්‍ය කළහැකි අර්ථවත් ලෝකයට අමතර ව වෙනත් තෙලෙන්ටි වසන දේවතාවන් හෝ ඇතැම් විට මේ මිනිතලය හා බැඳුණු අපට තොනා පෙනෙනා අවතාර හෝ භූතාත්ම ඇති බව එයින් තහවුරු වෙයි. ඔවුන් ඇතැම් විට අප ගේ මිය ගිය සැකින් ගේ මිනුයන් ගේ පුහාරුත්පත්ති විය හැකි ය. ඔවුහු ඔවුන් ගේ පැරණි මානසික සැකින්වය හෝ බැඳිම තවමත් පවත්වනවා විය හැකි ය. බොඳ්ධයන් පින් අනුමෝදන් කරන විට එවතින් දේවතාවන් මිය ගිය සැකින් සිහිපත් කිරීමත් ලබා ගත් පින බෙද හද ගැනීමටත් ආරාධනා කිරීම සිරින යි. එවතින් දෙව් දේවතාවුන්ට ප්‍රත්‍යාපකාර විගයන් අප ආරක්ෂා කිරීමට ද, අප සමග සතුවු වීමට ද අප ඇතැම් ගැටළවලට මැදිවී සිටින විට සිහින මගින් යම් යම් දේ පෙන්වා දීමට ද අපට පැමිණෙන හානි වලින් ව්‍යක්වා ලීමට ද බැරි කමක් තැනු. ඒ අනුව කිසි යම් වැදගත් දෙයක් සිදුවීමට ඇති විටෙක දී අපේ මනසේ කිසියම් මානසික ගෙනියක් උද්දිපනය කරනු ඇත. ඒවා සිහින සේ පෙනේ. එකි සිහින අපට සිදුවීමට යන ඇතැම් අනාතුරු හෝ ප්‍රබල යහපත් ආරාවි සඳහා අප සුදුනාම් කරවයි. එකි ආරාවි දදනු ලබන්නේ සංකොතාත්මක ස්වරුපයෙනි. එහාම් ණ්‍යාරාපයක දළ ගේය පටය මෙනි. එය බුඩ්‍යමත් ලෙස හා විවිධ ලෙස අර්ථකාලීනය කරගන සුතු ය. අවාසනාවකට මෙන් බොහෝ අය මේ සිහින

වර්ගය සමග පළමුවන හා දෙවන සිහින වර්ග පටලවා ගනීමින් තමන් ගේ කාලය හා ධනය ව්‍යාප සිහින තෝරන්-නන් හා වෙනත් මාධ්‍යන් සොයා යමින් උපදෙස් ලබමින් කාලය නායෝනිකර ගතිති. බුදු රජාණන් වහන්සේ මෙවන් කටයුතුලාභය තකාකරතියි දැන සිටියේක. එබැවින් නික්ෂ්‍යන් වහන්සේලාට ගාස්තු සිම, තේඥානිග්‍රාස්තාය හා සිහින තෝරීම බුදු සමයේ නාමයන් පුදුණ කිරීම තහනම් කළ සේක. අවසන් වශයෙන් අප්‍රේ මනස පූර්වයෙහි රස් කළ පූර්ව කම්පානුකුල ගක්නින් ගේ තැන්පත්තුව බවට පත් වෙයි. ඇතුළුම්වීම කිසියම් කම්පියක් පල දීමට ලං වූ විට (එනම් පූර්ව ජාතියේ අප කළ ක්‍රියාවක් හෝ මේ ජාතියේ මුලදී කළ ක්‍රියාවක හෝ විපාකය පළදීමට ලං වූ කළ) නින්දේදී විවේකිව තිබු මනස එකවරම නැගිට සිදු වීමට යන දේ විනුණු කර යි. තැවතන් සිදුවීමට යන ක්‍රියාව වැදගත්සේ හඳුවමින් ගක්නිමත් ලෙස අල්ලා ගනීමින් මනස ලවා එහි අත්‍යිරික්ත ගක්නිය විවිත සිහිනයක් සේ මුද හරි යි. මෙකි සිහින ඉතා කළානුරෝකින් එක්තරා ආකාරයක ප්‍රද්‍රාග්‍යනට පමණක් එනම් විශේෂ මානසික තත්ත්වයන් සඳුම් ලත් අයට පමණක් සිමා වී පෙනෙනු ඇත.

අප මෙලොවීන් වෙන් වී යුමට ආසන්නයේදී එක්තරා කම් විපාක වල ලකුණු අප මනසේ විද්‍යාමාන විය ගැකිය. ප්‍රබල දිර වියුද්‍යාන මානසික ගක්නින් ඇති මේනිසුන් දෙදෙනාකු අතර අුත්‍යින තොරතුරු ඩුවමාරුවක දීදී සිහින පෙනෙන්නට පිළිවන් මේ. එක් ප්‍රද්‍රාග්‍යනු තවත් අයකු සමග අදහස් ඩුවමාරු කර ගැනුමට ප්‍රබල අධිෂ්ථානයක් ඇති විටක දී ඔහු එම තොරතුරු හා එය ලබන ප්‍රද්‍රාග්‍යයා වෙත ප්‍රබල ලෙස මනස සංකොන්දිය කරව යි. ඉන්පසු මනස විවේකිව ඇතිවීම එකි තොරතුරු ලබීමේ විශිෂ්ට ගතියක් මනසේ ඇති වී ඒවා සිහින සේ පෙනී ය යි. සාමාන්‍යයන් එවැනි සිහින පෙනෙන්නේ එක්තරා තියුණු මොහාතක ය. මක්නිසාදයන්? මේනිස් මනස එවන් පණිවුඩ එලපින් ඒ තුළ දීසිකාලයක් තබා ගැනීමට තරම් ගක්නි සම්පත්න තො වන බැවිති.

මෙලොව සියල්ලෙය් ම සිහින දැකින්නේය. බොහෝ අස්ථිර දේ ස්ථිර ලෙසින් දැකිති. ඔවුනු තාරුණ්‍යය මහලු බැවින්

අවසන් වන සැලී නො දකිනි. අලංකාරය විරුපයෙන් ද සූචය රෝගීවෙන් ද, ජීවිතය මරණයෙන් ද අවසන් වන සැලී නො දකිනි. මේ සිහින ලෝකයේ සත්‍ය ලෙස කිසිදු ඩරයක් තැනිදේ යථාර්ථය ලෙස දකිනි. නින්දේ දී පමණක් සිහින දැකීම මේ සිහින ලෝකයේ එක්තරා ප්‍රමාණවන් එකකි. ඒ අවධිව සිටින්නොස් බුදු පසේ බුදු මහ රහත්බු පමණකි. ඒ උත්වහන්සේලා යථාර්ථය දුටු අය නිස යි. බුදුවරු රහතන් වහන්සේලා සිහින නො දකිනි. පළමු තුන් වර්ගයේ සිහින උත්වහන්සේලා ගේ මනසේ හට නො ගනී. මක්නිසාදයත්? සියලු ආසාවන් මුලිනුප්‍රටා දමා ඇති සෞදීනි. තව ද උකටලී බව අසංතාප්ත තෘප්තාවන් නිසා ජනිත වන සිහින ඇතිකිරීමට තරම් ගෙඟ වූ ගක්තියකට උත්වහන්සේලා ගේ මනසෙහි කිසිදු ඉඩක් නැත. බුදු රජාණන් වහන්සේ සුගත් තම වන සේක. උත්වහන්සේ විවේකීම් සයනය කරන ආකාරය අප සිහින දකිමින් නිදහ ආකාරයට වෙනස් ය. ග්‍රෑෂ්‍ය විතු ගිල්පියකු හා වින්තකයකු වූ ජර්මන් ජාතික ගෝප් නිතර කියන ලද දෙයක් නම් ඕහු බොහෝවිට තමා ගේ ප්‍රබොධකයන් ලබාගත්තේ සිහින මගින් ය. මෙයට ගේතුව නින්දේ දී මනස හා පසිදුරන් අතර සම්බන්ධතාව බෙදී ඇති හෙයින් ඔහු වැනි අයට පිරිසුදු විතුවිලි ඉපද විය හැකි බව හා ඒවා ඉතා උසස් ගණයේ නිරමාණ ගිලි ඒවා විය හැකි බව යි. වර්ධිස්වර්ත් කවියා ද මෙවන් අදහසක් දරා ඇති බව ඔහු ගේ කියමතකින් ද දත් හැකි ය. එනම් “මහඹ කාචා වූ කුකලි නිසංසලව ස්මරණයකළ බලවත් විත්තවේගයන් ගේ ප්‍රතිඵලය යි.”

### හක්තිය මගින් ලේඛ සූචකීම්

හක්තියෙන් ලේඛ සූච කිරීම මතො විද්‍යාත්මක ප්‍රවෙශයකි.

බොහෝ රටවල හක්තිය මගින් රෝග සූච කිරීම හාවිත වෙමින් පවතී. සූච දෙක හක්තිය ලෙසින් ගළුන්වනු ලබන වින්ත වෙශික පෙළඳීම් වල බලපෑමට මහ ජනයා අසුකර ගැනීමට බොහෝ අය තැන් කෙරෙනි. ලේඛ සූච කිරීම පිළිබඳ තමන් ගේ ගක්තියේ සංලුන්වය හෙවත් වගකීම කෙරෙහි රෝගින් ගේ සිත කාවදැදිම පිණිස ඇතැම් සූච සේන් කරුවේ තම දෙවියන් ගේ නම් ඇද ගතිනි. නැතමහාත් ආගමික වස්තුන් ඉදිරිපත් කිරීම ආගමික රසයක් ගැල්වීම් ඇ දේ තම සූච සේන්

තුම තුළට ගෙනොති. හක්තිය මගින් ලෙඩ සුව කිරීමේ ක්‍රමය තුළට ආගම ඇගෙනු ලැබේ ඇත්තේ ඇත්ත වශයෙන් ම වෙස් ගැන්වීමක් ලෙස ය. නැතහොත් රෝගීන් හක්ති ප්‍රතිකාරකයා වෙතට ගෙන්වා ගැනීම වස් රෝගීන් තුළ යිහු කෙරෙහි විශ්වාස කටයුතු බව හක්තිය වැඩියෙන් සංවර්ධනය කර ගැනීමට හෝ රවවා ගැනීමේ කෙමත් ඇටුවීමක් ලෙස ය. මේ රෝග සුව කිරීමේ කායනීය ප්‍රසිද්ධ ස්ථානවලදී කරන්නේ නම් ඒ අන්කිස්-වක් සඳහා නොව තම ආගමික ප්‍රෘතියට අනුගාමිකයන් වැඩි වැඩියෙන් බදවා ගැනීමට ය. හක්තිය මත රෝග සුව කිරීම ගැන යථාර්ථවාදී ලෙස සලකා බැලුව හොත් ආගම එතුන්හි දී එතරම් වැළගන් සේ නො පෙනේ. හක්තිය මගින් ලෙඩ සුව කරන බොහෝ අය ආගම උපයෝගී කර නො ගෙන ඒ කටයුතු කළ අවස්ථා බොහෝ ය. මේ පිළිබඳව දක්විය හැකි එකකි. වහි කරන ගාස්තුය ගෙවන් මෝහන විද්‍යාව එය භාවිත කිරීමට ආගමක් අවශ්‍ය නො වේ.

හක්තිය මත ලෙඩ සුව කිරීම ආශ්‍රිතව ආගම යොගෙනු ලබන්නන් එසේ යෙදී සිටින්නේ එක්තරා සූක්ෂම ආකාරයක මායාවකින් තමා ගේ ආගමික පැත්තට ආකර්ෂණය කර මිනි-සුන් එයට හරවා ගැනීමටන් එම ප්‍රතිකාරය මගින් සිදුකරන සුව කිරීම ප්‍රාතිඵායනීයක් ලෙස වශ්‍යානා කිරීමටන් ය.

රීතියා සාන්තිද්‍යකයින් භාවිතා කරන ක්‍රමයක් නම් රෝගීන් ගේ මනස තත්වාරෝපනය කර එක්තරා මානසික ආකල්පයක් ඔවුන් තුළ ඇති කරවා එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්තරා හිත-කර ගාරීරික හෝ මානසික වෙනස්කම් දැනවීමට සැලැස්වීම ය. එය මනසේ, හාදයේ, ඒ අනුව රුධිර සංසරණයේ හා එකට සම්බන්ධවන ගාරීරික ඉන්ද්‍රියන් ගේ ක්‍රියා කාරිත්වය ගෙවත් ග්‍රිතයන් ද ආකර්ෂනය වීමේ තත්ත්වයකි. ඒ අනුව සුවපත් හැඟීමක් ප්‍රද්‍රාගලයා තුළ මැවි යයි. රෝගය මනසට සම්බන්ධවූ එකක් නම් මනස යථා පරිදි තත්වාරෝපිත වී එනෙක් තුළු රෝගී ස්ථානය මුළුනුප්‍රතා දීම්මට ආධාර වෙයි. මේ අදහස අනුව සලකා බැලිය යුතු දෙයක් ඇතේ. එනම් නිරන්තර ක්‍රමානුකූලව භාවනාව, කෙනෙකුට තම අසනීපයන් එක්තරා අව ප්‍රමාණයකට

නැතහෙත් මූලිනුප්පටා දැමීමට හැකි බවය. පුද් රජුන් ගේ බොහෝ ධ්‍යාම්පාටල සඳහන්වන පරිදි විවිධාකාර රෝග මණාන්ත්‍යාරුපන මගින් නිවාරණය වූ බැවි පෙනේ. මේ අනුව හාවනානුයොගය ප්‍රගුණ කිරීම මානසික හා ගාරිරික ගුහ සිද්ධිය සඳහා ඉතා වටන් ය.

### මිච්ච විශ්වාස හා ආධාරගාහී මත

අනුන් ගේ මිච්චවාද අපහාසයට ලක් කරන්නේ තමන් ගේ එවැනි මතවාද සුරක්ෂිත කිරීමට ය.

සියලු වේදනාවන්ට ප්‍රතිකාර අත්තන් මිච්ච මතයට ප්‍රතිකාර නො මැත. හේතුවක් ඇතන් නැතන් මිච්චවාද ආගම් බවට සහි කරණය වෙයි. එය කිසියේත් පහසුවෙන් සුවකළ නො හැකි රෝගයක් ද වේ. කිසියම් ආගමික වන් පිළිවෙන් ත්‍රියාන්. මක වීමෙන්දී අද උග්‍රහන් පවා තමන් ගේ මානව අතිමානය අමතක කර ඉමහන් ලේඛාකිලි මිච්ච විශ්වාසයන්හි එල් බි ඇත. මිච්ච මත හා පුද පිළිවෙන් උපගාහි කරගතන ඇත්තේ ආගම් සැරසිලි කර දහස් ගෙන් ජනයා ආකර්ෂණය කරවා ගැනීමට ය. එහෙන් කල් යත්ම සැරසිල්ල සඳහා යොද ගන් ලතාව සිද්ධිස්-රානය වටා එමතින් එහි ප්‍රහාවය වසා ලතාවටි ප්‍රහාවය මතු වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආගමික පිළිවෙන් පසුපසට අදී ගොස මිච්ච විශ්වාසයන් හා පුද යිරින් ප්‍රමුඛ ස්ථානය ගනී. ලතාව සිවස්ථානය අස්ථාගත කරයි. මිච්ච මත ගෙන් ම ආගමික අන්තයන් පිළිබඳ විශ්වාසය ද ආගමික සුවදායක වශ්‍යය මැඟ පවත්ව යි. ආගමික අන්තයන් පිළිබඳ විශ්වාසය ද, නො ඉවසීම ද අතිනත ගෙනයන්නා වූ දෙයකි. ඒවා අයාතන යුගයේ සිද්ධි කළ අනුකම්පා විරහිත ධ්‍යාමිකරණයන් කෘත මිනිස් සානන ප්‍රවණීය ක්‍රියා දර්ඝන්න වැඩ වදහිංසා පිළිස්සීම සිහි කරවයි.

එමෙන් ම නව දුරටත් මිලෙලත්, දියා විරහිත ඉඩ ආනුම්-ණික සංග්‍රාමයන් ද සිහි ගන්ව යි. මේ සියලු සිද්ධිම් පණ ගැන්-වුයේ ආගමික අධිකාරය තුළ වූ අන්තවාදී විශ්වාස මගිනි. ඒ හා බැඳුණු නො ඉවසිලිමත්කම පිසා ය. විද්‍යාත්මක දැනුම සංවර්ධනයට පෙර අනුවන මිනිසුන් අතර බොහෝ මිච්ච විශ්වාස විය. නිදුසුනාක් දක්වතොත් බොහෝ මිනිසුන් විශ්වාස කෙලේ


වන්දු පූජී ගුහණයන් රෝග අපල උවදුරු ගෙනෙන බව සි. අද අපි එය සත්‍යාලයන් තොර බව දහිතු. නැවත ද ඇනැම් වංචකාරී ආගේක පුද්ගලයේ මිනිසුන් මිට්‍යා මතවලට ගොදුරු කරනු ලැබේවේ තම අනුගාමියන් තමන් ගේ වාසියට යොදවා ගැනීම ය. මිනිසුන් යථාපරිදි තම මතාපින් අවිද්‍යාව සෝද හැරිය විට සිවිෂු විශ්වය ඇති සැටියෙන් දකිනි. මිට්‍යා විශ්වාසයනට හා අන්තයනට යට විදුක් නො විදිනි. ගෙංඩයන් ප්‍රාන්තය කරන ගැලීම් එය චේ. මින්ලා මතවලටන් අන්තවලටන් සම්බන්ධ වූ වින්ත වේගාත්මක හැනීම නිද හෙලීම අපට අතිශයින් දුෂ්කර කායේයක් වනු ඇත. විද්‍යාත්මක දැනුමන් ලද ආලේඛය පවතිදී පවා ඇතැම් සාවදා සංකල්ප අතහැර දැමීමට තරම් ශක්තියක් නො මැති. නිදසුනක් දක්වෙනාන් අප පරම්පරා ගණනක් තිස්සේ පොලුව පූජායා වලේ ප්‍රමණය වන බව දැක ඇත්තේ. එහෙත් අත් දැකිල මිනින් මෙන් අපි තවමන් තිරු නාගින සැටි තාර්යන්නාමු. ආකාශය හරහා යන සැටින් සැදැසා යාමයේ එය බැඩින සැටින් තාර්යා. අපට තවත් ගාස්ත්‍රිය පිමිමක් නො පැන අප සැදැසා ලෙසින් පූජීයා වටා අධික වේගයෙන් කැරුණෙන බව සිතාගත හැකිද? ආගම සමග අන්වැල් බැඳුණෙන යන මින්ලා විශ්වාසයන් හා අන්තයන්හි අන්තරාදයක බව අප අවබාධ කළ යුතු චේ. උගන් පුළුමන් ජනයාට ආගම මින්ලා විශ්වාසවලින් හා අන්තවාදයෙන් වෙන් කිරීමට කාලය පැමිණ ඇත. එමස් නොවනොන් ආගමේ ගොඳ නම් දුෂ්ච ඩී ආගම් නො අදහන්නන් ගේ ගණන අදාළ එමා වැඩි වන්නේ ය.

## මේ ගුත්ථය ගැන ...

අති පූර්ණ ආචාරය හේ. ශ්‍රී උම්මානජ් තා තීමියන් ගේ 'What Buddhists Believe' අනුයා දැනටමත් සම්භාවන ගණයට අයත් විභාගය. බුදු සමය රත්ම දායාද කොට පිළිපිළින්නත් අතර පමණක් තොට බුදු රුදු දැඟින ටම්බ කුමක්දැයි දැන ගැනුමට තව්‍ය ලෙසින් අහිරුවියක් දක්වන්නත් අතර ද මේ කාන්ය අත්‍යන්තරයෙන් ම ජනත්‍යයයියට පත් වේ. ඇති බැවි කිව පුද්‍යය. එහි බොධියන් මෙන් ම අභාධයන් ද බුදු සමය පිළිබඳ තගනු ලබන බොහෝ පුද්‍යන්වලට පිළිතුරු සපයා ඇත. උත්තරිතර බුදු සමය ආහුතිව පැවතෙන මිස්‍යා වියවාය භා සාවදා අභ්‍යිකතා පිළිබඳ විෂම සංකල්ප රිකත ඇති බැවින් කාලානුරුපව බුඩ ටම්බ පැහැදිලි කිරීම අත්‍යවශ්‍යය. ගුසුයේ ජනත්‍යයයි තහවුරුවන්නේ සිව්වන සංයුත්‍යයක් ලෙස මුද්‍රණලාභයන් බැහිරීමත් ගාජා දෙයකට පරිව්‍ත්තයේ නීසාය. මෙම තව සංවර්ධීත සංයෝධීත මුද්‍රණයට බුදු දහමේ සුම අංගයක් අන්තර්ගත වේ. මේ කාන්ය සරල පුද්‍යම බස්වහරත් උපවි ඇති බැවින් සාමාන්‍ය පාඨකයාට මෙන් ම බුදු දහම ගුත්ථා විද්‍යාර්ථීන්ට ද මහත අහිරුවියකින් කියවිය හැකිය.

පොදු පාඨකයන් වෙත ඉදිරිපත් කළ මේ ගුත්ථය මෙනෙක ටම් ගුත්ථ කරණයේදී තො පිවිසුණු මගය ගතීමින් සාම්ප්‍රදායික බොධි ලේඛකයින් අත තොතැබූ කාලීන මාත්‍යකා භා පුලුල් පරායයක තුළ පැහැරුණු ටම් ස්කන්ඩ පිළිබඳ බොධිමත්ය පැහැදිලි කරයි.

මෙයි කකුවරයාණන් බොධි දේශීය,  
සාරීන්‍යය භා පෙරදීග ගාජා පිළිබඳ ශ්‍රී ලංකා භා  
ඉදිරි විය විද්‍යාලුයන්හි උපවිධයෙකි.  
කාන්තගස්ත ව්‍යකත ලේඛකයෙකි. බොධි  
තම් දා මෙනෙය පිළිබඳ අසභාය  
ප්‍රසිද්ධියට රත් පු සාම්වරයාණ  
කෙනෙකි. බුදුසමය පිළිබඳ  
සංයුත්‍යික සමාජික භා  
අව්‍යාපනීක වශයෙන් තුහුරු  
ඇත්තතාට මෙම දහම පැහැදිලි  
කළ භැකි ප්‍රවීණ ලේඛකයාණ  
කෙනෙකි.



*“Wherever the Buddha’s teachings have flourished,  
either in cities or countrysides,  
people would gain inconceivable benefits.  
The land and people would be enveloped in peace.  
The sun and moon will shine clear and bright.  
Wind and rain would appear accordingly,  
and there will be no disasters.  
Nations would be prosperous  
and there would be no use for soldiers or weapons.  
People would abide by morality and accord with laws.  
They would be courteous and humble,  
and everyone would be content without injustices.  
There would be no thefts or violence.  
The strong would not dominate the weak  
and everyone would get their fair share.”*

~THE BUDDHA SPEAKS OF  
THE INFINITE LIFE SUTRA OF  
ADORNMENT, PURITY, EQUALITY  
AND ENLIGHTENMENT OF  
THE MAHAYANA SCHOOL~

## Taking Refuge with a mind of Bodhichitta

In the Buddha, the Dharma and the Sangha,  
I shall always take refuge  
Until the attainment of full awakening.

Through the merit of practicing generosity  
and other perfections,  
May I swiftly accomplish Buddhahood,  
And benefit of all sentient beings.

## The Prayers of the Bodhisattvas

With a wish to awaken all beings,  
I shall always go for refuge  
To the Buddha, Dharma, and Sangha,  
Until I attain full enlightenment.

Possessing compassion and wisdom,  
Today, in the Buddha's presence,  
I sincerely generate  
the supreme mind of Bodhichitta  
For the benefit of all sentient beings.

"As long as space endures,  
As long as sentient beings dwell,  
Until then, may I too remain  
To dispel the miseries of all sentient beings."

# **GREAT VOW**

**BODHISATTVA EARTH-TREASURY  
( BODHISATTVA KSITIGARBHA )**

“ Unless Hells become empty,  
I vow not to attain Buddhahood;  
Till all have achieved the Ultimate  
Liberation,  
I shall then consider my Enlightenment  
full !”

Bodhisattva Earth-Treasury is  
entrusted as the Caretaker of the World until  
Buddha Maitreya reincarnates on Earth  
in 5.7 billion years.

Reciting the Holy Name:  
**NAMO BODHISATTVA  
EARTH-TREASURY**

Karma-erasing Mantra:  
**OM BA LA MO LING TO NING SVAHA**

With bad advisors forever left behind,  
From paths of evil he departs for eternity,  
Soon to see the Buddha of Limitless Light  
And perfect Samantabhadra's Supreme Vows.

The supreme and endless blessings  
of Samantabhadra's deeds,  
I now universally transfer.  
May every living being, drowning and adrift,  
Soon return to the Pure Land of Limitless Light!

### \* The Vows of Samantabhadra \*

I vow that when my life approaches its end,  
All obstructions will be swept away;  
I will see Amitabha Buddha,  
And be born in His Western Pure Land of  
Ultimate Bliss and Peace.

When reborn in the Western Pure Land,  
I will perfect and completely fulfill  
Without exception these Great Vows,  
To delight and benefit all beings.

### \* The Vows of Samantabhadra Avatamsaka Sutra \*

## **DEDICATION OF MERIT**

May the merit and virtue  
accrued from this work  
adorn Amitabha Buddha's Pure Land,  
repay the four great kindnesses above,  
and relieve the suffering of  
those on the three paths below.

May those who see or hear of these efforts  
generate Bodhi-mind,  
spend their lives devoted to the Buddha Dharma,  
and finally be reborn together in  
the Land of Ultimate Bliss.  
Homage to Amita Buddha!

**NAMO AMITABHA**

南無阿彌陀佛

《斯里蘭卡文：WHAT BUDDHISTS BELIEVE》

財團法人佛陀教育基金會 印贈

台北市杭州南路一段五十五號十一樓

Printed and donated for free distribution by

**The Corporate Body of the Buddha Educational Foundation**

11F., 55 Hang Chow South Road Sec 1, Taipei, Taiwan, R.O.C.

Tel: 886-2-23951198 , Fax: 886-2-23913415

Email: overseas@budaedu.org

Website:<http://www.budaedu.org>

**This book is strictly for free distribution, it is not for sale.**

**නොමැලයේ බෙදාදීම පිණිසය.**

Printed in Taiwan

3,000 copies; April 2013

SR035 - 11185

